

මහමෙව්නාවේ ප්‍රිජ්බල
චක්දානය
පුරුණ

සත් විෂ බෛධිතාක්ෂණික බිංව - 1

පුරුණ පුරුණ

මහමෙව්නාව අමාවැටුර අසපුවේ
මස්සාන බිම්ම දේශනා මාලුව



මහමෙව්නා සඳහම් ප්‍රකාශන

මහමෙව්නාව භාවිත අසපුව
වැඩිවාට, පොල්ගොඩවල.

දුර / ලැයිස් : 037 2244602
ඊ එමීල් : mahamevnawa@mahamevnawa.org
web: www.mahamevnawa.org

මහමෙවිනාවේ පින්බර වස්සානය
මහමෙවිනාව අමාවතුර අසපුවේ වස්සාන ධර්ම දේශනා මාලුව
සත් තිස් බෝධිපාක්ෂික ධර්ම - 1
හි. ඩී.ව. 2551 ක් වූ නිකිණී මස

© මහමෙවිනා සඳහම් ප්‍රකාශන

පරිගණක අකුරු සැකසුම,
පිටකවර නිර්මාණය සහ ප්‍රකාශනය

මහමෙවිනා සඳහම් ප්‍රකාශන
මහමෙවිනාව භාවනා අසපුව
ව්‍යුත්වාව, පොල්ගෙනවෙත.
දුර / පැක්ස් : 037 2244602
ඊ. මේල් : mahamevnawa@mahamevna.org
වෙබ් අඩවි : www.mahamevna.org

මූල්‍යනාය

ඉල්ල්‍යන් ඔග්‍රසේරී (පුද්.) සමාගම
කටුනායක ගුවන්තොටුපළ,
මිනුවන්ගෙව පාර, ආක්‍රමීමලම.
දුර : 011 2254490 / 2254636

දැසබලක්ලේප්පහවා නිව්චාජමහාසමුද්ධපරියන්තා අටිචාග මත්ස්‍යලිල ජීජවචනභා විරෝධ වහන්ති

ଦୂରସବ୍ଲୁଯନ୍ ଉପାର୍ଜିତ ନାମକଣୀ ଗେଯାଲ୍‌ବ୍ୟ ପାଠିତାଯେତି ଫରନ ନାହିଁ

ଆମେ ଲାଗୁ ନିର୍ଭବ ହାତି ଦେଇ ଲାଗୁ କାହାରେ ଯୁଦ୍ଧ କୋଠି ଥାଏନି

ଆଖ୍ୟ ଅତ୍ୱଦୀଂଗିକ ଲାଖଗ୍ୟ ହାତି ବୁ ଚିହ୍ନିଲ୍ ଦ୍ୱୟ ରୂପରେ ଖେଳି

ඐතුම් ශ්‍රී ලංකා බුද්ධ විභාග මධ්‍ය ගංගාව (ලේඛන සභානුගෝ සෘස්ථ දුකා නිවාලම්පා) තුළ

ଲୋଗୋ କାଳ୍ପନିକାରେ ଯେତେବେଳେ ହେବା !

(සලායන සංශෝධනය - උද්දාන ගාරී)

ମନମେଲିନୀ ହାତନୀ ଅକ୍ଷୟ ସଂବିତରେ ପିନ୍‌ପିନ୍ ଶେଷିଲେ
ମନନେକେଲା ବୈଜିନ୍ ଶ୍ରୀ. ବ୍ରି. ଓ. 2549 ବିଜେତାଙ୍କ ରୁଳ୍‌ଦି ମାଲକ୍ଷେ,
ଶିରିପ୍ରଗତ ମନମେଲିନୀର ହାତନୀ ଅକ୍ଷୟରେ ଦେଖିନ୍ତା କାଳ ଦିରମ
ଦେଖିନ୍ତା ଆଚ୍ଛାରିନ୍ତି.

පෙළුගැක්ම

සතර සතිපටිධාන ධර්ම දේශනා

1.	කායානුපස්සනා සතිපටිධානය	07
2.	වේදකානුපස්සනා සතිපටිධානය	26
3.	විත්තානුපස්සනා සතිපටිධානය	58
4.	ධම්මානුපස්සනා සතිපටිධානය	81

සතර සමසක් ප්‍රධාන වීරයය ධර්ම දේශනා

5.	ඩුපන් අකුසල ධර්මයන් තුපදිවීම පිණිස කරන වීරයය	93
6.	උපන් අකුසල ධර්මයන් ප්‍රහානුය කිරීම පිණිස කරන වීරයය	121
7.	ඩුපන් කුසල ධර්මයන් උපද්වා ගැනීම පිණිස කරන වීරයය	150
8.	උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කරගැනීම පිණිස කරන වීරයය	171

සතර සඳද්ධිපාද ධර්ම දේශනා

9.	ඡන්ද සාද්ධිපාදය	186
10.	විත්ත සාද්ධිපාදය	203
11.	විරය සාද්ධිපාදය	221
12.	වීමංසා සාද්ධිපාදය	238

පංච ඉන්දිය ධර්ම දේශනා

13.	ශ්‍රද්ධා ඉන්දිය	260
14.	විරය ඉන්දිය	281
15.	සති ඉන්දිය	304
16.	සමාධි ඉන්දිය	336
17.	ප්‍රෘශ්‍ය ඉන්දිය	357

2

පින්වත් වුන්දයෙහි, මා විසින් ගුරුපදේශ රහිතව ප්‍රතිඵක්ෂ වගයෙන් ඇති කර ගත් අවබෝධ සැපුණුය තුළිනි මේ සඳුද්ධීමය දේශනා කරනු ලබන්නේ. විහෙමත් ම බොහෝ දෙවි මිනිස් ජනය කෙටෙනි හිත සූච පිතිස්, සියලු ලෝකවාසින් කෙටෙනි මහත් අනුකම්පාවනි දැසනු ලබන්නේ. මේ සඳුද්ධීමය ලෙස මා විසින් නොයෙක් කුමයෙන් විස්තර කර දැක්වන්නේ කුමක් ද?

එනහම මේ සතර සතිපටියානය ය, සතර සම්සක් ප්‍රධාන විෂය ය,
සතර සඳුදී පාද ය, ඉන්දිය ධර්ම පස ය, බල ධර්ම පස ය,
බොජීයාන ධර්ම හත ය, අංග අවකින් සමන්විත ආර්ය මාර්ගය ය.

”

- ଭାଷାଟିକା ସ୍ମୃତ୍ୟ (ଟିପ୍ପଣୀ ନିକାୟ)

ඉගුමේවාල් පින්තිර චස්සානාය ඡඛාලු

බාගානුතක්සා සහිතව්‍යානය ඡඛාලු ලැංඡා

ඉතුත් මා සංස්කෘතියෙන අවසරයි.
යුද්ධාච්චන පින්තැනුති,

මේ පින්තැන් පිරිස ගේ පීටිතයට මහත් වූ ආලෝකයක් ලබා දීමට හේතුවන ඉතාම විටිනා ධර්ම දේශනා මාලාවක ආරම්භක දේශනයටයි මේ පින්තැනුත් මේ සම්බන්ධ වන්නේ.

පින්තැනුති, මේ ආකාරයට සත්තියේ බේරුදී පාක්ෂික ධර්මයන් මුළු කරගෙන කෙරෙන ධර්ම දේශනා නිස් භතකට සවන් දෙන්නට අවස්ථාව ලබාදීම ඔබගේ පීටිතයට සඳබඳ ම වාසනාවක්. සංයුත්ත නිකායේ තුන්වන කොටසේ තියෙනවා වාසිජටෝපම කියලා සූතුයක්. ඒ සූතුයේ දී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට ප්‍රකාශයක් කරනවා. “පින්තැන් මහතෙනි, භාවනාවේ යොදු වාසය කරන නිකුත්වකට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙන්න පුත්‍රවින්, අනේ මගේ සිත උපාදාන රහිතව ආශ්‍රාවයන්ගෙන් නිදහස් වෙනවා නම් හොඳයි කියලා.”

පින්තැනුති, අපේ සිත් වලත් ඔය අදහස අනන්ත වාර ගණනක් ඇතිවෙලා තියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, වෙහෙම නිතපු පළියට ඒ නිකුත්වගේ සිත ආශ්‍රාවයන්ගෙන් නිදහස් වෙන්නේ නැති බව. උන්වහන්සේ නිකුත්ත වහන්සේලාගෙන් අනනවා,

විහෙම ආකුවයන්ගෙන් නිදහස් නො වන්නේ මොකද කියලා. නැවත බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා නො වැඩු නිසයි සිත ආකුවයන්ගෙන් නිදහස් නො වෙන්නේ. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ නො වැඩු ධර්මය මොකක් ද කියලා. ඒ තමයි සතර සතිපට්ධානය, සතර සමඟක්ෂධාන වීර්යය, සතර සාර්ධිපාද, පංච ඉන්දිය, පංච බල, සත්ත්‍ර බෛජ්ඡාංග, ආර්ය අෂ්ධාංගික මාර්ගය. මොනම කෙනෙකුවටත් මේ බෝධි පාස්සික ධර්මයන් නො වඩා නම් තමන්ගේ සිත උපාදාන රහිතව නිදහස් කර ගන්නවා කියන වික කළ භැංකි දෙයක් නො වෙයි.

අපේ රටේ ඉන්නවා අවුරුදු තිහ හතුවහ හාවනා කරපු ඇය. නමුත් ඒ උදුවියට මාර්ග එලයක් ලබා ගැනීම තියා ඉද්ධිබානුකාරී වෙන්නවත් බැර වෙලා තියනවා. ඒකට හේතුව මේ බෝධි පාස්සික ධර්මයන් මනා කොට හඳුනාගෙන ව්‍යුතා නැතිකම. හරියට විළුදෙනගේ අගෙන් කිරී දොවනවා වගේ.

බෝධි පාස්සික ධර්ම කියන්නේ වතුරාර්ය සත්‍ය අවබෝධියට උපකාරී වන ධර්මයන් තිස් හතක්. මේ ධර්ම වඩන කෙනා ඒකාන්ත වශයෙන් ම වතුරාර්ය සත්‍ය අවබෝධි කරනවා ම යි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ තියෙනවා ධර්මය යි, අනිධර්මය යි කියලා දෙකක්. විනය යි, අනිවිනය යි කියලා දෙකක්. ඔබ දන්නා පමණින් ධර්මයට සූතු පිටකය තියෙනවා. විනයට විනය පිටකය තිබෙනවා. අනිධර්මය අනිධර්ම පිටකය තිබෙනවා. අනිවිනයට මොකක්ද තියෙන්නේ? විහෙම විකක් නැහැ. මතක තියෙන්න පින්වතුනි, මේ විනයත් අනිවිනයත් දෙකම තිබෙන්නේ විනය පිටකයේ යි. ධර්මයත් අනිධර්මයත් දෙකම තිබෙන්නේ සූතු පිටකයේ මිස විසින් බැහැරව නො වෙයි. සූතු පිටකයේ තියෙන අනිධර්මය මොකක් ද? ඒ තමයි සන්තිස් බෝධි පාස්සික ධර්ම. විහෙම නම් මේ ධර්ම දේශනා මාලාව තිකම් ම තිකම් ධර්ම දේශනා මාලාවක් නොවෙයි. තථාගතයන් වහන්සේගේ උතුම් ම ධර්මය වන අනිධර්ම දේශනා මාලාවක්.

ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට මේ කාරණය තේරුම් ගන්න උපමාවක් කියනවා. ඔහුන කිකිලියක් ඉන්නවා. ඔය කිකිලියට බිත්තර අටක් නවයක් දූහයක් පමණ තිබෙනවා. කිකිලිය වී බිත්තර රකිත්තේ නැහැ. කුකුල් ගැඹ ගස්වන්නේ නැහැ. උණුසුම් කරන්නේ නැහැ. හැබැයි ඒ කිකිලිය මෙහෙම කළුපනා කරනවා. “අනේ මගේ පැටවු නොවෙන් ගහා ගෝ නිය පොන්නේන් ගහා ගෝ බිත්තරය ප්‍රලාගෙන ව්‍යුතියට විනවා නම් කොට්ඨර නොදු ද” කියලා. විය ආකාවන් බ්‍රාහ්මණ ඉන්නවා. නමුත් කිකිලිය වී විදිහට ආභා කළාට කැමැති

ලනාට ඒ විදියට පැටවු බිත්තරෙන් ව්‍යුහයට විනව දී නෑ. ඒකට හේතුව මොකක් දී? බිත්තර රැක්කේ නෑ. උත්තුසූම් කලේ නෑ. කුකුල් ගදු ගැස්සුවේ නෑ.

අන්න ඒ වගේ තමයි හාවනානුයෝගී හිසුව. කොයිතරම් ආගා කළත්, කොයිතරම් කැමැති වුනත්, මේ බේදි පාක්ෂික ධර්මයන් නො වඩා නම්, වියාට උපාදාන රහිතව ආශ්‍යවයන්ගෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. සේතාපත්න වෙන්නත් බැහැ. සකදාගාමී වෙන්නත් බැහැ, අනාගාමී වෙන්නත් බැහැ, අරහත් වෙන්නත් බැහැ. ඉතින් පින්වති, විහෙම නම් අපි මේ ගෙන කටු කර කර ඉදුලා විතරක් හරියන්නේ නැහැ. හැමවිට ම සිත වඩින්න උත්සාහ කරන්න ඕනෑම්. රාජකාරී අතරතුර හෝ පාරේ වාහනයක යන වින ගමන් හෝ මේ සකම අවස්ථාවකදී ම ත් මේ කය දිනා නුවතින් බලන්න අපි උත්සාහ කරන්න ඕනෑම්.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. “අැතැම් හිසුවක් කැමැති වෙනවා, අනේ මගේ සිත උපාදාන රහිතව නිදහස් වෙනවා නම් නොදැයි කියලා. ඒ කැමැති වෙනවා වගේ ම උත්වහන්සේගේ සිත උපාදාන රහිතව ආශ්‍යවයන්ගෙන් නිදහස් වෙනවා. ඒකට හේතුව මොකක් දී උත්වහන්සේ වඩා තියෙනවා. මොනවද වඩා තියෙන්නේ? බේදි පාක්ෂික ධර්ම වඩා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකින් ව්‍යුතු, බිත්තර අවක් නවයක් දැනයක් තිබෙන කිකිලියක් ඉන්නවා. ඒ කිකිලි ඒවා රකිනවා, උත්තුසූම් කරනවා, කුකුල් ගදු ගස්සනවා. උත්වහන්සේ පෙන්වා දෙනවා විහෙම බිත්තර රකින කිකිලි, “අනේ මගේ පැටවු නොටෙන් හෝ නියවලින් බිත්තරය බිඳුගෙන ව්‍යුහයට විනව නම් නොදැයි” කියලා. විය කැමති වුනත් නැතත් ඒ පැටවු ව්‍යුහයට විනව. අන්න ඒ වගේ තමයි, සත්තිස් බේදි පාක්ෂික ධර්මයන් වඩා කෙනා. කැමැති වුනත් නැතත් සිත උපාදාන රහිතව ආශ්‍යවයන්ගෙන් නිදහස් වෙනවා.

හරියට නහ්ද හාමුදුරුවන්ට වගේ. නහ්ද හාමුදුරුවෝ බේදි පාක්ෂික ධර්මයන් වැඩුවේ දිවින අප්සරාවක් ලබාගන්න හිතාගෙන. නමුත් උත්වහන්සේ හරියට ම බේදි පාක්ෂික ධර්මයන් වඩුපු නිසා උත්වහන්සේගේ සිත උපාදාන රහිතව ආශ්‍යවයන්ගෙන් නිදහස් විනා.

අන්න ඒ වගේ පින්වති, අපි හරියට ම බේදි පාක්ෂික ධර්මයන් සූත්‍ර පිටිකයට අනුව ම හදුනාගෙන සිත දියුණු කරන්න ඕනෑම්.

ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් අතින් වුනත් යම්

වෙනස් ආකාරයේ කරුණාක්, අදහසක් විහෙම නැතිනම් තමාගේ අත්දැකීමක් කියවුනොත් අපි බලන්න සිනේ ඒක සූත්‍ර පිටකය හා විකාග වෙනවා ද කියලා.

බෝධී පාශ්චික ධර්මයන් මුල් කර ගෙන පවත්වනු බඩන මේ ධර්ම දේශනා මාලාවේ අද මුල්ම ධර්ම දේශනයේ මාත්කාව කායානුපස්සනාව. බෝධී පාශ්චික ධර්මයන්ගෙන් මුලින් ම විස්තර වන්නේ සතර සත්ථාපනීයාතය. පින්වතුන්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, වත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සත්ථාපනීයාත හතරන් මුලින්ම කායානුපස්සනාව විස්තර වීමට හේතුව් විය අපට වඩාත් ම ප්‍රකට දෙයක් වීම නිසයි. වඩාත් ම අපි මුළු වෙලා, බැඳිල. ඉන්නේ කයට යි.

පින්වතුන්, කායානුපස්සනාව විස්තර කිරීමේ දී ගොඩික් උපකාර වන දේශනයක් තිබෙනවා මල්කිඩිම තිකායේ තුන්වෙති පොතේ. “කායගතාසති සූත්‍රය” කියලා. ඒ සූත්‍රය මුල් කර ගෙනයි අද දේශනාව සිද්ධ වෙන්නේ.

පින්වතුන්, ඒ ද්වස්වල බුදුරජාතාන් වහන්සේ වැඩ සිටියේ සැවත් තුවර රේත්තවනාරාමයේ. වික් ද්වසක් තික්කුන් වහන්සේලා උදේ කාලයේ පිණ්ඩාත කරගෙන දානය වළදුල, දහවල පිණ්ඩාතයෙන් වැලකිලා, උපස්ථාන ගාලාවට විකතුවෙලා ධර්ම සාකච්ඡාවක නිරත වුනා. ඒ වෙනකාට බුදුරජාතාන් වහන්සේ තික්කුන් වහන්සේලාට කායානුපස්සනාව මුල් කර ගත් ධර්ම දේශනාවක් කරලා තිබෙනවා. ඇවැතින්, සියලුම දුන්නා වූ අපගේ ගාස්තෘන් වහන්සේ මනාකාට වඩා ලද මේ කායානුපස්සනාව මහත් ආනිසංස ගෙන දෙන බව පැහැදිලි කරමින් කරන ලද ධර්ම දේශනය නම් මහා ආශ්වර්යයයි, අද්දුතයි, පුදුම සහගත අපුරු ධර්මයක් හේද? කියන මතය තමයි, ඒ වෙලාවේ උන්වහන්සේලාගේ සාකච්ඡාවට හාජනය වුනේ. ඒ අවස්ථාවේ භුදෙකාලා විවේකයෙන් වැඩ සිටිය තථාගතයන් වහන්සේ හාවනාවෙන් නැගිටිලා උපස්ථාන ගාලාවට වැඩියා. ධර්මාසනයේ වාධිවෙලා මොහාතකට පෙර සාකච්ඡා වුන දේ මොකක්ද කියලා තික්කුන් වහන්සේලාගෙන් වීමසුවා. “ස්වාමින්, බුදුරජාතාන් වහන්සේ මනා කාට වඩා ලද කායානුපස්සනාව මහත් ආනිසංස ගෙන දෙන බව විස්තර කරමින් දේශනා කරන ලද ධර්මය මහත් ආශ්වර්යයි. අද්දුතයි හේද කියන අදහස තමයි අපි සාකච්ඡා කලේ” කියලා උන්වහන්සේලා පිළිතුරු දුන්නා.

රේට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනාව ආරම්භ කළු. උන්වහන්සේ විමසනවා “පින්වත් මහතෙහි, කෙබඳ ආකාරයට කායානුපස්සනාව වැඩුවාත් ද මහත්වල මහානිස්ස ගෙන දෙන්නේ?” කියලා. උන්වහන්සේ විස්තර කරනවා, මේ ගාසනයේ නිස්සුව ආරණ්‍යකට, රැකුම මූලයකට හෝ ඉන්නගාරයකට ගිහින් කය සාපුව තබාගෙන පළගක් බැඳුගෙන වාඩිවෙලා, සිහියෙන් යුක්තව ආශ්චාස කරනවා, සිහියෙන් යුක්තව ප්‍රශ්නවාස කරනවා. දීර්ශව ආශ්චාස කරන විට දීර්ශව ආශ්චාස කරන බව හොඳින් තේරුම් ගන්නවා. දීර්ශව ප්‍රශ්නවාස කරන විට දීර්ශව ප්‍රශ්නවාස කරන බව හොඳින් තේරුම් ගන්නවා. කෙටියෙන් ආශ්චාස ප්‍රශ්නවාස කරන විට කෙටියෙන් ආශ්චාස ප්‍රශ්නවාස කරන බව හොඳින් තේරුම් ගන්නවා. ආශ්චාස ප්‍රශ්නවාස කය ම හොඳින් තේරුම් ගතිමත් ආශ්චාස ප්‍රශ්නවාස කරනවා. ආශ්චාස ප්‍රශ්නවාස නම් වූ කායසංස්කාරය සංසිද්ධවාලමින් ආශ්චාස ප්‍රශ්නවාස කරන්නෙමිය නික්මෙනවා.

මේ විදියට, යම් කිසි කෙනෙක් කෙලෙස් තවන එශ්‍රයයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ තුවන් යුතුව මනා සිහිනුවනින් යුක්තව කය පිළිබඳ සිහිය යොමා ගෙන වාසය කරනවා නම් ඒ නිස්සුව තුළ කාමයන්ට ඇති යන ස්වහාවයක් කාමනික්‍රිත සංක්‍රෑපනාවක් කාම විතර්ක තිබුණෙනාත් එවා නැති වෙලා යනවා. අකුසල් ප්‍රහාණය වෙනවා. සිත සංසිද්ධෙනවා ඒකාගු වෙනවා. සින් සමාධිය වැඩිහිටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිස්සුව මේ ආකාරයටත් කායානුපස්සනාව විභින්වා කියලා.

රේට පසුව බුදුරජාණන් වහන්සේ තවත් භාවනාවක් විස්තර කරනවා, ඒ මොකක් ද? “ගමන් කරන විට, ගමන් කරන බව හොඳින් තේරුම් ගන්නවා. සිටගෙන සිටින විට, වාඩි වී සිටින විට, සැතැපී සිටින විට, යම් යම් ආකාරයෙන් ද කය පිහිටුවා තිබෙන්නේ ඒ සැම ඉරියිවිවක් ම සිහියෙන් දැන ගන්නවා. මේ විදියට භාවනා කරන විටත් එශ්‍රයෙහි සින් කාමයන්ට ඇලෙන ස්වහාවයක් තිබෙනවා නම් ඒක දුරටෙනවා. සිත සමාධිත වෙනවා. සමාධිය වැඩිහිටි. නිස්සුව මේ ආකාරයටත් කායානුපස්සනාව විභින්වා.

ර් ප්‍රග භාවනාව නිස්සුව ඉදිරියට ගමන් කරන විටත් ආපසු හැරී වින විටත් මනා සිහිනුවනින් ඉන්නවා. මාගේ සිත තුළ පාමක අකුසල ධරීමයන් හට නො ගැනීවා කියලා සිහියෙන් ඉන්නවා. ආපසු හැරී වින විටත් ඒ විදිහයි. ඉදිරිය බලන විටත්, භාත්සස වට පිට බලන විටත්, අත් පා හකුලන දිග හරන විටත්, පාතු සිවුරු දරන විටත්, ආහාර

පාන ගන්නා විටත්, වැසිකිලි කැසිකිලි කරන විටත්, ගමන් කරන, නැවති සිරින, වාඩි වී සිරින, නිදාගෙන සිරින, අහැරේ සිරින, කරා බස් කරන තිහඹව සිරින සැම මොහොතේ ම ත් කෙලෙසුන් ප්‍රහාණාය කිරීමේ නුවනින් වාසය කරනවා.

දැන් බලන්න, සාමාන්‍ය ජ්‍යෙතයේ අපි ඉන්නේ මේ අවබෝධයෙන් නො වෙයි. කෙනෙක් කත්තාඩියක් පැගට ගිහින් හෝ වෙන තැනක සිටෙනෙන හෝ තමන්ගේ අතපය දිග හරුමින් හකුලමින් බලන්නේ කෙලෙසුන් ප්‍රහාණාය කරන නුවනින් නො වෙයි. ඒ පිළිබඳව මුළාවෙන්. ආර්ථ ගුවකා රීට වඩා වෙනයේ. වියා ඇදුම් අදින්නෙන් නුවනින් කළුපනා කරලා. අව් වැසි සිතෝෂ්ත්‍රාදියෙන් මැසි මුදුරු උච්චරු වලින් බෙරිම පිණිස ඇදුම් අදිනවා කියන අවබෝධයෙන්. ආකාර ගන්නෙන් විනෝදය පිණිස අලංකාරය පිණිස නොවෙයි. නුදෙක් මේ කය පටත්වා ගැනීම පිණිසන්, බඩිසර ජ්‍යෙතයට අනුග්‍රහ පිණිසයි කියන අවබෝධයෙන්. මේ ආකාරයෙන් භාවනාව දියුණු කරගෙන යන කොට විය තුළ කාම විතර්ක කාම සංකලුපනා තීඩූත්‍රා නම් ඒවා දුරුවෙල යනවා. සිත ඒකාගු වෙනවා. සමාධිය වැඩෙනවා. බුදුරජාණාන් වහන්සේ පෙන්වා දෙනවා හිසුව මේ ආකාරයෙනුත් කායානුපස්සනා භාවනාව දියුණු කරනවා කියලා.

රී ලග භාවනාව හිසුව යටි පතුලෙන් උඩ හිසකෙස් වලින් පහළ සමෙන් වැසි ගිය නොයෙක් නොයෙක් ආකාරයේ අසුවියෙන් පිරි ගිය මේ කය පිළිබඳව නුවනින් විමසා බලනවා.

මේ ගේරයේ කෙස්, ලෙම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටම්පුල්, විකුග්‍රි, නද්‍යත, අක්මාව, බඩි, දිව, පිත්තායා, පෙනහාල්, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය, අසුවි, හිස් මොළය, පිත, සැරව, ලේ, දහඩිය, තෙල්, කළුල, සඳම්පුලු, මුතා යහාදී අපිරසිදු දෙයින් පිරිගිය කයක් මේ තිබෙන්නේ කියලා. මේක බෙද බෙද වෙන්කර නුවනින් විමසනවා. ඒක හරුයට මෙන්න මේ වගේ. දෙපැත්තෙ ම කට තියෙන මල්ලක් තිබෙනවා. ඒ මල්ලේ වී, භාල්, මුං ඇට, මැ ඇට, තල සහල් ආදි නොයෙක් ආකාරයේ ධාන්‍ය පිරි තිබෙනවා. ඇයේ තිබෙන පුද්ගලයෙක් වී මල්ල මිහාලා මේ මුං, මේ වී, මේ භාල්, මේ තල ආදි වශයෙන් වෙන් වෙන් කර බලනවා. අන්න ඒ වගේ හිසුව තමාගේ කය මේ මේ ආකාරයේ කුණාප කොටස් විම් සකස් වී තිබෙන බව නුවනින් දකිනවා.

පිහිටුනි, අපි මේ විදියට නොදාට නුවනින් විමසලා බලන්න පටන් ගත්තොත් මේ කය කියන්නේ මේ කෙස් ටිකක් හයි කරලා,

රෝම කුප හයි කරලා, දත් හයි කරලා යාන්තම් අපට ගත්ත විකක් හැරියට අපට හොඳට තේරේන්න පටන් ගන්නවා. හැබැයි මේ අඹහ සංඛාව අපි නිරන්තරයෙන් පුරුදු කරන්න සිහේ. මොකද මේ වික්ද්‍යාචාර්ය හරම මායාකාර් විකක් නිසා. මේ අඹහ සංඛාව නිතර නිතර පුරුදු කලේ නැත්තම් අපට වැඩින්නේ සුහ සංඛාව.

ඩූලුරජාතාන් වහන්සේ මේ කායානුපස්සනාව වැඩිය යුතු ආකාරය ගෙන ඉතා ම ලස්සන උපමාවක් තියනවා. ඒ කාලේ ඉදාලා තියෙනවා ජනපද කළුණානී කියලා නගර සේන්නතියක්. ජනපද කළුණානී ඉතා ම ලස්සනයි. ඒ වගේ ම දැනුමි. ලස්සනට නටනවා. ලස්සනට ගි තියනවා. ජනපද කළුණානී නගරයට ඇවේල්ලා සිංද කිය කිය නටන්න පටන් ගත්තොත් නගරයේ විශාල කළඹලයක් ඇතිවෙනවා. මිනිස්සු පොර කකා තමයි ජනපද කළුණානී බලන්න විහ්නේ. ඉතින් ඔය අතරේ වික මනුස්සයෙකුගේ තිසේ තෙල් පිරුණු භාජනයක් තියනවා. තෙල් භාජනය ඔවුවේ තියලා තියනවා, “මිඛ මේ තෙල් කළය ජනපද කළුණානී නටන සෙනග අතරින් ම අරගෙන යන්න සිහේ.”

“හැබැයි ඔබ පසුපසින් කඩුවක් අතින් ගත් විධියෙක් එනවා. වැරදිලාවත් තෙල් භාජනයෙන් බිංදුවක් හර හැඳුනෙන්න විතන ම ඔබේ බෙල්ල කපල මරනවා” කියලා කියනවා. මේ මනුෂ්‍ය මැරෙන්න අකමැති ජ්වත් වෙන්න කැමැති කෙහෙක්.

දැන් මේ තෙල් භාජනය ඔවුවේ තියාගෙන යන මනුෂ්‍යයා නිකම්වත් ජනපද කළුණානී දිහා බලයි දී නෑ. අඩු තරම්න් මහිර කට්ඨඩාවත් අවධානය යොමු කරන්නේ නෑ. මෙයා අර කළඹලකාරී සෙනග අතර ඉතා ප්‍රවේශමෙන් තෙල් කළයට ම සිහිය යොමු කරගෙනයි ගමන් කරන්නේ.

ඩූලුරජාතාන් වහන්සේ මේ තෙල් කළය උපමා කරන්නේ කායානුපස්සනාවටයි. උන්වහන්සේ පෙන්වා උනවා අන්න විඛු සිහියෙන් අපි කායානුපස්සනාව දියුණු කළ යුතුයි කියලා. මේ ආකාරයේ සිහියතින් කායානුපස්සනාව වඩින්න හැකිවුනෙන් නම් අපට වික්ද්‍යාතාන්යේ මායාවෙන් ගැලවෙන්න පුළුවනි. උදාල්ලකින් වැඩ කරන මනුෂ්‍යයාට උදාල්ලේ මට හෝ තලය ගෙවිලා යනවා පේන්නේ නෑ. කාලයක් යනකාට ගෙවිලා තියෙනවා පේනවා. අන්න ඒ වගේ තමයි අපේ සිත් ආශ්‍යාච්‍යන් ගෙවී ගිය ප්‍රමාණය අපට පෙනෙන්නේ හැහැ. නමුත් අපි ධර්මයට අනුව නිවැරදි පිළිවෙළට වින්තනය හසුරුවනවා නම් කළක් යනකාට අපි නො දැනීම ලොකු දියුණුවක් ලබනවා. මේ විදියට කය දිහා තුවත්තින් බලන ඒ තික්ෂුව තුළත් යම් ආකාරයක

කාමයන්ට අඟිල්මේ ස්වභාවයක්, කාම නිශ්චිත හැකිමක්, කාම සංකල්පනාවක් තිබුණා නම් එක දුරුවෙලා සිත සමාජිත වෙලා සමාධිය වැඩිනවා. නිකුත් මෙන්න මේ ආකාරයටත් කායානුපස්සනාව විධිනවා.

රී ලූ භාවනාව තමයි, යම් ආකාරයකින් මේ කය පිහිටා තිබෙනවා ද, ඒ ආකාරයෙන් ම බලුනවා. මේ ගෝරයේ පධිල බාතුව ඇත. ආපේ බාතුව ඇත. ගෝපේ බාතුව, වායෝ බාතුව ඇත කියලා කය පිහිටා තිබෙන ආකාරයෙන් ම බාතු වශයෙන් බෙද බෙදා තුවනින් විමසනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හරක් මරණ කෙනෙකු හෝ ඔහුගේ අතවැසියෙකු හෝ ගවයෙක් මරලා මස් කරලා සතර මං හන්දියක දිග ඇරුගෙන ඒ දිනා බලාගෙන ඉන්නවා වගේ නිකුත් මේ ගෝරය බාතුන්ගෙන් සකස් වී ඇති ආකාරය තුවනින් විමසා බලනවා. මේ කය හැඳිලා තියෙන්සේ සතර මහා බාතුන්ගෙන්. සතර මහා බාතුන්ගෙන් සකස් වුන මේ කය පවත්වා ගැනීම විෂ සහිත සර්පයන් සතර දෙනෙක් පෝෂණය කරනවා වගේ අමාරු දෙයක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්හේ. මේ කය තිරඟ්තරයෙන්ම ගෙධ වෙනවා. අවෙවත් වැස්සේන් සිනෙන් පින්හෙන් ආහාර අඩු වැඩි වීමෙන් වෙනස් වෙනවා. මේ කය අනිත්‍ය යි. මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් සෙකක්නා සූදීස් තැහැර කියලා තුවනින් විමසනවා. මේ විදිහට කයේ සැබැං තත්ත්වය තුවනින් දකිලින් හාවනා කරන ඒ නිකුත් තුළ කාමයන් කෙරෙහි ඇග්‍රේමක් තිබුණා නම් ඒ සිරුල්ල දුරුවෙලා සමාධිය වැඩිනවා.

සාර්පත්ති සිහනාද සූදුයේ විස්තර වෙනවා සැරුණුත් මහරභතන් වහන්සේ කය පිළිබඳව සිනිය පවත්වන ආකාරය පිළිබඳ අපුරු විස්තරයක්. බුදුරජාණන් වහන්සේ සැවත් තුවර උගෙනාරාමයේ වැඩි ඉන්න කාලයේ සාර්පත්ති මහරභතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැගට වැඩිම කරලා “ස්වාමීනි, දැන් වස් කාලය අවසානයි. මම වාරිකාවේ පිටත් වීමට කාමතියි” කියලා උන් වහන්සේගෙන් අවසර ලබාගෙන ඒ අසලින් ඉවත් වෙලා ගියා. රීට පස්සේ වික නිකුත් සැරුණුත් හාමුදුරුවේ ඉවත්ව ගිහින් වික වේලාවකට පස්සේ විනැනට ආවා. ඇවිල්ලා “ස්වාමීනි, සාර්පත්ති නිමියන් මගේ ඇග්‍රේ හැඹ්පිල සමාව නො ගෙන වාරිකාවේ පිටත් වුනා” කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෝදනාවක් ඉදිරිපත් කළා.

බුදුරජාණන් වහන්සේ නිකුත් වහන්සේ නමකට කථා කරලා “ඔබ ගිහින් මගේ වචනයෙන් සාර්පත්ති ස්වාමීන් වහන්සේව මෙහි කැඳවන්න” කියලා ප්‍රකාශ කළා. මේ වෙලාවේ මුගලන් මහරභතන්

වහන්සේගේ ආහන්ද ස්වාමීන් වහන්සේගේ කුරියක් කුරියක් ගානේ ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේලා රැස් කළා. “අඇවැත්ති, වඩින්න. අද සාර්පුත්ත ස්වාමීන් වහන්සේ සිංහ නාදයක් පවත්වනවා” කියලා. රිට පස්සේ සාර්පුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙට වැඩිම කළා. වැඩිම කරලා වැඳුලා එකත් පස් ව සිටි සැරයුත් ස්වාමීන් වහන්සේගෙන් අර නිකුත්වගේ වෛද්‍යනා පිළිබඳ ප්‍රශ්න කළා. “මඟ මේ නිකුත්වගේ ඇගේ හැඹි වාරිකාලේ පිටත් වුනා කියන්නේ ඇගේ ද” කියලා.

ශ්‍රී වෙලුවේ සාර්පුත්ත මහරහතන් වහන්සේ මේ රිදිහර සිංහනාදයක් කරන්න පටන් ගත්තා. “ස්වාමීති, යම් නිකුත්වකට කායගතාසතිය නැත්තාම් ඒ නිකුත්ව වෙනත් නිකුත්වකගේ ඇගේ හැඹි ගමනක් පිටත් වෙන්න ප්‍රාථමික. ස්වාමීති, මේ මහ පොලොවට පිරිසිදු දේත් දුමනවා, අපිරිසිදු දේත් දුමනවා. මල මුත්‍රාත් දුමනවා. කෙළත් දුමනවා. සැරවත් දුමනවා. ලේත් දුමනවා. නමුත් ස්වාමීති, මේ මහපොලුව ඒ නිසා පීඩාවට පත්වන්නේ නැහැ. ලැජ්පාවට පත්වන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ. ස්වාමීති, මමත් ඒ ආකාරයෙන්මයි භාවනා කරන්නේ. පොලොව හා සමානව ම දී මගේ සිත පත්වන්නේ. තමන්ගේ සිට පිළිවෙළින් සියලු සන්වයන් කෙරෙහි ප්‍රමාණ කළ නො නැකි තරම් අවෝරිව නිදුක් වූ මෙත්තී සිතිනුයි මම වාසය කරන්නේ.

ස්වාමීති, යම් කෙනෙකුට කායගතාසතිය නැතිනම් නිකුත්වකගේ ඇගේ හැඹි සමාව නො ගෙන පිටත්වීම සුදුසුයි. නමුත් ස්වාමීති, මේ ජලයෙහි පිරිසිදු දේත් සේදනවා. අපිරිසිදු දේත් සේදනවා. මල මුත්‍රාත්, කෙළත්, සැරවත්, ලේත් සේදනවා. ඒත් මේ ජලය ඒ ගෙන පීඩාවට පත්වෙන්නේ නැහැ. ලැජ්පාවට පත්වෙන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ. මමත් ස්වාමීති, ජලය හා සමාන සිතිනුයි මෙත්තී සහගත ව වාසය කරන්නේ.

ස්වාමීති, මේ ගින්නේ පිරිසිදු දේ මෙන්ම අපිරිසිදු දේත් දැවෙනවා. මල මුත්‍රාත් දැවෙනවා. කෙළත් දැවෙනවා. සැරවත්, ලේත් දැවෙනවා. ඒවායින් තැති නො ගෙන ලැජ්පා නොවී සිටින ගින්න මෙන් ස්වාමීති, මමත් මෙත්තී සිතිනුයි වාසය කරන්නේ.

ස්වාමීති, වාතයෙන් පිරිසිදු දේත් අපිරිසිදු දේත් හමාගෙන යනවා. අසුවී, මල මුත්‍රා, කෙළ, සොටු, සැරව හා ලේත් හමා යනවා. ඒවායින් තැති නො ගෙන ලැජ්පා නොවන වාතය හා සමානව දී මම වාසය කරන්නේ.

ස්වාමිනි, සැබෑල් දරුවෙක් හෝ සැබෑල් දැරුයක් (අසුව් හා මල මුතාදිය අදිමන් නගරය පිරිසිදු කරන) හාජනයක් අතට ගෙන රෙදිකඩික් පටලවා ගෙන ගමට හෝ නගරයට ඇතුළු වූහොත් මාන්නයෙන් තොරව ම දි, නිහතමාතීව ම ද වාසය කරන්නේ. මලත් සැබෑල් දරුවෙක් මෙන් නිහතමාතීව මෙත් සිතිහුදී වාසය කරන්නේ.

ස්වාමිනි, කපා දැමු අං ඇති ගොනේක් ඉතා කිකරුව සුවිනිව පාදයෙන් හෝ අතින් කිසිවෙකු පිඩාවට පත් නො කර හතර මංහන්දියෙන් හතර මංහන්දියට ගමන් කරන්නේ යම් ආකාරයෙන්ද ස්වාමිනි මමත් කපා දැමු අං ඇති ගොනේක් වගේ කිකරු නිහතමාතී මෙත් සිතිහුදී වාසය කරන්නේ.

ස්වාමිනි, පිරිසිදුව සුවල විලවන් ග්‍රේවා මැනැවෙන් සැරසී වාසය කිරීමට කැමති තරේණ දුවෙකුගේ හෝ ප්‍රතේකුගේ කරට සර්ප කුණක් හෝ උරුරු කුණක් හෝ මිනි කුණක් දැමුවාත් ඔහු හෝ ඇය ඒ කුණු වී ගිය මලකු නිසා පිඩාවක් විදින්නේ ද, යම් ආකාරයකින් ලැඟීජා වෙන්නේද, පිළිකුල් කරන්නේද, මමත් මේ කුණු කය නිසා පිඩාවෙන් ලැඟීජාවෙන් පිළිකුලෙනුදී වාසය කරන්නේ.

ස්වාමිනි, යම් කෙනෙකුට කායගතාසතිය තැනිනම් ඔහු නිකුවුකගේ ඇගේ හැඹි සමාව නො ගෙන වාරකාවේ පිටත් වෙනවා. නමුත් ස්වාමිනි යම් කිසි කෙනෙක් යුතු නික්මීම පිනිස තැනින් තැන සිදුරු කළ මයින් පුරවන ලද විශාල හැඳුරුක් පරිහරණය කරන්නේ යම් ආකාරයකින්ද මමත් තැනින් තැන සිදුරු ඇති මස් හැඳුරුක් වැනි කයක් තමයි පරිහරණය කරන්නේ.

“ස්වාමිනි, මෙබදු කායගතාසතියක් තැනි නිකුවක් නම් නිකුවුකගේ ඇගේ හැඹි සමාව නො ගෙන වාරකාවේ පිටත්ව යනවා” කියලා සාරපුත්ත මහරහතන් වහන්සේ සිංහනාද කළා.

මේ සිංහ තාදුය අවසන් වෙනවත් වික්ක ම බොරු වේද්දනාව ඉදිරිපත් කරපු නිකුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා “ස්වාමිනි, මම මෝඩයෙක් වූනා. අඹානයෙක් වූනා. මෙබදු උත්තමයෙක් පිළිබඳ බොරු වේද්දනාවක් කරන්නට තරම් මම මෝඩ වූනා. මතු සංවර වීම පිනිස මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” කියලා ඉල්ලා සිටිය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වීම නිකුවුගේ ආයති සංවරය පිළිගෙන “සාරපුත්තයෙනි, මේ නිකුවුගේ නිස මෙතන ම සත් කඩකට පැමෙන්න පෙර ඔහුට සමාව බඩා දෙන්න” කියලා සැරයුත් මහ රහතන් වහන්සේට පුකාඟ කලා. ඒ වෙලාවේ

සැරුණු මහරහතන් වහන්සේ “ස්වාමිති, ඒ ආයුණුම්මතුන් වහන්සේ මට සමාච දෙන්නේ නම් මමත් උන්වහන්සේට සමාච දෙනවා” කියලා ප්‍රකාශ කළා.

දැන් බලන්න පින්වතුනි, අපි අසුහ භාවනා, බානු මතසිකාර භාවනා ආදිය කොයිතරම් දියුණු කළ යුතුව තිබෙනවා ද කියලා. මේ දේශනා අහන කොට අපට අපේ ප්‍රමාදය වටහාගන්න පහසු වෙනවා. සංස්කාර සරණ යනවා කියලා කියන්නේ මේකට තමයි. ඒ රහතන් වහන්සේලාගේ ප්‍රවිත ගැන. සිත සිතා අපිත් වින්තනය දියුණු කරගන්න ඕනෑම්.

ඊ පැයට විස්තර වෙන්නේ තවසීවේකය. නවසීවේකය කියන්නේ අමු සොහොනේහි අතහැර ඇමු මෘත ගේරයකට යම් ඉරණාමකට මුහුණු දෙන්න සිදුවෙනවාද, තමන්ගේ ගේරයන් ඒ ඉරණාමටම පත්වෙන බව දකිනීන් කරනු ලබන භාවනාව. ඒ භාවනාව බුදුරජානාන් වහන්සේ මේ විදියට විස්තර කරනවා “පින්වත් මහතෙනි, අමු සොහොනේහි අත්හැර ඇමු, මැරි වික ද්‍රව්‍යක් ඉක්ම ගිය, දෙ ද්‍රව්‍යක් ඉක්ම ගිය, තුන් ද්‍රව්‍යක් ඉක්මවා ගිය, ඉදිම් නිල් වී සැරව හටගත්තා වූ මෘත ගේරයක් යම් ආකාරයක් දකින්න ලැබෙනවාද සඳ්ධීර්මය අවබෝධ කරනු කැමති නිසුළුව තමන්ගේ මේ ගේරත් ඒ මෘත ගේරය හා ගෙපා බලනවා. මගේ මේ ගේරයන් ඒකාන්තයෙන් ම මෙ ස්වහාවයට පත් වෙනවා. මේ ඉරණාමට ම ඩ පත්වෙන්නේ. මේ ස්වහාවය ඉක්මවා නැහැ කියලා.

පින්වතුනි, අපි මළම්තියක් කළේ තබාගන්න කොවිවර දේවල් කරනවා ද? බෙහෙත් විදිනවා, බඩ බොකු ඉවත් කරනවා, ව්‍යිවර කරලත් ද්‍රව්‍ය තුන හතරක් තියාගන්නේ කොවිවර අමාරුවෙන් ද? මොනතරම් දුගඳ හමනවා ද? විහෙම විකේ මිතියක් අමු සොහොනකට ගිහින් නිකම් ම අත්හැර ඇම්මොත් කුමක් වෙයි ද?

නාවික හමුදාවේ තිටපු මහන්තයෙක් වියාගේ අත්දැකීමක් අපිත් වික්ක ප්‍රකාශ කළා. ප්‍රහරින් වල යුද්ධීය වෙළාවේ වෙඩි වැදි මිය ගිය අයගේ මළම්ති කැලේ හැමතැනම තිබිලා තියනවා.

වේවා අස්පක් කරන්න විදිහක් නැහැ. හොඳට ම පත්‍රවෝ ගහලා. ඒ අතරතුර අතපය තුවාල වින අයත් ඉන්නවා. ඒ අයට බෙහෙත් දැන්න හෝ ඒ උදවිය කළවුරු වලට පිටත් කර හරින්න තුමයක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? අර මිනිවලට ගහපු පත්‍රවෝ ඔක්කොම පණ පිටින් ඉන්න අයගේ තුවාල වලටත් වින්න අරගෙන.

අන්තිමට පණ තියෙන මේ නැගිටිලා කියලා ඉන්න අයගේ අත් ඇතිවෙවිව පුංචී තුවාලෙන් පවා මිනි කුණු වෙවිව ගදු වින්න පටන් ගෙන තියෙනවා. අන්තිමට මළ මිනි ගෙතියන්න අහස් යාතා ආප් වෙලාවේ වතුරේ පාවී පාවී තිබිවිව මප්මිනි ගොඩිගන්න අත තිබිබාම ජීවා දියවෙලා විසිර ගිහින් තිබෙනවා.

කළුතර භාවනා වැඩ සටහනේ දී නවසිවරික භාවනාව විස්තර කරන කොට අහගෙන තිටපු ඒ මහත්මයාට අර අත්දැකීම මෙහෙනි වෙලා තිබෙනවා. මේ වගේ දේවල් අහන්න දකින්න ලැබූනා ම අපි අපේ ගෑරුයට ගෙපලා නුවනින් වෛමසන්න සිනේ. මේ තත්වයට පත්වෙන ගෑරුයක් තේද මම පරිහරණාය කරන්නේ කියලා. ඒ විදියට තිතහකාට ඒ තිකුණුව තුළ යම් කාමයන්ට ඇගෙන ස්වභාවයක් තිබුණා නම් විය දුරුඟී ගිහින් සමාධිය වැඩෙනවා.

අමු සොහොන් අතහැර දැමු මළ මිනිය ඊ පැගට දැකගන්න ලැබෙන්නේ කපුවන්, උකුස්සන්, උහිතියන්, සුහඩින්, සිවලුන්, විවිධාකාර සතුන් විසින් කා දමා තිබෙන ආකාරය යි. ඒ ආකාරයෙන් සතුන් කැමි කඩ කඩ කඩ කාපු ගෑරුය දිහා බලාගෙන තිකුණුව මොකද කරන්නේ?

තමන්ගේ ගෑරුයන් මේ ඉරුණාමට ම පත්වෙන බව දකිමන් තුවනු මෙහෙයවනවා. දැන් අපි මප්මිනි සොහොන් වල අතහැර දමන්නේ තැහැරනේ. වලක් කපලා වලෝ දානවා. පොපුව යට දැමීමා කියලා මෙකෙන් තිදහස් වෙනවා දා නැ මේ කයේ ම හැදෙනවා පත්‍රවෝ. පොපුව අැතුලේ ඉන්න සතුන් හර ඔය රික කරනවා ම යි. මේ විදියට සිතිකරන කොටත් සමාධිය වැඩෙනවා.

සතුන් කාලා දාපු ගෑරුය ඊට පස්සේ තැනින් තැන ඇට පැඳිලා සැම තැනකම ලෙසින් පිරුණු මස් සහිතව නහර වැලින් බැඳී තිබෙනවා දකින්න ලැබෙනවා. මේ මෘත ගෑරුය දිහා බලාගෙනත් තමන්ගේ කය හා ගෙපා බලමින් කායානුපස්සනාවේ යෙදෙනවා. ඊට පස්සේ ඒ මෘත ගෑරුය මසින් තොර වෙලා ලෙසින් අපිරිසිදු වෙලා නහර වලින් බැඳී තිබෙනවා දකින්න ලැබෙනවා. මේ මෘත ගෑරුයන් තමාගේ කය හා බලමින් තිකුණුව කායානුපස්සනාව වඩනවා. මේ පිළිබඳව වඩාත් ගොදුන් විස්තර සහිතව දැනගන්න කැමති උදිවිය “ඒ අමා නිවන් සුව බොහෝ දුර තොවේ” කියන සතිපටිධාන පොත කියවන්න. සතිපටිධාන පොත අපි නිතරම පර්ශ්චිලනය කරන්න සිනේ.

දැන් මේ මෘත ගෑරුය සම්පූර්ණයෙන් ම මසින් තොර ඇට සැකිල්ලක් බවට පත්වෙලා තවමත් විකිනෙකට සම්බන්ධව තිබෙනවා.

දිර්මාවබේදය කරනු කැමති හිසුව තමහ්ගේ ගේරය ඒ ගේරය හා ගලපා බලමින් කායානුපස්සනාව ව්‍යුහවා. රේඛය සීවටිකය දැන් ඇට කැබලි ගොඩික් පමණකි. ඇට කැබලි දිසා අනුදිසාවල විසිර ගිහින් අත් ඇට, පා ඇට, කෙත්ඩා ඇට, කලවා ඇට, පිටකටු ඇට, උකුල් ඇට, ගෙල ඇට, දත් ඇට, හිස්කබල් මේ හැම විකක් ම විසිර ගිහින් මේ ඇට ගොඩි දිනා බලාගෙන හාවනා කරන කොටත් සමාධිය වැඩෙනවා.

තව ටික කාලයක් යනකොට මේ ඇට කැබලි ගොඩි හක් ගෙඩියක පාට බඳ සුදු පැහැ ඇති ඇට ගොඩික් බවට පත්වෙනවා. මේ ඇට ගොඩි දිනා බලාගෙනත් කායානුපස්සනාව ව්‍යුහවා. දැන් මේ වෙනකොට අපිට මළමිනියට අත් වෙන ඉරණම වරින් වර බලාගහ්න අමු සොහොජ්වල නො තිබුනාට, අපිට මේක නුවතින් හිතට අරගෙන සිහිකරන්න පුළුවනි. දැන් මේ ගේරය අවුරුදු ගාහක් ඉක්ම ගිය තැනින් තැන ගොඩි ගැසුනු ගොඩික් බවට පත්වෙලා. හිසුව ඒ ඇට ගොඩි දිනා බලාගෙනත් හාවනා කරනවා.

නව වෙති සීවටිකය දැන් හිනිකරම කුණු වෙලා නුණු බවට පත්වූන ඇට ගොඩික් බවට මේ ගේරය පත්වෙලා. දිර්මාවබේදය කරන්න කැමති හිසුව තමන්ගේ ගේරයත් ඒ මළකුණු හා ගලපා බලනවා. මගේ ගේරයටත් මේ ස්වහාවය ම අත්වෙනවා නේදා? මෙබඳ ඉරණමකට මුහුණ දෙන ගේරයකට තේද මම මුළාවෙලා සිටියේ. ආකාවෙන් ඉත්තෙන් මෙබඳ ගේරයක් තේද මම පිනවත්තෙන් කියලා විය නුවතින් විමසන්න විමසන්න විය තුළ කාමයන්ට ඇදී යන ස්වහාවයක් තිබුණා නම් විය දුරුවෙලා ගිහින් වියාගේ සිත සමාජිත වෙලා සමාධිය වැඩෙනවා. මේ ආකාරයටත් හිසුව කායානුපස්සනාව ව්‍යුහවා.

ඉතින් මේ විදියට කායානුපස්සනාව දියුණු කරගෙන යනකොට වියාගේ සිත කාමයන්ගෙන් වෙන්වෙලා අකුසල දිර්මයන්ගෙන් වෙන්වෙලා විතර්ක විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් හා සැපයයන් යුතු පුරුම ධෙෂණය තුළ පිහිටෙනවා.

රීට පස්සේ ඒ හිසුව තමාගේ මුළු කය ම මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් හා සැපයයන් තෙත් කරනවා. ප්‍රීතියෙන් සැපයයන් මුළු කයම පුරවනවා. කය පුරාම ප්‍රීතිය හා සැපය පතුරනවා. ඒ හිසුවගේ කයේ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය නො පැතිරුණ තැනක් නඩ.

ශේක බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මේ විදිහටයි. නෑමට

ගන්න සබන් නදහ කෙනෙක් හෝ වියාගේ ගෝලයෙක් නැමව ගන්නා සුවිද කුඩා අරගෙන භාජනයකට දානවා. රීට පස්සේ වතුර ඉහ ඉහ ඒ සුවිද කුඩා පිළු කරනවා. වතුර දමා පිළු කරන්න කරන්න දියවෙලා වැඩිගෙන්නේ නැතිව ඒ සුවිද කුඩා ලොකු ගුරු බවට පත්වෙනවා. අන්න ඒ විදිහට ම යි තිකුව පූර්ම දිනානයට පැමිණිලා විවේකයෙන් හටගන් ප්‍රීතියෙන් භා සැපයෙන් මුළු කය ම තෙත් කරමින් ප්‍රීතිය භා සැපය මුළු කයේ ම පත්තරුවාගෙන වාසය කරන්නේ. මේ ආකාරයට තිකුව කායානුපස්සනාව වඩිනවා.

රීට පස්සේ විය විතර්ක විවාර සංසිද්ධාවලා සිත තුළ හටගත් බලවත් ප්‍රසාදයෙන් යුතුව විතර්ක විවාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් භා සැපයෙන් යුතු දෙවන දිනානයට පැමිණා වාසය කරනවා. වියා මොකද කරන්නේ? සමාධියෙන් හටගත් ප්‍රීතිය භා සැපයෙන් තමන්ගේ මුළු කය ම තෙත් කරනවා. මුළු කය ම පූර්වනවා ප්‍රීතිය භා සැපය මුළු කයේ ම පත්තරුවනවා. වියාගේ ගර්ඩයේ ප්‍රීතිය භා සැපය හැමතැනක ම පැත්තිරාලා තිබෙන්නේ.

ඩියරජානුන් වහන්සේ මේ විදියට උපමාවකින් ඒක විස්තර කරනවා. කිසිම දිගාවකින් ජලය පිටවීමට සොරෝවිවක් නැති සිතිල් දිය යැලි නගින ජලායක් තිබෙනවා. මේ ජලායට වැස්ස ලැබෙන්නේ නෑ. මොකද වෙන්නේ? ඒ ජලාය තව තවත් සිතලෙන් තෙමෙනවා. හැම තැනම තෙමෙනවා. තෙත් නො වූ තැනක් නැහැ. මේ විදියට ම යි තිකුව සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් භා සැපයෙන් මුළු කය ම පත්තරුවා වාසය කරන්නේ. මේ විදිහට් තිකුව කායානුපස්සනාව වඩිනවා.

රීට පස්සේ ඒ තිකුව ප්‍රීතියට නො ඇල් උපේක්ෂාවෙන් වාසය කරනවා. සිති තුවනින් යුත්තව කායික සැපයකත් විදිනවා. ආර්ය උතුමන් ඒකට කියන්නේ උපේක්ෂාවෙන් යුත්තව සිතියෙන් යුතුව සැපසේ වාසය කරනවා කියලා. ඒ තාතිය දිනානය ලබා ගෙන තිකුව වාසය කරනවා. ඔහු මේ මුළු කය ම ඒ ප්‍රීතිය රහිත සැපයෙන් තෙත් කරනවා. හැමතැනක ම තෙත් කරනවා. පූර්වනවා. හැමතැනම පත්තරුවනවා. වියාගේ ගර්ඩයේ ප්‍රීති රහිත සුඛය නො පැත්තිරැණා තැනක් නෑ. ඒක හරියට මේ වශේ. මානෙල් හෝ තෙල්ම් හෝ සුදු තෙල්ම් විලක මානෙල් තෙල්ම් සුදු තෙල්ම් මල් පිපෙනවා.

“මේ මල් අතර සමහර මල් වතුරේ ම ඉපදිලා වතුරේ ම වැඩෙනවා. ඒ මල මුළුමතින් ම සිතු ජලයෙන් තෙමිලා තියෙන්නේ. ජලයෙන් තෙත් නොවූ කිසිම තැනක් ඒ මල් නෑ. අන්න ඒ වශේම තිකුව ප්‍රීති

රතිත සැපයෙන් මුළු කය ම තෙත් කරනවා. පුරවනවා. හීතියෙන් තොරව හටගත් සැපය මුළු කයේ ම පතුරුවා වාසය කරනවා. හිසුව මේ විදියටත් කායානුපස්සනාව ව්‍යුහනවා.

රෝ පස්සේ හිසුව සැපයන් දුරුකරලා දුකත් දුරුකෙලා. කම්තින් ම මානසික සැප දුක් දෙක දුරු කරලා සැප දුක් දෙකෙන් තොර පිරිසිදු සිහියත් උපේක්ෂාවත් තියෙන සතරවෙති ධෙහෙනයට පැමිණා වාසය කරනවා. ඒ හිසුවගේ ගරීරයේ පිරිසිදු සිත නො පැතිරුණු තැනක් නෑ.

එශ්ක හරියට මේ වගේ. යම් පුද්ගලයෙක් සුදු වස්තූයක් අරගෙන වියාගේ හිසේ ඉදන් ම පොරවාගෙන වාසිවෙලා ඉන්නවා. ඒ වෙලාවේ සුදු වස්තූයෙන් නො වැසුණු හිසිම තැනක් වියාගේ ගරීරයේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පිත්වත් මහතෙනි, ආන්න ඒ වගේ ම දී හිසුව වියාගේ මුළු කය ම පිරිසිදු සිතින් පතුරුවා වාසය කරන්නේ. ඒ වෙලාවට ඒ පිරිසිදු සිත නො පැතිරුණු තැනක් ඒ හිසුවගේ කයේ නෑ. මෙන්න මේ ආකාරයට යම් හිසුවක් පුමාදිව කෙලෙස් තවන ඒශ්කයෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවනින් යුතුව වාසය කරනවා නම් ඒ හිසුව තුළ යම් ආකාරයක කාමයන්ට ඇතෙන ස්වභාවයක් තිබුණා නම් ඒ ඇල්‍යුන ස්වභාවය දුරු වෙලා යනවා. සිත සමාජිත වෙනවා. සමාධිය වැඩිනවා. මේ ආකාරයටත් හිසුව කායානුපස්සනාව ව්‍යුහනවා.

තවාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට කායානුපස්සනාව ව්‍යුහනවා නම් බහුල කරනවා නම් වතුරාර්ස සත්‍ය අවබෝධය ඇසුරු කරගත් යම්තාක් ධර්මයන් ඇත් ද ඒ සියල්ල ම ඒ කායානුපස්සනාවට ඇතුළත් වෙනවා කියලා. ඒක මේ වගේ උපමාවකින් පැහැදිලි කරනවා. යම් පුද්ගලයෙක් මහ මුහුද සිතට නගා ගත්තොත් ඒ මුහුදට ගෙන සියලු කුඩා ගංගා ඇත් දෙළ ආදිය රෝ ඇතුළත් වෙනවා වගේ කායානුපස්සනාවට වතුරාර්ස සත්‍ය අවබෝධය ඇසුරු කර ගත් සියලු ධර්මයන් ඇතුළත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඊ පැහැදිලි උපමාවක් තවදුරටත් කායානුපස්සනාවේ වැදගත්කම අවධාරණය කරනවා. පින්වත් මහතෙනි, යම් හිසුවක් මේ කායානුපස්සනාව නො ව්‍යුහනවා නම් බහුල නොකරයි නම් මාරුයා විය තුළට ඇතුළු වෙන්න ඉඩක් බෙනවනවා. අරමුණක් බෙනවනවා කියලා. උන්වහන්සේ ප්‍රණ්නයක් අහනවා “පිත්වත් මහතෙනි, යම් පුද්ගලයෙක් බර ගල් කැටියක් ගෙන විය මැටි ගොඩකට විසි කලාත් ඒ බරවූ

ගල් කැටය මැටි ගොඩ මත සම්පූර්ණයෙන් ම ගිලෙනවා නේදී?" කියලා.

හිකුත් වහන්සේලා ප්‍රකාශ කරනවා විහෙමයි ස්වාමිනි කියලා. තවාගතයන් වහන්සේ දේශනා කරනවා "මහතෝති, ආන්න ඒ වගේ ම යම් හිකුත් වක් කායානුපස්සනාට වඩින්නේ නැත්තම් බහුල කරන්නේ නැත්තම් විය මාරුයාට හසුවෙනවා" කියලා. උන්වහන්සේ නැවතත් මේ විදියේ ප්‍රශ්නයක් අහනවා. "මහතෝති, වියලි දර කඩක් තියෙනවා. යම් පුරුෂයෙක් ගින්දර ලබා ගන්නා දුන්ධික් රැගෙන මේ වියලි දර කඩන් ගිනි ලබා ගන්නවා කියන අදහසින් දුන්ධිහි ස්පර්ශ කපුලත් වියාට ගින්දර ලබා ගන්න පුළුවන් දී?" කියලා. හිකුත් වහන්සේලා කියනවා "විහෙමයි ස්වාමිනි, ඒ තැනැත්තාට ලෙහෙසියෙන් ගින්දර ලබාගන්න පුළුවන්" කියලා.

ඩුලරජාතාන් වහන්සේ දේශනා කරනවා "පින්චල් මහතෝති, යම් හිකුත් වක් කායානුපස්සනාට වඩින්නේ නැත්තම් බහුල කරන්නේ නැත්තම් විය මාරුයාට අනුවෙනවා" කියලා. ඊපගට උන්වහන්සේ දේශනා කරනවා "මහතෝති, ආධාරකයක තැබූ හිස් වූ මහා දියනැලියක් තිබෙනවා. බර වතුර හාජනයක් කර තබාගෙන වින මනුස්සයෙකුට තමන් රැගෙන ආ ජලය පහසුවෙන්ම හිස් දිය නැලියට දුමන්න හැකි වෙනවා නේදී" කියලා. "විහෙමයි ස්වාමිනි" කියලා හිකුත් වහන්සේලා පිළිතුරු දෙනවා.

ඩුලරජාතාන් වහන්සේ දේශනා කරනවා "පින්චල් මහතෝති, අන්න ඒ ආකාරයෙන් ම යම් හිකුත් වක් කායගතාසතිය වැඩුවේ නැත්තම් බහුල කපළේ නැත්තම් විය මාරුයාගේ ගුහනායට හසුවෙනවා" කියලා.

උන්වහන්සේ දේශනා කරනවා "පින්චල් මහතෝති, යම් හිකුත් වක් කායානුපස්සනාට වඩිනවා නම් බහුල කරනවා නම් කිරී සහිත දිවුල් ම් දෙකක් ඒකට ස්පර්ශ කිරීමෙන් ගිනි ලබාගත නො හැකි පරිදි ම, පිරැණු දිය හාජනයකට පහසුවෙන් තවත් දිය පිරවිය නො හැකි පරිදි ම ඒ හිකුත් ගුහනායට ගැනීමට මාරුයා ඉඩක් නො ලබන බව.

ඩුලරජාතාන් වහන්සේ දේශනා කරනවා මේ කායානුපස්සනාට යම් කිසිකෙහෙක් වැඩුවාත් බහුල කපළාත් වියාට මේ අනියුත්වෙන් යම් දෙයක් අත් දකින්න තිබෙනවා නම්, දැන් අපි ගත්තොත් පෙර විසු සීවිතය ගැන තොරතුරු අත්දකින්න සින නම් අපි මොකද කරන්න ඕනෑ? අපි මේ අනියුත් උපද්‍රවන්න සින. සත්වයන් දිව්‍ය ලේඛවල අජායවල උපදින ආකාරය දකින්න කැමති නම් අනියුත් උපද්‍රවන්න

ඡින. අන්හ ඒ විදියට අතියුවන් තුළින් යමක් දකින්න කැමති කෙනා මේ කායානුපස්සනාට මනාකොට වැඩුවාත් වියාට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා කියලා බුදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා.

ඒක හරියට උන්වතන්සේ උපමා කරනවා කපුවෙකුට බීමර හැකිවෙන තරම් වතුර පිරැණු භාපනයකින් ගක්තිමත් පුරුෂයකුට පහසුවෙන් ම ඇඟ කරලා වතුර බඩා ගන්න පුලුවන් වගේ, සම නෑම් භාගයක පිහිටි නියර බඳින ලද කපුවෙකුට බීමර හැකිවෙන තරම් වතුර පිරි ඇති හතරයක් පොකුණක් බලවත් පුරුෂයකුට ලෙහෙසියෙන් ම වික් පැත්තකින් නියර බිඳ වතුර පිටාර යවහන්ත් පුලුවන් වගේ, හොඳ පොලුවක් සහිත හතර මෝන්දියක අභාසිය අශ්වයන් යෙදු ඉතාමත් හොඳ රටියක් තියෙනවා. කෙවිටක් අත් තියාගෙන ඒ කරත්තයට ගොඩ වෙන දැක් රියදුරෝක් පහසුවෙන් ම ඉදිරියටන් ආපස්සුවන් ඒ කරත්තය පදවනවා වගේ මේ කායානුපස්සනාට මනාකොට විඩා ලද හිසුව අතියුවෙන් යම් ධරුමයක් අත් දැකිමට කැමති නම් විය පහසුවෙන් ලබනවා කියලා තත්ත්ව බුදුරජාත්‍යන් වහනසේ දේශනා කරනවා.

වෙහෙම් මේ වර්තමානයේ අහසින් ගමන් කරන ජලයේ සක්මන් කරන අනුන්ගේ සින් දැනගන්නා අතියුලාතින් දැක ගන්න නැත්තේ ඇයි? අවංකව ම, ඒ වගේම බුද්ධි දේශනාවට අනුව ම වින්තනය දියුණු කරප පිරිසක් නැති නිස ඩී. අතියු ලබන්න නම් වතුර්ට දියානය ඉක්මවා හිත දියුණු කරන්න ඕන. පසුගිය ද්‍රවිස්වල මේ වැඩි සටහන් වලට සම්බන්ධවෙන මහන්වර දෙන්නෙක් ආරණ්‍ය වාරිකාවක ගිහින් තියෙනවා. ඒ වෙළාවේ මූණ ගසුනු වික භාවනා ගුරුවරයෙක් මේ අයන් වික්ක කරා බිජ කරලා භාවනාවට උන්දු බව දැනගෙන වාඩිවෙන්න මම මෙහෙම කරන කොට ඕය ගොල්ලන්ට වතුර්ට දියානය බඩා දෙන්නම් කියලා ඇත්තිලි දෙකෙන් අසුරු ගහලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ දෙන්නා මාව මූණ ගැනීවිව වෙළාවේ කියනවා භාමුදුරුවහෙන් බලන්න මේ උදවිය බුදුරජාත්‍යන් වහන්සේට නේද මේ අපහාස කරන්නේ කියලා. වතුර්ට දියානය තියා පුරම දියානයවත් වෙන කෙනෙකට බඩා දෙන්න පුලුවන් නම් සේශ්තාපන්න වෙවිට මුගලන් භාමුදුරුවේ කැලේ තිදි කිර කිරා භාවනා කරදේ බුදුරජාත්‍යන් වහන්සේට තිබුණානේ පිස්සුද මෙන්න මෙහේ වින්න මෙහෙන් වාඩිවෙන්න මම සික කරලා දෙන්නම් ඕවිවර මහන්සේ වෙන්නේ මොකද කියලා කියන්න. දැන් බලන්න ඒ මහත්වර දෙන්නාට ගුද්ධාව තිබුණා නිසා ධරුම යුතානය තිබිවිව නිසා බේරිනා. වෙහෙම නැති කෙනෙක් නම්

අනේ හාමුදුරුවහෝ ඔබ වහන්සේ බුදුවෙයි. මට වතුර්ප ධ්‍යාහය නැතත් පුරුම ධ්‍යාහය හරි දෙන්න කියයි.

මම ඇකපු විදියට නම් මෙවිටර පැහැදිලිව තිරුව්ච් ධ්‍යාහය තියෙදේදින් නො මග යන්නේ ලේසි තුම හොයන්න යාම නිසයි. ඒ නිසා වික වික්කෙනාට වෙනස් කරන්න බැර විදිනේ ස්ථාවරයක් අපි භූගතන්න යිනේ.

මේ කායානුපස්සනාට වැඩිමෙන් ලැබෙන ආනිඡංස 10 ක් තියෙනවා. පළමු ආනිඡංසය නිසුම්ව තුළ යම් ආකාරයක පාවකාමයන් කෙරෙහි ඇල්මක් නො කුසල ධ්‍යාහන් කෙරෙහි නො ඇල්මක් තියෙනවා නම් ඒක දුරුවෙලා යනවා. ඊ පැයට නිසුම්ව තුළ යම් බියක් තියෙනවා නම් ඒක දුරු කරන්න ප්‍රභ්‍යවන් වෙනවා. බිය ඇතිවෙන අරමුණුවලින් වියාර පීඩාවක් ඇතිවෙන්නේ නැහැ. සිත උත්තු මැසි මදුරු උවදුරු ආදිය ඉවසීමේ හැකියාව ඇතිවෙනවා. ඉතා කටුක අයහපත් රාල් වෙන වගේම ඉතා කටුක ගාර්ගක වේදනාවන් ඉවසීමේ හැකියාව ලැබෙනවා. මේ ජීවිතයේ දී සුවසේ ධ්‍යාහ හතර ලබාගෙන වාසය කරන්න හැකියාව ලැබෙනවා.

අනස් ගමන් කිරීම, පොලොවේ කිමිදි වෙන තැනකින් මත්තීම, ජලයේ සක්මන් කිරීම, තමන් මෙන් විශාල පිරිසක් මැවීමේ හැකියාව ආදි නොයෙක් සඳුද්ධ ප්‍රාතිභාර්ෂ පැමෙම් හැකියාව ඇති වෙනවා.

මෙතිස් ස්වහාවය ඉක්ම ගිය දෑඩිබසේක්ත යුතුනයෙන් දුර සිරින දෙවි මෙතිසුන්ගේ ගබිද ඇසීමේ හැකියාව ලැබෙනවා. පරවිත්ත විජාහන යුතුනය උපදාවා, මේ තැනැත්තාගේ සිත රාග රහිත සිතක්, සමාජිත සිතක්, අසමාතිත සිතක්, ආදි වශයෙන් අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව ඇතිවෙනවා.

ජාති විකන් දෙක තුනක් ආදි වශයෙන් තමන් නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත දැකිමේ හැකියාව ඇතිවෙනවා.

මෙතිස් ස්වහාවය ඉක්මවා ගිය පිරිසිදු ව්‍යුපභාත යුතුනයෙන් කර්මානුරූපව සත්වයන් ව්‍යතවන උපදින ආකාරය දැකිමේ හැකියාව ලබනවා. සියලු ආණුවයන් ස්ථානවීමෙන් මේ ජීවිතයේ දී ම අරහත්වලය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා තරාගතයන් වහන්සේ ආනිඡංස 10 ක් විස්තර කරනවා.

අංගුත්තර නිකායේ කායගතාසති වර්ගයේ සුතු රාගියක තරාගතයන් වහන්සේ කායානුපස්සනාට වර්ණනා කරලා තියෙනවා.

උන්වහන්සේ පෙන්වා දෙනවා “පින්වත් මහණුති, මේ වික ම ධර්මයක් වැඩුවාත් බහුල වශයෙන් පුරුදු කළුත් වියා තුළ අවිද්‍යාව ප්‍රහිත වෙනවා. විද්‍යාව උපදීතවා. අස්මානය ප්‍රහිත වෙනවා. අනුගා ධර්මයන් නැසී යනවා. සංයෝජන ධර්මයන් ප්‍රහිත වෙලා යනවා. පින්වත් මහණුති, මොකක්ද මේ විකම ධර්මය? විනම්, මේ කායගතා සතිය ය. පින්වත් මහණුති, මේ විකම ධර්මයක් පුරුදු කළුත් බහුල කළුත් වියාට සේතාපන්න වීම පිණිස, සකලාගාමී වීම පිණිස, අනාගාමී වීම පිණිස, අරහත්වීම පිණිස හේතු වෙනවා. ඒ විකම ධර්මය කියන්නේ කායගතාසතිය ය දී කියලා තපාගත මූලිකාත්‍යන් වහන්සේ නොයෙක් ආකාරයෙන් කායානුපස්සනාව අගය කරනවා.

ඉතින් පින්වතුති, අපි අද ද්‍රවයේ ව්‍යාසිජටේපම සූත්‍රය ඇසුරෙන් බේඛි පාස්ක ධර්මයන් දියුණු කිරීමේ වැදගත්කම වටහා ගත්තා. කායගතා සති සූත්‍රය ඇසුරු කරගෙන කායානුපස්සනාව ගැන අවබෝධයක් ලබා ගත්තා. හැකිතාක් හොඳින් මේ ධර්ම කරගතු මතකයේ තබාගෙන තව තවත් ධර්මයානය දියුණු කරගතිමින් වහ වහා වතුරාර්ශ සත්‍ය අවබෝධය පිණිස වින්තනය හසුරුවන්න යින. හැම දෙනාටම වහ වහා වතුරාර්ශ සත්‍යය අවබෝධ වේවා.

සූත්‍ර! සූත්‍ර!! සූත්‍ර!!!

ඩැලේච්ජාලේ පිශීබර වස්සානාය

ඡුරු ලුණ

වේදනානුතක්ෂන කතිතවිධානය

ඡුරු ලුණ

ගත්තත් ව්‍යා සංස්ක්‍රීතයන් ඇවශයි.

පූද්ධාච්චන පිත්තතුවි,

අපට ඉතාමත් දුර්ලහ ව ලැබුණු මහුම්‍ය පීවිතය තුළ අපේ පීවිතයට ලැබුණු කායික නිරෝගීකම අවසන් වෙලා යනවා චෙබ වීමත් සමග ම. ඒ වගේ ම අපට ලැබුන මහුම්‍ය පීවිතේ තරුණ විය අවසන් වෙලා යනවා වයසට යාමත් සමග ම. ඒ වගේ ම අපට ඉතාමත් දුර්ලහ ව ලැබුණු මේ මහුම්‍ය පීවිතය අවසන් වෙලා යනවා මරණායත් සමග ම. මේකෙන් අපට පැහැදිලිව ජේනවා, මේ ලේක සත්ත්වය මහුණ දී සිටින අනිත්‍ය කියන ධර්මතාවය.

ඩුදුරජාණන් වහන්සේ වදාලා, කෙනෙකුට මහුම්‍ය පීවිතයක් ලැබෙනවා යයි කියන කාරණය ඉතාමත් දුර්ලහයි කියල. උන්වහන්සේ උපමාවකට පෙන්වා වදාලා, හරියට ඒක නිකං වියදුන්ධිය් මහ මුහුදුට දැමීමට පස්සේ ඒ විය දුන්ධි කවදාවත් වික තැනක තියෙන්නේ නැහැ. සතර දිකාවෙන් හමන සුළුගට ඒ විය දුන්ධි ඒ විය දිකාවලට යනවා. කවදාවත් විකම තැනක නතර වෙලා තියෙන්නේ නැහැ. ඩුදුරජාණන් වහන්සේ වදාලා අවුරදු 100 කට වතාවක් උඩිට වින වික ඇනෙක් ජේන කත් කැස්බිජ්වෙක් මේ මුහුදු පතුලේ ඉන්නව, කැස්බිජ්ව අවුරදු 100 කට වතාවක් මුහුදෙන් උඩිට ඇවිල්ල අර විය ගහ හමු වෙලා,

විය ගහේ සිදුරෝන් අර ලේන ඇතැහැ දාලා ආකාශය බලනවා කියන කාරණය සුලඟ කාරණයක් ද, දුර්ලත කාරණයක් ද කියල බුදුරජාතාන් වහන්සේ අහනවා. ඒ වෙළාවේ හිසුප්පන් වහන්සේලා කියනවා “ස්වාමීනි, හාග්‍යවතුන් වහන්ස ඒ කාරණය ඉතාමත් දුර්ලතයි. අවුරදු 100 කින් 200 කින් සිද්ධිවෙන කාරණයක් නෙමෙයි ඒක. බුදුරජාතාන් වහන්සේ වූලාලා කෙනෙකුට මනුෂ්‍ය ජ්‍යෙෂ්ඨයක් ලැබෙනවා කියන කාරණය රෝ වඩා දුර්ලතයි.

මිඩ නිතත්න විපා අපි ආවේ මනුෂ්‍ය ලෝකේ ඉදුල. අපි ජ්‍යෙෂ්ඨ වෙළා ඉන්හෙත් මනුෂ්‍ය ලෝකේ. මෙතතින් මැර්ලා ආයේ යන්හෙත් මනුෂ්‍ය ලෝකේට කියලා. බුදුරජාතාන් වහන්සේ වූලාලා සතර අපායේ වැරේ වැරේ යන මේ සංසාර ගමන් පටන් ගත්ත කෙළවරක් දැකින්ට බැහැ. (පුබ්බා කේරි ත පක්ෂ්‍යායනි) මේ සංසාර ගමන් දීර්ඝ ස්වභාවය බුදු රජාතාන් වහන්සේ වූලාලෙ පෙනෙන්නේ නැහැ කියලයි. විතරම් දීර්ඝ සංසාරයක් මේක. බුදු රජාතාන් වහන්සේ වූලාලා මෙතරම් දීර්ඝ ගමනක් අපි වින්න හේතුව උනේ විකම වික දෙයක් අපි දියුණු නො කිරීම කියලා. මොකක්ද වේ? සිලය අපි දියුණු කලේ නැහැ. සමාධිය දියුණු කලේ නැහැ. අපි ප්‍රයුව දියුණු කලේ නැහැ. මේ කරුණු තුනෙන් තොරව අපි අන්ත, අප්‍රමාණ මනුෂ්‍ය ජ්‍යෙෂ්ඨ බඩා ඉන්න ඇති. නමුත් අපි ශිල, සමාධි, ප්‍රයු දියුණු කරු මේක අපි කරගෙන නැහැ කියන වික අපට ම තේරෙන දෙයක්.

ද්‍රව්‍යක් බුදුරජාතාන් වහන්සේ ලගට අසුරයෙක් විනවා “පහාරාද” කියලා. මේ පහාරාද කියන අසුරයාගෙන් බුදුරජාතාන් වහන්සේ ලක්ෂන ප්‍රශ්නයක් අහනවා. බුදුරජාතාන් වහන්සේ අහනවා, “පින්චත් පහාරාද, ඔබගේ අසුරයන් මහ මුහුදේ සිත් අලවා වාසය කරනවා නේදැ?” කියල. ඒ පහාරාද අසුරයා කියනවා, “ස්වාමීනි, හාග්‍යවතුන් වහන්ස, අපේ අසුරයන් මහ මුහුද හා සිත් අලවා වාසය කරනවා. රෝ පස්සේ මේ පහාරාද අසුරයා කියනවා කාරණා කියනවා මහා සාගරය හා සම්පව අපි වාසය කරනවා” කියලා. ඒකෙන් විකක් කියනවා පහාරාද අසුරයා, “ස්වාමීනි, හාග්‍යවතුන් වහන්ස, මේ මහා සාගරයට ආකා කරනවා, මහා සාගරය හා සම්පව අපි වාසය කරනවා” කියලා. ඒකෙන් විකක් කියනවා පහාරාද අසුරයා, “ස්වාමීනි, හාග්‍යවතුන් වහන්ස, මේ මහා සාගරයෙහි තියෙනවා, රන් රදී, මුත් මැණික්, මැසිරිගල් වෙශේ විටිනා දේවල්, පාෂාණ වර්ග මේ මහ මුහුදේ තියෙනවා.”

මෙන්න මේ කාරණය දැක දැක අපේ අසුරයන් මහ මුහුදේ සිත් අලවා වාසය කරනවා කියල කියනවා. රෝ පස්සේ මේ පහාරාද අසුරයා කියනවා, “ස්වාමීනි හාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගේ ඔය බුද්ධ ගාසනයට ග්‍රාවකයෝ ඇයි මෙතරම් කැමති. මෙතරම් ඇයි ප්‍රියජනක.

ඩුඩු රජාණන් වහන්සේ වදාලා “පිහිට්වත් පහාරදය, ඔබ ඔය කියපු කාරණය වගේම තමයි මගේ බුද්ධ ගාසනය තුළත් මැණික් වලට වඩා වටිනා මැණික් තියෙනව. රත්තරං වලට වඩා වටිනා රත්තරං කිහිපයක් මගේ බුද්ධ ගාසනයේ තියෙනවා. මෙන්න මේව දැක දැක මගේ ගාවකයේ බුද්ධ ගාසනයට ඇතුළුම් කරනවා කියල, ඩුඩු රජාණන් වහන්සේ වදාලා. මොනවද ඒ වටිනා දේවල්. ඒ තමයි සත්තිස් බොධී පාක්ෂික ධර්ම. “ඩුඩු රජාණන් වහන්සේ වදාලා නො පෙනෙන මේ දෑර්ස සංසාර ගමනක් අපි ආවේ මෙන්න මේ ගුණ ධර්ම අපේ ජීවිතයේ ඇති නො වුන නිසායි. අපි සිහි තරම් කෘම කාල බිල, සිහි තරම් සැප සේ අපි කාලය ගත කරන්න ඇති. නමුත් මෙන්න මේ ගුණ ධර්ම අපි ජීවිතේ තුළ, ඇති කර ගෙන නැහැ. ඩුඩු රජාණන් වහන්සේ වදාලා, සත්තිස් බොධී පාක්ෂික ධර්ම”. මෙන්න මේ ධර්මයන්ගෙන් තොරව කෙනෙක් විද්‍යා විමුක්ති සාධාන් කරනවා කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. මොනව ද ඒ ධර්ම?

1. සතර සතිපථ්‍යාචාරය
2. සතර සම්පයක් ප්‍රධාන විර්ය
3. සතර සාද්ධි පාද
4. පංච ඉත්සුය
5. පංච බල
6. සත්ත බොල්ක්ඩිංග
7. ආර්ය අභ්ධාංජික මාර්ගය

ඩුඩු රජාණන් වහන්සේ වදාලා, කෙනෙක් මේ ලෝකේ අවිද්‍යාව දුරට කරලා විද්‍යාව නමැති අලෝකය පහළ කර ගන්න කැමති නම්, ඒ වගේ ම තත්ත්වය ක්ෂේත්‍ර කරලා විමුක්තිය උදා කර ගන්න කැමති නම් වියා විකම වික දෙයයි කරන්වට සින. ඒ තමයි වියා සිතිය දියුණු කර ගන්වට සින. මොකක් ද වියාගේ සිතිය? ඩුඩුරජාණන් වහන්සේ මේ ලෝකට හෙලිදරව් කළ සිතිය දියුණු කරගන්න තුම කිහිපයකට. කුම 4 කට ඩුඩුරජාණන් වහන්සේ සිතිය දියුණු කරන්න කියලා දේශනා කළා. ඒ කුම නතර තමයි,

1. කායානුපස්සනාව
2. වේදනානුපස්සනාව
3. වත්තානුපස්සනාව
4. ධම්මානුපස්සනාව

ලේකට කියන්නේ සතර සතිපථ්‍යාචාරය කියල යි.

මෙහේ මේ සතර සතිපටිධානය තුළ කෙහෙක් මහාකාට වාසය කරනවා නම් මේ සතර සතිපටිධානයෙන් බැහැර නොවී කෙහෙක් තමන්ගේ ප්‍රචිතය ගත කරනව නම් විය අතිවාර්යයෙන් ම විද්‍යා විමුක්ති සාක්ෂාත් කරනවා. කායනුපස්සනාව කියන්නේ අපේ කයට අනුව සිහිය පිහිටුවන්න යින. අපි මොකක්ද කරන්නේ? අපි ගම් කිසි වැඩික් කරනව නම් අපි ව් කරන වැඩි තුළ සිහිය පිහිටුවන්නර යින. මෙහේ මේ කය අනුව බලම්න් සිහිය දියුණු කරන කාට වියාගේ බලවත් තෙස එෂ සිහිය පිහිටින්න පටන් ගන්නවා. විය කවදාවත් මේ ලෝකය, මම, මගේ, මට සින විධියට පවත්වන්න පූජ්‍යවත් කියලා විය ග්‍රහණය කර ගන්නේ නැහැ. ඊ ලෞ වික තමයි වේදනාජ්‍යපස්සනාව. අපි ගත්තොත් වේදනාව කියල අපේ සිහියට නැගෙන්නේ ඕමුවේ කැක්කුම්, බඟේ කැක්කුම්, හන්දිපත් කැක්කුම් වගේ දුක් ගොඩක් තමයි විද්‍යා ව්‍යවහාරය් සමඟ අපේ සිතට නැගෙන්නේ.

නමුත් මේ ලෝකයට කළාතුරකින් පහළ වන බුද්‍රපාණාන් වහන්සේ මේ වේදනාව ගැන පරීජ්‍රතා අවබෝධයක් ඇති කර ගත්තා. මේ වේදනාව හට ගන්නවා කුම දෙකකට.

1. කායික වේදනාව
2. මානසික වේදනාව

සාමාන්‍යයෙන් අපි ගත්තොත් කායිකව දැනෙන වේදනාව නම් ප්‍රකටයි. නමුත් මානසික වේදනාව කියන වික අපිට ඉඩුව ම සිහියට නැගෙන්නේ නැහැ. මානසිකව යමිකිස වේදනාවක් විදින්න නම් විදින කාට හඳුනා ගන්න නම් අප තුළ තියෙන්න යින විකම වික දෙයක්. එෂ තමයි “සිහිය” මහා වේදල්ල සූත්‍රයේ ද සාරපුත්ත මහ රහතන් වහන්සේ මේ ගැන ලස්සනට විස්තර කරලා තියෙනවා. උන්වහන්සේ ගෙන් මහා කොට්ඨාස ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් අනුනවා. “පින්වත් ස්වාමින් වහන්ස, වේදනාව, වේදනාව කියලා අපි කවුරැත් කථා කරනවා මොකක්ද මේ වේදනාව කියන්නේ?” උන්වහන්සේ පිළිතුරු දෙනවා “ප්‍රය ආයුෂ්මතුන් වහන්ස, විදිනවා, විදිනවා, කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ,” කියලා.

ඩුද රජාණන් වහන්සේ වේදනාව තුන් ආකාරයකට විස්තර කළා. අපි සැප විදිනවා, දුක් විදිනවා, උපේක්ෂා වේදනා විදිනවා. වේදනාව කායික වශයෙන් හට ගන්නවා. මානසික වශයෙන් හට ගන්නවා. මානසික වේදනාව හට ගන්නවා මෙන්න මේ විදියට. උන්වහන්සේ වදාලා අපි ඇගහන් රෘපයක් දකිනවා. අපේ ඇහැ හමුවට ලස්සන රෘපයක් පැමිණෙනවා. ලස්සන රෘපයක් ජේනවා. විතකාට ඇගහේ

වික්‍රේදීතානුය හට ගන්නවා. ර්‍රිත් පස්සේ ඇසක යි, රශපය යි, වික්‍රේදීතානුය යි නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. ඇසේ ස්පර්ශය යම් මොහොතකද හට ගත්තේ ඒ ස්ථානයෙන් ම මේ විදිම හට ගත්නවා. ඒ වගේම හඳුනා ගැනීම, වේතනා පහළ කිරීම, ඒ දැක්ක රශපයට ආභාව ඇති වීම ඒ ස්ථානයෙන් ම ඇතිවෙලා අවසන් වෙලා යනවා. ඒක හරයට මේ වගේ විකක්. ඇසේ ස්පර්ශය ඇති වූනාට පස්සේ මේ වේදානා, සක්‍රේදා, වේතනා කියන කරුණු 3 ක් ඇතිවෙනවා. අනිවාර්යයෙන් ම ඇති වෙනවා. උන්වහන්සේ වේකට උපමාවක් වදාලා නැගෙනහිර පැන්තෙන් ඉර පායන කොට ගෙදරකට ඉර විෂිය වැවෙනවා. නැගෙනහිර පැන්තෙන් පනේලයක් තියෙනවා. බුදුරජානාන් වහන්සේ අහනවා “පින්වත් මහත්තානී, නැගෙනහිර පැන්තෙන් මේ පාය වින ඉර විෂිය පතිත වෙන්නේ කොහාවද?” කියලා අහනවා. බටහිර පැන්තේ බිත්තියේ තමයි ඒ ඉර විෂිය පතිත වෙන්නේ. එ ලගට බුදුරජානාන් වහන්සේ අහනවා. “පින්වත් මහත්තානී, බටහිර පැන්තේ බිත්තියක් නැත්තම් මේ ඉර විෂිය කොහොද පතිත වෙන්නේ? කියලා. මේ ඉර විෂිය පොළවේ පතිත වෙනවා කියලා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා.

එ ලගට බුදුරජානාන් වහන්සේ අහනවා මේ හිරු විෂිය පොලවේ පතිත වෙන්නේ නැත්තම් කොහොද පතිත වෙන්නේ කියලා. මේ හිරු විෂිය පළලයේ පතිත වෙනවා කියලා කිවිවා. බුදුරජානාන් වහන්සේ අහනවා පළයක් නැත්තම් මේ හිරු විෂිය කොහොද පතිත වෙන්නේ කියලා. විහෙම නම් ස්වාමීන් මේ හිරු විෂිය පතිත වෙන්න තැනක් නැහැ කියනවා. බුදුරජානාන් වහන්සේ කියනවා අන්න ඒ වගේ තමයි ස්පර්ශය යම් මොහොතකද ඇති උන් ඒ මොහොතේ ම වේදානා, සක්‍රේදා, වේතනා කියන ඒවා ඇතිවෙනවා. බුදුරජානාන් වහන්සේ මේ ස්පර්ශය කියන දේ මේ විදියට උදාහරණයකින් පැහැදිලි කර දෙනවා.

බුදුරජානාන් වහන්සේ වදාලා හර ලස්සන උපමාවක්. හම ගතපු ගවදෙනක් ඉන්නවා. හම ගහලා විෂිමහනට දානව. හම ගහලා විෂිමහනට දැමීමට පස්සේ විෂිමහන් ඉන්න සත්තු විසින් ඒ ගවයාව කහනට පටන් ගන්නවා. ඉතින් ර්‍රිත් පස්සේ මේ ගවයා සත්තුන්ගෙන් බෙරෙන්න ඕන කියලා වතුරට පතිනවා.

බුදුරජානාන් වහන්සේ කියනවා ඒ ගවදෙන වතුරට පැන්තට පස්සේ වතුරේ ඉන්න සත්තු විසින් එව කත්තට පටන් ගන්නවා කියලා. එ ලගට මෙයා වතුරේ ඉන්න බැර නිසා එය ගිහින් ගහකට හේත්තු වෙනවා. ගන් ඉන්න සත්තු විසින් කා දමනවා. බුදුරජානාන් වහන්සේ

වදාලා ස්පර්ශයන් හරියට මේ වගේ. සැම මොහොතක ම මේ ස්පර්ශයේ ක්‍රියාකාරත්වය සිද්ධ වෙනවා. දැන් ඔබ හිතලා බලන්න, ඉතාමත් අවලස්සන විරෝධී දක්නා ප්‍රසාදයක් අලේ ඇතැති නමුවට පැමිණෙනවා. විතකොට වික්ද්‍යාත්‍යාචාර්‍ය පහළ වෙනවා, රීඛගට ස්පර්ශය සකස් වෙනවා. ස්පර්ශය සකස් වූ සැණින් අලේ ඇතැති නමුවට පැමිණුන් අවලස්සන රෘපයක් නිසා ඇති උනේ මොන වගේ විදිමක් දා දුක් විදිමක්. වේදනාව ගැන හරියාකාර අවබෝධයක් නැති කෙනා ඒ දුක් විදිම හමුවේ ගැටෙනවා. නැති ද්වේශය විය ඇති කර ගන්නවා. ඒ වගේ ම තමයි අලේ ඇතැති නමුවට ලස්සන රෘපයක් පැමිණෙනවා. ලස්සන රෘපයක් පැමිණුනාට පස්සේ ස්පර්ශය සකස් කරල දෙන්නේ සැප විදිමකට. වේදනාව ගැන හරියාකාර අවබෝධයක් නැති කෙනාට මොකද වෙන්නේ? ඔව් සැපයට ඇතෙනවා. නැති රාගය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා, දැන් ඔබ හිතලා බලන්න, ඇස විතරක් නෙමෙයි, කණත් ඒ වගේයි. දැන් කණට ගැඹුද ඇතෙන්නේ නැද්ද? දැන් අපි ගත්තොත් කණට සිංද ඇතෙනවා. මිනිර නැද්ද? මිනිරයි. විතකොට නට ගන්නේ සැප විදිමක් ද දුක් විදිමක් ද? සැප විදිමක්. බලන්න විතකොට වේදනාව ගැන අවබෝධයක් නැති කෙනා අර සිංදව අනුලා, නැති අකුසල් උපදාවා ගන්නවා. ඒකට හේතුව වේදනාව ගැන අවබෝධයක් නැතිකම. දැන් ඔබ හිතල බලන්න. හොඳම උපමාව තමයි ඒක. අපි ගමු අපිට අමිතිර සිංදවක් ඇතෙනවා. විතකොට අපි මොකද කරන්නේ? ඒ ගුවන් විදුලි සේවය මාරු කරනවා.

එකට හේතුව මොකදා අපි ඒකට කැමති නැතැ. අපි කැමතේ දෙයක් සොයාගෙන යනවා. අර දුක් විදිම හමුවේ අපි සට්ටනයකට භාජනය වෙලු. නැති ද්වේශය අපි අවස්ස ගත්තා. මේකට විකම හේතු තමයි වේදනාව ගැන අපිට අවබෝධයක් නොමැති වීම. ඒ වගේම තමයි නාසය, නාසයට ගඟ සුවද දැනෙනවා. සුවදක් අලේ නාසයට දැනුනට පස්සේ අපි ඒ සුවදට මුළු වෙනවා. අනු වෙනවා. ඒ සුවදට ඇතෙනවා. සැප විදිමක් ඇති උනාට පස්සේ නැති අකුසල් එට පස්සේ නට ගන්නවා. ඒකට හේතුව මොකක්ද? වේදනාව ගැන අවබෝධයක් නැතැ. වේදනාව ගැන අවබෝධයක් නියෝනවා නම් විය සිහියෙන් ඉන්නවා, මේක ස්පර්ශය ප්‍රත්‍යයෙන් ඇතිවන දෙයක්. නාසයයි සුවදයි වික්ද්‍යාත්‍යාචාරයයි. විකතුවීම නිසා හට ගත්ත ස්පර්ශය නිසා ඇති වෙවිව දෙයක්. මේ නාසයත් අනිත්‍ය නම්, ගඟ සුවදක් අනිත්‍ය නම්, මේ සැප විදිම කොහොම ද නිත්‍ය වෙන්නේ. මේකෙන් අපිට පැහැදිලිව ඒන්නවා මේ වේදනාව ගැන අවබෝධයක් නැති කම ම ද වේදනාවට මුළු වෙන්න හේතුව. රී ලගට අපේ නාසයට ගඟක්

දැනෙනවා. අපේ නාසයට ගඳක් දැනුහට පස්සේ අපි කවදාවත් තිනා වෙනව දී? සතුටු වෙනව දී? නැහැ. නහය වහ ගන්නවා. එකට හේතුව මොකක් දී? එකට අපි අකමෙතියි.

නමුත් ඔබ කළුපනා කරලා බලන්න මේ නාසයට දැනුන ගැලු වෙනස් වෙන්නේ නැදේදී? වෙනස් වෙලා යනවා. වෙනස් වුනේ නැත්තම් වියා වෙනස් කරන්න උත්සාහ කරනවා. ගඳක් තියෙන තැනක තම් ඉන්නේ එක වෙනස් කරන්න බැර නම් වියා විතනින් යනවා. ඒ ඇයි වියා දුක් විදිමත් සමග ගැටිලා තියෙනවා. දැන් බලන්න අපි නිතමු ඔන්න කුණුවෙලා යන ග්‍රෑරයක් තියෙනවා. කුණුවෙලා යන ග්‍රෑරයක සාමාන්‍ය ස්වභාවය මොකක් දී? ඕස්ස ගලනවා. නම තැනින් තැන ඉරිලා ලේ ගලනවා. බඩ බොකුවැල් ව්‍යුහයට ඇවේල්ලා. ඒ වගේ විරෝධී ස්වභාවයක් තමයි මළකුණුක තියෙන්නේ, මේක දැක්කට පස්සේ කෙනෙක් බයක් ඇති වෙන්නේ, කෙනෙක් නිතේ කළකිරීමක් ඇති වෙන්නේ, නිතේ ගැටිමක් ඇති කර ගන්නේ වියාට සිත ගෙන අවබෝධයක් නැති නිසා, වියාට නාසය ගෙන අවබෝධයක් නැති නිසා. වියා ඒ දැක්ක රැපය කෙරෙහි, ඇසුනු ගැඩිය කෙරෙහි, දැක්ක රැපයට වියා මුලා වෙලා. ඊ ලගට දිව. බුදුර්ජාතාන් වහන්සේ වදාලා අපේ මේ දිවට රස දැනෙනවා. අපි රස කිසෘති භාජන්නේ මොකට දී? දිව පිනවන්නයි. දිවයි, රසයයි, වික්ද්‍යාත්‍රාතායයි විකුණ උනාට පස්සේ ස්පර්යය ප්‍රත්‍යාගෙන් හොඳ සැප විදීමක් ලබාදෙන රසයක් නම් තියෙන්නේ විතනෙ හට ගන්නවා සැප විදීමක්. නමුත් ඒ රසය වෙනස් වෙන්නේ නැදේදී? වෙනස් වෙනවා. වූ වෛද්‍යුල් කියන සූත්‍ර දේශනාවේදී “විශාඛ” කියන උපාසක තුමා “ධම්මදින්නා” කියන හිසුනිය ලගට ඇවේල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා.

“ධම්මදින්නා,” හිසුනිය කියන්නේ විශාඛ උපාසකතුමාගේ තිහි කාලේ බිරිදා. මේ විශාඛ උපාසකතුමා ඇවේල්ලා අහනවා, “පින්වත් ආර්යාවහි, විදීම් කියක් තියෙනවද කියලා. දැන් අපි ගත්තොත්, මේ ප්‍රශ්නය අහන්නේ කවුද ගිහි කෙනෙක්. දැන් බලන්න මේකෙන් අපිට පැහැදිලිව පෙනෙනවා සාමාන්‍ය ගිහි කෙනෙක් අහන ප්‍රශ්නයක් හො වෙයි මොයා ඇශ්‍රාවේ. මතාමත් දියුණු ප්‍රයාචන්ත ප්‍රශ්නයක් තමයි මොයා ඇශ්‍රාවේ. වියා අහනවා විදීම් කියක් තියෙනව දී? දම්මදින්නා හිසුනිය කියනවා “පින්වත් උපාසක තුමනි, විදීම් තුනක් තියෙනවා. ඒ තමයි, සැප, දුක්, උපේසඡා, වේදනා. ඊ ලගට මේ විශාඛ උපාසක තුමා අහනවා පින්වත් ආර්යාවහි, මේ සැප විදීම කියලා කියන්නේ මොකක් දී? ඊට පස්සේ මේ දම්මදින්නා හිසුනිය කියනවා. පින්වත් උපාසකතුමනි, මේ සැප විදීම කියලා කියන්නේ මෙන්න මේකටයි. ඒ

නමයි කාදිකව හට ගන්න සැප විදීම, මානසිකවත් මේ සැප විදීම හට ගන්නවා. අපේ කයට සැපයක් ලැබෙනවා. අපේ කයට මහිර සැපයක් ලැබුනට පස්සේ අපි එකට ඇලෙනවා. නැති අකුසල් උපදාවා ගන්නවා දම්මදින්නා හිඹුණිය කියනවා “මෙන්න මේකට තමයි සැපය කියලා කියන්නේ.” රට පස්සේ දම්මදින්නා හිඹුණිය කියනවා දුක් විදීම කියලා කියන්නේ මොකක් ද? රට පස්සේ දම්මදින්නා හිඹුණිය කියනවා අසහනයට කියලා. අපේ කයේ කොටසක් කපනවා කියලා හිතමු. විතනේ තියෙන්නේ සැප විදීමක් ද? දුක් විදීමක් ද? තියෙන්නේ දුක් විදීමක්. විතකොට මෙතැනින් පැහැදිලිව ජේනවා මේ සැප විදීමත්, දුක් විදීමත් හට ගන්නේ මානසිකව පමණක් නොවෙයි. කාදිකවත් හට ගන්නවා.

මානසිකව සැප විදීම හට ගන්නේ නැදේද? තටුගන්නවා. අපි හිතලා බලමු ඔබ කළුපනා කර කර ඉන්නවා, නොද ආශ්ච්වාදුපතනක දෙයක්. එ් කියන්නේ එ් හිතන අරමුණ බැහැර කරන්න බැර තරමට ම එ් අරමුණට වස්‍ය වෙලා. සාමාන්‍යයෙන් විහෙම අරමුණක් නම් එක සැප සහගත අරමුණක් ම වෙන්න සින. එ් අරමුණ ආවාට පස්සේ ඔබ හිටපු ගමන් වික පාරට ම හිනාවෙන්නේ නැදේද? හිනා වෙනවා. එකට හේතුව මොකද ඔව් මානසිකව මේ සැප විදීම කියන වික හට ගන්නවා. අපි විකේකා හිනා යන සිද්ධියක් කළුපනා කර කර ඉන්නවා. දහ්නෙම නැහැ අපිට විකපාරවම හිනා යනවා. එකේන් අපිට පැහැදිලිව ම ජේනවා මේ සැප විදීම කියන වික මානසිකවත් හට ගන්නවා. රි ලගට කාදිකවත් හට ගන්නවා. කාදිකව ගත්තොත් අපේ කය හා බැදිලා තිසා අපට කාදිකව එක ප්‍රකටව දැනෙනවා. අපේ ගෝරුට තුවාලයක් සිදු උනාට පස්සේ අපිට එක නොදුට දැනෙනවා. නමුත් මානසිකව යම්කිසි සැපක්, දුකක්, උපේෂ්ඨාවක් ඇති උනාට පස්සේ, එක ඇති උනා නොයන්නත් බිං නැති උනා සොයන්නත් බිං, කළුපනා කරනවා නොයන්නත් බිං, එකට මුලා වෙනවා නොයන්නත් බිං. එකට හේතුව මොකද? සිහිය නස. වේදනාව ගැන අවබෝධයක් නැත.

රි ලගට මේ උපාසක තමා මධ්‍යස්ථාව විදීම කියලා කියන්නේ මොකක්ද කියලා අනනවා. මධ්‍යස්ථාව විදීම කියලා කියන්නේ සැපත් නැති, දුකත් නැති විදීමක්. දැන් විහෙම අවස්ථා නැද්ද දැන් අපි ගත්තොත් අපි පාර දිනා බලාගෙන ප්‍රවීතකට වෙලා ඉදගෙන ඉන්නවා කාදිකව සැපක් හට ගන්නව ද? නස. දුකක් හට ගන්නව ද? නස. විතන තියෙන්නේ මධ්‍යස්ථාව විදීමක්. ඔන්න අපි යම් කෙහෙක් සමග

කඩා බහ කර කර ඉන්නවා. ඒකට අපි ඇතුම් කන් දෙමින් ඉන්නවා. ඒකට අපිට සැපත් නෑ, දුකත් නෑ. විතැන තියෙන්නේ මධ්‍යස්ථා විදීමක්. සමහර විටක අපි ඇසින් දැකින රෘපයකට මූලා වෙලා ඒ කෙරෙහි ඇලෙන්න පුලුවන් ගැටෙන්න පුලුවන්. නමුත් මධ්‍යස්ථා විදීම් ඇති වෙනවා නොයන්නත් බැහැ. නැතිවෙනවා නොයන්නත් බැහැ. බුදුරජාතාන් වහන්සේ ව්‍යුතාලා ඒ සඳහා වික ම වික දෙයයි අවශ්‍ය වන්නේ “සිහිය” දියුණු කිරීම.

මේ නිසා අපි කළුපනා කරන්නට ඕන ගිහි පිචිතය ගත කළා කියලා සිහිය දියුණු කරනවා කියන කාරණය කරන්න බැරිකමක් නැහැ. දැන් අපි ගත්තොත් බුදුරජාතාන් වහන්සේගේ කාලයේ කොයි තරම් උපාසකවරු, උපාසිකාවරු තිරියද මාර්ග එල ලාභී අය. සැවැත් නුවර ම තිරිය කේරී 7 ක ජනකායක්. කේරී 5 ක් මාර්ග එල ලාභී අය. ඒ කියන්නේ ඔබ වගේම විදිහොල පිචිතය ගත කරපු ඔබ වගේ උදේශී උයන, ඔබ වගේ ම ද්‍රව්‍යේ උයන, රෝම උයන ඔබ වගේ ම තුන් වේල ම කන පිරිසක් තමයි මේ ධර්මය අවබෝධ කර ගත්තේ. නමුත් කෙනෙක් කියනවා නම් මේ කාලයේ මේ විදීම කියන වික මේ කය ගැන සිහිය පිහිටුවනවා කියන කාරණය මේ ධර්මයන් ගැන සිහිය පිහිටුවනවා කියන කාරණය බැහැ කියනවා නම් ඒක විය ගේ කම්මුලුම්බිකමට තියනවා මිසක් වෙන දෙයක් නො වෙයි. වියාට වීරයය නැති කමට කියනවා මිසක් වෙන දෙයක් නො වෙයි.

ර් ලගට බුදුරජාතාන් වහන්සේ ව්‍යුතාලා අපේ ඇතැන භාවුවට මේ සැප විදීම ආවාට පස්සේ සිදුවන දේ. උන්වහන්සේ සංයුත්ත නිකායේ “පහාතා” කියන සූත්‍ර දේශෙනාවේදී කියනවා, වේදනාව ගැන භරියාකාර අවබෝධක් නැති කෙනාට සැප විදීමක් ඇති උනාට පස්සේ රාගය ඇති කර ගත්තාවා. රාගය ප්‍රහාතාය තිරිමක් ගැන දන්නේ නැහැ. ඒ සැප විදීම ඇති ව්‍යන හැරී දන්නේ නැති නිසා. වේදනාව ගැන හරියාකාර අවබෝධක් නැති තිසා වියාගේ පිචිතයට දැක් විදීමක් ඇති ව්‍යනාට පස්සේ විය නැති ද්වේගය ඇති කර ගත්තාව. විය ද්වේගය නැති තිරිමක් ගැන දන්නේ නෑ. ඒකට හේතුව ද්වේගය ප්‍රහාතාය තිරිමක් ගැන දන්නේ නෑ. ර් ප්‍රගට මධ්‍යස්ථා විදීමක් ගැන බුදුරජාතාන් වහන්සේ ව්‍යුතාලේ, ගාන්ත යැයි ප්‍රතීත යැයි යැමිකිස දිනානයක් ව්‍යුතාල ද ඒ දිනානවලින් ලැබෙන සැපයට පවා යම්කිස කෙනෙක් හසුවෙනව නම් වියාට සසර දුක නැති කොට ඒ අමා නිවන්සුව අවබෝධ කර ගැනීමේ වාසනාව ගිලිලා යන බවයි. දැන් ඔබ කළුපනා කරල බලන්න ඒ දිනාන මට්ටම තුළ තියෙන සැපය අකුසල වර්ධනය

වහ විකක් දී කුසල් වර්ධනය වෙන විකක්දා කුසලය වර්ධනය වහ සැපයක් විතැන තියෙන්හේ. විතැන යම්කිසි දුක් විදිමක් විදිනව නම් ඒ දුක් විදිම අකුසලය වර්ධනය වහ විකක් නො වෙයි. කුසල් වර්ධනය වහ විකක්. ඒ ද්‍රාන මට්ටම තුළ යම්කිසි මධ්‍යස්ථා විදිමක් විදිනව නම් ඒ විදිම තුළ අකුසලය වර්ධනය වෙනව කියන වික සිද්ධ වෙන්හේ නෑ. කුසලය වර්ධනය වෙනව.

බුදුරජාණන් වහන්සේ හරි ලක්ෂනට මේ ගැන කිටාගිරි කියන සූත්‍ර දේශනාවේදී වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ලෝකේ සමහර සැප තියෙනව ඒවා විදින්න ගියාට පස්සේ නැති අකුසල් උපදිනවා. තිබෙන කුසල ධර්මයන් පිරිහිලා යනවා. ඒ වගේම තමයි මේ ලෝකේ සමහර සැප තියෙනව ඒවා විදින්න ගියාට පස්සේ අකුසල් ප්‍රහාණාය වෙනව කුසලය වර්ධනය වෙනව. ඒ වගේ ම තමයි මේ ලෝකේ සමහර දුක් විදිම තියෙනව. ඒ දුක් විදින්න ගියාට පස්සේ ඉපදිලා නැති අකුසල් ඉපදෙන්න පටන් ගන්නව. ඉපදිලා තියෙන කුසල ධර්මයන් පිරිහිලා යන්න පටන් ගන්නව. ඒ වගේම තමයි මේ ලෝකේ සමහර දුක් විදිම තියෙනව. ඒවා විදින්න ගියාට පස්සේ කුසලය වර්ධනය වෙනව අකුසලය ප්‍රහාණ වෙනව. ඒ වගේම තමයි මේ ලෝකේ සමහර මධ්‍යස්ථා විදිම තියෙනව. සැපන් නැති දුකන් නැති විදිම තියෙනව. ඒවා විදින්න ගියාට පස්සේ නැති අකුසල් උපදිනවා. තියෙන කුසල රික පිරිහිලා යනවා. ඒ වගේම තමයි මේ ලෝකේ සමහර සැප තියෙනව ඒවා විදින්න ගියාට පස්සේ කුසලය වර්ධනය වෙනවා. අකුසල ප්‍රහාණාය වෙනව. බුදුරජාණන් වහන්සේ මේකේ විස්තර කරනව හරි ලක්ෂනට, මෙන්න මේ විදියට. මේ ලෝකේ සමහර සැප තියෙනව ඒවා විදින්න ගියාට පස්සේ අකුසල් සිද්ධ වෙනව. අකුසලය වර්ධන වෙනව. කුසලය ප්‍රහාණාය වෙනව.

බුදුරජාණන් වහන්සේ ඒක කියනව. කෙනෙක් මේ ලෝකේ ඉන්නවා විය සන්තු මරල සතුවූ වෙනව. වීහෙම අය නැද්ද ලෝකේ ඉන්නව. ඕහි තරම් ඉන්නව. අද කාලේ අපේ දුක්සට පෙනෙන්නම ඉන්නව. මේ ලෝකේ කෙනෙක් සොරකම් කරල සතුවූ වෙනව. මේ ලෝකේ කෙනෙක් කාම මේසාවාරයේ යෙදිල විය සතුවූ වෙනව. කෙනෙක් මේ ලෝකේ ඉන්නව විය මේ මූල ලෝකය ම බොරුවෙන් රවවල. රවවම්න් විය සතුවක් බැංනව. වීහෙම අය නැද්ද? ඉන්නව. ර් පැගට මත්පැන්, මත්දුව්‍ය පාවිච්ච කරල සතුවක් බැංනව. වීහෙම අය නැද්ද? ඉන්නව. ඒ වගේම වැඩිකට නැති හිස් කතා, කතා කර කර විය සතුවක් බැංනව. ඔබ හිතන්හේ මේ හිස් කතා කියන වික ගිහි පැවිතර තුළ සංවර කරන්න පුළුවන් ද? බැර ද? පුළුවන්. දැන් අපි ගත්තොත්

ඩුදුරජාණන් වහන්සේගේ කාලේ නාහ තොටේ ගිහි උපාසක උපාසිකා පිරිස කරා කරල තියෙන්නේ මොනව දැ සතර සතිපටිධානය ගැන. අද කරා කරන්නේ සම්පූර්ණයෙන් හිස් වවන. ඒ හිස් වවන කතා කර කර සතුවක් බධනව. රී පළගට මේ ලෝකේ කෙනෙක් ඉන්නව. විය කේලම් කිය කිය සතුව වෙනව. විය විහා ගෙදර සිද්ධ වෙවිව වික මේ ගෙදරට ඇවිල්ල කියල විහා ගෙදර අයව බිඟද්ධවනව. රීට පස්ස මෙයා සතුව වෙනව. විහෙම අය අද ලෝකේ නැදේද? ඉන්නව. ශින තරම් ඉන්නව.

රී පළගට පරැශ වවන, කතාව අමිහිර වවන කරා කරල විය සතුවක් බධනව. ඩුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් සත්තු මරල නම් සතුව වෙන්නේ. වික නිසාම අකුසලය වර්ධනය වෙනව. කුසලය ප්‍රහාණාය වෙලා යනව. රී පළගට කෙනෙක් සොරකම් කරල සතුව වෙනව නම් අකුසල වර්ධනය වෙනව. කුසලය ප්‍රහාණාය වෙනව. රී පළගට වැරදි කාම මිට්කාවාරදේ යෙදිල කෙනෙක් සතුවට පත් වෙනව නම් විය අකුසල් වර්ධනය කරනව. කුසලය ප්‍රහාණාය කරනව. රී පළගට අසත්‍ය කියම්න්, බොරැවෙන් මේ ලෝකේ රටටමන් සතුවෙන් පිවත් වෙන කෙනා තුළ අකුසලය වර්ධනය වෙනව. කුසලය ප්‍රහාණාය වෙනව. රී පළගට මත්පැන්, මත්දුවිජ භාවිතා කරම්න් සතුව වෙන කෙනෙක් ඉන්නව. විය තුළ අකුසල් වර්ධනය වෙනව. කුසලය ප්‍රහාණාය වෙනව. රී පළගට කෙනෙක් වැකිකර නැති හිස් කරා කියම්න්, වීකෙන් සතුවක් බධනව. ආශ්චර්යක් බධනව. ඩුදුරජාණන් වහන්සේ වදාලා ඒ හිස් වවන කරා කරන සැපය තුළ අකුසලය ම දි වර්ධනය වෙන්නේ. කුසලය ම දි ප්‍රහාණාය වෙන්නේ. රී පළගට ඩුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මේ ලෝකේ ඉන්නව විය කේලම් කියල සතුවට පත් වෙනව. අනුන්ව බිඇවල විය සතුව වෙනව. විය තුළ අකුසලය වර්ධනය වෙනව. කුසලය ප්‍රහාණාය වෙනව.

රී ගෙව කෙනෙක් ඉන්නවා විය පරැශ වවන කරනවා කෙනෙකුගේ කතාට අමිහිර සවන් දෙන්න බැර සවන් දීමට දුෂ්කර වවන කරා කරනවා. ඒ කරා කිරීම තුළ අකුසලය ම දි වර්ධනය වෙන්නේ. කුසලය ම දි ප්‍රහාණාය වෙලා යන්නේ. මේවා සත්වයාගේ හිත සුව පිණිසද පවතින්නේ? අහිත පිණිස ද? අහිත පිණිස ම දි පවතින්නේ. රී පළගට ඩුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සමනර සැප තියෙනවා ඒවා විදින්න ගියාට පස්සේ කුසල ධර්මයන් වර්ධනය වෙනව අකුසල් ප්‍රහාණාය වෙලා යනවා. ඒ තමයි සිල් රැකාල සතුව වෙන වික. ඩුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මේ සත්තු මරනු

ලෝකයේ සතුන් මැරීමෙන් වැළකිලා විය සතුටක් ලබනවා. විහෙම අය අද ලෝකයේ නැද්දේ? ඉන්නවා. සත්තු මරණ ලෝකයේ විය කිසිම සත්වයෙක්, මූලරුවෙක්වත් මරන්නේ නැතිව විය ප්‍රාණාකාතයෙන් වැළකිලා විය සතුටක් ලබනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යාපය තුළ විය විදින සතුට තුළ අකුසලය වර්ධනය වෙනවද කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කුසලය වර්ධනය වෙනවද කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබ හිතා බලන්න ඔබ සතුන් මැරීමෙන් වැළකිලා ඉන්න විට ඔබේ හිතේ සතුටක් නැද්දේ? සතුටක් තියෙනවා.

බුදුරජාණන් වහන්සේ ව්‍යාපය අපි සිල් රඹින්න ඕනෑම තමන් උපමා කරගෙනයි. දැන් ඔබ කළුපනා කරලා බලන්න ඔබ ඔබේ ප්‍රවිතයට ආස නැද්දේ? ආසයි. ඔබ කැමතිද කෙනෙක් ඔබේ ප්‍රවිතය විනාශ කරලා දානවා දකින්න? කැමති නැහැ. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ යම්තාක් සත්තු ඉන්නවද, වියාලා වියාලාගේ ප්‍රවිතවලට ආසා කරනවා. අපි ගත්තොත් හස්ති රාජයෙක්, වියාගේ ප්‍රවිතේට විය ආස නැද්දේ? ආසයි. වියාගේ ප්‍රවිතේ කෙනෙක් නැති කරලා දානවා නම් විය කැමතිද ඒකට නැහැ. අන්න ඒ විදියට කළුපනා කරලා සත්තු මරණ ලෝකයේ සතුන් මැරීමෙන් වැළකිලා විය සතුටක් ලබනවා. ඒ සැප විදිම බුදුරජාණන් වහන්සේ ව්‍යාපය වර්ධනය වෙනවා, අකුසලය ප්‍රහාණය වෙනවා. ඊ ලගට මේ ලෝකයේ කෙනෙක් සොරකම් කිරීමෙන් වැළකිලා සතුටක් ලබනවා. විහෙම අය අද ලෝකේ ඉන්නවද? නැද්දේ? ඉන්නවා. අනුන්ගේ කිසිම දෙයක්, බඩුවක්, භාත්‍යාචාරයක් ගන්නේ නැතුව සතුවූ වෙන අය අද ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ව්‍යාපය හොරකම් කිරීමෙන් වැළකිම නිසා විය සතුටක් ලබනවා. ඒ සැප තුළ ඒ සැප විදිම තුළ රැස්වෙන්නේ කුසලයක් ම දේ, අකුසලයක් නම් නොවෙයි. ඔබ හිතන්හේ මේක අපේ ප්‍රවිතයට හිත සුව පිණිසද පවතින්නේ? අයනපත පිණිස ද? මේක අපේ ප්‍රවිතයට හිත සුව පිණිසමයි පවතින්නේ.

ඊ ලගට බුදුරජාණන් වහන්සේ ව්‍යාපය, මේ ලෝකේ සමහර අය ඉන්නවා වැරදි කාම සේවනයෙන් වැළකිලා සතුවූ වෙනවා. වැරදි කාම සේවනයෙන් වැළකීමේ ගුණ කටා කරනවා. වැරදි කාම මිතසාවාරයෙන් වැළකීම සමාදුන් කරනවා. වැරදි කාම සේවනයෙන් වැළකීම නිසා විය සතුටක් ලබනවා. අන්න ඒ සැප විදිම නිසා විය තුළ රැස්වෙන්නේ කුසලයක් ම දේ, අකුසලයක් නම් නොවෙයි. ඔබ හිතන්හේ මේක අපේ ප්‍රවිතයට හිත සුව පිණිසද පවතින්නේ?

ඊ ලගට බුදුරජාණන් වහන්සේ ව්‍යාපය, කෙනෙක් මේ බොරු කියන සමාජය තුළ බොරු කීමෙන් වැළකිලා සතුවූ වෙනවා. අපි හිතම් කෙනෙක් රුක්ෂාවක් කරනවා, විය කරන රුක්ෂාව තුළ වියට

බොරු නොකියා ඉන්න බැහැ. වියා බොරු කියනවා. නමුත් වියා බොරු කියන්න බය නිසා වියින් අයින් වෙනවා. වියා අයින් වෙලා ඒකෙන් සතුවක් ලබනවා. බොරු කීමෙන් වැළකීමේ සමාදන් කරවනවා අනිත් අයව. බොරු කීමෙන් වැළකීමේ ගුණ කරා කරනවා. අනිඡංස කරා කරනවා. බොරු කීමෙන් වැළකීම නිසා වියා සැප විදිමක් ලබනවා. අන්න ඒ ලබන සැප විදිම තුළ වර්ධනය වන්නේ කුසලය ප්‍රහාණාය වෙලා යනවා.

රී ලගට මොකක් දී? මේ ලෝකයේ මත්පැන්, මත්දුව්‍ය භාවිතය කරන අය අතර කෙනෙක් මත්පැන්, මත්දුව්‍ය භාවිතා කරන්නේ නැහැ. වියා කිසිම දෙයක්, මත්වන කිසිම උව්‍යක් වියා පානය නො කර සැප විදිමක් ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සැප විදිම තුළ කුසලය ම දී වර්ධනය වෙන්නේ. අකුසලයම දී ප්‍රහාණාය වෙන්නේ කියලා.

රී ලගට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සමනර සැප තියෙනවා, එවා විදින්න ගියට පස්සේ අකුසලය ප්‍රහාණාය වෙනවා කුසලය වර්ධනය වෙනවා, බුදුරජාණන් වහන්සේ වදාලා දෙනිස් කරා නැරියට මොනව දී? දේශපාලකයින් ගැන කරා, මැති ඇමතිවරු ගැන කරා, පිරස් ගැන කරා, යුතින් ගැන කරා, ඒ වගේම, යුතින් නිතම්බූදීන්, ස්ථීන් ගැන කරා, පුරුෂයින් ගැන කරා, ඒ වගේම නාන තොටේ කරා, ඒ වගේම නළ නිශියන් ගැන කරා, මෙන්න මේ වගේ කරාවෙන් ඔබට ගිහි ජ්‍යවිතය තුළ වැළකිලා ඉන්න පුලුවන් දී? බැරි දී? පුලුවන්. විරය කළුත් අපිට මේක කරන්න බැරි කමක් නැහැ.

සාමාන්‍ය ස්වභාවය නම් අපේ මේ ජ්‍යවිතය තුළ මෙවැනි දේවල් දුන්නෙම නැහැ කරා වෙනවා. අපි කරා කළ දුන්නෙත් නැහැ, කරා කරලා ආව දන්නෙත් නැහැ, කරා කරපු වික මතකත් නැහැ. හේතුව මොකක් දී සිහිය නැති වික. බුදුපිශාණන් වහන්සේ වදාලා හිස් කරා කිරීමෙන් වැකින්න පුලුවන්. ඒකන් බුදුරජාණන් වහන්සේ ගිහි අයට ආපිව අෂ්ධමක සිලය කියල විකක් දුන්නේ, බුදුරජාණන් වහන්සේ ගිහි අයට වික රකින්න බැරි නම් වික දෙනව දී නැහැ. උත් උපසම්පදා සිලයක් ගිහි අයට දෙනව දී නැහැ. ඇයි ඒ? උපසම්පදා සිලයක් ගිහි අයට රකින්න බැහැ. ඒ නිසා සුදුසු අයට සුදුසු දේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ, ඒ නිසා ඒ සුදුසු දේ අපි ලබා ගන්න අපි දැඹු වෙත්න සින. වේදනාව ගැන සිහිය පිහිටුවනවා කියන වික ඉඩේ වෙනවා කියලා ඔබ නිතන්න විපා. අපේ ඇහැ භුම්වට ලක්සන රැපයක් ඇවිත් විදිමක් අපේ නිත තුළ වර්ධනය උනාට පස්සේ, ඔන්න දැන්

සැප විදීමක් තුළ තියෙන්නේ කියලා කවුරු හරි ඇනෙලා කියන වික නම් බලාපොරොත්තු වෙන්න විපා. ඒක නම් කව්චාවත් සිද්ධ වෙන්නේ නැහැ. ගේතුව මේක කළ යුත්තේ තම තමන් විසින් ම සි. මේ විදීම තුළ සිහිය පිහිටුවිය යුත්තේ අපිමයි.

අපි නිතමු මේ ගෙදර පුතා සිහිය පිහිටුවනවා වියා ඒ සිහිය දියුණු කරලා වියා ගොඩි සිහිය බලවත් කර ගන්නවා. කාටද ඒක. ඒක පුතාට. ඒක අම්මාට නොවෙයි, තාත්තාට නොවෙයි, ප්‍රවූලේ තිරියට, සහෝදරත්වය තිබුනට, ආදාරේ තිබුනට, කරුණාව තිබුනට විහෙම විකක් නැහැ. තම තමන් කරන දේ තම තමන්ට බලපාන්නේ. තම තමන්ට සිද්ධ වෙන්නේ. ඒක නිසා නිස් කරා කිරීමෙන් කෙනෙක් වැළකිලා සතුවක් බිජනවා නම් ඒ සැප විදීම තුළ තුළ සැපයයි වර්ධනය වෙන්නේ. ඒ කරා කිරීමෙන් වලකින කෙනා තුළයි අකුසලය ප්‍රහාණය වෙන්නේ.

ඊ ලගර බුදුරජාණන් වහන්සේ ව්‍යාපා මේ ලෝකේ කෙනෙක් කේලම් කියන සමාරයේ කේලම් කීමෙන් වැළකිලා පිටත් වෙනවා. දැන් ඔබ නිතන්න ඔබට දැන් වැහෙම පිටත් වෙන්න බැරදු? පුළුවන්. අනුන්ගේ ඕපදුප නිත නිත, අනුන්ගේ ඕපදුප සිහි කර කර, අනුන්ගේ ඕපදුප පස්සේ යන්නේ නැත්තාම්, අනුන් බිඳුවනවා කියන අදහසක් නිතේ නැත්තාම්, අපට කේලම් කීමෙන් වැළකින්න පුළුවන්. කේලම් කීමෙන් වැළකිම තුළ අපේ නිතේ හට ගන්නේ සැප විදීමක්. ඔබ නිතලා බලන්න, ඔබ රාත්‍රි කාලයේ නිතදිට යන්න පෙර නිතලා බලන්න අද මම දුවස තුළ කේලම් කීමෙන් වැළකුනා, කොයි තරම් නොද දෙයක් ද, කියලා ඔබේ සිහියට විනකොට ඔබේ නිතේ හට ගන්නේ නිරාමිස ප්‍රීතියක්. මේ සැපය තුළ කටයුවත් අකුසලය වර්ධනය වෙන්නේ නැහැ. සැපය ම සි වර්ධනය වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ව්‍යාපා මේ කායිකව, මානසිකව මේ විදීම හට ගන්න වික කොටස් දෙකකට බෙදන්න පුළුවන් බව. සාමිය, නිරාමිස වශයෙන් සාමිස කියලා කියන්නේ, පංච කාමය තුළ මේ සිත පවත්වනවා. ඇලී ගැලී වාසය කරනවා, නමුත් නිරාමිස කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වෙලා, ඇසෙන් රැසයන් දැකලා ඇශෙන්ගෙන් නැතුව, කණෑන් ගැඩ අහලා ඇශෙන්ගෙන් නැතුව, දුවට දැනෙන රසයට ඇශෙන්ගෙන් නැතුව, කයට දැනෙන පහසයට ඇශෙන්ගෙන් නැතුව විය සතුවක් බැංහනවා. අන්න ඒකට තමයි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. මේ සාමිස ප්‍රීතිය, නිරාමිස ප්‍රීතිය කොටස් දෙකකට බෙදෙනවා. කායික

වශයෙනුත් මේ සාමිස ප්‍රීතිය හට ගන්නවා. කායික වශයෙන් නිරාමිස ප්‍රීතියත් හට ගන්නවා. ඒ වගේ මානසික වශයෙන් සාමිස ප්‍රීතිය හට ගන්නවා. මානසික වශයෙන් නිරාමිස ප්‍රීතිය හට ගන්නවා.

එබට ඒක පැහැදිලි කරන්නම්. කායික වශයෙන් සාමිස ප්‍රීතිය හට ගන්න හැරී මෙන්න මෙහෙම. ඔබ සත්තු මරන්නේ මොකක් මුල් කරගෙන ද? කය මුල් කර ගෙන දැන් කය මුල් කර ගෙන රෝ කරන්නේ කුසලයක් ද අකුසලයක් ද? අකුසලයක්. දන් ඒ සතා මරලා වියා ලබන්නේ සතුටක් ද? දුකක් ද? සතුටක්. විහෙනම් විතැන තියෙන්නේ නිරාමිස ප්‍රීතිය ද? සාමිස ප්‍රීතිය ද? සාමිස ප්‍රීතිය තුළ අකුසලය වර්ධනය වෙනවා. කුසලය පහාතාය වෙනවා. ඒ වගේම තමයි කායිකව නිරාමිස ප්‍රීතියක් හට ගන්නවා. දන් අපි ගමු අපි සතුන් මැරිමෙන් වැළකිලා ඉන්නවා, සෞරකම්න් වැළකිලා ඉන්නවා, වැරදි කාම මිත්‍යාචාරයෙන් වැළකිලා අපි ඒවායෙන් වැළකෙන්නේ විවහය මුල් කර ගෙන ද සිත මුල් කර ගෙන ද, කය මුල් කර ගෙන ද? කය මුල් කර ගෙනයි. ඉතින් කය මුල් කරගෙන වියා ඒ ත්‍රිවිධ දූෂ්චරිතයෙන් මේදිලා සතුටක් ලබනවද? නැදෑද? සතුටක් ලබනවා. අන්න ඒ සතුටට කියන්නේ නිරාමිස ප්‍රීතිය කියලා. ඒ කියන්නේ අකුසලයෙන් වෙන්වෙලා ලබන සතුටයි.

රි ලගට මානසිකවත් සාමිස වේදිනා හට ගන්නවා. දන් අපි නිතමු, අපි කළුපනා කර කර ඉන්නවා නැති රාගය ඇතිවන අරමුණාක් ගැන. නැති ද්වේරිය ඇවිස්සෙන අරමුණාක් ගැන අපි කළුපනා කර කර ඉන්නවා. සාමාන්‍යයෙන් ඔබ නිතන්නේ නැදෑද? සාමාන්‍යයෙන් අපිට කෙනෙක් බැහැන නම් “අරු මට මෙහෙම බැහැනා” කියලා හිතින් පරිකළුපන ගොඩ නගනවා. ඒ මානසිකව ඒ හටගන්ත අකුසලය තුළ විතැන හට ගන්නේ සාමිස ප්‍රීතිය. විතන සිද්ධ වෙන්නේ අකුසලය වර්ධන වීමක් මිස කුසලය වර්ධනය වීමක් නොවේ. නමුත් මානසිකව නිරාමිස ප්‍රීතිය හට ගන්නවාද? නැදෑද? හට ගන්නවා. අපි නිතමු කෙනෙක් යෝනිසේ මනසිකාරයේ යෙදෙනවා, ඒ කියන්නේ සිතේ අකුසලයක් හට ගන්නේ නැතුව සිතේ අකුසලයකට ඉඩ දෙන්නේ නැතුව වියා කළුපනාව හසුරුවනවා. ඒ තු රෝ රෝවන්නේ නිරාමිස ප්‍රීතිය, නිරාමිස සතුට, වියා ඒ කවදාවත් බූදුරජාණන් වහන්සේ වදාල ධර්ම විනයට අනුව කළුපනා කරලා අනේ මං මේ වගේ අරමුණාක් කළුපනා කලානේ කියලා, ලාමකයි, කියලා බූදුරජාණන් වහන්සේ වදාල අරමුණාකට විහෙම ගරහනවාද? නං. යෝනිසේ මනසිකාරයේ යෙදෙනාට පස්සේ වියා මානසිකව සතුටක් ලබනවා. අන්න ඒකට තමයි කියන්නේ මානසික නිරාමිස ප්‍රීතිය කියලා. මේ මානසික නිරාමිස ප්‍රීතිය තුළ

අකුසලය ප්‍රහාණුය වෙනවා කුසලය වර්ධනය වෙනවා. ඔබ තින්නේ මේ මේ අපේ ජීවිතයට යහපතක් ද වෙන්නේ අයහපතක්ද? සිද්ධී වෙන්නේ යහපතක් ම සි.

ඊ ලගට බුදුරජාණන් වහන්සේ ව්‍යාපා කෙනෙක් මේ ලෝකයේ ඉන්නවා පරුෂ වචන කියන ලෝකයේ පරුෂ වචන කිමෙන් වැළකිලා. ඒ කියන්නේ ඔබ දුන්නවනේ කතුට අමිහිර, කතුට අප්‍රිය, අනුන්ට සවන්දිය නො හැකි තරමේ වචන කෙනෙක් කතා කිරීමෙන් වැළකිලා විය සතුවක් ලබනවා. ඒ කියන්නේ මං අද මං පරුෂ වචන කිමෙන් වැළකුනා තේද කියලා විය සතුවක් ලබන්නේ නැද්ද? විය සතුවක් ලබනවා. ඒ සතුව තුළ කුසලය ද වර්ධනය වන්නේ? අකුසලය ද? කුසලයයි වර්ධනය වන්නේ. අකුසලය ප්‍රහාණුය වෙනවා. විතන අකුසලයට ඉඩක් නැහැ. ඒ ලගට බුදුරජාණන් වහන්සේ ව්‍යාපා මේ ලෝකයේ කෙනෙක් ධර්මිකව ජීවත් වෙනවා, මිත්‍යා ආජ්වයෙන් මුදල් උපයලා සතුව වෙන්නේ නැතුව විය සම්මා ආජ්වයෙන් යහපත් ජීවිකාවෙන් මුදල් උපයලා සතුව වෙනවා. මම මේ වගේ සත්ත්‍ර මරන්නේ නැතුව, හොරක්ම කරන්නේ නැතුව, වැරදි කාම මිත්‍යාවාරයේ යෙදෙන්නේ නැතුව, බොර කියන්නේ නැතුව, මත්පැහැ මේ වගේ දේවල් විකුණා ජීවත් වෙන්නේ නැතුව මම ඉතා සිශ්වත් විභිඥ අද මා මේ අධාර්මික ජීවිතයෙන් වෙන්වූනා තේද කියලා විය සතුවක් ලබනවා ද? නැද්ද? සතුවක් ලබනවා. ඒ තුළ රස් වෙන්නේ අකුසලය නොවයි. ඒ තුළ රස් වෙන්නේ කුසලයයි. බුදුරජාණන් වහන්සේ ව්‍යාපා අමි ඇති කර ගත යුත්තේ අන්න ඒ සතුවයි. සාමායන විහාර සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ව්‍යාපා මේ සතුවට ප්‍රගාවෙන්න කියලා. මේ සතුවට ඇවේල්ලා මේ සතුව ඉක්මවා ගිය සතුවක් ඔබන්න කියනවා. ඒ කියන්නේ ඒ නිරාමිස සතුවට ඇවෙන්නේ නැතුව සාමිස විදිමට ගැටෙන්නේ නැතුව උපේක්ෂා සහගතව සිහිය පවත්වන්න කියලා. මෙතන කතා කරන්නේ මොන වගේ මට්ටමක් ගැනදු? මෙතන දිනාන මට්ටමක් ගැන කතා කරන්නේ. මෙතන සම්පූර්ණයෙන් හතරවැනි දිනානය තුළ පවතින පිරිසිදු උපේක්ෂාව ගැන කතා කරන්නේ. හතරවැනි දිනානය තුළ පවතින නිරාමිස ප්‍රීතියට විය ඇවෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සාමිසට යම්කිස උකක් හටගන්න නම් විය ඒකට ඇවෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. මුළා වෙන්නේ නැහැ. මධ්‍යස්ථා විදිමක් නට ගන්නවා නම් විය ඒකට මුළා වෙන්නේ නැහැ. විය ඒකට බලවත් ලෙස සිහිය පිහිටුවා ගෙන විය ඒ කාර්ය තුළ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යාපා මෙන්න මේ සැපයන් අතාරන්න කියලා. මේ සැපයන් අතකරලා බුදුරජාණන් වහන්සේ ව්‍යාපා

මේ නිරාමිස සැපයත් අන්තිමට අතාරින්හ කියලා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි පංච කාම ගුණයන් යටුපත් කරලා පංච නීවරත්‍ය යටුපත් කරල නිරාමිස ප්‍රීතියක් ඇති කර ගත්තට පස්සේ අපි තිතනව නම් දැන් හරි මට කිසිම ප්‍රශ්නයක් නැහැව කියලා වේක වැරදීමක්. නමුන් බූදුරජාණන් වහන්සේගේ ගාසනය තුළ අරටුව වහන්සේ ගාසනය දා, සමාධිය දැ? නැහැව. බූදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ ගාසනය තුළ අරටුව වහන්සේ වතුරාර්ය සත්‍ය අවබෝධය යි. ඒ නිසා ඒ ප්‍රවතින නිරාමිස ප්‍රීතියත් විය අනිත්‍ය වශයෙන් වඩන්න ඕනෑම. මෙන්න මේ විදිහට විය සිහිය දියුණු කරන කොට වියාගේ සිත තුළ බැලවත් ලෙස මේ සිහිය පිහිටන්න පටන් ගන්නවා. “න ව කිණ්ද්වී ලේකේ උපාදියති” මේ ලේකයේ තියෙන කිසිම දෙයක් විය ගුහනුය කර ගන්න බලන්නේ නැහැව. මේක මේ විදිහට මම පවත්වන්න ඕනෑම, මේක මගේ දෙයක්, මේක මට ඕනෑම විදිහට වෙන්න ඕනෑම. විය වහෙම කළුපනා කරන්නේ නැහැව. බූදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ නිරාමිස ප්‍රීතියට ඇවිල්ලා ඒ නිරාමිස ප්‍රීතිය තුළ ස්ථාවර වෙලා ඒ නිරාමිස ප්‍රීතිය ඉක්මවා ගිය නිරාමිස ප්‍රීතියක් ලබා ගන්න කියලා. ඒ කියන්නේ වතුරාර්ය සත්‍ය අවබෝධයන් ලබන යම් සුවයක් ඇදුදා? අන්න ඒ සුවයට පත් වෙන්න කියලා.

බූදුරජාණන් වහන්සේ වදාලා මේ සඳහා අපට අවශ්‍ය වෙනවා. විකම වික දෙයක්, ඒ තමයි, සිහිය දියුණු කිරීම. අතිතයේ යම් කිසි කෙනෙක් වතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් වියා ඒ සිහිය දියුණු කරපු කෙනෙක්. විය සමාධිය දියුණු කරපු කෙනෙක්. ප්‍රෘතාව දියුණු කරලා මේකේ පරතෙරට වඩපු කෙනෙක් වෙන්න ඕනෑම. අතාගතයේ යම් කිසි කෙනෙක් වතුරාර්ය සත්‍ය දැර්මය අවබෝධ කරනවා නම් වියත් මේ සිහිය දියුණු කරන්න ඕනෑම. විය නුවතු වඩන්න ඕනෑම. විය වීර්ය ඇති කර ගන්න ඕනෑම. දැන් මේ විර්ත්මානයේ කෙනෙක් මේ වතුරාර්ය සත්‍ය දැර්මය අවබෝධ කරන්නට අදහසක් තියෙනවා නම් වියත් කළ යුත්තේ සිහිය පිහිටුවීමට නුවතු වැඩිමයි. වීර්ය දියුණු කිරීමයි. දැන් ඔබ හිතා බලන්න මේ විදීම ගැන සිහිය පිහිටුවන්න අපට වීර්යයක් නැත්තම් ප්‍රශ්නවන් දැ? බැහැව. මේ සැප විදීම තුළ, දුක් විදීම තුළ, මධ්‍යස්ථා විදීම තුළ සිහිය පිහිටුවන්න නම් අපට බලවත් ලෙස වීර්යයක් අවශ්‍යයි. මේ වීර්යය ගැන කාඩා කරන කොට උන්වහන්සේ වදාලා, හිස හිති ගත්ත ප්‍රදේශලයෙක් ඒ හෙන්න නීවහන් මහන්සි ගන්නවා වගේ, වීර්යකින්, සිහියකින් මේ වතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

විවාහ වෙවිත යුවලක් ව්‍ය මනාලයාට මගදී පොල්ලකින් ගැහුවට පස්සේ ඔවුන් ඔවුන් පැලුව පැලුවනාම මෙයා කරන්නේ මගුල් ගෙදුර යන විකලද? ඉස්ස්පිරතාලේ යන විකලද? මෙයා කරන්න සින ඉස්ස්පිරතාලෝට යන වික. මෙයා ඉස්ස්පිරතාලෝට යන්නේ සිංද කිය කියා දූ? නෑ. නිනා වෙවි දූ? නෑ. මෙයා බලවත් වීරයයක්, බලවත් කැමැත්තක්, බලවත් අදිවනක් හිනේ සහිතුහන් කර ගන්නවා මම ඉක්මනට රෝහලට ගිහිල්ලා මේක සහිත කර ගන්නවා කියලා, රෝ වඩා හඳුසියක් වතුරාද්‍ය සත්‍ය අවබේද කරන්නට කැමති ග්‍රාවකය තුළ ඇති කර ගන්න කියලා බුදුරජාත්‍යන් වහන්සේ වදාලා. මේකෙන් අපිට පැහැදුව්ව ජේනවා මේ සිහිය කියන වික, වීරයය කියන වික නුවනින් තොරව ලැබෙන්නේ නැහැ. අපි ධර්මය දැන්නේ නැත්තම් ඔබ හිතලා බලන්න, වේදනාව ගැන අපි දැන්නේ නැත්තම් වේදනාව ගැන සිහි පිහිටුවන්න ප්‍රාලුවන් දූ? බැහැ. ඒක තේ බුදුරජාත්‍යන් වහන්සේ වදාලේ අශ්‍රාත්වත් පෘථිග්‍රන්‍යාගේ හමුවට උස්සන රිපයක් ආවාට පස්සේ වියා ව්‍ය රිපයට මුළුවෙනවා. අශ්‍රාත්වත් පෘථිග්‍රන්‍යාගේ ඇසස හමුවට කැත රිපයක්, බලන්න අපහසු දුෂ්කර රිපයක් දැක්කට පස්සේ ගැටෙනව වියා ව්‍ය වේදනාව ගැන ධර්මය ගැන අවබේදයක් නැති නිසා මිසක් වෙන දෙයක් නොවේ. දැන් ඔබ හිතලා බලන්න කෙහෙක් ධර්මය දැන්නවා නම්, මේ විදීම ගැන යම්කිසි වූ අවබේදයක් තියෙනවා නම්, වියාගේ ඇසස හමුවට යම්කිසි රිපයක් පැමිණුනාට පසු සැප විදීමක් නම් හට ගත්තේ, වියා දැන ගන්නවා මගේ සිත තුළ දැන් පවතින්නේ සැප විදීමක්, ව්‍ය සැප විදීම තුළ ඔබට හිනෙනවා නම් අකුසලය වර්ධනය වෙනවා කියලා ඔබ සම්පූර්ණාගෙන් ම අනිත්‍ය විදීරුණාව කළ යුතුය.

ව්‍ය දැක්ක රිපයත් අනිත්‍ය යි, ව්‍ය දැක්ක රිපයත් වෙනස් වෙන විකක්, වික්කේ පොලුවට පස්සෙවා යන විකක් ඔබ හිතලා බලන්න අපි ඇහෙන් යම් කිසි රිපයක් දැකිනවා නම් ව්‍ය දැකින රිපය කරුණු හතරකට විතරයි අයිති. ව්‍ය කරුණු හතරන් තොරව මේ ලෝකයේ, අන්තන්තරකට, බාහිර රිපයක් පවතිනවා කියන කාරණය සිද්ධ වෙන්නේ නෑ. ඔබ හිතලා බලන්න උස්සන රිපයක් තියෙනවා මේ රිපය පොලුවට පස්සෙවා යන්නේ නැද්ද කවද හරි. පස්සේ වෙලා යනව. ජලයේ දියවෙලා යන ස්වහාවයට අයිති නැද්ද? අයිති යි. රී ලාඹට උණුසුමට අයිති නැද්ද? අයිති යි. සුළගේ ගහගෙන යන ස්වහාවයට අයිති නැද්ද අයිති යි. මෙන්න මේ වගේ ස්වහාවයක් රිපය තුළ තිබෙන්නේ කියලා ධර්මය දැන ගත්ත කෙනා විතරයි, විතැන හරි ගත්ත සැප විදීම අනිත්‍ය වශයෙන් බලන්නේ. අශ්‍රාත්වත් පෘථිග්‍රන් කෙනාට ව්‍ය හටගත්ත සැප විදීම මගේ හිත තුළ සැප විදීමක්

තියෙන්නේ කියලා දැන ගන්න හැකියාවක් නැහැ. ඒකට තේතුව විය වේදානාව ගැන දැන්නේ නැහැ. විය ධර්මය ගැන දැන්නේ නැහැ. විය සිහිය දියුණු කරලා නැහැ.

ඡිඛ හිතලා බලන්න කෙනෙක් වේදානාව ගැන අවබෝධයක් තියෙනවා. විය සැප විදීම ගැන දැන්නවා, දුක් විදීම ගැන දැන්නවා. ඒ වගේම දුක් සැප රහිත මධ්‍යස්ථානික විදීම ගැන දැන්නවා. මෙහෙම දැන්න කෙනෙක්ගේ ඇස හමුවට ඉතාමත් ලස්සන, ප්‍රියජනක, ප්‍රියමනාප සිත්කළ රූපයක් විනවා. ඇස හමුවට ආචාර පස්සේ තුවනු තියෙන කෙනා අර ධර්මයෙන් ප්‍රයෝගනය ගන්නවා. මෙය කළුපනා කරනවා මගේ සිත තුළ දැන් හට ගත්තේ සැප විදීමක්. මේ සැප විදීම හට ගත්තේ නිකන් තොටෙයි, ස්පර්ශය ප්‍රත්‍යයෙන්, ඒ කියන්නේ මේ අභ්‍යන්තරකට තියෙන ඇසත් අනිත්‍යයයි, ඒ දැක්ක රූපයත් අනිත්‍යයි, හට ගත්ත වික්ද්‍යාත්‍යාචාර්‍යත් අනිත්‍යයි, හට ගත්ත ස්පර්ශයත් අනිත්‍යයි විහෙම නම් මේ සැප විදීම පමණක් කොහොම ද තිත්‍ය වහ්නේ කියලා විය කළුපනා කරනවා. හැබැයි කළුපනා කරන්නේ ධර්මය දැන්න කෙනා, වේදානාව ගැන අවබෝධයක් තියෙන කෙනා, සිහිය තියෙන කෙනා පමණායි. මේ දැනුමන් තොර කෙනෙක් වේදානාව ගැන අවබෝධ කරනවා කියන කාරණය "සේනා යිහා විජේති" සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාත්‍යන් වහන්සේ මේ සැප විදීම දකින්න තිව්වා දුක් විදීමක් හැරියට.

දැන් සාමාන්‍ය ස්වභාවය මොකක් දෑ? අපේ කයට හෝ මහසට හෝ යම් කිසි සැපයක් ලැබුනට පස්සේ, සැප විදීමක් ලැබුනට පස්සේ, අපේ ස්වභාවය අපි ඒකට ඇශෙළනවා. බුදුරජාත්‍යන් වහන්සේ වදාලා සැප විදීම දැක්ක යුතුය දුක් විදීමක් හැරියට. දැන් ඡඩ හිතලා බලන්න ඒ සැප විදීම ඇති රූපය හෝ සැප විදීමක් ඇති ගබ්දය හෝ සැප විදීමක් ඇති ගබ්දය හෝ සැප විදීමක් ඇති පහස හෝ සැප විදීමක් ඇති අරමුණ ඇති වින ගමන් අපේ සාමාන්‍ය ස්වභාවය අපි ඒකට ඇශෙළනවා. නැති රාගය ඇවිස්සෙනවා. රීට පස්සේ මේ සැප විදීම අපි දුකක් විදීනට දැක්කට පස්සේ අපි ඒ රූපයට ඇශෙළන්නේ නැහැ. අපි ඒ අහන ගබ්දයට ඇශෙළන්නේ නැහැ. අපි ඒ සැප විදීම දුක් විදීමක් වශයෙන් දකිනවා නම් ඒ අපේ නාසයට දැනෙන ගද සුවදට ඇශෙළන්නේ නෑ. දිවට දැනෙන රසයට ඇශෙළන්නේ නැහැ. කයට දැනෙන පහසට ඇශෙළන්නේ නැහැ. තිතින් තිතන ලේකයට ඇශෙළන්නේ නැහැ. ඒ නිසා බුදුරජාත්‍යන් වහන්සේ වදාලා මේ සැප විදීම අපි දැක්ක යුතුය දුක් විදීමක් විදීනට.

මේ දුක් විදීම දැක්ක යුතුයි උලක් විදිහට. ඒ කියන්ගේ අපි හිතමු උලකින් කෙනෙකුට පහර දෙනවා. උලකින් කෙනෙකුට පහර දුන්හට පස්සේයි යම්බිකිස් දුක් විදීමක් ඇති වෙනවා. ඒ දුක් විදීමද ප්‍රබල කෙනෙකුට නිකන් පහර දීම නිසා ඇතිවන දුකද ප්‍රබල. ඔව් අර උලකින් පහර දීම නිසා ඇති වන වේදනාව ප්‍රබලයි. ඒ නිසා අපේ කායිකව හෝ මානසිකව දුක් විදීම අපි දැකින්න සින උලක් විදිහට. අපි ඒ උලක් විදිහට දැක්කට පස්සේ අපි ඒ දුක් විදීමට ගැවෙන්ගේ නැහැ. අපේ සිතට නැති ද්වේණය නැති තරහ අපේ සිතට ඇති වෙන්ගේ නැහැ.

ඩූංගරජාතාන් වහන්සේ වදාලා, කෙනෙක් මේ කය ගැන, මේ කායික මානසික විදීම ගැන, සිත ගැන, ධර්මයන් ගැන සිහිය පිහිටුවනවා නම්, බලවත් ලෙස උපරිම ලෙස සිහිය පිහිටුවනවා නම් වියා අවුරුදු 7 ක් ඇතුළත අනිවාර්යෙන් ම අනාගාමී ව්‍යාපෘති හෝ අරහත් ව්‍යාපෘති පත්වන බව ඩූංගරජාතාන් වහන්සේ වදාලා. විනකාට ඔබ නිතලා බලන්න මේ සිහිය දියුණු සිරීම තුළ අපේ ප්‍රවිතයට රැකවරණයක් තියෙනවද? නැදෑදේ? තියෙනවා. අනිවාර්යෙන් ම තියෙනවා. අපි ගත්තොත් අපිට අඩුම තරමින් මරණාසන්න මොහොතොදී සිහියෙන් මරණයට පත් වෙන්න පුළුවන් නම් විය කළුතරකින් සිදු වන දෙයක්. ඔබ නිතන්නේ බොහෝ දෙනෙක් මරණයට පත් වන්නේ සිහියෙන් ද? අසිහියෙන් ද? අසිහියෙන් ඒකට හේතුව මොකක්ද? ඔව්. පුළුවන් කාලය තුළ මේ සිහිය දියුණු කලේ නැහැ. මේ සිහිය පිහිටුවන්න පුළුවන්, නමුත් සිහිය පිහිටුවයේ නැහැ. අපි පාරේ ගමනක් යනකාට මම පාරේ ගමන් කරමින් ඉත්තේ කියලා සිහිය පිහිටුවන්න පුළුවන් නම් විතැන වියාගේ සිහිය දියුණු කරනවා.

විතැන නැති ව්‍යුහල්, නැති ද්වේණය ඇවිස්සෙන විදිහට කළුපනා කර කර යන වික ද භෞද්? සිහියෙන් යන වික ද භෞද්? සිහියෙන් යන වික නොදියි. මොකද අපි අනම් මහම් කළුපනා කර කර තියා කියලා, අපි කළුපනා කර කර ගිය කිසිම දෙයක් අපේ ප්‍රවිතයට ලැබෙනව ද? ලැබෙන්නේ නැහැ. අපි සිහින ලේශකයක් හිතින් මවාගෙන මුන්නව මිසක්, යථාර්ථයක් ගැන හිතින්න නෑ. මේ අවුරුදු 10 ක්, 20 ක්, 30 ක් ගත කරපු ප්‍රවිතයේ ඔබ අනහන්තවත් සිහින මවන්න ඇති, ඒ සිහින විකක්වත් සැබැ උනාද? සැබැ උන් නෑ. ඇයි ඒ? ඩූංගරජාතාන් වහන්සේ වදාලා විදිහට මෙන්න මේ විදියේ සිහින ලේශකයක් මවනවා නම් ඒක වියාට ලැබෙනවා. විය සිහින ලේශකයක් මවන්ට ඔහු. මෙන්න මෙහෙම මම කොහොම හර මේ ප්‍රවිතයේ දී වතුරුසා සත්‍ය අවබෝධ කරනවා. මම කොහොම හර සිහියෙන්, විර්යයෙන්, තුවත්තින්

මේ කය ගැන විදිම ගැන සිහිය පිහිටුවනවා කියලා බලවත් ලෙස අධිජ්ධානයක් ඇති කර ගෝනොත් ඒ සිහිනය නම් බොදු වෙලා යනවා කියන කාරණය නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සැබෑ වෙනවා.

බොහෝ විට සිදුවන්නේ අපි අතිතයේ සිදු වෙවිට දෙයක් ගැන කළුපනා කර කර අතිතයේ සෙවණැලි අතර තහිවෙලා අපි ඔහේ කළුපනා කර කර ඉත්තන වික. කිසිම වැඩකට නැති දේවල්. ඒ තුළ රැක්වෙන්නේ කුසලය ද අකුසලය ද? අකුසලය. ඔබ නිතලා බලන්න විතන අකුසලය වැඩිනව නම් විතන කුසලය ප්‍රහාරුය වෙනවා නම් ඒ කළුපනා කරන දෙය තුළ අපිට වැඩක් තියෙනව දා නෑ. අපි යමක්ද නිතන්නේ අපි නිතන දේ ධර්මයට අනුව නිතන්න ඕන. අපි යමක් කරනවා නම් ඒ කරන දේ ධර්මයට අනුව අපි සිහියෙන් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිමට නර ලස්සන උපමාවක්, “වේදනා බුබුදුපාමා” මේ වේදනාව දිය බුඩුලක් වගේ. දැන් ඔබ නිතලා බලන්න ජලාගකට වැස්ස වහින විට වැනි ඩිංඛ බිමට වැවෙනවාන් සමූහම දිය බුඩුලක් නර ගෙන ඒ ස්ථානුයෙකින්ම නැතිවෙලා යනවා. ඒක නැතිවෙන කොටම තව බුඩුලක් නර ගන්නවා. ඒකත් නැති වෙලා යනවා. ඔබ නිතලා බලන්න මේ දිය බුඩුලේ කිසිම භරයක් තියෙනවාදා ගොඳට කළුපනා කරල බලන්න මේ දිය බුඩුලේ කිසිම භරයක් නැහැ. ඇති වුනා, නැති වුනා. ඒ වගේ තමයි අපර කායිකට, මානසිකට ඇතිවන සැප, දුක්, උපේක්ෂා විදිම්. නරයට දිය බුඩුලක් වගේ. වෙලාවකට සැප විදිමක්, වෙලාවකට දුක් විදිමක්, තව වෙලාවකට උපේක්ෂා විදිමක්. වෙලාවකට සැප විදිමක්. වෙලාවකට අපි කළුපනා කර කර ඉත්තනවා. අපි සතුට අරමුණාක් සිහි කර කර ඉත්තනවා. අපිට සැප විදිමක් ඇති වෙනවා. ඔබ සමහර විට කළුපනා කර කර ඉත්තන කොට ඔබේ ඇයේ දෙකින් කඩුල් ඇවිල්ලා නැදුද්ද? ඇවිල්ලා තියෙනවා. ඒ ඇයි? විතන දුක් විදිම ප්‍රධානත්වය අරගෙන තියෙනවා. වික්කේ ප්‍රිය වූ දෙයකින් වෙන්වෙලා. ගිය ඒක හේතු කර ගෙන අපි කළුපනා කර කර ගොක කරනවා. දුක් විදිම විතන ප්‍රධානත්වය වෙනවා. විහෙමත් නැත්තම් බාහිරත් හෝ අභ්‍යන්තරයෙන් අපි කැමති වෙවිට දෙයක් අපිට ඒක නො ලැබිලා යන කොට “අන් මේක මට නො ලැබිලා ගියාගේ, මට මේක ලැබුගේ නැහැගේ” කියලා කළුපනා කර කර විය දුක් වෙනවා. ඒ දුක් විදිම තුළ අකුසලය ම ය වර්ධනය වෙන්නේ කුසලය ම ය පිරිහිලා යන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාලා, මේ වේදනාව දිය බුඩුලක් වගේ දෙකින්න කියල.

දැන් අපි වේදනාව ගැන පමණක් කතා කළාට රුපය, වේදනාව, සක්කුතු, සංඛාර, වික්ද්‍යාත්‍යාත්‍ය කියන මෙන්න මේවා ගැහැත් අවබෝධ කළ යුතුයි. මේවා ගැන අවබෝධයකින් තොරව කෙහෙක් ව්‍යුරුරුය සත්‍ය අවබෝධ කළ කියලා කියනවා නම් වී කාරණය සිද්ධ වෙන්හේ නැහැ. කෙහෙක් ව්‍යුරුරුය සත්‍ය ධර්මය අවබෝධ කළ කියල කියනව නම් විය රුපයට ඇති කැමැත්ත ප්‍රහාණය කරපු කෙහෙක්. කායික වශයෙන් සැප විද්‍යාමක් දැනෙන කොට විය ඇලෙන්නේ නැති කෙහෙක්. ගැටෙන්නේ නැති කෙහෙක්. මානසික, කායික වශයෙන් නිරාමිස ප්‍රිතියක් දැනෙන විට එකට ඇලෙන්නේ නැති කෙහෙක්. ගැටෙන්නේ නැති කෙහෙක්. ගැටෙන්නේ නැති කෙහෙක්. සක්කුතුවට, සංඛාරවලට, වික්ද්‍යාත්‍යාත්‍යට කවදාවත් මුළාවෙන්නේ නැති කෙහෙක්. වී උත්තමයින්ට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ.

ඊ ලගට මේ සැප විද්‍යාම කියල වික ඔබ නිතල බලන්න ස්කේරිර දෙයක් ද අස්කේරිර දෙයක් ද? අස්කේරිර දෙයක්. මේ සැප විද්‍යාම තුළ අපේ කයට පහසක් ලැබෙනවා. ඔබ නිතල බලන්න මේ පහස ලැබෙනට පස්සේසේ මේක බොහෝ වේලාවක් පවතිනවා ද? නැහැ. සුළු වෙළාවකින් එක දුක් විද්‍යාමකට භාරන වෙනවා. මේක හරියට මෙන්න මේ වගේ විකක්. වෙළාවකට අහසේ සුළං හමනවා ඔවුන්ට. වෙළාවකට හමනවා සුළග නැගෙනිර දිගාවෙන් වෙළාවකට සුළග හමනවා දකුණු දිගාවෙන්, වෙළාවකට හමනවා උතුරු දිගාවෙන්, තව වෙළාවකට දුව්ලි සහිත සුළං හමනවා, තව වෙළාවකට දුව්ලි නැති සුළං හමනවා. තව වෙළාවකට සිතල සුළං හමනවා. තව වෙළාවකට සිතලන් නැහැ, උණුසුම් සුළං හමනවා. මෙන්න මේ වගේ සුළං පවතිනව ද නැද්ද? පවතිනවා. බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යුදාලා වේදනාවත් මෙන්න මේ වගේ දෙයක් කියල.

ද්‍රව්‍යක් බුදුරජාත්‍යන් වහන්සේ ලගට තිම්බරුක කියන තාපසයෙක් විනවා. මෙයාටත් සැප, දුක් උපේක්ෂා විද්‍යාම ගැන ප්‍රශ්නයක්, ඇති වෙළා. මෙයා බුද්ධිමත් කෙහෙක් වෙන්න ඕන. සාමාන්‍ය ගිහි කෙහෙක් මේ වගේ ප්‍රශ්න අනන්නේ නැහැ. මෙයා ගිහිල්ලා අනනවා මේ සැප, දුක්, උපේක්ෂා විද්‍යාම තමා විසින් කරපු දෙයක් ද? වී කියන්නේ අපට කායිකට හා මානසිකට හට ගත්තා සැප විද්‍යාම, දුක් විද්‍යාම, මධ්‍යස්ථා විද්‍යාම තමා විසින් කරපු දෙයක් ද කියලා. බුදුරජාත්‍යන් වහන්සේ කියනවා නෑ කියලා. තමා විසින් කරපු දෙයක් නොවෙයි මේක. ඊ ලගට තිම්බරුක තාපස තුමා අනනවා වශයෙන්ම් මේ සැප, දුක්, උපේක්ෂා විද්‍යාම දෙව්යන් වහන්සේගේ කැමැත්තට අනුව ද සිද්ධයි.

වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, “පින්වත් තීම්බරක, විහෙමත් නෙමෙයි සිද්ධ වෙන්නේ.” රී ලගට කියනවා විහෙමත් නැතිනම් මේ සැප, දුක්, උපේෂා විදිම් හට ගන්නේ ඉඩේ ම ද කියලා. ඒ කියන්නේ කරඟාකින් තොරව, විහෙනම් ඉඩේ ම ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප, දුක්, උපේෂා විදිම හට ගන්නේ ඉඩේ නෙවෙයි කියලා.

රී ලගට මේ තීම්බරක තාපසය කියනවා “ස්වාමී, භාග්‍යවතුන් වහන්ස, විතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට සැප, දුක්, උපේෂා විදිම් කියලා දෙයක් නැදෑදා බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් තීම්බරක, විහෙම දෙයක් නැත්තේ නැ තියෙනවා. රී ලගට අහනවා “ස්වාමී, භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ඒ සැප, දුක්, උපේෂා, විදිම් දැන්න නැදෑදා?” කියලා. රීට පස්සේ කියනවා මම ඒක ගෙන දැන්නවා කියල. විහෙනම් ඔබ වහන්සේ ඒක ගෙන දැකින්නේ නැදෑද කියලා අහනවා. ඒක ගෙන මං දැකිනවා කියනවා. රීට පස්සේ බුදුරජාණන් වහන්සේ, රී ලගට විය ප්‍රශ්නයක් අහන්න කළින් කියනවා. “පින්වත් තීම්බරක, සිවගේ අන්තවලට පැමිණුනාට පස්සේ සත්‍ය මොකක් ද කියලා තෝරා බේරා ගැනීමේ වාසනාව ගිලින්ල යනවා.

ඒ කියන්නේ අපි ගාස්වත දෘශ්‍යීයට හෝ උච්චේද දෘශ්‍යීයට වැටුනොත්, ඒ කියන්නේ පරලෙවක් තියෙනවා. වික්කො නැ මෙලෙව කියලා විකක් නැ. පරලෙව කියලා විකක් නැ කියලා දෘශ්‍යී වලට බැස ගන්නව නම්, යම් කිසි අන්තයකට බැස ගන්නව නම් ඒ අන්ත තුළ සිටින කෙහෙකුට කොසිතරම් බැරු දේශනා කළත් වියාට ඒ බැරු තේරන්නේ නැ. ඒකට ජේතුව විය ඒ දෘශ්‍යීය තුළ ඉන්න තිසා. විය ඒ දෘශ්‍යීය තුළ ඉදෙනෙන කද්‍රුපනා කරනවා. විය මොනවා කිවිවත්, මේ දෘශ්‍යීය තමයි හරි කියන මතය තුළ විය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වගේ අන්තවලට පැමිණුනාට පස්සේ සත්‍ය දැකින්න බැං කියලා.

ද්‍රව්‍යක් බුදුරජාණන් වහන්සේ ලගට බාහ්මණයක් ඇවිල්ලා කියනවා මං මෙන්න මේ වගේ මතයක් දුරනවා. ඒ තමයි මේ ලෝකයේ කිසිම දෙයක් මම අදහන්නේ නැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඔය දෘශ්‍යීයට ඇලුම් කරනවා හේද කියලා. මොන දෘශ්‍යීයට ද? කිසිම දේකට ඇලෙන්නේ නැ. ගැටෙන්නේ නැ. මං කැමති නැ. මං අදහස් කරන්නේ නැ. විතකොට කියනවා “ම්වි” කියලා. විතකොට බලන්න තමා දැන්නේ නැ තමා දෘශ්‍යීයකට බැසෙනෙන. විතකොට බලන්න මේ

දැංච්ටීය කියන වික අපේ සිනෝ විතුරාරිය සතන අවබෝධය වහසුලා දාන විකක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වගේ අන්තවලට පැමිණුනාට පස්සේ සතන මොකක් ද, කියලා හඳුනාගත්ත බිං. කොයි තරම් පැහැදිලිව ධර්මය කරා කළත්, කොයි තරම් මේ දැංච්ටීයේ තියෙන හායානක පැත්ත ගැන කරා කළත් විය ඒ අදහස අතහරනවද නැද්ද? අතහරන්නේ නඩ. එකට හේතුව විය ඒ අදහස තුළ මුළු බැසැගෙන ඉහ්නේ. විය ඒ අදහස්න් බැහැර වෙන්නේ නඩ. බුදුරජාණන් වහන්සේ වදාලා තරාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ඔය අන්තයට බැසැගෙන නො වෙයි. තරාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපථවෙන්. සම්මා දිටිධිය, සම්මා සංකර්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආච්ච, සම්මා වායාම, සම්මා සත්, සම්මා සමාධි සහිත ඉතාමත් තිරුවල් මේ මධ්‍යම ප්‍රතිපථවි තුළයි.

ර් මගට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සංම දෙයක් ම භර ගෙන්නේ හේතුවෙන් දහම තිකා කියලා. අවිදාව හේතු කර ගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාරය හේතු කරගෙන වික්ද්‍යානාත්‍යය ඇති වෙනවා. වික්ද්‍යානාත්‍යය හේතු කර ගෙන නාම-රුප ඇති වෙනවා. නාම-රුප හේතු කර ගෙන ආයතන, සළායතන ඇති වෙනවා සළායතන හේතු කර ගෙන ස්පර්ශය ඇති වෙනවා මෙන්න මේ ස්පර්ශය හේතු කර ගෙන. විදිම කියන වික ඇතිවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. විතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ගැටැලු තියෙනව ද? ගැටැලු නැහැ. එකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග ඉතාමත් පිරිසිදු ලෙස දේශනා කරපු ධර්මයක්. කෙහෙක් ඒ ධර්මය අහනවා නම් වියාට ගැටැලු මතුවෙන්නේ නඩ. සමහර අය ඉන්නවා මේ ධර්මය අහනවා වැරදි සොයන අදහස්න්. බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් මේ ධර්මය වැරදි නොයන අදහස්න් අහනවා නම් විය පිරිහිලා යනවා. කළවර විගෙන යන හඳුන් වගේ, කුණු වෙවිව පැළුයක් කුමුදක හිටෙවිවා වගේ, මාල් නැති විලක, දිය නැති විලක ඉන්න මාල් රංවුවක් වගේ. විය පිරිහිලා යනවා. මේකෙන් අපට ගේනවා මේ සැමදේකට ම සිහිය දියුණු කරන්න. විරිය දියුණු කරන්න ඕන.

අපේ පිවිතයට තුවනු ඇති කර ගන්නට විකම වික දෙයක් අවශ්‍යයි. ඒ තමයි ධර්මයානය. අපට ධර්මයානයක් නැත්තම් මේ වේදනානුපස්සනාට ගැන සිහිය පිහිටුවන්න බිං. ඇයි බුදුරජාණන් වහන්සේ පහාත් සූත්‍ර දේශනාවේදී පැහැදිලිව දේශනා කරනවා මේ ලෙසේක් කෙහෙක් ඉන්නවා වියාට වේදනාට ගැන අවබෝධයක් නැහැ. වියාට සැප විදිමක් ඇති වුනාට පස්සේ කායික හෝ මානසිකව විය

ඩ් විදිමට ඇඟෙනවා. ඩ් ඇඟෙන්ගේ ඇයි? වියාට ඩ් වේදනාව ගැන අවබෝධයක් නැහැ. වේදනාව ගැන අවබෝධයක් තිබුන නම් විය ඩ් සැප විදිමට ඇඟෙනව දී නැහැ. වියා ඩ් සැප විදිමට ඇඟෙන්ගේ නැහැ. නමුත් වතුරාදය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් තියෙන ග්‍රාවකයා කාසිකව හෝ මානසිකව හෝ ඇතිවන සැප, දුක්, උලේකා විදිම නමුවේ ඇඟෙන්ගෙන් නැහැ. ගැටෙන්ගෙන් නෑ. ඩ්කටර හේතුව මොකක්ද? වියා දහ්නවා වේදනාව කියලා කියන්ගේ මෙන්න මේ වගේ දෙයක් කියලා.

මේ වේදනාව අපට අවබෝධ කරන්න පුළුවන්. ඩ්කටර ආකාර කිහිපයක් උන්වත්තේ ව්‍යුතු. ඩ් තමයි බුදුරජාණන් වහන්සේ ව්‍යුතු මේ වේදනාවේ ආශ්චර්යයක් තියෙනවා කියලා. ඩ් වගේ තමයි මේ වේදනාවේ ආදිනවයකත් තියෙනවා. ඩ් වගේම තමයි මේ වේදනාවේ නිස්සර්තයකත් තියෙනවා. අපි ගත්තොත් අපි ජ්‍යවත්වන සමාජය තුළ යම් කිසි දෙයක් මේ ලෝකයට හෙළිදාරවි කපුත් ඩ්කේ සැපය පමණයි අපට දකින්න පුළුවන්, ඩ් දේ වෙනස් වෙනවා දකින්න පුළුවන් ව්‍යුතුන් ඩ් දේ තුළින් අපට තිදෙනස් වීමක් ගැන අපට කියලා දීලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ සියුම් ධර්මය තුළ පැහැදිලිව කියල දීල තියෙනවා මේ ලෝකය මෙත්න මේ වගේ දෙයක් කියලා. ඩ් විතරක් නො වෙයි මේ ලෝකයෙන් නිදහස් වන හැරිත් බුදුරජාණන් වහන්සේ ව්‍යුතු. ඩ්කටර අපි බුදුරජාණන් වහන්සේ වීමක් සරණ යා යුත්තේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව කියලා මේ වගේ දෙයක් තියෙනවා කියලා විතැනින් නැවතුහෙන් නෑ. මේ වේදනාවේ නිස්සර්තය කියලා විකක් තියෙනවා. මේ වේදනාව අවබෝධ කපුත් වියා මේ දුකින් තිදහස් වෙනවා කියලා මේ ලෝකයට හෙළිදාරවි කළා. බලන්න විතකොට බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන කියලා නතර වෙලා නෑ. වේදනාවේ නිදහස් වීමක් ගැන කථ කරල තියෙනවා.

මොකක්ද මේ වේදනාවේ ආශ්චර්ය කියල කියන්හේ? වේදනාව නිසා, විදිම නිසා යම් කිසි සැපයක් කාසික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් යම් කිසි සැපයක් යම් කිසි සැවතික් හටගන්නවා නම් ඩ්ක තමයි වේදනාවේ ආශ්චර්ය. ඊ ලැයට වේදනාවේ ආශ්චර්යය කියල කියන්හේ මේ වේදනාව වෙනස් වෙනවා. දැන් ඔබ තිතල බලන්න ඔබ සැප විදිමක් විදුෂ අවස්ථාවක් කළුපනා කරලා බලන්න. ඩ් සැප විදිම නිත්‍ය නම් ආදිනවයක් වේදනාව තුළ නැත්නම් ඩ් සැප විදිම නැමදාම පවතින්න ඕනි. ඩ් වේදනාව සදාකාලික දෙයක් වෙන්නට ඕනි. නමුත් වේදනාව කියලා කියන්හේ සදාකාලික දෙයක් නොවේ.

සැප විදීම හැමදාම නියෙන දෙයක් නොවේයි. වෙනස් වෙනවා. අනිතසයි, දුකයි 'විපරණාම ධම්මං' වෙනස් වෙලා යනවා. මෙහේත් මේක තමයි වේදනාවේ ආදිනවය කියලා කියන්නේ. ඒ ඉගට වේදනාවේ නිස්සරණාය කියන්නේ වේදනාව කෙරෙහි යම් සැපයක්, වේදනාව කෙරෙහි යම් කැමැත්තක්, වේදනාව කෙරෙහි යම් ආකාචක්, අපේ කින් නියෙනවාද අන්න ඒ ආකාච දුරුන් ම දුරු කරලා දානවා.

එශ්චට තමයි කියන්නේ වේදනාවේ නිස්සරණාය කියලා. අපිට කායිකව මේ සැප විදීම හට ගන්නවා. කායිකව මේ සැප විදීම හට ගත්තට පස්සෙක් එක අනිතස වශයෙන් වැඩිය යුතුයි. නිස්සරණායක් බලාපොරාත්තු වෙන්න නම්, ඒ සැප විදීම දුක් වශයෙන් වැඩිය යුතුයි. එකේ නිස්සරණායක් බලාපොරාත්තු වෙන්න නම් ඒ සැප විදීම අනාත්ම ස්වභාවයෙන් යුත්ත යැයි කියලා වියා වැඩිය යුතුයි. වියා නිස්සරණායක් දැකින්නේ නැ සැප, දුක්, උපේෂ්මා විදීම, අනිතස, දුක්බ්, අනාත්ම කියන මේ තුළක්ෂණයට වියා විදුරුණා වඩන්නේ නැත්තම්. දැන් අපි ගත්තොත් යම් කිසි ස්වභායක් නියෙනවා කියලා තිතමු. ඒ ස්වභායට යන්න පාරක් නියෙනවා. ඒ වගේම තමයි ඒ පාරේ වියා හරියට වෙන වෙන පාරවල් වල යන්නේ නැතිව මේ පාරේ ගියෙන් අර ස්වභායට වැවෙනවා. ඒ වගේ තමයි බුදුරජාණ් වහන්සේ ව්‍යාප පැහැදිලි ධර්මය තුළ අපි ඉන්නව නම් සතර සතිපට්ඨානය තුළ වීරය පිහිටුවනවා නම් අපි ඉංධිපාද වධනවා නම්, ඉද්ධා විරය, සති, සමාධි. පක්ෂූකු ගුණ ධර්ම ආදිය දියුණු කරනවා නම් ඒවා ඉන්දිය වශයෙන් අප සිත තුළ වීරධිනය වෙලා ඒවා බලයක් බවට පත්වෙනවා නම්, සත්ත බොජ්ඩිංග මේ අපේ සිත තුළ වීරධින වෙනවා නම්, ආර්ය අෂ්ධාංගික මාර්ගය ම අපේ සිත තුළ වැඩිනවා නම් අපි බලාපොරාත්තු වුනත් නැතන් අප ඒ නිවහට පත් වෙනවා.

දැන් ඔබ තිතලා බලන්න, කෙනෙක් ගිතෙල් නියෙන භාජනයක් රෝගෙන ගිතින් මේ භාජනය කඩිල බිඳා එක ගෙකට දානවා. ගෙකට දැමීමට පස්සෙ ගිතෙල්වල ස්වභාවය මොකක්ද? උඩිට විනවා. නමුත් අර භාජනය කැඩුන බිඳා නිසා ඒවා යටට යනවා. නමුත් කෙනෙක් කියනවා නම් ගිතෙල් යටට යන්වා කියලා. සිද්ධ වෙනවද? නෑ. අන්න ඒ වගේ තමයි කෙනෙක් කියනවා නම් හරියට සතර සතිපට්ඨානයේ සිත පිහිටුවනවා නම්, වියා හරියට වීරය පිහිටුවනවා නම්, ඉද්ධා දී ගුණාධර්ම දියුණු කරලා ආර්ය අෂ්ධාංගික මාර්ගය වධනවා නම් කෙනෙක් කියනවා නම් ඔය ඕවා කළාට ඔයාට නිවන ලැබෙන්නේ නැ කියලා එක සිද්ධ වෙන්නේ නෑ. වියාගේ ප්‍රතිපථාව හර නිසා වියාට

ප්‍රතිඵල ගැබෙනවා. වියා පූංචි කෙනෙක් වෙන්න පුළුවන් වියා තරේතු කෙනෙක් වෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා ලෙඩි ඇදේ ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. මේකෙන් අපට පැහැදිලිව ජේනවා, අපි කවුරටේ වතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් මේ ධර්ම සූත්‍රණය කියන වික ඇති කර ගන්න ම යිනි.

වේදනාව ගැන සිහිය පිහිටුවන්න නම් අපි වේදනාව ගැන අවබෝධයක් ඇති කර ගෙන තියෙන්නට යිනි. වේදනාව ගැන අවබෝධයක් නැතිව අපේ සිතට සැප විදීමක් ආවට පස්සේ, දුක් විදීමක් ආවට පස්සේ, මධ්‍යස්ථා විදීමක් අපේ සිත තුළ පවතින කොට අපි ව්වට වික්කො ඇතෙනවා. වික්කො ගැටෙනවා. වික්කො මුළුවෙනවා මෙවති ධර්මතාවයක් අපේ සිත තුළ හටගන්නේ විකම වික දෙයක් දියුණු නො කිරීම තේතු කොට ගෙන. ඒ තමයි සිහිය. බුදුරජාණන් වහන්සේ වදාලා සතර සතිපට්‍යාන සූත්‍ර දේශනාවේ දී වේදනානුපස්සනාව ගැන, වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කිමති ශ්‍රාවකයා වියා මෙන්න මේ විදිහට වියා සිහියෙන් ඉන්නවා කියනවා.

“සුඛං වේදනා වේදිය මානේ, සුඛං වේදනා වේදියාම් ති පජානාති” වියාගේ කයට සැප විදීමක් හටගන්නවා නම් සැප විදීමක් මගේ කය තුළ දැන් පවතිනවා කියලා සිහිය පිහිටුවනවා ‘දුක්ංං වා වේදනා, වේදියානේ දුක්ංං වා වේදනා වේදියාම්ති පජානාති’ තමා තුළ මානසිකව හෝ කායිකව හරි යම් කිසි දුකක් නම් පවතින්නේ ප්‍රබල විදිහට මගේ සිත තුළ මගේ කය තුළ දැන් පවතින්නේ දුක් විදීමක් කියලා විය සිහිය පිහිටුවා ගන්නවා. එ ලගට අදුක්ංම සුඛංවා වේදනා වේදියානේ, අදුක්ංමසුං වේදනා වේදියාම්ති පජානාති. දුක් සැප රහිත මධ්‍යස්ථා විදීමක නම් වාසය කරන්නේ දැන් මගේ සිත තුළ පවතින්නේ දුකත් නැති සැපත් නැති විදීමක් කියලා වියා මනාකොට සිහිය පිහිටුවනවා. මෙන්න මේ විදිහට තමයි. වේදනාව ගැන සිහිය පිහිටි විය යුත්තේ.

වේදනාව ගැන කතා කරන කොට, බුදුරජාණන් වහන්සේ කායික වේදනාව පමණක් නො වෙයි වදාලේ. මානසික වේදනාව කියලා විකක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ. මේ කායික වේදනාවට, සිහිය පිහිටුවනවාට වඩා ඉතා ප්‍රබල සිහියක් මානසික වේදනාව තුළ සිහිය පිහිටුවන්නට අන්තර්ගතයි. දැන් අපි ගන්නොත් කය කියලා කියන්නේ හරි ගොරෝසු දෙයක්. අපට ප්‍රකට දෙයක්. නමුත් මනස කියලා කියන්නේ අපට ප්‍රකට වන දෙයක් නොවේයි. සිහියෙන්, නුවතින්, මනා

සිහියෙන් යුතුව හිටියෙන් එක අපට හඳුනාගන්න පූඩ්‍රවන්. විහෙමත් විස්කේනෙක් තමයි එක ගැන අවබෝධයක් ඇති කර ගන්නේ. නමුත් කෙනෙකුට මේ මහස ගැන මේ මානසිකව හට ගන්න සැප, දුක්, උපේක්ෂා, විදීම ගැන අවබෝධයක් නැත්තම්, මුළුවට පත්වන්නේ නැත්තම්, වියා සැප, දුක්, උපේක්ෂා, විදීම අවබෝධ කරලා, වියා පරතෙරට විඛිනවා. වියා ගිහි කෙනෙක් වෙන්නට පූඩ්‍රවන්, පැවිදි කෙනෙක් වේවා. ඕනම කෙනෙක් කැමතෙන් නම් වතුරාර්ය සත්‍ය අවබෝධයට විය කළ යුත්තේ මේ කය ගැන සිහිය පිහිටුවීමයි. මේ සැප, දුක් උපේක්ෂා විදීම ගැන සිහිය පිහිටුවීමයි. රේ ලගට මේ සිත ගැන. ඊ ලගට පංච හිටරණ, සට්ත බොජ්ජංග, වතුරාර්ය සත්‍ය, ආයතන ගැන මෙන්න මේවා ගැන සිහිය පිහිටුවන්නට ඕන.

අපි හිතමු කෙනෙක් සීල්වන්ට ජීවිතය ගත කරනවා. කෙනෙක් ඉන්නවා තොටුට ආපිට අෂ්ධ්‍යමක සීලය සමාදන් වෙලා, කැලුලුල් නැති, කඩ සීදුරු නැති, මතා පිරිසිදු සීලයක් රැකිනවා. වියා ඒ පිරිසිදු සීලය තුළ ඉදෙනු කළේපනා කරනවා මම තව රික ද්‍රව්‍යක්හි රහන් වෙනවා. පූඩ්‍රවන් ද, බිං. වියා සීලයක් සමාදන් වුනා කියලා වියාට ඒ සිහිය දියුණු වෙන්නේ නෑ. වියා සිහිය දියුණු කළ යුතුයි. දැන් අපි ගන්නොයේ ඔබ හිතලා බලන්න කිකිලි බිත්තර දුම්මට පස්සේ කිකිලි බිත්තර රකින්නේ නැත්තම් නැවත පැටවු හටගන්නවා දී? නෑ. නමුත් කිකිලි බිත්තර රකිනවාන්ම් පැටවු හටගන්නවාද නැද්ද? හටගන්නවා. මේකෙන් අපට පැහැදිලිව ජේනවා අපි සිහිය දියුණු වේවා, දියුණු වේවා කිවිටට සිහිය දියුණු වෙන්නේ නැහැ. අපි සිහිය දියුණු කළ යුතුයි.

එක හිසා ඔබ කළේපනා කළ යුත්තේ අපට මේ මනුෂය ජීවිතය කියන වික ලැබුනේ ඉතාමත් දුර්ලහවයි. ඉතාමත් දුර්ලහව තමයි මේ මුද්ධ ගාසනය කියන වික අපට මූණ ගැනුනේ. කළයානා මිතු සම්පත්තිය අපට මූණ ගැසුන වික ඊටත් වඩා දුර්ලහයි. බුදුරජානාන් වහන්සේ ව්‍යාප පැහැදිලි වතුරාර්ය සත්‍ය ධර්මය ගුවනාය කරනවා කියන කාරණායක් දුර්ලහයි. විතකොට ඔබ හිතල බලන්න මෙන්න මේ වගේ දුර්ලහ ගණයේ කරනු යායියක් සමග ඔබ මේ වෙලාවේ ජීවත් වෙනවා, දැන් ඔබ හිතලා බලන්න. ඔබට කය ගැන සිහිය පිහිටුවන්න පූඩ්‍රවන්, විදීම ගැන සිහිය පිහිටුවන්න පූඩ්‍රවන්. සිත ගැන, ධර්මයක් ගැන සිහිය පිහිටුවන්න පූඩ්‍රවන්. නමුත් තිරිසන් ලෝකේ ඉපදුන තිරිසගෙනකුට අඩුම තරම්න් පූඩ්‍රවන්ද සත්‍යන් මැරිමෙන් වැළඳිවා ඉන්න බිං. විහෙමත් තිරිසන් ලෝකයේ යම් සත්වයෙක් උපන්නාද ඒ සත්වයාට සිහිය දියුණු

කිරීමේ වාසනාව ගිලිහිලා යනවා. නමුත් මහුපද පිටතයක් බබලා තියන අපි කළේපනා කරන්න සිහිය කියන වික ඉතා ඉක්මනින් දියුණු කරන්න. ඊ ලගට නිරයේ ඉපදිලා ඉන්න කෙනෙක් ගත්තොත් වියාර මේ සිහිය දියුණු කරන්න බැ. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් ගත්තොත් වියාර මේ සිහිය දියුණු කරන්න බැ. ඊ ලගට අපි ගත්තොත් කෙනෙක් ඉන්නවනම ධර්මය ඇඟෙන්නේ නැති බොහෝ දුර ප්‍රදේශවල දුර පළාත්වල ඉන්නව නම් පැහැදිලි වතුරුරුය සත්‍ය කියන වචනවත් ඇඟෙන්නේ නැති පළාත්වල. වියාර මේ සිහිය දියුණු කරන්න බැ. සින්න කෙනෙක් ඉන්නව මින්න දාෂ්මේ වලට අනුවෙලා මින්න දාෂ්මේකව විපරිත දැරුණ ඇති කර ගෙන ඉන්නව. ඒ කියන්නේ මෙලොව කියලා අමුතු දෙයක් නෑ. පරෙලාව කියලා අමුතු දේකත් නැහැ. අම්මා කියලා අපට අමුතු කෙනෙක් නැහැ. තාත්තා කියලා අමුතු කෙනෙක් මේ ලෝකට නෑ. ඒ වගේම සිපපාතික සත්වයෝ නෑ. මෙන්න මේ විදිහට නොයෙක් නොයෙක් දාෂ්මේ සිත තුළ ඇතිවෙනවා.

බූදුරජාණන් වහන්සේ වඩාපා මෙන්න මේ දසවස්තුක මින්න දාෂ්මේ ඇතිවෙනාට පස්සේ වියාර මේ සම්මා සතිය දියුණු කරන්න බැ. සිහිය දියුණු කරයි. වියා සමාධියක් හෝ ඇති කර ගනියි. හැඳුයි ඒ සමාධිය සම්මා සමාධියක් නොවෙයි. ම්විඡා සමාධියක්. දැන් අපි ගත්තොත් බූදුරජාණන් වහන්සේ පහළ වෙන්න කළින් ලෝකයේ හිටියේ නැදේද සිත දියුණු කරපු අය? සිටියා. නමුත් ඒක සම්මා සමාධියද? ම්විඡා සමාධිය දී? ම්විඡා සමාධිය.

ව්‍යෙකට හේතුව සම්මා සමාධිය කියලා දෙයක් මේ ලෝකයට හේපිදරවී කරන්න තරම් ප්‍රයාවන්ත ප්‍රරුෂයෙක්, ප්‍රයාවන්ත උත්තමයන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙලා හිටියේ නෑ. නමුත් අපට සිහිය ගැන කරන කතා ඇඟෙනවා. ඊ ලගට සිලය රකින්නේ මෙන්න මේ විදිහට කියලා අපි කතා කරනවා සිලය රැක්කහම මෙන්න මේ වගේ ආනිංස ලැබෙනවා කියලා අපි කතා කරනවා. බලන්න අපි කොයි තරම් වාසනාවන්න දී? නමුත් මෙන්න මේ වගේ දුර්ලන ගණයේ කරනු යායියක් අපේ පිටතය හා ඒකාබද්ධව වෙලා පවත්න මොහොතක, අපි නිකරුණේ මේ මහුපද පිටතය ගත කරනවා නම් විදිහෙදා කාලා, ඩිලා, නවලා මේ විදියේ පිටතය සාමාන්‍ය විදිහට ගත කරනවා නම් නිකම් ම නිකම් නිකමෙක් විදිහට මැර්ලා යනවා. අතට ලැබේවිව විශාල තැස්ගේක් උග්‍රලවත් බලන්නේ නැතිව වීසි කළා වගේ වැඩක්. අපිට ලැබේවිව දුර්ලන මහුපද පිටතයෙන් අපි ප්‍රයෝගනය ගත්තේ නෑ. දැන් සිඛ නිතලා බලන්න, මේ ප්‍රශ්නය

තියෙන්හේ මනුෂයන්ට විතර දී නෑ. සැම කෙහෙකුට ම මේ ප්‍රශ්නය තියෙනවා.

නමුත් මේක ප්‍රශ්නයක් කියලා මේක මගේ සංසාර ගමනට අදාල ප්‍රශ්නයක් කියලා මට ප්‍රශ්නයක් කියලා අවබෝධයක් ඇතිවෙන්හේ බුද්ධිමත් මනුෂයකුට පමණයි. තිරිසන් ලෝකේ කෙහෙකුට ඇති වෙනවද මේක මහා දුකක් මං යනවා මනුෂය ලෝකේ පින් කරන්න කියලා හිතෙනව දී? විගෙම හිතෙන්හේ නැහැ. ඇයි වේ. සිතිමේ ගක්තිය නෑ. නමුත් ඔබ හිතන්හ තිරිසන් ලෝකේ අයට සිතියක් නැද්දේ? සිතියක් තියෙනවා අපි ගමු බල්ලෙක්. අපි හිතමු ගෙදරක ඉන්න බල්ලෙක්. උප අපි හිතමු ඔන්හ ගමේ ඇවේදලා හවසට විනවා. උප හවසට ගෙදරට වින්නට සිතියක් නැද්දේ? තියෙනවා. සිතියක් නැත්නම් උප වෙන ගෙදරක යන්න සින්. උපත් සිතියක් තියෙනවා. නමුත් වේ සිතිය දියුණු තිරිමේ වාසනාව නැහැ. මේක නිසා අපි කළුපනා කරන්නට සිනේ මේ ප්‍රශ්නය තියෙන්හේ ලමා අයට විතරක් නොවේ. තරුණා අයට පමණක් නොවේ. මහා අයට පමණක් නොවේ. මේක නිසා අපි කළුපනා කරන්නට සිනේ අපි මොනවා වූනන් අපි සිත, කය, වචනය මුල් කර ගෙන යම් යම් දේවල් හිතනවා. යම් යම් දේවල් කතා කරනවා. යම් යම් දේවල් කරනවා. අභ්‍යන්තර වැඩිකර නැති දේවල් නම් අපි කළුපනා කර කර සිටියේ රිට අනුකූල උපතක් තියෙනවා. ඇද කාලේ ගත්තොත් ඇද කාලේ වැරදි කරන ආයට දැඩුවම් දෙන විදියේ සුදුසු ස්ථාන නැද්දේ? තියෙනවා. අන්හ වේ වගේ තමයි වැරදි විදිහට නම් හිතන්හේ, වැරදි විදිහට නම් ක්‍රියා කරන්හේ, වැරදි විදිහට නම් වචන හසුරුවන්හේ වියාලටත් යන්න තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යාපාර කෙහෙක් ඉන්න ප්‍රාථමික හොඳට දහ බාහා තියෙන, වියාට විශාල පිරිසක් ඉන්න. වේ වගේම සළුම් බාගේ, හරක-බාන, ගේ-දොර, ඉඩ-කඩම්, යාන-වාහන මෙන්න මේවගෙන් වියා බලසම්පන්නයි. මේ වගේ දේවල් අයිති වන්නේ ලෝකේත්තර දේවල්වලට දී? ලොකික දේවල් වලට දී? ලොකික දේවල් වලටයි මේවා අයිති වෙන්හේ.

මේ ලොකික දේවල් අතලේ මෙයා නර බලසම්පන්නයි. නමුත් මෙයා හිතන්හේ වැරදි විදිහට. කිවිවොත් බොරුවක්. කිවිවොත් කේලුමක්. කිවිවොත් කත්තට අමිහිර වචනයක්. කයෙන් ක්‍රියා කළෙන් වික්කේ සතුන් මරණවා, වික්කේ නොරකමක් කරනවා, වික්කේ වැරදි කාම මෙත්‍යාවෘර, වැරදි වැඩික්. බුදුරජාණන් වහන්සේ ව්‍යාපාර කෙයි තිබුණාත්, වියා කොයිතරම් ලොකික අතින්

බලසම්පන්න ව්‍යන් වියා සිතින් හරි දුබලයි. සිතින් වියා මේ ලෝකේ පරාපයට පත්වෙලා ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනු කරනවා මේ සිතේ අකුසල් තියාගෙන ඉන්න කෙනා මෙන්න මේ වගේ. අපි හිතමු ඔන්න මනමාලියක් ඉන්නවා මේ මනමාලිය ලස්සනට හැඩ කරලා, ලස්සනට ඔප දාලා හදනවා. ඔප නංවලා හදනවා. හැඳවට පස්සේ මේ මනමාලි ලස්සන කෙනෙක්ද? විරුද්ධ කෙනෙක් ද? මෙයා ලස්සන කෙනෙක්. නමත් බුදු රජාණන් වහන්සේ කියනවා මෙයාගේ සිතේ රිර්ෂකාව නම් තියෙන්නේ, තුළුදා නම් තියෙන්නේ, ප්‍රිගැනීම නම් තියෙන්නේ, විකවෙක තිරුම නම් තියෙන්නේ වියා කොයි තරම් ලස්සනට හිටියත් මගේ බුද්ධ ගාසනය තුළ විය කැත ම කැත කෙනක් කියනවා. විතකාව බලන්න මේ බුද්ධ ගාසනය තුළ අපට ලස්සන වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ නිකම් ම නිකම් මේ මනුෂ්‍ය ජීවිතය ගෙවිලා යන්න දෙන්න විපා. ඔබ කුමක් හෝ ප්‍රයෝගනයක් මේකෙන් ගන්න. මේ මනුෂ්‍ය ජීවිතය කියන වික අපට ඉඩේ පහළ වන දෙයක් නොවේයි. අපි පෙර කළ යම්කිසි පිහික ප්‍රතිව්‍යුත් හැරියටද මේ මනුස්ස ජීවිතය අපට ලැබුණේ. ඒ පිහා කොයි මොහොන්, කොයි වෙලාවේ අවසන් වෙලා යයි ද දුන්නේ නං. ඒ වෙලාවට ක්‍රිත් අපි මේ දේ කරගත්තේ නැත්තම් අපි ආයෙමත් නිරායර යනවා.

තිරසන් ලෝකේ බල්ලෝ, බල්ලු වෙලා ආයෙමත් උපදිනවා. තිරයේ නිරසත්තු වෙලා ප්‍රේත ලෝකේ ප්‍රේතයේ වෙලා දුක් විදිනවා. ඔබ හිතලා බලන්න. විතකාව අපි මේ මනුස්ස ලෝකේ ඇතෙන් දැකපු දේවල්. කියපු කියුම්, නටපු නැරිම් ඔක්කාම ඉවරයි. නදේද? මේක සම්පූර්ණ සත්‍යක්. අපි හිතමු අන්න අර වගේ ලොකික බලසම්පන්න කෙනෙක් මරණයට පත් වනා. ගිහිල්ලු ඉපදුනා බල්ලෝක් වෙලා. වියාට යන්ට කාර් තියෙනවද? නං. පසින් ම දුවන්න ඕනෑ. අන්න වේක නිසා ඔබ කළුපනා කරන්නට ඕනෑ මේ මනුස්ස ජීවිතයට ලැබෙන සුළු සැපයට ඔබ අපුවෙන්න විපා. මේ සැපය කියලා කියන්නේ, ඉතාමත් සුළු දෙයක්. බුදුරජාණන් වහන්සේ වැඩාලා ආශ්චාදය කියන වික හැරුම ටිකයි. නමත් ආදිනවය කියන වික තමයි විශාල වශයෙන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ රැජයේ ආශ්චාදය ආදිනවය නිස්සරණය ලස්සනට විස්තර කරනවා මේ ආකාරයට. රැජයේ ආශ්චාදය ආදිනවය නිස්සරණය අවබෝධ කර ගන්න. විතකාව වියා රැජයෙන් නිදහස් වෙනවා. විදීම නටගන්න නැති විදීම නැති වෙන නැති, විදීමේ ආශ්චාදය, විදීමේ ආදිනවය, නිස්සරණය අවබෝධ කළාත් වියා වේදනාව කෙරෙන් තියෙන ජ්‍යෙෂ්ඨරාගය නැති කරනවා. සකද්‍යාව කෙරෙන් අවබෝධයෙන් යුතුව කළකිරුණෙන් වියා මේකෙන් නිදහස්

වෙනවා. ඒ නිසා මේ පංච උපාදානස්කන්දය ම ඔබ අවබෝද්ධ කරගන්නට මහන්සි ගන්න යිනේ. ඒ නිසා මේ වේදනාව ගැන ඔබ අද සිට ම අධිෂ්ථානයක් ඇති කරගන්න මං මේ විදිම ගැන ද්‍රව්‍යව සූල් වේලාවක් නො සිතිය පිහිටුවනවා කියලා. මේ දේ කරන්න ඔබට බැරේකමක් නෑ. ඒ නිසා ඔබ අධිෂ්ථානයක් ඇති කරගන්න මේ දුර්ලභව ලබුණු මනුස්ස පේවිතයේ කොහොම හර මේ සිතිය දියුණු කරලා මමත් මේ වතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝද්ධ කර ගන්නවා කියලා.

සාතු! සාතු! සාතු!!!

ඉගම්පිළාලී පිශ්චරි වස්සානය ආගුණු

විත්තානුතක්තා සහිතවේනය ආගුණු මුද්‍රා

ගත්තේ ඔහා සංස්ක්ත්‍යෙන් ඇවශයි.

පුද්ධාච්ච පිත්ත්වත්,

දැන් මේ පින්වතුන් තවත් ද්‍රව්‍යක් තිමා කරන මොහොතක්. උදායක් විළුණිලා දහවල ගෙවිලා රාත්‍රිය පැයා වෙද්දී මේ පරිසරය විසින් අපට අපුරු පත්‍රිවිඩ්‍යක් දෙනවා. ඒ පරිසරය විසින් මේ ස්වභාව ධර්මය විසින් අපට කියලා දෙන පත්‍රිවිඩ්‍ය තමයි “තවත් පිවත් වෙන්න තිබෙන්නේ සූල කාලයයි” ඉක්මනින්ම මේ ලබුණු උතුම් මොහොතින් එම නෙපා ගනීන්” කියන වික. පින්වතුති, මේ කාරණය වටහා ගත්තේ තවාගත ග්‍රාවකයේ පමණුයි. බොහෝ දෙනෙක් ඇස පිනවමින්, කතු පිනවමින්, භාසය පිනවමින්, දිව පිනවමින්, කය පිනවමින්, සිත පිනවමින් පරක් තෙරක් නො පෙනෙන අති දිර්ස සංසාරයක් යන්න ලස්සේ වෙන්නේ මේවා ගැන අවබෝධියක් තැබුව ම යි. බොහෝ දෙනෙක් පංච කාමය ට ම වසර වෙලා කාමයන්ගෙන් තැප්තියක් නො ලබා ම අදුරු ම ඉපදිලා අදුරු ම ජීවත්වෙලා අදුරක් කරා ම යනවා.

දැන් ඔබට හිතෙන්නට පූජාවන් ඉස්සර වගේ නො වෙයි බොහෝ දෙනෙක් සිල් ග්‍රාන් දම් පුරනවා, සමාධිය වඩනවා, බණ අහනවා, ගොතම බුද්ධ ගාසනය ආයෙමත් බිඛලනවා කියලා. වේත් සිද්ධින්නේ රිට භාත්පසින්ම වෙනස් දෙයක්. බැඳු බැඳුමට දියුණු වෙලා තියෙන්නේ

මංමාවත්, ගොඩනැගිලි, යානවාහන, තාක්ෂණය මිසක් මෙනු සහ සන්නාහය නො වෙයි. මිනිස් සන්නාහය දියුතු උනානම් මේ ලෝකයේ මිනිමැරැම, අඩුවෙන්නට සින. මංකොල්ලක්සම් අඩුවෙන්නට සින. දූෂණ අපවාර අඩුවෙන්නට සින. වීත් දිනෙන් දින අධ්‍යම හිස ඔසවනවා. පින්වතුනි, අශේෂන් ම මෙවැනි වකවානුවක් තුළ ඉපදුන අපට ගෞතම බුද්ධ ගාසනයේ උණුසුම තවම තියෙනවා. වේක නිසා ඔබත් මමත් අතියියින් ම වාසනාවන්තයි. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිතිවත් පාලා අවුරුදු දෙදහස් පන්සිය හතුලිස් නවයෙකුන් ගෙවිලා ගිහින්. වීත් තවාගත සුගතස්ථාවේදින ධේම විනය කිසිම අඩුපාඩුවක් නැතිව ඇත් අපට ලැබිලා තියෙනවා. පින්වතුනි, විම නිසා මේ ධර්ම විනය ලැබේලා තියෙන වෙලාවේ අප බුද්ධීමත්ව කළුපනා කරන්න සින. බුදු සසුන තුළ පිහිටිලා, පටන් ගත් කෙළවරක් නොපෙනෙන මේ සංසාරයෙන් නිදහස් වෙලා අමා නිවන කරා යන්න.

ලොවිතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “අනුමත්ගේයෝ නික්ඛවේ, සංසාරේ ප්‍රඛ්‍යා කේරි න පක්ෂුක්‍රායති” “පින්වත් මහතෙනි, මේ අවදාන්වෙන් වැසුතු තන්හාවෙන් බැඳුන සත්වයාගේ සංසාරයේ පටන්ගත් කෙළවර ලොවිතුරා බුදු ඇසට වත් පේන්නේ නෑ.” පින්වතුනි, අපි මෙතරම් කාලයක් අති දැරුස සංසාරයේ ඉපදෙශීලින් මැරෙමින් නැවත නැවත ඉපදෙශීලින් මැරෙමින් ගෙවාගෙන ආවේ විකම වික දෙයක් නිසා. වී දේ තමයි දුර ගමන් යන තනිව හැසිරෙන ගේරය නැමැති ග්‍රහාවේ වාසය කරන මායාකාරී සිත නිසා.

අද අප කරා කරන්නේ අන්න වී සිත ගැනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙන්නේ සිත ජය ගන්නා ආකාරයයි. ධම්මපදුයේ ගාථාවක සිත ගැන භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා.

වින්දුන් ව්‍යවහාර වින්තං - දුරක්ංච දුන්තිවාරයෘ උප්‍රං කරෝත් මේධාව - උසුකාරෝ”ව තේරන්

මේ නිත කියලා කියන්නේ අරමුණක් පාසා සැමෙන දෙයක්, ව්‍යවහාර දෙයක්, රැකගන්ට අමාර දෙයක්, වරදින් ව්‍යුත්වන්ටත් අමාර දෙයක්. නමුත් බුද්ධීමත් කෙනා සඳේරුමයේ පිහිටිලා වැඩදු නිත පවා සාපු කර ගන්නවා. ඇදකුද නැරලා ඊ දුන්ඩික් සාපු කරන හී ව්‍යුවෙක් වගයි.

දැන් ඔබ පසුගිය දින දෙක තුළදී කායානුපස්සනාව ගැනත්, වේදනානුපස්සනාව ගැනත් නොදුන් ඉගෙනගත්තා. අද ඉගෙනගත්තේ

විත්තානුපස්සනාට ගැනයි. දික නිකායේ මහා සතිපටධාන සූතුයේ විත්තානුපස්සනාට ගැන ආකාර 16 කට; සිත අවබෝධ කළ, සිත ජයගත්ත, සිතෙන් තිදහස් වුණ, මහා වීර වූ බුදුරජාතාන් වහන්සේ පරුපුරුණ විස්තරයක් අපට පෙන්වා වදාලා. සංයුක්ත නිකායේ විත්ත සූතුයේ සිත ගැන අපුරුණ ප්‍රශ්නයක් වික්තරා දෙවි කෙනෙක් පැමිණු බුදුරජාතාන් වහන්සේගෙන් අසනවා. “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ලෝකය ම හසුරුවෙනු බධින්හේ කුමක් විසින් ද? ලෝක සත්වයාට ඇදැගෙන යනු බධින්හේ කුමක් විසින්ද? මුළු මහත් ලෝකය ම වස්ගයට පත් වූ විකම දෙය කුමක්ද?.” මෙවැනි ප්‍රශ්න දෙස මතුපිටින් බිඟා මතුපිටින්ම තෝරාගත්තට වැයම් කළ බොහෝ දෙනෙක් ලෝක තිර්මාපක දෙවි කෙනෙක් සිරිතිය සිතාගත්තා. සමහරා ඉඩේ හටගත් පැවැත්මක ස්වර්පය යැයි සපුළුකාගත්තා. විහෙත් සිත ගැන පරුපුරුණ අවබෝධයක් ලැබූ බුදුරජාතාන් වහන්සේ ඉතාම පැහැදිලි වෙස මෙසේ යථාර්ථය පෙන්වා දෙන යෝඛ. “පිත්තර් දිව්‍යය පුතුය, ලෝකය ම හසුරුවෙනු බධින්හේ සිත විසින් ය. ලෝක සත්වයාට ඇදැගෙන යනු බධින්හේද සිත විසින් ය. මුළු මහත් ලෝකයම වස්ගයට පත් වූ විකම දෙය ද සිත ය.

බුදුරජාතාන් වහන්සේ මහා සතිපටධාන සූතුයේ දී මුළුන්ම දේශනා කරන්නේ කොහොමද; එකායනා අයා නික්බවේ මග්ගේ පින්වත් මහත්තානි, විකම වික මාර්ගයයි තිබෙන්නේ සත්තානි විසුද්ධියා සංසාරයට වැට්ටා සිරින සත්වයන්ගේ පිරිසිදු වීම පිතිස. කුමක් පිරිසිදුවීම පිතිසද, සිත පිරිසිදුවීම පිතිස. සේකපරිද්දවානිං සමතික්කමාය ගෙශ්ක පරිදේවයන් ඉක්මවාලීම පිතිස. ගෙශ්ක පරිදේවයන් කොහොමද හට ගන්නේ සිත තුළ ම ය. දැක්බ දෝමනස්සානි අත්විංගමාය දුක් දෙම්නස්වලින් අත් මිදිම පිතිස, දුක් දෙම්නස් කොහොද හටගත්තේ. සිත තුළ ම තමයි දුක් දෙම්නස් හටගත්තේ. සූයස්ස අධිමාය ව්‍යුරුර්ය සත්සය ධර්මය අවබෝධ කර ගැනීම පිතිස. නිඩ්ඩානුස්ස සවිපිකරියාය අමා මහ නිවහ සාක්ෂාත් කිරීම පිතිස. අමා මහ නිවහ සාක්ෂාත් කිරීම පිතිස කුමක්ද මෙහෙයවන්නේ, සිත ම තමයි මෙහෙයවන්නේ.

බුදුරජාතාන් වහන්සේ ස්වාමින් වහන්සේලාට වදාරණාවා කටුණ්ද්ව නික්බවේ නික්බ විත්තේ විත්තානුපස්ස වහරති පිත්තර් මහත්තානි, කෙසේද නිවන් අවබෝධ කරනු කැමති තිකුළුව සිත කෙරෙහි, විම සිත පිළිබඳව යථා ස්වහාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා කියන්නේ. අපි දැන් විත්තානුපස්සනාටේ පළමුවෙනි කාරණය ඉගෙනගතිමු. ඉස්සරලාම මේ පිත්තරුන් මේ කියලා දෙන ධර්ම කාරණය

හොඳට අහගෙන ඉන්න ඕනෑ. ඒකට ධර්මයේ කියන්නේ සුතා කියලයි. රෝපස්සේ අහගෙන ඉන්න ධර්මය මතක තියාගන්න ඕනෑ. ඒකට කියන්නේ දිතා කියලයි. රෝපස්සේ අහල මතක තියාගත්ත ධර්මය වවනයෙන් පුරුදු කරන්නට ඕනෑ. ඒකට කියන්නේ වච්චා පරිවිතා කියලයි. ඉන් පසු අසා දුරාගෙන වවනයෙන් පුරුදු කළ ධර්මය ට අනුව තුවනින් විමසා ධර්ම මනසිකාරයේ යෙදෙන්නට මහන්සි ගන්න ඕනෑ. මනසානුපෙක්ඩා ඔබ මේ කාරණා සම්පූර්ණ කරගත්තොත් තමයි ඔබගේ දැක්ම පිරිසිදු වෙන්නේ. ඒකට ධර්මයේ කියන්නේ දීටියා සුජ්පටවිද්ධ කියලයි. විහෙනම් දැන් කියල දෙන ධර්ම කාරණා නොදින් අහගෙන ඉන්ඩ ඕනෑ. විත්තානුපස්සනාවේ පළවෙනි කාරණය තමයි සරාං වා විත්තං, සරාං විත්තං'ති පජනාති දැන් අපි මේ කාරණය තේරුම් ගනීමු.

සරාං කියලා කියන්නේ කුමකට දු? සරාං කියන්නේ රාග සහිත. දැන් අපට රාගය ඇතිවන රෑප තියෙනවා, ගබ්ද තියෙනවා, ගද සුවිද තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. දැන් අපි මොකද කරන්නේ මේ කිවිව කාරණා මුල් කරගෙන ඒවායේ නිමිත් සුහ වශයෙන් ගන්නවා. ඒකට කියනවා සුහ නිමිත්ත කියල, ඉන්පසු විම සුහ නිමිත්ත ව අනුව වැරදි විශියට ක්ෂේපන කරනවා. ඒකට කියනවා අයේශිස්සේ මනසිකාරය කියලා. මේ සුහ නිමිත්තයි අයේශිස්සේ මනසිකාරයයි නිසා අපිට රාගය හටගන්නවා. ඉවාකයා විත්තානුපස්සනාවේ යෙදෙම්න් දැන ගන්නවා මේක තමයි සිත කියල. ඔත්න ඕක තමයි පළවෙනි කාරණය. මේ සතිපටිධානය පුරාවට සඳහන් වන වවනයක් තියෙනවා ඒක තමයි පජනාති කියන වවනය. පජනාති කියන්නේ මනාකොට දැනගන්නවා කියන අර්ථයයි. වතකොට රාග සහිත සිතක් නම් ඉවාකයා මනා කොට දැනගන්නවා මේක තමයි රාග සහිත සිත කියලා.

දැන් අපි ඉගෙනගතිමු දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි විතරාං වා විත්තං විතරාං විත්තං'ති පජනාති විතරාං කියලා කියන්නේ පින්වතුනි, රාගය නැහැ කියන අර්ථයයි. රාගය නැතිවෙන්නේ කොහොමද? රාගය නැතිවෙන් කාරණා දෙකක් මුල්වෙනවා පළවෙනි එක තමයි අසුහ නිමිත්ත. අසුහ නිමිත්ත කියල කියන්නේ අවබෝධ කුළාණය තුළින් රෑප, ගබ්ද, ගන්ධ, රස, පහස යන පංචකාම ගුණයන්ගේ ආදිනව සිහි කරනවා. උඩහරණයක් වශයෙන් අපි අපේ ගරීර ගැන ක්ෂේපන කරල බලමු. ඇත්තටම මේ ගරීරය සුහ සහගත දෙයක්ද? පිළිකුල් සහගත දෙයක්? පිළිකුල් සහගත දෙයක්. ආර්යය ඉවාකයා මොකද කරන්නේ මේ අසුහ දේ අසුහ වශයෙන් ම දැකින්න මහන්සි ගන්නවා. අසුහ දෙය අසුහ වශයෙන් දකින්න තව කාරණයක්

අවශ්‍ය වෙනවා. එක තමයි යෝගීසේ මහසිකාරය. විතකොට රාජී සිත විරාගී වීම ව කරුණු දෙකක් මුල්වෙනවා. අසුහ නිමිත්තත් යෝගීසේ මහසිකාරයත්, ආර්යය ග්‍රාවකයා දැනගත්තවා තමාගේ සිත තුළ රාගයක් නැත්තම් දැන් මගේ සිතේ රාගයක් නැහැ කියලා.

රේඛාවට අපි බලමු තුන්වෙනි කාරණය මොකක්ද කියලා. සඳේශං වා විත්තං සඳේශං විත්තං'ති පරානාති සඳේශ කියල කියන්නේ දේවේශ සහිත කියන විකයි. දේවේශය හටගන්නෙත් කරුණු සහිතව මිසක් කරුණු රාජීතව නොවේ. දේවේශය හටගන්නත් කරුණු දෙකක් මුල්වෙනවා. ඒ කරුණු දෙක තමයි පරීක නිමිත්තක් අයෝගීසේ මහසිකාරයත්. මොකද්ද මේ පරීක නිමිත්ත කියලා කියන්නේ. අපි අකමැති රුප තියෙනවා, ගබ්ද තියෙනවා ගදුප්‍රවද තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. මේ කිවිව කාරණා මුල් කරගෙන අපි අනවබේදයෙන් කළුපනා කරනවා. විවිච, සිතේ නො සහ්සුන් බවක්, ගැටෙන ස්හාවයත් දිගින් දිගිට ම ඒ කාරණා ගැන සිත සිතිය ඇතිවෙනවා. විවිච දේවේශය හටගන්නවා. විත්තානුපසස්තාව තුළ සිතිය පවත්වම්න් ග්‍රාවකයා දැනගත්තවා මේක තමයි දේවේශ සහගත සිත කියලා. මේක තමයි තුන්වෙනි කාරණය. ඔබට මම මේ සිතේ ස්හාවය ගැන අදානගත්ත සුපකට කඩා ප්‍රවතක් කියලා දෙන්නම්. ඔබ උප්නවා ලේකයේ පුදුම හත ගැන. ඔය පුදුම හතෙන් වික පුදුමයක් තියෙනවා අපේ අස්ථ්‍රාසී රටවන ඉන්දියාවේ. ද්‍රව්‍යක් රුප කෙහෙක්ට කාඩ්තාවක් ගැන ලේමයක් ඇතිවුණා. වියා මොකද කලේ ඒ කාන්තාව බ්‍රාගන්න, වියාව සතුව කරන්න හිතාගෙන විරට හිටපු වහල් දේවකයේ විසි පන්දහක් යොදවලා වාස් මහල් නමින් අක්කර ගාණක් පුරා පැතිර ගිය විශාල මාලිගාවක් හැඳවා. මේ මාලිගය ආදරයේ රන් දෙවාල නමින්ද ප්‍රසිද්ධයි. බලන්න මේ සිතක ස්හාවය. මේ මායාකාර් සිත තිසා මිනිස්සු කොවිවර උමතු වෙනවද. රජනුමා මොකද කරේ මේ මාලිගයේ සැලැස්ම හදපු ඉංජිනේරවරයාගේ ඇස් දෙක අන්ද කළා. වියා විහෙම කලේ තවත් ඒවාගේ මාලිගයක් ලේකයේ හදයි කියන හේතුව නිසා. බලන්න හිතක් කොයි තරම් අකාරුත්තිකද කියලා. බලන්න දැන් ඒ රජනුමා ඉන්නවද කියලා. ඒ රජනුමා නැ. වියාගේ ආදරවහ්තියත් නැ. එක හදපු දේවකයාගේ නැ. ජ්‍රේෂ්ඨ විසි පාස් කරපු ඉංජිනේරවත් නැ. මක්කොම මධ්‍යාලා ගිහිල්ල. ඒ ගොල්ලන්ගේ ඇට කිස්ලකක්වත් නැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුතුයක් තියෙනවා සංයුත්ත නිකායේ අස්සුතවත්ත සුතුය කියලා. ඒ දේශනාවේදී උන්වහන්සේ ව්‍යාලේ පින්වත් මහගෙනි, සඳේදිර්මය නො දත් සාමාන්‍ය පිටපතයක් ගෙවන

තැනෙත්තා හට සතර මහා තුනයන්ගේන් හට ගත් මේ කය නිසා නොයෙක් පීඩා ඇතිවේ. විවිට ඔහුට මේ කය ව්‍යා වෙයි. කය ගැන නොදුට ම කළකිරේයි. අහෝ! මෙවත් කයක් මට නො ලැබෙන්නේ නම් කොතරම් නොද දැයි කළුපනා කරයි. ඒ මේ ග්‍රෑරයෙන් ඇතිවන දුක් පීඩා නිසා ම යි. උත්වහන්සේ තව දුරටත් ව්‍යුතා විහෙන් පින්වත් මහතෙනි, ලෝකයේ සිත යැයි කියමින්, මහස යැයි කියමින්, වික්‍රේත්‍යාත්‍යා යයි කියමින් යම් දෙයක් ගැන කඩා කරයිද ඒ කුමක්ද දැයි සඳුද්ධර්මය නො දත් තැනෙත්තා හරියාකාර මෙස නො දැනී. විහෙයින් සිතෙන් කොපමණ දුක් විදින නමුත් පීඩා විදින නමුත්, ඔහුට සිත ව්‍යා නොවේ. සිත ගැන නො කළකිරේ. සිතට ම ඇලම් කරයි. සිත ම වැපද ගති. බොහෝ කාලයක් මුල්ලේලේ ඔහු සිතාගෙන සිටින්නේ සිත මම කියාය. සිත මගේ කියාය. සිත මගේ ආත්මය කියාය.

විහෙන් පින්වත් මහතෙනි, නිතන්නන් වාලේ ඔහෝ සිතන තැනෙත්තා හට ආත්මයක් කිය යමක් ඕන ම නම් සතර මහා ධාතුන්ගේන් හටගත් මේ කය ආත්මය කිය සළකන වික නොදුයි. මක් නිසාද යත් මේ ග්‍රෑරට වසර ගණනක් හෝ පවතිනු දැක්ක හැකියි. විහෙන් පින්වත් මහතෙනි, මේ සිත, කය, මහස කිය, වික්‍රේත්‍යාත්‍යා යයි කිය කියන දෙය නම් නිර්ඝනරයෝ ම වෙනයේ වෙයි. උපමාවක් තියනෙන්ත්, මේ සිත වනානි වනයේ හැසිරෙන වුදුරෝක් වැන්න. වුදුරා ගසෙන් ගසට පනිමින්, අත්තෙන් අත්ත අල්ලාගතිම්න් අත් හරිමන් යන්නේ යම් සේදු, මේ මායාකාරී සිත ද වැසේ ම ය. අරමුණාන් අරමුණ වනා වහා වෙනස් වෙයි.

දැන් අපි ඉගෙනගනිමු රිළුග කාරණය. විතදේසං වා විත්තං' විතදේසං විත්තං' ති පාජනාති විතදේස කියලා කියන්නේ ද්වේශය නැහැ කියන විකයි. ආර්යය ඉවකය දැනගන්නවා දැන් මගේ නිතේ ද්වේශයක් නැහැ. මෙක තමයි ද්වේශය නැති විතදේසි සිත කියලා. දැන් කෙනෙක් නිතර ම ද්වේශයන් පීඩා විදිනවා නම් විය කළ යුත්තේ සඳුද්ධර්මයේ සඳහන් වන පරිදි, ඒ ද්වේශය තව තවත් පැවැත්වීම නො වෙයි. ඒ ද්වේශය ප්‍රහාණය කිරීමට වහ වහා කටයුතු කිරීමයි. බුදරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේශය ප්‍රහාණය කිරීම ව මෙත්‍රිය වැඩිය යුතුයි කියලා. පූද්ගලයෙක් සම්බන්ධයෙන් නම් ද්වේශය හටගත්තේ ඒ පූද්ගලය අරමුණු කරගෙන මෙත්‍රි සිත වැඩිය යුතුයි. පිරිසක් සම්බන්ධයෙන් නම් ද්වේශය හටගත්තේ ඒ පිරිස අරමුණු කරගෙන මෙත්‍රිය පැතිරිවිය යුතුයි. විවිට ද්වේශ සහගත සිතේ ද්වේශය ප්‍රහාණය වී විතදේසි බවට පත්වෙනවා. මේ ආකාරයට ආර්යය ඉවකය ද්වේශ සහිත සිතක් විතදේසි සිතත් මනාකොට

දැනගන්නවා. දැන් අපි විත්තානුපස්සනාවේ කාරණා හතරක් ඉගෙනගත්තා.

දැන් අපි පස්වෙනි කාරණයත් ඉගෙනගතිමු. පස්වෙනි කාරණය තමයි සමෝභං වා විත්තං, සමෝභං විත්තං'නි පර්තාති සමෝභ කියලා කියන්නේ මෝභ සහිත තව විදියකින් කියනවානම් මූලාව, මෝභකම, ඇත්ත නො දැකීම යන අප්රේ දේන්න පුළුවන් තව විදියකින් කිවෙත් අවිද්‍යාව. මේ කාරණය අපි තව දුරටත් විස්තර වශයෙන් ඉගෙනගතිමු. මේ ලෝකයේ තිබෙන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අසුහ වූ සියල් දේවල් මේ මූලා බව නිසා නිත්‍ය වශයෙන්, සැප වශයෙන් ආත්ම වශයෙන්, සුහ වශයෙන් පිළිගෙන ඒ පිළිබඳව අනවබේදයෙන් කළුපනා කරනවා. ඒකට කියනවා සංයුත් විප්ල්වාස හෙවත් විපරිත හඳුනාගැනීම කියලා. දැන් මේ පින්වතුන් කළුපනා කරලා බලන්න අපට මේ ලෝකේ ජේනවා අනිත්‍ය දේවල් නිත්‍ය විදියට. අසුහ දේවල් සුහ විදියට. දුක් දේවල් සැප විදියට. අනාත්ම දේවල් ආත්ම විදියට. සාමාන්‍ය ඡ්‍යෙනිතයේ මේක නොවේ ද ස්තාවය. කෙනෙක් නගරයක උස් ගොඩනැගිල්ලක් උච්ච වෙලා ඒ නගරයට යන වින අය දිහා නොදින් බලාගෙන සිරියෙන් තේරේවී මොකද්ද මේ විහිලව කියලා. උදේ පාන්දර බිජ් මුළු උස්සගෙන දුවනවා. ඉර බිසැගෙන යදේදී ආයෙමත් තව කොහො හර දුවනවා. මේක ඉවරයක් නැති ගමනක්. නිකම් ම නිකම් ගමනකුත් නොවයි. සතර අපායේ වැට් වැට් යන සංසාර ගමනක්. බුදුරජාතාන් වහන්සේ මේ පිළිබඳව උස්සන උපමාවක් අපට පෙන්වා දිලා තියෙනවා. දිනක් ස්වාමින් වහන්සේලා රැස්වුනා අවස්ථාවේ බුදුරජාතාන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයේ නිය සිල මතට පස් රිකක් අරගෙන අසනවා, පින්වත් මහඟාති, වැඩියෙන් තියෙන්නේ මගේ නිය සිල මත තියෙන පස් රික ද විහෙමත් නැත්තම් මහ පොලුවේ තියෙන පස් ද කියලා. ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා "ස්වාමින් භාග්‍යවතුන් වහන්සේගේ නිය සිල මත තියෙන්නේ ස්වාම්ප වූ පස් ප්‍රමාණයක් බවත් මහ පොලුවේ අති විශාල ගත්තය කළ නො හැකි පස් ප්‍රමාණයක් තිබෙන බවත් ය. පින්වත් මහඟාති, ඔහ්න සිය වගේ තමයි මේ ලෝක සත්වය අනිත්‍ය දේවල් නිත්‍ය කියලා නිතාගෙන, දුක් දේවල් සැප දේවල් කියලා නිතාගෙන, අසුහ දේවල් සුහයි කියලා නිතාගෙන, සංයුත් විප්ල්වාසයෙන් යුත්ත වෙලා, අවිද්‍යාවෙන් වැසුනු තන්ඩාවෙන් බැඳුණු ඉමක් කොනක් නො පෙනෙන සංසාර ගමනක් යනවා. ඒ අය සියල්ල ම අයිති අර මහ පොලුවේ පස් වලටයි. බොහෝම සුළු පිරිසක් බුද්ධීමත්ව සිතර වහල් නොවී සිත දුමනය කර ගෙන අනිත්‍ය දේ

අනිතය දේ හැටියට ම අවබෝධ කරගෙන, දුක් දේ දුක් දෙයක් හැටියට ම අවබෝධ කරගෙන, තමාගේ වස්‍යයෙයේ පවත්වන්න බැරි දේ, අයිතිකාරයෙක් නැති දේ, ඒ කියන්නේ අනාත්ම දේ, ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන අසුහ දේ අසුහ දෙයක් හැටියට ම අවබෝධ කරගෙන, මේ ඉපදෙන මැරෙන සංසාර ගමනට නැවත්මේ තිත තියනවා. මේ පිරිස අයිති වෙන්නේ අර නියසිලට ගත් පස් ටිකර. දැන් මේ පින්වතුන් කළුපනා කරන්න සින්ස අපි ඉන්නේ කොතනද නිය සීල මතද, මහ පොලවෙද කියලා.

අංගුත්තර තිකායේ අකම්මතිය වර්ගයේ බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහතෙනි යමක් බොහෝ කොට වැඩු කළුති, බහුල වශයෙන් වැඩු කළුති මහන් වූ යහපත පිණිස පවතී ද, මහන් වූ සැපය පිණිස පවතී ද ව්‍යබඳ වූ විකම වික ධරුමයක් ඇත. වෙනම මේ සිතයි. ව්‍යබඳ වූ වෙනත් කිසිදු ධරුමයක් තත්‍යගතයන් වහන්සේගේ බුදු ඇසටට නො පෙන් කියලා. මේ ආකාරයට තුවකය දැනගන්නවා මේහ සහිත සිත මේහ සහිත සිතක් කියලා. දේවදත්ත වැඩ වරද්දා ගත්තේ මේ මේහය නිසා ම දි. අනිත් කෙනා මාගන්ධිය. වියා ලෙඛවිට තිතාගෙන හිටියා වියාගේ රැජ සෞන්දර්ය ගතන. වියා නිතුවේ වියාගේ රැජේ තිතය, සුහ, සැප, ආන්ම විකක් කියලිය. බලහ්න වියාට මොකද වුණේ. අදටත් වියා නිරයේ පැහෙනවා ඇති. අද කාලයෙන් බොහෝ දෙනෙක් ඉන්නවා මේ මාගන්ධියාගේ ගසප් විකට අයිති.

දැන් අපි ඊළග කාරණය බැලමු. විතමේහං වා විත්තං, විතමේහං විත්තං·ත් පර්භාති විතමේහි සිත කියලා කියන්නේ මුලා නොවුන සිත කියන විකයි. විමේහි නිතක් ඇති කෙනා යමක් යථාර්ථය ඒ ආකාරයෙන්ම දකිනවා. අනාගාමී කෙනාවන් මේහය තියෙනවා. වියාට නැත්තේ සක්කාය දිරියි, විවිධවා, සිලබ්බතපරාමාස, කාමරාග, පටික කියන පංච සිර්මිහායිය සංයෝජනය දි. බුදුරජාතාන් වහන්සේ වැඩ සිටන ද්වස් වල වික්තරා අනාගාමී වි තික්ෂ්වක් කුසල දහම් වල නො ඇඟි සිරියා. ප්‍රමාදයෙන් කල් ගත කළා. බුදුරජාතාන් වහන්සේ මේක දැක්කා දැක්කා මහා කරෙනාවෙන් අහනවා “පින්වත් තික්ෂ්ව ඔබ ඇයි මේ ප්‍රමාදයට පත්වෙලා සිරින්නේ, මම දේශනා කරලා තියෙනවා හේද අප්‍රමාදය කෙන්ධිමක් කරගන්න කියලා, කාය පීවිත ආකාව අතහැරලා ධරුමයේ නැසිරෙන්න කියලා.” විතකොට ඒ ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා “ස්වාමිත් භාග්‍යවතුන් වහන්ස මම තිතාගෙන ඉන්නේ අනාගාමී බුහ්ම ලෝක් ගිහින් පිරිතිවන් පාන්නයි. විතකොට බුදුරජාතාන් වහන්සේ හොඳ පිළිතුරුක් දෙනවා. පින්වත් තික්ෂ්ව අඹුව් විකයි කියලා ගෙද් වෙනසක් තියෙනවද” නෑ ස්වාමිත් කියලා පිළිතුරු දුන්නා.

ඩුපුරුතානාත් වහන්සේ වදාරතාවා පිහිටුවන් නිකුත්ව නැවත උපදිනවා කියන වික මම අඟි පිය හෙළන මොහොතක්වත් වර්ණනා කරන්නේ නෑ කියලා.

මේ තුන් හටය ම අනිත්‍යයයි. තුන් හටය ම කෙපෙළපූන් නිසා දුක් විදිනවා. බලන්න වේ ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා තිරියේ. අන්න පිහිටුවනි අවබෝධ කළා. රාග - ද්වේශ - මෝහ මුළුමනින් ම ප්‍රහාතාය කළා. නිකෙලෙස් වුනා. සංසාරෙන් නිදහස් වුනා. විතකාට පිහිටුවනි අපිත් කළුපනා කරන්න සින සතිපට්ධානය තුළ වාසය කරන්න. අනිත්‍ය දේ අනිත්‍ය හැරියට ම දකින කෙනා මුලාවෙලා නෑ. අනාත්ම දේ අනාත්ම හැරියට ම දකින කෙනා මුලාවෙලා නෑ. අසුහ දේ අසුහ හැරියට ම දකින කෙනා මුලාවෙලා නෑ. විය ධර්මය තුළ ඉහ්න කෙනෙක්. මේ විදියට ග්‍රාවකයාගේ සිතේ මෝහය නැගැනීම් මෝහය නැහැ කියලා මහාකාට දැනගන්නවා. ඔය කිවේ කිවෙනි කාරණය දැ? හයවෙනි කාරණය. දැන් අපි බලමු කළුන් ඉගෙනගත්ත කාරණා මොහාද කියලා. පළවෙනි කාරණය මොකද්ද? සරාගී සිත සරාගී සිතක් වශයෙන් දැන ගන්නවා. ඒකට කිව පාලු ව්‍යනය මොකද්ද? සරාගං වා විත්තං, සරාගං විත්තං'ති පජානාති විශේෂ කාරණය මොකද්ද "දැනගන්නවා" ඒකට පාලියෙන් කිවා "පජානාති" කියලා. අතේ මගේ හිතට රාගයක් අඇවිල්ලා කියලා විග කොහොවන් දුවනවද, මේක නම් කාගේ හරි උප්පරචුවීරියක් කියලා හිතනවද, නෑ ග්‍රාවකය දැනගන්නවා මේ රාගය ඇතිවුහේ හේතු සහිතව මිසක් හේතු රහිතව හොවේ කියලා. රාගයක් හිතට ආප් වෙලාවට ග්‍රාවකය මොකද කරන්නේ මේක තමයි රාග සහිත සිත කියලා දැනගන්නවා.

දෙවන කාරණය විතරාගං වා විත්තං, විතරාගං විත්තං'ති පජානාති ඒකේ තේරුම රාගය නැති සිත රාගය නැති සිත කියලා දැනගන්නවා. තුන්වෙනි කාරණය සඳුසං වා විත්තං, සඳුසං විත්තං'ති පජානාති ද්වේශ සහිත සිත ද්වේශ සහිත සිතක් කියලා දැනගන්නවා. ර්ලග කාරණය තමයි පිහිටුනි, මේ සිතේ ස්හාවය තියමාකාරයෙන් දකින්න අපි තුළ හොඳ සිහියක් තියෙන්නට සිනෑ. දැන් කළුපනා කරලා බලන්න අපි තුළ හොඳ සිහියක් තිබිබාත් රාගයෙන්, ද්වේශයෙන් බැට් කනවද, නෑ. යම් වෙලාවක හිතට රාගය ආව නම්, යම් වෙලාවක හිතට ද්වේශය ආවානම් අපි සිහියෙන් නො සිටි අවස්ථාවකදී ම සි ඒක වෙලා තියෙන්නේ. ඒක නිසා විත්තානුපස්සනාව තුළ හොඳට සිහිය පවත්වා ගන්න මහන්සිගන්න සිනෑ.

රීපුග කාරණය තමයි විතදේශීං වා විත්තං විතදේශීං විත්තං'ති පරානාති ද්වේශය නැති සිත ද්වේශය නැති සිතක් කියලා දැනගන්නවා. රීපුග කාරණය මතකද මේ පින්වතුත්ට. ඔව් මොකදේද? සමෝහං වා විත්තං, සමෝහං විත්තං'ති පරානාති මේහ සහිත සිත, වෙනෙමත් නැත්තම් මුලාවුනා සිත මුලා ව්‍යන සිතක් වශයෙන් දැනගන්නවා. රීපුග වික මුලා නො ව්‍යන සිත මුලා නොවූ හිතක් වශයෙන් දැනගන්නවා. එකට පාලියෙන් කිවිවා විතමෝහං වා විත්තං විතමෝහං විත්තං'ති පරානාති දැන් මේ පින්වතුත් හිතලා බිලත්ත අපි සංසාරය කියලා කියන්නේ මොකකටද? රාග, ද්වේශ, මේහවලින් සමන්විත පිළිතයට හේද? කෙනෙකුට රාගය ඇත්තේ ම නැත්තම්, ද්වේශය ඇත්තේ ම නැත්තම්, මේහය ඇත්තේ ම නැත්තම්, විතන සංසාරයක් තියෙනවද? නෑ. විතන සංසාරයක් නෑ. විතන තියෙන්නේ අසංඛ්‍ය බාඩුව වන ඒ අමා නිවන. රහතන් වහන්සේට රාග, ද්වේශ, මේහ නැති නිසා තමයි පිරිහිවන්පාන්නේ.

රීපුගට භත්වෙති කාරණය සංඩිත්තං වා විත්තං, සංඩිත්තං විත්තං'ති පරානාති දැන් අපි මේ කාරණය ඉගෙනගනිමු. බුදුරජාතාන් වහන්සේ දේශනා කරඟ්නේ සතර සතිපරීධානයේ යෙදීම ට අලස ව්‍යන, කම්මැලු ව්‍යන, තීමුමත සමාග මිග ව්‍යන, වීමුමැදියෙන් යුත්ත ව්‍යන, කායිකව භා මානයිකව තමා තුළ නැකිලී ගිය සිත නැකිලී ගිය සිතක් වශයෙන් ග්‍රාවකයා මනාකොට දැනගන්නවා. දැන් මම එක කෙරියෙන් කියන්නම්. තමා තුළ ට නැකුලුන සිත නැකුලුන සිතක් කියලා දැනගන්නවා. සිත නැකිලෙන්නේ තමන්ට සතිපරීධානයේ යෙදීමට වීරයයක් නැති ව්‍යනා ට පස්සේ. බුදුරජාතාන් වහන්සේගේ වික්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා ජාරෙ සූත්‍ර කියලා. එකදි උන්වහන්සේ විස්තර කරනවා පස් දෙනෙකු තිදාගෙන සිරියෙද ඉදෑදි පස් දෙනෙක් ඇරැගෙන ඉන්නවා. තිදාගෙන ඉන්නේ කවුද ගුද්ධා, විරෝධ, සති, සමාධි, ප්‍රයුෂ කියන ඉන්දිය ධර්ම පහ. අවදියෙන් ඉන්න පස් දෙනා තමයි කාම්චිත්තද, ව්‍යාපාද, රීමමිද්ධි, උද්ධිවිත කුක්කුවිව, විවිධිව්‍යා කියන පංචතිවරණ. බැලන් පින්වතු, බුදුරජාතාන් වහන්සේ කොයිතරම් ලස්සහට, සරපව, සුන්දර විදිහට ධර්මය අපට පෙන්වා දීලා තියෙනවද කියලා. විතකොට මේ ධර්මයේ වැල්වටාරම් තියෙනවද? නෑ. තිස්සෙන් පුරවන්න තියෙනවද? නෑ. අපිට මේ ධර්මය අවබෝධ කරන්න බැරදා? පුලුවහ්. අපට සම්පත් ලැබිලා තියෙනවා. නමුත් පොදුගලුකව තම තමා අවංකව ම මහන්සිගන්න තිනෑ වතුරුරෝ සතරය ධර්මය අවබෝධය කරා තමන්ගේ සිත මෙහෙයවලා වතුරුරෝ

තමන් දක්ෂ නොවනොත් තමන්ගේ සිත මෙහෙයවලා වතුරුරෝ

සත්‍යය අවබෝධ කරන්න. පින්වතුති, අපට යන්න වෙන්තේ ඉමක් කොහක් නො පෙනෙන අති දැරුණ වූ සංසාර ගමනක්. ඒ නිසා පින්වතුති, අපට ඒ වාසනාව තියෙනවා; භාග්‍යය තියෙනවා.

තවදුරටත් බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා පහක් නිදාගෙන ඉදෑදි පහක් නැගිටලා ඉන්නවා කියලා. ගුද්ධා, විරෝධ, සති, සමාධි, ප්‍රඟා නැගිටලා සිරියද කාමචිජ්ද, ව්‍යාපාද, විනම්දීඛ, උද්ධිවිච්ඡල්, විවිතිවා කියන පහ නිදාගෙන ඉන්නවා කියලා. දැන් බලන්න ඔබට නිදිමත, අලසකම ආප වෙළාවක ඔබගේ ගුද්ධාවට මොකද වෙළා තියෙන්නේ, ගුද්ධාව නිදි, විරෝධට මොකද වෙළා තියෙන්නේ විරෝධ නිදි, සතියට මොකද වෙළා තියෙන්නේ සමාධිය නිදි, සමාධියට මොකද වෙළා තියෙන්නේ ප්‍රඟාව නිදි. පංචිතිවරණ ගැන බුදුරජාතාන් වහන්සේ හඳුන්වනවා ආවරණා නිවරණා නිවන ආවරණය කරන, වේතසො උපක්මලේසා සිත කිලුව කරන, පඛ්ඛාය දුබිඩිකරණා ප්‍රඟාව දුර්වල කරනවා මොනවදා පංචිතිවරණ, වේතකොට යම් ආකාරයකින් තම පීචිතය තුළ පංචිතිවරණ බැසගත්තා කියන්නේ විතන නිවන් මග තියෙනවදා? අන්න ආවරණා නිවරණා නිවන් මග ආවරණය වුනා. වේතසො උපක්මලේසා සිත කිලුව වුනා. පඛ්ඛාය දුබිඩිකරණා ප්‍රඟාව දුර්වල වුනා කියන විකයි. ඔබ යම් ආකාරයකින් ගුද්ධාවෙන් යුක්ත වෙළා, සතර සමසක් ප්‍රධාන විරෝධයෙන් යුක්ත වෙළා, සමාධියෙන් යුක්ත වෙළා, මනා ප්‍රඟාවෙන් යුක්ත වෙළා හිටියෝත් පංච නිවරණ කියන හතුරා විතනට විනවදා? පංච නිවරණ වේතකොට වින්නේ නෑ.

දැන් අපි කථා කලේ සංඝිත්තං වා විත්තං සංඝිත්තං විත්තං'ති පජාතාති දැන් ඔන්න තමා තුළ නැකිලී ගිය සිත තමා තුළ නැකිලී ගිය නිතක් වශයෙන් දැනගන්නවා. දැන් කාරණා කියද කාරණා හතයි. රිපුරට ඔන්න අවවෝධ කාරණය. වික්ඝිත්තං වා විත්තං වික්ඝිත්තං විත්තං'ති පජාතාති බලම් මොකද්ද ඒ කියන්නේ කියලා. මේ අනවබෝධය නිසා අනවබෝධයෙන් කළුපනා කිරීම නිසා ඒ කියන්නේ අයෝතිසේමනසිකාරය නිසා බාහිරට විසිරැණු සිත බාහිරට විසිරි ගිය සිතක් කියලා ගුවකය දැනගන්නවා. බාහිරට විසිරි ගිය සිතක් කිවිවහම ඔබට මොකද්ද මතක් වෙන්නේ "උද්ධිවිච්ඡ" උද්ධිවිච්ඡ අයිති මොනවටද පංචිතිවරණවලට. මුළුන් කිවිව කාරණා වික ම දැන් කියන්න කියන්නේ. විසුරණා කියලා කිවිවහම ඔබට මොකද්ද මතක්වෙන්නේ උද්ධිවිච්ඡ. උද්ධිවිච්ඡ සමග විකතුවුන සිත ඒ කියන්නේ බාහිර අරමුණු කෙරෙහි විසිරි ගිය සිත විසිරි ගිය සිතක් කියලා

දැනගහ්නවා. දැන් අපේ සිනේ වික වෙළාවකට රාග, වික වෙළාවකට තරහ, වික වෙළාවකට නිදිමත, අලසකම, වික වෙළාවකට සිත වීසිරිලා පසුතැවෙනවා “අයියෝ මට මේක කරගන්න බිඡි වූනාහෝ” කියලා. මගේ අතින් මේ මේ වගේ පවි සිද්ධ වෙළා නියෙනවා කියලා. මේ වගේ ස්වභාවයක් අපේ සිනේ නැදැදු? අපේ සිත තුළ නියෙනවා. අන්න විතකොට ඔබ දැනගන්න සින මෙන්න නිවරණයක් බැසැගෙන. විහෙනම් නිවරණයක් බැසැගන්තා කියන්නේ, නිවන ආවරණය වූනා, සිත කිඹුව වූනා, ප්‍රජාව දුර්වල වූනා. විහෙනම් ගාවකයා විත්තානුපස්සනාවේ යෙදෙම්න් ඇන්ගන්නවා සිත තමයි විසුරුන සිත කියලා. ඇන් කාරණා අටයි.

ර්ලය කාරණය තමයි මහග්ගතං වා විත්තං, මහග්ගතං විත්තං’ති පර්තාති මෙතන පින්වතුති, මහග්ගත සිත කියලා විස්තර කරන්නේ ආර්යය ගාවකයා සතර සතිපටිධානයේ යෙදෙම්න් සමඟ, විදාරුණා වඩනවිට පංච නිවරණ දුරු කරම්න් දිනානයක් ලබාගන්නවා. දිනානයක් ලබාගන්නවා කියලා කියන්නේ සිත තුළ පංචතීවරණ නෑ. දැන් බලන්න පුරුම දිනානය විස්තර වෙන්හේ කොහොමද? විවිච්චිව කාමේනි විවිච්චිව අකුසල්හේ දම්මෙනි කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, සවිතක්කං සවිවාරං විවේකජං ප්‍රිති සුඩං පධිමං සඩහං උපසම්පර්ක විහරති මෙතන කාමයන්ගෙන් වෙන්ව කියලා කියන්නේ රැස, ගඩිල, ගන්ධ, රස, පහස කියන පංච කාමය යි. අකුසලයන්ගෙන් වෙන්ව කියලා කියන්නේ රාග, දුවේෂ, මේන මුර් කොටගත් අකුසලය යි. සවිතක්කං සවිවාරං කියලා කියන්නේ සතර සතිපටිධානයේ කවර හෝ කොටසකට යොමු වූ මහා සිහියෙන් ඒ සඳහා ම යැලි යැලිත් සිතිය පවත්වනවා කියන විකයි. පිති සුඩං කියලා කියන්නේ කායික, මානසික ප්‍රිතිය හා සැපයයි. මේ ආකාරයට පුරුම දිනානය තුළ දිනාන අංග පහක් නියෙනවා. මේ ආකාරයට ගාවකයා විත්තානුපස්සනාවේ යෙදෙම්න් මහග්ගත සිත මහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා.

ර්ලය කාරණය තමයි අමහග්ගතං වා විත්තං, අමහග්ගතං විත්තං’ති පර්තාති දැන් අපි මේ කාරණය ගෝරැම් ගනිමු. අමහග්ගත සිත කියලා කියන්නේ සතර සතිපටිධානයේ හෝ පිතිරි සතිපටිධානයෙන් තොර වීම නිසා පංච නිවරණයන්ගෙන් පිඩා ලබන දුර්වල බවට පත් වූ සිතයි. අන්න විතකොට ඒ සිත තුළ පහක් නිදි පහක් අවදියෙන්. දැන් ඔබ දහනවා මේ කාරණය ගුද්ධා, විරෝධ, සමාධි, ප්‍රජා කියන ඉන්දුය ධරිම නිදි. කවුද විතකොට අවදිවෙළා ඉන්නේ. නිවන

ආචාරණය කරන, සිත කිහිප කරන, පුද්‍යාව දුර්වල කරන, පංචතීවරණ. කාමචිත්ත්ද, ව්‍යාපාද, රීත්මිද්ධි, උද්ධිවිච කුක්කුවිච, විචිකිචු. ග්‍රාවකා විත්තානුපස්සනාවේ යෙදෙම්න දැනගන්නවා මේක තමයි අමහග්ගත සිත කියලා. දැන් අපි කාරණ දූහයක් ඉගෙනගත්තා. ඔබ මේවා නොදින් මතක තියාගන්න සිහැස.

ර්ලගට ඉගෙනගන්නේ විකොලාස් වෙනි කාරණය සලත්තරං වා විත්තං සලත්තරං විත්තං'ත් පජාහාති මෙතන දී පින්වතුනි, "සලත්තර" කියලා කියන්නේ සතර සතිපටිධානයේ පිහිටුවා සමර්, විදුරුණා වඩිදි පංචතීවරණ යටුපත් කරනවා. නමුත් තම සිත දිභාන තත්ත්වයට බලුවන් වෙලා නෑ. මේක තමයි සලත්තර සිත කියලා කියන්නේ. මේ අවස්ථාව වන විට ග්‍රුද්ධා, විර්යය, සති, සමඩ, පුද්‍යා යන ඉත්දුය ධීම තියෙනවා. තිබුබට තාම සිත මහග්ගත තත්ත්වයට පත්වෙලා නෑ.

ර්ලග වික තමයි ග්‍රාවකා දැනගන්නවා තමන්ගේ සිත මෙහින මේ ආකාරයෙන් පවතිනවා කියලා. මේක දොපොස් වෙනි කාරණය. අනුත්තරං වා විත්තං, අනුත්තරං විත්තං'ත් පජාහාති සතර සතිපටිධානයේ යෙදෙම්න සමර්, විදුරුණා වඩින කොට මෙයාගේ සිත පංච නීවරණයන් ගෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා දිභාන තත්ත්වයට පත්වෙනවා. මේ මොහොත වන විට ආර්යය ග්‍රාවකා දැනගන්නවා මෙහින මේක තමයි අනුත්තර සිත කියලා. අනුත්තර කියලා කියන්නේ "ලසස්", "ග්‍රුෂ්ධා" කියන විකයි.

ර්ලගට දහනත් වෙනි කාරණය සමාජිතං වා විත්තං සමාජිතං විත්තං'ත් පජාහාති දැන් සමාජිත කියන ව්‍යවහාර නම් දැනගන්න සිහා. දැන් සීංහල භාෂාවන් සමාජිත කියන ව්‍යවහාර තියෙනවා සමාජිත කියලා කියන්නේ විකග සිත කියන විකකි. විකගටහන්නේ නිකම්ම දී දැන් සාමාන්‍ය ජීවිතයේදින් සිත විකගවෙනවා. දැන් අපි උඩහරණයක් හැරියට ගෙනිමු කෙහෙක් මත්දුව්‍ය පාවිචිච කරනවා. නොරෝදින් වගේ දේවල්. ඒ අයන් බලාගතත්තු අන බලාගෙන ඉන්නවා. ඒ විකග බව ද මේ කියන්නේ නෑ. ඒක නොවේ මේ කියන්නේ මෙතන තියෙන්නේ සමර්, විදුරුණා ආදි කුසල අරමුණෙහි මනාව පිහිටි විකග වූ සිතයි. දැන් ඕන්න කෙහෙක් මාල වැංකියක් දිහා බලාගෙන ඉන්නවා, වීහෙම නැත්තම ත්‍රිකාරී මැවී විකක් බලනවා. මොකද වෙන්නේ විතනත් සිතේ විකග බවක් තියෙනවා. විතන තියෙන්නේ වැරදි ආකාරයට සමාජිත ව්‍යන සිතයි. මෙතන තියෙන්නේ කුසල අරමුණු තුළ මනාව තැන්පත් ව්‍යන නීවරණයන්ගේ බලපෑමක් නොමැති සමාජිත සිතයි. මේ ආකාරයට

පින්වතුනි, බුදුරජාණන් වහන්සේට තිබුණා පුදුම විදිහර විකර වූන සිතකේ. දිනක් බුදුරජාණන් වහන්සේ පියුර කුටියක හාවනාවන් වැඩ සිටිය. ව්‍යාහෙනු හඩ ප්‍රපුරමින් මහා වැස්සක් ඇදහැලුණා. ඒ අසල කුණුරක සිටිය ගොන්බාන් දෙකක් සමඟින් ගොවියන් දෙදෙනෙක් ඒ හෙතු හඩ පිපිරිමෙන් විතන ම මිය පර්ලොට ගිය. මේක දැනගත් මිනිස්සු විතනට රස්වනා. බුදුරජාණන් වහන්සේ හාවනාවන් නැගිටිලා පියුර කුටියන් වීලියට වැඩියා. මිනිස්සු පිරිලා ඉන්නේ කුමක් සඳහා දැයි කියලා බැලුවා. විතන සිටි කෙහෙකුගෙන් බුදුරජාණන් වහන්සේ සෙනාග පිරිලා ඉන්නේ ඇයිදැයි විමසුවා. ව්‍යාච්‍යාලය පවසා සිටියේ “අයේ ඔබ වහන්සේ උන්නේ තැදෑද, උන් රිකකට කිරීන් හෙතු හඩ ප්‍රපුරමින් මහා වැස්සක් වැස්සා. ඒ හෙතුයක් වැදිලා මෙතන සිටි ගොන්බාන් දෙකයි, ගොවියෝ දෙදෙනයි මිය පර්ලොට ගිය.” ව්‍යාච්‍යාල බුදුරජාණන් වහන්සේ “නෑ මම දැන්නේ නෑ” කියලා පිපිතුර දී ව්‍යාලා. ව්‍යාච්‍යාල අර කෙනා අහනවා “මිඩ වහන්සේ නිඹාගෙනාද සිටියේ” කියලා. “නෑ මම නිඹාගෙන හිටියේ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ ව්‍යාලා. “වහෙමනං ඇහැරුලද හිටියේ” “මම ඇහැරුලා තමයි හිටියේ” “ඔබ වහන්සේ සිහියෙන්ද සිටියේ” “මිටි මම සිහියෙන් තමයි හිටියේ” ව්‍යාහා බුදුරජාණන් වහන්සේ ප්‍රක්කාසමල්ල රජනුමාට තමන් වහන්සේගේ සිතේ විකාරකම විස්තර කළේ මේ ආකාරයට යි. ඔබට මේ විස්තරය දැනුගතුන් සිනහාම දියිවහන් දිස නිකායේ මහා පර්තිඛිඛාන සූත්‍රය.

ରୀଲାଙ୍କ କୁରଣ୍ତାଙ୍କ ଅଜମାନିଠଂ ଓ ବିଶ୍ଵତଂ ଅଜମାନିଠଂ ବିଶ୍ଵତଂ'କି
ପରିଣାମି ଓଇ ମେଲା ବିବନ୍ଦୟେହୁ ପ୍ରର୍ଦ୍ଦିଲେଖନ୍ତିର ଚିହ୍ନାଁ. ତିନି ଶେଷିଥାଯ ଗତ
କରନ ଆଯାର ମେ ଦିରମାଯ ଅବିଷ୍ଟାର ବେଳେହେତୁ ହେଲ୍ଦେଲ. ବିଶ୍ଵମ ଦେଇକୁ ହାତ.
ମମ ଓଇବି କୁରଣ୍ତାଙ୍କ କିମ୍ବାହୁମି. ବ୍ଲିଂରପ୍ରାଣୁହୁ ବିନହୁନ୍ତେହେତୁ ର୍ତ୍ତାବିକାନ୍ତିର
କୋଲିବିର ଉନ୍ହାନିବାଦ୍ଵାରା କୋରିପ୍ତ ଦେଇଦି. ଲେ ତମିର ପାର୍ବତୀ ର୍ତ୍ତାବିକ,
ତିନି ର୍ତ୍ତାବିକ. ପାର୍ବତୀ ର୍ତ୍ତାବିକିର୍ତ୍ତି କୋରିପ୍ତ ଦେଇଦି. ତିକ୍କା ସଂକ, ତିକ୍କାତି ସଂକ.
ତିନି ର୍ତ୍ତାବିକିର୍ତ୍ତି କୋରିପ୍ତ ଦେଇଦି. ରିପ୍ରାକା, ରିପ୍ରାକାକୁ. ଶିତକୋର ମେ
ଆ ଅତରିନ୍ତ ତିନି ଆଯାର ବେଳମ ଦିରମାଯକୁହୁ, ପାର୍ବତୀ ଆଯାର ବେଳମ
ଦିରମାଯକୁହୁ କିମ୍ବାଲା ତିର୍ଯ୍ୟକିବାଦ୍ଵାରା ବିଶ୍ଵମ ଶିକକୁ ହାତ. ତିନି-ପାର୍ବତୀ ଦେଇରିପ୍ତ
ମ ବ୍ଲିଂରପ୍ରାଣୁହୁ ବିନହୁନ୍ତେହେତୁ ର୍ତ୍ତାବିକାନ୍ତେ. ର୍ତ୍ତାବିକା ମୋକାଦ କରନ୍ତେହେତୁ
ମେ ଦିରମାଯ ହୋଇନ୍ତି ଅହନିବା. ଆର୍ଦ୍ର ଦିରମାଯ ହୋଇନ୍ତି ମତକ ତିର୍ଯ୍ୟକ ଗନ୍ତିନିବା.
ବିବନ୍ଦୟେହୁ ପ୍ରର୍ଦ୍ଦ କରନିବା. ନୂଳାତିନ୍ତ ବିଲସନିବା. ସମିଲା ଦୂରିଦୀଯ ପିରିକିଦ୍ର
କର ଗନ୍ତିନିବା. ବିଶ୍ଵମ ନାମ ମେ ପିତାବିନ୍ଦୁନ୍ତ ଆର୍ଦ୍ରାଯ ର୍ତ୍ତାବିକାନ୍ତେ ହାରେଇବ
ମେ କୁରଣ୍ତା ନାମା ନାମ ଆଧି କରାଗନ୍ତିର ଭାବନ୍ତିର ରାଜନ୍ତିର ନିରାମ

අසා මතක තියාගෙන වචනයෙන් පුරුදු කරන දේවල් ඇති. දැන් ඔබ ගිත අහනවා. ඒක ලස්සන විකක් නම් අහලා මතක තියාගන්හේ නැදෑදු. දැන් බලන්න අවත් ගායකයෙක් හර, ගාසිකාවක් හර ඔබගේ සිත ඇදිලා යන විදිහේ ගිත ටිකක් කියනවා. ඔබ මොකද කරන්හේ ඒ කැසටර් පරිය හර, සංයුත්ත තැටිය හර කොහොන් හර හොයාගෙන ගෙනැවින් දාලා අහනවා හේද. ඉතින් ඔබ ආණාවෙන් නැවත නැවතත් මේ ගිත අහනවා. අහලා මතක තියා ගන්නවා. රෝ පස්සේ වචනයෙන් මුමුණනවා. රෝ අනුකූලව විමසනවා. මේ මොනවා කරන් පින්වතුනි, ඔබගේ සම්මා දුටිය පිරිසිදු වෙනවදී හඳ. අවබෝධය පිණිස හේතු වෙනවදී හඳ. පින්වතුනි, ඒ හැම දෙයක්ම තියෙන්හේ සංසාරයේ යන්න.

වේත් පින්වතුනි, යම් කෙහෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳුන් අසා දාරාගෙන, වචනයෙන් පුරුදු කරලා, හොඳුන් නුවතින් විමසුවාත්, අන්න වියාගේ තමයි සම්මා දුටිය පිරිසිදු වෙන්හේ. දැන් ඔබ බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතුළත් සූත දේශනා කියවනවා. මේවා මේ පුවත්පතක් බලනවා වගේ කියලා පැත්තකට දානවදී හඳ. ඔබ මේ ධර්මය ඇතුළත් පොත්පත් වික වතාවක් නො වෙසි සිය වතාවක් කියෙවිවන් කමක් හඳ. මොකද ඒ මේ ධර්මය තුළුන් විතර ම දි සංසාර දුකෙන් නිදහස් කරන්න භැංකියාව තිබෙන්හේ. නැතිනම් පින්වතුනි, මේ ධර්මය අහගෙන ඉඳලා ඇත් හොඳ බණ ඕකක් ඇපුවා කියලා මේ කාරණා අමතක කරලා දැමීමාන් හර යයිදී? හර යන්හේ හඳ. ඒක නිසා තිවත් දකින්න අදාළ කාරණා මතක තියාගෙන තිවතට සුදුස්සෙක් වෙන්න මහන්සි ගන්න ඕනෑ.

දැන් අපි කථා කරමින් සිටින්හේ අසමාතිත සිත ගැනයි. පින්වතුනි, අසමාතිත සිත කියලා කියන්හේ විකර නො වූ සිත කියන අර්ථයයි. සමර්, විද්‍රේශනා ආදි කුසල අරමුණෙහි මනාව නො පිහිටීම තිසා නැත්පත් නොවුනු, විකර නො වුනු සිනේ ස්හාවය තමයි මෙයින් ඇදහස් කරන්හේ. දැන් බලන්න අපේ සිනේ නිතරම පවතින්හේ ඇවිස්සුන ස්වාහාවයක් හේද? මේ ඇවිස්සුන ස්වාහාවය ආර්යය ගාවකා මැහැවින් හඳුනා ගන්නවා. මේක තමයි විකර නො වුන අසමාතිත සිත කියලා. ඔබට මම අසමාතිත සිත ගැන ලස්සන කථාවක් කියලා දෙන්නම්. මේක තියෙන්හේ රේර රේර ගාමා ඇතුළත් බුද්ධක තිකායේ. වික්තරා ස්වාමින් වහන්සේ කෙහෙක් සිටියා ස්ථේපදාස කියලා. ඒ ස්වාමින් වහන්සේ තමයි මේ විස්තරය කියන්හේ. “මම මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිලා ගිය. අසුරු සැණුක් පමණ කාලයක්වත් මට සිනේ සමාධියක් ඇති කරගන්න බැරවුනා. මට තිනේ ඇතිවන

କୁମରୀଙ୍ଗରେନ୍ ହରିଯତ ଶେବା ବିନ୍ଦୁ. ତିଣେ ଶିକିତ୍ସା ବିଳକ୍ଷଣ ନିର୍ଭୟାରେ ମା ନାହିଁ. ଅନ୍ତରୀତିମୌଦ୍ଦି ହବି ପିଲାପେଶିତିନ୍ ତିଣେ ଆତି ବୈଦ୍ୟଗେନ୍ ବେଶେରିନ୍ ବେଶେରି ଗିର୍ଯ୍ୟା. ଆପ୍ରେଡିଯକ୍ ଅରଗେନ୍ ହରି ମମ ଦୃଶ୍ୟ ନିଃନାହିଁ. ମେଣ୍ ଶେଵିତିରେ ଆତି ଶିଳ୍ୟ ମୋକାର୍ଦ୍ଦି? କୁର୍ଦ୍ଦିବାରେନ୍ ପାର୍ବତୀ ଦୂର ମେଣ୍ ବିଶେଷ କେନେକ୍ ମେଣ୍ ଦୂରତ୍ୱାରେ ଶେଵିତିରେ ଅନନ୍ତରରୁ ଗିର୍ଯ୍ୟାରେ ବିଶେଷ ମରେନ୍ତିନ୍ କୋଣୋମଦ୍ଦା ଉଠିନ୍ ମମ ଧାର୍ମ ଶିଖିଯ ଅନବି ଗେନ୍ ଆଦେଶ ବିବାହ ବିନ୍ଦୁ. ବେଳେବେଳେ ବାହର କପନ୍ତିନ ନିକୁଗେନ୍ ଧାର୍ମ ଶିଖିଯ ବେଳେବେଳେ ନାହିଁ. ଶେ ତୁଳିନ୍ ମା ମର ଯେଣିକେବେଳେକେବେଳେ ମନନିଃକୁର୍ଯ୍ୟ ଆତି ବିନ୍ଦୁ. ମେଣ୍ କେବେଳେକେବେଳେ ଆଦିନିଃକୁ ପ୍ରକାଶ ବିନ୍ଦୁ. ଆପିବେଳେଦିଯେନ୍ ପ୍ରତି କଲକିରିମ ତୁଳ ଜିନ ଶିଖିରୀଯା. ଶେ ନିଃନ ମା ମରେ ଜିନ ଜିନିଲୁ କେବେଳେଜୁହୁଗେ ନିର୍ଦ୍ଦିନିଃ ବିନ୍ଦୁ. ମେଣ୍ ଦିର୍ବିମାନ୍ ଆଜିଲିର୍ ବିଲନ୍ତିନ. ମମନ୍ ନୀର୍ବିଦ୍ଧବୁବ ବଲବାଗତିନ୍ତା. ବୁଦ୍ଧିଦ କାହିନାଯ ଜମିଭ୍ରାତି କର ଗତିନ୍ତା. ବିଲନ୍ତି ଶିନ୍ହିଲିତି, ଶିତକୋର ଶେ ଜୀବିତିନ ବିହନ୍ତିକେ ଜିନ ଶିଖିତିରେ ନାହାଇଦି କିମ୍ବା ନିବନ୍ ଦୁକିନ ଅନନ୍ତରରୁ ଧାର୍ମିମ ଦ୍ଵାରା ନାହିଁ. ଆପିରାଦ୍ଦେଶକ୍ ଦେକକ୍ ନେବେଦି ଆପିରାଦ୍ଦ୍ର 25 କ୍ଷ ମା ମନନ୍ତିକ୍ ଆରଗେନ୍ ଶେଵିତିରେ ଶର ଗନ୍ତିନାହିଁ. ମେଣ୍ ଲିଙ୍ଗରେ ପ୍ରତିମାକୁର ଶିରୀଯକ୍ ପଥନ୍ତିବନ୍ତୁ ଦ୍ରତ୍ତମାନ୍ ପଥନ୍ତିବନ୍ତୁ ପଥନ୍ତିବନ୍ତୁ ପଥନ୍ତିବନ୍ତୁ.

අපිත් කොහොම හර මහන්සි ගන්න ඕන අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා, සමාඟන් වන සිල්පද නොදින් ආරක්ෂා කරගෙන, සමර්, විදුර්චනා වධීමින් සතිපරිධානය තුළ ම සිතිය පවත්වමින්, මේ මෙල්ල කරන්න බැරේ, දුමනය කරන්නට අපහසු සිත ජයගෙන මේ සසර ගමන නිමා කරන්න. අපි උන් කාරණා දාහතරක් සවිස්තරාත්මකව ඉගෙනගත්තා.

දාසය වෙති කාරණය තමයි අවමුත්තං වා විත්තං, අවමුත්තං විත්තං'ති පරානාති කෙපෙසුත්ගෙන් නොමිලුන සිත කෙපෙසුත්ගෙන් නොමිලුන සිතක් වශයෙන් ආර්යය ඉළුවකා නොදින් දැනගත්තවා. ඒක තමයි දාසය වෙති කාරණය.

බූදුරජාණන් වහන්සේ රට පස්සේසේ මේ සිත පවතින ආකාර දාසය විස්තර කරලා නතර වුනේ නඩ. රට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඉති අර්යත්තං වා විත්තේ විත්තානුපස්සී ව්‍යරති. බහිද්ධා වා විත්තේ විත්තානුපස්සී ව්‍යරති. අර්යත්ත බහිද්ධා වා විත්තේ විත්තානුපස්සී ව්‍යරති. මේ විදියට තමාගේ යැයි සළකනු ලබන සිත කෙරෙනි විම සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දක්මින් වාසය කරයි. "බහිද්ධා වා" අනුන්ගේ යැයි සළකනු ලබන සිත යැනත් ඒ සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දක්මින් වාසය කරයි. සිත කුමක් ප්‍රත්‍යයෙන් දහර අරගෙන තිබෙන්නේ. නාම-රුප ප්‍රත්‍යයෙන්. මේ විදිහට තමාගේ යැයි සළකනු ලබන ඒ වගේ ම අනුන්ගේ යැයි සළකනු ලබන නාම-රුප නිසා හටගත් සිත පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් ම දක්මින් වාසය කරයි.

ර්ජුගට විස්තර වෙනවා මේ සිතේ හටගැනීමත් අනාචාර යාමත් ඒ කියන්නේ සමුද්‍යක්, අස්ථිංගමයක්. අපි මේ කාරණය තේරැමි ගන්න මහන්සි ගමු. සමුද්‍ය ධම්මානුපස්සී වා විත්තස්මිං ව්‍යරති. වයධම්මානුපස්සී වා විත්තස්මිං ව්‍යරති සමුද්‍ය වයධම්මානුපස්සීවා විත්තස්මිං ව්‍යරති සිත හට ගත්තේ කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම-රුප ප්‍රත්‍යයෙන්. නාම-රුප කියලා කියන්නේ මොනවාදී? නාම කියන්නේ වේදනා, සංඛ්‍යා, වේතනා, විස්ස, මහසිකාර. රුප කියන්නේ පධ්‍යි, අපෝ, තේපෝ, වායෝ කියන සතර මහා බිතුන් සතර මහා බිතුන්ගෙන් හටගත් යම් දෙයක් ඇද්දු ඒවාට කියනවා රුප කියලා. මේකට තමයි කියන්නේ නාම-රුප කියලා. නාම-රුප හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද. විශ්ද්‍යානු ප්‍රත්‍යයෙන් විශ්ද්‍යානු ප්‍රත්‍යයා නාම-රුපං විනකාට සිත හට අරගෙන තිබෙන්නේ ඉඩි නොවේ. අපට ඩින නිසා කරගෙනත් නොවේ. තව කෙහෙක් මවලා දීලත් නොවේ. සිත හටගත්තේ නාම-රුප ප්‍රත්‍යයෙන්. දහන් අපි මේ කාරණය මේ විදිහට තේරැමි ගනීමු. පින්වති, සිත තුළ පවතින්නේ තනිකරම මානසික ක්‍රියාවලියක් පමණක්ද? නඩ. දහන් බලන්න සිතක් හටගන්නේ කොහොමද කියලා අපි දෙයක් දැනගත්තවා, විදිනවා, හඳුනාගන්තවා, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ, ඒ නා සම්බන්ධයෙන් හැරීම් ප්‍රකාශ කරන්නේ කරගතු තුනක් විකතු වුන නිසා. හට දහන් අපි අසි ගැන බලමුත ඇසැයි-රුපයයි-ඇත්තේ විශ්ද්‍යානුය ද විකතුවීම නිසා ඇතේ ස්ථාපිතය

ඇත්තේවෙනවා. අන්ත ඒ ස්ථ්‍යපර්යය නිසා තමයි අපි යම් දෙයක් විදින්හේ. යම් දෙයක් හඳුනාගන්හේ. යමක් සම්බන්ධයෙන් වේතනා පහල කරන්හේ. යම් දෙයක ව ඇලුම් කරනවා නම් ඇලුම් කරන්හේ මේ කාරණා තුනේ විකතුවීම නිසයි. ඒ කියන්හේ ස්ථ්‍යපර්යය නිසයි.

විසේ නම් අපට ස්ථ්‍යපර්යය කුමක්ද කියා විමසා බැඳීමට අවශ්‍ය වේ. මේ පිළිබඳව කාරණා අඩංගු සූත්‍ර දේශනාවක් තියෙනවා දුනිය ද්වය කියලා. ඒක තියෙන්හේ සංයුක්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහතෙනි, කරනු දෙකක් නිසාය වියුෂ්කාණාය හටගන්හේ. විනම් ඇසත්, රෑපයන් නිසා වක්බූ වියුෂ්කාණාය හර ගනී. මේ ඇස-රෑප යන දෙකම විමතය වන, වැනසි යන, අනිත්‍ය වූ, වෙනස් වන ධර්මතාවයට අයත් දෙයකි. මෙසේ අනිත්‍ය ධර්මතාවයක උපකාරයෙන් හටගත් වක්බූ වියුෂ්කාණාය තිත්‍ය වන්හේ කෙසේද. පින්වත් මහතෙනි, මේ ආකාරයෙන් ඇසත්, රෑපත්, වක්බූ වියුෂ්කාණායත් යන අනිත්‍යතාවය ව අයත් කරනු තුනක වික්වීම ම, විකට විකතුවීම ම, විකට හමුවීම ම ස්ථ්‍යපර්යය කියා කියනු ලැබේ.

දිනක් පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා සද්ධීර්මය අවබෝධ කරගත් ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් නිකුත් වහන්සේලාට උගන්වා ව්‍යුහය. විහිදී දික පිණිස හේතු එම දහම සකස් වෙන පිළිවෙළ කුමකුමයෙන් විපස්සී බෝධී සත්වයන් වහන්සේර ද ගුරුපදේශ රහිතව ම අවබෝධ වී යන ආකාරය උගන්වා ව්‍යුහය. විහිදී විපස්සී බෝසතාණන් වහන්සේ සිත ගැන විමසන්හේ මෙසේය. මේ (සිත හෙවත්) වියුෂ්කාණාය කුමක් ඇති කළුහි පවතින දෙයක් ද? කුමන කාරණායක උපකාරයෙන් පවතින දෙයක් ද? කියාය. විවිධ නුවතින් විමසන උත්ත්වහන්සේට මේ සිත හෙවත් වියුෂ්කාණාය වනානි නාමරෑප ඇති කළුහි පවතින දෙයකි. නාම රෑපයේ උපකාරයෙන් පවතින දෙයකි දී, අවබෝධ විය. විය විපස්සී බෝසතාණන් වහන්සේ තුළ මෙවතින අවබෝධයක් ඇති කරදීම ව සමන් විය. විනම් මේ සිත හෙවත් වියුෂ්කාණාය විකම කරනුක් සඳහා ම හැරී පවති. විනම් මේ වියුෂ්කාණාය නාම-රෑපයෙන් බැහැරට තො යයි. මෙපමණාකින් ම ලෙස්කයේ ඉපදීම සිදු වේ, ජරා ඒරානා වීම සිදු වේ, වුත වීම සිදු වේ, යැවුම ඉපදීම සිදු වේ, විනම් නාම-රෑප ප්‍රත්‍යයෙන් වියුෂ්කාණාය වේ. වියුෂ්කාණායේ ප්‍රත්‍යයෙන් නාම-රෑප වේ.

විනකොට පින්වතින්, සිත හෙවත් වියුෂ්කාණාය හටගන්හේ සේතු සහිතව. වියුෂ්කාණා පවතින නාම-රෑප වියුෂ්කාණාය ව හේතුව නාම-රෑපයි. නාම-රෑපයට හේතුව වහන්හේ වියුෂ්කාණායයයි. මේ දෙක වෙන්

කරන්න පුලුවන්ද බං. වෙන් කරන්න බං. පින්වතුති, මේ සමඟන්ද සූත්‍ර දේශනයක් තියෙනවා නළකලාප කියලු. විහිදී උන්වහන්සේ දේශනා කරනවා බට මට්ට දෙකක් විකර හේත්තු වෙලා තියෙනවා. කෙහෙක් ගිහිල්ලා වික බට මිටියක් ගන්න හඳුනවා. විතකොට මොකද වෙන්නේ. අනින් බට මිටිය වැවෙනවා. අන්න ව් වගේ තමයි වික්ද්‍යාත්‍යාය නාමරුපයෙන් වෙන් කරන්න පුලුවන්ද? නාමරුපය වික්ද්‍යාත්‍යායෙන් වෙන් කරන්න පුලුවන්ද? වෙන්කරන්න බං. මේ දෙකට දෙක ප්‍රත්‍යය වෙලා තමයි පවතින්නේ.

බූදුරජාතාන් වහන්සේ දේශනා කරනවා බිජ සූත්‍රයේ දී යමෙක් රුපයෙන් තොරව වේදනාවෙන් තොරව, සංඝාවෙන් තොරව, සංස්කාරවලින් තොරව, වික්ද්‍යාත්‍යායේ ව්මක් හෝ යැමක් හෝ වූත වීමක් හෝ ඉපදිමක් හෝ වැඩෙමක් හෝ විපුල බවට පත්වීමක් හෝ පනවලී කියා එක විද්‍යාමාන තො වන කාරණයකි. විතකොට රුපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඝාවෙන් තොරව, සංස්කාරවලින් තොරව, වික්ද්‍යාත්‍යායක් හටගන්නේ නං. රුප, වේදනා, සංඝා, සංඛාර හරියට පොලුව වගේ. වික්ද්‍යාත්‍යාය ගහක් වගේ. මෙක ඉංඩි පැල වෙනවද නං. කොහොමද පැල වෙන්නේ “නත්දු සේවනා” තන්හාවෙන් පෝෂණාය වෙති තමයි පැලවෙන්නේ. විතකොට පින්වතුති, කළුපනා කරන්න රුප, වේදනා, සංඝා, සංඛාරවලින් තොරව සිතක් හටගන්නේ නං. එකකි කිවිවේ වික්ද්‍යාත්‍යාය හේතු කරගෙන නාම-රුප ඇතිවෙනවා නාම-රුප හේතු කරගෙන වික්ද්‍යාත්‍යාය පවතිනවා යන කරණ අවබෝධ කර ගත යුත්තේ මෙන්න මේ ආකාරයට යි. “පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරැමි කර දෙන්න මේ ආකාරයට යි. “පින්වත් ආනන්ද, නාම-රුප හේතු කරගෙන වික්ද්‍යාත්‍යාය පවතිනවා යන කරණ අවබෝධ කර ගත යුත්තේ මෙන්න මේ ආකාරයට යි. පින්වත් ආනන්ද, වික්ද්‍යාත්‍යාය ද නාම-රුප තුළ පිහිටක් තො බඩි නම්, අනාගතයේ මේ ඉපදෙන, දිරන, මැරෙන දුක්වල හටගැනීමක් දුක්වට ලැබේවි දී ස්වාමීනි විය තො වන්නේ ම ය” කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ දුන්නා. “වම නිසා පින්වත් ආනන්ද, වික්ද්‍යාත්‍යාය ට හේතුව මෙය ම ය. මූලික කරණ මෙය ම ය. නටුගැනීම මෙය ම ය. උපකාරක ධර්මය මෙය ම ය. විනම් නාම-රුපය යි. පින්වත් ආනන්ද, මෙපමණකින් ම උපදින්නේ ද වේ, දිරන්නේ ද වේ, මැරෙන්නේ ද වේ, වූත වන්නේ ද වේ. තොයෙක් නම් ගොත් තිබෙන්නේ ද මෙපමණකින් ම ය. තොයෙක් පැනවීම් තිබෙන්නේ මෙපමණකින් ම

පින්වතුති, දිඹ නිකායේ මහා නිධාන සූත්‍රයේ දී මේ කාරණාය බූදුරජාතාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට තේරැමි කර දෙන්න මේ ආකාරයට යි. “පින්වත් ආනන්ද, නාම-රුප හේතු කරගෙන වික්ද්‍යාත්‍යාය පවතිනවා යන කරණ අවබෝධ කර ගත යුත්තේ මෙන්න මේ ආකාරයට යි. පින්වත් ආනන්ද, වික්ද්‍යාත්‍යාය ද නාම-රුප තුළ පිහිටක් තො බඩි නම්, අනාගතයේ මේ ඉපදෙන, දිරන, මැරෙන දුක්වල හටගැනීමක් දුක්වට ලැබේවි දී ස්වාමීනි විය තො වන්නේ ම ය” කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ දුන්නා. “වම නිසා පින්වත් ආනන්ද, වික්ද්‍යාත්‍යාය ට හේතුව මෙය ම ය. මූලික කරණ මෙය ම ය. නටුගැනීම මෙය ම ය. උපකාරක ධර්මය මෙය ම ය. විනම් නාම-රුපය යි. පින්වත් ආනන්ද, මෙපමණකින් ම උපදින්නේ ද වේ, දිරන්නේ ද වේ, මැරෙන්නේ ද වේ, වූත වන්නේ ද වේ. තොයෙක් නම් ගොත් තිබෙන්නේ ද මෙපමණකින් ම ය. තොයෙක් පැනවීම් තිබෙන්නේ මෙපමණකින් ම

ය. ප්‍රජාවේ හැසිරීම තිබෙන්නේ මෙපමණාකින් ම ය. සසරක් තිබෙන්නේ ද මෙපමණාකින් ම ය. මේ ඒවිත පැවැත්ම තුළ කට්‍යා කරන්නේද මෙපමණාකින් ම ය. විනම් නාම-රෘපය වික්ද්‍යාතාය සමග විකිනෝකාට උපකාරයෙන් පැවතීම ය.”

විතකොට පින්වතුනි, ව්‍යාකරණය සවිස්තරාත්මකව ඉගෙනගත්තා. ර්ලෑග කාරණය තමයි අත්වී විත්තං’ ති වා පනස්ස සති පව්චුපාවිධිනා හෝති. යාවදේව ශාන්තමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිනෝ ව වහරති. න ව කික්ද්ව ලෝකේ උපාදියති. එවම්පි බෝ කික්බවේ තික්බූ විත්තේ විත්තානුපස්ස වහරති. නාම-රෘප ප්‍රත්‍යායෙන් හටගත්තා වූ සංඛ්‍ය බිරුමයක් වශයෙන් පවත්නා අනිත්‍යය වූ, දුක් වූ, අනාත්ම වූ සිතක් හෙවත් අරමුණු දැනගතන්නා ස්වභාවයක් තිබේ යැයි සිත පිළිබඳ මනාව යොමු කළ සිතිය ආර්යය ග්‍රාවකය තුළ බලවත්ව පිහිටිය. විසේ විත්තානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඇතාතාය දියුණු විම පිණිස ම පවතී. බලවත්ව සිතිය දියුණු විම පිණිස ම පවතී. නාම-රෘප ප්‍රත්‍යායෙන් හටගත් සිත මම ය, මාගේ ය, මගේ ආත්මය ය වශයෙන් ග්‍රහණය කර නො ගති. ලෝකයේ සිසිවක් කිසිම පිළිවෙළකින් ග්‍රහණය කර නො ගති. තරාගත ග්‍රාවකය මේ ආකාරයෙන් තම සිත කෙරෙනි සිත පිළිබඳ යටා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි.

පින්වතුනි, අපට සිත පෙනෙන්නේ තමන්ගේ දෙයක් වගෙයි. තමන්ගේ විසාගයේ පවත්වන්න පුළුවන් දෙයක් වගේ. වීත් පින්වතුනි, අස යි, රෘපය ය විතරක් තිබිලා අස තුළ වික්ද්‍යාතාය හටගත්නේ නැත්තම් අපි මේ කට්‍යා කරන ලෝකේ තියෙනව දා? කතා ය ගඩිදා ය විතරක් තිබිලා කතේ වික්ද්‍යාතාය හටගත්නේ නැත්තම් අපි මේ කට්‍යා කරන ලෝකේ තියෙනව දා? දිව යි, රසය ය විතරක් තිබිලා දිව තුළ වික්ද්‍යාතාය හටගත්නේ නැත්තම් අපි මේ කට්‍යා කරන ලෝකේ තියෙනව දා? කය යි, පහස ය විතරක් තිබිලා කයේ වික්ද්‍යාතාය හටගත්නේ නැත්තම් අපි මේ කට්‍යා කරන ලෝකේ තියෙනව දා? මනසය අරමුණු ය විතරක් තිබිලා මනෝ වික්ද්‍යාතාය හටගත්නේ නැත්තම් අපි මේ කට්‍යා කරන ලෝකේ තියෙනව දා? විතකොට අපි මේ ලෝකය නැටියට ගොඩ ගොගෙන සිටින්නේ මේ කරුණු තුනක වික්න්වීම යි. ද්වියා පටිච්ච උපේර්ප්‍රති වික්ද්‍යාතාව වික්ද්‍යාතාව පව්චුවය නාමරෘපය, නාමරෘප පව්චුවය සළයනහි, සළයනහි පව්චුවය විස්සේ, විස්ස පව්චුවය වේදනා, වේදනා පව්චුවය තත්තා, තත්තා පව්චුවය උපාදාතා, උපාදාතා පව්චුවය හවෝ,

හව පව්චා ජාති, ජාති පව්චා ජරාමරණු, ගෝක්, පරදේව, දුක්ඛ, දේශමනස්සුපායාසා සම්හවන්ති ඒව මේනස්ස කේවලස්ස දුක්බක්බන්ධස්ස සමුදයේ හෝති. මේ මොකදේද? මේක තමයි දුක සකස්වෙන වැඩ පිළිවෙල. විතකොට මේ අහෝක විද දුක් දොම්හස් අපට ලැබිල තියෙන්නේ මෙන්න මේ කරුණු තුනක විකතුවීම නිසා. කෙහෙක් සිත ආත්ම දූෂ්ධියෙන් අල්ලා ගත්තොත් විය අල්ල ගත්තේ මෙන්න මේ වගේ දුක් කන්දරුවක්. ඔබට තේරෙනවද විතකොට මේ සිත කියලා කියන්නේ පොඩි පහේ මායාවක්ද?

බුදුරජාණන් වහන්සේ වික්ද්‍යාතාත්‍ය පෙන්නුවේ මැපක් කාරයෙක් වගේ කියලයි. පින්වතුනි, ඇස, කත්ත, නාසය, දිව්, කය, මහස යන ආයතන හය තුළ වික්ද්‍යාතාත්‍ය හටගන්ත නම් අන්න විතන තමයි අපි මේ කරා කරන සංසාරය තියෙන්නේ. නමුත් කෙහෙක් මේ කාරණා අනිතත්‍ය වශයෙන් දැකින්න මහන්සි ගත්තවා. කොහොමද ඇස අනිතත්‍යයි, රැප අනිතත්‍යයි. වක්බූ වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි. කත්ත අනිතත්‍යයි, ගබ්ද අනිතත්‍යයි, සේතු වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි. නාසය අනිතත්‍යයි, ගලපුවවද අනිතත්‍යයි, සානා වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි. දිව අනිතත්‍යයි, රසය අනිතත්‍යයි, පිවිහා වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි, කය අනිතත්‍යයි, පහස අනිතත්‍යයි, කාය වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි, මහස අනිතත්‍යයි, අරමුණු අනිතත්‍යයි, මහන් වික්ද්‍යාතාත්‍ය අනිතත්‍යයි වශයෙන්. විතකොට දුක සකස්වෙනවදා නඟ. දුක සකස්වෙන්නේ නඟ. විතන තියෙන්නේ දුකේ නිරැද්දවීම. අව්ච්ඡායන්වෙව අසේස විරාශ නිරෝධා සංඛාර නිරෝධ්‍යේ, සංඛාර නිරෝධ්‍යා වික්ද්‍යාත්‍ය නිරෝධ්‍යා, වික්ද්‍යාත්‍ය නිරෝධා නාමර්ශප නිරෝධ්‍යා, නාමර්ශප නිරෝධා සළායතන නිරෝධ්‍යා, සළායතන නිරෝධ්‍යා ව්‍යස්ස නිරෝධ්‍යා, ව්‍යස්ස නිරෝධ්‍යා වේදනා නිරෝධ්‍යා, වේදනා නිරෝධ්‍යා තත්තා නිරෝධ්‍යා, තත්තා නිරෝධ්‍යා උපාදන නිරෝධ්‍යා, උපාදන නිරෝධ්‍යා හව නිරෝධ්‍යා, ජාති නිරෝධ්‍යා, ජාති නිරෝධ්‍යා ජරා මරණු, සේක පරදේව, දුක්ඛ දේශමනස්සුපායාසා නිරැක්ඩන්ති. ඒව මේනස්ස කේවලස්ස දුක්බක්බන්ධස්ස නිරෝධ්‍යා හෝති. මේක තමයි දුක නිරැද්ද වහ වැඩ පිළිවෙල. කෙහෙක් මේ ආයතන හය අනිතත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකින්නට මහන්සි ගත්තොත් තමයි මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

න තං මාතා පිතා කයිරා - අක්ද්‍යෙක්ද්වා'ප ව ගුතුතකා

සම්මා පණිභිතං විත්තං - සෞයජන් නං තතේ කාරේ.

මේ වැයේ තමන්ගේ අම්මා කරලා දෙන්හෙත් නෑ. තාත්තා කරලා දෙන්හෙත් නෑ. වෙන නැඳුකයෙක් කරලා දෙන්හෙත් නෑ. තමා විසින් ම සි මේක කර ගත යුත්තේ. විතකොට තමයි උත්තම භාවයට පත්වෙන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ අම්මා තාත්තාට කරලා දෙන්න බැර වැයේ. ඇන් අම්මා තාත්තාට පුළුවන් බඩගිනිය කියපුව ම කෘම රීකක් දෙන්න. අදින්න ඇඟුම් තැත්තම් ඇඟුමක් අරගෙන දෙන්න. ඉන්න තැතක් නැත්තම් ගෙයක් හදාලා දෙන්න. ගෙඩ වෙලා නම බෙහෙත් අරන් දෙන්න. එත් පින්වතුනි, වතුරාර්ය සත්තාය ධර්මය අවබෝධ කරගන්න තමන් ම සි මහජ්සිගන්න සිනා. අපි මේ පැය දෙකක් පුරාවට ඉගෙනගත්තේ මේ සිත පිළිබඳවයි. පින්වතුනි, සිත පහදවාගැනීමේ වටිනාකම ගෙන කියලා ඇන් මේ දේශනය නිමා කරමු.

ද්‍රව්‍යක් ආනන්ද භාමුදුරුවේ බූදුරජාණන් වහන්සේට කියනවා “සිඩ් බූදුරජාණන් වහන්සේගේ අගු ගුවක අතිශ්ඨ්‍යකා තියෙන “අතිඹු” කියන මහ රහනත් වහන්සේ මේ ලේක ධාතුව ට ම ඇහෙන්න කරා කලු. භාග්‍යවතුන් වහන්සේට කොපමතු දුරට ඇහෙන්න කරා කරන්න පුළුවන්ද” කියලා. එ්වෙලාවේ බූදුරජාණන් වහන්සේ ආනන්ද භාමුදුරුවන්ට කියනවා “තට්ටාගතයන් වහන්සේලා පිළිබඳව එක ප්‍රමාණ කරලා කියන්න බෑ. මේ පිරි සඳුගෙන් ව්‍යුය වෙන මේ ලේක ධාතුව වගේ දාහක් සක්වල වලවල් තියෙනවා. එවට කියනවා වුලනිකා ලේක ධාතු කියලා. එවගේ දාහක් තියෙනවා. එවට කියන්නේ ද්විසහස්ස ලේක ධාතු කියලා. එකට කියන්නේ තිසහස්ස ලේක ධාතු කියලා. මෙන්න මේ තිසහස්ස ලේක ධාතුව ට ම ඇහෙන්න බූදුරජාණන් වහන්සේට කරා කරන්න පුළුවන්” කියලා කිවිවා. එක අහලා ආනන්ද භාමුදුරුවේ බොහෝම සතුවූ විනා. එ් වෙලාවේ ආනන්ද භාමුදුරුවේ කියනවා “අනේ මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ මහා ඉර්ධිබිඥ සම්පන්න කෙහෙන් කියලා.” ඉතින් එ් වෙලාවේ විතන හිටිය උඩයි කියන භාමුදුරුවේ කියනවා “මිහේ මිය විදිහට සතුවූ වෙන්න මිහේට තියෙන හේතුව මොකද්ද කියලා” එ් වෙලාවේ බූදුරජාණන් වහන්සේ ව්‍යුඛ “හා..... හා..... උඩයි වෙනම කියන්න විපා! ආනන්ද මේ වෙලාවේ ඇත්ත කරගන්න මිය වේතනාව මොන තරම් පිහක් තියෙනවද දන්නවද? උන්වහන්සේට ආන්ම භාව හතක් ම සුගතියේ උපදින්න එ් වේතනාව බලවත්” කියලා කිවිවා. මින්න වේතනාවක මතිම ය. වේතනදී බූදුරජාණන් වහන්සේ කිවිවා ආනන්ද භාමුදුරුවේ මේ ඡ්‍යුවතයේ දී ම පිරිනිවන් පානවා. නමුන් පහල වින වේතනාව ආන්ම හව හතක් සුගතියේ උපදින්න ගේතුවෙන විකක් කියලා දේශනා කපා.

ඉතින් මේ පින්වත්තුන් තමන්ගේ යයි සළකන මේ සිත ජයගෙන වතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙතා එ් අමා නිවන කරාම යනවා ම කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත.

සූදු! සූදු! සූදු!!!

ඉගමේවාල් ප්‍රිතීතිර චස්සානය ආගාමු

බම්මානුපස්සනා කතිතවේනය ආගාමු ජ්‍යෙෂ්ඨ

ඟූතෝ මහා සංස්ක්තිනයෙන් අවසරයි.

පුද්ධිවත්ත පිළිච්ඡාත්,

අද මේ ගෙවීයන්නේ වස්සාහ ධර්ම දේශනා මාලාවේ 4 වන දිනයයි. මේ පින්වතුන් සියලු දෙනා අද මෙම ස්ථානයට රැස්වෙලා ඉන්නේ, අපගේ ජීවිතවල තිබෙන අඩුපාඩු සකස්කරුමේමට අවශ්‍ය ධර්ම කරුණු අවංගු ධර්ම දේශනායකට සටන් දීමටයි. අද මේ පින්වතුන්ට දැනගන්න තිබෙන ඒ උතුම් මාතෘකාව තමයි “බම්මානුපස්සනාව” සතර සතිප්‍රේධානයේ විරිනාම අංගයක් වන මෙම මාතෘකාව පිළිබඳවයි මේ පින්වතුන්ට ඉගෙනගන්න තියෙන්නේ.

“බම්මානුපස්සනාව” කියන්නේ කුමක්ද කියලා මුලින්ම අප් ඉගෙනගන්න ඕන. ධර්මයන් කෙරෙහි ඒ ඒ ධර්මයන් පිළිබඳ යා ස්වභාවය අවබෝධයෙන් ඇතිමටයි බම්මානුපස්සනාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා “පිය උරුමෙන් ලබුණු පුදේශයේ වාසය කරන්න” විටට අපට අනතුරක් සිද්ධි වෙන්නේ නැහැ කියලා. ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාරයෙන් නිදහස් වෙන්න මාර්ගය කියාදුන්නා. බුදුරජාණන් වහන්සේ තමයි අපගේ පියාණන් වහන්සේ. විනම් පිය උරුමෙන් ලැබුණු පුදේශය තමයි “සතර සතිප්‍රේධානය” විසේ නම් මේ බම්මානුපස්සනාව කියන්නේ අපට පිය උරුමෙන් ලැබුණු පුදේශයක්.

මෙම මාත්‍යකාව යටතේ, අපට බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කිරීමට තිබෙනවා. විහෙත් සීමිත කාලයක් ඇති බැවින් ඉදිරි දේශනාවල විස්තර කෙරෙන, ධර්ම කරුණු මෙම අවස්ථාවේ සාකච්ඡා කරන්නේ හැ. ඉදිරි දේශනාවලින් විස්තර නො වන අවබෝධයට අවශ්‍ය ම, වන ධර්ම කරුණු මෙම මොහොතේ සාකච්ඡා කෙරෙනවා. මෙම “ධම්මානුපස්සනාව” යටතේ ඉගෙනගන්න තියෙනවා පංච්‍යිවරණ ගැන, පංච්‍යිවරණය සහිත භය ගැන, සජ්‍ය බොරුක්කංග, ව්‍යුරුස්‍ය සහිත භය ගැන. මෙන්න මේ මාත්‍යකා තමයි දම්මානුපස්සනාව යටතේ ඉගෙනගන්න තියෙන්නේ. මේ අතරන් අද මේ පින්වත්ත්ව විස්තර වශයෙන් කියලා දෙන්නේ පංච්‍යිවරණ, පංච උපාදානස්කන්ද, ආයතන හය ගැන පමණායි. අනෙක් මාත්‍යකා ඉදිරියේදී විස්තර වශයෙන් මේ පින්වත්ත්ව ඉගෙනගන්න ලැබෙනවා. මුළුන්ම අපි ඉගෙනගන්නේ පංච්‍යිවරණ ගැන.

“කෘෂිව හික්බලේ හික්බූ දම්මේසු දම්මානුපස්ස වහරති” පින්වත් මහතෙනි, සඳුදර්මය අවබෝධ කරනු කැමති හිකුත්ව ධර්මයන් කෙරෙහි ඒ ඒ ධර්මයන් පිළිබඳ යාච්ච්වහාවය අවබෝධයෙන් දකින්න් වාසය කරන්නේ කෙසේද? “ඉඩ හික්බලේ හික්බූ දම්මේසු දම්මානුපස්ස වහරති පංච්‍යිවරණයේදී” මේ කරුණෙනෑලා ආස්‍ය ග්‍රාවකය මාත්‍යකා දියුණුවට බාධා පමණුවන කරුණු පස නම් වූ පංච්‍යිවරණ ධර්මයන් කෙරෙහි ඒ ඒ ධර්මයන් පිළිබඳ යාච්ච්වහාවය අවබෝධයෙන් දකින්න් වාසය කරනවා.

දම්මානුපස්සනාවේ මුළුන්ම සාකච්ඡා කෙරෙන්නේ, නීවරණ කොටසයි. “නීවරණ” යන වචනයේ සරල තේරේම නම්, ආවරණය කරන දෙය, වළකාලන දෙය, යහ්නයි. විය බුද්‍රපාණාන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස මෙසේ ව්‍යුතු. පින්වත් මහතෙනි, මේ නීවරණ පහ සිනැම කෙහෙකු අන්ද බවට පත් කරවයි. (අන්ද කරණු) නුවණුසි නැති කර දුමයි. (අවක්ෂාකරණු) අඹාන හාවයේ ම හිඳ්වා තබයි. (අභ්‍යාක්ෂාකරණු කරණු) සඳුදර්මය අවබෝධ කිරීමේ හැකියාව නැතිකර දමයි. (පක්ෂාක්ෂාකරණු නීරෝධියා) සංසාර දික්ත් නිදහස් වීමට උපකාර නොවේ. (අනිඛ්‍යාත්‍ය සංවත්තනිකො) විසේ නම් අපට පැහැදිලිව ම තේරෙනවා මේ නීවරණ ධර්ම පහ අප තුළ තිබෙන තාක් අපට දික්ත් නිදහස් වීමට අවස්ථාව ලැබෙන්නේ නැති බව. වනම් මේ නීවරණ ධර්ම භයන් හඳුනාගෙන එවා ප්‍රහාණාය කළ යුතුයි. මේ නීවරණ ධර්ම පහ නම්,

- කාමච්ඡාන්දය - රැසප, ගෙඩි, ගන්ධ, රස, පහස යන කාමගුණයන්

පහ කෙරෙහි තමාගේ සිත අදීයන ගතිය.

- ව්‍යාපාදය - රැස, ගබුද, ගන්ධ, රස යන පංච කාම ගුණයන් කෙරෙහි තමාගේ සිතේ ඇතිවන ගැටීම.
- ටීනම්දිය - සතර සතිපටිධානයේ නො යෙදීම පිණිස කායික හා මානසිකව ඇතිවන වෛහෙක් අලසකමත්.
- උද්ධිව තුක්කුව්‍ය - සිත නොයෙක් අරමුණුවල විසිරීමෙන් සිතේ ඇතිවන පසුතැවීමත් ය.
- විවිධිව්‍ය - තමන් අනුගමනය කරන ස්ථේදිර්මය කෙරෙහි ඇතිවන සැක සහගත බව ය. දැන් මේ පින්වතුන් දැන්හවා පංචනිවරණ කියන්නේ මොනවද කියලු.

මිළගට බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා මේ “නිවරණ” ඇතිවීමට හේතු. විනමි කාමවිෂන්දය ඇතිවීමට හේතුව තමයි සුහ වශයෙන් අරමුණු ගැනීම. (සූත්‍ර තීමිත්ත) හා අනවබේදයෙන් කළුපනා කිරීම. (අයෝතිසේ මනසිකාරය) ව්‍යාපාදයට හේතුව තමයි හිතේ ගැටීම ඇතිකරවන අරමුණු ගැනීම. (පටිං තීමිත්ත) හා අයෝතිසේ මනසිකාරය. ටීනම්දියට හේතුව නම් සතරසතිපටිධානයේ යෙදීමට උනන්දුව හැකිම, කායිකව ඇතිවන ඔත්තිකම, බත්මනය, සිතෙහි හැකිලී ගිය බව ය. උද්දුව තුක්කුව්‍යයට හේතුව නම් හිතේ නො සන්සුන්ධව ය. විවිධිව්‍යට හේතුව නම් වැරදි පිළුවෙලට අනවබේදයෙන් කළුපනා කිරීමය. මේ විදියට බුදුරජාතාන් වහන්සේ අපට නිවරණ ධර්මයන් ඇතිවීමට හේතුව දේශනා කළහ.

පින්වත්ති, මේ නිවරණවලට යම් පුද්ගලයෙක් හසුවුනොන් වීම පුද්ගලය නිරන්තරයෙන් ම යන්නේ දුක කරාමය. මේ පංචනිවරණ අපගේ ජීවිතවලට කොතරම් අනිතකරද කියනවා නම්, අප තුළ මෙම නිවරණ බලවත් වූ විට අප සිටින ස්ථානය, අපගේ තනතුර, වගකීම සියලුම දේවල් අමතකවෙනවා. වීම නිසා පින්වත්ති, මේ නිවරණ ධර්මයන් කෙරෙහි යථාස්වහාවය අවබේදයෙන් දකිමන් වාසය කළ යුතු ම යි.

මිළගට, “කතකද්ව හික්බලේ හික්බ ධම්මේසු ධම්මානුපස්ස වහරති. පක්ද්වසු නිවරණේසු” බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, හිකුව, මානසික දියුණුවට බාධා පමණුවන නිවරණ ධර්මයන් කෙරෙහි යථාස්වහාවය අවබේදයෙන් දකිමන් වාසය කරන්නේ කෙසේද?” ඉඩ හික්බලේ හික්බ සන්තං වා අජයත්තං කාමවිෂන්දං අත්ටී මේ අජයත්තං කාමවිෂන්දේත්ත පරාතාති. අසංතං වා අජයත්තං

කාමවිජන්දං, නත්තේ මේ අජ්ඩාත්තං කාමවිජන්දේත්ත පරාතාත්” ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඉළවකයා පංච කාම ගුණයන් කෙරෙහි සිත ඇදියාමක්, තමා තුළ ඇති කළේහි, ඒ බව මහාකාට දැනගැන්නවා. බලන්න පින්වත්ති, ධම්මානුපස්සනාවෙන් වාසය කරන ආකාරය කොට්ඨර පැහැදිලිද කියලා.

මිළගට “යා ව අනුර්ථන්නස්ස කාමවිජන්දස්ස උප්පාදේ හෝති තක්දව පරාතාත්. යා ව උප්පන්නස්ස කාමවිජන්දස්ස පහාණං හෝති තක්දව පරාතාත්. යා ව පහිණස්ස කාමවිජන්දස්ස ආයතින අනුර්ථාදේ හෝති. තක්දව පරාතාත්.” ගම් ආකාරයකින් හට නො ගත්තා වූ, පංච කාම ගුණයන් කෙරෙහි සිත ඇදියාම හටගන්නේ වේද, වියත් මහා කාට දැනගතී. ගම් ආකාරයකින් හටගෙන තිබුණා වූ, කාමගුණයන් කෙරෙහි සිත ඇදියාම ප්‍රතින වී යහ්නේ නම්, වියද මහාකාට දැන ගතී. ගම් ආකාරයකින්, අවබෝධයෙන් යාර්ථය දැකීම නිසා ප්‍රහිත වී ගියා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදියාම යල කිසි කළකත් හට නො ගත්තාවා නම්, විය ද මහාකාට දැන ගතී. මේ ආකාරයෙන් ම ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඉළවකයා අනෙක් “නීවරත්” ධර්මයන් කෙරෙහි ද අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි.

මිළගට “ඉති අජ්ඩාත්තංවා ධම්මානුපස්ස වහරති. බහිද්ධාවා ධම්මානුපස්ස වහරති. අජ්ඩාත්ත බහිද්ධාවා ධම්මානුපස්ස වහරති.” මේ ආකාරයෙන් තමා තුළ හටගන්නා පංච නීවරත් ධර්මයන් කෙරෙහිද, ඒ පංච නීවරත් ධර්මයන්ගේ යා ස්වහාවය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. අනුන් තුළ හටගන්නා පංච නීවරත් ධර්මයන් කෙරෙහි ද යාස්වහාවය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. මෙයේ තමා තුළ ද, අනුන් තුළ ද, හටගන්නා පංච නීවරත් ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන්ගේ යාස්වහාවය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. අනුන් තුළ හටගන්නා පංච නීවරත් ධර්මයන් කෙරෙහි ද යාස්වහාවය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. තමා තුළ ද, අනුන් තුළ ද, හටගන්නා පංච නීවරත් ධර්මයන් ගැනීම්ගේ යාස්වහාවය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. පෙන්තු ප්‍රතිත්‍යා සතිත්ව පංච නීවරත් ධර්මයන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. පෙන්තු අනාවයට යාමෙන්

මිළගට බුදුරජාත්තං වහන්දේ දේශනා කරනවා. “සමුද්‍ය ධම්මානුපස්සීවා ධම්මානුපස්ස වහරති. වයධම්මානුපස්ස වා ධම්මානුපස්ස වහරති. සමුද්‍ය වයධම්මානුපස්ස වා ධම්මානුපස්ස වහරති.” මේ ආකාරයෙන් ජේතු ප්‍රතිත්‍යා සතිත්ව පංච නීවරත් ධර්මයන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දැකීම්න් වාසය කරයි. විම ජේතු අනාවයට යාමෙන්

පංච නීවරණ ධර්මයන්ද අනාවයට පත්වන අයුරැත අවබෝධයෙන් දැකිමින් වාසය කරයි. මේ ආකාරයට නීවරණ ධර්මයන් හේතු ප්‍රත්‍යාග සහිතව හටගැනීමද, හේතු අනාවයට යාමෙන් අනාවයට යාම ද අවබෝධයෙන් දැකිමින් වාසය කරයි. සදුධර්මය අවබෝධ කරනු කැමති ඉළුවකයා හට හේතු ප්‍රත්‍යාගයන් තිසා හටගත්තාවූ සංඛ්‍ය ධර්මයන් වශයෙන් පවත්නා අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පංචනීවරණ ධර්මයන් තිබේ යැයි, මනාකොට සිහිය පිහිටයි. මේ ආකාරයෙන් ඉළුවකයා ධර්මයන් කෙරෙන් ව්‍ය පංචනීවරණ ධර්මයන්ගේ යථාස්ථාවය අවබෝධයෙන් දැකිමින් වාසය කරයි.

මීපුගට මේ පිහිටුන්ට මම කියලා දෙන්නේ පංච උපාදානස්කන්ද පිළිබඳවයි. මේ පිළිබඳව ද, දම්මානුපස්කනාවේ යෙදෙන ඉළුවකයා අවබෝධයෙන්ම වාසය කරනවා. මොකක්ද මේ පංච උපාදානස්කන්දය කියන්නේ? පංච කියන්නේ “පහර” උපාදාන කියන්නේ “බඳීයාමට” (ග්‍රහණය වීම) මීපුගට “ස්කන්ධ” කියා කියන්නේ කුමක කරුණක් තිසාදා? විනම් අතිතයේ තිරැදීද වී ගියද, හට නො ගත් අනාගතයේ වුද, හටගත් වර්තමානයේ වූ ද, තමා තුළ හෝ බාහිර ලෙස සළකන්නා වූ ද, ගොරෝසු හෝ, සියුම් හෝ, මාමක හෝ උසස් හෝ උරින් පවත්නා වූ හෝ ප්‍රගිණ් පවතින්නා වූ යම් රෘපයක් ඇත්ද විය රෘපස්කන්දය නම් වේ. යම් වේදනාවක් ඇත්ද විය වේදනාස්කන්දය නම් වේ. යම් හඳුනාගැනීමක් වේද විය සක්කුදා ස්කන්ධය නම් වේ. යම් කිසි සංස්කාරයක් වේද? විය සංකාර ස්කන්ධය නම් වේ. යම් කිසි වික්දුකුතානුයක් වේද, විය වික්දුකුතානු ස්කන්ධය නම් වේ.

විනම් අපට පැහැදිලි බුදුරජාතාන් වහන්සේ “ස්කන්ධ” නමින් හැඳුන්වායේ කාලය හා අවකාශ අතර යමක පැවැත්මට බව, මෙම ස්කන්ධ පහත බඳීයාම, පංච උපාදානස්කන්ධ නම් වේ. විනම් රෘප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සක්කුදා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, වික්දුකුතානු උපාදානස්කන්ධය යන මෙය යි.

“ඉඩ තික්බවේ තික්බ ධම්මෙසු දම්මානුපස්සි වහරති පක්දුවසු උපාදානස්බන්ධේසු” මේ කරුණෙන් ආරිය ඉළුවකයා පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙන් ව්‍ය ධර්මයන්ගේ යථාස්ථාවය අවබෝධයෙන් දැකිමින් වාසය කරයි. “කතක්ද්ව තික්බවේ තික්බ ධම්මෙසු දම්මානුපස්සි වහරති. පක්දුවසු උපාදානස්බන්ධේසු” තිකුෂුව පංච උපාදානස්කන්ධ නම් වූ ධර්මයන් පිළිබඳව යථා ස්ථාවය අවබෝධයෙන් දැකිමින් වාසය කරන්නේ කෙසේද?

“ඉඩ හික්බලේ හික්බ ඉතිරිපෙන්, ඉති රුපස්ස සමුදුයේ, ඉති රුපස්ස අත්ථීංගමෝ, ඉති වේදනාය සමුදුයේ, ඉති වේදනාය අත්ථීංගමෝ, ඉති සක්කුඩු, ඉති සක්කුඩුය සමුදුයේ, ඉති සක්කුඩුය අත්ථීංගමෝ ඉති සංඛාරා, ඉති සංඛාරාන් සමුදුයේ, ඉති සංඛාරාන් අත්ථීංගමෝ ඉති වික්කුඩාන්හි, ඉති වික්කුඩාන්ස්ස සමුදුයේ, ඉති වික්කුඩාන්ස්ස අත්ථීංගමෝත්ති”

මේ කරුණෙන්හිලා හිකුෂුව (සතර මහා ධාතුන්ගෙන් හටගත්) රුපය මෙයයි, රුපයේ හටගැනීම, මෙයයි, රුපයේ හැතිවීම ද මහාකාට දැනගති.

(ස්පර්ශයෙන් හටගත්) වේදනාව මෙය යි. වේදනාවේ හටගැනීම මෙයයි. වේදනාවේ හැතිවීම මෙය යි. මහාකාට දැනගති. (ස්පර්ශයෙන් හටගත්) සක්කුඩාව මෙය යි. සක්කුඩාවේ හටගැනීම මෙයයි. සක්කුඩාවේ හැතිවීම මෙය යි මහාකාට දැනගති. (ස්පර්ශයෙන් හටගත්) සංස්කාර මෙයයි. සංස්කාරයේ හටගැනීම මෙයයි. සංස්කාරයේ හැතිවීම මෙයයි. මහාකාට දැනගති. (නාමරුප නිසා හටගත්) වික්කුඩාන්ය මෙයයි. වික්කුඩාන්යේ හටගැනීම මෙයයි. වික්කුඩාන්යේ හැතිවීම මෙයයි මහාකාට දැනගති. කුමක්ද පින්වත්ති, මේ රුපයේ, වේදනාවේ, සක්කුඩාවේ, සංස්කාරයන්ගේ, වික්කුඩාන්යේ සමුදු කියන්නේ. මේ කරුණු බුදුරජාන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේ පැහැදිලි ලෙස දේශනා කර ඇත. විනම් මේ කරුණෙනි යම් හිකුෂුවික් රුප-වේදනා-සක්කුඩා සංඛාර-වික්කුඩාන්, මලය, මලේය, මාගේ ආත්මය වශයෙන් පිළිගනිද, විනි ගුණ කියයිද, වර්ණනා කරයිද, මතුවට පත්‍රයිද එවැට් ඒ කෙරෙහි යම් ඇඳුමක්, ආකාචක්, කැමැත්තක් උපදි. විවිට ඒ ආකාච බලවත් ඒ ඒ කෙරෙහි බැඳීමක් ඇතිවේ. (ය) රුපලේ තත්ත්ව තද්‍යාලාන් (විම නිසා විපාක පිතිස කර්ම සකස් වේ. (තස්ස උපාලාන පවිචා හවේ) විම නිසා ඉපදිම සිදුවේ. ඉපදිම නිසා පරාචට පත්වීම, මරුණයට පත්වීම, ගොක්, වැළඳීම්, දුක් දෙළුම්හස්, උපායාස ඇතිවේ. මේ ආකාරයටම සමස්ත දුක්ජාලාව ම හටගති.

පින්වත්ති, මෙයයි රුපයේ, වේදනාවේ, සක්කුඩාවේ, සංස්කාරයන්ගේ, වික්කුඩාන්යේ සමුදුය. විනම් අපට තේරෙනවා සමුදුය යනු මේ පිටතයේ පැවැත්ම සහ සංසාරයේ පැවැත්ම සකස්වීම බව. මේ විශිහත ම අඩ අස්ථිංගමයන් තේරුමිගත යුතුයි. විනම් අස්ථිංගමය යනු මුළුමතින් ම සංසාරක පැවැත්ම හැති වී යාම ය. අහාවයට පත්වීම ය. මේපට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.

“ඉති අපේක්ඩිත්තං වා ධම්මෙසු ධම්මානුපස්සි විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සි විහරති. අපේක්ඩිත්ත බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සි විහරති”

මේ ආකාරයට ධම්මානුපස්සනාවේ යෙදෙන ග්‍රාවකයා තමාගේ යයි සළකන පංච උපාදානස්කන්ද ධර්මයන් කෙරෙහි විම ධර්මයන්ගේ යටාස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. තමාගේත් බාහිර යයි සළකනු ලබන පංචුපාදානස්කන්දයන් කෙරෙහි විම ධර්මයන්ගේ යටා ස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. තවද තමාගේ යයි සළකනු ලබන්නාවූද, තමාගේත් බාහිර යයි සළකනු ලබන්නාවූ, පංච උපාදානස්කන්දයන් කෙරෙහි විම ධර්මයන් ගේ යටාස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි.

මෙහේත් මේ විදිහට තවදුරටත් ධම්මානුපස්සනාවේ යෙදෙන ආර්යය ග්‍රාවකයා හේතු සහිතව පංච උපාදානස්කන්දයේ හටගැනීමත් අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. තවද හේතු නැතිවීමෙන් පංච උපාදානස්කන්දයන්ගේ වැනසීයමත් අවබෝධයෙන් ම දැකීමින් වාසය කරයි. ව්‍යිවිත ග්‍රාවකයා, සංඛත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්ත වූ, දුක් වූ, අනාත්ම වූ පංච උපාදානස්කන්ද ධර්මයන් ඇතිදැයි පංච උපාදානස්කන්ද ධර්මයන් කෙරෙහි මනාව සිහිය පිහිටයි. ව්‍යිවිත ග්‍රාවකයා මේ පංච උපාදානස්කන්දයන් මම ය, මාගේ ය, මගේ ආත්මය වශයෙන් ග්‍රහණය නො කර වාසය කරයි. මේ ආකාරයෙන් ග්‍රාවකයා පංච උපාදානස්කන්දය පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

ම්ලගට ධම්මානුපස්සනාවට අයිතිවන, ම්ලග මාතෘකාව තමයි ආයතන. අපි ආයතන පිළිබඳවත් මනාකොට දැනුවත්ව සිටිය යුතුයි. මොකක්ද මේ ආයතනයක් කියන්නේ? සාමාන්‍යය ජ්‍යෙෂ්ඨයේ ආයතනයක් කියන්නේ? යමක් සකස් කරන තැනවයි. යමක් නිෂ්පාදනය කරන තැනවයි. ධර්මයේදීත් වශයෙන් සංසාර ගමන සකස් කරන තැනව, දුක නිෂ්පාදනය කරන තැනව තමයි ආයතන කියන්නේ. ආර්යය ග්‍රාවකයා මේ ආයතන ධර්මයන් ගේ යටාස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කළ යුතුයි. අවබෝධ කළයුතු ආයතන දෙවර්ගයක් අපට ධර්මය දී හමුවෙනවා. විනම් අන්තර් ආයතන හා බාහිර ආයතනයි. ඇස, කත්ත, නාසය, දිව, කය, මනස යන ඒවා අන්තර් ආයතනයන් ය. මෙම ආයතන අප විසින් අවබෝධ කළ යුතු ම යි.

මෙම ආයතන හා ඉඩේ හටගේ දෙයක් නොවේ. විනම් “නාමරුප පාවිචා සළායතත්ත්වය” නාමරුප ප්‍රත්‍යාගෝනුයි ආයතන හටගෙන තිබෙන්නේ නාමරුප තිරුද්ධිවීමෙන් ආයතන හා නිරුද්ධ වෙලා යනවා.

විනම් මේ ආයතන හය ම අතිතයයි. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා “යදිනිවිච්‍ං තං ද්‍රක්ඛං” යමක් අතිතය ද විය දුකකි. විනම් මෙම ඇස, කණ්, නාසය, දිව්, කය, මහස යන ආයතන සියල්ල දුකට අයිතියි. තවද අතිතය වූ, ද්‍රක් වූ දෙය, මලය, මාගේය, මාගේ ආත්මය වශයෙන් තමා ගේ වසාගයේ පැවැත්විය නො හැකිය, විනම් අනාත්ම වේ. බුමක්ද පින්වත්ති, නාමරුප කියන්නේ. රුප කියන්නේ සතර මහ තුනක්ගෙන් හටගත් දේට නාම කියන්නේ, වේදනා, සක්තීතා, වේතනා, එස්ස, මනසිකාරයි. මෙන්න මේ කරුණු හය විකතුවෙලා තමයි ඇස, කණ්, නාසය, දිව්, කය, මහස යන ආයතන හටගන්නේ. බලන්න බුදුරජාතාන් වහන්සේගේ අවබෝධය කොපමත් පරිපූර්ණ ද කියලා. විශ්මයයනක යි.

මිළගට බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා “කරුණ්ව හික්බවේ හික්බු දම්මේසු දම්මානුපස්ස වහරති පසු අප්සේත්තික බාහිරේසු ආයතනයේසු” තමාගේ යයි සළකනු ලබන්නාවිත් අනුන්ගේ යයි සළකනු ලබන්නාවිත් ආයතන දර්මයන් කෙරෙහි විම දර්මයන්ගේ යථාස්වහාවය අවබෝධයන් දකින්මන් වාසය කළ යුතුයි. මිළගට දේශනා කරනවා. “ඉඩ හික්බවේ හික්බු වක්බුං ව පරානාති. රුපපේ ව පරානාති. යක්වූ තඳුනය පටවිව උප්පේෂක සක්දෙකුද්ජ්‍රනා තක්වූ පරානාති. යථා ව අනුර්පතනස්ස සක්දෙකුද්ජ්‍රනස්ස පහානා හෝති, තක්වූ පරානාති. යථා ව පතිණස්ස සක්දෙකුද්ජ්‍රනස්ස ආයතිං අනුර්පාදේ හෝති, තක්වූ පරානාති”

පින්වත් මහමෙනි, මේ කරුණෙනාතිලා හික්ෂුව, ඇස ද මනාකොට දැන ගති. ඇක්මට මූලික කාරණය වූ රුපයන් ද මනාකොට දැනගති. ඇසකත් රුපයන් යන දෙක නිසා හටගන්නා වූ යම් ආකාරයක ආශ්වාදයෙන් ඇඳුම නම්වූ බන්ධනයක් ඇත්ද ඒ බන්ධනයද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යයි මනාකොට දැනගති. යම් ආකාරයකින් අනවබෝධයන් කටයුතු තිරිම නිසා හට නො ගන්නාවූ, ආශ්වාදයෙන් ඇලිම නම්වූ බන්ධනයක හටගැනීමක් වේද ඒ බන්ධනයද මේ මේ කාරණා නිසා හට ගත් දෙයක් යයි මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යාත්‍යා තැලින් යථාර්ථය දැකීම නිසා හට ගෙන තිබුනා වූ, ආශ්වාදයෙන් ඇලිම නම්වූ බන්ධනය ප්‍රතින වී යයිද ඒ බව ද මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යාත්‍යායක් තුළින් ප්‍රතින වී ගිය වූ බන්ධනය මත කිසිකළක හට නො ගන්නේ වේද, ඒ බව ද මනාකොට දැනගති.

“සොෂතක්ව පරානාති, සක්දේදේ ව පරානාති, යක්වූ තඳුනය පටවිව

ලජ්-පරේෂති සඳහුනෙනුවේ පත්‍රන් තක්ද්-ව පත්‍රනාති. යටු ව අනුජ්-පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස උප්-පාදෝ හෝති තක්ද්-ව පත්‍රනාති. යටු ව උප්-පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස පහාන් හෝති, තක්ද්-ව පත්‍රනාති යටු ව පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස ආයතිං අනුජ්-පාදෝ හෝති, තක්ද්-ව පත්‍රනාති” කතු ද මනාකොට දැන ගති. ඇසීමට මූලික කාරණාය වූ ගබ්දය ද මනාකොට දැනගති. කතුත් ගබ්දයත් යන දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනයක් උපදින්හේ වේද ඒ බවද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යයි මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යුතුණාය තුළින් යටුර්ථය දැකීම නිසා හට නො ගත්තා වූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනයක හටගැනීමක් වේද ඒ බවද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යයි මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යුතුණාය තුළින් යයිර්ථය දැකීම නිසා හටගත්තාවූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනය ප්‍රතිත්‍රිත වී යයිද ඒ බවද මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යුතුණාය තුළින් ප්‍රතිත්‍රිත වී ගිය වූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනය මත කිසි කලෙක හට නොගත්හේ වේද, ඒ බව ද මනාකොට දැනගති.

“තාතක්ද්-ව පත්‍රනාති. ගත්ධේව පත්‍රනාති යක්ද්-ව තදුහයා පටිච්ච උප්-පරේෂති සඳහුනෙනුවේ පත්‍රන් තක්ද්-ව පත්‍රනාති. යටු ව අනුජ්-පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස උප්-පාදෝ හෝති. තක්ද්-ව පත්‍රනාති. යටු ව උප්-පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස පහාන් හෝති. තක්ද්-ව පත්‍රනාති යටු ව පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස ආයතිං අනුජ්-පාදෝ හෝති. තක්ද්-ව පත්‍රනාති.” නාසය ද මනාකොට දැනගති. ආග්‍රාණ්‍යට මූලික කාරණාය වූ ගත්ධාය ද මනාකොට දැන ගති. නාසයත්, ගත්ධායක් දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනයක් හටගත්හේ වේද ඒ බව ද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යයි මනාකොට දැනගති. යම් ආකාරයකින් අනුවබෝධයෙන් කටයුතු තිරිම නිසා හට නො ගත්තා වූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනයක හට ගැනීමක් වේද ඒ බව ද මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යුතුණාය තුළින් යටුර්ථය දැකීම නිසා හටගත්තාවූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනය ප්‍රතිත්‍රිත වී යයි ද ඒ බව ද මනාකොට දැනගති. යම් ආකාරයකින් අවබෝධ යුතුණාය තුළින් ප්‍රතිත්‍රිත වී ගිය වූ ආශ්වාදයෙන් ඇඳුම නම් වූ බහ්දිනය මත කිසිකලෙක හටනොගත්හේ වේද ඒ බව ද මනාකොට දැනගති.

“පිටහක්ද්-ව පත්‍රනාති. රසේ ව පත්‍රනාති. යක්ද්-ව තදුහයා පටිච්ච උප්-පරේෂති සඳහුනෙනුවේ පත්‍රන්, තක්ද්-ව පත්‍රනාති. යටු ව අනුජ්-පත්‍රන්හස්ස සඳහුනෙනුවේ පත්‍රන්හස්ස උප්-පාදෝ හෝති. තක්ද්-ව පත්‍රනාති. යටු ව

ලප්පත්තිස්ස සක්දේශුර්තතිස්ස පහාන් හෝති. තක්ද්ව පරාතාති යටා ව පහිතිස්ස සක්දේශුර්තතිස්ස ආයතිං අනුප්පාදේ හෝති තක්ද්ව පරාතාති.” දිව ද මහාකොට දැනගති. රස විදිමට මූලික කාරණය විරස ද මහාකොට දැනගති. දිවත් රසයත් යන දෙක නිසා යම් ආකාරයක ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනයක් හට ගන්නේ වේද ඒ බවද මහාකොට දැනගති. යම් ආකාරයකින් අනවබේදයෙන් කටයුතු කිරීම නිසා හට නො ගත්තා වූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනයක හටගැනීමක් වේද, ඒ බවද මහාකොට දැනගති. යම් ආකාරයකින් අවබේද යූතාය තැපින් යටුර්ථය දැක්ම නිසා හටගත්තා වූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනය ප්‍රහිතා වී යයි ද මහාකොට දැනගති. යම් ආකාරයකින් අවබේද යූතාය තැපින් ප්‍රහිතා වී ගිය වූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනය මතු කිසිකමෙක හට නො ගන්නේ වේද, ඒ බවද මහාකොට දැනගති.

“කායක්ද්ව පරාතාති. පොවිධ්‍යවේ ව පරාතාති. යක්ද්ව තදුහයෝ පරිවිච උප්පත්තිස්ස සක්දේශුර්තතිස්ස උප්පාදේ හෝති. තක්ද්ව පරාතාති යටා ව උප්පත්තිස්ස සක්දේශුර්තතිස්ස පහාන් හෝති, තක්ද්ව පරාතාති. යටා ව පහිතිස්ස සක්දේශුර්තතිස්ස ආයතිං අනුප්පාදේ හෝති. තක්ද්ව පරාතාති.” කය ද මහාකොට දැනගති. ස්ථාපිතය දැනගැනීමට මූලික කාරණය වූ පහස ද මහාකොට දැනගති. කයත්, පහසත් යන දෙක ම නිසා යම් ආකාරයක ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනයක් හටගත්තේ වේද, ඒ බව ද මහාකොට දැනගති. යම් ආකාරයකින් අනවබේදයෙන් කටයුතු කිරීම නිසා හට නොගත්තාවූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනයක හටගැනීමක් වේද, ඒ බව ද මහාකොට දැනගති. යම් ආකාරයකින් අවබේද යූතාය තැපින් යටුර්ථය දැක්ම නිසා හටගත්තා වූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනය ප්‍රහිත වී යයිද ඒ බවද දැන ගති. යම් ආකාරයකින් අවබේද යූතාය තැපින් ප්‍රහිතා වී ගිය වූ ආශ්ච්චාදයෙන් ඇල්ලුම නම් වූ බන්ධනය මතු කිසිකමෙක හට නොගත්තේ වේද, ඒ බව ද මහාකොට දැනගති.

“මනක්ද්ව පරාතාති. ධම්මේව පරාතාති යක්ද්ව තදුහයෝ පරිවිච උප්පත්තිස්ස සක්දේශුර්තතිස්ස උප්පාදේ හෝති. තක්ද්ව පරාතාති. යටා ව උප්පත්තිස්ස සක්දේශුර්තතිස්ස පහාන් හෝති. තක්ද්ව පරාතාති. යටා ව පහිතිස්ස සක්දේශුර්තතිස්ස ආයතිං අනුප්පාදේ හෝති. තක්ද්ව පරාතාති.” සිත ගැන ද මහාකොට දැනගති. සිතේ විටතීම පිණිස මූලික කාරණය වූ සිතේන් දැනගත්තාවූ වූ දේ ගැන ද මහාකොට දැන

ගනී. සිතර් සිතින් දැනගන්නා දේන් යන දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් අඳුලීම නම් වූ බහ්දහනයක් හටගන්නේ වේද, ඒ බවද මනාකොට දැනගනී. යම් ආකාරයකින් අවබෝධයෙන් කටයුතු කිරීම නිසා හට නො ගත්තා වූ ආශ්වාදයෙන් අඳුලීම නම් වූ බහ්දහනයක හටගැනීමක් වේද, ඒ බවද මනාකොට දැනගනී. යම් ආකාරයකින් අවබෝධ යුතුතාය තුළින් යට්ටරිය දැකීම නිසා හටගත්තා වූ ආශ්වාදයෙන් අඳුලීම නම් වූ බහ්දහනය ප්‍රතින වී යයිද ඒ බවද මනාකොට දැනගනී. යම් ආකාරයකින් අවබෝධ යුතුතාය තුළින් ප්‍රතින වී ගියාවූ ආශ්වාදයෙන් අඳුලීම නම් වූ බහ්දහනය මත කිස්කලක හටගොන්නේ වේද ඒ බවද මනාකොට දැනගනී.

“ඉති අර්ක්කිත්තං වා ධම්මේසු ධම්මානුපස්ස වහරති බණ්ඩා වා ධම්මේසු ධම්මානුපස්ස වහරති. අර්ක්කිත්ත බණ්ඩා වා ධම්මේසු ධම්මානුපස්ස වහරති.” යම් ආකාරයෙන් තමාගේ යයි සළකනු බධින ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ව්‍ය ධර්මයන්ගේ යට්ටාස්වහාවය අවබෝධයෙන් දැකීමින්, වාසය කරයි. අනුන්ගේ යයි සළකනු බධින ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ව්‍ය ධර්මයන්ගේ යට්ටාස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. තමාගේ යයි සළකනු බහ්නා වූද, අනුන්ගේ යයි සළකනු බහ්නා වූද ආයතන නම් ධර්මයන් කෙරෙහි ව්‍ය ධර්මයන්ගේ යට්ටාස්වහාවය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි.

සමුද්‍ය ධම්මානුපස්ස වා ධම්මේසු වහරති, වයධම්මානුපස්ස වා ධම්මේසු වහරති. සමුද්‍ය වය ධම්මානුපස්ස වා ධම්මේසු වහරති. ආයතන නම් වූ මේ ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. ආයතන නම් වූ මේ ධර්මයන් ව්‍ය හේතු-ප්‍රත්‍යයන් ගේ නැසීයාමෙන් නැසී යන ආකාරය අවබෝධයෙන් දැකීමින් වාසය කරයි. ආයතන නම් වූ ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරයද ව්‍ය හේතු ප්‍රත්‍යයන් නැසී යන ආකාරයද අවබෝධයෙන් දැකීමින් වාසය කරයි.

“අත්ත් ධම්මාති වා පහස්ස සති පව්චුපටිධීනා හෝති, යාවදේව කුණුමත්තාය. පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ව වහරති. ණ ව කිකුව් රෝක් උපාදියති. එව්මිල බේ හික්බවේ හික්බු ධම්මේසු ධම්මානුපස්ස වහරති.” සද්ධිරෘමය අවබෝධ කරනු කැමති හික්ෂුව හට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංඛ්‍ය ධර්මයක් වශයෙන් පවත්නා අනිතන වූ, කුක් වූ, අනාත්ම වූ, ආයතන නම් වූ ධර්මයන් ඇතැයි අධ්‍යාත්ම-බාතිර ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිනිය බලවත්ව පිහිටවයි.

විසේ ධම්මානුපස්සනාවේ බලවත්ව පිහිටි සිත තවදුරටත් අවබෝධ යූතාය දියුණුවීම පිනිස ද බලවත්ව සතිය දියුණුවීම පිනිසද, පවතී. මෙසේ හේතු ප්‍රත්‍යන්තය නිසා හටගන් අස රැප, කතා ගැඩිද, නාසය ගන්ධ, දිව රස, කය පහස, සිත සිතින් දැනගත් දේ මමය, මාගේ, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙළකින් අල්ලා නොගනී. මේ ආකාරයෙන් ද පින්වත් මහත්ති, හිකුත්‍රුව ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි වීම ධර්මයන්ගේ යථාස්ථාවය අවබෝධයෙන් දකිනින් වාසය කරයි.

මෙන්න මේ ආකාරයට තමයි අපට ධම්මානුපස්සනාව ගැන බුදුරජාතාන් වහන්සේ දේශනා කර නිබෙන්හේ. මේ පින්වතුනුත් අද ඉගෙනගත්ත ව්‍ය ධර්ම කරැණු මතකයේ තබාගෙන ධම්මානුපස්සනාවෙන් වාසය කරලා ඉපදෙශීන් මැරෙමින් යන සංසාර දැකින් නිදහස්වෙනවා කියලා අධිජ්‍යාන කරගන්න.

සාදු! සාදු! සාදු!!!

ඉගම්පිළාලේ පිශීචර වස්සානාය

ජාත්‍යාලා

නුතන අත්තල ටිරෝයෙන නුතද්වීම කිරීක කරන ලබන විරෝයය

ජාත්‍යාලා

ඟාතන මහ සංස්කෘතයෙන ඇවත්තයි.

යුද්ධාවන්න පින්වතැනි,

මේ පින්වත් පිරිස මේ සවන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපගේ ගාස්තුන් වහන්සේ අවරුදු 45 ක් මූල්ල්ලේ දේශනා කොට ව්‍යාප ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ධර්මය ම ඇතුළත් ඒ සත්තිස් බේදි පාක්ෂික ධර්මයට යි. පින්වතැනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්තිස් බේදි පාක්ෂික ධර්ම කියලා කියන්නේ මාගේ අනිධර්මයයි කියා ගැඹුරු ධර්මය යි කියා. බුදුරජාණන් වහන්සේ අනිධර්මය විදියට හඳුන්වන්නේ මේ සත්තිස් බේදි පාක්ෂික ධර්මය යි. බුදන් වහන්සේ දේශනා කරනවා.

“තස්මාතින හික්බවේ - යේ තේ මය ඩම්මා අහිඛ්ද්‍යා දේශිතා තේ වෙ සැබුකං උග්‍රහෙන්වා ආසේචිත්තඩා භාවේතඩා බහුලිකා තඩා යට්ඨිදු මූහ්මචරියං අද්ධිතියං අස්ස විරට්ධිතිකං තදස්ස බහුරහතිතාය බහුරහත්තාය ලේකානුකම්පාය අන්තාය හිතාය සුබාය දේවමනුස්සානා” පින්වත් මහතෙනි, මා විසින් අහිජාවෙන් දැන ධර්මයේ වෙත් ද ඒ ධර්මයේ ඔබ විසින් මනාකොට ඉගෙන ගත යුතුයි. ඒ ධර්මයේ ඔබ විසින් මනාකොට පුරුණ කළ යුතුයි. විසේ

පුගුණ කිරීමේදී මේ ගාසන බුහුම්වරයාට වීරාත් කාලයක් පවතිනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්ත්වයාගේ දෙවි මිනිස් ප්‍රජාවලේ යහපත පිණිසය විය පවතින්නේ.

කතමේ ව හික්බවේ මයා අනික්ෂා දේශිතා මොකක්ද මේ මහත්තානි, මා මේ අනියුවටත් දැන දේශනා කරන ලද ධර්මය. සෙයාවේදීද: වත්තාරෝ සතිපරිධානා සතර සතිපරිධානය, වත්තාරෝ සම්මුළුප්‍රධානා සතර සම්බන්ධ ප්‍රධාන වීරාය, වත්තාරෝ ඉද්ධිපාල සතර සයදුනී පාද, පක්ෂ්විජ්ඩාති පංච ඉන්දිය, පක්ෂ්වි බිලාති පංච බල, සහ්ත බොජ්ඩංගා සහ්ත බොජ්ඩංගයන්, අරියෝ අවධිංගිකෝ මග්ගෝ ආරාය අෂ්ධාංගික මාරාගය

විතකාට මොකක්ද මේ සත්තිස් බේදි පාක්ෂික ධර්ම කියන්නේ? මේ පින්වතුන් මේ දවස්වල ඉගෙන ගන්නේ සත්තිස් බේදි පාක්ෂික ධර්මයන්. පසුගිය දින හතර තුළ විහි මුල් කොටස්, සතර සතිපරිධානය ඉගෙන ගත්තා. අද ඉදළා ඉගෙන ගන්නවා සතර සම්බන්ධ ප්‍රධාන වීරාය.

බුදුරජාතාන් වහන්සේ පධාන සූත්‍රයේ දේශනා කරනවා වත්තාරාමාති හික්බවේ සම්මුළුප්‍රධානාති. මහත්තානි, සම්බන්ධ ප්‍රධාන වීරාය හතරති. කතමාති වත්තාරී ඉඩ හික්බවේ හික්කු අනුප්‍රත්ත්නානා පාපකාන් අකුසලාන් දම්මාන් අනුප්‍රාදාය ජ්ංදා ජන්ති, වායමති, විරයං ආරංජති, විත්තං පත්ගණ්ඩාති පදනාති තමා තුළ හට නො ගත් අකුසල ධර්මයන් හට ගැනීම වැළැක්වීම සඳහා කැමැත්තක් ඇති කර ගනී. වියම් කරනවා. වීරාය ආරම්භ කරනවා. සිත දැඩි කර ගන්නවා. පදන් වීරාය ඇති කර ගන්නවා. නොපසුබව වීරාය ඇති කර ගන්නවා.

උප්පත්ත්නාන් පාපකාන් අකුසලාන් දම්මාන් පහානාය ජ්ංදා ජන්ති වායමති වීරයං ආරංජති විත්තං පත්ගණ්ඩාති පදනාති තමන් තුළ හට ගෙන ඇති අකුසල ධර්ම ප්‍රහානාය කිරීම පිණිස විය කැමැත්තක් ඇති කර ගන්නවා. වියම් කරනවා. වීරාය ගන්නවා. සිත දැඩි කර ගන්නවා. නො පසුබස්නා වීරාය වඩිනවා.

අනුප්‍රත්ත්නාන් කුසලාන් දම්මාන් උප්පත්ත්නාය තමන් තුළ හට නො ගත් කුසල ධර්ම වඩිවා ගැනීම පිණිස ජ්ංදා ජන්ති කැමැත්තක් ඇති කර ගන්නවා. වායමති වියම් කරනවා. වීරයං ආරංජති වීරාය පටන් ගත්නවා. විත්තං පත්ගණ්ඩාති සිත දැඩි කර ගන්නවා. පදනාති නො පසුබව වීරාය වඩිනවා.

ලංපන්නාහං කුසලාහං ධමමාහං දීතියා අසම්මෝසාය, හියේනාවාය, වේපුල්ලය හාවනාය පාරපුරියා ජනාදං ජනේති තමන් තුළ හටගේ කුසල ධම් වැඩි දියුතු කරගැනීම සඳහා, පවත්වා ගැනීම සඳහා, බහුලකර ගැනීම සඳහා වැඩීම සඳහා පරපුර්ණ කිරීම සඳහා ජනාදං ජනේති කැමෙත්තක් ඇතිකර ගන්නවා. වායමති වැයම් කරනවා. විරයා ආරහති වීරයය පටන් ගන්නවා. විත්තං පශ්චත්තාති සිත දැඩි කර ගන්නවා. පදනති නො පසුබට වීරයය වඩනවා.

මේ පින්වතුන් අද ඉගෙන ගන්නේ පළමුවන වීරයයයි. මෙහි තිබුණා ජනාදං ජනේති, වායමති, විරයා ආරහති, විත්තං පශ්චත්තාති, පදනති. පින්වතුන්, මෙවැනි වවන ගත්තාවක් බුදුරජාතාන් වහන්සේ දේශනා කලේ ඇයි? බුදුරජාතාන් වහන්සේට තිබුණා නමක් "අමෝශ වවන්" කියා බුදුරජාතාන් වහන්සේ පුරා වසර 45 ක් තුළ තමන් වහන්සේගේ ශ්‍රී මුවෙන් වවනයක් පිට කළා නම් ඒ වවනය අර්ථයක් ඇතිවයි වැළැලේ. විතකොට මේ විකම වවන ම ගොදා ගන්නේ ඇයි කියා කෙනෙකුට තිතෙන්න පුළුවනි. මෙතැන තිබෙනවා විශාල අර්ථයක්. අර්ථයක් නැඟිට උන්වහන්සේ වවන කතා කලේ නැඟැ. මෙහි පළමු වික තමයි, ජනාදං ජනේති කැමෙත්තක් ඇතිකර ගන්නවා. වායමති වැයම් කරනවා. විරයා ආරහති වීරයය පටන් ගන්නවා. විත්තං පශ්චත්තාති සිත දැඩි කර ගන්නවා. පදනති නො පසුබට වීරයය වඩනවා.

මෙතැන නැදෑද වැඩින ස්වභාවයක්. මේ වීරය කුම කුමයෙන් වැඩි ගෙන යන ස්වභාවයක් තිබෙනවා. මේ සත්තිස් බේදි පාක්ෂික ධර්මවල පළමුවෙන් තිබුණ් සතර සතිපටිධානය. විතකොට අන්න තමා තුළ හට නො ගත්තු අකුසල ධර්මයක්. තමා තුළ හට ගන්න උත්සාහ කරනවා නම් සතර සතිපටිධානයෙන් වාසය කරන කෙනා විය හඳුනා ගන්නවා. සතර සතිපටිධානයෙන් වාසය කරන කෙනා විය මුළුන් හඳුනාගත්. හඳුනාගත් ඒ පුද්ගලය ඉදිරියේද හටගන්න ඉඩ ඇති ඒ අකුසල ධර්මය ප්‍රහාතාය කිරීම සඳහා කැමෙත්තක් ඇති කර ගනී. මේ කැමෙත්ත ප්‍රමාණවත් වෙන්නේ නැත. වියා නිසියම් වැයමක් ගන්න ඕනෑම. මේ වැයම ප්‍රමාණවත් වෙන්නේ නැඟැ. වියා නිසිම හේතුවක් නිසා වීරයය අඩු කර ගන්නේ නැඟැ. දැන් මේ සතර සම්මල්පධාන වීරයට පසුව වින්නේ මොකක්ද? සතර සාධිපාද ජනාද, විත්ත, විරය, විමෙස්.

විතකොට මෙතනත් තියනවා සතර සම්මුජක්ප්‍රධාන විරය. ජනුදී ජනේති වායමති, විරය ආරහති, විතත්තං පශ්චත්තාති. අන්හ බලන්හ මේ සහ්තිස් බෝධි පාස්ථික ධර්ම විකකට විකක් වූපක්ත නැහැ. විකකට විකක් සම්බන්ධයි. විතකොට මේ සතර සම්සක්ප්‍රධාන වීරයයේ ම වැඩුණු අවස්ථාව තමයි සතර ඉරුදි පාද. විතකොට මේ ඇති කර ගන්නා ජනුදීයේ (කැමැත්තේ) වියාගේ ජනුදිය කැමැත්ත ඉරුදි පාදයක් දක්වා වැඩිලා. වියාගේ විරයයේ ඉරුදි පාදයක් දක්වා වැඩිලා. වියාගේ අධිජ්ධනය (විතත්තං) ඉරුදි පාදයක් දක්වා වැඩිලා. එකයි මම කියන්නේ මේ විකකට විකක් වෙනස් නැහැ සම්බන්ධයි.

විතකොට මම අද මේ පින්වතුන්ට මේ කොටස පැහැදිලි කරන්න යන්නේ මාත්‍යකා කිපයක් මස්සේයි. පළමුවති වික තමයි සීලය. තමා තුළ නුත්ත් අකුසල ධර්ම හටගැනීම වැළැක්වීම සඳහා සීලය කියන වික කෙතරම් වැදුගත් වේද කියන වික බුදුරජාතාන් වහන්සේ සේබ කියන සූත්‍රයේ දේශනා කරනවා. කොයි ආකාරයෙන්ද සීලය කියන වික සම්පූර්ණ කළ යුත්තේ උන්වහන්සේ දේශනා කරනවා. “කරිඹ්ව මහානාම ආරයසාවකේ සිලසම්පත්තේ හෝති” මහානාම කෙලෙසද ආර්ය ග්‍රාවකයා සීල සම්පත්ත වෙන්නේ? ඉඩ මහානාම ආරයසාවකේ සිලවා හෝති පානිමොඩසාවර සංවුත්‍යේ විරහි මොකන්ද ප්‍රාතිමෝස්ඡ්‍ය සංවර සීලය කියන්නේ. උපසම්පදා හිජ්‍යන් වහන්සේ නමක් විසින් රකින 227 කින් සමන්විතව පනවා ඇති සිල් පද. විතකොට ප්‍රාතිමෝස්ඡ්‍ය සංවර සීලය ආරජා කරන කෙනා ආචාර ගෝවර සම්පත්න වේ. කුඩා වරදෙහි පවා නය දකිමන් පිවත් වේ. තමා සමාදන් වන සිල්පද වල මනා ව හිස්මෙනවා. මෙන්න මේ විදියටද මහානාම ආර්ය ග්‍රාවකයා සීලය සම්පූර්ණ කරන්නේ.

විතකොට මේ සීලය කියන වික මෙති සඳහන් වූයේ ප්‍රාතිමෝස්ඡ්‍ය සංවර සීලය කියන විකයි. ඒ උපසම්පදා හිජ්‍යන් වහන්සේ නමක් රකින සීලයි. මේ සීලය යනු ප්‍රාතිමෝස්ඡ්‍ය සංවර සීලය පමණක් නොවෙයි. මේ ගිහි පිවතය ගත කරන පින්වතුන් පංච සීලය ආරජා කරනවා. පංච සීලය ඉලක්ක වෙලා නැදේද තමා තුළ හට නො ගත් අකුසල ධර්මයන් හට ගැනීම වැළැක්වීම සඳහා, ඉලක්ක වී තිබෙනවා. පින්වතුති, මේ කුසලය ඉලක්ක වී තිබෙන්නේ වතුරාරිය සත්‍යය ට දි. අකුසලය සම්පූර්ණයෙන් ගොමු වී තිබෙන්නේ වතුරාරිය සත්‍යයෙන් පිටතටයි. මෙන්න මේ වතුරාරිය සත්‍යයෙන් පිටතට තිබෙන අකුසලය ප්‍රහාණය කිරීම ට දි මේ සිලසම්පත්ත විය යුත්තේ. කෙනෙක් පංච සීලය ආරජා කරනවා කියා හිතමු. වියා උදෙන් ම පංච සීලය සමාදං වෙනවා. අපි හිතනවා 8.00 ට කියා. 8.10 ට ඔන්න සතෙක් වෙනවා.

ගන්නවා පොල්ලක් ගහනවා. 8.15 ට නැවත පන්සිල් සමාදං වෙනවා. හරද පන්සිල් රැක්කා? වැරදියි. රැකියාවට යන්න පිටත් වෙලා ගෙදුරින් පංච සීලය සමාදන් වෙලා යහකොට මගේ යාලුවා කත්ත්බායමක් හමු වෙනවා. යමන් කියනවා, පොඩි අඩියක් ගහන්න. ඉතින් ගිහිල්ලා බොහනවා. ගිහිල්ලා රැකියා ස්ථානයේදී නැවත පන්සිල් සමාදන් වෙනවා. හරද පන්සිල් රැක්කා? වැරදියි. සීලය සමාදන් වූ කෙනාගේ සිතේ තිබෙන්න ඕනෑ තමන් සිල් පදය ආරක්ෂා කරනවා කියා. වියාට පන්සිල් පදයක් කඩන්න අවස්ථාව විනකොට විය හිතන්න ඕනෑ මම මේ සීලය සමාදන් වෙලා ඉන්නේ කියලා. විහෙමය මේ පන්සිල් සමාදන් විය යුත්තේ. විහෙම නැතිව තමාට සිල්පදය කඩන්න අවස්ථාවක් යෙදෙන විට විය නොකඩා ඉන්න ඕනෑ. තමාට සතෙක් මරන්න අවස්ථාව යෙදෙන විට විය නො කර ඉන්න ඕනෑ. තමාට බොරුවක් කියන්න අවස්ථාවක් යෙදෙන විට විය නො කර ඉන්න ඕනෑ. තමාට කාමයේ වරදවා හැසිරෙන්න අවස්ථාව යෙදෙන විට විය නො කර ඉන්න ඕනෑ. අන්න විහෙමය සිල්පද ආරක්ෂා කරන්න ඕනෑ.

විහෙම නැතිව අද කාලයේ සමාදන් වෙන්නා වගේ බෝද්ධයේ සේරම පන්සිල් සමාදන් වෙනවා නමුත් කියෙන් කි දෙනා ද පන්සිල් ආරක්ෂා කරන්නේ. අයි ඒ තමාගේ තිනේ නැහැ තමා සිල් ආරක්ෂා කරනවා කියා. මේ විදියට මම කෙසේ හෝ මේ පන්සිල් ආරක්ෂා කරනවා කියා හින් දාරාගෙන ඉන්න කෙනා අතින් පන්සිල් කැබේන්න පුළුවන් ද? කැබේන්න බැහැ. විතකොට විය තුළ හට ගන්න වින අකුසල ධර්ම හටගන්න පුළුවන්ද? බැහැ. විතකොට තමාගේ හට ගන්න වින අකුසල ධර්ම හට ගන්න විතකොට සීලය සමාදන්ව ඉන්න කෙනා සීලය සිහිපත් කරනවා. සිහිපත් කරලා සීලයේ හික්මෙනවා. විතකොට වියාගේ හට නොගත් අකුසල් හට ගන්නවාද? බැහැ. අන්න බලන්න සීලය ආරක්ෂා වන විදිය. පෝය ද්‍රව්‍ය ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. උපෝස්ථ සීලය සමාදන් වෙලා පන්සලේ මොකක්ද කරන්නේ. විකතු වෙලා ගෙදර දෙරවල දේවල් කතා කර කර ඉන්නවා. විය සිල්පදයක් සමාදන් වෙලා ඉන්නේ දෙනියි කතාවලින් වලකිනවා කියා. නමුත් වියාගේ තින් ඒක නැහැ. සීලය සමාදන් වෙලා විය යෙදෙන්නේ ම වැඩකට නැති කතාවල. විතකොට වියාගේ සීලය සමාදන් වෙන්නේ විවිධ ද? අවස්ථා සමාදන් වෙන්නේ නැහැ. තමා සමාදන් වූ සීලය පත්‍රවත් වඩා ආරක්ෂා කරනවා. වියාගේ සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. තමා සමාදන් වූ සීලය පත්‍රවත් වඩා ආරක්ෂා කරනවා.

ඩුඩු රජාත්‍යාලු වහන්සේ පහාරාද සූත්‍රයේ දේශනා කර තිබෙනවා “පහාරාදය මේ ආර්යය ග්‍රාවකයෝ තමා සමාදන් වූ සීලය පත්‍රවත් වඩා ආරක්ෂා කරනවා.” අර මේ පත්‍රවතුත් අහතා ඇති කොසොල්

රජුගේ පූතකු නිරියා විඩ්බිහ කුමාරයා, ගාක්ෂ ජනපදයට තියා යුද්දීධියකට. ගාක්ෂයේ සීලය ආරණ්‍යා කරමින් නිරිය අය කැමති වුයේ නැහැ යුද්දීධි කරන්න. විඩ්බිහ කුමාරයා දහස් ගණනක් ගාක්ෂයේ මරා දැමිමා. තමන් සීලය ආරණ්‍යා කරන නිසා ගාක්ෂයේ ආයුධ අතට ගත්තේ නැහැ. අන්න සීලය ආරණ්‍යා කරන විදිය. විතකොට එෂ අය තුළ හට නො ගත්ත අකුසල ධර්ම හටගන්න පුළුවන්දී? බැහැ. විතකොට මේ සීලය කෙනෙක් සම්පූර්ණ කරනවා නම් තමා සමාදන් වූ සිල්පද ආරණ්‍යා කරනවා නම් වියාගේ ජ්විතයට රෙකුවරණයක් තේදී? රෙකුවරණයක්. වියාගේ ජ්විතයට හට නො ගත් අකුසල ධර්ම කිසිම ආකාරයකින් හටගන්න විදියක් නැහැ. එෂ සීලය යි.

දෙවන කාරණය ඉන්දිය සංවරය. ඉතාම වැදගත් පිහිටුනි මේ ඉන්දිය සංවරය බුදුරජාතාන් වහන්සේ එෂ සූත්‍රයේ ම දේශනා කරනවා, “කට්ස්ව මහානාම අරියාසාවකො ඉන්දියේෂ ගුත්තද්වාරෙ හෝති”. කෙනෙක්ද මහානාම ආරිය ග්‍රාවකයා වහන ලද ඉන්දියන් ඇතිව ජ්වත් වෙන්නේ. ඉන්දියන් වසාගෙන ජ්වත් වෙන්නේ? මෙතැන වසාගෙන කිවිවේ ඉන්දියන්වලට අකුසල ධර්මයන් ඇතුළුවීම වැළඳක්වීම සඳහා කටයුතු කරන්නේ කොහොමදා? කියන කාරණය ගැන දි. බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ. “ඉඩ මහානාම අරියාසාවකො වක්කුනා රුපෝ දිස්ස්වා න නිමිත්ත්ගේගැනී හෝති” මේ දැසින් දිතින රුපයේ වියා නිමිති ගත්තේ නැහැ. නානුබිජණුරන්ගේගැනී අනු නිමිති ගත්තේ නැහැ. යට්ටාධිකරන මේනං වක්බුඟුන්දියං අසංව්‍යතං වහරන්තං අනිජ්ඩා දේමනස්සා පාපකා අකුසල දීමා අත්වාස්සාවෙෂයු මහානාමය, මේ ඇස අසංවර කර ගත්තට පස්සේ සිතේ යම් අනිජ්ඩාවක් දේමනස්සයක් නිසා අකුසල ධර්මයක් හටගන්නවාද හට ගත්න ඉඩ තිබෙනවාදා? විය වැළඳක්වීම සඳහා විය ත්‍රිය කරනවා. මහානාම, මෙන්න මේ ආකාරයටද ආර්යය ග්‍රාවකයා ඉන්දිය සංවර කර ගත්තේ.

කනින් අනන ගධියක විය නිමිති, අනු නිමිති ගත්තේ නැහැ. නාසයට දැනෙන ගද සුවලක නිමිති අනු නිමිති ගත්තේ නැහැ. දිවට දැනෙන රසයක නිමිති ගත්තේ හැ. අනු නිමිති ගත්තේ නැහැ. කයට දැනෙන පහසක නිමිති ගත්තේ නැහැ. අනු නිමිති ගත්තේ නැහැ. මේ විදියට නිමිති අනු නිමිති ගත්තේ භැතිව මේ රුපවල යථා ස්වභාවය ආර්යය ග්‍රාවකයා දැකිනවා. මේ ඇස කියන්නේ අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. රුපය කියන්නේ අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. ඇසසේ හට ගත්නා විඛ්‍යාතාතාය කියන්නේ අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. ඇසයි රුපය විඛ්‍යාතාය විකතු වෙලා හැදෙන ඇසසේ ස්පර්ශය කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. විස්ස

පව්චියා වේදනා ඇසේ ස්ථානීය නිසා හටගන්නා සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනා අතිත ස්වභාවයට අයිති දෙයක්. මෙහේ මේ ආකාරයට නිතනවා ආර්යය ග්‍රාවකයා.

සාමාන්‍ය කෙනා කොහොමද නිතන්තේ වියා මොකද කරන්නේ. ඇසේන් දැකින රෘපයේ නිමිති ගන්නවා. ඇසේන් දැකින රෘපයේ නිමිති අරගෙන ඇසේන් දුටු රෘපය ඔස්සේ නිතන්න ගොස් තුපන් රාගය මෙයාගේ සිතේ ඇති වෙනවා. තුපන් ද්වේශය මෙයාගේ සිතේ ඇතිවෙනවා. හට හෝ ගත් මුලාවට මෙයාගේ සිත පත් වෙනවා. කාගේදී? පාඨග්‍රීතන කෙනාගේ. නමුත් ආර්යය ග්‍රාවකයා සිතන්නේ අර විදිහට.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා ආදිත්ත පරියය සූත්‍රයේ මහජාති, මේ විදියට ඇසේන් රෘපයක් දැකළා ඒ දැකින රෘපය ඔස්සේ බැඳිලා විදින්න යනවාට වඩා හොඳයි රත්තු යකඩ පතුරක් ඇසේ අතුල්ල ගත්තා නම්. ඇය ඒ පතුරක් ඇසේ අතුල්ලා ගත්තොත් ඉන් වේදනාවක් දැනෙනවා. නමුත් ඒ වේදනාව නිසා වියා සතර අපායේ උපදින්නේ නැහැ. නමුත් ඇසේන් දැකින රෘපය ඔස්සේ මෙයා නිතන්න ගියෙන් තුපන් රාගය වියාගේ සිතේ ඇතිවෙලා රාගය ඔස්සේ ත්‍රියා කරන්න ගියෙන් තුපන් ද්වේශය වියාගේ සිතේ ඇතිවෙලා ඒ ද්වේශය ඔස්සේ ත්‍රියා කරන්න ගියෙන් ඒ පත්වෙවිව මුලාව ඔස්සේ ත්‍රියා කරන්න ගියෙන් වියා අතින් බරපතල අකුසල් වෙන්න පුළුවන්. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා මහජාති, කතින් අසන ගබඳය ඔස්සේ සිත සිතා මේ ගබඳයේ නිමිති අරගෙන ඒ කෙරේ ආශ්වාදයෙන් වෙළෙනවාට වඩා හොඳයි යකඩ උපදිනක් අරගෙන කතේ ඇත ගන්න වික. විහිදි ඔහු අසාමාන්‍ය වේදනාවක් විදිනව. නමුත් ඒ වේදනාව නිසා මැරැණුවට පස්සේ නිරයට යන්නේ නැහැ. නමුත් අර කතින් අහන ගබඳ ඔස්සේ නිතන්න නිතන්න ඒක සූහ විදියට අරගෙන ඒකෙන් ඇතිවන රාග ද්වේශ මෝහ ඔස්සේ නිතන්න ගියෙන් බරපතල අකුසල් ධර්ම සිද්ධ වෙන්න පුළුවන්.

මේ විදියට තමයි නාසයට දැනෙන ගඟ සූච්‍රා, බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා. මහජාති, රත්තු නියන්තින් මේ නාසය කපා ගන්න වික හොඳයි කියා නාසයට දැනෙන ගඟ සූච්‍රා ගැන සිත සිතා ඉන්නවාට වඩා. මහජාති, දිවට දැනෙන රසය ගැන නිමිති අනුතිමිති ගෙන රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳෙනවාට වඩා රත් වෙවිව පිහියකින් දිව කපාගන්න වික හොඳයි. මේ ගර්රය රත්තු යකඩ පතුරක් අරගෙන අතුල්ලා ගන්න වික හොඳයි. ඒත් ඒ කයට

දැනෙන පහසට ඇලිලා ඒ ගැන සිතම්න් මේ පහස විද විද ඉන්හවාට වඩා. ඇයි මේ දේවලින් සතර අපායේ යන්නේ නැහැ. මේ යකඩ පතුර අතුල්ල ගත්තාට මහත්තා, රාග, ද්වේශ, මෝහ සිත්වලි ඔස්සේ හිත හිත ඉන්හවාට වඩා නිදා ගත්ත වික හොඳයි කියනවා. නින්ද කියලා කියන්නේ ප්‍රවිතය විද භාවයට පත් කරන දෙයක්. නමුත් ඒ නින්ද හොඳයි කියලා කියනවා, අර සිත්වලි ඔස්සේ සිතා සැප සහගත වින්දනයක් විදිනවාට වඩා. නිදා ගත්ත කියලා නිරයේ යන්නේ නැහැ. නමුත් අර සිත්වලි ඔස්සේ සිත සිතා ඉත්ත ගියෙන් විය එකාත්ත වශයෙන්ම නිරයේ.

විතකොට කොහොමද? මේ ආර්යය ග්‍රාවකයා ඇස්සේ දකින රුප ඔස්සේ හිතන්නේ ආර්යය ග්‍රාවකයා ඇස්සේ දකින රුප අනිත්‍ය විදිහට දකිනවා. මේ වික්ද්‍යාත්‍යාය අනිත්‍ය විදිහට දකිනවා. ස්පර්ශය අනිත්‍ය විදිහට දකිනවා. වේදනාව අනිත්‍ය විදිහට දකිනවා. අනිත්‍ය විදිහට දකිදේදී විය වේදනාව ඔස්සේ තත්ත්භාවෙන් බැඳෙනවාද? බැඳෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනා මේ වේදනාව ඔස්සේ විය තත්ත්භාවකට බැඳෙනවා. සාමාන්‍ය කෙනා මේ වේදනාව ඔස්සේ “විදානා පව්චය තත්ත්භා - තත්ත්භා පව්චය උපාදානා”. අන්ත තත්ත්භාවක් ඇති වෙච් හැරියේ බැඳූ යනවා. ඒ ඔස්සේ “උපාදාන පව්චය භවේ” අඟ්න උපාදානයක් ඇති වුනා ම නැවත උපතක් සඳහා කර්ම සකස් වෙනවා. නමුත් ආර්යය ග්‍රාවකයා කොහොමද හිතන්නේ? දැන් රහතන් වහන්සේලා කොහොමද? රහතන් වහන්සේලා ගේ ඇස්සි, රුපයයි විකතු වූ තැන වික්ද්‍යාත්‍යාය හට ගත්තේ නැද්දේ? හට ගත්තා. විතකොට ඇස්සි රුපයයි වික්ද්‍යාත්‍යායයි විකතු වූ තැන ඇස්සේ ස්පර්ශය හට ගත්තේ නැද්දේ? ඇති වෙනවා. සැප දැක් උපේෂ්‍ය වේදනා රහතන් වහන්සේට ඇති වන්නේ නැද්දේ? ඇති වෙනවා. නමුත් රහතන් වහන්සේට “විදානා පව්චය තත්ත්භා” නැහැ. ඇයි ඒ රහතන් වහන්සේට තත්ත්භාව නැති තිසා “තත්ත්භා පව්චය උපාදාන” නැහැ. උපාදාන නැති තිසා “උපාදාන පව්චය භවේ” නැහැ. රහතන් වහන්සේට. නැවත උපතක් සඳහා කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. අනිත් සියලු දෙනා ගේ ම මේ දකින ඉන්දුයන් ඔස්සේ මේ හියාවලුය සිද්ධ වෙනවා. විතකොට අර ආර්ය ග්‍රාවකයා අර විදියට හිතලා සියල්ල අනිත්‍ය විදිහට දැකළා මේවා කෙරෙහි නො ඇලි සිටිනවා. නො ඇලෙහ කොට මේවායින් මිදෙනවා. මිදුණු සිත කෙලෙස් වලින මිදෙන්නේ නැද්දේ? මිදෙනවා කෙලෙස් වලින මිදෙනවා. මේ මිදුම තමයි සංසාරයෙන් නිදහස් වීම. සංසාරයෙන් නිදහස් වීම කියලා කියන්නේ මේ කෙලෙස් වලින මිදුමට යි.

බුදුරජාණන් වහන්සේ ගෙටව දැවසක් විනවා උත්තර කියලා බාහුමත්තායෝගේ. උන්වහන්සේට කියනවා “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මම මේ පරිසරය කියන පරිබාජකයාගේ ගෝලයෝගේ. පරිසරය කියන අපේ පරිබාජකයන් වහන්සේ මේ ඉන්දිය භාවහාව කියන වික දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනව “උත්තරය, ඔබගේ ගාස්ත්‍යාන් වහන්සේ පරිසරය කොයී ආකාරයකින්ද ඉන්දිය භාවහාව දේශනා කරන්නේ”. අපේ ගාස්ත්‍යාන් වහන්සේ පරිසරය දේශනා කරන්නේ ඇසින් රැප නො දැක ඉන්න, කනින් ගබුද අහන්නේ නැතිව ඉන්න, දිව, නාසය, ගරුරය කියලා කියන්නේ දැනෙන දේට. නාසයට ගඳ සුවිල දැනෙනවා. දිවට රස දැනෙනවා. ගරුරයට පහස දැනෙනවා. අන්න දැනෙන දේට තමයි මූත්‍ය කියන්නේ. මේ “දිට්ධි” බාහිය දාර්ථිරය සූත්‍රයේ තියෙන්නේ “දිට්ධි දිට්ධි මත්පෑං හවිස්සති - සූත්‍ර සූත්‍ර මත්පෑං හවිස්සති - මූත්‍ර මූත්‍ර මත්පෑං හවිස්සති” මේ මෙතන මූත්‍ර කියා කියන්නේ නාසයට දැනෙන ගඳ සුවිලයි දිවට දැනෙන රසයයි ගරුරයට දැනෙන පහසයි. මේ තහවුරු තමයි “මූත්‍රය” කියන්නේ. අර උත්තර බාහුමත්තායා කියනවා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මූත්‍රය නො ලබා ඉන්නයි අපේ පරිසරය බාහුමත්තායා කියන්නේ. විතකොට ඇසින් රැප නො දැක සිටීම. කනින් ගබුද නො අසා සිටීම. මේ දිවට නාසයට ගරුරයට ඒ අරමුණු නො ගෙන සිටීම. ඒ කියන්නේ වේවාසින් පහස නො ලබා සිටීම.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තරය. ඇසින් රැප නො දැක සිටීන වික නම් ඉන්දිය භාවහාව කියලා කියන්නේ, විහෙම නම් මේ අභි මිනිස්සු තමයි නොදැට ම ඉන්දිය භාවහාව වඩන්නේ. ඇසි ඇසට මොකුත් පෙනෙන්නේ නැහැනේ. කනින් ගබුද නො අසා සිටීම නම් ඉන්දිය භාවහාව කියලා කියන්නේ, ධිහිර මිනිස්සු තමයි නොදැට ම ඉන්දිය භාවහාව වඩන්නේ. ඒ වෙලුවේ විතන සිටිය ආනන්ද භාමුදුරටේ බුදුරජාණන් වහන්ස මේ ආර්ය විනයේ ඉන්දිය භාවහාවක් තිබේ නම් විය කියලා දෙන්න දැන් වෙලුවයි. විවිට මේ ආර්ය විනයේ ඉන්දිය භාවහාව බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මෙහෙම. මේ කියන ඉන්දිය භාවහාව “අසින් රැප දකිනවා, ඇසින් රැප දැකලා මේ රැප කෙරෙහි නො ඇල් ඉන්නවා. අන්න ඉන්දිය භාවහාව. ඇසා අතිතස විදියට දකිනවා. රැපය අතිතස විදියට දකිනවා. විස්ත්‍රානාය අතිතස විදියට දකිනවා. මේ ඇසයයි රැපයයි විස්ත්‍රානායයි අතිතස විදියට දකින කෙනා ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. වේදනාවට බැඳෙන්නේ නැති නිසා තන්හාවක් ඇතිවෙන්නේ නැහැ. විතකොට තන්හාවක් ඇති නො වන නිසා උපාදානයක් නැහැ.

උපාදානයක් නැති තිසා භවයක් නැහැ. අන්ත උප්තරය. විහෙම නැතිව ඇසින් රුප නො දැක සිටීම නොවේ.

මොකද අපේ ඇස ඉදිරියට රුප විනවා කියන වික. වළක්වන්න බැහැ. දිවට රස දැනෙනවා කියන වික වළක්වන්න බැහැ. නාසයට ගඟ සුවද දැනෙනවා කියන වික වළක්වන්න බැහැ. නමුත් අපට කරන්න පුළුවන් මොකක්ද මේ සියල්ලේ ම යථාර්ථය දැකීම. විතකාට මේ යථාර්ථය දකින්නේ නැති කෙනා බැඳි බැඳී ඉන්න කෙනා කොසි වගේද? මාරයාට අභුවෙවිව කෙනා නිරන්තරයෙන්ම මාරයාට අභුවෙවිව කෙනා කියන විකයි. බූදරජාණන් වහන්සේ කුම්මෝපම සූත්‍ර දේශනාවේ දේශනා කරනවා මහත්තා, මේ ගංගාවක් ඇසින් ඉන්නවා ඉඩිබෙක්. මේ ඉඩිබා අත් දෙකයි, කකුල් දෙකයි ඔළුවයි පහම ව්‍යිෂ්ටියට දාගෙන ඉන්නවා. හිවලෙක් ඇතින් විනවා මේ ඉඩිබාට ඉට අල්ලමින්. හිවලා ඇතින් විනව දකින්දිම ඉඩිබා මොකද කරන්නේ අත් දෙකත් ගන්නවා කටුව ඇතුළට, කකුල් දෙකත් ඔළුවත් ගන්නවා කට්ටිව ඇතුළට. මේ හිවලා බලාගෙන ඉන්නවා ඉඩිබා කොසි වික ද ව්‍යිෂ්ටියට දාන්නේ. විසින් ඇදාලා ඉක්මනින් ම බැහැ ගන්නට. අනද ඉස්සර වෙලා දාන්නේ හිවලා බලා ඉන්නවා අතින් බැහැ ගන්න. අතිත් අන දැම්මාත් එම ඇත බැහැ ගන්නවා. කකුල ඇම්මෙන් කකුලත් බැහැ ගන්නවා. ඔළුව දැම්මාත් ඔළුවත් බැහැ ගන්නවා. කිය ද දාන්නේ කයින් බැහැ ගන්නවා. මහත්තා, අර ඉන්දියන් ටික අන් පා ඔළුව ඇතුළුට දාගෙන්ත පුද්ගලයා තමයි මගේ ගුවකයා. විතකාට විය මාරයාට අභුවන්හේ නැහැ. ඇයි විය ඉන්දිය සංවර කරගෙන ඉන්නේ. විය මාරයාගෙන් තිඳහස් වියාට මෙයාට අල්ලන්න බැහැ. විය නොදුට ඉන්දියන් සංවර කර ගෙන ඉන්නේ. බැවත් බූදරජාණන් වහන්සේගේ උපමා. විතකාට මෙතන තියෙන්නේ ගැඹුරු ධර්ම කොටසක්. දැන් බාහිය දාරුණීරිය ගේ කථාව අහලා තිබෙනවද? බූදරජාණන් වහන්සේ දේශනා කළ.

“දුටියේ දුටිය මත්තා” දුටි දේ දුටිව දේ විදුයට පමණක් සිතන්න. දැකපු දේ ඕස්සේ හිත හිතා ඉන්න විපා. දැක්ක දේ දැක්ක දේයින්

නවත්තන්හේ. “සුතේ සුතමත්තං” අහපු දේ අහපු දෙයින් නවත්තවන්හේ. රෝ පසු එක ඔස්සේ සිතා ඉන්න විපා. “මූතේ මූත මත්තං හටස්සති” දැනුන දේ දැනුන දෙයින් නවත්තවන්හේ. ඒ දැනුන දේ ඔස්සේ ගොස් සිතා සැප දුක් වේදනා උපේස්ඡා වේදනා විදිමින් වියින් ආශ්චරා බඩන්න විපා. “වින්දුයාතේ වින්දුයාත මත්තං හටස්සති” දැනගත් දේ දැනගත් දෙයින් නවත්තවන්හේ.

විතකොට බලන්න මේ දේශනාව කරලා ඉවර වෙනකොට බාහිය දාරැවීරය තාපසතුමා රහත් වුණා. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා. බාහිය ඔබ මේ විදියට නම් හික්මෙන්හේ ඔබ විතනත් නැහැ. ඔබ මේ විදියට නම් හික්මෙන්හේ ඔබ මෙතනත් නැහැ. බාහිය ඔබ ඒ අතරත් නැහැ. මෙතන ම සි තියෙන්හේ සසරින් මිදිම. මේ දේශනාව ඉවර වේද්දී දාරැවීරය තාපසතුමා රහත් වුණා. බලන්න බුදුරජාතාන් වහන්සේගේ දේශනාව. විතකොට මේ විදියට හිතෙන්හේ නැතිව අපි නැමෙම්ම මේ ඇසින් දකින රුප ඔස්සේ හිතිල්ලා අපමාණ දුකකට පත් වෙනවා.

විතකොට මේ පින්වතුන් අහලා ඇති උප්පලවත්ත්‍යා රහත් මෙහෙතින් වහන්සේ ගේ කරාව. උප්පලවත්ත්‍යා මෙහෙතින් වහන්සේට සිතින් ආලය කළ නන්ද කියා මානවකයෙක් හිටියා. උප්පලවත්ත්‍යා මෙහෙතිය කියන්හේ ඉතාම රුමත් කෙහෙක්. ඒ රුපය දැකළා රුපය ඔස්සේ කියා කරන්න ගියා. ඒ රුපය ඔස්සේ සැප, වේදනාව හොයා ගෙන ගියා කවිදා? භන්ද මානවකයා. ඒ රුපය ඔස්සේ ආශ්චරායක් විදින්න ගිතිල්ලා නන්ද මානවකයා තිරයේ ගියා. අදවත් දුක් විදිනවා. අන්න බලන්න මානවකයා ඇස කියන ඉන්දිය සංවර කර නො ගත් නිසා අර දේට අහුවුණ හැටි. මේ විදියට ම සි අපි කනු ට අහුවෙන්නෙත්. මේ විදියට ම සි අපි නහය ට අහුවෙන්නෙත්. මේ විදියට ම සි දිව් ට අහු වෙන්නෙත්. ගරීරය ට අහුවෙන්නෙත් මේ විදියට ම සි. සිතෙන් සිතන සිතිවිලි වලටත් අහු වෙන්හේ මේ විදියට ම සි.

මේ පින්වතුන් අහලා ඇති පිණ්ඩාතික තිස්ස රහතන් වහන්සේ ගේ කරාව. මේ රහතන් වහන්සේ කාලයක් තිස්සේ පිණ්ඩාතගේ වැඩියා විකම ගෙදරකට ඉතින් මේ ගෙදර ජ්වත් වුන් මැණික් ඔප දමන්නෙක්. ඇන් මේ මැණික් ඔප දමන්නා රහතන් වහන්සේට උපස්ථාන කළා. තිති පතා උපස්ථාන කළා. ඉතින් වික ද්‍රව්‍යක් රහතන් වහන්සේ පිණ්ඩාතගේ විඩ්දී, මේ මැණික් ඔප දමන්නාට මස් වගයක් ලැබිලා මස් කප කපා හිටියා. ඔය අතරේ ර්‍යුපුරුවේ දුතයෙක් අත

මැණිකක් විවිචා. ඔප දමටවා ගන්නට. ඉතින් මස් කපමින් තිබූ පුද්ගලයා ලේ තැවරැණු අතින්ම මැණික අරගෙන පැත්තකින් තිබිබා. මේ ගෙදර ආදරේන් ඇති කළ කොස්වා ලිඛිතියෙක් තිබියා. දැන් මොකද කරන්නේ මැණික පැත්තකින් තිබූ අර පුද්ගලයා සිනිස කමකට ගේ ඇතුවට ගියා. කොස්වා ලිඛිතියා මස් කුටිරියක් කියලා අර ලේ තැවරැණු මැණික ගිල්ලා. රහතන් වහන්සේ මේක දැක්කා. නමුත් රහතන් වහන්සේ දැක්ක දේ විතැනින් නතර කරනවානේ. රහතන් වහන්සේ “දිටියේ දිටිය මත්තං” රහතන් වහන්සේ දැක්ක දෙයින් නවතිනවා. ඉතින් අර පුද්ගලයා ආපසු ඇවිත් බලදේදී මැණික නැහැ. ආපසු ගේ ඇතුළට ගොස් තම හාර්යාවගෙන් මැණික ගත්තා ද අසනවා. නැ කියල කියනවා. දරුවා අතින් අහනවා නැහැ කියනවා ඉන් පස්සේ අර පුරුෂයා හාර්යාවට කියනවා විකත් විකටම මේක ගන්න ඇත්තේ හාමුදුරුවේ කියා. ඉන්පසු රහතන් වහන්සේ ලැයට ඇවිත් අහනවා “ස්වාමිනි මැණික ගත්තාදා? රහතන් වහන්සේ කියනවා මම ගත්තේ නැහැ කියලා. ඉන්පසු ආපසු ගෙට ගොස් තම හාර්යාවට කියනවා දැන් මැණික ගත්ත කෙනෙක් නැහැ. එකාන්ත වශයෙන්ම මේ හාමුදුරුවේ තමයි ගන්න ඇත්තේ කියල කියනවා. විතකොට ඩිරිද කියනවා නැහැ හාමුදුරුවේ විහෙම කරන විකක් නැ.

විහෙම කියදේදිත් ලණුවක් අරගෙන ආවා දැඩි වරපටතින් අර හාමුදුරුවන්ගේ ඔශ්‍රුව වෙළනවා. තද කර කර අහනවා ගත්තද මැණික කියා. මම ගත්තේ නැහැ කියනවා. තවත් තද කරනවා ගත්තද මැණික කිය කියා. ගත්තේ නැහැ කියනවා. දැන් මෙහෙම ඔශ්‍රුව තද කරදේදී අර හාමුදුරුවන්ගේ නාහෙන් ලේ පතිතන පටත් ගත්තා. දැන් මේ ලේ සුවදට කොස්වා ලිඛිතියා ආපසු ආවා ලේ බොන්න. අර පුද්ගලයා දැඩි ආසානයකින් ඉන්නේ (දැඩි වෙටරයකින්). ගැහුවා පයින් කොස්වා ලිඛිතියාට පහරක්. කොස්වා ලිඛිතියාගේ පපුවට වැඳි මැර්ලා වැටුණු. දැන් රහතන් වහන්සේ කතා කරනවා අර පුද්ගලයාට “පින්වත, අර සතා මැර්ලා ද බලන්න.” මේ පුද්ගලයා තරතින්නේ ඉන්නේ. කිවිවා “දා මැරැණු වගේම උමිත් මැරැයන්” කියලා. තවත් අර වරපට තද කළා. ඉන්පස්සේ රහතන් වහන්සේ දැනගත්තා එකාන්ත වශයෙන්ම අර සතා මැර්ලා කියලා. උ මැරැණු වගේ උමිත් මැරැයන් කියලා කිවිව නිසා. ඉන්පස්සේ අර පුද්ගලයාට සතා කරලා “පින්වත, ඔය බැමීම විකක් බුරුල් කරන්න. මේ සතා තමයි මැණික ගිල්ලේ. බඩ පලා බලන්න” කිවිවා. බඩ පලා බලනකොට මැණික තිබිබා. ඉන්පස්සේ අර පුද්ගලයා අප්‍රමාණ සංවේගයට පත් වෙලා කියනවා. “අනේ ස්වාමිත්, මං නො දැන කළ වරදනේ, ඔබ වහන්සේට කියන්න තිබුණු

තේ. මම දැන්හේ නැහැ අර සතා තිල්ලා කියලා.” රහතන් වහන්සේ කියනවා “පින්වත, මම ඒ වෙළාවේ කිවිවා නම් ඔබ ප්‍රතිචාරයෙන් මේ සතාව මරනවා.” විතකොට බලන්න අර රහතන් වහන්සේගේ ජීවිතය ගියත් අකුසලයේ යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේට ඇතිවූ වේදනාව ආබාධය නිසා ම ඒ රහතන් වහන්සේ රික කමෙකින් පිරිනිවන් පෑවා. අර පුද්ගලයා කරගත්තු පාපය නිසා ගිහින් ඉපදුණා නිරයේ. ඇයි ඒ රහතන් මැරීම ආනන්තරිය පාපකර්මයක්.

අන්න බලන්න තමන්ගේ සිතට සිතෙන සිතිවිලි ඔස්සේ ක්‍රියා කරන්න ගියෙත් කොහොද නවතින්නේ නිරයේ. සිතට සිතෙන සිතිවිලි ඔස්සේ ගියෙත් ඔන්න විතනයි අපටත් නවතින්න වෙන්නේ. දැකින දැකින රැප ඔස්සේ ක්‍රියා කරන්න ගියෙත් ඔන්න විතනයි නවතින්න වෙන්නේ. කතුට ඇතෙන ගෙදි ඔස්සේ ක්‍රියා කරන්න ගියෙත් ඔන්න විතනයි නවතින්න වෙන්නේ. ඩේකයි බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ, “මහත්තානි, ඉන්දිය සංවරය ඇති කර ගන්න.” විතකොට ඉන්දිය සංවරය කියන්නේ ඇස පියා ගෙන තිදීම නො වෙයි. බුදුරජාතාන් වහන්සේ දේශනා කරලා නැහැ ඇස් පියාගෙන ඉන්න කියලා. “අවියෙන් ඉන්න.” නමුත් කොහොමද සංවරව ඉහ්නේ කියන විදිය උන්වහන්සේ දේශනා කරලා තියනවා. ආන්න ඒ විදියටයි ඉන්දිය සංවර කර ගන්නේ. ඉතින් මේ කතාවලින් අපට තෝරෙන්නේ ඉන්දිය සංවරයේ තියන වැදුගත්කම යි. කෙහෙන් ඉන්දිය සංවරයේ යෙදෙනවා නම් තමන්ගේ ඇස කියන ඉන්දිය බුදුරජාතාන් වහන්සේ දේශනා කරලා තියන ආකාරයට සංවර කර ගන්නවා නම් නාසය, දිව, කය, මනස කියන මේ ඉන්දියන් ටික බුදුරජාතාන් වහන්සේ දේශනා කරලා තියන ආකාරයට සංවර කර ගන්නවා නම් විය අතින් තුපන් අකුසල ධර්ම ඉපදීමට පුළුවන්ද? බැහැ. අන්න තුපන් අකුසල් ධර්ම ඉපදීම වැළැක්වීම සඳහා කරන විරෝධය මොකක්ද ඉන්දිය සංවරය.

තුන්වැනි වික මම කියන්නේ වැදගත් ම විකක් මොකක්ද? ජාගරියානුයේගය. මොකක්ද ජාගරියානුයේගය කියන්නේ. නිදි වැරීම. ඇයි ඒ නිදි වැරීම තුපන් අකුසල ධර්ම තුපදුවන්න කරන විරෝධයක් කියලා කියන්නේ. නින්ද කියලා කියන්නේ නිවරණයක්. නිවරණ බලවත් වෙන්න තියන අවස්ථාවයි. වීනම්දිය කියන්නේ නිවරණ වලින් විකක්. වීනම්දිය කියන නිවරණය කා තුළ හරි තියනවා නම් විය තුළ

කාම්පන්දය කියන නීවරණය වැඩේ. ව්‍යාපාදය කියන නීවරණය වැඩෙහිවා. උද්දුව්ච කුක්කුව්ච කියන නීවරණය වැඩෙහිවා. විවිධවිෂාව කියන නීවරණය වැඩෙහිවා ජීනම්ද්දය ඔස්සේ. එකසි බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ “මහතොනි, නිදි වර්ජිතව ඉන්න. මෙතැනදී කියන්නේ නො නිදා ඉන්න කියන වික නොවේය. නමුත් නින්ද පාලනය කළ යුතුයි. කොයි ආකාරයෙන්ද නීවරණ ධර්ම තමන්ගේ සිතට නො වින ආකාරයට නින්ද පාලනය කරන්න.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා. “කරුණ්ව මහානාම ආරිය සාවකො පාශරියං අනුයත්තේ හේති” කොහොමද මහානාම ආරියය ග්‍රාවකය නින්ද පාලනය කරන්නේ. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා. “ඉඩ මහානාම ආරියසාවකෝ ද්විසං වංකමේන නිස්ස්ථ්‍රාය ආවරණීයෙන ධම්මේ විත්තං පර්සේයේති” මහතොනි, දිවා කාලයේ ආරියය ග්‍රාවකය සක්මනෙන් හා නිදිමෙන් තමන්ගේ සිතට මේ නීවරණ ධර්ම ඇතුළුවීම නොවන ආකාරයට හාවනාවෙන් කල් ගෙවනවා. විතකොට දිවා කාලයේ සක්මන් හාවනාවෙන් හා නිදිමින්. විතකොට තමන්ගේ සිතට නීවරණ ධර්ම ඇතුළත් වෙන්නේ නෑ. අන්න නීවරණ කියන්නේ මොනවාදා? අකුසල්. විතකොට නිදි වර්ජිතව හාවනා කරනවා කියන්නේ අකුසල් ඇතුළු නො වීමට කරන ඒරුයයක්.

ඉන්පසු බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, “රත්තියා පධිමං ගාමං රාත්‍රියේ පළමු ගාමයේ වංකමේන නිස්ස්ථ්‍රාය ආවරණීයෙන ධම්මෙන විත්තං පර්සේයේති සක්මනෙන් හා නිදිමෙන් හාවනා කරන්න. එත් මේ නීවරණ ධර්ම ඇතුළත් නො වන ආකාරයටයි හාවනායේගේ ඉන්න සින ඉන්පසු බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, රත්තියා මක්මිමං ගාමං දක්විණෝත පස්සෙන සිංහසේයං කරුණ්නේ පාදේ පාදං අව්‍යාඩාය සනෝ සම්පත්තානෝ උට්ධා සක්කුදා මහසිකරනවා. රාත්‍රියේ මධ්‍යම ගාමයේදී ආරියය ග්‍රාවකය අව්‍යාව වේලාව සින් බාරණය කරගෙන අධිෂ්ඨාන කරගෙන මේ වම් කකුල දකුණු කකුල උඩ තියාගෙන සිංහ සෙසාවෙන් සැතපෙනවා. නොදුට මතක තියා ගන්න. දකුණු කකුල උඩ වම් කකුල තියාගෙනයි සැතපෙන්නේ. එකේ අනිත් පැට්ත සෙසාව වෙනස් වෙනවා. වම් කකුල උඩ දකුණු කකුල තියාගෙන නම් සෙසාව වෙනස් වෙනවා.

නිදාගන්න සෙසා හතරක් බුදුරජාතාන් වහන්සේ දේශනා කර තිබෙනවා සෙයිනා සූත්‍රයේදී, මහතොනි, සැතපෙන සෙයිනා හතරක් තිබෙනවා.

1. පෙරේත සෞඛ්‍යාච - උඩු බැඳී අතට නිදා ගැනීම
2. කාම සෞඛ්‍යාච - මූතින් අතට නිදා ගැනීම
3. සිංහ සෞඛ්‍යාච - මේ සෞඛ්‍යාච තමයි බුදුරජාණන් වහන්සේ අනුදාන ව්‍යාරහ්නේ සැතපීමට. දකුණු කකුල මත වම් කකුල තබාගෙන සැනතීම.
4. තරාගත සෞඛ්‍යාච - බුදුරජාණන් වහන්සේට පමණක් පොදු සෞඛ්‍යාචයි. බුදුරජාණන් වහන්සේලා සැතපෙන්නේ ධිශාන වලට සමවැදිලා. ප්‍රමා ධිශානයට, දුතිය ධිශානයට, තැතිය ධිශානයට, විතුර්පි ධිශාන තියන ධිශාන වලට සමවැදිලයි.

බුදුරජාණන් වහන්සේ තරාගත ඉළුවකාච සැතපෙන්න කියන්නේ සිංහ සෞඛ්‍යාචෙන්, අවදිවන වේලාච සිතේ බාරණාය කර ගෙන සැතපෙන්න කිය ඇත. අපි අවදිවන වේලාචට ව්‍යාපෘති තියනවා. ව්‍යාපෘති වික වදින කොට ඕළු කරනවා. ඒක කරන්න ස්වේච්ඡ වික තොයා ගන්න බැරනම් බැරටර කැඳූ ගෙවෙන දානවා. ආන්න අපේ වීරය ඒ විදිහයි. ව්‍යාපෘති මේ ධර්ම මාර්ගයේ යන්න පුලුවන් දී බැහැ. හට නො ගත්ත අකුසල ධර්ම ව්‍යාපෘති ගන්න පුලුවන්ද? බැහැ. බුදුරජාණන් වහන්සේයි අපට මේ විදියට ජාගරියානුයෝගය පුරුදු කරන්න කිය ඇතු අනුදාන ව්‍යාපෘති.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාඩ්‍යයේ අවසාන යාමයේ පාන්දර යාමයේ අවදිවන්න කියනවා. නැවතන් සක්මනින් භාවනා කරන්න කියනවා. තමන්ගේ සිතට නීවරණ ධර්ම ඇතුළත්වීම වැළැක්වීම පිණිස. ව්‍යාපෘති මේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන්නේ කොහොමද ඇසට රෑප දැකීම වැළැක්වීමට නොවයි. මේවිනින් ඇස අපිරසිදු නො වන ආකාරයටය. ඇස සංවර කර ගැනීමටය. කනු සංවර කර ගැනීමටය. නාසය සංවර කර ගැනීමටය. මේ ඉන්දියන් සංවර කර ගෙන නීවරණ ධර්ම ඇතුව නො වන ආකාරයටය බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන්නේ. භාවනානුයෝගීව සක්මන් කරන්න කියන්නේ. ව්‍යාපෘති මේන්න මේ ආකාරයටය බුදුරජාණන් වහන්සේ මේ ජාගරියානුයෝගය අපට අනුදාන ව්‍යාපෘතින්නේ.

වික වේලාච මුළුන් රහතන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාල ජනපදයේ වැඩ නිටිය. බුදුරජාණන් වහන්සේ මේ වේද්දී වැඩ නිටියේ සුංස්ක්‍රමාර පර්වතයේ හේසක්ලා වනයයේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මුළුන් මහ රහතන් වහන්සේ ගේ සිත

ඊනම්දේධෙයට බර වෙලා තිබෙනවා. වික අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ මෙය දැකළා ව්‍යතැනට වඩිනවා. මහෝමය කයින් මවාගෙන. “මොග්ගල්ලාන ඔබගේ සිත මේ වන විට ඊනම්දේධෙයට බර වෙලා තියෙන්නේ. මොග්ගල්ලාන කිසියම් අවස්ථාවක සිත ඊනම්දේධෙයට බර වෙනවා නම් යමිකිස් අරමුණාක් සිහි කර කර සිරින වේලාවක මොග්ගල්ලාන ඒ අරමුණ සිහි නොකර ඉන්න.” උපතුම කීපයක් බුදුරජාණන් වහන්සේ මෙතැනදී දේශනා කරනවා. කිසියම් අරමුණාක් සිහි කර කර සිරින විට තමන්ගේ සිත නිදිබර වෙනවා නම් ඒ අරමුණ සිහි නො කර ඉන්න. ව්‍යතකොට ඔබේ සිත ඒ නිදිබරන් අයින් වෙනවා. ඒ විදියටත් සිත නිදි බරන් අයින් නොවේ නම් ඔබ ඉගෙන ගෙන තිබෙන ආකාරයට ධර්මය මෙනෙහි කරන්න ව්‍යතකොට ඔබේ සිතේ තිබෙන ව්‍යනම්දේධා පහවෙලා යනවා. ඒ විදියටත් මොග්ගල්ලාන ඔබේ නිදිමත බැහැරව යන්නේ නැත්ත්ත්ම්. මොග්ගල්ලාන ඉගෙන ගෙන තිබෙන ආකාරයට ධර්මය සංස්ක්‍රියනා කරන්න. ධර්මය සංස්ක්‍රියනා කරන විට නිදිබර ගතිය නැති වී යයි. මේ බුදුරජාණන් වහන්සේගේ උපතුමයි. නොදුට ඉගෙන ගන්න මේ උපතුම. මොකද අපි නිතරම ව්‍යනම්දේධෙයන් බැටි කනවා.

ඔබ භාවනා කරන්න ඉදෑගත්තොන් ඔබ ඉදෑගත්තා මතකයි. ආනාපානසතිය නම් කරන්නේ පළමුවන තුස්ම ගත්තා මතකයි. දෙකක් බොහෝම අමාරුවෙන් මතකයි. තුන්වන විකේ ඉදෑලම තුස්ම ගත්තද මතක නැහැ. ඒ නිසා මා කමින් කියපු විදියට නිදිබර ගතිය ප්‍රහාණය කරන්න විරිය කරන්න සිනේ. උන්වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ඒ විදිහටත් නිදිබර ගතිය නැති වෙන්නේ නැත්ත්ම් මොග්ගල්ලානය ඔබ ඔබගේ දෙපා සහ කන් සිදුරු අත්තෙන් පිරමදින්න කියනවා. විවිට ඔබේ නිදිමත ගතිය දුරුවේය කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ඒ විදිහටත් නිදිබර ගතිය නැතිවෙන්නේ නැත්ත්ම මොග්ගල්ලාන ඔබ නැගිටින්න. නැගිටා ඇයි දෙක ජලයෙන් සේදුන්න. ජලයෙන් දැස් සේදා පිස දුමා ගෙන දිසා අනුදිසා පිරික්සූන්න කියනවා. රාත්‍රි කාලයේ නම් අහසේ නැකත් තරු ගත්තනය කරන්න කියනවා තරු දිනා බලාගෙන තරු ගතින්න කියනවා මොකද තරු ගතින වික නොදුයි තමන්ගේ සිත කාම්පන්ද අරමුණාකින් සිත වෙලාගෙන ඒ දේ ගැන සිත සිතා ඉන්නවාට වඩා තරු ගතින වික නොදුයි තමන්ගේ සිත කාම්පන්ද අරමුණාකින් සිත වෙලාගෙන ඒ දේ ගැන සිත සිතා ඉන්නවාට වඩා. තරු ගැන්නා කියල ම කෙනෙක් නිරයට යන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මොග්ගල්ලානය තරු ගත්තනය කරන්න නිදිබර ගතිය ඔබේ නැති වෙලා යනවා. මොග්ගල්ලාන ඒ විදියටත් ඔබේ නිදිබර ගතිය

නැතිවෙලා යන්නේ නැත්ත්ති. මොග්ගල්ලාහ දිවා සංයුත් මෙහෙති කරන්න. දිවා කාලයේ යම් ආකාරයකට ද ආලෝකය තියෙන්නේ රාත්‍රි කාලයේත් ඒ වගේම ආලෝකය තිබෙනවා කියා මෙහෙති කරන්න. ව්‍යවච ඔබගේ තිදිබර ගතිය පහ වී යයි. මොග්ගල්ලාහ මේ විදියටත් ඔබගේ තිදිබර ගතිය පහවී නො යයි නම් මොග්ගල්ලාහය ඔබ සක්මන් කරන්න. විතකං බුදුරජාතාන් වහන්සේ දේශනා කලේ නැතිරා සක්මන් කරන්න. මොකද බුදුරජාතාන් වහන්සේ දේශනා කලේ තමන්ට තිවරණය පැමිණියේ තිදුගෙන සිටිදේ නම් ඒ ඉරුයට්ටෙන් ම විය යටපත් කර ගන්නා ගෙසයි. තමන් ඉදුගෙන හාට්‍යා කරන විට නම් රීහම්දීය වර්ධනය වන්නේ. බුදුරජාතාන් වහන්සේ මුළුන්ම දේශනා කරන්නේ ඒ ඉරුයට්ටෙන් ම ඉදුගෙන රීහම්දීය ප්‍රජාතාය කරන්නයි. හයක් වන්නේ තමන්ගේ සිතට ඉදුගෙන ඉද්දී නම් ඒ ඉරුයට්ටෙන් ම ඉදුගෙනම බය නැති කරන්න. බුදුරජාතාන් වහන්සේ අවසානයටද කිවේ මොග්ගල්ලාහය බැරිම නම් නැගිවෙලා සක්මන් කරන්න. සක්මන් කළ යුත්තේ මොග්ගල්ලාහ ඉන්දියන් රික මනාකොට සංවර කර ගෙනයි මොකද මේ සක්මන තුළින් ඔබේ සිතේ ඇති වූතා නො වූතා කාම අරමුණු ඇති වන්න පුළුවන්. සක්මන් කරන විට මොග්ගල්ලාහ ඔබේ සිතට ද්වේණ අරමුණු ඇති වන්න පුළුවනි. මෝහ අරමුණු ඇති වන්න පුළුවන්. මොග්ගල්ලාහ මේ ඉන්දියන් මනාකොට සංවර කරගෙනයි ඔබ සක්මන් කළ යුත්තේ. මොග්ගල්ලාහ මේ විදියටත් ඔබේ තිදිබර ගතිය දුරට නොවේ නම් මොග්ගල්ලාහ අවදිවන වේලාව මතක තියාගෙන සිංහ සෙනාවෙන් සැතපෙන්න.

පින්වතුනි, ඇයි බුදුරජාතාන් වහන්සේ මේ ජාගරීයානුයෝගය මෙතරම් පුරුදු කරන ලෙස වදුරන්නේ. තිදිමත තිසා අපේ සිත්වල තුපන් රාග, ද්වේණ, ඇතිවන්න පුළුවන්. තිදිමත තුළින් අපේ සිතේ මුලාවට පත්වීම ඇති වන්න පුළුවනි. රාගයට කෙනෙක් බැඳුනොත් ඒ රාගය ඔස්සේ හියා කරන්න ගියෙත් විය අතින් බරපතල ආකාරයේ අකුසල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අර කුරින් කිවේ රාග සිත ඔස්සේ ගොක් නත්ද මානවක තිරයේ ගොක් පැසෙන හැටි. ද්වේණය ඔස්සේ ගිහිල්ලය මස් කපන, මැණික් ඔප දුමන්නා තිරයේ පැහෙන්නේ. මුලාව ඔස්සේ ගියත් ඒ විදියට ම ය. අපේ සිත නොයෙක් ආකාරයේ බරපතල අකුසල කර්මවලට රුගෙන යනවා. එකදී බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ මේ රීහම්දීය කියන වික ජීවිතය වදානාවයට පත් කරනවා කියා. ජීවිතය වදානාවයට පත් නො කරන්නයි ජාගරීයානුයෝගය පුරුදු කරන්න කියන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාතාන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මේවා පුරුදු

කරනවා නම් අපගේ සිතේ හටතොගන්ත අකුසල ධර්ම හටගන්න පූඩ්වනි දී? බැහැ.

ඊළග හතරවන වික තමයි ඉද්ධාව. මම ඉද්ධාව ගැන වැඩිපුර කියන්නේ නැහැ. ඉද්ධාව ගැන මේ පින්වතුන්ට ඉදිරයේ දී අහන්න ලැබෙන තිසා. ඉද්ධාව කෙහෙකගේ තිතේ නැත්නම්. ඇත් බුදුරජාණන් වහන්සේ ඉද්ධාව හඳුන්වන්නේ කොහොමද “සද්ධහති තථාගතස්ස බෝධිං” බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ඉද්ධාවෙන් පිහිටනවා විය අදහා ගන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අන්න සද්ධහති තථාගතස්ස බෝධිං කෙහෙකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉද්ධාවක් නැත්නම් කෙහෙකට ශ්‍රී සද්ධරීමය කෙරෙහි ඉද්ධාවක් නැත්නම් කෙහෙකට ආර්යය මහා සංස රත්නය කෙරෙහි ඉද්ධාව නැත්නම් වියාගේ සිතේ සිහැම අවස්ථාවක මේ තෙරැවන් කෙරෙන් ඇත් වෙන්න පූඩ්වනි. තෙරැවන් කෙරෙන් ඇත් වෙවිව තිත සිහැම අවස්ථාවක අකුසල ධර්මයන්ට බර වෙන්න පූඩ්වන්. මොකද මේ කුසලයක් වර්ධනය කරනවා නම් කෙහෙක් හට නො ගත් අකුසල ධර්මයන් හට ගැනීම වැළැක්වීම සඳහා උත්සහ කරනවා නම් ඒකාන්ත වශයෙන් ම ඒ කෙනා තෙරැවන් සරණ ගිය ආර්යය ඉවකයෙක් ම යි. ඇයි ඒ මොකද මේ සියලු කුසල ධර්මයන් ඉලක්ක වී තිබේන්නේ වතුරාර්ය සත්‍යයට යි. අකුසල ධර්මයන් සියල්ලම ව්‍යුත් වී ඇත්තේ වතුරාර්ය සත්‍ය ධර්මයන් පිටතට.

අප මේ පිහිය, කුසලයයි කියන දෙක වෙන් කරලා හඳුනා ගන්න සිනක. පින් කියන්නේ සැපයට කියන නමක් පින් කළුත් සැප විපාක ලැබෙනවා. අපි කුසල් කළුත් මොකක් ද අපට ඉතිරි වන්නේ වික සංසාරන් තිදිහැක් වන්න ගේතුවක් වෙනවා. අවබෝධයක් කර යන්න ගේතුවක් වෙනවා. කුසල් දියුණු කලා ම පින් සිදු කර ගත්තම සැප විපාක ලබා ගන්න පූඩ්වනි. ඉතින් අන්න වී විදිහට කෙහෙක් කුසලයක් දියුණු කරනවා නම් ඒ කෙනා ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේව ඉද්ධාවෙන් අදහන කෙහෙක් මේ ශ්‍රී සද්ධරීමය ඉද්ධාවෙන් පිළිගත් කෙහෙක්. ආර්යය මහා සංසරන්නය ඉද්ධාවෙන් පිළිගත් කෙහෙක් පමණය තිසරනාය පිළිගත් කෙහෙකට පමණය වතුරාර්ය සත්‍යය වැටහෙන්නේ. වතුරාර්ය සත්‍යය විශ්වාස කරන්නේ තිසරනාය විශ්වාස කරන කෙනා විතරයි. ඒකයි මං කිවිවේ තුපන් අකුසල ධර්ම ඉපදීම වැළැක්වීම සඳහා ඉද්ධාව ඒකාන්ත වශයෙන්ම වැළැගත් වෙනවා කියලා. මොකද කෙහෙකට තියෙන්නේ අමුලිකා ඉද්ධාවක් නම් ඒ පුද්ගලය සිහැම වෙළාවක බුදුරජාණන් වහන්සේ හැර දමා වෙනත් ආගමක් කරා යන්නේ නැදුදු? යනවා ඒ කෙනාගේ විතැනදී තිතේ තට

ගන්නේ නූපන් අකුසල් ධර්ම නොවේද? මේ නූපන් අකුසල ධර්ම හේතුවෙන් සිහැම වේලාවක මේ ශ්‍රී සද්ධිරෘමය ඉවත ලා වෙනත් දුරුණ කරා යන්නේ නැදේද? යනවා. ඇදහිලි කරා යනවා ගුද්ධාවට ආප නැති කෙනෙක් සිහැම වේලාවක ආර්ය මහ සංස රත්නයට අපහාස කර කර වෙනත් ප්‍රජකටට පස්සේ යන්නේ නැදේද? යනවා. විතකොට වියාගේ හිතේ හටගන්නේ අකුසල ධර්ම. මොකද විය සද්ධිරෘමයෙන් අත්තට විසිවේ යනවා. වියාගේ සිතේ හටගන්නේ නූපන් අකුසල ධර්ම විතකොට කෙනෙක් ගුද්ධාවට විනවා නම් ආකාරවත් ගුද්ධාවට විනවා නම් අත්න වියාගේ හිතේ නූපන් අකුසල් ධර්ම ඇති වීම වැළැක්වීම සඳහා කරන වීර්යයක් ඒක. ගුද්ධාවේ ස්ථාවර වෙනවා කියන්නේ ඉන්ද්බිලයක් වගේ නො සැල් ඉන්නවා. ඒ කියන්නේ විය අතින් පැන්නෙන් කරන්නේ මොකක්ද? අකුසල් ධර්ම ඇතිවීම වැළැක්වීම සඳහා කරන වීර්යයක්. ඒක තමයි මම කිවිවේ අකුසල ධර්ම ඇතිවීම වැළැක්වීම සඳහා කරන වීර්යයක් කියලා. මම මෙතැනින් ගුද්ධාව කියන වික නවත්වනවා. මොකද මේවා විස්තර වශයෙන් පිහිටුන්ට ඉගෙන ගන්න ලැබෙනවා ඉදිරියේදී.

ර්මගට වැදුගත්ම වික තමයි මොකක්ද අකුසල් සඳහා තියෙන බය හා ලැප්පාව. අකුසල් කරන්න බයක් නැත්තාම කෙනෙක් සිහැම අකුසලයක් සිහැම වේලාවක කරනවා. අකුසල් කරන්න ලැප්පාව නැත්තාම සිහැම අකුසල ධර්මයක් කරනවා. ඒකකි ව්‍යුවර්ති සිහනාද සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, "මහත්‍යානී, අනාගතයේ කාලයක් විනවා මිනිස් ආයුෂ අවුරුදු දහයට අඩවින. ඒ කාලයේ කුසල් කියන නමවත් අහන්න ලැබෙන්නේ නැහැ." බුදුරජාණන් වහන්සේ අහනවා මහත්‍යානී, කුසල් කියන නමවත් අහන්න නැත්තාම ලේකේ කුසල් කරන අය කොහො නොයන්න දී මහත්‍යානී, මේ ලැප්පාව බය සම්පූර්ණයෙන් ම මිනිස්න්ගෙන් අතුරුදෙන්න් වේලා යනවා. ඔය තිසා මව දුරුවන් හඳුනන්නේ නැහැ. ගුරුවරයා ශ්‍රීජයා හඳුනන්නේ නැහැ. මහතා බලම්තාන්, ගිහියන් හඳුනන්නේ නැහැ. වැස්නිරියන් බාලයන් හඳුනන්නේ නැහැ. සහෝදරයේ සහෝදරයන් හඳුනන්නේ නැහැ. මහත්‍යානී, මේ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලයේ යම් ආකාරයකට ද බල්ලේ, බල්ලු, හරක්, ව්‍යුවෝ වගේ සත්තු කාම සේවනයේ යෙදෙන්නේ ප්‍රසිද්ධියේ කිසිදු බයක් ලැප්පාවක් නැතිව. මහත්‍යානී අවුරුදු දහයට ආයුෂ බැස්සාම මෙන්න මේ ආකාරයට මිනිස්සු කාම සේවනයේ යෙදෙන්නේ මොකද අකුසලයට බයක් නැහැ. අකුසලයට ලැප්පාවක් නැහැ. කෙනෙක් අකුසලයට බයය නම් වියාට තියෙන්නේ නූපන් අකුසල් ධර්ම හට ගැනීම පාලනය

වීමක්. කෙනෙක් අකුසලයට ලැඟේතා නම් වියා පාලනය වෙනවා. බූද්‍රපාතානුන් වහන්සේ දේශනා කරනවා හය සූත්‍රයේදී හය හතරක් තිබෙනවා.

1. අත්තානුවාද හයය

අකුසල් දහම් කරන්න හය පුද්ගලය මොකටද හය තමන්ගේ සිතට. මේ අකුසල ධර්මය මගේ සිතේ ඇතිවුනොත් මගේ සිත මට දෙස් කියයි කියා බය වෙනවා. විතකොට තමන්ගේ සිත තමන්ට දෙස් කියයි කියා බය නම් වියාගේ සිතේ තුපන් අකුසල් ධර්ම හටගන්න පුත්‍රවන්ද? බැහැ. වියා හය වෙනවා ලැඟේතාව ගැන.

2. පරානුවාද හයය

අනුන් තමන්ට දෙස් කියයි කියා හය වෙනවා ලැඟේතා වෙනවා. මේ අකුසලය කළුනාත් අනුන් තමන්ට දෙස් කියයි කියා කෙනෙක් හය වෙනවා නම් වියාගේ අකුසල ධර්ම හටගැනීම පාලනය වෙනවාද? නැදේද? පාලනය වෙනවා. විතකොට හය ලැඟේතාව ඇති කර ගන්නවා කියන්නේ තුපන් අකුසල ධර්ම හට නො ගැනීමට කරන වීරෝයක් නොවේ ද? වීරෝයක්.

3. දණ්ඩ හය

දඩුවමට බයේ හා ලැඟේතාවෙන් කෙනෙක් අකුසල් ධර්ම වල නො යෙදී ඉන්නවා. විතකොට මේ තුළිනුත් අකුසල ධර්ම හට ගැනීම පාලනය වෙනවා. කෙනෙක් දඩුවමට බයේ නම් අකුසල් නො කර ඉන්නේ ඒ තුළිනුත් වියාගේ අකුසල් ධර්ම හටගැනීම පාලනය වෙනවා. ඩික තමයි දණ්ඩ හය.

4. දුග්ගති හය

මේ කියන්නේ දුගති ස්ථානවල මරණින් පස්සේ දුරක්‍රියා විපාක සඳහා තියන හය. දුගති ස්ථානවල ඉපදෙන්න තියන හය. මේ අකුසලය මා අතින් සිදුවුනොත් විහි ප්‍රතිච්ඡාක විදින්න සිද්ධ වෙනවා කියා ඇතිවන හය. ඒ හය ඇති කරගෙන නම් කෙනෙක් හික්මෙන්නේ වියා මේ අකුසල ධර්ම හට ගැනීම වළක්වනවා. කෙනෙක් අකුසලයට හය වෙනවා නම් ලැඟේතා වෙනවා නම් විනැනිනුත් ඒ පුද්ගලය තුළ තුපන් අකුසල ධර්මයන් ඇති නො වීම සඳහා කරන වීරෝයක් බවට පත්වෙනවා.

මෙම්තිය වැඩිම තුපන් අකුසල් තුපදාව ගැනීමට කරන වීරෝයක්.

පිහේවතුනි මේක ඉතාම වැදගත්. මොකද මෙමතිය නො විඛන කෙනාගේ සිත නිතර නිතර කුෂ්ධයෙන් දැවෙනවා. කුෂ්ධයට බර වූ සිතෙන් නිරන්තරයෙන්ම සිදුවන්නේ අකුසලයක් ම දී. කුසලයක් කරා යනවා කිය නිතන්නවත් බැහැ. ඉතින් කොයි ආකාරයට ද මේ කුෂ්ධය වෙටරය කියන වික පාලනය කරන්නේ?

සාරපුත්ත මහ රහතන් වහන්සේ ඉතාමත් උපමා උපමා පහක් දේශනා කරනවා තමන්ගේ සිතේ ඇතිවන කුෂ්ධය පාලනය කර ගන්න වික ගැන. සාරපුත්ත රහතන් වහන්සේ දේශනා කරනවා. කෙහෙකුගේ සිතේ ඇතිවන්න පුළුවන් තවත් කෙහෙක කෙරෙහි වෙටරයක්. අපි නිතමු ඔබේ සිතේ කෙහෙක කෙරෙහි වෙටරයක් ඇති වනවා කියා. ඔබට නිතන්න පුළුවන් නම් මේ පුද්ගලයාගේ වචනයේ වැරදි තිබෙනවා, කයින් වැරදි වෙනවා, මහසින් වැරදි වෙනවා. මේ තුනේන් වැරදි වෙන්නේ. සාරපුත්ත රහතන් වහන්සේ කියනවා කෙහෙකුගේ වචනය නොදි නමුත් කය මහස දෙක නොද නැහැ. සාරපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කෙහෙකුගේ වචනය නොදි නම් අර කයයි වචනයයි නොද නැති වූනත් අන්න එෂ නොද වූන වචනය ගැන නිතන්න එෂ නොද වචනය ගැන නිතලා විය ගැන ඇති වූ වෙටර සිත අයින් කර ගන්න ඇයි එෂ? මෙයාගේ වචනය හරි නොදි තේ. මේ වෙටර සිත අයින් කර ගැනීම කාටද ප්‍රයෝගනවත් වෙන්නේ. තමාට දී. මොකද මේ වෙටරයෙන් තවත්නේ කාවද? තමාව සාරපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා උපමාවක්. ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. පිණුඩිපාගේ විඛන කොට දකිනවා පාංශුකුල රෙදි කඩික්. මෙහි නොද කොටසක් තියනවා. අනිත් කැස්ල්ල ජරා වී දිරා ගිහින් මේ නොද රික මම ගන්න සිනෑ කියලා මේ ස්වාමින් වහන්සේ දකුණු පයින් පයේ මාපැටිගිල්ලෙන් අර රෙදි කැබැල්ල තියාගෙන වම් පයේ මාපැටිගිල්ලයි මැද ඇගිල්ලයි අර රෙදි කැස්ල්ලට තද කර ගෙන. නොද කොටස ඉරලා ගන්නවා. තමන්ට එ්වරයක් මහගන්න. අන්න බිලන්න වතකොට අර නරකයි කිය අයින් කර තිබූ රෙදි කැස්ල්ලේ තමන්ට ප්‍රයෝගනවත් කොටසක් තිබුණා. වේක ප්‍රයෝගනවත් වූනේ නැදේදු? කෙහෙකුගේ නොදට තියෙන්නේ වචනය විතරක් නම් සාරපුත්ත රහතන් වහන්සේ කියනවා කයයි වචනයයි දෙක නරක වූනත් එෂ නොද වචනය ගැන නිතලා ආසාන සිත වෙටර සිත අයින් කර ගන්න තමාට ප්‍රයෝගනයක් ම ද ඉන් සිදුවන්නේ.

සාරපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කෙහෙකුගේ වචනය විතරක් නරක් වෙන්න පුළුවන්, නමුත් කයින් නොද දේවල් කරන්න පුළුවනි. සිතින් මෙය නරක දේවල් කරන්න පුළුවනි. කය

විතරයි නම් හොඳ ව්‍යවහය යි සිත යි දෙකම නරක් ව්‍යවහන් කය ගැන හිතන්න මෙයාගේ කයින් නර හොඳ දේවල් සිදු වෙනවා නේ කියලා තමන්ගේ සිතේ ඇති වී තිබෙන වෛටරය අයින් කර ගන්න. සාර්පුත්ත මහ රහතන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දේශනා කරනවා. කෙනෙක් නියං කාලයක යනවා පිපාසාවෙන්. මෙය දැකිනවා දිය සෙවල් වලින් පිරිණා වතුර වලක වතුර තිබෙනවා. නමුත් මේ වතුර වලෝ දිය සෙවල් පිරිලා සම්පූර්ණයෙන් ම මේ පුද්ගලයා මොකද කරන්නේ මෙතනට පාත් වෙලා අත්දෙකින් දිය සෙවල් අයින් කර පිපාසාව තිසා වතුර බොහෝවා. විතකොට දිය සෙවල් කියලා මේ වතුර අයින් කළාදා නැහැ. දිය සෙවල් අතින් අයින් කර වතුර පාදා බ්විවා. අන්න වී වගේ සාර්පුත්ත මහ රහතන් වහන්සේ කියනවා දිය සෙවල් අයින් කළා වගේ අර කෙනාගේ සිතයි ව්‍යවහයි අයින් කරලා වියාගේ යන්තම්වත් හොඳ තියන කය ගැන සිතන්න. තමන්ගේ සිතේ තියන අර ආසාත විත්තය අයින් කර ගන්න. තමන්ට යහපතක් පිණිස ම යි මෙය පවතින්නේ.

ඉන්පසු තවත් කෙනෙක් හමුවන්න පුළුවනි. මෙයාගේ ව්‍යවහයක් හොඳ නැහැ. කයත් හොඳ නැහැ. නමුත් ඉදාලා හිටලා මෙයාගේ සිතේ යම්කිසි හොඳ දෙයක් ඇති වෙනවා. සිතේ හොඳ සිතිවිල් ඇති වෙනවා. සාර්පුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මෙයාගේ කය අමතක කරලා දාන්න ව්‍යවහයෙන් සිදුකරන දේවල් අමතක කරලා දාන්න. ඉදාලා හිටලා නර සිතන් සිතන හොඳ සිතිවිල්ලක් හිතනවා නම් වී ගැන හිතන්න. වී ගැන හිතලා තමන්ගේ ඇති ආසාත සිත අයින් කරලා දාන්න. සාර්පුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. උපමාවක් මේකට. කෙනෙක් තියං කාලෙක ගමනක් යනවා. යනකොට මේ පුද්ගලයාට කොහොවන් වතුර දැකින්න නැහැ. නරකෙක් අඩිය තිබූ තැනක හරක් කුරය තිබූ සිදුරේ වතුර පිටි තිබෙනවා. මේ පුද්ගලයා මෙතැනදී පතිවුටුවක් අරගෙන විත් වතුර බොන්න හිතන්නේ නැහැ. මේ පුද්ගලයා අත් දෙක දාලා වතුර බොන්න හිතන්නේ නැහැ. මේ පුද්ගලයා හරකෙක් වගේ අතන ද්‍රා ගහලා අත් දෙක පොලොවේ තියලා දිව දාලා අර වතු රේක බොහෝවා. දිව අර කුර වලට දාලා වතුර බොහෝවා වෙන වතුර නැති තිසා. ඕනුට වී වතුර වේක ප්‍රයෝගනවත් උනා.

අන්න බලන්න සාර්පුත්ත තෙරැන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ සිතත් ව්‍යවහයත් හොඳ නැත්තම් කයත් හොඳ නැත්තම් කිසිම දෙයක් ගන්නම නැති පුද්ගලයෙක්. හොඳක් දැකින්නම නැති කෙනෙක්. සාර්පුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. වීත් මේ

පුද්ගලයා කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගන්න. කෙනෙක් යනවා පිපාසාවෙන් කුසැරීන්නෙහි දැඩි ලෙස පීඩාවට පත් වෙලා කාන්තාරයට යන මගක් ඔස්සේ. ඒ මාර්ගයේ හිය කෙනා එකුන්ත වශයෙන් යන්නේ මහා වාලුකා කාන්තාරයකට. විතකොට අර කාන්තාරයට යන කෙනා විම කාන්තාරයට ඇතුළු ව්‍යෙනාහි දැඩි පීඩාවට පත් වෙනවා. මහා අනතුරකට පත් වෙන්නේ නැද්දා? දැනටමත් ඔහු යන්නේ වතුර නැතිවයි. බ්‍රහ්මින්නේ යන්නේ. පීඩා විද විද යන්නේ. කාන්තාරයට වැටුනොත් අප්‍රමාණ දුකකටයි වැටෙන්නේ. සාරපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් බ්‍රලාගෙන ඉහ්නවා අර පුද්ගලයා කාන්තාරයට යනතුරු, බ්‍රලා සිර කෙනා සිතනවා මේ පුද්ගලයා මේ පාරේ ගියෙන් කාන්තාරයට යන්නේ ඉතින් මම මෙයා ගැන අනුකම්පා කරන්න සින්ස. මම මේ පුද්ගලයාගේ මාර්ගය වෙනක් කරන්න සින්ස කියලා අනුකම්පාවන් මාර්ගය වෙනක් කරනවා. ඒ මොහ සිතින් ද අනුකම්පා සිතින් සාරපුත්ත රහතන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ වගේ වචනයන් හොඳ නැත්නම් කයත් හොඳ නැත්නම් සිතත් හොඳ නැත්නම් කෙනෙකුගේ ඒ පුද්ගලයා ගැන අනුකම්පා නිතන්න. මේ පුද්ගලයා මේ විදියට ගියෙන් සිත කය වචනය තුළින් අකුසල් කරමින් එකුන්ත වශයෙන්ම මේ පුද්ගලයා උපදින්හේ නිරයේ. නිරසන් ලෝකයේ. සතර අපායේ උපදින්හේ. අන්න ඒ පුද්ගලයා ගැන අනුකම්පාක් උපදාව්‍ය ඒ පුද්ගලයා ගැන ඇති වෙරය ඉවත් කර ගන්න. ආකාත සිත අයින් කර ගන්න මෙම්තු කරන්න. විතකොට මේ තමයි හතරවන ඉගැන්වීම්.

පස්වන වික තමයි සාරපුත්ත රහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා මේ පුද්ගලයාගේ වචනය හොඳයි, කයින් නිරන්තරයෙන් කරන්නේ හොඳ වැඩි, සිතින් නිරන්තරයෙන්ම සිතන්හේ හොඳ දේවල් විතකොට සමහර අයට සමහර අය ගැන කායිතරම් හොඳ ව්‍යනත් තරහා ඇති වෙනවා. විහෙම ඇතිවන අවස්ථා නැද්දා? කුමක් හෝ හේතුවක් නිසා ඇතැම් අය ගැන අපට තරහක් ඇති වෙනවා. සංසාරේ වින පුරුද්දක් නිසාද දැන්නේ නැහැ. වෙරයක් ඇති වෙනවා. නමුත් ඒ පුද්ගලයාගේ කිසිම දේශයක් නැහැ. විහෙම අය නැද්දා? ඉන්නවා. අපේ සමාජයේ. සාරපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. නමුත් සිතත් කයත් වචනයන් හොඳයි නම් කිසිදු අපහසුතාවක් නැහැ ඒ පුද්ගලයා කෙරෙහි මෙම්තු කරන්න. මොකද අපට නිතන්න පුත්‍රවන් නේ මෙයාගේ සිතත් කයත් වචනත් හොඳයි අපට හොඳ දේවල් ගැන නිතලා වෙර සිත ඉවත් කරගන්න ඉනාම පහසුයි මෙයා ගැන. සාරපුත්ත රහතන් වහන්සේ දේශනා කරනවා.

කෙනෙක් යනවා නියං කාලෙක ගමනක් මේ පුද්ගලයාට දකීන්හා ලැබෙනවා ලස්සන නිල් කැටයට වතුර පිරිණ පොකුණක් මේ පොකුණ වටෙරේ සෙවණාති ගස් වැට්වා වතුර පිරිලා හංසයේ පිනහවා. මේ පුද්ගලයා මොකද කරන්නේ කිසිදු අපහසුතාවයකින් තොරව අර පොකුණට බැහැලා තමාට සින තරම් වතු ඩේලා සින තරම් නාලා ගස් මුල සැතපී ගෙන් නිවා ගන්හවා. අන්හ ඒ වගේ කිසිදු බාධාවකින් තොරව කෙනෙකුගේ සිතත් තොඳයි නම් කයත් තොඳයි නම්, විවහත් තොඳයි නම් ඒ පුද්ගලයා කෙරෙහි මෙත්‍රියක් නිතන්හ කිසිදු බාධාවක් නැහැර.

බලන්න අපේ සිතේ ඇතිවන වෛරය නැති කර ගන්න මේ උපදෙස් ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. මේ විදියට කෙනෙකුට නිතන්න පුලුවන් නම් මෙත්‍රි වහනවා කියන වික අපේ ද්වේග සිත අයින් කරනවා කියන වික කරන්න බඟරද? පුලුවන් අන්හ බලන්න ධර්ම දේශනාවේ ස්වභාවය. මේ කාරණා පහ සාර්ථක්ත මහ රහන් වහන්සේ දේශනා කරන්නේ ආකාර පටිචිනය සූත්‍රයේ. (අංගුත්තර නිකායේ දෙවන පොත් වහන්සේට අයිති.) විතකොට බලන්න මෙත්‍රි කරන්න කෙනෙකුට අර විදියට නිතලා මෙත්‍රි කරනවා නම් සිතින් කයින් වහනයෙන් කිසිම තොඳක් නැති පුද්ගලයාටන් මෙත්‍රි කරන්නේ නැද්ද? කරනවා. වෛර පුද්ගලයාට පවා කෙනෙකුට මෙත්‍රි කරන්න පුලුවන් නම් භට නො ගන්න අකුසල ධර්ම හටගන්න පුලුවන්ද? බැහැ. විතකොට ඒ පුද්ගලයා මෙත්‍රි කරන්න වැයම් කරනවා කියන්නේ භට තො ගත් අකුසල ධර්ම හටගැනීම වැළැක්වීමට ගන්න උත්සාහයක් තොවේද? වැයමක්. ඒ පුද්ගලයා ඒ විදියට වැයම් කරනවා කියන්නේ ඒ පුද්ගලයාගේ සිතේ ද්වේගය නිසා හටගන්න අකුසල ධර්ම හටගන්න හේතුවක් නැහැ. මම පැහැදිලි කරල දුන්නේ මෙත්‍රිය වැඩීම. රිලුග කාරණය මම පැහැදිලි කරලා දෙන්නේ ප්‍රත්‍යවේෂාව ගැනයි.

මොකක්ද ප්‍රත්‍යවේෂාව. මේකටත් ලස්සන සූත්‍ර දේශනාවක් තියනවා ධාන සූත්‍රය කියලා. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහතෙති, නිරන්තරයෙන් ආර්යය ඉවකාය කාරණා පහක් සම්බන්ධයෙන් ප්‍රත්‍යවේෂා කරන්න සිනෑ. මොකක්ද මේ කාරණා පහ ආර්යය ඉවකාය නිරන්තර නිතන්න සිනෑ මම ජරාවට පත්වෙන තත්ත්වය ඉක්මවා තො ගිය කෙනෙක්. මේ විදියට කෙනෙක් ප්‍රත්‍යවේෂා කරනවා නම් බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා. ඒ ආර්යය ඉවකායගේ තරඟා මදය හෙවත් තාරැණු නිසා ඇතිවන මාන්ත්‍රය නැති වෙලා යනවා කිවිවා. මම වයසට යාම ඉක්මවා තො ගිය කෙනෙක් කිය නිතරම නිතනවා නම් තරඟා මදය නැති වෙලා යනවා.

තරේනු මදය නිසා කොතරම් අකුසල් දිර්ම කරනවාද? විතකොට තුපන් අකුසල දිර්ම වැළැක්වීම සඳහා වීරෝගයක් තමයි. නිරන්තරයෙන් මේ කාරණය ප්‍රත්‍යාවේශ්‍යා කිරීම. මම ජරාවට පන්වීම නො ඉක්මවා ගිය කෙහෙක්ම කියලා සිහි කළ යුතුයි.

දෙවන කාරණය තමයි. මම ව්‍යාධි ස්වභාවය ඉක්මවා නො ගිය කෙහෙක්ම කියා ප්‍රත්‍යාවේශ්‍යා කරනවා. ව්‍යාධි ස්වභාවය කියන්නේ ලෙඩි වෙන ස්වභාවය. විතකොට කෙහෙක් නිතරම ආපසු හැරී බලනවා නම් මම ලෙඩි වෙන ස්වභාවය ඉක්මවා නො ගිය කෙහෙක් කියා බූදුරජාත්‍යන් වහන්සේ ව්‍යාධි ස්වභාවය ගැන රාභුලෝවාද සූත්‍රයේ දේශනා කර තිබෙනවා. ප්‍රත්‍යාවේශ්‍යාව කියන්නේ කත්තාචියෙන් බලනවා කියා. නැවත හැරී බලනවා. විතකොට අපි කත්තාචියක් පාව්චිව කරන්නේ මොකටදී? අපේ රැපය නැවත බැඳීමට ප්‍රතිතිර්මාත්‍යයක් කිරීමට අන්න අපි නැවත හැරී බලනවා කියන්නේ ප්‍රත්‍යාවේශ්‍යා කිරීමටයි. මම කියලා කියන්නේ ව්‍යාධි ස්වභාවය නො ඉක්මවා ගිය කෙහෙක් බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවය ගැන ප්‍රත්‍යාවේශ්‍යා කරන කෙහෙක්ගේ ආරෝග්‍ය මදය නැති වෙලා යනවා තිරෝගි මදය කෙහෙකුගේ සිනේ ඇති වුනොත් වියාගේ අකුසල දිර්ම ඇතිවිත්ත හේතුවක් නොවේද? හේතුවක් මම කව්‍යව්‍යාගේ රෝගාපිඩා නො හැදෙන කෙහෙක් කියලා තිතනවා නම් විය අකුසල දිර්ම හට ගැනීමට හේතු වෙනවා. තුපන් අකුසල දිර්ම හටගැනීම සඳහා කරන වීරෝගයක් නොවේද මේක. වීරෝගයක්.

තුන්වන කාරණය බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා කෙහෙක් මේ විදියට ප්‍රත්‍යාවේශ්‍යා කරන්න සිහැක. මම මරණය ඉක්මවා නො ගිය කෙහෙක් විතකොට මරණය කියන වික ඉක්මවා නො ගිය කෙහෙක් මම මැරෙන ස්වභාවයට අයිති කෙහෙක් කියලා කෙහෙක් ප්‍රත්‍යාවේශ්‍යා කරනවා නම් ජිවිත මදය මුල් කරගෙන ඇතිවෙන අකුසල දිර්ම වියාගේ සිනේ ඇතිවිත්තේ නැහැ. පින්වත්ති, බලන්න අපි නො මැරෙන අය කියලා තිතාගෙන කොයිතරම් අකුසල් කරනවා ද අපිට මතක නැහැ අපි මරණය උරුමකරගෙන ඉත්ත බව. කවිටිය තිතනවා නම් මරණය උරුමයි අපට කියලා. බලන්න හේද සුනාමිය නිසා උස්‍ය ගානක් මැරෙලා කියා. ඔය ලක්ෂ ගණන් මැරෙතු අය පැල ඉන් වැටවල්වලට රණ්ඩු වෙන්න ඇද්දේද? කොයි තරම් තාප්ප වලට රණ්ඩු වෙන්න ඇද්දේද? අද කොළ ඒ පැල ඉන් වැටවල් අද කොළ ඒ තාප්ප. රණ්ඩු වෙවිව මිනිස්සුවත් අද නැහැ. අන්න බලන්න මරණයේ ස්වභාවය. විතකොට ඔය ටික මුලින් හේතුවා නම් අපි මේ මරණය කියන වික කොයි වේලාවේ අප වෙත වියිද කියා ප්‍රත්‍යාවේශ්‍යා කරනවා.

මෙක කළු නම් වියාගේ සිතේ පිටත මදය නිසා ඇතිවන අකුසල් ධර්ම හටගන්නේ නැහැ. ඒක තමයි තුන්වන කාරණාව.

හතරවන වික තමයි මට මේ ප්‍රියමනාප හැම දෙයකින් ම වෙන්වීමට නිඛෙන ස්වභාවයෙන් යුක්තයි කිය ප්‍රත්‍යවේෂ්‍යා කිරීම. විතකාට මේ ප්‍රියමනාප දේවල් වුත්ත් වෙන් වන්න මට සිදුවනවා කිය නිරන්තරයෙන් ප්‍රත්‍යවේෂ්‍යා කරනවා නම් කෙනෙක් වියාගේ සිතේ අර ප්‍රියමනාප දේවලට ඇතිවන අඳුම ඇති වන්නේ නැහැ. රාගය ඇති වන්නේ නැහැ ජන්ද රාගයෙන් බැඳෙන්නේ නැහැ. විතකාට කෙනෙක් ඒ විදියට රාගයෙන් බැඳෙන්නේ නැත්තම් වියාගේ ජන්දරාගය නිසා ඇතිවන අකුසල ධර්ම හටගන්නේ නැහැ. විතකාට ඒකත් නූපන් අකුසල ධර්ම හටගැනීම වැළඳේක්ම සඳහා කරන විරෝධයක්. ඒක තමයි හතර වන කාරණාව.

පස්වන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට ප්‍රත්‍යවේෂ්‍යා කරන්න කියනවා මම මේ කර්මය යූතිය කරගෙන ඉන්න කෙනෙක්. කර්මය දායාදය කරගෙන ඉන්න කෙනෙක්. මේ කර්මය මගේ පස්සේසන් නිරන්තරයෙන් විනවා. විතකාට මේ කර්මයෙන් මට ගැලවෙන්න බැඳෙ. කර්මය දායාද කරගත් කෙනෙක් කිය මම ප්‍රත්‍යවේෂ්‍යා කරනවා නම් විය ඒකාන්ත වශයෙන්ම දැන්නවා මම කරන අකුසල කර්ම මගේ පසුපස විනවා. මේ අකුසල කර්ම මම යූතිය කරගෙන ඉන්නේ. වියාගේ සිතේ විතකාට හට නො ගත් අකුසල කර්මයක් හට නොගැනීමට විය විරෝධ කරන්නේ නැදුද? විරෝධ කරනවා. විය දැන්නවා මම මේ කර්මය දායාද කාට සිටින බව. විතකාට මේ කාරණා විරෝධයක් නේදු? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු පහ බහුල වශයෙන් කෙනෙක් වඩනවා නම් ග්‍රාවකයෙක් පුරුදු කරනවා නම් විය දස සංයෝජන ධර්මවලින් මිදෙනවා කිය. දස සංයෝජනවලින් මිදෙනවා කිය මොහුද අදහස් වෙන්නේ? රහන් වෙනවා. මොහුද දස සංයෝජනවලින් කෙනෙකු මිදෙනවා නම් වියාගේ මේ හවයට බැඳිලා තියන දස සංයෝජන ඉවරයි. වියාට හවයක් නැහැ. උපත්තියක් නැහැ. ඒ කවිද? රහන් වහන්සේ. බලන්න විතකාට මේ කාරණා පහ කෙනෙක් ප්‍රත්‍යවේෂ්‍යා කරනවා නම් යම් කෙනෙක් පුරුදු කරනවා නම් නිරන්තරයෙන් ප්‍රත්‍යවේෂ්‍යා කරනවා නම් විය රහන් වෙළයි නවතින්නේ. විතකාට විය තුළ නූපන් අකුසල ධර්ම හටගන්න පුළුවන්ද? හට ගන්න බැඳෙ. අන්න බලන්න කොයිතරම් වැදුරත් කාරණා පහක් ද?

ඉන් පස්සේ මෙන්න මේ කාරණා රික පමණයි මම කිවිවේ තව

බොහෝ කාරණා කියා දෙන්න තිබෙනවා. කාලවේලා පිළිබඳ ප්‍රශ්නය නිසා ඉතාම වැදගත් ටික පමණියි කියා දුන්නේ. වේක නිසා මේ පින්වතුන් තිරන්තරයෙන් තිතන්න ඕනෑම මගේ සිත තිරන්තරයෙන් අකුසල ධර්මවලට බර වෙවිව සිතක්. තිරන්තරයෙන් මම අර විස්තර කර දුන් කාරණා සිතන්නේ නැත්නම් සිලයෙන් සම්වර කර ගන්නේ නැත්නම් ඉන්දිය සංවරයෙන් යුත්ත වන්නේ නැත්නම් පාගේශානුයේගය පුරුදු කරන්නේ නැත්නම්, ගුද්ධාව කියන වික වියාගේ සිත් නැත්නම් ලැංඡා, හය නැත්නම්, විය මෙම්තිය පුරුදු කරන්නේ නැත්නම් ප්‍රත්‍යවෙශාව විය පුරුදු කරන්නේ නැත්නම් තිරන්තරයෙන් වියාගේ සිත් භටහෞගත්ත අකුසල ඕනෑම වේලාවක හට ගන්න පුලුවන්. නමුත් මේ කාරණා ටික තිරන්තරයෙන් කෙනෙක් පුරුදු පුනුණු කරනවා නම් පුගුණ කරනවා නම් තිරන්තරයෙන් සිත්තී දුරාගෙන මේ කාරණා තිරන්තරයෙන් වික වික්කෙනාගේ ජ්‍යවිතවලට සම්බන්ධ කර ගන්නවා නම් වියාගේ සිත් හට නො ගත් අකුසල ධර්ම හට ගන්න හේතුවක් නැහැ. ඒකාන්ත වශයෙන් ම විය හට නොගත් අකුසල ධර්ම හට නො ගැනීම සඳහා කරන වීර්යයක් ම ද කරන්නේ. මේ කාරණා ටික ඒකාන්ත වශයෙන්ම කෙනෙක් තිරන්තරයෙන් පුගුණ කරනවා නම් විය නවතින්නේ උත්තම වූ අරහත් භාවය බ්‍රඛාගෙනයි. මේ දීර්ඝ සංසාරයෙන් මිදිලයි නවතින්නේ.

“මුදුරජාන් වහන්සේ දේශනා කරනවා. “අනමත්ගේ යං සික්බවේ සංසාරෝ පුබිබාකේට න පක්ෂූකායති” මහතොනි, මගේ මුදු නෙතවත් ලේන්නේ නැහැ. මේ සත්ත්වය සංසාරට වැටුණේ කවදාද කියා. මුදුරජාන් වහන්සේ කළුප කොට්ටී පුකොට්ටී ගානක් අභතට බලන්න පුලුවන් කෙනෙක් ඒ කළුප පුකොට්ටී ගනතක් අභතට බලමා මුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහතොනි මගේ මුදු නෙතට පෙනෙන්නේ නැහැ මේ සත්ත්වය සංසාරට වැටුණේ කවදාද කියා. විතකොට මේ සංසාරට වැටුණ සත්ත්වය මේ සතර අපාය මහගෙදර කරගෙනයි පිටත් වෙන්නේ. සංසාරේ යන්න වෙලා තියෙන්නේ ඉතින් මේ සතර අපාය මහගෙදර කරගෙන යන මේ සත්ත්වයාගේ සංසාර ගමනට අපි නැවතීමේ තිතක් තියන්න නම් ඒකාන්ත වශයෙන් ම වතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත යුතු ම ද. විතකොට මේ සියලු කුසල මුල් වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ වතුරාර්ය සත්‍ය දෙසටයි. සියලු අකුසල මුල් වී තියෙන්නේ වතුරාර්ය සත්‍යයෙන් ඉවතට. විතකොට හට නො ගත්ත අකුසල හට නො ගැනීම පිනිස වියාම් කරනවා කියන්නේ, වීර්යය කරනවා කියන්නේ, සිත දැඩිකොට ගන්නවා කියන්නේ, පදන් වීර්යය යොදනවා කියන්නේ විය වතුරාර්ය සත්‍යය

අවබෝද කර ගැනීම සඳහා කරන වේරයයක් ම ශේ. පිහිටුවෙන් එකාභ්ත වශයෙන් ම හිතන්හ අපිත් මෙන්න මේ ආකාරයට පදන් වේරයය යොදාලා මේ නුපන් අකුසල ධර්ම භට ගැනීම වැළැක්වීම සඳහා කරන වේරයය යොදාලා අපිත් මේ ගොනම බුද්ධ් ගාසනය තුළ දී ම උතුම් වතුරාසය සත්ත්‍ය ධර්මය වහ වහා අවබෝද කර ගන්නවා කියලා.

සාදු! සාදු! සාදු!!!

මූලධ්‍රිතාවේ පින්තිර චක්සානය

ජාගු

ලත් අතුතු බර්මයෙන් තුනාණය කිරීම මිනින කරනු ලබන විරෝධය

ජාගු ප්‍රාදා

තොත්තේ මහා සංඛ්‍යානයෙන් ඇවැඩයි.

යුද්ධාච්චන පින්තුනු,

ඉමක් කොනක් නො පෙනෙන සසර ගමනක අතරම් වෙලා ඉන්න ඇතිංසක ලෙස සන්න්ටයන්ගේ පිටිතවලට විකම සැපත, විකම සැපකීම, පරම ගාන්තිය උදා කර දුන්නේ අපි හැම දෙනා ම සරණ ගිය බුදුරජාණන් වහන්සේයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බර්මය අවබෝධ කර ගැනීමෙන් පමණයි අපේ පිටිතවලට වික ම සැපත, පරම ගාන්තිය ලැබීමට පුළුවන් වන්නේ. මේ ලේකයේ වෙන කිසිම කුමරයක් නෑ අපේ පිටිතවලට සැනසෙන්න මගක් හොයා ගන්න. අපේ පිටිතයට ගාන්තිය උලකරන වෙන කිසිම කුමරයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ බර්මය අවබෝධ කර ගැනීමෙන් පමණයි, ඒ සියලුම දේවල් අපට ලැබෙන්නේ.

පින්වතුනි, මේ ලේකේ සමහරැ වෙනන් වෙනන් දේ කරමින් තමන්ගේ පිටිතයට සැනසිල්ලක් හොයනවා. සමහරැ අසටට ප්‍රිය මනාප රැස බලමින් සැනසිල්ලක් හොයනවා. ඒකෙන් තමන්ගේ පිටිතයට සැනසිල්ලක් ලබන්න පුළුවන් කියා. නුම් ඒ ලබන සැනසිල්ල තාවකාලිකයි. තවත් සමහරැ පිටත් වෙනවා ඒ අය කතුව ප්‍රිය මනාප ගබා අසම් සැනසිමක් හොයනවා. ඒකෙන් ඒ අය සැනසිමක් ලබනවා

ඇතේ. ඒකත් තාචකාලිකයි. තවත් සමහර අය නාසයට ප්‍රිය මනාප ගැඹුවද ආණාණුය කරවමින් තමන්ගේ ජීවිතයට සැහසීමක් හොයනවා. තවත් සමහරට දුවට මිතිරි රසයත් කරවමින් ජීවිතයට සැහසීමක් හොයනවා. ඒ සැහසීමත් තාචකාලිකයි. තවත් සමහර කයට ප්‍රිය මනාප පහස බ්‍රා දෙමින් ජීවිතයට සැහසීල්ලක් හොයනවා. ඒ සැහසීමත් තාචකාලිකයි.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සැපත, සැහසීම සඳාකාලිකයි. ඒ සැපත කව්‍යවත් වෙනස් වන්නේ නඩ. අපි කාටත් පූර්වත් මේ ධර්මය අවබෝධ කරගෙන ඒ සැහසීම බ්‍රා ගන්න. පින්වතුනි, මේ ධර්මය අවබෝධ කර ගන්නට නම් අපේ හිත පිරිසිදු වෙන්න ඕන. පාරිඥදේ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා; “පින්වත් මහතෙනි සිත පිරිසිදු වෙන්න අකුසල් ප්‍රහාණුය වීමෙනුයි” කියලා. පින්වතුනි, අපේ හිත නිරංතරයෙන් අකුසල්වලින් පිරිලා තියෙන්නේ. සිත අකුසල් විලින් කිලිට් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා; “මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපේ හිත කුසල ධර්මයන්ගෙන් වර්ධනය කරගත යුතුයි” කියලා. විවිධ අපට මේ ධර්මය අවබෝධ කරගන්න පූර්වත්.

බුදුරජාණන් වහන්සේ වික දේශනාවක දේශනා කරනවා; “පින්වත් මහතෙනි, මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලා පහළ උනත් නැතත් මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවයට අයිති දේවල් අනිත්‍ය ස්වභාවයට ම දි අයිති. ඒ කියන්නේ මේ ලෝකයේ නැති වෙලා යන දේවල් අයිති නැති වෙලා යන ස්වභාවයට ම දි අයිති. ඊලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා; බුදුරජාණන් වහන්සේලා පහළ වුනත් නැතත් මේ ලෝකේ දුක් සහිත දේවල් තියෙනවා ද වේවා දුකට දි අයිති. මේ ලෝක ස්වභාවයමයි. බුදුරජාණන් වහන්සේලා පහළ වුනත් නැතත් මේ ලෝකේ අනාත්ම දේවල් තියනවාද, ඒ කියන්නේ තමන්ගේ වස්තුගයේ පවත්වන්න බැර දේවල් තියෙනවාද, ඒ දේවල් තමන්ගේ වස්තුගයේ පවත්වන්න බැර අනාත්ම ස්වභාවයෙන් ම යුතුයි. මේ කරුණු තනෙන් පැහැදිලි වන්නේ මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ අමුතු දෙයක්, උන්වහන්සේලා විසින් භදාගත්තු දෙයක් කිය ගෙන යන්න නො වෙයි. මේ ලෝකයේ යථා ස්වභාවය කිය දෙන්නයි. මේ ලෝකයේ යථා ස්වභාවය මොකක් දි? මේ ලෝකයේ යථා ස්වභාවය තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තමන් තුළන් කියන්මක වන්නේ මේ තුන ම දි. බාහිර ලෝකයේත් කියන්මක වන්නේ මේ තුන ම දි. අනිත්‍ය, දුකයි, අනාත්ම කියන ත්‍රිලක්ෂණය

අපට අවබෝධ කර ගන්න නම් අපේ හිත පිරිසිදු වෙන්න යිනි. පාරැණිදී භාවයට පත් වෙන්න යිනි.

පින්වතුති, අපි අද කතා කරන්නේ මෙන්න මේ අකුසල් ගැන. රේයේ ඔබ කඩා කලා අපේ හිතේ හටගෙන නැති අකුසල් හට නො ගැනීමට වීරියය කරන ආකාරය අපි අද කතා කරන්නේ, අපේ හිතේ හටගෙන තියෙන, උපන් අකුසල් ප්‍රහාණාය කිරීමට වීරියය ගන්නේ කොහොමද දියලා. පින්වතුති, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘උජ්පත්තානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය’ උපන්නා වූ පාපි අකුසල ධර්මයන් ප්‍රහාණාය කිරීම පිනිස ජන්දු රත්ති කැමැත්ත ඇති කර ගන්නවා. වායුමති වැයම් කරනවා වීරියං ආරභති වීරියය ආරම්භ කරනවා. විත්තං පශ්චේෂාති හිත දැඩි කොට ගන්නවා. පදන්ති බලවත් ලෙස උත්සාහයක් ගන්නවා. වේ අකුසල් ප්‍රහාණාය කරන්න වීරිය කරන ආකාරය තමයි අද අපි ඉගෙන ගන්නේ.

පින්වතුති බුදුරජාණන් වහන්සේ හයවන (6) මාතිකා රත්තය හැරියට දේශනා කලේ මේ උපන්නාවූ පාපි අකුසල ධර්මයන් ප්‍රහාණාය කිරීමට වීරියය ගන්නා ආකාරය. අපි අද වේ කොටස ඉගෙන ගන්නටත් දිරා ගන්නටත් වැයම් කරමු. බුදුරජාණන් වහන්සේ වදාලා; මේ අකුසල ධර්මයන්ගෙන් අපේ හිත කිමිටි වහනවා දියලා. බුදුරජාණන් වහන්සේ “වත්තුපම සුතුයේ” දී දේශනා කලා; පින්වත් මහතෙනි, තමන්ගේ ජ්විකාව වශයෙන් රෙදි සේදුන, රෙදි වලට සායම් පොවන මනුෂ්‍යයෙක් ඉන්නවා. මේ රෙදි සේදුන මනුෂ්‍යය තමන්ගේ ප්‍රගති තියෙන ඇඳුම්වලට සායම් පොවන්න හිතාගෙන වේ ඇඳුම් අරගෙන සායම් භාරනයකට ඔබනවා. පින්වත් මහතෙනි, හැබැයි මේ ඇඳුම් ඕක්කේම හේදාලා නැති වේවා. අපිරිසිදු වේවා. කතු ගැවිච්ච වේවා. බුදුරජාණන් වහන්සේ වදාලා; පින්වත් මහතෙනි, මේ ඇඳුම්වලට හොඳට සායම් පෙවෙයිද? හොඳට සායම් අල්ලයිද? මේ ඇඳුමට හොඳට සායම් පෙවෙන්නේ නෑ. මොකද්? අපිරිසිදු නිසා. කතු ගැවිච්ච තියෙන නිසා. පින්වත් මහතෙනි, අන්න වේ වගයි මේ ලේක සත්ත්වයාගේ සිතත් අපිරිසිදු වූහාන් මේ ලේක සත්ත්වයාට මරිනින් මත්තේ උගතියේ උපතක් රැබෙනවා. වේ නිසා මහතෙනි, අපි අපේ හිත අකුසල ධර්මයන්ගෙන් පිරිසිදු කරගන්න යිනි. පින්වත් මහතෙනි, මේ මනුෂ්‍යය තව රෙදි තොගයක් අරගෙන හොඳට සේදුනවා, පිරිසිදු කරලා අර සායම් භාරනයට ඔබනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහතෙනි, දැන් වේ රෙදිවලට සායම් අල්ලනවාද? පින්වත් මහතෙනි, මේ ඇඳුමට සායම් වදිනවද? පිළිතුරු දෙනවා මේ ඇඳුමට සායම් වදිනවා. මහතෙනි ඇයි විහෙම වෙන්නේ? මේ ඇඳුම හොඳට සේදුන ලද

පිරිසිදු අඟුමක් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේ මේ හිත අකුසල ධර්මවලින් තිදහස් වුනොත්, අකුසල ධර්මවලින් අයින් වුනොත් මේ හිතේ කුසල ධර්ම වර්ධනයට ම සි ඒක හේතු වෙන්හේ. හිතේ අකුසල ධර්ම අයින් වෙළා කුසල ධර්ම වර්ධනය වුනොත් මරණින් මත්තේ සූගතියේ උපතක් ලබනවා. ඒ වගේ ම මේ කෙනාට නොදුට ධර්මය වීමසලා වතුරාරුය සත්‍ය ධර්මය අවබේද කර ගන්න පුළුවන්, අකුසල ධර්මයන්ගෙන් සිත තිදහස් වුනොත්. ඒ නිසා පින්වතුනි, ධර්මය අවබේද කර ගන්න නම් තියෙන්හේ හිත අකුසල ධර්මයන්ගෙන් තිදහස් කරගන්න වික.

අද අපි කතා කරන්හේ හිතේ හටගෙන තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය. අපි කතා කරලා බලමු. පළමුවෙන් ම අපේ හිතේ තියෙන අකුසල ධර්මයන් මොනවාද කියලා දැන ගන්හේ නැතුව අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න බිං හේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා; පින්වත් මහත්තානි, මොනවායින්ද සිත කිලිටි වන්හේ? සිත අපිරසිදු වන්හේ? 'කතමේව තික්බලේ විත්තස්ස උපක්කිලේසේ' හිත කිලිටු වන්හේ මොනවායින්ද? අනිත්ක්ධා විසම ලේළෙන් විත්තස්ස උපක්කිලේසේ' 'පින්වත් මහත්තානි, තමන් සතු දේ ගැනත්, අනුන් සතු දේ ගැනත් ලෝහකම ඇතිවීම නිසා හිත කිලිටි වනවා. වේක හිතේ ඇති වන අකුසලයක්. 'ව්‍යාපාදේ විත්තස්ස උපක්කිලේසේ' පින්වත් මහත්තානි, කේත්ති ගාම, තරඟ ඇති වීම හිතේ ඇතිවන අකුසලයක්. 'කොඩේ විත්තස්ස උපක්කිලේසේ' තුළුදා ඇතිවීමත් හිතේ ඇති වන අකුසලයක්. 'රුපනාහෝ' විත්තස්ස උපක්කිලේසේ' අපේ හිතේ තියෙනවා වෙටර බැඳ ගන්නා ස්වභාවයක්. වේකත් හිතේ ඇති වන අකුසලයක්. ර්ලගර බුදුරජාණන් වහන්සේ වදාලා 'මක්බෝ විත්තස්ස උපක්කිලේසේ' අනුන්ගේ ගුණවත්කම මකලා දානවා. කවුරුහරි ඔබත් වික්ක වෙන කෙනෙකුගේ ගුණ කියනවා කියලා හිතන්න. ඔබ ඒ පුද්ගලයා සමග අමනාපයක් තියෙනවා නම්, ඔබ ආකා නැ වියාගේ ගුණ කියනවාට ඒ නිසා වියාගේ ගුණ මකා කතා කරනවා. මේ වගේ ගුණවත්කම මකා දැමීම අකුසල ධර්මයක්. ර්ලගර බුදුරජාණන් වහන්සේ වදාලා; 'පලාසේ විත්තස්ස උපක්කිලේසේ'. අපේ හිතේ තියනවා විකට වික කිරීමේ ගතිය. අපට වෙන කෙනෙකු මොනවා හරි කරා නම් අපිත් වේකට හරියන්න විකට වික කරනවා. වේකත් මේ හිතේ තියෙන අකුසලයක්. ර්ලගර බුදුරජාණන් වහන්සේ වදාලා; '෉ස්සා විත්තස්ස උපක්කිලේසේ' ඉරිසියාව ඇති වන විකත් හිතේ ඇති වන අකුසලයක්. වේකත් ප්‍රහාණය කරන්න සින. ර්ලගර බුදුරජාණන් වහන්සේ වදාලා;

පින්වත් මහතෙනි. 'ම්විජරයා විත්තස්ස උපක්කිලේසේ' තමන්ගේ දෙයක් අනුන් පාවිච්ච කරනවාට කැමති නෑ. ඒකට මසුරුකම කියනවා. ඒකත් නිතේ ඇතිවන අකුසල ධර්මයක්. රීලගට බුදුරජාතාන් වහන්සේ ව්‍යුතා; 'මායා විත්තස්ස උපක්කිලේසේ' පින්වත් මහතෙනි, මේ ගුණවත්ත් හැටියට රාගපාන විකත් නිතේ ඇතිවන අකුසලයක්. සමහරු ගුණවත්ත් හැටියට රාගපාන විකත් නිතේ ඇතිවන අකුසලයක්. රීලගට බුදුරජාතාන් වහන්සේ ව්‍යුතා; 'සායෝජ්‍ය විත්තස්ස උපක්කිලේසේ'. නිතේ කපරිකම ඇති වෙනවා. ඒකත් නිතේ ඇති වන අකුසලයක්, ඒකත් ප්‍රහානය කරන්න ඕනෑම. 'ව්‍යුත්තෙන් විත්තස්ස උපක්කිලේසේ' කවුරු හර කෙනෙක් සාධාරණ අදහසක් ඉදිරිපත් කරන විට ඒකට අපි විකශ නැතුව විරැද්ධ වෙනවා නම් ඒකත් අකුසල ධර්මයක්. සාධාරණ අදහස්වලට විරැද්ධ වීම අකුසල ධර්මයක්. රීලගට බුදුරජාතාන් වහන්සේ ව්‍යුතා 'සාරම්තෙන් විත්තස්ස උපක්කිලේසේ' තරගයට වැඩ කරන ගතියක් මේ සිත තුළ තියෙනවා. ඒ නිසාත් මේ නිත කිලිටි වෙනවා. රීලගට බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා 'මාතෙන් විත්තස්ස උපක්කිලේසේ' අහංකාර කම්ත් ඉන්න විකෙන් සිත කිලිටි වෙනවා. රීලගට බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා 'අධිමාතෙන් විත්තස්ස උපක්කිලේසේ' පින්වත් මහතෙනි, අධික අහංකාරකමෙන් ඉන්න විකත් උපක්කිලේසයක්. රීලගට බුදුරජාතාන් වහන්සේ ව්‍යුතා 'මලේ විත්තස්ස උපක්බිලේසේ' නිතර අරගන ඉදිමිලා ඉන්න වික නිතේ ඇති වන අකුසලයක්. රීලගට 'පමාණේ' විත්තස්ස උපක්කිලේසේ මේ ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද කරනවා. සූදුසු වෙළාවේ ධර්මයේ හැසිරෙන්නේ නෑ. අපට වැඩ තියෙනවා. අපි රස්සාවල් කරනවා. අපිට දුරුවන්ගේ වැඩ තියෙනවා. කිය කියා ධර්මයේ හැසිරෙන්න පමා කරනවා. ඔබ දන්නවාද ප්‍රමාද කරන්න හේතුව මොකක්ද කියා? ඒ කෙනා කැමති නෑ සිල් රැකින්න. ඒ කෙනා කැමති නෑ ප්‍රාත්‍යාත්‍යයෙන් වළකින්න. ඒ කෙනා කැමති නෑ සොරකම්න් වළකින්න. වැරදි කාම සේවනයෙන් වළකින්න කැමති නෑ. බොරු කිමෙන් වළකින්න මත්පැන් පානයෙන් වළකින්න. වියා මේ දේවල් වලින් වළකින්න කැමති නෑති නිසා වියා ධර්මයේ හැසිරෙන්න කැමති නෑ. බුදුරජාතාන් වහන්සේ ව්‍යුතා මේකත් නිතේ ඇති වෙන අකුසල ධර්මයක් කියලා.

පින්වත්ති, මේ වගේ අකුසල ධර්මයන් නිරන්තරයෙන් ම අපේ නිතේ තියෙනවා. මෙවා නිතේ තියෙන බව සොයා ගන්න අපි නිරන්තරයෙන් සිහිය පවත්වන්න ඕනෑම අසිතියෙන් ඉන්න කෙනාට මේ

දේවල් හොඳුගත්න බිං. දැන් නිතේ අකුසල ධර්ම තියෙනවදී? දැන් අකුසල ධර්ම නැදේද කියලා, හොඳු ගත්න බිං අසිනියෙන් ඉත්න කෙනාට. සිනියෙන් ඉත්න කෙනාට හොඳුගත්න පූලිවන්. නිතේ මේ අකුසල ධර්ම නටත් භටහේන හේතු වත්තේ මොනවාද?

පින්වතුන්, අංගුත්තර නිකායේ 5 වන නිපාතයේ සඳහන් වන “අකුසල සමාජත්ති” සුතුයේ බුදුරජාණන් වහන්සේ වදාලා; යම් කෙනෙක් මේ ලෝකේ ගුද්ධාව නැතුව ඡිවත් වෙනවාද? එ් තාක් එ් කෙනාගේ සිත තුළ අකුසල ධර්ම වැඩිනවා. කුමක්ද ගුද්ධාව කියන්නේ? ‘සද්ධාති තථාගතස්ස බෝධිං’ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යම් කිසි කෙනෙක් අදහා ගත්නවා නම් වියාට ගුද්ධාව තියෙනවා. වියා අවබෝධයෙන් ම අදහා ගත්නවා අප සරණ තිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන්ම අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විශ්චාචරණ සම්පත්ත වන සේක. සුගාට වන සේක. ලෝකවිද වන සේක. අනුත්තර පුරිස දීම සාරථී වන සේක. සත්ත්‍රා දේව මහුස්සාහං වන සේක. බුද්ධ වන සේක. නශවා වන සේක. කියන මේ විදියට මහා අවබෝධයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ගැන නො වෙනස්වන පැහැදිම ඇති කර ගත්නවා. රෝගට විය ධර්මයේ ගුණ දැන ගෙන ධර්මය ගැන ගුද්ධාව පිහිටුවා ගත්නවා. රෝගට විය ආර්යය මහා සංස්රාත්නයේ ගුණ දැනගෙන සංස්රාත්නය පිළිබඳව අවබෝධයෙන් යුතුව පැහැදිම ඇති කර ගත්නවා. ගුද්ධාව පිහිටුවා ගත්නවා. මේ විදියට ගුද්ධාව නැතුව ඡිවත් වෙන කෙනාගේ සිත තුළ නිරන්තරයෙන්ම අකුසල ධර්ම හට ගත්නවා.

එ් නිකාම වියාගේ නිත අකුසල ධර්මයන්හි බිං ගත්නවා. හේතුව ගුද්ධාව නැතිකම. කෙනෙක් ගුද්ධාව ඇති කරගත්තොත් එ් කෙනාගේ සිතේ තියෙන අකුසල ධර්ම ප්‍රහාණය වී යනවා. එ් නිකා අකුසල ධර්ම ප්‍රහාණය කළ යුතු තුමය ගුද්ධාව ඇති කර ගැනීමයි. මේ ලෝකේ සමහරැ ඡිවත් වෙනවා පවත් ලැඕජාව නැතිව. පවත් ලැඕජාව තියනවා, එ්කට කියනවා තිර කියලා. පවත් ලැඕජාව නැතිකම නිකා නිතේ නිරන්තරයෙන්ම අකුසල ධර්ම ඇති වෙනවා. නිතට අකුසල ධර්ම විත්න පටන් ගත්නවා, පවත් ලැඕජා නැතිකම නිකාම. අපි අකුසල් කරන්නේ කොහොමද? ප්‍රාණාකාතයේ යෙදෙනවා. සොරකමේ යෙදෙනවා. කාමයේ වර්දවා නැසිරීමේ යෙදෙනවා. මේ විදියට කයින් වැරදි කරනවා. වචනයෙන් පවි රස් කරනවා. කොහොමද? වචනයෙන් පවි රස් කරන්නේ? බොරු කියනවා. කේළාම් කියනවා. පරැශ වචන කියනවා.

හිස් වචන කියනවා. ඔය විදියට වචනයෙන් පවි රැස් කරනවා. රේලගට හිතින් පවි රැස් කරනවා. කොහොමද හිතින් පවි රැස් කරන්නේ. ලේඛ සහගතව ඉන්නවා. ඒ කියන්නේ අනුන්ගේ දේව ආකා කර ඉන්නවා. රේලගට දුවේ සහගතව ඉන්නවා, හිතේ වෙටරයෙන් පිවත් වෙනවා. මෑත්‍යාදාෂ්ථීකව ඉන්නවා. මෙන්න මේ විදියට කයින්, වචනයෙන්, හිතින් පවි රැස් කරනවා.

විශාල මේ විදියට පවි රැස් කරන්න හිතේ ලැංඡ්පාවක් නඩ. මෙන්න මේ නිසා බූදුරජාණන් වහන්සේ වදාලා මේ කෙනාගේ හිතට හිරන්තරයෙන් වින්නේ අකුසල ධර්මයන්. මේ හිතට අකුසල ධර්මයන් වින්න තවත් හේතුවක් පවත හය නැතිකම. පවත බිය ඇති බව, ඒකට කියනවා ඔත්තප්ප කියලා. මේ පවත හය නැති කම නිසා හිතේ අකුසල ධර්මයන් හට ගන්නවා. බූදුරජාණන් වහන්සේ වදාලා; “පිත්වත් මහතෙනි, අපි හය වෙන්න ඕන මොනවටදී ප්‍රාත්‍යාශ්‍යතයේ යෙදෙන්න. සෞරකම් කරන්න. කාමයේ වරදවා නැසිරෙන්න. බොරු කියන්න. කේලුම් කියන්න. පරුජ වචන කියන්න. හිස් වචන කියන්න. ඒ විදියට කයින් වචනයෙන් වැරදි කරනවා. රේලගට ලේඛ සහගතව, දුවේෂ සහගතව, මින්නදාෂ්ථීකව ඉදිමින් හිතිනුත් වැරදි කරනවා. අපි මෙන්න මේ දේව්ලේවට හය වෙන්න ඕන. හය ඇති කර ගන්න ඕන. කෙනෙක් මේ විදියට පවත හය ඇති කරගත්තොත් අකුසල ධර්මයන් ප්‍රහාරාය වී යනවා. කුසල ධර්මයන් වැඩිනවා” කියලා.

රේලගට මේ අකුසල ධර්මයන් හටගන්න තවත් හේතුවක් තමයි වීරියයක් නැති කම. මොනවටදී අපි වීරිය කරන්න ඕන. අකුසල ධර්මයන් ප්‍රහාරාය කරන්න, කුසල ධර්මයන් උපදාවා ගන්න. මේ සඳහා වීරිය නැතිවිට අකුසල ධර්මයන් හිත තුළ බැස ගැනීම සිද්ධ වෙනවා. කිය බූදුරජාණන් වහන්සේ වදාලා. බූදුරජාණන් වහන්සේ වදාලා; අප තුළ ප්‍රජාව නැති වන විටත් හිත හිරන්තරයෙන් ම අකුසල ධර්ම තුළ බැසගතන්නවා. සමාදහ්න්වීම සිද්ධවනවා. පින්වතුනි, ප්‍රජාව කියන්නේ වතුරාර්ය සත්‍ය අවබෝධය. විනකොට අකුසල ධර්මයන් ප්‍රහාරාය කිරීමට මොකක්ද කරන්න හියෙන්හේ? ප්‍රජාව ඇති කරගත්න වික. ප්‍රජාව ඇති කර ගත්තොත් අකුසල ධර්මයන්ගේ බැස ගැනීම හිත තුළ සිද්ධ වන්නේ නඩ. බූදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කාරණා නිසා හිතේ අකුසල ධර්ම බැස ගන්නවා කිය. මොනවද මේ කාරණා? ඉද්ධාව නැතිකම, පවත ලැංඡ්පා නැතිකම, පවත හය නැතිකම, වීරිය නැතිකම, ප්‍රජාව නැතිකම, ඔය කාරණා පහ නිසා හිතේ අකුසල ධර්මයන්ගේ බැසගැනීම සිද්ධ වෙනවා.

පින්වත්ති, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘විත්ත සංකිලේෂා හික්බවේ සත්තා සංකිට්වාධින්ති’ පින්වත් මහතොති, මේ සත්ත්වයාගේ සිත අකුසල ධර්මයන්ගෙන් අපිරිසිදු වන විට සත්ත්වය කෙළුසෙනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යාපෘතා විත්ත පරෝදුතා හික්බවේ සත්තා ව්‍යුත්පන්ති’ පින්වත් මහතොති, මේ කුසල් ධර්මයන් ප්‍රහානය කරලා මේ සත්ත්වයන්ගේ නිත පිරිසිදු කර ගත්තොත් නිතේ පාරැඹුද්ධ භාවය ඇති කර ගත්තොත් විය පිරිසිදු වූ කෙනා කියා. මේ අකුසල ධර්මයන් අපේ නිවත් මගට බාධා ඇති කරන දෙයක්. ඒ නිසා මේ අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට වීරයය කරන්න යින. අපේ එය “ආතාපි” කෙළුස් තවන වීරයය තියෙන්න යින. “සම්පාදනෝ” තුවතු තියෙන්න යින. “සතිමා” සිතිය තියෙන්න යින. ඔය කාරණා තුන අපි තුළ තියෙනවා නම් අපට අකුසල් ප්‍රහාණය කරලා අපේ නිත පිරිසිදු කර ගන්න පුළුවන්. සංසාරෙන් නිදහස් වෙන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ ව්‍යාපෘතා, “පින්වත් මහතොති, මේ අකුසල ධර්ම නිතෙන් තියෙන කෙනා මරණීන් මත්තේ නිරයේ උපදිනවා. ප්‍රේත ලේඛයේ උපදිනවා. තිරසන් ලේඛයේ උපදිනවා.” විතකොට දැන් අපේ නිත තුළ අකුසල ධර්මයන් තියෙනවාදා? නැද්ද? අකුසල ධර්මයන් තියෙනවා. අපි අකුසල ධර්මයන් ප්‍රහාණය කළේ නැත්තම් අපිවන්, මරණීන් මත්තේ සතර අපායේ උපදින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අකුසල් සහිත සිත නිසා ලොකු අනතුරක් තිබෙනවා. අකුසල් සහිත සිත වෙළාවකට අපි නිරයට ගෙන යනවා. ප්‍රේත ලේඛයට අරන් යනවා. තිරසන් ලේඛයට අරන් යනවා කියන වික කොට්ඨර හායාක දෙයක්ද? ඒ නිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න යින මේ අකුසල ධර්මයන් අපේ නිතේ හටගන්නා විට ඒ අකුසල් ප්‍රහාණය කරන්න.

මේ නිතේ හටගන්න අකුසල ධර්ම භැම විකක් ම වික වගේ නක. වික වික ආකාරයේ අකුසල ධර්මයන් වික වික වෙළාවට නටුගන්නවා. ඒ ඒ වෙළාවේ සිතිය පැවැත්වීමෙන් නිතේ නටුගන්න අකුසල ධර්මයන් මොනවද කියලා භද්‍රනාගන්න යින. විතකොටයි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ. අකුසල ධර්ම භද්‍රනාගත්තේ නැත්තම් අකුසල ධර්ම තියෙන බව දැනගන්න බැංනේ. පින්වත්ති, බුදුරජාණන් වහන්සේ අංගත්තර තිකායේ 4 වන ගුන්වයේ 6 වන නිපාතයේ “ආසව” කියන සූත්‍රයේදී ව්‍යාපෘතා මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතේ හට ගන්න වික වික ආකාරයේ අකුසල් වික වික ආකාරයට ප්‍රහාණය කරන ආකාරය. දැන් නිතේ හටගන්න අකුසල ධර්ම වික වික ආකාරයෙන් යුත්ත නම් ඒ අකුසල් විකම ආකාරයෙන්

ප්‍රහාණුය කරන්න බේ. වික වික ආකාරවලින් තමයි ඒ අකුසල් ප්‍රහාණුය කරන්න යින. බුදුරජාණුන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලිවම දේශනා කරනවා අකුසල ධර්මයන් ප්‍රහාණුය කරන හැට. බුදුරජාණුන් වහන්සේ මේ ආසව කියන සූත්‍රයේ දී දේශනා කරනවා මගේ ගාසනයට පැමිණිවිට ආර්යය ග්‍රාවකයාගේ තිනේ සම්හර ආශ්‍රිත තියෙනවා. ඒ ආශ්‍රිත ප්‍රහාණුය කරන්න යින සංවර්ධීමෙන් ‘සංවර්ධා පහාතබ්බා’ යි. විදියට සංවර්ධ වෙනවා නම් සංවර්ධීමෙන් ප්‍රහාණුය කළ යුතු අකුසල ධර්ම ප්‍රහාණුය වෙනවා. බුදුරජාණුන් වහන්සේ වදාලා තව ආශ්‍රිත වර්යයේ තියෙනවා ‘පරිසේවනා පහාතබ්බා’ ඒ කියන්හේ තුවනින් සළකා පාවිච්චි කිරීමෙන් ප්‍රහාණුය වෙනවා. තුවනින් සළකා පාවිච්චි කිරීමෙන් ප්‍රහාණුය කරන්න යින. 3 වන කාරණය බුදුරජාණුන් වහන්සේ වදාලා මේ තිනේ තවත් අකුසල ධර්ම තියෙනවා. ඒවා ‘අධ්‍යාපනා පහාතබ්බා’ ඉවසීමෙන් ප්‍රහාණුය වෙනවා නම් ඒවා ඉවසීමෙන් ප්‍රහාණුය කරන්න යින.

බුදුරජාණුන් වහන්සේ වදාලා; පින්වත් මහතෙනි, තවත් සමහර ආශ්‍රිත තියෙනවා ඒවා, ‘පරිවර්තනා පහාතබ්බා’ ඒ ආශ්‍රිත තුවනින් යුත්තේ මගහැරලා ප්‍රහාණුය කරන්න යින. බුදුරජාණුන් වහන්සේ වදාලා මේ සිනේ තවත් අකුසල් තියෙනවා නටුගේන්වා, ඒවා ‘විනෝදනා පහාතබ්බා’ ඒ කියන්හේ දුරු කිරීමෙන් ප්‍රහාණුය වෙනවා නම් ඒවා දුරු කිරීමෙන් ප්‍රහාණුය කරන්න යින. රෝගය බුදුරජාණුන් වහන්සේ වදාලා; පින්වත් මහතෙනි, මේ සිනේ තවත් අකුසල ධර්ම තියෙනවා ඒවා ‘භාවනා පහාතබ්බා’ ඒවා සම්ම විද්‍රෝහනා භාවනාවෙන් ප්‍රහාණුය කරන්න යින. දැන් ප්‍රහාණුය කරන්න යින ආකාර 6 ක් කිවිවා. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ අකුසල් වික වික ආකාරයෙන් ප්‍රහාණුය කරන්න තියෙන්නේ. සාමාන්‍ය පරිසරයේ පිටත් වන විට වික වික දේවල් තිත තිතා ඉන්නවා. ඒ නිසා මේ අකුසල් හැදෙන්නේ, වික වික ආකාරයට. ඒ තිතන තිතන වෙළාවේ වෙළාවේ විතරක් අකුසල් ප්‍රහාණුය කරනවා අතිත් වෙළාවේ යින එන දේවල් තිත තිතා ඉන්නවා. වෙහෙම පුළුවන්ද මේක කරන්න? බේ හැමවිටම සිතියෙන් ඉදාලා කරන්න යින.

බුදුරජාණුන් වහන්සේ වදාල භාවනාවෙන් ප්‍රහාණුය කළ යුතු අකුසල ධර්මයන් තියෙනවා. තවත් අකුසල් තියෙනවා වෙනත් ආකාරවලින් ප්‍රහාණුය කළ යුතු අකුසල් ගෙන තේරුමේ ගන්න යින. බුදුරජාණුන් වහන්සේ වදාලා; ‘කතමේව හික්බවේ ආසවා සංවර්ධා පහාතබ්බා යේ සංවර්ධී පහිතා හොඳ්ටි’ තිනේ තියෙන අකුසල් සංවර්ධීමෙන් ප්‍රහාණුය වෙනවා

නම් මොනවද ඒශ් බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා මගේ ආර්ය ග්‍රාවකය තුවත්තීන් සිහිකරලා ඇස නම් වූ ඉන්දිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. මොකක්දා සංවර කරන්නේ ඇස නම් වූ ඉන්දිය බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා ඇස නම් වූ ඉන්දිය අසංවරව වාසය කරන විට ඇසට දකින රැප නිසා නිතේ අකුසල් හටගන්නවා. විතකොට ඇසට දකින රැප නිසා හටගන්නේ දුකක්ද සැපතක්දා දුකක්. බෞමිනසක් නිතේ හටගන්නවා. බුදුරජාතාන් වහන්සේ ව්‍යාපාර මේ විදියට ඇස අසංවර කරලා අකුසල් හට ගත් විට දුකක් හටගන්නවා. ඇස සංවර කර ගැනීමෙන් අකුසල් හටගන්නවාද? නඩ. දුකක්, බෞමිනසක් හටගන්නේ නඩ. ඇස සංවර කිරීමෙන් අකුසල් ප්‍රහාණය කළේත්. ඇස සංවර කරලා අකුසල් ධර්මයන්ගෙන් නිත නිභාසක් කර ගන්න ප්‍රාථමික්. අපි කොහොමද ඇස සංවර කරන්නේ? දැන් ඔබ නිතන්න, ඔබ පාර දිගේ ගමනක් යන කොට ඉස්සරහට ලස්සනට ඇඳුගත්තු සපත්තු බුපු කන කර ආහරණ පළුදුපු කොත්තියේ මල් ගහපු ලස්සන ඇඳුම් ඇඳුපු රැපයක් විතවා ඔබ ඒ රැපය උකලා “ඡා.... ලස්සන රැපයක්” නියලා නිතනවා. විකවරක් බලනවා. තව ටිකක් ගන්නට හැරලා නැවතත් බලනවා. හැරුලත් බලනවා. අකුසල ධර්මයන් නිතේ හටගත්තා. විය දැන්නවාද ඒ අකුසල ධර්මයන් නිතේ හටගත්තා නියා? නඩ. තව ටිකක් අසතට යනවා තව පාරක් බලනවා. හැරුලත් බලනවා. මෙයාගේ ඇස සංවර නඩ. ඇස සංවර නම් මොකද්ද කරන්න ඕනෑ? මේ රැපය දැක්කට පස්සේ නිතෙන්න ඕනෑ මේක සතර මහා බිතුන්ගෙන් හැඳුන රැපයක්. මේ සිතේ අකුසල ධර්මයන් ඇති කිරීමෙන් මට වන්නේ අයහපතක් නියලා නිතලා ඒ අකුසල ධර්මය ප්‍රහාණය කරන්න ඕනෑ. අන්න ඇස සංවර කර ගත්ත කෙනා.

ඊලගට පින්වතුන් මේ කතාට ඇසෙන ගධිද්වලින් නිතේ ආගාව ඇති වෙලා. අකුසල ධර්මයන් හටගන්නවා. බුදුරජාතාන් වහන්සේ ව්‍යාපාර; පින්වත් මහණොති, මගේ ආර්යය ග්‍රාවකය මේ කතා නම් වූ ඉන්දිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. කතා නම් වූ ඉන්දිය අසංවරයෙන් යුතුව වාසය කරනා විට ඒ කෙනාගේ නිතට දුක, බෞමිනස හටගන්න ප්‍රාථමික්. කතා නම් වූ ඉන්දිය සංවරයෙන් යුතුව වාසය කරන විට දුකක් බෞමිනසක් හටගන්නේ නඩ. කතා සම්බන්ධයෙන් හටගන්නා අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න නියෙන ක්‍රමය කතා සංවර කර ගැනීමයි. පාරේ යන කොට, ගෙදර ඉහ්න කොට ලස්සන සිංදුවක් ඇහෙනවා. විතකොට ඒක නියන්න නිතෙනවා. ඔබේ කතා සංවරද? නඩ. කතා සංවර නඩ. ඒ නිසා කතේ අකුසල ධර්ම හටගත්ත ආකාරය. ජේනවා නේදා? ඒ වෙලාවට ඔබ නිතන්න

මින මේ විදිහට, මේ ගබ්දය අනිත්තයි. කතාත් අනිත්තයි. ගබ්දය දැන ගැනීමත් අනිත්තයි. ඒ තුනේ විකතුව කතේ ස්පර්ශයත් අනිත්තයි. විදිමත් අනිත්තයි. මේ විදියට නුවතින් යුක්තව යෝජිසේ මහසිකාරයේ යෙදිලා අර අකුසල ධර්මය ප්‍රහාණාය කරනවා.

පින්වතුති, රේගට බුදුරජාතාන් වහන්සේ වදාලා; නාසයට ප්‍රිය මනාප ගද සුවද දැනෙනවා. “පින්වත් මහතෙනි, මගේ ඉවත්කය විය නුවතින් යුක්තව සිති කරලා නාසය නම් වූ ඉන්දිය සංවරයෙන් යුක්තව වාසය කරනවා.” නාසය නම් වූ ඉන්දිය සංවර කිරීමෙන් නාසය නම් වූ ඉන්දියෙන් හටගන්න අකුසල ධර්ම ප්‍රහාණාය කරන්න ප්‍රාථමික. විවිධ නාසය නම් වූ ඉන්දිය සංවර කිරීමෙන්මයි අකුසල ධර්මය ප්‍රහාණාය කලේ.

බුදුරජාතාන් වහන්සේ වදාලා පින්වත් මහතෙනි, මේ දිව නම් වූ ඉන්දිය අසංවරයෙන් යුක්තව වාසය කරනා විට, නිතින් දුකක් දෙළුම්නසක් හටගන්න ප්‍රාථමික. දිව සංවරයෙන් යුක්තව වාසය කරනවා නම් අසංවරයෙන් මිදි වාසය කරනවා, නම් නිතේ දුකක් දෙළුම්නසක් ඇති වන්නේ නඩ. දිව සංවරයෙන් යුතුව වාසය කරලා අන්න අකුසල ධර්මය ප්‍රහාණාය කලා. මේ දිව රසයට බොහෝම කැමතියි. ඔබට කවදාවත් කාලා නැති රස කැමක් ලැබෙනවා. ඒවා දැකලා නිත කියනවා, කන්න කියලා. කෘෂි පසු රසය නිතේ තියා ගන්නවා රීට පසු නිත නිර්න්තරයෙන් ඒ කැම ම නොයනවා. ඒ කැමට නිත හරි ආසයි. ඒක නිතේ හටගත් අකුසලයක්. ඒක හටගත්තේ ඇය දිව නම් වූ ඉන්දිය අසංවරයෙන් වාසය කළ නිසා. දිව නම් වූ ඉන්දිය සංවරයෙන් යුතුව වාසය කළ නම් යෝජිසේ මහසිකාරයේ යෙදි වාසය කළ නම් දිවට රසය දැනෙන විට අකුසල ධර්මය ප්‍රහාණාය කළ නම් නිතේ මේ විදියට අකුසල ධර්ම හටගන්නේ නඩ. කොහොමද අපි දිවට දැනෙන රසය සම්බන්ධයෙන් ඒ අකුසලය ප්‍රහාණාය කරන්නේ. මේ දිව අනිත්තයි දිවට දැනෙන රසය අනිත්තයි දිවේ වික්ද්‍යානාණාය අනිත්තයි මේ තුනේ විකතුව දිවේ ස්පර්ශය අනිත්තයි මේ විදිමත් අනිත්තයි. මේ විදියට නුවතින් සළකලා ඒ හටගත්තු අකුසලය ප්‍රහාණාය කරනවා. විතකොට ඒ අකුසලය ප්‍රහාණාය කරන්නේ දිව නම් වූ ඉන්දිය සංවරයෙන් යුතුව වාසය කිරීමෙන්මයි.

රේගට බුදුරජාතාන් වහන්සේ වදාලා මගේ ආර්යය ඉවත්කය නුවතින් යුක්තව කය නම් වූ ඉන්දිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. පින්වත් මහතෙනි, මේ කය නම් වූ ඉන්දිය අසංවරව වාසය

කරනවා නම් තිනේ දුකක් දෙළඹිනසක් හටගන්නවා. නමුත් මේ කය නම් වූ ඉන්දිය සංවර්ධ වාසය කරයි නම් එ් දුක දෙළඹිනස හටගන්නේ නැ, අකුසල ධර්ම හටගන්නේ නැ කියලා. එ් අනුව කය සංවර්ධ කිරීමෙන් කය නිසා හටගන්නා අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ප්‍රජාවන්.

රේලගට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහතෙනි, මගේ ග්‍රාවකය මහස නම් වූ ඉන්දිය සංවර්ධ කරලා සිහියෙන්, සංවර්ධයෙන් යුක්තව වාසය කරනවා. ගම් විදියකින් මහස නම් වූ ඉන්දිය අසංවර්ධ වාසය කරන විට දුකක් දෙළඹිනසක් හටගන්නවා නම් එ් කෙනා මහස නැමති ඉන්දිය සංවර්ධ කිරීමෙන් වාසය කරනවා නම් එ් අකුසල ධර්ම ප්‍රහාණය වී ඉන් දුකක් දෙළඹිනසක් හටගන්නේ නැ. ඔබට දැන් වැටහෙන්න ඇති ඇස සංවර්ධ කිරීමෙන් ඇස අසංවර්ධීම නිසා හටගන්නා අකුසල ධර්ම ප්‍රහාණය වන බව. කතා සංවර්ධ කිරීමෙන් කතා අසංවර්ධීම නිසා හටගන්නා අකුසල ධර්ම ප්‍රහාණය වන බව. නාසය සංවර්ධ කිරීමෙන් නාසය අසංවර්ධීම නිසා හටගන්නා අකුසල් ප්‍රහාණය වන බව, දිව සංවර්ධ කිරීමෙන් දිව අසංවර්ධ වීමෙන් හටගන්නා අකුසල් ප්‍රහාණය වන බව, කය සංවර්ධ කිරීමෙන් කය අසංවර්ධීමෙන් හටගන්නා අකුසල් ප්‍රහාණය වන බව, මහස සංවර්ධ කිරීමෙන් මහස අසංවර්ධීම නිසා හටගන්නා අකුසල් ප්‍රහාණය වන බව, එ් අනුව ඇස, කතා, නාසය, දිව, කය, මහස කියන ඉන්දියන් සංවර්ධ කිරීමෙන් අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ප්‍රජාවන්. අපි එක මොන නමකින්ද හැඳින්වුයේ? ‘සංවර්ධ පහානඩ්බ්’, සංවර්ධ කිරීමෙන් සංවර්ධීමෙන් අකුසල් ප්‍රහාණය කිරීම යන නමින්.

රේලගට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ‘කතමේව හික්බවේ ආසවා පටිසේවනා පහානඩ්බ්’ යේ පටිසේවනාය පහිනා තොහේති. පින්වත් මහතෙනි, පාවිචිචි කිරීමේදී තුවනින් සළකලා නැතිකරලා දාන අකුසල් මොනවාදා? බුදුරජාණන් වහන්සේ වදාලා; ‘ඉඩ හික්බවේ හික්බ පටිසාඛායාතිසේ’ විවරං ප සේවක් බුදුරජාණන් වහන්සේ මෙනතදී කතා කරන්නේ හික්ෂුන් වහන්සේ නමක් ගැන. පින්වත් මහතෙනි හික්ෂුව සිවුරු පාවිචිචි කරන්නේ තුවනින් සළකලා. කොහොමද ඔබ එක ගෙපා ගන්නේ. ඔබ ගිහි ගාවකයෙකු හැටියට ගන්නේ කොහොමද? ඔබ ඔබේ ඇඟුම් පැළඳම් පාවිචිචි කරන විට පාවිචිචි කරන්න තියෙන්නේ තුවනින් සළකලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදියට ‘යාවදේච සිතස්ස පටිකාතාය’. මම සිවුරු පරිහරණය කරන්නේ සිතලෙන් වලකින්න. විතකොට ඔබ හිතන්නේ, ඇඟුම් පැළඳම් පාවිචිචි කරන්නේ සිතලෙන් වලකින්න. රේලගට ‘උණ්හස්ස පටිකාතාය’ උණුසුම්වීමෙන් වලකින්න. රේලගට ‘චිංසමකසවාතාතපසිරිංසප

සම්විස්සාන් පටිභාතාය’ මේ මැස්සේන් මදුරුවන්ගෙන් අවශ්‍යවෙන් සුළුගින් සර්පයන්ගෙන් වන ඒබාවන්ගෙන් මිදෙන්නයි මම මේ සිවුරු පාවිච්චි කරන්නේ මැසි මදුරුවන්ගෙන් අවශ්‍යවෙන් වැස්සේන් සර්පයන්ගෙන් වන උච්චදුරුවලින් මිදෙන්න සිහ නිසයි. ‘යාවදේව ශිරකොපීනපටිච්චා තුනත්තීර්ං’. මේ ලැංඡා ඇතිවන තැන් වසා ගන්න. විළ වසා ගැනීම සඳහායි. ස්වාමීන් වහන්සේලා සිවුරු පාවිච්චි කරන්නේ. විතකොට ගිහි ඔබ ඇඳුම් පැපැලුම් පාවිච්චි කළත් අපි සිවුරු පාවිච්චි කළත්, ඒ සිවුරු, ඇඳුම් පැපැලුම් සම්බන්ධයෙන් ආභාවක් හටගන්නේ නඩ. මේ විදියට නුවතින් සළකලා මේවා පාවිච්චි කළා ම. ඒ අකුසල ධර්ම තිතින් ප්‍රහාණාය වී යනවා.

පාවිච්චි කිරීමේදී නුවතින් සලකලා ප්‍රහාණාය කළ යුතු ආකුට වල 2 වෙති වික බුදුරජාණාහු වහන්සේ දේශනා කරනවා අප ගන්නා ආහාරය ගැනත්, නුවතින් සලකලා ආහාරය ගන්න සිහ. බුදුරජාණාහු වහන්සේ වදාලා; ‘පටිසංඛ දේශීසේ පිත්චිපාතාන් පටිසේවත්’ මගේ තුවකයා මේ පිත්චිපාතා ආහාරය වළදින විට නුවතින් සළකලා ම දි ගන්නේ ‘නේව දූවාය’ මල මේ ආහාරය ගන්නේ ඇග හදාගෙන සෙල්ලම් කරන්න නොවෙයි. ‘න මතාය’ ඇගේ පහේ හයිය පෙන්නන්න නොවේ. ‘න විභාසනාය’ ලක්සන වෙන්න හිතා ගෙන නොවේ. බුදුරජාණාහු වහන්සේ වදාලා; ‘යාවදේව මුස්ස කායස්ස දිනිය’ මේ කය පවත්වාගෙන යන්න විතරයි. රීලගිට බුදුරජාණාහු වහන්සේ වදාලා ‘යාපනාය’ මේ අපේ ජීවිතය ගත කරන්න විතරයි. ‘විභාසුපරතිය’ වෙහෙස නැති කර ගන්න විතරයි ‘මුණ්මවරයානුග්‍රහාය’ නිවන් මාර්ගයට අනුග්‍රහය පිතිස පමණායි. ඒ විදියට බුදුරජාණාහු වහන්සේ වදාලා මේ ආහාරය ගන්නා විට නුවතින් සලකලා විය ආහාරය ගන්නවා. විටිට ආහාරය සම්බන්ධව හිතේ ආභාව හටගන්නේ නැත්ත්ම අකුසල ධර්ම හටගනීද? හටගන්නේ නඩ. අකුසල ධර්මය ප්‍රහාණාය වෙලා යනවා. බුදුරජාණාහු වහන්සේ මෙනහදි දේශනා කරනවාද ව්‍යුවලයි බැචිය විතරක් කන්න කියලා? විහෙම කියන්නේ නඩ. ආහාරය මොකක්ද කියලා කියනවාද? විහෙම කියහ්නේන් නඩ. බුදුරජාණාහු වහන්සේ වදාලේ ආහාරය ගන්නා විට නුවතින් සලකලා ගන්න කියලා. නැතුව මස් මාලි කන්න විපා කියලා කියනවාද? නඩ. නුවතින් සළකලා ආහාර ගන්න විටිට හිතේ හටගන්නා අකුසල ධර්ම ප්‍රහාණාය වෙනවා.

පින්වතුනි, මේ ආහාරයට අපේ සිතේ රාගය තිබූණෙන්, එ ආහාරයට අපේ සිත ගුහනාය වෙනවා, උපාදාන වෙනවා, බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහතෙනි අපි හිතින් ව්‍යා ගුහනාය කර ගන්න නොද නෑ. ගුහනාය කර ගත්තෙන් ර්‍රි පසු 'උපාදාන පවිච්‍ය හටෝ' හිත රසයට ගුහනාය වීම නිසා අපේ හිත රසයට බැඳුනා. බැඳුන නිසා විපාක පිනිස කරුම සකස් වෙනවා. 'හව පවිච්‍ය ජාති' විපාක පිනිස කරුම සකස් වුනාම නැවත උපදින්න සිද්ධ වෙනවා. 'ජාති පවිච්‍ය ජරා මරණ් සේක පරදේව දුක්ඛ දේමනස්ස උපායකා සම්භව්ති' ඉපදුණෙන් ජරා මරණ ගේක පරදේව දුක් දොම්හස් හැම දෙයක් ම හටගන්නවා. බලන්න දිවෙන් ගන්න ආහාරය නිසා ඒකට ඇල්ම, ආභාව තිබිලා නැවත උපතක් කරා යන්න හිත සකස් කරන හැටි. එකට හේතු වුන් මේ නිතේ තියෙන ආභාව. එක අකුසලයක්. එ නිසා අපි ආහාරය ගන්නා විට තුවනින් සලකලා හිතේ හටගන්න අකුසල ධර්මය පුහාණාය කරන්න මහන්සි ගන්න ඕනෑ. මෙයට වැදගත් වන්නේත් කෙලෙස් තවත වීරෝය, තුවනා, සිතිය මේ තහ නැත්තම් මේ කෙලෙස් දුරට කිරීම කරන්න බැ.

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා 'පටිසංඛායෝතිසේ සේනාසන් පටිසේවති' පින්වත් මහතෙනි, මගේ ගාසනයේ ආර්යය ගුවකයා නික්ෂුව සේනාසන පර්හරණාය කරන විට පාවිච්චි කරන්නේ තුවනින් සලකලා ම දි. ඔබ ගිහි ගුවකයේ හැටියට වෙවල් දොරවල් පාවිච්චි කරන්නේ තුවනින් සලකලා ම දි. බුදුරජාණන් වහන්සේ වදාලා 'කාවදේව සිතස්ස පටිංචාතාය' සේනාසන, කුරියක් ගෙයක් පාවිච්චි කරන්නේ සිතමෙන් අත්මිදෙන්න, උප්තායෙන් අත්මිදෙන්න. ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා 'ඩිසමකසවාතාත්පසිරිංසප සම්විස්සාන් පටිංචාතාය' මස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අවශේන්, සුපුරුගන් නිඛනස් වන්නයි. සේනාසනයක් ගෙයක් දොරක් පාවිච්චි කරන්නේ. ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා 'කාවදේව උතුපරස්සය වනෝදනා පටිස්ල්ලාතාරාමත්වී' සමහර කාලවල දේශගුණ විපර්යාස ඇති වෙනවා සිතල උප්තාය ආදි පරසර තත්ත්වයන් හටගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුවකයා එ දේශගුණික පීඩාවන්ගෙන් මදෙන්න සේනාසන වෙවල්දොරවල් පාවිච්චි කරන්නේ. විතකොට එ වෙවල් දොරවල් වලට කුරිවලට හිතේ ආභාවක් හටගනීද? හිතේ ආභාවක් හටගන්නේ නෑ. හිතේ හටගන්නා ආභාව, ලෝහය තුවනින් සළකා තුවනින් පුහාණාය කරන්න පුත්වන්.

ර්ලගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'පටිසංඛායෝතිසේ ගිලානපච්චිය හෙසජ්පරරික්බාරං පටිසේවති' එ කියන්නේ

අපි මේ ගිලන්පස, පාන වර්ග, බෙහෙත් ගන්නට පෝර එෂ දේවල් නුවතින් සලකලාමයි ගන්න යින. බුදුරජාතාන් වහන්සේ වදාලා; මේ ගිලන්පස බෙහෙත් ගන්නේ කොහොමද? උත්වහන්සේ වදාලා මම මේ ගිලන්පස, බෙහෙත් ගන්නේ ඇගෙෂපතේ පීඩාවන් නැතිකර ගන්නයි. එෂ අදහසින්මයි. ලෙඩි දුක් නැති කරගන්න. පීඩාවකින් තොරව වාසය කරන්නයි. කියා නුවතින් සලකලා පාවිචි කරනවා. මෙතන තියෙනවද මෙධික් හැඳුනට පස්සේ බෙහෙත් ගන්න විපා. මගේ ඉස්සරහට ඇවිල්ලා යායා කරපල්ලා කියලා? විහෙම විකක් නඩ. බුදුරජාතාන් වහන්සේ විවෘලේ අසනීපයක් හැඳුනට පසු නුවතින් සලකලා බෙහෙත් හේත් ගිලන්පස ගන්න. සමහර ආගම්වල තමන්ට අසනීපයක් හටගන් පසු බෙහෙත් ගන්නේ නඩ. වියාලගේ ගාස්තැන් වහන්සේ මගට ගිහිං අන් දෙක උස්සගෙන ලෙඩි භාඳ කරලා දෙන්න කියා යායා කරනවා. වැඩික් නඩ. අන්තිමට ලෙඩි වැඩිවෙනවා. ලෙඩා මැරෙනවා. ව්‍යුත් කියනවා ඔබේ හක්තිය මද. එෂ නිසය මැරැදත්. බලන්න පිහිටුති, අපේ බුදුරජාතාන් වහන්සේගේ දේශනාව මෙධික් දැකක් හැඳුනට පස්සේ බෙහෙත් හේත් අරගෙන එෂ ලෙඩි සුවකර ගන්න යින. මම මෙක ගන්නේ ලෙඩි දුක් නැතිකරගෙන පීඩාව නැතිකරගෙන වාසය කරන්න කියන අදහසින්. මේ වෙලාවේ හටගන්න අකුසල ධර්මය ප්‍රහාණය කරමින් බෙහෙත් හේත් ගන්නවා.

පාවිචි කිරීමේදී නුවතින් සලකා ප්‍රහාණය වන අකුසල් දැන් අපි ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේලා බීබර පර්හරණය කරනවිට, ගිහි ග්‍රාවකයේ ඇඳුම් පැලදුම් පර්හරණය කරනවිට, පිණ්ඩාත ආහාරය ගන්නා විට නුවතින් සලකා ගන්න යින. ස්වාමීන් වහන්සේලා සේනාසන පාවිචි කරන විට ගිහි ග්‍රාවකයන් වෙවල් දොරවල් පාවිචි කරන විට ව්‍යුත් නුවතින් සලකලා කරන්න යින. ගිලන්පස බෙහෙත් ගන්න කොට නුවතින් සලකලා නුවතින් යුත්තව පාවිචි කරලා එෂ වෙලාවේ හටගන්න අකුසල ධර්ම ප්‍රහාණය කරනවා.

බුදුරජාතාන් වහන්සේ වදාල කියක් දැන් අපි ඉගෙන ගත්තදා? 2යි. සංවර්ධීමෙන් ප්‍රහාණය කළයුතු අකුසල්. පාවිචි කිරීමේදී නුවතින් සලකා ප්‍රහාණය කළයුතු අකුසල්. තහන වෙති වික. ‘කිහිමේව හික්ඛලේ ආසවා අධිවාසනා පහාතබ්බා යේ අධිවාසනා පහිනාහොන්ති’ පිහිටුවන් මහතෙනි, වීර්යයෙන් යුතුව ඉවසීමෙන් නැති කරලා දැන්නේ කුමන අකුසලදා? කුමන ආකුටයදා? ‘ඉඩ හික්ඛලේ හික්ඛු පටිසංඛා යෝජිසේ බමේ හෝති’ පිහිටුවන් මහතෙනි, මගේ ආර්යය ග්‍රාවකයා නුවතින් සලකලා වීර්යය ඇති කරගෙන ඉවසනවා මොනවාදා? බුදුරජාතාන් වහන්සේ වදාලා මගේ ග්‍රාවකයා ඉවසන්නේ ‘සිතස්ස’ සිතල ඉවසනවා.

‘උත්තුස්ස’ උත්තුස්ස ම ඉවසනවා. ‘පිශ්චිතාය’ බඩිගින්න ඉවසනවා. ‘පිපාසය’ පිපාසය ඉවසනවා. රේලගට ‘චිංසමකතවාතාතාතපසිරිංසපසම්විස්සාතං’ මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, සර්පයන්ගෙන් වන කරදරවියා නොදින් ඉවසනවා. රේලගට ‘දුරෘත්තාතං දුරෘගතාතං වචනපථං’ ඒ කියන්නේ නපුර වචනවලින් බැහුම් අහන්න ලැබෙන විට ඉවසනවා. සාමාන්‍යයෙන් කෙනෙක් එබර බහින වෙලාවක ඉවසන්න පුළුවන්දී බැරදු? සාමාන්‍යයෙන් ඉවසන්න බඳ. නිතින් කියන්නේ බහින කෙනාටත් බැහැන්, කියලා රට් පස්සේ බහිනවා. හිතේ දුෂ්චීරය හටගත්තා. දැන් වියාට සිතිය නඳ. බුදුරජාතාන් වහන්සේ වදාලා; කොනොමද වීරයෙන් යුත්ත්ව ඉවසීමෙන් මේ අකුසලය ප්‍රහාණය කරන්නේ. ආනුව ප්‍රහාණය කරන්නේ? නපුර වචනවලින් බහින කොට ඒ ඇනුම් බැහුම් ඉවසනවා. වචනකාට හිතේ හටගන්ත දුෂ්චීරය ප්‍රහාණය කරන්න පුළුවන්.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා ‘උප්පත්තාතං සාර්ථකාතං වේදනාතං දුක්ඛාතං තිප්පාතං බුරාතං කටුකාතං ආසාතාතං අම්නාපාතං පාතාතරාතං අධිවාසකජාතිකේ හෝත්’ මේ ගොඩක් දරුණු, කර්කා, අම්මිරි, අකමැති, දැ මගේ ගිරිරයට ලැබෙනවා. මාරාන්තික දුක් වේදනා ලැබෙනවා. ඔබ නිත්ත්න හාවනා කරනවිට මේ මූල් ඇය ම රිදෙන්න පටන් ගන්නවා. විතකාට හිත කියනවා නැගිටපන් කියල. විතකාට කොනොමද නුවත්තින් සළකාලය හිතේ අකුසලය ප්‍රහාණය කරන්නේ? මේ කටුක වේදනාවන් අම්නාප වේදනාවන් නුවත්තින් සළකා ප්‍රහාණය කරන්න මහන්සී ගන්නවා.

රේලගට බුදුරජාතාන් වහන්සේ වදාලා; යට්ටාර්සලේ අනාසනේ තියිත්තාන් නුවත්තාති ස්වාමීන් වහන්සේලාගෙන් අශේරව ලැබෙන විදියේ නුසුදුසු තැන්වල ඉන්න වික මග හැරලා යනවා. ඒ කියන්නේ පින්වත්ති, යම් තැනක ස්වාමීන් වහන්සේ නමක් වාසය කරනවිට විවිධ, විවිධ දේශ්වල් සම්බන්ධව ව්‍ය ස්වාමීන් වහන්සේට නුවත්තාති, බිහුණුතා ස්වාමීන් වහන්සේලාගෙන් අශේරව ලැබෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට, ඔබ ඔතන ඉන්න ව්‍යා, ඔතන ඉන්න අතින් ස්වාමීන් වහන්සේලා සීලයෙන් පිරිසිදු ඇය නොවේ, වීරයෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සී ගන්න ඇය නොවේ. ඒ නිසා ඔබ ඉන්න තැනින් ඉවත්වෙන්න කියලා. ආන්න විතකාට ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ යහපත ගැන හිතලා විතතින් ඉවත්වෙන්න සින.

රේලගට ගිහි ග්‍රාවකයේ කොයි විදිහටද මේ කාරණේ දරා ගන්න සින. දැන් ඔබ යම් ගමක ජ්වත්වෙනකාට, යහපත් ගුණ ධර්ම තියෙන

කෙහෙක් කියනවා. ඔබ ඔය ගමේ ඉන්න විපා. අහල පහල ගෙවුල්වල ඉන්න අය මේ මේ ආකාරවල වැරදි කරන අය. ඔබන් ඒවට අසුවෙන්න පූජාවන්. ඒ නිසා ඔබේ යහපත ගෙන හිතලා ඔතින්න ඉවත්වෙන්න. විතකොට ඒ කෙනා විතනින් ඉවත්වෙන්න සින. තමන්ගේ යහපත ගෙන හිතලා රීලඟට බුදුරජාණන් වහන්සේ වදාලා;

“යාරාඡපේ අගෝවරේ වරත්තං” පින්වත් මහණෙනි, නුසුදිසු තැන්වල හැසිරෙන වික මගහැරලා යන්නට සින. “යාරාඡපේ පාපකේ මිත්තේ හරත්තං” පින්වත් මහණෙනි පාපී මිතුයන්ව ආකුය කරන වික මගහැරලා යන්නට සින. කවුද පාපී මිතුයන් කියන්නේ? දුස්සිල පිවිතයක් ගත කරන, ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වෙන්න කළුපනාවක්වත් නැති ධර්මයේ හැසිරෙන අයට උසුල, විසුල, කරන අය. ඒ පාපී මිතුයන් ඇසුර අතහරින්නට සින. “වික්කු සඩුහුම්වාර් පාපකේසු දානේසු මකප්පෙයසුං” අතිත් සඩුහුම්වාරින් වහන්සේලා තමාව පහන්කොට සලකනවා නම් ඒ වගේ නොමනා දේහාසන නුවතින් යුත්තව මගහැරලා යන්නට සින. දැන් ඔබ හිතලා බලන්න සාමාන්‍ය ගිහි සමාජය තුළ, පාසල් තුළ, කාර්යාල තුළ, නොද ගුණධර්ම තියෙන යහපත් අයට අතිත් අය විකතු වෙලා උසුල විසුල කරලා පිරිසේහේ අයින් කරල දානවා ආත්ත ඒ විදිහට තමන්ව පහන්කොට සළකනවා නම් යම් තැනක, විතනින් මගහැරලා යන්නට සින.

බුදුරජාණන් වහන්සේ වදාලා; පින්වත් මහණෙනි, නුවතු පාවිච්ච කරලා මගහැරෙමෙන් නැතිකරලා දැන්න සින ආකුව කියන්නේ මෙන්න මේවයි. විතකොට ගිහි ගුවකයින් සම්බන්ධයෙන් මේක කොහොමද ගන්නේ. ඔබ යම් කිසි ගමක පිවත් වන කොට අහල පහල මිනිස්සු ගමේ මිනිස්සු කරනු කාරණා නැතිව ඔබට බතිනවා කියලා තිතන්න. රංඩුවෙනවා. කියලා තිතන්න. විතකොට ඔබේ නිතේ අකුසල ඇති වෙනවා ද්‍රව්‍යෙය හටගන්නවා විවිට ඔබ මොකද කරන්නේ? ඔබ විතන මගහැරලා යන්න සින. වෙනම විතන මගහැරලා ගිහිල්ලා ඔබේ නිතේ ඇති වුන අකුසල ධර්මය ප්‍රහාණය කරනවා. මෙන්න මේ විදියට නුවතු පාවිච්ච කරලා මගහැරලා ප්‍රහාණය කරන්න සින. අකුසල් කියන්නේ මෙන්න මේවාට.

රීලඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා; ‘කතමේව හික්බවේ ආසවා වෙන්දානා පහාතධාවා යේ වෙන්දානාය පතීනා නොන්ති’. පින්වත් මහණෙනි, නුවතින් යුත්තව දුර කිරීමෙන් නැති කරන්ව සින ආකුව, අකුසල් කියන්නේ මොනවාද? “ඉඩ හික්බවේ හික්බ පටිසංඛායෝනිසේ උප්පන්තං කාමවිතක්කං” පින්වත් මහණෙනි, මේ

ආකාරයට මාගේ ග්‍රාවකයා නුවතින් යුක්තව සිගේ හටගත් කාම විතර්කයන්. ව් කියන්හේ, ඇසට ප්‍රියමනාප රැප, කතුට ප්‍රියමනාප ගබ්ද, නාසයට ප්‍රියමනාප ගදසුවද, දිවට ප්‍රියමනාප රස, කයට ප්‍රියමනාප පහස ආදී දේවල් ගෙන සිත සිතා සිරීමෙන් හටගත්න අකුසල්. නාධිවාසේති ඉවසන්හේ නඩ. පජහති අත් හරිනවා. විනෝදේති දුරට කරනවා. බ්‍රහ්ම්තිකරෝති අයින් කරනවා. අනහාවංශමේති නැත්තට ම නැති කරනවා.

ඊලගට; “පටිසංඛායෝතිසේ උප්පන්තං ව්‍යාපාද විතක්කං” උපන්තාවූ තරහ සහිත, ද්වේශය සහිත අකුසල් සිතුව්ලි නුවතින් යුක්තව, දුරට කිරීමෙන් ප්‍රහාණාය කරනවා. ව් කියන්හේ, ඇසට අප්‍රිය, අමනාප රැප, කතුට අප්‍රිය, අමනාප ගබ්ද, නාසයට අප්‍රිය, අමනාප රස, කයට අප්‍රිය, අමනාප පහස සමග සිත ගැටීමෙන් අයිවන අකුසල් නාධිවාසේති ඉවසන්හේ නඩ. පජහති අත් හරිනවා. විනෝදේති දුරට කරනවා. බ්‍රහ්ම්තිකරෝති අයින් කරනවා. අනහාවංශමේති නැත්තට ම නැති කරනවා.

ඊලගට හටගත් විහිංසා විතර්ක, “ෂ්ප්පන්තානං විහිංසා විතක්කං” හිංසා සිතුව්ලි ඇතේවුනාම, නාධිවාසේති ඉවසන්හේ නඩ. පජහති අත් හරිනවා. විනෝදේති දුරට කරනවා. බ්‍රහ්ම්තිකරෝති අයින් කරනවා. අනහාවංශමේති නැත්තට ම නැති කරනවා.

ඊලගට බුදුරජාණන් වහන්සේ වදාලා; “ෂ්ප්පන්තුප්පන්හේ පාපසේ අකුසල් ධම්මේ” ඇතේවෙන සැම පාඨී අකුසලයක් ම නාධිවාසේති ඉවසන්හේ නඩ. පජහති අත් හරිනවා. විනෝදේති දුරට කරනවා. බ්‍රහ්ම්තිකරෝති අයින් කරනවා. අනහාවංශමේති නැත්තට ම නැති කරනවා.

පින්වතුනි, ව් වගේ මේ තිනේ හටගත්නා තවත් අකුසල ධර්මයක් තමයි පංච නීවරණ. මොනවද පංච නීවරණ? කාමවිෂන්දය, වීනමිද්ධය, උද්දව්ව තුක්කවිවය, ව්‍යවිත්‍ය. මේවා තිනේ හටගත්න නීවරණ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අකුසල රාස කියන සුතු දේශනාවේදී වදාලා; මහත්ති, අකුසල් ගොඩක් කියා. යමකට කියනවා නම් මේ පංච නීවරණ වලට ම දී අකුසල් ගොඩක් කියලා තියන්න තියන්හේ. විතකොට පංචනීවරණ කියන්හේ තිනේ හටගත්නා අකුසල ධර්ම. මේ පංච නීවරණ ප්‍රහාණාය කරන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච නීවරණ නැත්මති අකුසල ධර්මයන් අවක්ෂ කරණ ව් කියන්හේ දහම් ඇස නැතිකරලා දානවා. ‘අක්කුෂානු කරණ’ මොඩකමේ ගිල්වා දමනවා ‘පක්කුෂානිරෝධියා’ ධර්මය අවබෝධ

කිරීමේ නැකියාව නැති කරලා දානවා ‘අතිච්චා සංවත්තනිකෝ’ සසර දුකින් නිදහස් වීම පිනිස උපකාර වෙන්හේ න. මේ කියන්හේ මොනවා සම්බන්ධව දු? පංචිටරණ සම්බන්ධව.

දැන් කියන්න බලන්න කාමල්පන්දය කියන්හේ මොකක්ද? ඩේ කියන්හේ අහැට පේන රුප, කතුට ඇතෙන ගඩි, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මෙන්න මේ පංච කාමලුන්වලට හිත නිරන්තරයෙන් ආඟ කරනවා. හිත ඇතෙලනවා. විතකොට හිතේ පවතින්හේ කාමල්පන්දය. බුදුරජාන් වහන්සේ ව්‍යුලා රේග නිවරණය තමයි ව්‍යාපාදය කියන්හේ. ව්‍යාපාදය කියන්හේ මොකක්ද? පංචකාම ගුණයන් සමග හිතේ ඇති වන ගැටීම. වේච් සමග හිත ගැටිලා ඇතිවන දේවියය. වේකට කියනවා ව්‍යාපාදය කියලා. රේග බුදුරජාන් වහන්සේ ව්‍යුලා රීනමිද්ධිය. රීනමිද්ධිය කියන්හේ කුමක්ද සතර සතිපටිධානයේ යෙදෙන්න සිතේ අලසකමක් ඇති වෙනවා. කුසීත කමක් ඇතිවෙනවා. වේක තමයි රීනමිද්ධිය. රේග වික උද්දුවේ කුක්කුවියය. ඩේ කියන්හේ හිත විසිරිලා හිත නොයෙක් අරමුණුවලට යනවා, වේක උද්දුවියය. විතකොට කියනවා අනේ මගේ හිත විසිරෙනා කිය කිය පසු තැවෙනවා. වේක කුක්කුවිව. රේගට විවිකිවිවා. බුදුරජාන් වහන්සේ ව්‍යුලා රීනමිද්ධාව කියන්හේ ධර්මය සම්බන්ධයෙන් හිතේ සැක ඇති වෙනවා. මේවා හිතේ ඇතිවන අකුසල ධර්මයන්. මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න සින.

පත්වනුති, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හිතේ කාමල්පන්දය ඇති වන්හේ කුමක් නිසාදා සුහ නිමිත්තයි, අයෝනිසේ මනසිකාරය නිසා. ඔබට පැහැදිලි කරන්නම්, ඇසට පියමනාප රුපයක් දැකිනවා. වේක ඔබ සතුරින් පිළිගන්නවා. ඔත්ත සුහ නිමිත්ත. ඩේ ගැන හිත අයෝනිසේ මනසිකාරයේ යෙදෙනවා. ඩේ රුපය ලස්සනයි කිය හිත හිතා ඉන්නවා. ඩේ නිසා රුපය ගැන ආඟව හටගන්නවා. ආඟව හටගත්හේ අයෝනිසේ මනසිකාරය නිසා රුපය සැප විදියට පිළිගත් නිසා. කාමල්පන්දය හටගත්හේ රුපය සැප විදියට පිළිගත් නිසා. සුහ නිමිත්තයි අයෝනිසේ මනසිකාරයයි නිසා. රේගට බුදුරජාන් වහන්සේ ව්‍යුලා; ව්‍යාපාදය හටගන්න හේතුව මොකක්ද? ව්‍යාපාදය හටගත්හේ පටිස නිමිත්තයි අයෝනිසේ මනසිකාරයයි නිසා. දැන් ඔබට කෙනෙක් ගැහුවා කියලා හිතන්න බැහැනා කියලා හිතන්න. ව්‍යුව ඔබ හිතනවා, අසවලා මට බැහැන්යේ. අසවලා මට ගැහුවේ. කිය හිතන් හිත හිතා ඉන්නවා. විතකොට හිතේ පටිස නිමිත්ත හටගත්තා. දැන් විය යෙදෙන්හේ අයෝනිසේ මනසිකාරයේ. ව්‍යාපාදය හටගත්න හේතුව පටිස නිමිත්තයි අයෝනිසේ මනසිකාරයයි. බුදුරජාන්

වහන්සේ වදාලා රේලග වික ඩීනමිද්ධිය හටගන්නේ කොහොමදා? කුසල ධර්ම තුළ හිත පිහිටන්නේ නෑ. කුසල ධර්මයන්හි යෙදෙන්න හිත ඉඩ දෙන්නේ නෑ. කායිකව මානසිකව ඇති වන ඔතැනිකම කුසල තුළ හිත පිහිටන්න ඉඩ දෙන්නේ නැත්තේ මේ වගේ කාරණා නිසා. රේලගට බුදුරජාණන් වහන්සේ වදාලා උද්දාවිව කුක්කුවිය හටගන්න හේතුව මොකක්දා? මේ හිතේ නො සන්සුන්කම නිසා හිතේ උද්දාවිව කුක්කුවිය හට ගන්නවා. රේලගට විවිධිව්‍යාච ඒ කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය සම්බන්ධව වැරදි විදියට ක්‍රේපනා නිසා ධර්මය සම්බන්ධව සැක ඇති වෙනවා තිය.

පින්වත්, මේ පංචිවරණ ධර්ම හිතේ ඇති වන අකුසල්. මේ කාමල්පින්දය, ව්‍යුහාදය, ඩීනමිද්ධිය, උද්දාවිව කුක්කුවිය, විවිධිව්‍යාච කියන පංච නීවරණ ධර්මයන් ප්‍රහාණාය කරන්න ඕනෑ. භාවනාවෙන්. පංච නීවරණ ධර්මයන් ප්‍රහාණාය කරන්න තියෙන කුමය භාවනාව වැසේමයි. භාවනා වැසේමෙන් හිත තුළ තිබෙන පංචිවරණ ධර්ම ප්‍රහාණාය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘කතමේ නික්කබවේ ආසවා භාවනාය පහාතබ්බා’ පින්වත් මහණෙනි, සමත විද්‍රෝහනා භාවනාවෙන් නැති කරලා දාන අකුසල් මොනවාදා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට නූවනා පාවිච්චි කරලා පංචිවරණ යටපත් කරලා සමාධියක් ඇති කර ගන්නවා. සමාධියක් ඇති කර ගන්නේ කොහොමදා? පංච නීවරණ යටපත් කරලා සමථ භාවනාව දියුණු කරමින් සමාධිය ඇති කර ගන්නවා. ඒ විදියට සමාධියක් ඇති කර ගෙන විරාග තිස්සිතං’ විවේකය ඇති කර ගන්නවා විරාග තිස්සිතං නො ඇල්ල ඇති කර ගන්නවා. විද්‍රෝහනා ප්‍රජාව ලැබෙන අවබෝධය තුළින් විරාගි වනවා. ‘නිරෝධ තිස්සිතං’ තන්හා නිරෝධයට පත් වෙනවා. රේලගට ‘වොස්සග්ග පරනාම්’ නිවනට ම ගොමු වෙනවා. මේ කාරණා 4න් යුත්ත්ව වියා හොඳට සිතිය පවත්වනවා. විවිධ බුදුරජාණන් වහන්සේ වදාරනවා වියා වඩින්නේ සති සම්බාද්ධියංගය. විතකොට භාවනාවෙන් නැති කරලා දාන ආශ්‍යවයන් ප්‍රහාණාය වෙලා යනවා. රේලගට බුදුරජාණන් වහන්සේ වදාලා; වියා මේ විදියට පංච නීවරණ යටපත් කර සමාධියක් ඇති කර ගෙන පෙර කාරණා 4න් ම යුත්ත වෙලා තිළක්ෂණාය, තිළක්ෂණාය කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳට නූවනින් විමසනවා. ඒක දම්මවය සම්බාද්ධියංගය. රේලගට බුදුරජාණන් වහන්සේ වදාලා වියා අර පෙර කාරණා 4න්ම යුත්ත වෙලා හොඳට විරෝගය පවත්වනවා. කුමකටදා? අකුසල ධර්මයන් ප්‍රහාණාය කරන්න. කුසල ධර්මයන් උපදාවා ගන්න.

ල් කරදණු 4න් යුතුව වීරෝගය ගන්නවා. විතකොට වියා වඩින්නේ විරෝග සම්බාද්‍යකිංගය.

ර්ලගර බූදුරජාතාන් වහන්සේ වදාලා වියාගේ හිතේ ප්‍රිතිය ඇති වෙනවා. විතකොට වියා වඩින්නේ පිති සම්බාද්‍යකිංගය. ර්ලගර මෙයාගේ නොදැට කායික මානසික සැහැල්ලුව ඇති වෙනවා. විතකොට මෙයා වඩින්නේ පස්සද්ධී සම්බාද්‍යකිංගය. පංචතිවරණ යටපත් වෙලා සමාධිය නොදැට පවතින විට මෙයා වඩින්නේ සමාධි සම්බාද්‍යකිංගය. මේ පෙර කාරණා 4න් ම යුත්තව ඒ කියන්නේ. ‘විවේක නිස්සිතං, විත්ත විරාග නිස්සිතං’ විත්ත විවේකය ඇතිතිකර ගන්නවා. විදුරශනා ප්‍රජාවෙන් ලැබෙන අවබෝධය තුළින් විරාග වෙනවා. ‘නිරෝධ නිස්සිතං’ තත්ත්ව නිරෝධයට ගොමු වෙනවා. වොස්සග්ග පරණාමිං නිවනර ගොමුවෙමින් වියා හිතේ උපේක්ෂාව ඇති කර ගන්නවා. විතකොට වියා වඩින්නේ උපේක්ෂා සම්බාද්‍යකිංගය.

බූදුරජාතාන් වහන්සේ මෙතනදී බොද්ධිංග 7 විස්තර කරනවා. මේකෙන් අපට පැහැදිලි වන්නේ මේ බොද්ධිංග 7 කෙහෙකු වඩිනවා නම් ඒ කෙනාගේ හිතේ හාවනාවෙන් ප්‍රහාතාය වන අකුසල ධර්ම, බොද්ධිංග වැඩිම නිසා ප්‍රහාතාය වෙනවා. විතකොට පින්වතුන් බූදුරජාතාන් වහන්සේ දේශනා කළා මේ ආකාරයට තමයි අකුසල ධර්මයන් නිතර වින විට ඒ අකුසල ධර්ම ප්‍රහාතාය වන්නේ. මොනවාද

1. සංවර්ධීමෙන් ප්‍රහාතාය කළ යුතු අකුසල ධර්ම තියෙනවා.
2. තුවනිත් යුත්තව පාවත්ව කිරීමෙන් ප්‍රහාතාය කළ යුතු අකුසල ධර්මයන් තියෙනවා.
3. වීරෝගයන් යුත්තව ඉවසීමෙන් ප්‍රහාතාය කළයුතු අකුසල්.
4. තුවනිත් යුතුව මගහැරුලා ප්‍රහාතාය කරන්න ඕන අකුසල් තියෙනවා.
5. දුරු කිරීමෙන් ප්‍රහාතාය කළයුතු අකුසල් තියෙනවා.
6. සමට විදුරශනා වැඩිමෙන් ප්‍රහාතාය කළ යුතු අකුසල ධර්මයන් තියෙනවා.

මේ විදියට අකුසල ප්‍රහාතාය කරන්න නම් තියෙන්න ඕන “ආකාරි” කෙලෙස් තවන වීරෝග ර්ලගර තුවනා තියෙන්න ඕන. “සම්පර්ජනේ” ර්ලගර සිහිය තියෙන්න ඕන. “සතිමා” මේ තුනෙන් යුත්තව තමයි හිතේ හටගන්නා අකුසල ධර්ම ප්‍රහාතාය කරන්න තියෙන්නේ. මේ විදියට හිතේ හටගන්නා වූ, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාතාය කරන්න අප මහන්සි ගන්න ඕන.

පින්වතුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සංවර්ධීමෙන් නුවතින් පාවිච්චි කිරීමෙන් ආදි ආකාරවලින් අකුසල ධර්ම ප්‍රහාණය කරන ආකාරය. මේ ආකාර වලින් උත්සාහ කරනවිටත් අකුසල ධර්ම ප්‍රහාණය කරන්න බැර නම් බුදුරජාණන් වහන්සේ "විතක්ක සන්ධින" සූත්‍රයේදී තව දුරටත් මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වීරයය වඩත්තේ කොහොමද කියුතා අපට දේශනා කරනවා. විතක්ක කියන්නේ හිතේ හටගත් කුසල්, අකුසල්. සන්ධින කියන්නේ පිතිටුවා ගන්නවා. මොහවුද පිතිටුවාගන්නේ? කුසල් සිතුවීම් පිතිටුවා ගන්නවා. කුසල් සිතිවීම් පිතිටුවා ගන්න මොකද කරන්න සින? උපන්නා වූ අකුසල් සිතිවීම් පිතිටුවා ගන්න මොකද කරන්න සින එන විවිධ අකුසල් ප්‍රහාණය වී ඔසල් සිතිවීම් තුළ හිත පවතිනවා හිත පිතිටුන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට, පින්වත් මහත්ති, යම් තිසි හික්ෂුවක් යමිකිසි අරමුණාක් මුල් කර ගෙන හිතන්න පටන් ගන්න විට අන්න ඒ හිතන්න පටන් ගත් දේ නිසා මේ හිතේ ආකාව සහිත, තරහ සහිත, මුලාව සහිත, සිතිවීම් ඇති වෙන්න ප්‍රථමන්. අකුසල ධර්ම ඇතිවෙන්න ප්‍රථමන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආකාව සහිත, තරහ සහිත, මුලාව සහිත, අකුසල ධර්ම හිතේ හටගන්න විට ඒ අකුසල ධර්ම ප්‍රහාණය කරලා කුසල් අරමුණාක් හිතන්න පටන් ගන්න සින. ආකාව සහිත, තරහ සහිත, මුලාව සහිත, සිතිවීම්වලට පටන්ති කුසල අරමුණාක් තුළ හිත පිතිටුවන්න සින. විවිධ කුසල් අරමුණා තුළ හිත තැන්පත් වෙන්නට පටන් ගන්නවා. හිත පිතිටුන්න පටන් ගන්නවා. කුසල් අරමුණා තුළ හිත සමාඟිත වෙන්න පටන් ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මෙන්න මේ වගේ විකක්. වික දක්ෂ වඩුවෙක් හර දක්ෂ වඩුවගේ ගෝලයක හර ඉන්නවා. ඒ වඩුවා හර ගෝලය හර තදට ගහපු ලොකු ඇත්තායක් ගලවන්න සින උනාම රීට වඩා පොඩි ඇත්තායකින් හෙමින් ඒ ඇත්තාය ගලවන්න උත්සාහ කරනවා. පොඩි ඇත්තායක් ගහමින් ලොකු ඇත්තාය බුරුල් කරනවා වගේ කිවා හිතේ හටගත් අකුසල ධර්ම, කුසල් අරමුණාක් හිතන්න පටන්ගැනීමෙන් ප්‍රහාණය වීම. ඇයි බුදුරජාණන් වහන්සේ අකුසල් සිතිවීම්වලට ලොකු ඇත්තාය කියාත්, කුසල් සිතිවීම් වලට පොඩි ඇත්තාය කියා කිවිටේ? පින්වත්ති, අප මේ සංසාර ගමන තුළ වැඩිපුර අපේ හිත පුරුදු කරලා තියෙන්නේ අකුසල් අරමුණා වලට ම දි. අප කුසල් අරමුණා පුරුදු කරලා තියෙන්නේ බොහෝම අඩවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒක හරියට ලොකු ඇත්තායක් පොඩි ඇත්තායකින් බුරුල් කරනවා වගේ කියා. හිතේ ආකාව සහිත, තරහ සහිත, මුලාව සහිත අකුසල් සිතිවීම්ලක් හටගන්නා විට

වේක කුසල් අරමුණාක් හිතන්හා පටන් අරගෙන අකුසල අරමුණ ප්‍රහාණාය කරන්හා සින. වේක පළවෙනි කුමය.

බූදුරජාණන් වහන්සේ ව්‍යාපා පින්වත් මහතොති, මෙන්න මේ විදියට මේ අකුසල සිතට ව්‍යන්විට කුසල් අරමුණාක් හිතලා ඒ අකුසල් ප්‍රහාණාය කරන්හා යිගෙලා. විහෙම කරද්දින් නැවත නැවත අකුසල ධර්ම සිතට ව්‍යන්වා නම් පින්වත් මහතොති, අන්න ව්‍යතකාට අකුසල් සිතිවිලි සිතීමේ හයානක පැත්ත හිතන්හා යියෙනවා. කොහොමද අකුසල් සිතිවිලිවල හයානක පැත්ත හිතන්හේ? මගේ සිතේ දැන් අකුසල් සිතිවිලි තියෙනවා ව්‍යා හිතීමෙන් මට අන්තිමේදී අන්වන්හේ දුකක් විතරයි. අකුසල් සිතිවිලි සිත සිතා ඉදෑදී මම මරණයට පත්වීමෙන්හේ මට තිරයේ වැටෙන්හා සිද්ධ වෙනවා. මට පෙරේත ලෝකයේ වැටෙන්හා සිද්ධ වෙනවා. මේ අකුසල් හිතන කොට මගේ හිත කිළුටි වෙලා තියෙන්හේ. හිත අපිරිසිදු වෙලා තියෙන්හේ. මෙන්න මේ විදිහට අකුසල් සිතිවිලි සිතීමේ හයානක පැත්ත ගෙන හිතලා ඒ අකුසල් සිතිවිලි ප්‍රහාණාය කරන්හා මහන්සි ගන්න සින.

බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සනට අදින්න කැමති තරුණ දුවෙක් හරි, තරුණ පුතෙක් හරි ඉන්නවා. මේ තරුණ දුවගේ හරි තරුණ පුතාගේ හරි ඇයේ බෙලුකුණක් දානවා. හරික් කුතුක් බෙල්ලේ වෙල්ලනවා. මේ පමණ මේකට කැමතිදී? කැමති වන්නේ නඩ. විය ඒක අජ්පිරියා කරලා ඒක අල්ලල විසි කරලා දානවා. පින්වත් මහතොති සිත්ත සිය විදියට අකුසල ධර්ම ඇත්ත වෙන විට අකුසල ධර්මයන්ගේ හයානක පැත්ත හිතලා ඒ අකුසල් ප්‍රහාණාය කරන්න මහන්සි ගන්න විට හිතෙන් අකුසල ධර්ම ප්‍රහාණාය වේ යනවා. කුසල් අරමුණාක් තුළ හිත පිතිවන්හා පටන් ගන්නවා. හිත තැන්පත් වෙන්න පටන් ගන්නවා. හිත සමාධි ගතවෙන්න පටන් ගන්නවා. කියා උන්වහන්සේ දේශනා කළ.

රීමගට බූදුරජාණන් වහන්සේ ව්‍යාපා ඔන්න සිය විදියට අකුසල් සිතිවිල්ලේ හයානක පැත්ත තුවන්න් විමසද්දීන් වියාට ආගාව සහිත, තරහ සහිත, මුලාව සහිත සිතිවිලි ඇති වෙනවා නම් ඒ අකුසල ධර්මය සිහිකරන්නේ නැතුව ඉන්න කියා. බූදුරජාණන් වහන්සේ ව්‍යාපා පින්වත් මහතොති, ආගාව සහිත, තරහ සහිත, මුලාව සහිත සිතුවිලි නැවත හිතට ව්‍යන්වා නම් ඒ සිතුවිල්ල සිතන්නේ නැතුව ඉන්න විට ඒ පාඨී අකුසල සිතිවිල්ල හිතන් නැති වෙලා යනවා. ඒ සිතිවිල්ල ප්‍රහාණාය වෙල හියාට පසු කුසල් අරමුණ තුළ හිත පිතිවන්හා පටන් ගන්නවා.

කුසල් අරමුණ තුළ හිත සමාධිගත වෙන්න පටන් ගන්නවා. හිත එකග වෙන්න පටන් ගන්නවා කියල.

එක මෙන්න මේ වගේ දෙයක් දැන් ඔබ හිතන්න ඔබ අකමැති කෙනෙක් ඔබට තරහ ඇති කරපු කෙනෙක් ඔබ ඉස්සරහට විනවා. ඔබට ද්වේශය ඇතිවෙනවා. ඔබේ ඉස්සරහට විනවිට ඔබ ගස්සලා අහක බලනවා. බුදුරජාණන් වහන්සේ වදාලා; තමන් අකමැති කෙනෙක් ඉස්සරහට වින විට ඒ දිහා බලන්නේ නැතුව අහක බලා ගන්නවා වගේ. පාඨී අකුසල සිතිවිලි තමන්ගේ සිතට විනවිට ඒ පාඨී අකුසල සිතුවිලි සිතන්නේ නැතුව ඉන්න යින. විවිට ඒ පාඨී අකුසල හිතින් ප්‍රහාණය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා; පාඨී අකුසල සිතිවිලි ප්‍රහාණය විනාම කුසල් අරමුණ තුළ හිත පිහිටන්න පටන් ගන්නවා. කුසල් අරමුණ තුළ හිත තැප්පත් වෙනවා. ඔය විදියට සිතුවිලි හිතින් ප්‍රහාණය වී යනවා. ඔය විදියට ඔය පාඨී අකුසල් සිතන්නේ නැතුව ඉන්න විට මේ හිතේ ආකාව සහිත, තරහ සහිත, මූලාව සහිත පාඨී සිතිවිලි භටගන්න බැරදු? භටගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ විදියට මේ පාඨී අකුසල ධර්ම සිතන්නේ නැතුව ඉන්න විට, අකුසල ධර්ම නැවත හිතට විනවා නම් මේ විදියට හිතන්න.

උන්වහන්සේ වදාලා; ඒ පාඨී අකුසල සිතිවිලි හිතේ සකස්වෙමින් පිහිටන නැටි හොඳට තුවනින් විමසන්න. දැන් හිතේ රාගයක් ඇති වුනා නම් ඒ රාගය ඇති වුන් මොන හේතුවක් හින්ද දා? කියා තුවනින් විමසන්න. මං මේ, මේ විදිහට හිතපු නිසා රාගය ඇති වුනා කියල ඒ සිතිවිල්ල සකස්වෙමින් හිතේ පිහිටන නැටි තුවනින් මෙහෙති කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට පාඨී අකුසලය පාඨී සිතුවිලි, සිතේ සකස් වෙවි පිහිටන ආකාරය තුවනින් මෙහෙති කරනවා නම් රාගය ඇති වූ අකුසල සිතිවිල්ල සිතෙන් නැති වෙලා ප්‍රහාණය වී යනවා. රෝගට හිතේ ඇතිවන්න පුළුවන් ද්වේශය සහිත සිතිවිලි, තුවනින් විමසනවා. මගේ හිතේ ද්වේශය භටගත්තේ කොහොමදු? මේ කෙනා ගැන ද්වේශය ඇතිකරගෙන, ඒ කෙනා ගැන මම මෙහෙම හිතවා රටපස්සේ මේ විදියට හිතවා. කියා සිතුවිල්ල සකස් වෙවි පිහිටපු භැටි තුවනින් මෙහෙති කරනවිට බුදුරජාණන් වහන්සේ වදාලා අර ද්වේශය සහිත සිතිවිල්ල හිතින් ප්‍රහාණය වෙනවා කියා. රෝගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හිතේ මූලාව සහිත හිතේ රැවටෙන ස්වභාවයෙන් යුතු සිතිවිලි භටගත්තාවිට තුවනින් විමසනවා ඒ වගේ හිතේ රැවටෙන. මූලා සහිත ස්වභාවයෙන් යුතු සිතිවිලි භටගත්තේ කොහොමද මම කුමන දෙයක් හිතු නිසාද මූලාව ඇතිවුනේ.

ල් ආකාරයට ඒ සිතිවිල්ල සකස් වෙවී පිහිටන ආකාරය නූවනින් විමසනවා. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වියාගේ හිතේ මේ පාඨී අකුසල සිතිවිලි ඔක්කොම තමාගේ හිතින් ප්‍රහාණය වෙලා යනවා කියා. ඒ පාඨී සිතුවිලි ප්‍රහාණය කරන ආකාරය මොකක්ද? සකස් වෙවී පිහිටන ආකාරය හොඳට නූවනින් මෙහෙති කරනවා. එවිට පාඨී අකුසල් ප්‍රහාණය වනවා කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් පෙන්වා දෙනවා.

එෂ්ක හරයට මෙන්න මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහත්ත්වා යම් කිසි පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයා දුවගෙන යනවා. දුවමින් පාරේ ගමන් කරනවා. දුවන ගමන් කල්පනා කරනවා මම මොකටදැ? දුවගෙන යන්නේ. හිමින් යනවා කියා. රීර පස්සේ දිවීම නතර කරල හිමින් යනවා. හිමින් යනකොට මෙයා කල්පනා කරනවා මම මොකටදැ? හෙමින් යන්නේ කියලා. රීර පස්සේ නවතිනවා. දැන් විය නැවතුනා. නැවතිලා රික වෙලාවක් ඉදාල කල්පනා කරනවා. මං මොකටද මේ හිටෙන ඉන්නේ. මම ඉදාගන්නවා කියා විය ඉදාගන්නවා. මෙයා රිකක් වෙලා ඉදාගෙන ඉදාල හිතනවා මම මොකටද ඉදාගෙන ඉන්නේ. කියලා, භාජ්සි වෙනවා. මෙයා මේ මොකද කළේ. අමාරු ඉරියවි අතහැරලා පහසු ඉරියවි තෝරා ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා; පින්වත් මහත්ත්වා මෙන්න මේ විදිහට අකුසල් සිතුවිලි තමන්ගේ සිතර විනවිට අකුසල් සිතිවිලි සකස්වෙමින් හිතේ පිහිටපු ආකාරය නූවනින් මෙහෙති කරල ඒ පාඨී අකුසලය හිතින් ප්‍රහාණය කරන්න කියලා. ඒ විදියට පාඨී අකුසලය හටගන්න ආකාරය නූවනින් විමසනවිට පාඨී අකුසල සිතිවිලි සිතින් ප්‍රහාණය වී තුසල් අරමුණු තුළ හිත තැන්පත් වෙනවා. හිත සමාධීමත් වෙනවා. හිත විකශ්‍රාපනය පටන් ගන්නවා. විතකොට පාඨී අකුසලය හිතෙන් නැතිවෙලා යනවා.

අපි දැන් කාරණා හතරක් සඳහන් කළා. පළවෙති කාරණය මොකක්ද? අකුසල් සිතුවිල්ලක් හිතට විනකොට තුසල් අරමුණුක් හිතන්න පටන් අරගෙන අකුසල සිතුවිල්ල හිතින් ප්‍රහාණය කරනවා. දෙවෙති වික අකුසල් සිතිවිලි සිතිමේ හයානක පැත්ත ගැන නූවනින් සිහි කරනවා. හතරවෙති වික අකුසල් සිතිවිලි සිතර වින විට සිහි නොකර ඉන්නවා. හතරවෙති වික අකුසල සිතිවිලි හිතේ සකස් වෙවී පිහිටන ආකාරය හොඳට නූවනින් විමසනවා. මෙන්න මේ විදිහට හිතේ උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වීර්ය කරන්න ඇන. පින්වතුනි, රීලගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා;

පිහිටුවත් මහතෙනි මෙහින මේ විදියට අකුසල ධර්මයන් නිතේ සකස්වෙමින් පිහිටුන ආකාරය වියා නුවනින් මෙහෙති කරන විට තමන්ගේ නිතට නැවත නැවතත් අර රාජ සහිත, දේවීණ සහිත, මෝහ සහිත පාඨී අකුසල ධර්මයන් විනවා නම් මේ විදියට කරන්න යින. වියා දත්මිරි කාගෙන දිව තළ්ලට තද කරගෙන බලවත් ලෙස ඒ අකුසල සිතිවිල්ලට සිතින් නිගුහ කරමින් ඒ අකුසල සිතිවිල්ල නැති කරන්න උත්සාහ කරමින් ඒ අකුසල සිතිවිල්ල ප්‍රහාණය කරන්න යින. දිව තළ්ලට තද කර ගෙන ඒ අකුසල සිතිවිල්ලට බලවත් ලෙස නිගුහ කරමින් අකුසල සිතිවිල්ල ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න යින. බුදුරජාණන් වහන්සේ ව්‍යුතා; ව්‍යුක මෙන්න මේ වගේ දෙයක්. හොඳට ඇගැපත තියෙන නැඩිදැඩි මනුෂ්‍යයක් ඉන්නවා. තමන්ගේ ලගට විනවා කෙටිවූ ඔත්සි දුර්වල මනුෂ්‍යයක්. නැඩිදැඩි මනුෂ්‍යයා කෙටිවූ මනුෂ්‍යයා ලගට අරගෙන මිරුකාගෙන තදින් පහර දෙනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යුතා අන්න ඒ වගේ බලවත් පුරුෂයා අර පෙන්දා වගේ මනුෂ්‍යයාට තදින් ගනනවා වගේ පාඨී අකුසල ධර්මයන් නිතට විට බලවත් ලෙස නිගුහ කරමින් දිව තළ්ලට තද කරමින් අකුසල සිතිවිල්ල ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න යින.

මේ ආකාරයට නුවනින් විමසන විට මේ පාඨී අකුසල ධර්මයන් සිතින් ප්‍රහාණය වී යනවා. තුළ ධර්මයන් තමන්ගේ නිත පිහිටුන්න පටන් ගන්නවා. නිත තැන්පත් වෙන්න පටන් ගන්නවා. නිත සමාධීමත් වන්නට පටන් ගන්නවා. දැන් අකුසල ප්‍රහාණය වන ක්‍රම තීයක් ඉගෙනගත්තද? ක්‍රම 5 කි. කියන්න බලන්න.

1. අකුසල ධර්මයක් නිතට විනවි කුසල් අරමුණක් නිතලා අකුසල ධර්මය ප්‍රහාණය කරනවා.
2. අකුසල් සිතිවිල්ල සිතිමේ භයානක පැන්ත නුවනින් විමසනවා.
3. අකුසල් සිතිවිල්ල සිතින්සේ නැතැව ඉන්නවා.
4. අකුසල් සිතිවිල්ල සකස් වෙවි සිතේ පිහිටුන ආකාරය හොඳට නුවනින් මෙහෙති කරනවා.
5. දත්මිරි කාගෙන දිව තළ්ලට තද කරගෙන අකුසල ධර්මය බලවත් ලෙස නිගුහ කරමින් අකුසල ධර්මය ප්‍රහාණය කිරීමට මහත්සි ගන්නවා.

පිහිටුනි මේ අකුසල ධර්ම ප්‍රහාණය කරපු කෙනෙකුට භාර මේ දේවල් මේ විදියට කියන්න වෙන කෙනෙකුට පුළුවන්ද? බිං

පිහේවත්ති. ඒ නිසා ඔබට පැහැදිලි වෙනවා බූදුරජාණන් වහන්සේ මේ අකුසල ධර්ම ප්‍රහාණය කරපු කෙනෙක්ය කියලා.

බූදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහං වන සේක. ඒකාන්තයෙන්ම රාග, ද්‍රෝණීය, මෝහ අකුසල ධර්මයන් ප්‍රහාණය කරපු කෙනෙක්ය ඒකාන්තයෙන්ම රාග, ද්‍රෝණීය, මෝහ ප්‍රහාණය කිරීමෙන් නිකෙලපෙස් කෙනෙක්ය කියලා මේ දේශනාවලින් හොඳුන් පැහැදිලි වෙනවා. අකුසල ධර්ම ප්‍රහාණය වන ආකාරය මේ විදියට දේශනා කරන්න බං වෙන කෙනෙකුට. අකුසල් සිතිවිලි නියෙන කෙනෙකුට කවදුවත් මේ දේශනාව කරන්න බං. උන්වහන්සේ අකුසල් ප්‍රහාණය කරලා අපට මේවා දේශනා කළේ. උන්වහන්සේ දැක්කා මේ අකුසල ධර්ම තමන්ගේ නිතේ පැවතෙන්වීම නිසා මේ සත්ත්වයන්ගේ නිත කිළිරිවෙලා මරණ්න් මත්තේ නිරයේ උපදිනවා. පෙරේත ලේකයේ උපදිනවා. නිරිසන් ලේකයේ උපදිනවා. විහෙම ඉපදිලා අනන්ත දුක් විදිනවා තියා දැකළා උන්වහන්සේ මහා කරඟතාවහ් යුක්තව අකුසල ධර්ම ප්‍රහාණය කරන ආකාරය අපට පෙන්වා දුන්නා. උන්වහන්සේ මේ දේවල් අපට පෙන්වා දුන්නේ උන්වහන්සේගේ නිතේ තිබුණා කරඟතාව නිසා ම දි.

බූදුරජාණන් වහන්සේගේ කරඟතාව වෙන කෙනෙකුගේ කරඟතාවට සම කරන්න බං. බූදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කරඟතාව ගැන මේ විදියට වදාලා. පින්වත් මහනොහී, රජතුමාගේ සිතිත දුරුවා හඳුගන්න කිර අම්මාවරු ඉන්නවා. මේ කිර අම්මාවරු දුරුවා ආදරයෙන් රැක බිලා ගන්නවා. ඊලාගුරු රජකම බඛන්න ඉන්න දුරුවා නිසා හොඳු රැක බිලා ගන්නවා. මේ කිර අම්මා දුරුවා ගැහැම ඉන්නවා. කිර අම්මාවරු විහාර මෙහාට වනතුරු ඉදාලා මේ දුරුවා කටට කේෂු කෑල්ලක් දා ගන්නවා. ඊට පස්සේ කිර අම්මාවරු දුවශේන ඇවේන් කටට අතඳා කේෂු කෑල්ල ඇදාලා ගන්නවා. ඇයි විහෙම ඇදාලා ගන්තේ. මේ දුරුවාගේ ජීවිතය ඒකෙන් අවසන් වෙන්න පුළුවන් නිසා. ජීවිතය බේරාගන්න සින නිසා විහෙම ඇදාලා දාන්තේ. විහෙම කරදේ මේ දුරුවාගේ කර තුවාට වෙන්න පුළුවන්. නමුත් මේ දුරුවට ඒකෙන් වෙන්තේ යහපතක් ම දි. බූදුරජාණන් වහන්සේ වදාලා මේ දුරුවා ලොකු වනවිට මේ කිර මවිවරු රැකඩාලා ගන්න යන්තේ නං. මොකද? දැන් මේ දුරුවාට තමන්ගේ දේවල් කරගන්න පුළුවන් නිසා. බූදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කිර අම්මාවරු විගේද භාගවත් බූදුරජාණන් වහන්සේන්. තථාගතයන් වහන්සේත් ඔබ තුළ ගුද්ධාව පිහිටනකම ම ඔබට රැකඩාලා ගන්නවා. පවත් ලැංඡාව ඇතිවෙන තුරු ඔබට රැකඩාලා ගන්නවා. පවත් හය ඇතිවන තුරු

ଓিব রক্ষিত কুস্তি প্রতিযোগিতা অন্তর্ভুক্ত কুস্তি প্রতিযোগিতা। এই প্রতিযোগিতার উদ্দেশ্য হল কুস্তি প্রতিযোগিতা এবং কুস্তি প্রতিযোগিতা এবং কুস্তি প্রতিযোগিতা এবং কুস্তি প্রতিযোগিতা।

පිහිටුනි, නමුත් අද බුදුරජාණන් වහන්සේ පිරිතිවන් පාලා අද කොහොමද උන්වත්තේසේ අපව රැකබලා ගන්නේ? උන්වත්තේගේ ධර්මය තුළින් සාමාන්‍යයෙන්, අකුසල් දුරට කරලා කුසල් වචන්න ඔබේ හිත ඔබට ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්න නම් අකුසල ධර්මයන් නිසා දුක් විදිනවා කියා ඔබට හිතන්න යින. රාගය සහිත සිතුවීම් නිසා ඔබ නිරහ්තරයෙන් දුක් විදිනවා කියා හිතන්න යින. ද්වේගය සහිත සිතුවීම් නිසා ඔබ දුක් විදිනවා කියා හිතන්න යින. මේ සිතුවීම් නිසා ඔබ දුක් විදිනවා කියා හිතන්න යින. විහෙම සිතුවීම් ඔබේ හිතට ආවාම ඒ නිසා නිරහ්තරයෙන් දුක් විදිනවා කියා හිතන්න යින. ඊලගට අපි කතා කරමු. කපටිකම, අහංකාරකම මේවගේ අකුසල ධර්ම. හිත තුළ පවතින විට තමන් ඒ අකුසල ධර්ම නිසා දුක් විදින බව තමන් හිතන්න යින. විහෙම හිතන්සේ නැතැව මේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්න කියා හිත ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා මේ පාඨී අකුසල් සිතුවීම් වලින් තමන් විදින ආදිනව සිතිකරන්න යින. විහෙම සිතිකරලා පාඨී අකුසල් සිතුවීම් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න යින. මේ පාඨී අකුසල ධර්ම ප්‍රහාණය කිරීමෙන් සිත පිරිසිදු වෙනවා. සිත පාරුණුදේ හාවයට පත්වෙනවා. මේ විදියට පාරුණුදේ හාවයට පත් වූ සිත වතුරුරුය සත්‍ය අවබෝධය කරා යනවා. ඒ සිතට දක පරපුර්ණව අවබෝධ කරගන්න ප්‍රලිවන්. ඒ සිතට දක හටගැනීමේ හේතුව තණ්හාව ප්‍රහාණය කරන්න ප්‍රලිවන්. දක නැතිවීම හෙවත් අමා මහ නිවන සාක්ෂාත් කරන්න ප්‍රලිවන්. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු ආර්යය අශ්දාංගික මාර්ගය අනුගමනය කරන්නත් ප්‍රලිවන්.

මේ විදියට පාඨ අකුසල් සිත්තිවිම් ප්‍රහාණාය කරන්න මහන්සී ගත්තොත් මේ විතුරාර්ය සත්තා ධෝම්පය අවබෝධ කරන්න සිංහල ප්‍රත්වත්. විය කළ හැකි වූනෙත් ඔබ මේ ලෝකයේ ඉන්න ප්‍රජාවන්ත ම කෙනෙක් වෙනවා. මේ ලෝකයේ වැඩියෙන් ඉන්හේ ප්‍රජාව අඩු ඇය. මේ ලෝකේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයකුට ප්‍රමණය ප්‍රජාව ඇති කරගන්න ප්‍රජාවන්ත ප්‍රජාව ඇති වෙනත් ප්‍රත්වත්. මේ ලෝකේ ඉන්න වෙනත් ආගම්වල ග්‍රාවකයින්ට ප්‍රජාව ඇති කරගන්න ප්‍රත්වත් කමත් නං. අකුසල සිත්තිවිම් ප්‍රහාණාය කිරීමෙන්මය ප්‍රජාව ඇති වන්නේ. අකුසල සිත්තිවිම් ප්‍රහාණාය කිරීමෙන්මය විතුරාර්ය සත්තා අවබෝධ කරගන්න තියෙන්නේ. පින්වත්ති බිජුරජාණන් වහන්සේ වෙළා යුත්සංඛ්‍යාර උනස්ම් උප්පත්තස්ම් මහා

පලෝ’ පිහ්වත් මහතෙනි මිතිසුන් විසින් කුණු කසල දමන මහ පාර අයිනේ තියෙන මඩ වගුරක් තියෙනවා. ‘පදමං තත්රී පායේති’ එ් මඩ වගුරේ නෙලුමක් පිපෙනවා. ‘සුව් ගන්දං මනෝරමං’ සුවඳ හමන මනෝරමස වූ නෙලුම ‘ල්වං සංඛාර භූතේසු’ අන්හ එ් මඩ වතුර වගේල සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ‘අන්ධ භූතේ අන්ධ භූතේ පුරුෂරනෝ’ අන්ධබාල පන්ගේතන පිරිස අන්ධකාරේ යන පිරිසක්, අන්හ එ් පිරිස මැද්දේ පුරුෂරනෝ’ ‘අති රෝචති පණ්ඩාය’ පුජාවෙන් බඩලන්න පටන් ගන්නවා. ‘සම්මා සම්බුද්ධ සාචකේත්’ සම්මා සම්බුදුරජාතාන් වහන්සේගේ ඉළුවකයේ පුජාවෙන් බඩලනවා. කවුද විනකාට පුජාවෙන් බඩලන්නේ? බුදුරජාතාන් වහන්සේගේ ඉළුවකයා සර්ව බලධාර දෙවියන් වහන්සේගේ ඉළුවකයේද? නඡ. බුදුරජාතාන් වහන්සේගේ ඉළුවකයායි පුජාවෙන් බඩලන්නේ. එ් නිසා පිහ්වතුනි ඔබ හැම දෙනාම බලවත් අධිජ්ධානයක් ඇති කර ගන්න මමත් මේ මගේ නිතේ ඇති වී තිබෙන අකුසල් සිතිවිල් ප්‍රහාතාය කරන්න මගේ ජීවිතය පරදවට තබලු වීරිය පරාගෙන මේ ගොතම බුද සසුනේ උ ම උතුම් වතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නවා කියලා.

සාදු! සාදු! සාදු!!!

මුහුම්බිජාල් ප්‍රින්ටර් වස්සානාය අභ්‍යාගු

නුත්ත ගුකල බරවයෙන උපද්‍රවා ගැනීම පිණිස කරනු ලබන විරෝධය අභ්‍යාගු මේලු

න්දේශා එහා සෘජුත්තානයන ඇත්තයි.

පුද්ධාච්චන පින්වැනු,

අද දුනේ දී මේ පින්වතුන් සූදානම් වෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා මාලාවේ හත්වන ධර්ම දේශනයට සවත් දීමටයි. මේ දුවස්වල මේ පින්වතුන් ඉගෙනගනීමින් යන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේ සඳහන් වන සතර සමඟක් ප්‍රධාන විරෝධය පිළිබඳවයි. මුත්, අපි පිළිවෙළත් ආයත් මතක් කර ගනිමු.

අනුප්පන්නාහාන පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය තමා තුළ හට නො ගත් අකුසල ධර්මයන් (රාග, ද්වේශ, මෝහ ආදි) හටගැනීම වැළැක්වීම පිණිස ජන්දා රණ්ඩ කැමැළැත්ත උපද්‍රවා ගන්නවා වායමින් වැයමි කරනවා විරෝධය ආර්හති උත්සාහය ඇති කර ගන්නවා විත්තං පග්ගන්නාති සිත දැඩි කොට ගන්නවා පදනති බලවත්ව විරෝධයක් යොදුවනවා කියන කරනු.

උප්පන්නාහාන පාපකානං අකුසලානං ධම්මානං පහානාය තමා තුළ හටගත් ලාමක වූ අකුසල ධර්ම ප්‍රහානාය කිරීම පිණිස ජන්දා රණ්ඩ කැමැළැත්ත උපද්‍රවා ගන්නවා වායමින් වැයමි කරනවා විරෝධය ආර්හති උත්සාහය ඇති කර ගන්නවා විත්තං පග්ගන්නාති සිත දැඩි කොට ගන්නවා පදනති බලවත්ව විරෝධයක් යොදුවනවා කියන කරනු.

අනුග්‍රහක්ෂාණ කුසලාභය දීම්මානය උප්පාදාය තමා තුළ හට නොගත් කුසල ධර්ම (සිල, සමාධි, ප්‍රෘති ආදි) උපදාවා ගැනීම පිනිස ජන්ද ජන්නි කැමෙන්ත උපදාවා ගන්නවා වායුමිනි විශේෂ කරනවා විරයා ආරහති උප්සාහය අති කර ගන්නවා වින්තක පැග්ගත්හාති සිත ඇති කොට ගන්නවා පදනම් බලවත්ව වීරයයක් යොදාවනවා කියන කරනු.

ලජ් පත්නාතං කුසලානං ධම්මානං දිතියා අසම්මෝසාය, හියෙන්හාවාය වේපුල්ලාය හාවහාය පාරපුරුණා තමන් තුළ හට ගත්තා වූ කුසල ධර්ම වැඩිදියුණු කරගැනීම සඳහා වැඩි වැඩියෙන් ඇති කර ගැනීම සඳහා බහුල කර ගැනීම සඳහා බලවත්ව ඇති කර ගැනීම සඳහා පරපුරුණාත්වයට පත් කර ගැනීම සඳහා ජන්දං ජන්ති කැමැත්ත උපදාවා ගන්නවා වායමකි වැයම් කරනවා විරයා ආරජති උත්සාහය ඇති කර ගත්තාවා විත්තං පෙශෙන්හාති සිත දැඩි කොට ගත්තාවා පදනම් බලවත්ව විරයයක් යොදවනවා නියන කරගැනු හතරයි.

ஒதின், ரெடி அனுவ அடர் அபரி தியமிதல் திவென்னே ரூபாவில் கர்வெடுகி. ஶீ கீயந்னே ஹட ஹோகென்து விட கூஸ்ள பெரும் உபடுவாகேதிம் பினிசு கர்வ வீர்ய பீலிவிலு சுடுகூங் வந பெரும் ஢ேகெநாவகி. ஒதின் மேல் சுடுகூங் அபீ கவுரைத் தூங் ஜில்லாநம் வெந்து சின. பீலிவிலுதி, மேல் வேல்கயரி பகலு வந ஒதும் டிருமது விட, பரம ஞேஷ்ன விட மனுஷங் ரத்துநய கீயலு கீயந்னே ஓட்டுரப்பாளுங் விதங்கேரே. ஓட்டுரப்பாளுங் விதங்கே ஹமக் மேல் வேல்கயரி பகலுவிலுவு கீயலு கர்வெடு கோதரும் டிருமது டு கீயலு கீயலுவு நமி மேல் பகலு பகலுவிலுவு பகலு ஶீக ஆகேநவு.

පින්වතුනි, මේ ලෝකය තුළ නිරයක් තියෙනවා සම්පූර්ණයෙන් ම සහා අන්ධිකාරයෙන් වැඩිවිධි, මේ ලෝකයට බේෂක් කුමාරයාගේ පහළවීමත් සමගම ම නිරයට පවා ආලෝකයක් පහළ වෙනවා. ඒක නිසා මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියන කරුණ අතිශයින් ම දුර්ලඟ කරුණක්. පින්වතුනි, මේ යුගයේ අපි මහුස්ස ලෝකයේ ඉපදිලා යමක් කමක් දැන කියාගන්න කොට අපිට පුව්වන්කම ලැබුණා බුදුරජාත්‍යන් වහන්සේට සරතු යන්න. ඒ බුදුරජාත්‍යන් වහන්සේගේ ධර්මයට සවන් දෙන්න. රිළයට ම ධර්මය අනුගමනය කරා පාස්සා දකින් නිදහස් වනු ගාවක පිරිස ගැන ප්‍රහාන්නර ප්‍රල්වන්කම ලැබුණා.

අප සරණා ගිය සිද්ධාර්ථ ගෙනම නම් වූ බුදුරජාතාන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ මේ භද්‍ර කල්පයේ සතර වන බුදුරජාතාන් වහන්සේ හැරියටයි. ඒ බුදුරජාතාන් වහන්සේ ලුම්බිති සල් උගන්දි, වෙසක් පොනොය උවසක මේ ලෝකයට පහළ වනු. ඒ පහළ වීම

තුළින දිව්‍ය ලේෂකේ දෙව්වරුන්ට පවා දැනෙන්ට පටන් ගත්තා. දෙව්වරු ප්‍රීති සේෂා තිය තියා, උත්සව තිය තියා සතුවූ වෙන්න පටන් ගත්තා. ඉතිං එක නිසා බේසත් කුමාරයෙක් මේ ලේකයට පහළ වෙනවා කියන කරුණ දිව්‍ය ලේකවලටත් ආරංඩ් වුණු. ඉතින්, එ දෙව්වරු සතුවූ විනේ විකම වික කරුණෙක් උදෙසා ම සි. එ තමයි දෙව්වරු දැන්නවා මේ ලේකයේ පහළ වන පරමෝත්තම වූ, පරම ප්‍රජාතිය වූ නරෝත්තමයන් වහන්සේ පහළ වුනා කියන කරුණ. බේසතාන් වහන්සේ මේ ලේකයට පහළ වෙලා පියවර හතක් ඉදිරියට වැඩිම කරලා, මේ ලේකයට අහිත වූ, ගාම්පීර වූ සිංහනාදයක් කළා.

“අග්‍රේ හමස්ම ලේකස්ස, සෙටියේ හමස්ම ලේකස්ස, පෙටියේ හමස්ම ලේකස්ස, අයමන්තිමා ජාති නත්වේදාති ප්‍රත්‍යාගලෝති” කියලා. ‘මම ලොවට අග වෙමි, මම ලොවට ශේෂ්ඨාධ වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨාධ වෙමි, මේ මාගේ අන්තිම ඉපදීමයි. ආයිමත් ඉපදීමක් නැත’ කියලා සිංහනාද කළා.

රිට පස්සේ මේ පින්වන්ත ප්‍රංශී කුමාරයාගේ පියානාන් වන සුද්ධ්‍යෙදීන රජතුමාගේ මව මහමායා බිසවුන් වහන්සේත් අප්‍රමාත්‍ය සතුවට පත් වුණු. මේ කුමාරයා ගැන නිරන්තරයෙන්ම සිහි කරලා, ධර්මතාවයක් හැරියට ඕනෑම බේසත් කුමාරයෙකුගේ මව (ඇද්ධ මාතාව) කළුරුය කරලා තුළින දිව්‍ය ලේකයේ මාතා දිව්‍ය රාජය හැරියට උපත බැඳිනවා. ඉතිං දින හතකින් මහමායා බිසව කළුරුය කළා. රිට පස්සේ මේ ප්‍රංශී කුමාරයාව හඳු වඩා ගත්තේ සුල් මව වන ප්‍රජාපති ගෝත්මිය විසින්. කුමාරයා ප්‍රජාපති ගෝත්මියගේ තුරුලේ බොහෝම තොඳට වැඩුනා. එ වගේම මේ ප්‍රංශී කුමාරයාට අසීමිත විදියට ආරක්ෂාවක් ප්‍රජාපති ගෝත්මිය තුළින් සැසුනුනා.

විකසිය අටක් බමුණුන්ව කැදෙව්වා, මේ කුමාරයාගේ අනාගතය ගැන අහන්න. එ පැමිණි බමුණු පිරිස ලක්ඛනා ගාස්තුයට ඉතාමත්ම දක්ෂ පිරිසක්. එ පිරිස මේ කුමාරයා ගැන කරුණු දෙකක් කියන්න පටන්ගත්තා. එ තමයි මේ කුමාරයා ගිහි පිටිතය තුළ නිරියෙන් එකාන්තයෙන් ම සක්විති රජ පදුවීයට පත්වෙන බවත්, ගිහි පිටිතේ අතහැරලා පැවිදී උනොත් එකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුද්‍රජාත්‍යන් වහන්සේ නමක් බවට පත්වෙනවා කියන කරුණු දෙක. නමුන් මේ පිරිස අතර නිරිය ලක්ඛනා ගාස්තුයට දක්ෂ තරුණු බමුණුක්. වියාගේ නම තමයි කොන්ඩ්කුඩ්. මෙය නැගිවලා, වික ඇගිල්ලක් උස්සලා කියන්න පටන් ගත්තා මේ ප්‍රත්‍රේවනට තිබෙන්නේ

විකම වික ඉරණාමක් පමණයි. ඒ තමයි 'මේ පිහිට්වන්ත පුත් කුමාරයා ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධීත්වයට පත්වෙනවා' කියමින් සිද්ධාර්ථ කියලා නම තිබේ. පූංචි කුමාරයා ද්‍රව්‍යීන් ද්‍රව්‍ය වැඩිහිටි පත් ගත්තා. ඉතින්, මේ පිහිට්වන්ත කුමාරයා ඉගෙනීම් කටයුතුවලටත් බොහෝම දක්ෂයි. ගුරුවරු උගෙන්වන දේවල් වික ක්ෂණයකින් දරා ගත්ත පුලුවන්කම තිබුණු.

තරේතා වෙනකොට සුද්ධීයෝදන රජතුමා රජ මාලිගා තුනක් හදාලා දුන්නා රම්ස, සුරම්ස, සුහ කියලා. ඒ මාලිගා තුන රජතුමා හැඳුවේ සානු තුනට. සිත සානුවට වික මාලිගාවක්, උත්තා සානුවට වික මාලිගාවක්, වස්සාන සානුවට වික මාලිගාවක් වශයෙන් සානු තුනට මාලිගා තුනක් හැඳුවා. ඉතින් මේ සෑම වැඩ කටයුත්තක්ම කරන සුද්ධීයෝදන රජතුමාගේ විකම අදහස තිබුණේ කුමාරයා කොහොම හරි සක්විත් රාජ පදන්වයට පත් කර වීම ම යි.

ඉතින්, ඒ කාලේ දූෂිතිව වාරුතුවලට අනුව වයස දහසයේදී විවාහ වීම සිද්ධ කරනවා. සිද්ධාර්ථ කුමාරයාත් අවුරුදු දහසයේදී ඒ කාලේ දූෂිතිව තිටුපු අනිරැකි ලක්සනම තරේත්තිය යොශ්දරා දේවියට සරණා පාවා දුන්නා. සිද්ධාර්ථ කුමාරයාත්, යොශ්දරා බිසවත් බොහොම හොඳට සතුවින්, ප්‍රිතියෙන් කාලය ගත කළ.

පිහිටුනි, මම මේ කියන්නේ බුදුරජාතාන් වහන්සේගේ ප්‍රිවිතය තුළ කුමානුකුලට කුසල දිර්ම උපදාවා ගැනීමට උන්වහන්සේ මාර්ගයේ ගමන් කරපු පිළිවෙල. බේෂතාතාන් වහන්සේගේ ප්‍රිවිතය තුළ යට්ටාර්ථය දැකිමන් තුළපන් කුසල දිර්මයක් උපදාවාගත් පිළිවෙලයි මම මේ විස්තර කරන්නේ. යොශ්දරා දේවියත්, සිද්ධාර්ථ කුමාරයාත් සතුවින් ප්‍රිවිතය ගත කළාට මේ කුමාරයා ප්‍රිවිතය ගැන කළුපනා කළේ ගැඹුරු විදියට ම යි. ප්‍රිවිතයේ යට්ටාර්ථය දැකින්න තමයි කුමාරයා මහන්සි ගත්තේ.

වික්තරා ද්‍රව්‍යක් සිද්ධාර්ථ කුමාරයා උද්‍යාහ ක්‍රිඩාවට යන්න අශ්ව කරන්තෙන් පිටත් උනා. පිටත්වෙලා යනකොට මගදී දැක්කා මහලු කෙහෙක්. හැඳෙයි මේ මහතු කෙනා සාමාන්‍යය මහල්ලෙක් නොමෙයි. මහලු බවින් කෙපුවරට ගිය, විකෘති වෙලා ගිය මහල්ලෙක්. ඒ වෙනකොට සාමාන්‍යයෙන් ඒ වගේ අය දැකින්න ලැබුණෙන් නැහැ. මහල්ලන්, රෝගීන්, මරණයට පත්වෙවිට අය වගේම ගුමණයන් වහන්සේලා කපි ව්‍යුත් රාජධානියෙන් පිටමං කරලයි තිබුණේ. කුමාරයා මේවා දැකළා ප්‍රිවිතේ ගැන කළකිරේයි කියලා. නමුත් කුමක් හෝ කරේතාකට කුමාරයාට වයසට ගිය පුද්ගලයෙක් දැකින්නට ලැබුණු.

කුද ගැහිවිව, දත් හැඳුවිව, කෙසේ සුදු පැහැ ගැහිවිව, හම රූප ගැහුණු, සම්පූර්ණයෙන් විකෘති වෙවිව, වයසට ගිය ස්වභාවයේ කෙළවරට ගිය කෙනෙක් කුමාරයා දැක්කා. දැකලා ඇහුවා “කවුද මේ?” රියදුරා පිළිතුරු දුන්නා, “කුමාරයාණෙහි, මේ තමයි වයසට ගිය අයගේ කෙළවර.” කුමාරයා විකපාරටම ඇහුවේ, “අපිටත් මෙහෙම වෙනවදී?” සාමාන්‍යයෙන් කෙනෙක් පිටතය ගැන තොහිරන පැත්තක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිතුවා. අපිටත් මෙහෙම වෙනවාදී? පිළිතුරු ලබුණා “විහෙමයි ස්වාමිනි.” “අපිටත් මෙවිටර තමයි.” සිද්ධාර්ථ කුමාරයා ක්‍රේපනා කළා. උද්‍යාන හ්‍රිඩාවෙන් වැඩක් නෑ, ආපහු හැර්ලා මාලිගාවට යමු කියලා මාලිගාවට යන්න පිටත් වුණා.

දෙවනි ද්‍රව්‍යෙක් උද්‍යාන හ්‍රිඩාවට යදේදී කුමාරයා දැක්කේ කවුදී මෙබික්. මෙබික් තිවිටර, දැන් බලන්න අපි ඕන තරම් මෙබිඩු දැකලා තියෙනවානේ. නමුත් සමහර මෙබිඩු ඉන්නවා, දැක්කනම අපට හිගෙනවා, මෙහෙමත් මෙබි වෙනවද තියලා. වෙබිමෙන් අන්තර්ගතම ගිය, විකෘති වෙවිව, සාමාන්‍යය මිනිස් ස්වර්පය නැති රෝගියෙක්. මේ කුමාරයා දැක්කා, දැකලා ඇහුවා. “මේ කවුදී?” පිළිතුරු දුන්නා, “කුමාරයාණෙහි මේ රෝගියෙක්. මෙබිවේවිව කෙනෙක්.” සිද්ධාර්ථ කුමාරයා අහනවා “අපිටත් මෙබිවෙන්න වෙනවදී?” “විහෙමයි ස්වාමිනි, අපිටත් රෝගියා වැළඳෙනවා.” විහෙමනම් මේ උද්‍යාන හ්‍රිඩාවෙන් වැඩක් නෑ. ආපහු හැර්ලා යමු කියලා, කුමාරයා හැර්ලා, ආයිමත් මාලිගාවට ගියා.

ඇන්වෙති ද්‍රව්‍යෙක් කුමාරයා උද්‍යාන හ්‍රිඩාවට යනකාට දැක්කා යම්බිසි දෙයක් පතුරක් උඩ තියාගෙන, දෙපැත්තෙන් පිරිසක් අල්ලාගෙන, පිටිපස්සෙන් පිරිසක් හඩ හඩා යනවා. කුමාරයා බැඳුවා මොකක්ද වී? මිට කළින් දැකලා තිබේ නැහැ. දැකලා ඇහුවා “මොකක්ද වී?” “කුමරැති, මේ මරණයට පත්වෙවිව කෙනෙක්, මගන ගරීරයක්,” කුමාරයා වික පාරටම ඇහුවේ, “අපිත් මැරෙනවදී?” “විහෙමයි ස්වාමිනි, අපිටත් මැරෙනහ්න වෙනවා.” කුමාරයා විද්‍යා ආපහු හැර්ලා මාලිගාවට පිටත්වෙලා ගියා.

දැන් කුමාරයාගේ හිගේ හැමවෙල් ම මේ කරුණු සිහිවෙන්න පටන් ගත්තා. මේකද මේ ලෝකේ තියෙන ස්වභාවය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිටතය ගැන ගැසුරින් ක්‍රේපනා කරන්න පටන් ගත්තා.

හතරවෙති ද්‍රව්‍යෙක් සිද්ධාර්ථ බෝසත් කුමාරයා අශ්ච්ච කරන්නේන් උද්‍යාන ක්‍රීඩාවට යනකොට පුදුම කෙනෙක් දැක්කා. කවුද ඒයින් ඉමණයන් වහන්සේ නමක්. මේ වෙනකොට කුමාරයා බූජ්මණුවරු, සාම්ප්‍රදායි, තාපසවරු දැකුලා තිබුණා. නමුත් දැකුලා නො තිබුණේ කවුද ඉමණයන් වහන්සේලා පමණයි. කුමාරයා කළුපනා කරා මේ කවුද කෙසේ රුවුල් බාලා, සිවුරක් පොරවාගෙන, පාත්තරයක් අතර අරගෙන, බොහෝම ගාන්ත ඉරුයවේන් විඛින කෙනෙක්. රට් පස්සේ කුමාරයා ඇඟුවා “කවුද මේ?” පිළිතුරු දුන්නා, “සිද්ධාර්ථයන් වහන්ස, මේ තමයි මම අර කළීත් තියපු ජරා, ව්‍යාධි, මරණ ආදි දුකින් නිදහස් වෙන්න මාරුගයක් නොයන කෙනෙක්, විමුක්තියක් නොයාගෙන යන කෙනෙක්. කුමාරයා තියනවා “ආ.... බොහෝම නොදියි. ඒක තමයි වෙන්න ඕනෑ. ආයිතත් හැරුලා මාලිගාවට පිටත් වෙලා ගියා.”

දැන් කුමාරයාගේ හිතේ රුවීපිළි රුවී දෙනවා. මේ කරුණු හතර, මොනවාදී? සතර පෙර නිමිති. මේකද මේ ලෝකේ තියෙන ස්වභාවය. මේ මාලිගාවේ සිරින මාගේ පියරපත්‍රමා, මැණියන්, යොශේදුරාව, සේවක පිරිස් මේ සියලු දෙනාම වයසට යනවා, රෝගාපිඩාවලට පත්වෙනවා, මරණයට පත්වෙනවා. “මමත් ලෙඩ් වෙනවා, වයසට යනවා, මරණයට පත්වෙනවා,” කුමාරයා කළුපනා කළා පිටිනයේ යට්ටාප්‍රය ගැන මෙන්න මේ විදියට, කොහොමදා?

“මම ජරාවට පත්වෙලා යන කෙනෙක්ව සිරිමින්, මම ලෙඩ්වෙන, රෝගි තත්ත්වයට පත්වෙන කෙනෙක්ව සිරිදේදී, මරණයට පත්වෙලා යන කෙනෙක්ව සිරිදේදී මම මේ ජරා, ව්‍යාධි, මරණවලට පත්වෙලා යන දේවල්ම හේද මේ නොයන්නේ. ජරා මරණවලට පත්වෙලායන දේවල්වලට හේද මම මේ බැඳෙන්නේ. ඒවා ම හේද මේ ආකා කර කර සතුවක් නොයන්නේ. කුමාරයාට පිටිතේ ගැන ගැහුරුන් තේරෙන්න පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් කුසල ධෑම මතුවෙන්න පටන් ගත්තා.

ඉතින්, රට්පස්සේ මේ අදහස් කුමාරයා මාලිගාව තුළ තියන්න කියන්න පියාණන්, බිසොවුන් ආදි සියලු දෙනාම කලේ හඩා වැළපුනා විකමයි. කවුදටේ මේ දේවල් ගැන සතුවට පත්වුනේ නැහැ. නමුත් සිද්ධාර්ථ කුමාරයා පිටිතේ ගැන කළුපනා කලේ මේ පිටිය යට්ටාප්‍රය කර අරගෙන යන විදියට ම යි. කුමාරයා කළුපනා කළා, රාජුල කුමාරයා උපන් රාජ්‍යයෙහි “මේකෙන් වෙන්නේ මට නිදහස්වීමක් නම් නොවෙයි. තව තවත් බැඳී යන වික පමණුමයි. ඒක නිසා මේකෙන් ගැපුවෙන්න ඕනෑ.” හැඩැයි කාගෙන් අහගන්නවාද තියලා දැන්නේ නෑ.”

මම ම මේක නොයාගන්නවා තියන අදහසින් ඒ රාජ්‍යයේදී ම ජන්න

අදමතිවත් අභ්‍යන්තරවගෙන, කන්ත්ක අශ්වයා පිටට නැගලා පිටත්වුණු. විමුක්තියක් තොයන්න. බලන්න, කොච්චිවර අධිෂ්ථාන සම්පන්න සිතක් දී? අදයි උකින් නිදහස්වෙන්න සිහ කියලා අදහසක් තියෙනවා. නමුත් නිදහස් වෙන්තේ කොහොමද කියලා දැන්නේ නැහැ.

දැන් අපිට නම් නිදහස්වීම පිණිස මාර්ගයක් තියෙනවා. නමුත් සිද්ධාර්ථ බෝසතාත්‍යන් වහන්සේට තිබුණේ නැහැ. තනියමය තොයාගන්න තිබුණේ. ඉතින් දැඩි අධිෂ්ථානයක් යුක්තව අශ්වයාගේ පිටින් අනෝමා ගං තෙරෙන් විතෙරවුනා. විතෙර වෙලා, අශ්වයාගේ පිටෙන් බැහැලා කන්ත්ක අශ්වයාවයි, ජන්න අදමතිවයි ආසිමත් මාලිගාවට පිටත් කරලා ඇරියා. නමුත් කන්ත්ක අශ්වයාට යන්න පුව්වන්කමක් තිබුණේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා තොපෙනී යනවාත් සමගම කන්ත්ක අශ්වයාගේ නැවත පැලිලා මරණයට පත්වෙලා දෙව්වෙලාව උපන්නා.

සිහ්වතුති, තිරසන් කන්ත්ක අශ්වයාට විනෙම උනානම්, යැක්දාරා දෙව්වයට කියලා පිටත්වෙන්න ලැහැස්ති උනානම් කොහොම වෙයිදා යන්න ලැබෙයිදා ලැබෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා විමුක්තියක් තොයාගෙන වනාන්තරයට ගියා. වනයට ගිහිල්ලා පාංශකුල රෙදි තොයාගෙන සිවුරක් හඳු ගත්තා. දැන් කුමාරයට මතකයි මොකක්ද, අර ඉමත් රූපය මතකයි. සිවුරක් පොරවා ගත්තා, කෙස් රුවුල් බැවා, මැටි පාන්තරයක් අතට ගත්තා අරගෙන කපිලවක්තු පුරයේ ඉඳලා බොහොම දුරක් ගෙවාගෙන වනය මැදින් ම රජගහ තුවරට පයින් වැඩිම කළා. වැඩිම කරලා පාන්චිව කියන පර්වතය අසලට වැඩිම කළා, යන අතරමගේ රජගහ තුවරට පිහුසිගා වැඩියා.

දැන් ගුමනු ගෞතමයන් වහන්සේ රජගහනුවර පිහුසිගා වැහින කොට, මිනිස්සු වටවෙලා බැලනවා, අසාමාන්‍ය පැවේද්දෙක්. දෙව්යෙක්වත් දී? ගාන්ධිර්වයෙක්වත් දී? මිනිස්සු කළ්පනා කරනවා. සාධි බිල සම්පන්න කෙනෙක් වත් දී? අදයි? රත්තරන් පාට ගැරිරයත් තියෙන, තද නිල් පාට ඇස් දෙකක් තියෙන, නුග රැකක් මෙන් සාපු ගැරිරයක් තියෙන, සුප්පතිරිධිත පාද තියෙන අසාමාන්‍ය කෙනෙක්. දෙනිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත බොහෝම ලස්සන කෙනෙක්.

සිද්ධාර්ථ ගෞතම ගුමනායන් වහන්සේට විදා රජගහ තුවරන් පිණ්ඩාතයට ලැබුණේ පිළිතු වෙවිච පිටුව කිඳ්ලක්. පිටුව කිඳ්ල පාන්තරේට දැම්මට පස්සේ උන්වහන්සේ ආයිමත් පිණ්ඩාතේ වැඩියේ නැහැ. ව්කත් අරගෙන පාන්චිව පර්වතය අසලට වැඩියා. වැඩිලා දානය වළදන්න සූඛනම් වුණු.

ව්‍යා අතරේ රජගහනුවර තීටපු මිනිස්සු, රජගහනුවර බිම්බිසාර රජතුමාට මේ ගුමතා ගෞතමයන් වහන්සේ ගැන කිවිවා. “ස්වාමිනි, අරුම පුදුම පැවිද්දෙක් රජගහනුවරට පිණ්ඩාගේ වැඩියා” කියලා. රජතුමා ඇහුවා “කෝ දැන් ව්‍යා පැවිද්දා පොඩිඩ් නොයලා බලන්න. මටත් මුණුගැහෙන්න සින” කියලා. රාජපුරුෂයෙක් පිටත් කරලා යැවිවා. ඉතින් රාජපුරුෂයෙක් නොයලා බලනකොට දැක්කා, පාණ්ඩිව පර්වතය අසල, බොහෝම ගාන්ත ඉරුයවිවෙන් වැඩ ඉන්න ගුමතායන් වහන්සේ. දැකළා ගිහිං රජතුමාට කිවිවා “රජතුමානි, පාණ්ඩිව පර්වතය අසල ව්‍යා පැවිද්දා බොහෝම ගාන්ත ඉරුයවිවෙන් වැඩ ඉන්නවා” කියලා.

ඉන්පසු සිද්ධාර්ථ ගෞතම ගුමතායන් වහන්සේ විවේකයෙන් පර්වතය අසල වැඩ ඉන්නකොට බිම්බිසාර රජතුමා විතනට පැමිණියා. ඇවිදින් රජතුමා මේ විදියට ප්‍රශ්න කළා. “මඟ වහන්සේ කවුද?” බොසතාතාන් වහන්සේ කිවිවා. “කඩ්ලවස්තු පුරුද තමයි මගේ රාජධානිය. මම සුද්ධීද්ධා මහ රජතුමාගේ විකම පුතතුවන්. මම මේ විමුක්තියක් සොයාගෙන යනවා” රිට පස්සේ බිම්බිසාර රජතුමා මෙහෙම කිවිවා. “ඉඩතුමා කැමති නම් මගේ මේ රාජධානියෙනුත් බාගයක් දෙන්නම් ඔබ වහන්සේ මෙහෙ නවතින්න කිවිවා.”

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පිළිතුරු දෙනවා. “මට විහෙම දෙයක් උවමනා බෑ. මම විමුක්තියක් ම යි සොය සොය යන්නේ කියලා.” ඉතින් රිට පස්සේ රජතුමා කිය නිරිය “අනේ ස්වාමිනි, ඔබවහන්සේට ව්‍යා විමුක්තිය ලැබුණුත් අපිටත් කිය දෙන්න ආයිමත් වඩින සේක්වා!” කියලා.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ව්‍යා අදහසත් පිළිඳරගෙන වනාන්තරය මඟද්දෙන් ම වැඩියා. වඩිනකොට උන්වහන්සේට මුණුගැසුණා ආලාරකාලාම, උද්දකරාමපූත්ත කියලා ඉරුවටරු දෙදෙනෙක්. ව්‍යා දෙන්නාගෙන් ආලාරකාලාම ආකිස්ද්වක්කායනහ සමාධිය දක්වා සිත දියුණු කරන හැරී කියලා දුන්නා, උද්දකරාමපූත්ත තේව්වක්කානාසක්කා සමාධිය දක්වා සිත දියුණු කරන හැරී කියලා දුන්නා. බොසතාතාන් වහන්සේ බොහෝම සුඩ වේලාවකින් මේවා අල්ලා ගත්තා, සමාධිය දියුණු කළා. නමුත් තේරුමිගත්තා මේ තුළින් නම් විමුක්තියක් ලබාගන්න බෑ. ගුරුවට අතහරිය, උපදෙසුත් අතහරිය, විතැනින් පිටත්වතා. උන්වහන්සේ පිටත්වෙලා වැඩියේ උරුවෙල ජනපදයේ තියෙන දේහානි ගම අසල තිබිවා, කළුගැටය අසලට. ඉතින් උන්වහන්සේ තීරණය කළා “මෙතන නොඳයි පැවිද්දෙකුට” කියලා තිතලා විතන නැවතුනා.

මේ අතරේ සිද්ධාර්ථ ගෞතම ඉමණයන් වහන්සේට මුණශෙසුනා තවත් ඉමණවරු පස්දෙනෙක්. කවුද එ? පස්වග මහතුන්. කොත්ත්විකුද්දැ, වප්ප, භද්දිය, මහානාම, අස්සප් කියන ඉමණයන් වහන්සේලා. මේ ඇය මහනාවෙලා තියෙන්නෙත් අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහන බ්ලාපොරොත්තුවෙන්. මේ පස්දෙනා දැන්නවා අනිවාර්යයෙන්ම බුද්ධිත්වයට පත්වෙන්නේ කවුද? සිද්ධාර්ථ ගෞතම බෝසනාණන් වහන්සේ කියලා. එ නිසාමයි මේ පස්දෙනා මහනාවෙලා තියෙන්නේ. ඉතින්, මේ පස්දෙනා උන්වහන්සේට උපස්ථිත කරන්න පටන්ගත්තා.

අහ්තිමෙද උන්වහන්සේ හිතන්න පටන් ගත්තා. දැන් ඔක්කොම අතහැරලා වික පැත්තය යන්න තියෙන්නේ. උන්වහන්සේ ගෙදර ඉන්නකොට වික අත්තයක් අත්වින්දා. මොකක්ද එ? කාමසුබල්ලිකානු යෝගය. කාම සුබයෙහි ඇම් ගැම් වාසය කිරීම. එ තුළින් විමුක්තියක් අවබෝධ කරන්න බැං කියලා උන්වහන්සේ දැක්කා. එ නිසා පැවිදිවෙලා අහෙක් අත්තයට වැටුණා. අත්තකිමලතානුයෝගී අත්තය පුරුදු කරන්න පටන් ගත්තා. කටු සයනවල සයනය කළා, කටු ගහපු ලැම්වල සක්මලන් කළා, සිතුල පළයේ කිමිදිලා තිරියා, ඊළගට සම්ඟර ද්වාස්වෙලට උන්වහන්සේ උඩට භූස්ම අරගෙන පහතට දැන්නේ නැතුව හිරියා. පින්වතුන්, එකට කියන්නේ ප්‍රාන්තික දිජානය කියලා. එ කියන්නේ ප්‍රානාය නැති කරන තරමටම වේදනාව අභිකරුවන හිසා. උන්වහන්සේ එ විදියටත් කරලා බැලුවා. ධර්මය කියලා දෙන්න කෙනෙක් නෑ. ඉන්පස්සේ බෝසනාණන් වහන්සේ රික රික දානය වළදන විකත් නැවැත්තුවා. දානය තුළින් පිරිසිදු වෙන්න පුළුවන්ද බැලුවා. ඉතින් මෙහෙම කටයුතු කරනකොට බෝසනාණන් වහන්සේ රික රික දුර්වල වෙලා ගියා. කෙටිව වෙලා ගියා. ආහාර පාන සම්පූර්ණයෙන්ම අඩු කළා. අඩු කරලා ආහාර නොගෙන ඉන්නම තීරණය කළා. මේ අවස්ථාවේ දෙවිවරු ඇභිදින් කියන්න ගත්තා. “සිද්ධාර්ථ ගෞතම බෝසනාණන් වහන්සේ, ආහාර නො ගෙන ඉන්න විපා. ඔබවහන්සේ ආහාරපාන නො ගෙන තිරියෙන් අඩු ඔබවහන්සේගේ රෝමකුපවලින් දිව්‍ය සිජස් ඇතුළු කරනවා කියලා” විතකොට ගෞතමයෙන් වහන්සේ හිතුවා. “මේ දෙවිවරු එ දේ කපුතාත් මම ආහාරපාන වළදන්හේ නැහැ කියන කරුණ බොරුවක් වෙනවා එ නිසා මම මූං ඇටයක් විතරක් වළදනවා” කිය මූං ඇටයක් පමණක් වළදන්න පටන්ගත්තා.

මේ විදියට රිකෙන් රික දුර්වල වෙලා, කෘෂ් වෙලා ගියා. උන්වහන්සේ භාවනා කරන්න ඉදාගන්නකොට උකුල් ඇට දෙක

පොලොවේ විදින්හ පටන් ගත්තා, නිස අමු ලබ ගෙඩියක් වේලිලා ගියා වගේ වේලිලා, රැලි වැරිලා ගියා. උන්වහන්සේගේ ඇස් දෙක ගැහුරු ලිඛක, පතුලේ තිබෙන, වතුර ස්වල්පයක පෙනෙන, තරු ව්‍යුහයක් වගේ ජෝන්හ පටන්ගත්තා. ගැරීරය පිරිමදින විට උඩිට හාරුණ රෝම ගැලවී ගැලවී ගියා. පින්වතුති, මේ දෙනිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමහරක් නො පෙනී යන තරමටම දුර්වල උනා. නමුත් සිද්ධාර්ථ ගොතම බේස්සානාන් වහන්සේ උත්සාහය අතහැරයේ නෑ. උන්වහන්සේ කොහොම හර විමුක්තියක් සොයනවා ම යි, තුළන් කුසල ධරීම උපද්‍රවයෙන්නවා ම යි කියලු ඇයි අධිෂ්ථානයක හිටියා. ඒ කුවුරු වෙනුවෙන්වත් නොමෙයි. පින්වතුති, මේ සංසාර දුකට පත්වෙලා ඉන්න ලෙසේ සත්ත්වයන් කෙරෙහි උපන්හ අනුකම්පාවෙන් ම යි. ඉතින්, ඒ කරුණ අපට මේ විදියට සිහි කරන්න පුළුවන්.

ඩුඩ සම්ඳුන් දුක් වින්දේ අපි වෙනුවෙන් ම යි
කුසලින්හේ කල් ගෙවිවේ අපි වෙනුවෙන් ම යි
රු පින්හේ නිදි වැරැදූවේ අපි වෙනුවෙන් ම යි
සය වසරක් දුක් වින්දේ අපි වෙනුවෙන් ම යි

අමා නිවන් මග සෙවිවේ අපි වෙනුවෙන් ම යි
සැප සදනා මග සෙවිවේ අපි වෙනුවෙන් ම යි
අදුරට ව්‍යුහයක් සෙවිවේ අපි වෙනුවෙන් ම යි
සය වසරක් දුක් වින්දේ අපි වෙනුවෙන් ම යි

සිරුර දුඩුල වී වැටුණේ අපි වෙනුවෙන් ම යි
දැක් කෙවෙනි යට ගිලුණේ අපි වෙනුවෙන් ම යි
මේ තරමට ම දුඩුල වුණේ අපි වෙනුවෙන් ම යි
සය වසරක් දුක් වින්දේ අපි වෙනුවෙන් ම යි

පින්වතුති, සිද්ධාර්ථ ගොතම ශුමණයන් වහන්සේ මේ විදියට ප්‍රාවිතේ යටුරාර්ථයක් සොයන්න උත්සාහ ගත්තා. අවසාහයේ උන්වහන්සේට තෝරුණා. මේ තැපෑන් නිවන් අවබේද කරන්න බැර බව. තෝරුම් අරගෙන උන්වහන්සේ අත්තකිලමජානුයේගය අතහැරයා. උන්වහන්සේට මතක් උනා පුංචී කාලේ ව්‍යුත්මගුල් දුටසේ දුඩු රැක් සෙවණ්දේ කරපු හාවනාව. මොකක්ද? ආනාපානාසති හාවනාව. උන්වහන්සේ ඒ හාවනාව කරන්න පටන්ගත්තා. බිජ හාවනා කරන්න, ඇදුගෙන වැටෙනවා, ගොතම ශුමණයන් වහන්සේ තෝරුම්ගත්තා ගැරීරය යැපෙන මට්ටමට ආහාර අවශ්‍යයි. ඒ නිසා ආහාර සිනේ. මැරි පාත්තරය අතට අරගෙන සේනානි ගමට පින්ඩ්පානේ වැඩියා. මේක දැක්ක පස්වග මහතුන් කියන්න ගත්තා. සිද්ධාර්ථ ගොතමයන්ට

වැරදුණා. ව්‍යුත්ක්තියක් අවබෝධ කරන්න තියෙන විකම මාර්ගය අත්තකිලමතානුයෙන්ගයයි. ගෞතමයන් වහන්සේ ඒ මාර්ගය අතහැරයා. දැන් ඉතින්, සිද්ධිබාර්ථ ගෞතමයන් පෑ ඉදලා වැඩික් නැ කියලා උන්වහන්සේට දාලා ගියා.

පින්වතුනි, මේ සඳහන් කරපු සියලුම දේවල් සිද්ධ වූතේ සිද්ධවිය යුතු ආකාරයට ම යි. දැන් උන්වහන්සේ තුදෙකලා වුතු. දැන් කාය විවේකයන් තියෙනවා, විත්ත විවේකයන් තියෙනවා, හාවනා කරන්න සුදුසු පරිසරයක් ගොඩනැගුණා. ඒ අතරේ රික රික දාන් ගන්නකාට ගෙරුරය රික රික නිරෝගිවූතා, ආයේමත් දෙනිස් මහා පුරුෂ ලක්ෂණ මැනෙවින් පේන්න පටන් ගත්තා. රික රික කය නිරෝගිමත් වුතු.

මේ අතරේ ආයේමත් පින්බර වෙසක් ප්‍රත් පොහෝය ද්‍රව්‍යක් උදාවූතා. බොහෝ දුර ගමනක් යන්න සිද්ධිබාර්ථ ගෞතමයන් වහන්සේ පිටත්වූතා. විවා සුජාතා සිටු දියතිය දුන් කිරිපිඩු වළඳා, තේරුංපරා ගංගෙරෙන් විතෙරවනවිට, සොත්ටිය බමුණා මුතා ගැනුණා. ඕහු කුසත්තා මිටි අටක් පුජා කළා. “ඇඟ වහන්සේට හාවනා කරන්න මේවා ප්‍රයෝගනවත් වෙයි” කියන අදහසින්.

සිද්ධිබාර්ථ ගෞතමයන් වහන්සේ කුසත්තා මිටි අට අතට අරගෙන ගගෙන් විතෙර වෙලා වටපිට බැලුවා හාවනා කරන්න සුදුසු තැනක්. උන්වහන්සේ දැක්කා සිල් සිල් ගග කොළ ලෙලදෙන, අතුපතර විහිදුන රැකක්. ඇසතු රැකක් දැක්කා. මෙතන හොඳයි හාවනා කරන්න කියලා නිතලා කුස තතා මිටි අට බිමට අතුරුලා ඊට උඩින් දෙපට සිවුර අතුරුලා, පරියානය බැඳුගෙන වාචිවූතා. වාචිවෙලා උන්වහන්සේ අධිංශාන කළා අසීමිත විරෝයයකින්.

“මාගේ ලේ, මස් වියලේවා!, අටට, සම්, නහර ඉතිර වූතේනාත් ඉතිරි වේවා! යම් පුරුෂ විරෝයයකින් යම් පුරුෂ ගක්තියක්, යම් පුරුෂ පරාතුමයයකින්, යම් ව්‍යුත්ක්තියක් අවබෝධ කරන්න තියෙනවාද ඒ ව්‍යුත්ක්තිය අවබෝධ කරල මිසක් මම මේ ආසනයෙන් නැගිරින්නේ නැ කියලා” වතුරුංග සමන්නාගත විරෝයයන් යුත්තව පුරන ලද පාරමි බලයෙන් යුත්තව බේසතානාන් වහන්සේ ආනාපානසත් හාවනාව කරන්න පටන් ගත්තා.

වේ වෙලාවේ ගිරුමේඛලා ඇතු පිටින් පැමිණි දස මාර සේනාව ගෞතම බේසතානාන් වහන්සේට වට කර ගත්තා. පහර පිට පහර දෙන්න පටන් ගත්තා, ගැඹනා කරන්න පටන් ගත්තා, තර්ජනය කරන්න පටන් ගත්තා. ඒ කිසිම දෙයකින් බේසතානාන් වහන්සේගේ නිවන්

මග වළක්වන්න බැරව ගියා. සිද්ධාධාරී බෝසතාත්‍යන් වහන්සේ අකම්පිග සිතින් යුත්තෙව ඒ දේවල් කාරණීකව දැකීමින් තව දුරටත් හාවනා කරන්න පටන් ගත්තා. දිගින් දිගටම ආනාපානසති හාවනාව දියුණු කරගෙන යද්දී ප්‍රථම ධිජානයට සම වැදුනා. පිළිවෙළින් දෙවෙනි ධිජානය, තුන්වෙනි ධිගානය, හතරවන ධිගානයට පත් වුණා. අනතුරුව උන්වහන්සේට පේන්න පටන් ගත්තා. කෙළවරක් නැති මේ සංසාර ගමනේ ආපු පිළිවෙල. ඉපදෙමින් මැරෙමින් යන ගමන පේන්න පටන් ගත්තා, යූතයක් පහළ වුණා. මොකක්ද වෑ? ප්‍රබිඩිවාසානුස්සගි කෘෂිය. මැදියම් රුය වෙද්දී ඇක්කා සිත, කය, වචනය කියන තුන්දෙරන් යහපත් දේවල් කරලා මැරෙලා ගිහින් සත්වයන් සුගතියේ උපදින හැටිත්, අයහපත් දේවල් අකුසල් කරලා මැරෙලා ගිහින් දුගතියේ ඉපදිලා දුක් විදින හැටිත් ඇක්කා. වූතුපාත කුණාය පහළ උනා.

ර්වපස්සේ මේ ගොතම බෝසතාත්‍යන් වහන්සේට වැටවෙනන්න ගත්තා. මේ ජරා මරණවලට හේතුව ඉපදිමයි. ඉපදිමට හේතුව හවියයි. හවියට හේතුව උපාභ්‍යනයයි උපාභ්‍යනයට හේතුව තත්ත්වාවයි තත්ත්වාවට හේතුව විදීමක් තිබේමයි විදීමට හේතුව ස්පර්ශයයි ස්පර්ශයට හේතුව ආයතන හයයි ආයතන හයට හේතුව නාමරුපයයි නාමරුපවලට හේතුව වික්දුකුණායයි වික්දුකුණායට හේතුව සංස්කාරයයි සංස්කාරවලට හේතුව වතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබේදය හෙවත් අවිද්‍යාව නැමැති සත්‍ය අන්ධිකාරයයි කියලා වතුරාර්ය සත්‍ය අවබේද වෙන්න පටන් ගත්තා. ර්ව පස්සේ උන්වහන්සේට පැහැදිලිව තේරුම් ගියා.

ජරා මරණ නැතිවෙනවා ඉපදිම නැත්තම්, ඉපදිම නැතිවෙනවා හවියක් නැත්තම්, භවය නැතිවෙනවා උපාභ්‍යන නැත්තම්, උපාභ්‍යන නිරද්ධ වෙනවා තත්ත්වාව නැත්තම්, තත්ත්වාව නිරද්ධ වෙනවා විදීම නැත්තම්, විදීම නිරද්ධ වෙනවා ස්පර්ශය නැති කළුත්, ස්පර්ශය නැතිවෙනවා ආයතන හය නැත්තම්, ආයතන හය නැතිවෙනවා නාමරුප නැත්තම්, නාමරුප නැතිවෙනවා වික්දුකුණාය නැතිවීමෙන්, වික්දුකුණාය නැතිවෙනවා සංස්කාර නැතිවීමෙන්. සංස්කාර නැතිවෙනවා වතුරාර්ය සත්‍ය අවබේද කරගෙන, ඉතිරි නැතිව අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් කියලා සම්පූර්ණ වශයෙන් වතුරාර්ය සත්‍ය අවබේද කරගෙන, අවිද්‍යාව ප්‍රහාණය කරලා සියලු කාමානුව, හාවානුව, අවිජ්‍යානුව ආද සියලු ආනුව නැති කරලා කාම උපාභ්‍යන, දිරිධී උපාභ්‍යන, සිල්බිත උපාභ්‍යන, අත්තවාද උපාභ්‍යන ආද සියලු උපාභ්‍යන නැති කරලා, කාම තත්ත්වා, හව තත්ත්වා, විහාව තත්ත්වා යන සියලු තත්ත්වා නැති කරලා මේ මහා තං කල කල්පයේ සතරවෙනි

ඩූපුරජාණන් වහන්සේ වන සිද්ධාර්ථ ගෞතම බූදුරජාණන් වහන්සේ පහළ විතු. නුපන් කුසල් ධර්ම උපද්‍රවාගෙන සීල, සමාධී, ප්‍රයු දියුතු කරලා මේ ලෝකයට පුරුම රහන් වහන්සේ පහළ විතු.

විහෙමනම් පින්වතුනි, බූදුරජාණන් වහන්සේලා කුසල ධර්ම උපද්‍රවාගත්තේ ගුරු උපදේශ රැහිතවයි. නමුත් අපිට කුසල ධර්ම උපද්‍රවාගත්තේ තියෙන්නේ ගුරු උපදේශ සහිතවයි. ඒ සඳහා අපට පැහැදිලි මාර්ගයක් පෙන්වලා දෙන්නේ කළකාණ මිත්‍රා විසින් ඒ කළකාණ මිත්‍රාගෙන් තමයි නුපන් කුසල ධර්ම උපද්‍රවා ගන්න, සීල, සමාධී, ප්‍රයු දියුතු කරන්න මාර්ගය අහන්න ලැබෙන්නේ.

වේචාගේම අපට පැහැදිලියි නුපන් කුසල ධර්ම උපද්‍රවාගත්තේ නම් වේර්යය අවශ්‍යයි. වේර්යයෙන් තමයි කුසල ධර්ම උපද්‍රවාගත්තේ තියෙන්නේ. බූදුරජාණන් වහන්සේ කොයිතරම් වේර්යයකින් ද මේ නිවත් මග අවබෝධ කලේ කියන කරුණ ඉහත බුද්ධ වර්තය තුළින් අපට තේරේමි ගන්න පුළුවන්. ඉතින් රික කාලයක ද බූදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්න බොහෝ පිරිසක් නුපන් කුසල ධර්ම උපද්‍රවාගෙන මාර්ගවල බඩා සංසාර දුකින් නිදහස් විතු.

පින්වතුනි, බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුපන් කුසල ධර්ම උපද්‍රවාගත්තේ බාධා කරන කරුණ දුනායක් තියෙනවා. චේචාට කියනවා දස මාර සේනාව කියලා. මෙන්න මේ කරුණු වික්ක තමයි අපට සටන් කරන්න තියෙන්නේ. සීල, සමාධී, ප්‍රයු දියුතු කරගත්තේ නම් මෙන්න මේ කරුණු දහය පරද්‍රවන්නට ඕනෑ. මේවා පැරද්‍රවාට තමයි නුපන් කුසල ධර්ම පුළුවන්කම තියෙන්නේ. අපි දහ් පිළිවෙළින් ඒ කරුණු 10 ඉගෙනගනිමු.

1. “කාමා තේ පධිමා සේනා” පළමුවෙනි සේනාව තමයි පින්වතුනි, බූදුරජාණන් වහන්සේ ව්‍යාපා “කාමය” ඇහෙන් දකින රෘප, කණාට ඇසෙන ගැඩිදු, නාසයට දැනෙන ගැල සුවල, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදි පංච කාමයන්ට සිත ඇඳිලා යන ස්වහාවය.

මේ කාමයන් ගැන බූදුරජාණන් වහන්සේ ලස්සන ගාට්ටාවක් තිබිබේදික සූනුයේ දී දේශනාකොට ව්‍යුත්. “සංක්පේපරාගේ පුරිසයේස කාමෝ” පුරුෂයාගේ කාමය කියන්නේ සංක්ලේෂීමය රාගයකි. “නේතේ කාමා යාති විත්‍රාති ලෝකේ” මේ ලෝකයේ තිබෙන විසිතුරු දේවල් කාමය තො වේ. “සංක්පේපරාගේ පුරිසයේස කාමෝ” පුරුෂයාගේ කාමය කියන්නේ සංක්ලේෂීමය රාගයකි. “තිටිධින්ති විත්‍රාති තරේව ලෝකේ” මේ ලෝකයේ විසිතුරු දේවල් ඒ ආකාරයෙන් ම තිබුණා වේ. “අටෝත්ටි

ධීර විනයන්ති ජන්දු” නුවනැති කෙනා කාමයන් කෙරෙහි කැමැත්ත දුරට කරනවා.

දැන් අපි හිතමු බූදුරජාතාන් වහන්සේට මේ ලෝකේ තියෙන රසවත් ම ආහාරජාන පුරා කළා කියලා, උන්වහන්සේ රසයට ඇඟලෙයිද? නං. කාමය හිතෙන් ප්‍රහාතාය කරලයි තියෙන්නේ. වෙන කෙහෙකුට දුන්නොත් වියා සිතුව්දේලක් පහළ කරලා ඇඟලෙනවා. මේක ලේසියෙන් කෙහෙකුට කරන්න බිඳී වැඩියි. වීරයවන්ත කෙනෙක් ම යි මේක කරන්නේ, ව්වගේ ම තුවනු පාවිච්ච කරන්නත් ඕන. බූදුරජාතාන් වහන්සේ ව්‍යාපා කාමය කියලා කියන්නේ ගිනි අගුරු වළක් කියලා. ඉතින් ව්‍යා නිසා කාමයෙන් නිදහස් වෙන්න ඕන. ව්වගේ ම කාමය ඇඇටසැකිල්ලක් වගේ, ඇඇලෙන තුළ අත්තක් වගේ, ත්‍යාගට ගත්ත ඇඇමක් වගේ, කාමය සිතිනයක් වගේ කියලා බූදුරජාතාන් වහන්සේ ව්‍යාපා. බූදුරජාතාන් වහන්සේ දේශනා කළා හරියට මුවෙක් වැද්දෙනු ඇතුළුවනවා වගේ කාමයට අනුවෙවිව කෙනා මාරුයට අනුවෙනවා කියලා.

පින්වත්ති, කාමයෙන් ඇසක් වෙලා, ගිති පීවිතේ අතහැරලා අනගාරක පැවිද්දුට පත්වෙන කෙනෙක් පිළිවෙළින් සිල, සමාධි, පුඡා දියුණු කරන ආකාරය පිළිබඳව බූදුරජාතාන් වහන්සේ බොහෝම ලස්සනට ගෙන මොශ්ග්ලුන කියන සූත්‍ර දේශනාවේද පෙන්නරා දීලා තියෙනවා. බූදුරජාතාන් වහන්සේ ව්‍යාපා ගුද්ධාව තියෙන, අවංක, කිකරු, ගරුවරයාට අවනත හික්ෂුවට තමයි සිල, සමාධි, පුඡා දියුණු කරගෙන තුපන් කුසල ධර්ම උපදාවාගන්න පුව්වන්කම තියෙන්නේ. ව්‍යුමානුකුල වැඩපිළිවෙළකට අනුවයි. අනුප්‍රඛිඛ සික්ඩා අනුපිළිවෙළින් තික්ම්මක් තුළින් අනුප්‍රඛිඛ පටපඳ අනුපිළිවෙළින් ප්‍රතිපථවක් තුළින් වශයෙනුයි.

පළමුවෙන් ම කුසල ධර්ම උපදාවා ගැනීමට නම් සිල්වන්ත විය යුතුයි. සුළු වරදෙන් බිය දකිමින් බොහෝම ගෞරවයෙන් යුක්තව සමාදන් වූ සිල් පද ආරක්ෂා කළ යුතුයි. දෙවෙනි කරුණ නම් ඉන්දිය සංවරය ඇති කර ගැනීමයි. අස, කතු, නාසය, දිව, කය, මනස සංවර කරගෙන සිටීම යි. ආයතන හයට බාහිරන් ගෝවර වන රැජ, ගබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මුල්කරුගෙන රාග, ද්වේශ, මේන ආදි අකුසල ධර්ම හට තොගත්තු විදියට කටයුතු කිරීම යි.

තුන්වෙනි කරුණ නම් සිහි තුවනින් යුතුව ආහාරජාන වැළඳීමයි. අර්ථය දැනගෙන දානය ගැනීමයි. හතරවන කරුණ තමයි ජාගරිකානුයෝගය අනුගමනය කිරීම. ව්‍යියන්නේ නින්ද පාලනය කිරීම.

වැඩි වශයෙන් කාලය භාවනාවටම යෙදුවේම. ඊළත කරනු තමයි සිතර සතිපථීයානයට අනුව වාසය කිරීම. ඉන් අනතුරුව කළ යුත්තේ නුදේකළාවීමයි. පහතුන් ප්‍රදේශවල වාසය කිරීමයි. විවිධ සමාධිය දියුණු කරගෙන නූපන් කුසල ධර්ම උපදාවාගෙන සීල, සමාධි, ප්‍රජා දියුණු කරගත හැකි බව බුදුරජාතාන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ කරනු පිළිබඳව මේ පින්වතුන් කළින් දේශනාවලින් ඉගෙන ගත් නිසා මම හැවත ව්‍යා විස්තර වශයෙන් කියන්න යන්නේ නඩ. ඉතින්, කොහොම නමුත් කාමයෙන් නිදහස් වෙලා කුසල ධර්ම උපදාවාගේන් තියෙන්හේ අසීමිත විරෝධයින්.

ඉතින් පින්වතුන්, බුදුරජාතාන් වහන්සේ වදාලා කාමය හටගන්නේ අසුහ දේවල් සුහ විදියට පිළිඳරෙනෙ, වැරදි විදියට කළේපනා කිරීම මුල්කරගෙනයි. ඉතින් ඒ නිසා අසුහ දේ අසුහ විදියට ම දැකළා යෝනිසේ මහසිකාරයෙන් යුත්ත උනෙන් කාමයෙන් නිදහස් වෙන්න පුත්වන්. අන්න විතකොට අපි මාරුයාගෙන් නිදහස් වෙනවා. අපි කාමයට බැඳුනෙන් බැඳෙන්නේ කාටදා? මාරුයාට. අපි කාමයට නොබැඳුනෙන් නිදහස් වෙන්නේ මාරුයාගෙන්.

2. “දතිය අරති මුව්වති” කුසල ධර්මයන්හි සිත තො ඇමෙන ස්වහාවය. සිල් රකින්න, භාවනා කරන්න, බණු අහන්න, තිත දෙන්නැති ස්වහාවය මාරසේනාවක්. ඒ තමයි අවිද්‍යාවේ තියෙන ස්වහාවය. අරතිය දුරට කරලා කුසල ධර්ම කෙරෙනි තිත අලවා වාසය කරන්නේ විරෝධයෙන්ත කෙනෙක් ම දි. හොඳට පැහැදිලි වෙයි. මේ දැසමාර සේනාව ම පරද්වන්න තියෙන්නේ විරෝධ මුල්කරගෙන ම දි. සිතිය පිහිටුවාගෙන කාමයන්ගෙන් නිදහස් වෙන්න අපි තුළ විරෝධ තිබිය යුතුයි. කුසල ධර්මවල සිත අලවන්න විරෝධ අවශ්‍යයි. වෙමෙම නම් දෙවෙති මාර සේනාවෙනුත් නිදහස් වෙන්නේ විරෝධයෙන්ත කෙනයි.

3. “තතිය බුර්පාසා තේ” තුන්වෙති සේනාව තමයි බඩින්නයි, පිපාසයයි. බුදුරජාතාන් වහන්සේ වදාලා සමහරුන්ට අසීමිත විදියට බඩිනි වෙනවා. ඉතින් ව්‍යා නිසා කුසල ධර්ම දියුණු කරන්න බඳ. විය නතර කළ හැක්සේ විරෝධයෙනුයි. විතකොට බඩින්නට, පිපාසයට අපි ආහාර ගන්න සින ප්‍රමාණයකට අනුවයි. ගැරීරයට පවත්වන්න උවමනා අන්දමට දි මේ ආහාර ගන්නේ. පිටිත ගාතාව පවත්වගන්න තිවන් අවබෝධ කරන්න කියන අදහසින් ම දි. නැතුව මේ ආහාර ගන්නේ හැඩ වැඩ වෙන්න, ගෙන්තිය වැඩ කරගන්න, දුවන්න පතින්න නෙවෙයි. ලස්සන වෙන්න, සුදු වෙන්න නෙමෙයි. අන්න විතකොට ආහාරය කෙරෙනි ඇම්ම දුරටවෙනවා.

සමහරුන්ට උදේ සිල් ගත්තම සවස හතරට සිල් මුදවාගන්හට ඩින. පහුවලා උදේ වෙනකම් ඉන්න බැං. විතකොට අපිට පැහැදිලියි ඩී අයට වීර්යයක් නෑ. සිලයක් ආරක්ෂා කරන්නේත් වීර්යය තියෙන කෙනාමයි. තුන්වෙනි මාර සේනාව ජය අරගෙන නූපන් කුසල ධර්ම උපද්‍වාගන්නේ වීර්යවන්ත කෙනා ම දි.

4. “වතුන්වී තත්තා පවුල්වත්” හතරවෙනි මාර සේනාව තමයි තත්තාව, ආකාව, ඇඳීම. ඔන්න මාරයාට අනුවෙන ඊළග කරැණු. අපි නොයෙක් කරැණුවලට ආකා කරනවා. අපි ආසයි වයසට නො යා ඉන්න, අපි ආසයි ලෙඛිවෙන්නේ නැතුව ඉන්න, අපි ආසයි මැරෙන්නේ නැතුව ඉන්න, වීවාගේ ම අපි ආස කරන්නේ ප්‍රිය අයත් වික්ක විකතුවෙලා, අප්‍රිය අයත් වික්ක විකතු නොවී ඉන්න. තව අපි ආසයි කැමති දේවල් ම ලැබෙනවා නම්. අවසානයේ අපි ආසයි උපදින්නේ නැතුව ඉන්න. නමුත් අපි ආකා කළ පමණින් මේ දේවල්වලින් නිදහස් වෙන්න බැං. ඩී තුළින් අපට හටගන්නේ දුකක් පමණයි.

ඩී වගේ ම රුප, ගබ්ද, ගන්ධ, රස, පහස අරමුණුවලට තත්තාව, ඇඳීම ඇතිවෙනකොට ඩී තත්තාවෙන් නිත බේරාගන්න සිහිය පිහිටුවාගන්න තියෙන්නේ වීර්යයෙන් ම දි. නැත්තම් විය රුපයට ඇතෙනවා, ගබ්දවලට ඇතෙනවා, ගඳ සුවිදට, රසයට, පහසට, අරමුණුවල ඇතෙනවා. ඇලුන ගමන් විය මාරයාට බැඳෙනවා. කුසල ධර්ම උපද්‍වාගන්න බැරැව යනවා. විහෙම නම් කුසල ධර්ම උපද්‍වාගන්න වීර්යය අවශ්‍යයි. දැන් කාරණා හතරයි.

5. “පංචම් රීජම්දේං තේ” පස්වෙනි සේනාව තමයි නිදිමත හෙවත් කායික මානසික අලසකම. සමහරු මේ වෙලාවෙත් නිදි. ඔන්න ඩී අය තුළ කුසල ධර්ම උපද්‍වාගන්න වීර්යයක් නෑ. වීර්යවන්ත කෙනා බණා අනනවා, වීර්යවන්ත කෙනා ධර්මයේ නැයිරෙනවා. පින්වතුති, කායික මානසික අලසකම ඇතිවෙන්නේ සතර සතිපරීධානය තුළ සිහිය පිහිටුවන්නේ නැති නිසා ම දි. මේකෙන් නිදහස් වෙන්නේ නම් වීර්යවන්ත කෙනා ම දි. පින්වතුති, තොදුට මතක තියාගන්න අදුරත් සමගම තමයි නිදිමත වන්නේ. ආලෝකයත් සමග කායික මානසික අලසකම නැතිවෙලා යනවා. ඉතින් සිත තුළ ආලෝකය උපද්‍වාගෙන, සමාධිය දියුණු කරන ආකාරයත් පිළිබඳව මේ අයට සතර සංඛ්‍යාපාද වලදී ඉගෙන ගන්න පුලුවන්කම තියෙනවා. ඉතින් ඩීක නිසා අපි නින්දට අලසකමට බැඳුනොන් බැඳෙන්නේ මාරයායි. ඩී තුළින් අපි නිදහස් උනාත් මාරයාගෙන් අපි නිදහස් වෙනවා. මේ කරැණු තුළිනුත් අපට පැහැදිලියි නූපන් කුසල ධර්ම උපද්‍වාගන්න වීර්යය අවශ්‍යයි කියල.

6. “ප්‍රධානී හිරු පැවුම්වත්” හයවෙති මාර සේනාව තමයි සිහින් හැදෙන නොයෙකුත් බය වෙන ස්වභාවයන්. හිතේ ඇතිවහ දීතහුත ගතිය. වික වික දේවල් මැවි මැවි පේන් ස්වභාවය. පිහිටුවති, මේ බයවෙන ස්වභාවය අප තුළ හටගන්නේ මම, මගේ, මගේ ආත්මය වශයෙන් අපි බැඳිලා ඉන්න නිසයි. තමන්ට කරදරයක් වෙයිද කියලා බයයි. නමුත් ආසාව නැති කළ කෙනාට රහතන් වහන්සේට කිසි බයක් නෑ. සමහරුන්ට හාවනා කරනාකාට වික වික දේවල් මැවි මැවි පේනාවා, බයවෙනවා. සමහරු ව් දේවල් ගැන නිතලා ඔහෝ නිවන් මග අන්හැරතා බුනාවා. “අම්මේ බිං, ව් හාවනාව නම් කරන්න” කියලා නිවන් මග අතහැර ගන්නවා. සමහරු කළුවරට බයයි. කොහොම බය උනත් අවසානයේ මෙයා බැඳෙන්නේ කාවදා? මාරයාට. මෙයා දැන්නේ නෑ බුදුරජාණන් වහන්සේ ව්‍යාපෘතිව වික්දුක්දාණන්” ව් කියන්නේ වික්දුක්දාණය, සිත කියලා කියන්නේ මායාවක්, සිතේ ස්වභාවය තමයි නොයෙකුත් දේවල් “මව මවා” පෙන්වන ස්වභාවය කියලා මෙයා දැන්නේ නෑ. විරෝධවන්ත කෙනා විරෝධ කරලා නිදහස් වෙනවා. විරෝධ නැති කෙනා මාරයාට අභුවෙනවා.

7. “සත්ත්ව විවිධිවිෂා තේ” සත්ත්වෙති මාර සේනාව තමයි විවිධිවිෂාව. ඒ කියන්නේ බුදුරජාණන් විහන්සේ ගැන කුසල ධර්ම ගැන ඇති වින සැකය. “මය කිවිවට දිව්‍ය ලෝක කොහොදා? තියෙන්නේ” තිබිබා නම් මෙලහකට විද්‍යාඹූයන්ට අභුවෙනා, නැත්ත් නම් අපාය කොහොද තියෙන්නේ, තිබිබා නම් මෙලහකට යාහාවක් යවලා. කිය කිය මෙයා ධර්ම මාර්ගය සැක කරනවා. නිවන් මග අතහැර ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට ප්‍රශ්න කර කර ඉන්න අයට ලස්සන උපමාවක් කියනවා.

එන්න කෙනෙකුගේ පසුවට ඊතලයක් වැදෙනවා, වැදුනට පස්සේ මොහුව මරණාසන්න දිකින් ඇදුගෙන වැටෙනවා. ඉතින්, කවුරු හරි ඇවිදින් මොහුව බෙහෙන් කරන්න වෙළුවරයෙන් ප්‍රාගට අරගෙන යනවා. ගියාට පස්සේ රෝගිය කියනවා. “හා හා ඊතලේ ගලවන්න දෙන්න බිං, ඊතලේ විද්ද කෙනාගේ නම කියනකළ්, වයස කියද දන්නේ නෑ, මොහ කුලේද දන්නෑ, පැලුද, හකුරැද, කරාද දන්නේ නෑ” කිය කියා ප්‍රශ්න කර කර ඉන්නවා. ඊතලේ ගලවන්න දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ව්‍යාපෘති “අනේ! මේ කෙනා මේ ප්‍රශ්නවලට උත්තර නො බොම මරණායට පත්වෙනවා” කියලා. අන්න ඒවාගේ තමයි කුසල ධර්ම ගැන ප්‍රශ්න කර කර ඉන්න කෙනා මැරුලා ගිහිල්ලා සතර අපායේ උපමානකළ් ව් කෙනාවත් දන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සැකයෙන් නිදහස් වෙන්න නම් මුලින් ම ගුද්ධාව ඇති කර ගන්න ඕනෑ. ඒ වගේ ම

ඩර්මය ඉගෙනගන්හ සිහ. අන්හ විතකොට ඒ කෙනාට මාරුයාගෙන් නිදහස් වෙන්හ පුලුවන්, සැකෙන් නිදහස් වෙන්හ පුලුවන්.

8. අටවෙනි මාර සේනාව බූදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්වා වලාලා. “මක්බෝ එමිනෝ තේ අටිධම්” ඒ කියන්නේ දැඩි බව සහ ගුණාමකු බව. සමහර යහපත් දේ පිළිගන්හ කැමති නෑ, නම්මූහිල් නෑ. තමන් තමයි ඔක්කොම දැන්නේ කියලා හිතාගෙන ඉන්නවා. අන්තිමේදි තමන්ව දුකට පත්වෙනවා. ගුණාමකු බව කියන්නේ කෙළෙනිගුණ දැන්නේ නැතිකම. ඒ වගේ ම අනෙක් කෙනෙකුගේ ගුණ වහලා තමයි කතා කරන්නේ. තව කෙනෙකුගේ ගුණ දකින්න කැමති නෑ. කවුරු හර ඇවිදුල්ලා කෙනෙකුගේ හොඳක් කිවිවත් “හා නා විය විගෙම නෑ” කියලා ගුණ වහලා කතා කරනවා. ඒ වගේ ම දැඩි බවින් යුත්තයි. කියන දේ පිළිගන්න සූදුනම් නෑ. පින්වතුති, ගුණාමකු බවින් යුත්ත, දැඩි බවින් යුත්ත කෙනා කාටද බැඳෙන්නේ මාරුයාට. විහෙම නම් ඒ දේ ප්‍රහාණාය කරලා කුසුල දර්ම උපද්‍වාගන්හ තියෙන්නේ වීරෝයෙන් ම යි. මාරුයාට පරද්වන්හ තියෙන්නේ වීරෝයෙන් ම යි.

9. “ලානෝ සිලෝශ්කො සක්කාරෝ - මිචිනා උද්දෝ ව යෝ යසේ” නවවෙනි සේනාව තමයි පින්වතුති, ලාභ, පැසසුම්, සැලකිලුවලට මෙය ඇඟලෙනවා. වීවෙශ් ම මේ ලාභ, සත්කාර, කිර්ති, ප්‍රශංසා ලබාගෙන තියෙන්නේ බොරුවෙන්. “අපි තිතමු කෙනෙකුට හොඳට සල්ලි තියෙනවා, හොඳට ගෙවල් දෙරුවල් හඳුවා, ගානවාහන අරගෙන පිවත්වෙනවා කියලා තමුත් දර්මයේ හැසිරිමක් නෑ, සිල් රැකිමක් නෑ. මෙය වංචාවෙන් තමයි මේවා ලබාගන්නේ. බාතිරින් බලන කෙනෙක් තිතන්නේ මෙයා හර වාසනාවන්හ කෙනෙක් කියලා” නමුත් අනුසන්තරයෙන් මෙය කාට ද අනුවෙලා ඉන්නේ, මාරුයාට. මාරුයාට අනුවෙවිව කෙනාට ගැලුවීමක් තියෙනවා දී නෑ. විය ආයි ආයි සතර අපායේ වැට් වැට් සංසාරේ යනවා. ලාභ පස්සේ, ප්‍රශංසාව පස්සේ, කිර්තිය පස්සේ, සැපය පස්සේ දුවින අය මාරුයාටයි අනුවෙලා ඉන්නේ. ඉතින් ඒ දේවල්වලට නො ඇල් කුසුල දර්ම උපද්‍වාගන්හ වීරෝය අවශ්‍ය වෙනවා. වීරෝයෙන් ම තමයි ඒ දේවල් ගෙන ඇඟලෙන ගැටෙන ස්වභාවය නැති කරන්න තියෙන්නේ.

10. “යෝ වත්තාන් සමුක්කංසේ - පරේ ව අවජාත්” ඒ කියන්නේ පින්වතුති, තමා උසස්කොට අතින් අයව පහළට දාලා කතා කිරීම. තමත් තමයි සිල්වන්ත, අසවල් කෙනා සිල්වන්ත නෑ. තමන් තමයි භාවනා කරන්නේ, අසවල් කෙනා භාවනා කරන්නේ නෑ කිය කිය කවුරු හර දැඩි මාන්නයක්න් යුත්තව කිවිවාන් විය මාරුයාට

අසුවෙනවා. මෙතන දී තියෙන්න ඕන මේක නොවෙයි, තමන්ගේ සිලගේ ගුණ කියමින් අනිත් කෙනාව සිලයේ පිහිටුවීමයි තියෙන්න ඕන. ඒ දේ හොඳ දෙයක්. මෙතන තියෙන්හේ තමන් ගුණදර්ම මාන්නයෙන් නූවා දක්වමින් අනිත් අය පහලට දාලා කතා කරන ස්වභාවය ගැන. “අනේ ඔයත් ධර්මය ඉගෙනගන්න, අනේ ඔයත් සිල්වන්න වෙන්න” කියන වික බොහෝම නොදැයි. විකාර කවඩාවත් වරදිත්හේ නෑ.

පින්වතුනි, මේ අකුසලය ප්‍රහාණාය කරලා නූපන් කුසල් ධර්ම උපද්‍රවාගන්න නම් වීරියක් තියෙන්න ම ඕන. තමන්ට මාන්නය ආචාරාම ඒ දේ සිහියෙන් දැනගෙන, වීරියයෙන් යුක්තව තමයි ප්‍රහාණාය කරන්න තියෙන්හේ. සිල්වන්ත වෙන්න නම්, සමාධිය දියුණු කරන්න නම්, ප්‍රජාව දියුණු කරන්න නම් වීරියය අවශ්‍යයි. කුසල ධර්ම කියනකාට මේ සන්නිස්ක් බෝධිපාක්ෂික ධර්ම ම ඇතුළත් වෙනවා.

පිටපස්සේ පින්වතුනි, බුද්‍රප්‍රාණාන් වහන්සේගේ සුරු දේශනාවක් තියෙනවා අංගුත්තර කිකායේ දෙවන කොටසේ “පධාන” කියලා සුතුයක්. බුද්‍රප්‍රාණාන් වහන්සේ වදාලා “වත්තාර්මාති නික්බලේ පධානාති” මහජාති, වීරියය හතරක් තියෙනවා. මොනවද ඒ වීරියය හතර, සංවර්ථපධානං, පහාණප්පධානං, භාවනාප්පධානං, අනුරක්ඛබනාප්පධානං

පින්වතුනි, සංවර්ථපධානං කියන්හේ කෙළපස් යටපත් කිරීම පිළිබඳව කරන වීරියය. ඒ කියන්හේ අකුසල ධර්ම නූපද්‍රවීම පිණිස කරන වීරියය. දෙවති වික ප්‍රහාණාය කිරීම පිළිබඳ වීරියය, කියන්හේ නට අරගෙන තියෙන අකුසල ධර්ම ප්‍රහාණාය කිරීම. ඔන්න ඊළගට පෘෂ්ඨ මාතෘකාව, කුසල් උපද්‍රවාගන්න මොනවද කරන්න ඕනෑ. භාවනා කරන්න ඕනෑ. භාවනාව කියලා කියන්හේ වැඩීම, දියුණු කිරීම. මොනවද දියුණු කරන්න ඕනෑ. සිලය, සමාධිය, ප්‍රජාව. ඔන්න තුන්වන කරෙනා. අනුරක්ඛබනාප්ථපධානං කියන්හේ රැකිය යුතුයි. භටග්ත් කුසල ධර්ම තව තවත් දියුණු කළ යුතුයි. රැක ගත යුතුයි. සතරවෙති වික. ඒක නොට ඉගෙනගන්න ප්‍රතිවන්. විතකාට මේ දේශනාවන් කරෙනාක් කියවුනා කුසල් ධර්ම දියුණු කරගන්න උපද්‍රවාගන්න ඕන නම් භාවනා කරන්න ඕනෑ. සමට, විද්‍රෝහනා භාවනා දියුණු කරමින් කුසල ධර්ම දියුණු කරගන්න ඕනෑ. ඉතින් විහෙමනං පින්වතුනි, මේ ලෝකය තුළ නූපන් කුසල ධර්ම වර්ධනය කරගන්හේ වීරියයවත්ත කෙනා ම යි. පංච තිවරණ යටපත් කරලා වීරියයෙන් යුක්තව ධර්මය අවබෝධ කරගන්න ඕනෑ. ඒක මේ පෝය ද්‍රව්‍ය ස්වසට විතරක් සිල් අරගෙන, පෝය ද්‍රව්‍යසට විතරක් බනා අහලා හරියන් නෑ. මම උපමාවක් කියන්නං, ඔන්න කෙනෙක් වතුර බාල්දියක් අරගන්න ලිඳක් ප්‍රගට යනවා. වතුර

ගන්න සිහ්න පිළි සම්පූර්ණයෙන් ම පාසිවලින් වැනිලා. මෙයා මොකද කරන්නේ පාසි ටික අතින් විහෙර මෙහෙර කරල බාල්දියෙන් වතුර විකක් ගන්නවා, වතුර වික අරගෙන ගෙදර යනවා. ද්‍රව්‍ය දෙක තුනක් යනකොට වතුර වික ඉවර වෙනවා. දැන් මෙයා බාල්දිය අරගෙන ආයිමත් පිළි ප්‍රාගට යනවා. දැන් පාසි ටික මුල් ද්‍රව්‍යෙන් ආයින් කරපු විද්‍යාර ම තියෙනව දෑ මුළු පිළි ම පාසිවලින් වැනිලා ගිහිල්ලා. ඒ වගේ වික දීගට ම වීරයය කරන්න සින. නැතිනම් අකුසල ධර්ම තුළින් සිත මැඩ ගන්නවා. විහෙම නම් කුසල ධර්ම උපද්‍රවාගන්න අපට අවශ්‍යයේ ආරම්භ කරන ලද වීරයයේ. ඒ මොහොතේ දී අකුසල ධර්ම ප්‍රහාණුය කරල කුසල ධර්ම උපද්‍රවාගන්න වීරයක් අවශ්‍යයේ.

තවත් උපමාවකින් කිවිවොත් ඉස්සර වැද්දේදේ මොකද කරන්නේ ගින්දර ගන්න. ගල් පතුරු දෙකක් විකට අතුල්ල ගින්දර ගන්නවා. ඉතින් මේ වැද්දා ගල් පතුරු දෙක ටික වේලාවක් අතුල්ල ඉවරවෙලා කම්මෙලිකමට පැන්තකින් තියෙනවා. ටික වේලාවකින් ආයිමත් ගල් පතුරු දෙක අතුල්ලන්න ගන්නවා. දැන් අතුල්ලන්න සින. තියපු තහන ඉඳල දී ආයිමත් මුළ ඉඳල දී අතුල්ලන්න සිනේ. මුළ ඉඳලා ඒ ගල් පතුරු දෙක සිතල වෙනවා වගේ ඉතින් කුසල ධර්ම උපද්‍රවාගන්න අප තුළ විකදීගට ම වීරයයේ තිබිය යුතුයි.

හිස ගිහිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න යම් ආකාරයක මහන්සියයේ ගති ද රිටන් වඩා වීරයයේ අවශ්‍යයේ මේ ධර්මය අවබේද කරන්න. ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලය හොඳ කරගන්න යම් ආකාරයක වීරයක් ගන්නවද ආන්න ව්‍යෙග වීරයක් අවශ්‍යයේ මේ සඳහා. ඉතින් වික නිසා මේ ධර්මය අවබේද කරන්නේ වීරයවන්ත කෙනා ම දි. තුපන් කුසල් උපද්‍රවාගන්න සිල, සමාධි, ප්‍රයුදා දියුණු කරන්නේ වීරයවන්ත කෙනා ම දි. තුපන් සිල, සමාධි, ප්‍රයුදා දියුණු කරන්නේ වීරයවන්ත කෙනා ම දි. තුපන් සිල, සමාධි, ප්‍රයුදා දියුණු කරන්නේ වීරයවන්ත කෙනා ම දි. පටන්ගත් වීරයක් අවශ්‍යයේ. දැන් අපට පැනැදිලිය ඒර් ඒර් ගාරා වල සඳහන් වෙනවා සමහර ස්වාමීන් වහන්සේල භාවනා කරන්න කළින් අධිෂ්ථාන කරනවා ආයිමත් මේ කය වික පැන්තකටවත් හොලවන්නය. මම නිවන් අවබේද කරන තරු දානේ ගන්නේ නඡ. නැගිරින්නේ නඡ තියුල උජ්ඛ අධිෂ්ථානයකින් යුත්තව තමා ඉඳගන්නේ. අවසානයේ ඒ අය නැගිරින්නේ මාර්ග වල ලබලා. විහෙම නඡ පින්වතුනි, තුපන් කුසල ධර්ම උපද්‍රවා ගන්නේ වීරයවන්ත කෙනා ම දි. පූජා වට්ටියක් අරගෙන උජ්ඛ රැඹියර් දැනයේ කොළයක් තියුල දෙවියන් ප්‍රාගට ගිහිල්ලා, මට රස්සාවක් අරන් දෙන්න තියන්න වීරයක් උපමනා නඡ. ඒක ඉතා පහත් දෙයක් නෙමෙදා? මට කසාදයක් හරිගස්සලා දෙන්න. මට ගෙයක්

දොරක් නදලා දෙන්න කියන වික පහත් දෙයක්. නමුත් ඇතැමූත්ට ආකාච මුල්කරගෙන කාමයන් හටගත්තහම ඒක නවත්වන වික ලේසිදා? අමාරදෑ? අමාරදි? රාගය ඇතිවෙනකාට, ද්වේශය ඇතිවෙනකාට, රිරිමිනාට, පැළිගැනීම ඇතිවෙනකාට, මාන්නය ඇතිවෙනකාට, නිදිමත ඇතිවෙනකාට ඒක නවත්වන්න යම් යැදුලා, යායු කරලා නතර කරන්න බැ. මොකක්ද අවශ්‍යය කරන්නේ වීරය. විනෙම නම් තුපන් කුසල ධර්ම වධවාගන්නේ වීරයවන්ත කෙනා ම යි. විනෙමන් අද දුවසේ බොහෝම වටින කියන ධර්ම කරුණු රාජියක් ඉගෙනගත්තා. පළමුව බුදුරජාතාන් වහන්සේ කුම කුමයෙන් කුසල ධර්ම දියුණු කරගත් ආකාරය ඉගෙනගත්තා. රිට පස්සේ දිස මාර සේනාව හඳුනාගෙන මාරය පරදවන වැඩපිළිවෙල අපි ඉගෙනගත්තා. ඒක නිසා පින්වතුනි, තුපන් කුල ධර්ම උපද්‍රවාගන්නේ වීරයවන්ත කෙනා ම යි.

ඉතින් මේ අයත් මේ ධර්මය අහලා වීරයයෙන් යුත්තව ධර්ම මාරිගයේ භැසිරෙන්න මහත්සි ගන්න යින. මරණය පිළිබඳ සිහි කරලා “මරණාත්‍යස්සති භාවනාව” ආදිය කරලා මේ ලැබුණු අවස්ථාවේ දුර්ලනකම ගැන සිහි කරලා දැඩි වීරයයක් ඇතිකරගන්න යින. ඉතින් මේ පින්වත් හැමදෙනාටමත් උතුම් වූ වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන තුපන් සීල, සමාධි, ප්‍රායු දියුණු කරගෙන මේ ජ්‍යෙෂ්ඨ තුළ දී ම සිංසාර දුකින් නිදහස්වීම පිනිස මේ ධර්ම දේශනාව උපකාර වේවා!

සාදු! සාදු! සාදු!!!

මුද්‍රණවාලී පිළිබඳ වස්තානය

පැලුව

ලේන තුකල බෝමයෙන වැඩි දිගුණු කරුණෙන්ම තිබූ කරනු ලබන විරෝධය

පැලුව මොල

නොචත් මහා සංස්කරණයන් ඇව්වයි.

පුද්ධාචාර්ය පිත්වැණි,

අද අපි සූදානම් වෙන්නේ අපගේ ස්වාමී වූ තථාගත, අරහත් සම්මා සම්බුද්‍රපාතාන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධීර්මය රිජකක් ඉගෙනගන්න. මොනවා කරන්නද සූදානම් වෙන්නේ? ධර්මය ඉගෙනගන්නයි. දැන් අපි මේ වෙනකොට තුළක් පාති ඉගෙනගෙන තියෙනවා නේදා? අපි පුංචී කාලේ ඉලුල ම ඉගෙන ගත්තානේ. අපි බලමු පුංචී කාලේ දිනා අපි පුංචී කාලේ තුළක් පිරස් මොන්ටිසේරියට ගිහින් ඉගෙනගත්තා නේදා? ඊළගට අපි හෝඩ්සේ පංතියට ඇතැයුළුවනා. ඊට පස්සේ 1, 2, 3, 4 පංතිවල එහෙම ඉගෙනගෙන දහවන ගේනියේ විභාග පාස් කරන්න ඉගෙනගත්තා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා විවි.විස්.සී. පංතියේ ඉගෙනගත්තා. ඊළගට තව දුරටත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තා නේදා? විතකොට මේ විදියට ඉගෙනගෙන නැවතුනාද? නං. නැවතුන් නැහැ ඊට පස්සේ බාහිරව ඉගෙනගත්තා. සමහරු රස්සාවල් කරන හැරී ඉගෙනගත්තා. තවත් සමහරු රස්සාවල් කරන ගමනුත් ඉගෙනගත්තා. විවාහ වෙළත් ඉගෙනගන්නවා. දැන් මේ ඉගෙන ගැනීල්ලේ කෙළවරක් තියෙනවාදා? නං.

දැන් මේ පිත්වතුන් අහල තියෙනවා මෙහෙම කරාවක්. මිනිසෙක් උනාම මැරෝනකම් ම ඉගෙනගන්න දේවල් තියෙනවා කියලා. අහල තියෙනවාදා නැදේදා අහල තියෙනවා. දැන් මම මේ අයගෙන් පූජ්‍යනයක් අහනවා. මේ කියන කරාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන විකක්ද නැදේදා? දැන් පංතියක ඉගෙන ගන්න ගියහම ගුරුතුමා කියනවා දැන්න අය අත උස්සන්න කියලා. මේ මම කියපු දේ මැරෝනකම් ම ඉගෙනගන්න තියෙනවා කියන කරාව. නැමදෙනාම අහල තියෙනවා. දැන් අත උස්සන්න මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ කියන අය අත උස්සන්න. මෙහාම නෙවෙයි හරුයට අත උස්සන්න. දෙකටම නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ අපි මැරෝනකම් ඉගෙනගත්තර්, කොහොමත් වැඩික් නැහැ. ඒ කියන්නේ ඉගෙනගෙන වැඩික් නැහැ කියන වික දා? විහෙම නෙවෙයි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නෑ කියන කටිරිය වික දෙනයින් නිරියේ ඒ අය තමයි හරු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මැරෝනකම් ඉගෙනගන්න දෙයක් නැහැ පින්වතුනි, අපිට වැරදිලා තියෙනවා. ඒක තමයි අපි මේ පෘත්‍රන කරාව පිළිඅරන් තියෙන්නේ. මොකක්ද? අපි කියමු මිනිහෙක් උනා ම මැරෝනකම් ම ඉගෙනගන්න තියෙනවා කියලා. නමුත් අපි හරු දේ ඉගෙනගත්තා නම් මැරෝනකම් ඉගෙනගන්න දෙයක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන අවබෝධ කළ ම ප්‍රකාශයක් කරනවා. ඒක ප්‍රකාශයක් නො වෙයි. ඒක සිංහනාදයක්. මොකක්ද “ව්‍යිකිතං බූහ්මවරයං කතං කර්ත්‍යියං නාපරං ඉත්තත්ථායාති පජානාතිති” විහෙම කියන්නේ මැරුල දා? විහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මැරෝනකම් ඉගෙනගන්න දෙයක් නැහැ. දැන් අපිට වැරදිවිව තැනක් තේදා? ඔන්න නොයාගන්න. දැන් බලන්න මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය. මොකක්ද අපේ අඩුපාඩු අපට නොයාගැන් පූජාවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපට කිවිවා දහම් කැඩිපතක් ගැන. මේක තමයි කැඩිපත. අපි නැම තිස්සේම ධර්මය අපේ පීවිතයට ගෙවන්න සිහේ. විතකොට අපිට අඩුපාඩු හම්බවෙනවා. විතකොට ඒ අඩුපාඩු සකස් කර ගන්නවා. ඒක තමයි ධර්මය සරණ යනවා කියන්නේ. ඉතිං අර ප්‍රකාශය අර සිංහනාදය... ව්‍යිකිතං බූහ්මවරයං කතං කර්ත්‍යියං නාපරං,..... බූහ්මවාර පීවිතය තිමකරන ලදී. වෙන කළ යුතු කිසිදෙයක් නැත. වෙන කළයුතු කිසිදෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. “පජානාති” කියන්නේ

අවබෝද කරගන්තා. ඩීක සූංඡායක්. ඩීක නිතිවිච විකක්ද නිතට? නෑ. අපට වරදින්නේ ඔතහ. මොකද අපි නිතත් ඉන්නේ නිතට නිතහන වික තමයි හර කියලා. පින්වතුති, භාගාවත් බුදුරජාණාන් වහන්සේ අපට උගන්වන්නේ නිතට නිතහන වික හර කියලා කියන්න ද වෙහෙම නැත්තම් මොකක් කරන්න කියලද? නිත වඩින්න වික්සූංඡාය ඩී මොකක්ද කරන්න කියලා නියන්නේ අවබෝද කරන්න කියලා. නමුත් අපි මොකද කරන්නේ? නිතට නිතහන වික පිළිගන්නවා. මෙක අවබෝදයෙන් ඇතිවන තුවනාක්, කියලා කියන්නේ ඩීකයි. අන්න විනැකාට අර සිංහනාදය පවත්වනවා. වෙහෙම් අපි ඇද ඉගෙනගන්නේ අන්න විවැනි දෙයක්. උතුම් දෙයක්. යම්කිසි කෙහෙකුට දැක්කමක් තියෙනවා නම්, වුවමනාවක් තියෙනවා නම් වීරියක් තියෙනවා නම් ඔය කියපු සිංහනාදය මේ පිටිතයේ දී පවත්වන්න පුළුවන්.

ඉතිං ඩී සඳහා තමයි අපි ඇද ධරුම කාරණා ඉගෙනගන්නේ. ඉතිං මම මේ අයගෙන් තවත් ප්‍රශ්නයක් අනනවා. ඩීකටත් උත්තර දෙන්න ඩීනේ. දැන් අපි අපේ ඒවිතය ගැන බැලුවෙන්, කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මොකක්ද ඩී සිත, කය වශයෙන්. මූලික වශයෙන් වෙන් කරන්න පුළුවන්. දැන් මේ දෙකන් සිත ද, කය ද වැඩියෙන් වටින්පේ. ඩීකටත් දෙගොල්ක් ඉහ්නවා. ආයේ අත උස්සන්න. දැන් ඉතිං ජන්දේ දෙන්න. අත උස්සන්න කය වටිනවා කියන අය වික්කෙහෙක් ඉහ්නවා. සිත වටිනවා කියන අයන් ඉහ්නවා. විකක්වත් වටින්නේ නෑ කියන අයන් ඉහ්නවා. ඩී ගොල්ලන්ට සිත වටින්හෙන් නැහැ. කය වටින්හෙන් නැහැ. වෙහෙම අයට බුදුරජාණාන් වහන්සේ වටින්හෙන් නැහැ. ඩීව තමයි අපට තියෙන අනතුරු. මොකද විකක්වත් වටින්නේ නෑ. වෙහෙම බිජ මේ ගමන යන්න. මේ ගමන යන්න ඕන අවබෝදයෙන්. මේ දෙකන් වැඩියෙන් වටින්නේ සිත. ඩීකට හේතුව බලමු. අපිට යම් තැනක ගැටුවක් ප්‍රශ්නයක්, අර්බුදයක් හටගත්තොත් හටගන්නේ නිත පිරිහිමෙන්ද? කය පිරිහිමෙන්ද? නිත පිරිහිමෙන් තේද? සිත පිරිහුණාත් කය පිරිහෙනවා වැඩියි. දැන් ගමී ගොඩී කඩාවක් තියෙනවා, ගහෙන් වැටිවිව මිතිහා නොද කරන්න පුළුවන්. ඩීන් සිතින් වැටිවිව මිතිහා නොද කරන්න තියෙන් සිත ම දී. දැන් අපි මෙවිවර කළු මහන්සිගන්නේ මොකක් රැකගත්තද? කය රැකගත්ත තේද? අපිට තවත් වැරදිවිව තැනක් නොයාගන්න පුළුවන් උනා.

බලන්න ඔහ්න සික තමයි අපිට තියෙන අනතුර. අපි ඉපදිළිව දූවසේ ඉලුව ඉගෙන ගන්නවා කය ආරක්ෂා කරන හැරී. ඉතිං සික මැරෙනකම් ඉගෙනගේතත් ඉගෙනගෙන ඉවට කරන්න, බිජඟ. ඇයි කය ආරක්ෂා කරන්න පුළුවන්ද? බං. එක මහ පොලොවට දිරුලා පස්වෙලා යනවා. නමත් යමිකිස කෙනෙක් සිත රැකගත්තොත් අන්න විය දිනුම්. විතකොට බුදුරජාතාන් වහන්සේගේ ධර්මය තුළින් ඉගෙන ගන්න සින මේ නොමග යන සිත, පිරිහිලා යන සිත රැකගත්තාන් විදිය, දියුණු කරගත්ත විදිය, මේක බුදුරජාතාන් වහන්සේ වික්තරා අවස්ථාවක කියනවා “පින්ටින් මහණෙහි, මේ සිත දියුණු කරගත්තොත් මේ හිමාල පර්වතය වුනත් දෙකට පළන්න පුළුවන්” කියලා. අනුලා තියනවා තේදි? වෙනෙනම් මහන්සිගත්ත සිනේ සිත රැකගත්ත. දැන් අර මම තිවිවේ මෙතන හිරිය දෙක ම වටින්නේ නැති කට්ටිය. වෙනම අයට බුදුරජාතාන් වහන්සේ වටින්නේත් නැහැ. එකට හේතුවක් තියෙනවා. බුදුරජාතාන් වහන්සේගේ වටිනාකම කෙනෙකුට තේරෙන්නේ තමන්ගේ වටිනාකම තේරෙන කෙනාටය. එකත් උදාහරණයකින් පෙන්වන්නම්. ඔහ්න තරුණ පුතෙක්, වැඩිහිටියෙකුට කියනවා ‘අයියේ සිගරට් බොහෝන විපා, තාත්තේ මත්පැන් බොහෝන විපා, මත්පැන්, සිගරට් බිවිවම ඔයාගේ කටේ පිළිකා හැදෙළයි. ඔයාගේ ආමාය ඉදිමෙන්න ගන්නවා ඡිරෝසිස් කියලා ලෙඩික් හැදෙනවා. මේ වගේ ගෙවි හැදෙනවා.” මෙහෙම කියනකොට ඒ අය කියනවා “උඩ කට වහ ගනින්, මටන් මෙධ හැදෙන්නේ, උඩට මොකදු?” වෙනම කියන අය ඉහ්නවා තේදි? විතකොට වියාට තමාව වටිනවාදා? නං. විතකොට වියාට බුදුරජාතාන් වහන්සේ කියලා දෙන ධර්මය වටිනවාදා? නං. විතකොට වියාට බුදුරජාතාන් වහන්සේ වටින්නේත් නැහැ.

විතකොට මම කියපු කටාව හරදා? තමන්ගේ වටිනාකම දැන්නේ නැති කෙනාට බුදුරජාතාන් වහන්සේ වටින්නේත් නැහැ. මේ ධර්මයෙන් පුයෝජන ගන්නේ තමන්ගේ වටිනාකම දැන්න කෙනා. හාග්‍යවත් බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය දේශනා කරන්නේ දැන්න අයටත්, දකින අයටත් කියලා තේදි? සංසාරේ බිය දකින අයට, දෙක දකින අයට තමයි මේ ධර්මයේ එල පුයෝජන තියෙන්නේ. මොකක්ද සංසාරේ කියලා කියන්නේ. ඉපදෙම්න් මැරෙම්න් යන නො හවතින ගමනට. ඉතිං වෙනෙම ගියාට කමක් නැහැ අපි මනුස්ස ගෝකේ විතරක් ඉපදෙනවා නම්, වෙනම වෙන්නේ නැහැගෙන්. මේ පැවිතයේ අපි කටාකරන විදිහර, මේ පැවිතයේ අපි හිතන විදියර, මේ පැවිතය තුළ අපේ කය පරිහරණය කරන විදියට අපිට ක්‍රම රැස්වෙනවා තේදි? අන්න ඒ කර්ම රස්වෙවිව විදියට ඒ කර්මය විපාක දෙන්න සින

විදියට අපි උපදිනවා.

ඉතිං බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ‘කම්මතස්සකෝමනි, කම්මතදායාදේ, කම්මතයෝනි, කම්මතබන්දු, කම්ම පටිසරණෝ’ යං කම්මම කරස්සාම කළුනාත්‍යං වා පාපකං වා තස්ස දායාදේ හවිස්සමිති’. මේ ලෝක සත්වයන් සියලු දෙනාම කරමය තමාගේ දෙය කරගෙනයි සිටින්හේ, කරමය දැක්වැද්ද කරගෙනයි සිටින්හේ, කරමය උප්පත්ති ස්ථානය කරගෙනයි සිටින්හේ, කරමය දැනුතිය කරගෙනයි සිටින්හේ, කරමය පිළිසරණ කරගෙනයි සිටින්හේ, යම්කිසි වෙළාවක හොඳ දෙයක් හරි නරක දෙයක් හරි කලුත් විනි විපාකය දායාද වශයෙන් පිටුපසින් වෙනවා. අන්න විහෙනම් අපි මේ ගතකරන මිනිස් ජ්විතය තුළ අපි තිතන, කඩා කරන විදිය, කය පරිහරණය කරන විදියට අපට විපාක දෙන්න කරම සකස් වෙනවා. අන්න ඒ කරම සකස්වෙවිව විදියට අපි විතන ගිහින් උපදිනවා. මෙන්න මේක් බය දකින කෙනාට වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ සිත්ත්, කයත්, වචනයත් යහපත් විදියට පාවිච්චී කරන කෙනාට කුසල විපාක තිබෙන විදියට කරම සකස් වෙනවා. කුසල විපාක කියන්නේ සැප විපාක විදින්න පූලවන් ස්ථානවල උපතක් සකස්වෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක, මුහුණ ලෝක, බුන්ම ලෝක ඒවා සැප සහගතයි. ඒ විදියට තමන්ගේ සිත, කය, වචනය පරිහරණය කලුත් විතන උපදිනවා. විතකොට යම්කිසි කෙහෙක් අයහපත් විදියට තමන්ගේ වචනය, තමන්ගේ ගුරුරය, තමන් තිතන විදිය පාවිච්චී කලුත් වියාට දුක් සහිත තැනක, අයහපත් තැනක, කටුක වූ තැනක උපදින්න සිද්ධ වෙනවා. ඒ තමයි සතර අපාය. ඉතිං අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙතැනින් නවතින්නේ නැහැ. අප්ප රිට විහා වික්ක ගෙන යනවා. මොකක්ද? මේ දෙපල ම උපදින්නේ නැති විදිය. ආන්න ඒක කියලා දෙනවා. ඒ කියන්නේ කුසල විපාකය පිණිස කරම සකස්වීම නවත්වන්නත්, අකුසල විපාකය විදින්න කරම සකස්වීමත් නවත්වන විදියත් අපට කියලා දෙනවා. අන්න ඒ තුමය තියෙන්නේ ආර්ය අෂ්ධාංගික මාර්ගය තුළ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව වක්බුකරණී, දැනුනුකරණී, උපසමාය, අනික්දුණාය සම්බෝධ්‍යාය, තිබ්බාතාය, සංවත්තති. විතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ කාරණා රික ඇති කරවලා දෙන්නේ. (වක්බුකරණී) දහම් ඇසක ලබා දෙනවා, (දැනුනුකරණී) තුවනු උපසමාය දෙනවා, මොකෙහ්ද මේවා ඇතිකරලා දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ධාංගික මාර්ගයෙන්. (෋පසමාය) සංස්දීමක් ඇති කරලා දෙනවා. දහන් නැමදෙනා ම කරන කඩාවක් තමයි අන් කිසිම සැනසිල්ලක් නැහැ

අපට කිය කියා දුවනවා තේදී? සහනසිල්ල හොයාගන්න දුවනවා. මොනවා අරගෙනද දුවන්හේ. පොල්ගෙධිය අරන් දුවනවා කපුරු පෙන්තක් එක රුඩ තියාගෙන. මොකටද, සහනසිල්ල හොයාගෙන. ඔවුව වටෝ කරකවලා පොලවේ ගනනවා. රිට පස්සේ තවත් හොයෙක් දේවල් කරනවා මොකටද මේ. සහනසිල්ල හොයාගන්න.

ඉතින් බලන්න බුදුරජාතාන් වහන්සේ සහනසිල්ල උබෙන විදිය කියලා තියෙනවා. එක ගණන් ගත්තේ නැහැ. එවා හිතන්නෙවත් නැහැ. අරවා තමයි කරන්නේ. සහනසේයිදී? නෑ. මේතාක් ලෙශකයේ අස්ස්වැසිල්ලක් ලැබූනා නම් ආර්ය අෂ්ධාංගික මාර්ගය පිළිපැදිම තුළින් විතරයි එක ලැබූහේ. එක තමයි සහනසිල්ලට හේතුව. අනික්ද්‍යාය (විශේෂ කුදාතායක් උපදාලා දෙනවා). ප්‍රයුවක් (෋පදාලා දෙනවා). නුවන උඩකරවලා දෙනවා. යම්කිසි කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ධාංගික මාර්ගය, සම්මා දැටියි, සම්මා සංකර්ප, සම්මා වාචා, සම්මා කම්මත්ත, සම්මා ආසිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ අංග අට මොකක්ද කරන්න තියෙන්නේ. ඔන්න ඔව්වර කල් බණ ඇඟ්චාවා. උත්තරේ ආවේ නැත. ආර්ය අෂ්ධාංගික මාර්ගය මොකක්ද කරන්න තියෙන්නේ? ප්‍රග්‍රාම කරන්න. අවබෝධ කරන්න තියෙන්නේ මොකදීද? උකයි, අවබෝධ කළ යුත්තේ. විනකාට ‘දුකේ හටගැනීම’ ප්‍රහාතාය කළ යුතුයි. ප්‍රහාතාය කරනවා කියන්නේ නැතිකරලා දානවා. රිටපස්සේ ‘දුකේ නැතිවීම’ සාක්ෂාත් කරනවා. තමන්ගේ අත්දැක්මක් බවට පත් කරගෙන මාර්ගය ප්‍රග්‍රාම කරන්න ඕනෑම්. පින්වතුනි, මේ අපගේ තාවාගත වූ, ලෙශක ස්වාමි වූ හාග්‍රාවත් බුදුරජාතාන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධිර්මය ප්‍රදුම ආශ්වර්ය දෙයක්. මේකේ අසිරිය මොකක්ද දන්නවද? යම්කිසි කෙනෙක් මේ ධර්මය ඉගෙනගන්න කොට, තේරේන්නේ තමන් ගැන. රිළයට මේ ධර්මය අවබෝධ වෙනකාට අවබෝධ වෙන්නේ තමන් ගැන. අන්න එ නිසා තමයි මේ ධර්මය ඕනෑම කෙනෙකුට අවබෝධ කළ හැක්කේ. වයස් සීමාවක් නැහැ. තමන් ගැන තේරේනවා නම් ධර්මය තේරේනවා. තමන් ගැන තමයි ධර්මයෙන් උග්‍රහන්හේ. නමුත් අපි මෙව්වර කල් අපි ගැන ඉගෙනගන්න අපි ගැන හොයන්න අපිට වෙවිව දේ මොකක්ද කියලා හොයන්න අපි දිව්චාවා. අපි හැමෝටම තියෙනවා ‘කඩයක්’ අපි නැමෝම කඩේ මල්ලේ දාන් දුවනවා. මොකක්ද කඩේ හර, ‘පත්කඩේ’ මොන පත්කඩේද? වේලපත්කඩේ. ඔය කඩේ මල්ලේ දාගෙන දුවනවා. පොඩිඩික් අපට ගැස්සෙනකාට, පොඩිඩික් ඇග රත්වෙනකාට දාගන්නා.

කවේ දාගත්ත මල්ලේ දුවනවා. දුවලා හොයනවා මොකද අපට උනේ කියලා. හම්බ උනාද? ඊපගට අපි, අපි ගැන ඉගෙනගත්ත සාස්තර ඇහුවා. හම්බවුනාද? නං. අපි ගැන ඉගෙන ගත්ත නිමිත් බැලුවා. හම්බ උනාද? නං. අපි, අපි ගැන ඉගෙන ගත්ත නිමිත් බැලුවා. හම්බ උනාද? නං. හම්බ උනා නම් ප්‍රක්ෂේ ඉවර්වෙන්න ඩිනේ. ඒකට ගේතුව තමයි, අපි, අප ගැන හොයත්ත ගියේ හොයත්ත ගිය කෙනාවත් තමන් ගැන දැන්නේ නැති කෙනෙකුගෙන්. දැන් අපි ශාස්ත්‍රයක් අහත්ත ගියා. වියා තමන් ගැනවත් දැන්නවා දේ? නං. වියා ගැනවත් දැන්නේ නැති කෙනෙක් වියා අනුත් ගැන කියා දෙන්න හදනවා. බිලුත්න කොට්ටර වියා බොලුදී ද කියලා. දැන් අපට මේ තුවත් ඇතිවුහේ කොහොත්ද? ධර්මය තුළින්. ඇයි මං කිවිටේ ඉස්සෙල්ලා. යම් කෙනෙකුට මේ ධර්මය ඉගෙනගත්ත කොට තෝරෙන්නේ කා ගැනදා? තමන් ගැන. විහෙනම් ගම්කිස් කෙනෙක් තමන් ගැන දැනාගත්ත ඩිනි නම්, ධර්මය ගැන දැනාගත්ත ඩිනි. තමන් ගැන අවබෝධ කරගත්ත ඩිනි නම් ධර්මය ගැන ඉගෙන ගත්ත ඩිනි. ඉන්පස්සේ තමයි අර සිංහනාදය කරගත්ත ඩිනේ.

විහෙනම් හැමදෙනාම උත්සාහ ගත්ත ඩිනේ හිස ගිනි ගත්ත කෙනෙක් ඒ තින්න නිවහ්න උත්සාහ ගත්ත නවා විගේ තමන් ගැන අවබෝධ කරගත්ත. තමන් ගැන අවබෝධ කරගත්තනම් අර්ථය අවබෝධ කරන්න ඩිනි. විතකොට මෙවිටරක් අපි ඉගෙනගත්තා අපට වැරදිවිව තැන්, දැන් තෝරෙන් නැදුදා? අපි ඉගෙනගත්තේ අපි ගැන නොවෙයිදා? මේ කඩා කරපු රිකෙන් අවබෝධ වූනේ තමන්ගේ අඩුපාඩු නොවෙයිදා? අපි මේ අඩුපාඩු ඔක්කොම හොයගත්තේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. විහෙනම් අපට විකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි.

ඉතින මේ අය මේ දුවස්වල ඉගෙනගෙන යනවා දිගටම අපගේ කාරුවත්ත වහන්සේ විදාරණ ලඳ සන්තිස් බේදි පාක්ෂික ධර්ම ගැන. සත්තිස් කියන්නේ තිස් හතක්. බේදිපාක්ෂික ධර්ම කියන්නේ නිවන පිණිස උපකාරවන ධර්ම. බුදුරජාණන් වහන්සේ, මුහුදේ තියෙන මුතුමැණික්වලට උපමා කඩා මේ ධර්මයේ තියන සත්තිස් බේදි පාක්ෂික ධර්ම. සත්තිස් බේදි පාක්ෂික ධර්මවල අද අවවෙන දුවස. සතර සතිපරීධානය ගැන ඉගෙනගත්තා. සතර සම්මක් ප්‍රදාන වීරියයේ අද තියෙන්නේ හතරවෙති වික. “උපන් කුසල් වැඩි දිගුණු කරගැනීම.”

පින්වතුන් සත්තිස් බේදිපාක්ෂික ධර්මවල, “සතර සතිපරීධානය” වැඩුවා පැත්තකින් තිබිබා. දැන් ගත්ත ‘සතර සමනක්

පුද්‍රහ විරිය’ එක දියුණු කළ ය. පැන්තකින් තිබිබා. එක කරන්න පුළුවන්ද? විහෙම බැහැ. දැන් මේ වෙන වෙනම ඉගෙනගන්නවා තමයි නමුත් මේක එකට ම තමයි කියාත්මක වෙන්නේ. මේක වෙන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනවා. උපන් කුසල් වැඩි දියුණු කරගැනීම මේ විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනවා “උප්පන්නාන් කුසලාන් ධම්මාන් දීතිය. අසම්මෝසාය හියෙන්නාවාය, වේපුල්ලාය, භාවනාය පාරපුරිය, ජන්දං ජන්ති, වායමති, විරයං ආරඟති, විත්තං පශ්චත්නාති, පදනාති” එ විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ උපන් කුසල් වැඩි දියුණු කරගන්න විදිය කියලා දුන්නේ. දැන් අපිට තේරෙන විදියට මේක ගළපගෙන “උප්පන්නාන් කුසලාන් ධම්මාන්” උපන් කුසල් වැඩි දියුණු කරගන්නවා. දැන් අපි මේක තේරෙමි කර ගනීම්.

උපන් කුසල් තමයි ශීල, සමාධි, ප්‍රයුෂ යම් ප්‍රමාණයකට වැඩිල තියෙනවා නම් එවා වැඩි දියුණු කරගැනීම. රළුගට ‘දීතිය’ එ කිවිවේ උපන් කුසලය පිරිහෙන්නේ නැතුව පවත්වාගැනීම. ‘අසම්මෝසාය’. මුලාවට පත්වෙන්න දෙන්නේ නෑ. උපන් කුසලය පවත්වා ගන්නවා. ‘හියෙන්නාවාය’. උපන් කුසලය වැඩි දියුණු කර ගන්නවා. ‘වේපුල්ලාය’. බලවත්ව ඇති කරගැනීම පිනිස. සුළු වශයෙන් නම් තියෙන්නේ බලවත් කර ගන්න සිනේ.

රළුගට “භාවනාය” ප්‍රගත් කරන්න සිනේ. විහෙම නැත්නම් තවත් විමසන්න සිනේ. වැඩින විදියට උපන් කුසලය දියුණු වෙන විදියට. ‘ජන්දං ජන්ති’ කැමැත්තක් උපදවාගන්න සිනේ. ‘වායමති’ වැයම් කරන්න සිනේ. ‘විත්තං පශ්චත්නාති’ සිත දැඩිකොට අධිෂ්ථානයක් ඇතිකරගන්න සිනේ. ‘පදනාති’ බලවත් විරියයක් ඇති කරගන්න සිනි. උපන් කුසල් වැඩිදියුණු කරනකොට නුපන් කුසලත් වර්ධනය වෙනවා. මේක වෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. විකකට විකක් සම්බන්ධව තමයි නැති සිටින්නේ. බලවත් අධිෂ්ථානයක් තියෙන්න සින. ඉලක්කයක් තියෙන්න සිනේ.

අංගත්තර තිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා වෛපදාමක් උදාහරණයට අරගෙන වෙළඳ ඉලක්ක ඇති කරගන්නවා වගේ. භාග්‍යවතුන් වහන්සේ හිකුත්ත්ට දේශනා කරනවා “අනවල් දිනය වෙනකොට සමාධියක් ඇතිකරගන්න සිනේ”. “මම මෙවිවර කල් මත්පැන් ඩිවිවා. මම ඉදිරි දිනකදී නවත්වනවා කියලා” බලවත් අධිෂ්ථානයක් ඇති කරගන්න සිනේ. මේ ධර්ම මාර්ගයේදී අපට ඉතා වුවමනායි දැඩි අධිෂ්ථානය. විශේෂයෙන් ම උපන් කුසල් පවත්වා

ගැනීමටත්, ව්‍යා දියුණු කර ගැනීමටත් හාවනාවෙන් පරිපූර්ණ කරගැනීමටත් දැඩි අධිෂ්ථානයක්, වේරෝයක් තියෙන්න ම ඕනෑ. මොකද බොහෝ දෙනෙකුට ආරම්භක වේරෝ නොදුට තියෙනවා. ඒත් හෙක්මුම්, පරක්බම වේරෝය නෑ. ඉතින් ව්‍ය නිසා අපි මේ සංසාරයෙන් තිදහස් වෙන්න තිතාගෙන රාග, දේවීග, මෝහ, උරු කරන්න යම් ඉද්ධාවක් ඇති කර ගන්තනම්, යම් සිලයක් සමාදන් වුනා නම්, යම් සමාධියක් ඇති කර ගන්තා නම් ව්‍ය ඉද්ධාව, ව්‍ය සිලය, ව්‍ය සමාධිය, ප්‍රජාවෙන් පරිපූර්ණ කරගන්නා තෙක් මාගේ වේරෝ නම් අත හරන්නේ නෑ කියලා අධිෂ්ථානය නැවත නැවත කරගත යුතුයි. අත්න විවිධ අපට නැකියාව ලැබෙනවා. දිනෙන් දින ඉපදෙන කුසල් වැඩි දියුණු කර ගැනීමට. ද්‍රවකක් මහා හත්වීපදෝපම සූභ්‍රයේ සංරුදුත් මහ රහන්සේ මෙන්න මෙහෙම දේශීනා කරනවා. “මහ පොලුවේ ඇවිදාගෙන යන සතුන්ගේ පියවර සටහන් වලින් ලොකුම පියවර සටහන තියෙන්නේ ඇතාව. මේ විශාලම පියවර සටහන ඇතුළට අතිකුත් සියලුම සතුන්ගේ පාද බහාලන්න ප්‍රතිචාරයි. අන්න ව්‍ය වගේ තමය මේ ලෝකේ යම්තාක් කුසල ධර්ම තියෙනවා නම් ව්‍ය සියලුම වතුරාර්ය සත්‍යය ධර්මයට බහාලන්න ප්‍රතිචාරයි” කියලා. අපි දැන් උපන් කුසල ධර්මයන් වැඩිදියුණු කරගැනී ම කියන්නේ වතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ම යි. දුක මොකක්ද, කියලා අවබෝධ කරගත යුතුයි. දුක හැදෙන නැටි ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිවීම මාර්ගය ප්‍රගුණ කරන්න ඕනෑ. ඕකට වේරෝය කරන්න ඕනෑ.

මොකට ඉස්සෙල්ලා ම ඕන අපට ඉද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි ආර්ය මහා සංස්කර්තනය කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන ඉද්ධාව ඇති කරගන්න ඕනෑ. ඊට පස්සේ ධර්මය තුවනින් විමසන්න ඕනෑ. පංච උපාදානස්කන්දය ගැන, පරිවිච සමූහ්පාදය ගැන, ආයතන ගැන, බාහුන් ගැන ඉගෙනගෙන තුවනින් විමස්විට ව්‍ය කෙනාට ප්‍රතිචාර දම්මානුසාර වෙන්න. ඉන්පසු ව්‍ය කෙනාට සත්‍යය කුඩානාය අවබෝධ වුණා නම් ව්‍ය කියන්නේ සේකාපන්න වුණා නම් අන්න උපන් කුසල් තවත් වැඩිදියුණු වුණා. ඉන්පසු සකකුගාමී, අනාගාමී, අරිහත් වුණෙන් අන්න එදාට ව්‍ය උත්තමය තමන් සිල, සමාධී, ප්‍රජා වශයෙන් උපන් කුසල් හාවනාවන් පරිපූර්ණ බවට පත්වුනා කෙනෙක් වෙනවා. විහෙනම් අපි බලම් දුක ගැන. අපිට දුක තේරෙන්නේ නැත්තේ ඇය කියලා බලමු. මේ නැමදෙනාම දුකට කැමතියි. මම කියලා දෙන්නම්. මොකක්ද දුක. “ජාති’පි දුක්බා, ජරා’පි දුක්බා, වන්ඩි’පි දුක්බෝ මරණමඡි දුක්බං අප්පියෙන් සම්පයෝගේ දුක්බෝ, පියෙන් විප්පයෝගේ දුක්බා යම්පිවිවං න ලහති තම්පි දුක්බං සංඛ්‍යාත්තේන්

පණ්ඩුව්පාදුනක්ඛත්ත් දුක්ඩා". දැන් අපි අහල තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. අවබෝධ වෙත තියෙනවා දෑ නං. ඒකට තමයි වීරිය කරන්න සිහේ. ඔය කාරණා ටික තමයි දුක. අපිට අවබෝධ කරගන්න තියෙන්නේ ඔය ටික තමයි. ඔය ටිකට අමතරව අලිත් දුකක් හොඳාගන්නට පුළුවන්ද? බං. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආඹවරිය යි. මේ ආයතනයන්ගේ පහත්ම (ඇස්, කත්, නාස්‍ය, දුව, කය, මනස) තිෂ්පාදනය කරලා දෙනවා. දැන් මේ ඇයේ ඉපදීම දුකයි. මේ ඇස මගේ. මේ ඇස අයිති දුකට. ඇසට ආදුරෝයි නම් මේ ඇහැ මගේ නම් අපි ආදුරෝ දුකට. අපි දැන්ම නැතිව දුක පතනවා හැමදෙනාම. දුක පතනකම් අපට දුක ලැබෙනවා. ඇහැ දුකක් කියලා අවබෝධ කරගෙන ආභා කරන ඇයින් නිදහස් වෙන්න සිහේ. දුකෙන් නිදහස් වෙන්න සින නම් සික තමයි කරන්න කියන්නේ. ඇයි අපට ඇස අවබෝධ වෙන්නේ නැත්තේ. අපි හැමදෙනාම ඇස පිනවන්නයි මහන්සි වෙන්නේ. ඒකට තමයි වීරිය කරන්නේ.

අපි හැමදෙනාම මේ ඇස පිනවන්න මහන්සි ගත්තාවා. සික කරන්නනේ ඉගෙනගන්නේ, දැන් තේරෙනවද පිනවලා ඉවර කරන්න බැහැ. ව්‍යෙහනම් ඇස පිනවන ස්වභාවය නවත්වන්න සිහේ. ඒ කරන පිළිවෙළ හොඳාන් සිහේ. ඒ ඇස අවබෝධ කරපූ උන්මයෙකුගෙන් අපි උපදෙස් ගන්න සිහේ. ඒ උතුමන් වහන්සේ හැමදෙය ම අවබෝධ කරගන්නා. මේ ආයතන හයම අවබෝධ කළා. පිත්වතුනි, බුදුරජාණන් වහන්සේ දැන් පිරින්වන් පාලා. නමුත් බුදුරජාණන් වහන්සේ වඳාලා, "මගෙන් පස්සේස් ඔබලාට ගුරුවරු වන්නේ මේ ධර්මයයි කියලා." උත්වහන්සේ අපට කියලා දුන්නා. මේ ධර්මය "දන්න කෙනාටත්, දකින කෙනාටත් පමණකි ප්‍රයෝගනවත් වෙන්නේ" කියලා දේශනා කළා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද මේ දුකත්, දුකේ හට ගැනීමත්, දුකේ නැතිවීමත් දන්න කෙනාට, දකින කෙනාට. විසේ නම් අපි මේ දුකත්, දුකේ හටගැනීමත්, දුකේ නැතිවීමත් දන්න දකින කෙනෙක් බවට පත්වෙන්න සිති. අපි කාලයක් තිස්සේ ග්‍රේකැටවලට, වතුරවලට මතුරලා පොලොවේ වැළුවා තේද, දකින් නිදහස්වෙන්න කියලා නිතාගෙන, පුහුල්ගෙඩි වහලේ ව්‍යුලුවා. මේ දුකෙන් නිදහස්වෙල සෑමදාම සතුරේන් ඉන්න නිතාගෙන ලැබුණද සතුව? නං. පිත්වතුනි, මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ දුක අවබෝධ කරල ම යි. වෙන කුමයකට මේක කරන්න බං. දැන් බලන්න මේ ධර්මය මොන තරම් ස්වාක්ෂ්‍ය දෑ සන්දිධියික දෑ සිනෑම කාලයකදී දකින්න බරදෑ පුළුවන්. තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. බලන්න ඔයගෙල්ලන් දුකට ආභාකරන ඇය. මේක තමන් තුළින් තමයි අවබෝධ

කර ගත යුත්තේ. අවබෝද කිරීම ව උපන්සාහ කිරීම තමයි විරෝධ කියලා කියන්නේ. ඒ සඳහා සීල, සමාධි, ප්‍රජා වගයෙන් නූපන් කුසල් උපද්‍රවාගෙන ඒ කුසලය වැඩිදියුණු කළ යුතුයි තේදී? පිහ්වතුති, මේකට තමයි යෝනිසේ මහසිකාරය කියලා කියන්නේ. මේක නිකං උඩින් පාන් වෙන විකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය වඳාළ විදියට නූවතින් විමසන්න ඕනෑම්. අන්න විතකාට නෙත්මක් පිපෙනවා වගේ පොත්තේ පොත්ත, දිගහැරෙන්න ගන්නවා. පිපෙන්න ගන්නවා. ප්‍රජාව විවර වෙනවා. මේ ධර්මය අසිරීමත්ත්ව තේරෙන්න ගන්නවා.

දැන් මම ඔයගාල්ලන්ට තවත් කාරණයක් කියන්නම්. ඔන්න කෙහෙක් ඉන්නවා සිල්පද දෙකයි රකින්නේ. වියාට නිතෙනවා තව සිල්පදයක් වැඩි කරගන්න ඕනෑම් කියලා. අන්න ඒකත් කුසලය දියුණු කර ගැනීමක්. සිල්පද පහ ම රකින කෙහෙක් ඉන්නවා කියම් ඒකත් වියාගේ උපන් කුසලය දියුණුවේමක් ම දි.

ප්‍රේතවත්ත්, විමානවත්ත් වල තියෙනවා. වික්තරා මස් වැද්දෙක් ඉන්නවා. මේ මස් වැද්දා මුවන්, ගවයන් මරාගෙන ජීවත්වෙන කෙහෙක්. මෙයාට යාල්වෙක් ඉදාලා කියනවා (අංශ ශ්‍රාවකයෙක්, ගුද්ධාවන්ග කෙහෙක්) විය කිවිවා උඩ මෙහෙම කරන්න විපා නිරයේ යයි කියලා. මේ යාල්වා කොට්ඨර කිවිවත් මේ මස් වැද්දා අනන්නේ නැහැ. මේ යාල්වාට හරිම දුකයි. මේ කෙනා නො මග යන නිසා, මේකට උපකුමයක් ගෙයදන්න ඕනෑම් කියලා ද්‍රව්‍යක් රාඛියේ ඒ මස් වැද්දාගේ ගෙදරට ගියා. ගිහින් කිවිවා උඩට ද්‍රව්‍යේන් සිල් සමාදන් වෙන්න බැර රැට සිල්පද සමාදන් වෙයන් කිවිවා. ඒ පාර මේ මස් වැද්දා රැට සමාදන් වෙනවා. උදේට සත්ත්ත මරනවා. මෙයා කොහොම හරි කාලෙකදී මරණයට පත් වුනා. ගිහිං ඉපදුනා. ප්‍රේත ලෝකයේ, දැන් මෙය යනාකුට නපුරු බල්ලේ විව්‍යගෙන ඇවිත් මෙයාගේ ඇගේ මස් ඉරාගන්නවා, මස් කඩාගන්නවා මෙයා කිඡගහා ද්‍රව්‍යනවා. කිරීමානුරුපව සකන් වෙවිව බල්ලේ ඇවිත්ලේ මෙයාට කනවා නිසේ ඉදන් දෙපතු දක්වා ම, ඉර ඉර මස් ඇඳ ඇඳ කනවා. මෙයා කිඡගහ ගහ ද්‍රව්‍යනවා. නැහැදු වෙන කොට මේ ප්‍රේන්නය ඉවරයි. ඊට පස්සේ රෝට දිව්‍යලේක් සම්පත් විදිනවා. බලන්න. රහතන් වහන්සේ කෙහෙකුට තමයි මේ ප්‍රේතයාට හම්බවෙලා තියෙන්නේ.

විතකාට බලන්න කෙහෙක් වෙහෙම සිල්පද රික රික හරි දියුණු කරන්න පුරුදු උනොන් විය උපන් කුසල් දියුණු කරගන්න මහන්ස වෙන කෙහෙක්. මේ සිල්පද පහ වික සැරේ රකින්න ඕනෑම් නැහැනේ. පාත්‍රණාතය කරන්න අවස්ථාව ආවිට විසින් වැළඹිය යුතුයි. ඒකට

සිහිය අවශ්‍යයි. හැමදේට ම සතර සතිපථානය තුළ සිහිය පිහිටුවා ගත යුතුයි. උත්සාහ කළුත් අපට මේක කරන්න පුළුවන් වේවි. අමාරු දෙයක් නොවෙයි මේක. බොහෝම ලේස් දෙයක්. උනන්ද උනාත් පුළුවන්. මම හිතන්හේ මේ හැමදෙනාම වැඩසටහන්වලට සම්බන්ධ වෙන ආර්ය ගුවකයෝහේ. මේ අයට විවිච කියලා දෙන්න සිනේ නැහැ. ඉතින් එය විදුයට සීලය දියුණු කර ගන්න සිනේ.

රළුට සමාධිය. කෙනෙකුට සමාධියක් දියුණු කරගන්න සිනේ. අපි දැන්නවා සමාධිය කොටස් හතරකට බුදුරජාන් වහන්සේ මූලිකව හඳුන්වලා තියෙනවා. පළමුවන දිකානය, දෙවන දිකානය, තෙවන දිකානය, සිවිවන දිකානය හැටියට භාවනාය පාරපුරියා භාවනා කරලා දියුණු කරගන්න කියලා තියෙනවා හේදා? ඒකත් අපේ යම්කිසි කෙනෙකට ප්‍රං්ඡ සමාධියක් තියෙනවා. ටික වේලාවක් භාවනා කරන්න පුළුවන් රීට පස්සේ බැහැ. දැන් කොහොමද මේක කරන්නේ. මම මේ අයට උපදෙසක් දැන්නම් දැන් ඔහුන් භාවනාවට වාඩිවෙනවා විනාඩි පහලෝවක් ඉන්න හිතාගෙන. තමන් කැමති භාවනාවක් මෙත්ති භාවනාව හෝ වේවා ආනාපානසත් භාවනාව හෝ වේවා හිත යොමුකරගෙන විනාඩි දිනයක් විතර යනකොට ඇඟිරෙනවා කොන්ද කියෙනවා, නැගිරිභාන් හිතෙනවා. ඒ නැගිරිභාන් හිතෙන කොට හිත්ත්න සිනේ මම විනාඩි පහලෝවකටද වාඩිලන්. විතකම් ම මම කොහොමහර ඉන්නවා කියලා අධිෂ්ථානයක් ඇති කරගන්න සිනේ. කකුල් දිගහරින්න හිතෙනවා කකුල් කැඩුණාත් මම දිගහරින්නේ නැහැ කියලා අර විනාඩි පහලෝව තුළ අධිෂ්ථානයක් ඇති කර ගන්න සිනේ. තමන් පුරුදු කරගත් පසු ද්‍රව්‍ය 2 යනකොට අර විනාඩි පහලෝව අපහසුවක් නැතුව ඉන්න පුළුවන් වෙනවා. වෙනෙමයි භාවනාව පුරුදු කළ යුත්තේ. රීට පස්සේ ඒ විනාඩි පහලෝව තුළ භාවනා අරමුණු පුරුදු කරනවා. දැන් භාවනා අරමුණාත් විනාඩි පහලෝව තුළ කරද්ද මෙයා අධිෂ්ථානයක් කරගන්න සිනේ දැන් මම මේක වැඩි කරගන්න සිනේ කියලා. පැය භාගයක් වීර්ය කරන්න සිනේ ඔහාම ටිකෙන් ටික කාලය වැඩි කරගන්න සිනේ.

ඕහාම කාලයක් භාවනා කරගෙන යනවිට පළමුවන දිකානය තුළ සිත පවත්වා ගන්න පුළුවන් වෙනවා. නොදුට ප්‍රකට වෙන්න පටන් ගන්නවා භාවනා අරමුණ තුළ සිහිය පිහිටින්න පටන් ගන්නවා. කම්මලැම් අලසකමක් තිබුනා නම් ඒ ස්වභාවයන් නැතිවෙලා යනවා. භාවනා අරමුණ තුළ තිබිවිට සැකයක් නැතිවෙලා නොදුම අරමුණ ප්‍රකට වෙනවා. තව දුරටත් අරමුණ සිතනවා. ඒකට කියනවා විතක්ක

විවාර කියලා. විතක්ක විවාර පවත්වන විට කළුන් තිබූන ඇගපතේ වෛද්‍යනාකාරීව නැතිවෙලා යනවා. තමන්ට සතුටක් ඇතිවෙනවා. කාසික ප්‍රිතිය නිසා සැහැල්ල බවක් දැනෙනවා. මහසේ තිබූන ව්‍යකුලධ්‍ය නැතිවෙලා ගිහින් මානසික සහනයකුත් දැනෙනවා. ඒකට කියනවා සුඩිය කියලා. දැන් කාරණා හතරක් කිවිවා. දැන් තමන්ට තේරෙනවා මගේ හිත දැන් විකරි කියලා. තමන්ගේ අත්දැකීමක් බවට පත්වෙනවා මේකට කියනවා පළමුවන දිනානය කියලා. යම් කිසි කෙනෙක් පළමුවන දිනානය තුළ ඉන්නවද කියලා කාගෙන්වන් අන්න සිශේද්‍යා නඳ. ඒක කුවරුවෙන් දැන්තේ නැහැ. ඒක දැන්තේ තමන් විතරයි. භාග්‍යවතුන් වහන්සේ මේකට උදාහරණයක් දෙනවා.

ල් කාලේ ස්වාමීන් වහන්සේගේ ඇගේ ගාන්න සඩන් වගයක් තියෙනවා. හඳුන්කුඩා උරවිව කරලා තෙපයක් වගේ හඳුලා ඇගේ ගානවා. මුලදී හඳුන්කුඩා හඳුනාවාට අනෙත් තැවරිලා භාජනයෙන් තැවරෙනවා. ටික වේලාවක් අනාගෙන යන විට මේ අනේ ගැවෙන්නෙන් නැතිව භාජනයේ ගැවෙන්නෙන් නැතිව මේ සඳහන් කුඩා විකම විදියට වතුරේ පෙෂුන ගතියක් විනවා. මෙන්න මේ විදියට කියනවා මුළු කියටත්, සිතුටත් දැනෙන සැහැල්ල බව. මේ දෙකම බොහෝම සිසිල් වෙවිව, සැහැල්ල වෙවිව අවස්ථාවක් කියනවා. පළමුවන දිනානය, රෝගියක් අනන්චිට වගේ අනේ තැවරෙන්න නැතුව හඳු ගන්නවා. පළමුවන දිනානයෙන් පස්සේ ඒ කෙනාට පුව්වන් උපන් කුසලයක් වර්ධනය කරගන්න. විරෝධ කරලා ටිකෙන් ටික ඉලක්කය කරා ඒ කෙනා යනවා. අපි විකපාරට ම දුර ඉලක්ක අල්ලගන්න නොදු නැහැ. මේ කාලවල දී මම මේක කරනවා කියලා.

වික්තරා අවස්ථාවක නිගන්ධ ආගම අදහන තවුශෙකක් බුද්‍රපාණාන් වහන්සේගේ ග්‍රාවකයෙයුත් මුණාගැනුණා. (පරණ යාලවේ දෙන්නෙක්) දැන් කොහොමද ඔබ මේ ආගමට බැඳිලා කොට්ඨර ක්‍රේදු? අවුරුදු තීහක් වෙනවා කියලා බුද්‍රපාණාන් වහන්සේගේ ග්‍රාවකය කිවිවා. මොනවද ඔබ බොගෙන තියෙන්නේ කියලා ඇහුවා. මම ඉස්සර බමුණු ආගමේ තිරියේ. ගිහි පුජා කර කර ගිහි පුජාවලට සත්තු මරදෙවා. මම නොයෙක් දේවල් ඇඳහුවා. දැන් මම නොරක්ම කරන විකෙනුත් වැළකුණා. දැන් මම කාමසේවනයෙනුත්, බොරු කියන විකෙනුත්, මත්පැන් බොහ විකෙනුත් වැළකුණා. දැන් මම අවුරුදු තීහක් වෙනවා මේවායින් වැළකිලා. මේ තියන්නේ ආර්ය ග්‍රාවකයෙක්. රිටපස්සේ මම බුද්‍රපාණාන් වහන්සේ සරණ ගිහින් සමාධියකුත් බොගත්තා. දැන් මම

දැන්නවා තිනේ විකර බව කියන්නේ මොකක්ද කියලා. මම දැන් විතක්ක විවාර සහිත ප්‍රීති සුඩ එකාගුතාවය ඇති ප්‍රථම ධිෂානය අදුනනවා. මම දැන් දෙවන ධිෂානයන් දැන්නවා. විතක්ක විවාර රහිත ප්‍රීතියන් සුඩයන්, විකශාරණාවයන්, තියෙන ධිෂාන මම හඳුනනවා. ඒ විතරක් නොවෙයි මම තුන්වන ධිෂානයන් දැන්නවා. ඒ ධිෂානයට පිටපත් මට ප්‍රීතිය නැහැ. මානසික සැහැල්ලුව විකර බව තියෙනවා. රේඛාගර මම ඒ සුඩයන් නැතුව සම්පූර්ණ උපේක්ෂාවෙන් යුතු පිරිසිදු වෙවිච කිසීම තැනකට නොඅලුත අති පාරුණුද වූ පිරිසිදු වූ උපේක්ෂා සහගත කින තියන කිවිවන ධිෂානයන් මම දැන් හඳුනනවා. මේ කුවුදී? අනාගාමික නොහොතුක්. විතකොට මම මේ විදියට මේ අවුරුදු තිනේ ප්‍රතිඵල ලබලා තියෙනවා. සක්කාය දිවිධිය නැති කළා. මම විවික්විජාව නැති කළා. මට සැකයක් නැහැ මේ ධර්මය ගැන, මොනවු මේ ධර්මය පංච උපාදානක්කන්දය, ආයතන ගැන පරිවිච සමුශ්පාදය ගැන ආර්ය අෂ්ධාරික මාර්ගය ගැන සැක නැහැ. මේ ආයතන තුළ මම කියන නොහොතුක් ඉන්නවා කියලා නොම විකක් මට නැහැ. මේ ආයතන මෙරේ වසාගයේ පවත්වන්න බැර බවත් අනාත්ම බවත් මම දැන් දැන්නවා, කිල වෘතවලට මම අනුවෙන්නොත් නැහැ. දැන් මම අඳුම් නැතිව ඇවිදිහින්නේ නැහැ.

අතිත් කෙනා යාල්වා ආවේල කස්සප කියන්නේ ඇඳුම් නැති කස්සප මෙය දැන් මේ අවුරුදු තින තුළ බඩුප දියුණුව ගැනයි කිවිවේ. මම දැන් තරඟා යන්නේ නැති නොහොතු. මම දැන් ද්වේණය නැති කරලා තියන්නේ. මම දැන් දැක්ක දැක්ක දේවල් වලට ආකා තිතන්නේන් නැහැ. මට දැන් කාම රාගයක් නැහැ. වෙනත් ආගමක නොහොතුව ඕහොම කියන්න පුත්වන්ද? බිං. ඔය අයටත් කියන්න පුත්වන්ද? අපි දැන් දැන්නවා, සතර සතිපටිධානය. අපි වතුරාර්ය සත්‍ය දැන්නවා. අපි දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තියෙන්නේ ආවාට ගියාට නොමෙයි. දැන් ඔය අය ගොඩක් දියුණුයි. දැන් කරා කරන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන. උපන් කුසලයන් වැඩිදියුණු කරගෙන.

ඉතිං ඔය ටාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා. ධර්මය අනනවා ආර්ය මහා සංසරත්නය හඳුනනවා. ඒ තිසා ඔය අයට පුත්වන් උනා මාර්ගය මොකක්ද කියලා දැනගන්න, දියුණු කර ගන්න සිනේ මොකක්ද කියලා දැනගන්න. අත්හරන්න සිනේ මොකක්ද කියලා විකතු කරගන්න සිනේ මොකක්ද කියලා දැන ගන්න. උපන් කුසලයන් වැඩිදියුණු කරගන්න විදිය සිකයි කියලා ඔය අයටත් කියන්න පුත්වන්කම තියෙන්න සිනේ. අර ආවේල කස්සප මේ යාල්වා

කියපු ඔක්කොම අහගෙන තිබිය. රේපස්සේ අර ආර්ය ග්‍රාවකයා (අහස ආගම් කෙනා ගෙන්) අහනවා කස්සප ඔබ දැන් කියන්න ඔය නිගන්ද ආගමට බැඳීලා කොච්චිවර කළේ වෙනවද? මමත් අවුරුදු තිහක් වෙනවා තිබිවා. නොදැයි අවුරුදු තිහර ඔබ මොනවද කරගෙන තියෙන්නේ කියලා ඇඟුවා. අනේ මට තියෙන්නේ ඇඟුම් නැති විකක්, මොනාර පිල් කළමික් විතරය තිබිවා. (දුව්ල ගල්කැට ඇතෙන නිසා පිහුදාලා වාඩිවෙන්න) ආර්ය ග්‍රාවකයා බුදුරජාණන් වහන්සේ හඳුනනවා, ධර්මය හඳුනනවා ඒ නිසා කරන්න දේවල් තියෙනවා, කියන්න දේවල් තියෙනවා ජේද? මොනවද කරන්න තියෙන දේවල්. දුක අවබෝධ කළ යුතුයි. දුක හැදෙන හැරි නැතිකරලා දාන්න සිනේ. දුක නැති කිරීම සාක්ෂාත් කරන්න සිනේ. දුක නැති කරන ඒ මාර්ගය ප්‍රගුණ කරන්න සිනේ.

දැන් ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙනවා අපගේ පින්වත් රුට දේවේත්තමයන් වහ කිරීබත්ගොඩ ස්ථාන්ද ස්ථාමින් වහන්සේ මේ ලේඛයට පහළුවීම නිසා ඒක විසේ මෙසේ උරෙක් නොවෙයි මෙවැනි වකවානුවක මේ වත්තාර්ය සත්‍ය ධර්මය අවුරුදු දහක් ගණනක් ඇතෙන්නේ හැනුව තිබුණා. අපි අද ඉගෙනගත්තා අපේ අඩුපාඩා, අපේ වැරදුව්ව තැන් අපි ඉගෙනගත්තා. අපි මෙවිටර කළේ රැකගත්තා බැරි කය රැකගත්තා හදන උත්සාහය. වටිනා කියන සිත ගැන නිතන්නේ නැතුව මේ කය ගැන තිතන්න උරපු උත්සාහය. අපි දැන් අද ඉදාලා මහන්සි ගන්න සිනේ සිත රැකගත්තා වශයිලුවෙන තුර තියෙලෙන්නට.

ඉතිං මේ අයට ඉදිරි කාලයේදීත් මැතික් ආකර්ෂක තියෙනවා භාරන්න කියලා තිබිවනේ. හැම දුවසකම ඇවේල්ලා ඒක පාදගත්ත සිනේ. මොකද සමහර දුවසක 'තොරමලුලි' වශේ තියෙන්න් ප්‍රතිවන්. ඒකත් වටිනාවනේ. ඒ හැම මැතික් කැටයක් ම විකතු කරගෙන තමන්ගේ ප්‍රවිත්තය ගළපාගත්තා. මේ හැම දේශනාවකින්ම අවබෝධ වෙන්නේ තමන් ගැනමයි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළින් කියවෙන්නේ තමන් ගැන ම දි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම්කිසි කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඉගෙනගත්තේ තමන් ගැන ම දි. ඒ නිසා කිසි කෙනෙක් අතපසු කරන්න විපා. එද හැම අවස්ථාවක දී ම සම්බන්ධ වෙලා තමන් ගැන අවබෝධ කරගෙන තමන්ගෙන් නිදහස් වූනා කියලා සිංහනාදය මේ හැම කෙනෙකුට ම මේ ප්‍රවිතයේදී ම ප්‍රකාශ කිරීමේ හැකියාව, වාසනාව උදාවේවා කියලා අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

භාජු! භාජු! භාජු!!

ව්‍යෙම්විභාලී ප්‍රිත්තීබර වස්සානාය

ඡජුලු

ඡජු තෘද්ධිතාදාය

ඡජු ලුණ

නැරඟ මහා සංස්ක්‍රීතායෙන් ඇවශ්‍යයි.

ප්‍රදේශීච්ච ප්‍රාන්තික,

වස්සාන ධර්ම දේශනා මාලාවේ සතර සතිපථිත සතර සම්සක් ප්‍රධාන වීරයය යන මේ දහම් කොටස් අපි නිමාවට පත් කළා. අපට අද මේ පෝද ද්‍රව්‍යෙන් ආරම්භ කරන්න නියමිතව පවතින්නේ සතර ඉද්ධිපාද ධර්ම කාණ්ඩය තුළ පළමුවතින් ඡන්ද ඉද්ධිපාදය පිළිබඳවයි. ඒ ගෙන මේ වෙළාව තුළ කතා කරනවා.

අපි දහන්වා ප්‍රවිතයට යමක් කරගන්නට වටිනා කරගතු කාරණා ගත්තාවක් අවශ්‍ය වෙනවා, විකක් තමයි හැමදෙයකට ම කැමැත්තක් අවශ්‍ය වෙනවා. මේ පිහිටුන් තොදුට තුවන්න් විමසලා මම කියන ධර්ම කාරණා ගොනු කර ගන්න. යම් දෙයකට කැමැත්තක් නැතිව තොදු දෙයක් කරන්නත් බිං. තොදු දෙයක් කෙරෙන්නත් නෑ නරක දෙයක් කරන්නත් බිං. දැන් වෙළුදු ව්‍යාපාරයක් කරනවා යයි අපි හිතමු. වියාට ඒ ව්‍යාපාරය කරන්න ඒ සඳහා කැමැත්තක් අවශ්‍ය වෙනවා. අපි හිතමු ගොවිතැන් බතක් කරන්න. ඒ සඳහා කැමැත්තක් තියෙන්න යිනි. කැමැත්තක් හැන්ගම් ඒක කෙරෙන්ලේ නෑ. දැන් අලුත් පරපුරේ පමයි ගොවිතැන් කරන්නේ නෑ. ඒ ගොල්ලෝ එකට කැමැති නෑ. යිනිම වැඩක් කරන්න කැමැත්ත අවශ්‍යයි.

සාමාන්‍යය ප්‍රවීතයේ ගෙවල් දොරවල් හඳුන්න, දැන්පැන් පූජා කරන්න, සිල් රකිත්න, බණා භාවනා කරන්න විතකොට මේ හැම දෙයකටම වාගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. කැමැත්ත තිබිවිව පමණින් ම සිංහ කරන්න පුළුවන්ද? කැමැත්ත තිබිලත් බං. එකට අධිෂ්ථානයක් තියෙන්නටත් සිනෑ. දැන් බලන්න අප කොට්ඨර කැමති දේවල් තියෙනවදා? ඒ උනාට ඒ වැඩ කැමැත්තේත් හැටියට කෙරුලා නෑ, ව්‍යෙම කෙරෙන්නෙත් නෑ. ඇයි වියාට අධිෂ්ථානයක් තියෙන්නට සිනෑ. මම මේ කටයුත්ත කොහොම හරි කරනවා. මොන බාධික ආවත් ඒ සියලු බාධික සිද්ධිය කැමැත්තෙන් මම පටන් ගත්ත ඒ කටයුත්ත සිදු කළ යුතුයි කියලා තිම කළ යුතුයි කියලා වියාට අධිෂ්ථානයක් තියෙන්නට සිනෑ. ඔන්න විතකොට ව්‍යාපාරයක් කරන්නත් වෙන යම් දෙයක් කරන්නත්, බණා භාවනා කරන්නත්, දැන් පැන් දෙන්නත්, පින්දහම් කරන්නත් කැමැත්ත වගේම අධිෂ්ථානයක් සිනෑ කරනවා.

මේ වූටි දරුවෝ ධරුම දේශුනාව ඉවත්නය කරන නිසා මම බොහෝම සරලව කියන්නේ. ඉතින් ඊට පස්සේ මෙයාට කැමැත්ත තියෙනවා අධිෂ්ථානයක් තියෙනවා නමුත් වීර්යය නෑ. මෙයා කැමැත්තේත් යුතුව මම ඔහොම තෙවෙ. කොහොම හරි කරනවා කියා ඇඳුට වෙලා තීඛුගන්නවා. විතකොට තමා කරන ව්‍යාපාර පාඩුවෙනවා. ඇයි වියාට වීර්යය තියෙන්න සිනෑ. උදේ පාන්දර නැගිටින්න සිනෑ, ව්‍යෙම නේදා? කොහොම හරි තමන්ගේ වැඩිපළ කරගෙන ඉගෙන ගත්ත සිනෑ. අපි යම් දෙයක් ඉගෙන ගත්ත නම් ඉගෙන ගත්තේ වීර්යයෙන් ම දි. උදේ පාන්දර නැගිටිලා වීර්යයෙන් හරි අමාරුවෙන් නැගිටිලා පාඩුම් කරුලා. ඉතින් විතකොට ආයේ තීන්ද යනවා, වීර්යයෙන් යුතුව ආයෙන් නැගිටිනවා. ඊට පස්සේ නින්ද යනවා නම් සිතු වතුරින් මූණ සේදු ගන්නවා.

අර මූගලන් භාමාදුරුවෝ රහන් වෙන්න භාවනා කරපු හැටි තියෙනවතේ, උන්වහන්සේට තීහුම්දීයයක් ඇවිල්ලා මහා දුකක් තමයි වින්දේ. සිතු වතුරින් මූහුණ සේදුලත් තීන්ද යනවා. බුදුරජාතාන් වහන්සේ කියනවා, වීන් මූගලන් ඔබේ වීර්යය අතහරන්න විපා. මූගලන් භාමාදුරුවන්ට තීන්ද යන ආකාරය බුදුරජාතාන් වහන්සේ දුටුකින් බලාගෙන හිටියා.

ඉතින් ඊට පස්සේ බුදුරජාතාන් වහන්සේ අනවනා දැන් ඔබ මොකද කරන්නේ. අනො! ස්වාමිනි, භාවනා කරනකොට මට තීන්ද යනවා. මූගලන් ව්‍යෙම නම් කමටහනෙන් ඔබේ හිත මුදන්න. ආනාපානසතිය තුළින් හිත මුදන්න. ඒ කියන්නේ ආනාපානසතිය නතර කරන්න.

ප්‍රීටස්ස්සේ ඔබට පාඩම් ඇති ගාලා හයියෙන් සඳහා තියෙනු කරන්න. ගාලා හඩා නගා කියන කොට ඔබේ නිදිමත නැති වේවි. අනේ! ස්වාමීන්, හාගුවතුන් වහන්ස, මම ගාලා සඳහා තියෙනවා කළා. ඒන් මට නින්ද යනවා. ඔබ දැකලා තියෙනවා සමහර ඉන්නවා කළා කර කර ඉන්දැන්දින් නින්ද යනවා. මම නම් දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා අපි වික්ක කට්ටකර කර ඉන්නකොට නින්ද යනවා. ඔය ඇති ආරණ්‍යවල බොහෝම කළාතුරකින් අවුරුදුදැකට, මාස භයකට සැරයක් වගේ ස්වාමීන් වහන්සේලාව අපට මුණාගැනෙනවා. ඉතින් උන්වහන්සේලාගේ අන්දකිම් අහන කොට අපට හර සතුවුයි. අපි ඉතින් මහා රු වෙනකම් උන්දුවෙන් අහනවා. ඉතින් ඔන්න සමහරක් වී ස්වාමීන් වහන්සේලාට කට්ටව පට ම නින්ද ගිහිල්ල ආයෙන් කතා කරනවා. ඔන්න මුගලන් හාමුදුරුවන්ට හාවනා කරගන්න බැං නිදිමත, නින්ද යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා වෙහෙමනම් මුගලන් ඔබ ආසනයෙන් නැගිරින්න. නැගිට්ලා සක්මනට ගොඩවෙන්න. වීරෝයෙන් යුතුව සක්මන් කරන්න. අනේ! බුදුරජාණන් වහන්ස මම සක්මන් කළා, සක්මන් කරනකොටත් මට නින්ද යනවා සක්මන් කරන කොටත් නින්ද යනවා. ආ! වෙහෙමද? ඉතින් දැන් මොකද කරන්නේ. වෙහෙනම් ඉතින් වතුර රිකක් අරගෙන ඇස්දෙක සේදුගන්න. අනේ! ස්වාමීන් මම වික්කත් කළා. වතුර විලින් ඇස්දෙක, මුහුණා සේදුවත් මට නින්ද යනවා. වෙහෙනම් මුගලන් මේක හරියන්නේ නෑ. ඔබ කුටියෙන් ව්‍යුත්‍යට යන්න. නින්දට ඉඩ තොදී අහසේ තරු බල බලා ඉන්න කිවා.

ඕන්න වීනම්දීධය යට කරන හැරී. ඕන්න වීරෝය පුරුණ කරන හැරී. පින්වතුනි, වීනම්දීධය යට කරන්න ඕන්න ඔය වගේ නො පසුඩුස්සා වීරෝයක් අවශ්‍යය වෙනවා. සාමාන්‍යය ප්‍රේචිතයේ ව්‍යාපාරයක් කරන්න හරි, වෙන දෙරයක් කරන්න හරි, බඩා හාවනා කරන්න හරි වීරෝය අවශ්‍ය වෙනවා. දැන් ඕන්න සමහර අපේ උපාසක අම්මලා මේ පාර දාන් දුන්නායින් පස්සේ කළ්පනා කරන්නේ, මම ර්‍යාගට කොයි ප්‍රමායට ද කරදර කරන්නේ කියලා. වෙහෙම තමයි තිතන්නේ. දැන් ගියවර අර ගෙදරුන්න් උදව් අරගෙන වී පුතාට කියන්නත් බැං. වෙන වික්කෙනෙක් බලන්න ඕනෑ. ඉතින් රිට පස්සේ නුවතින් වීමසනවා. ඉතින් ඔය උපාසක අම්මලා අපි වික්ක කියනවා. අනේ! ස්වාමීන් වහන්ස; මේ පාර නම් අර අසපුව හදන කටයුත්ත වී පුතාට කිවා දැන් වියාට කියන්න බැං. මං උදව්කරපු වෙන අය ඉන්නවා. වෙහෙමවිත් බලන්න ඕනෑ. ඉතින් රිට පස්සේ නුවතින් වීමසනවා. කළ්පනා කර කර බලනවා ර්‍යාග පින්කම කරගන්නේ කොහොමද කියලා. දැන් මොහො හාවනා වැඩසටහන ඉවර උනාම තව තැනක හාවනා වැඩසටහනට

යන්ගේ කොහොමද? කා වික්කඳ යන්ගේ වීමසනවා. බලන්න විකට අවශ්‍ය වෙනවා වීමසීම. අපි දැන් කරගතු හතරක් ගොනු කර ගත්තා. කරගතු හතර මොකද්ද? ජන්ද, විත්ත, විරිය, වීමංසා, ඔන්න ඔය හතර තමයි සතර ඉද්ධිපාදවලට ගොනුවන කරගතු හතර.

ඔන්න බූදුරජාතාන් වහන්සේ මෙහෙම පෙන්වා දෙනවා. දැන් කැමැත්තට කියනවා අපි පාලියෙන් ජන්ද කියලා. අධිෂ්ධානයට කියනවා අපි පාලියෙන් විත්ත කියලා. වීරියට පාලියෙන් කියනවා විරිය කියලා. නුවතින් වීමසීමට කියනවා වීමංසා කියලා. ඔන්න දැන් ගොනු කර ගත්තා කරගතු හතර. ජන්ද, විත්ත, විරිය, වීමංසා කියලා. ඔන්න ඔය හතර තමයි සතර ඉද්ධිපාදවලට ගොනුවන කරගතු හතර. කැමැත්ත යි, අධිෂ්ධානය යි, වීරිය යි, නුවතින් වීමසීම යි.දැන් ඔන්න තව වචනයක් අපට ආවා. මොකද්ද මේ ඉද්ධිපාද කියලා. මොකද්ද ඉද්ධි කියන්නේ. ඉද්ධි කියන්නේ කෙහෙකුට තියෙන විශේෂත හැකියාව. විශේෂත හැකියාව කියන වචනය අපි සලකාගෙන යනකාට, එක ලෝකේත්තර වශයෙනුත් පේන්න තියෙනවා. ලොකික වශයෙනුත් පේන්න තියෙනවා.

මේ ඉද්ධි කියන වික මේ පින්වතුන්ට මේ විදියට මම කියන්නම්. දැන් මනුෂයන්ට කතා කරන්න පුළුවන්. ඒක මනුෂයයෙකුට කර්මානුරුපව තියෙන ඉද්ධියක්. සර්පයෙකුට කතා කරන්න බිජේන්, වෙන කිසිම සතෙකුට මේ වගේ වචන ගළපා කතා කරන්න බිජේන්. අන්න මනුෂයයෙකුට කර්මානුරුපව පිහිටපු ඉද්ධියක් තමයි කතා කිරීමේ හැකියාව. දැන් බලන්න කුරුල්ලේලෝ දිනා, කුරුල්ලේලෝ ස්වභාවයෙන් ම ඉගිල්ලෙනවා. කුරුල්ලන්ට ඉගිලෙන්න පුළුවන් උනාට අපට ඉගිල්ලෙන්න පුළුවන්ද? අපට ඉගිල්ලෙන්න බිජා. අන්න ඒ කුරුල්ලන්ට කර්මානුරුපව පිහිටපු ඉද්ධියක් ඒක.දැන් බලන්න ඔය අමනුෂයන්ට හැකියාව තියෙනවා මේ අනුන්තේ තින්වල තියෙන ඒවා කියන්න. දැන් ඔය මැණියන්ල විහෙම යන්නේ, අපේ මැණියන්ල නම් කියන්නේ යන්නේ ම නැ කියලා. ඉතින් ඒ ගිය ම හරියට ම කියනවාලු දැන් පළතුරු වට්ටියක් විහෙම තියලා සාස්තරේ බලා ඉදාලා වගේ කියන හැරී. ඒ කවුද මේ? ඒ අර අමනුෂයයා. වියාට පුළුවන්කම තියෙනවා යම් යම් දේවල් කර්මානුරුපව දැකගතන්න, කියන්න පුළුවන්කම තියෙනවා. ඒක සමහර අමනුෂයන්ට තියෙන කර්මානුරුප ඉද්ධියක්.

එහින ඉස්සර ද්‍රව්‍යක අපේ මහ ලොකු පහස්සලක පිං කැටය නැතිවා. ඒක මහ බරපතල කැටයක්. පිටරට කට්ටියක් ඇවිල්ලා ඒ අය බොලර්ස් තමයි පිං කැටයට දැමීමේ. සතියකින් පිං කැටය නෑ. පන්සලේ ඉන්න කැපකරු සීයට හරි දුකකි. සීයා ගියා සාස්තරයක් අහන්න. ලොකු හාමුදුරුවන්ටත් නො කියා ගියේ. සීයාට ලැබුණා සළ්ලිත් මේ කැටයට ම ගි දාලා තියෙන්නේ. මේ සීයා හාමුදුරුවන්ටත් නො කියා නොරේන් ම ගියාට සාස්තරයක් අහන්න. ගියාට පස්සේ කියනවා පිකං බෑ පනස් පනයි පනහයි, කිවලු. සීයා පඩුරුත් තිබිබලු. ද්‍රව්‍ය හතකින් සිය කැටය ගැන ආරංචියක් ලැබෙන්නත් පුළුවත්, නො ලැබෙන්නත් පුළුවන් කිවලු. ඉතින් රීට පස්සේ සීයා පඩුරුකුත් ගැටගහලා බාරෙකුත් වෙලා ඇවිල්ලා මෙය දෙවියන්ට පිං දිදී ඉන්නවා. ඒ ගැන ආරංචියක්වත් ලැබුණේ නෑ. පිං කැටය තිබුනේ දායක සහාව බාරේ. මට බොහෝම කාලෙකට පස්සේ දැනගන්න ලැබුණා ලොකු හාමුදුරුවේ වියාගේ රියදුරාත් වික්ක විකතුවෙලායි මේ නොර වැඩය කරලා තියෙන්නේ කියලා. ඉතින් විහෙම ඇයට අපි සිල්වත් හාමුදුරුවර කියලා කියන්නේ නෑ. අමුණුපායන්ටත් නොයෙක් හැකියාවල් තියෙනවා, ඒ වුනුට අපි රීට වඩා බුද්ධිමත්. අපට කර්මානුරූපව ලැබුණා බුද්ධිමත්කමක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිසුන්ට කර්මානුරූපව ලැබුණා යම් පුනර් ගක්තීන් අනුව යම් යම් ඉදෑද පිහිටනවා. හැකියාවන් තියෙනවා. මෙලෝ ධර්මයක් නැති පිටරටවල ඇය බලා ඉදාලා ඔය පිත්තල හැන්ද නැමුවා ම අහල තියෙනවාද ඔව් හැන්ද දිහා බලා ඉදාලා හැන්ද නැමුවා ම. ඒ ඒ ඇයට පිහිටන කර්මානුරූප ඉදෑද, ඒක කර්මානුරූපව ලැබූ ඉදෑද. මේ පිටිතයේදී පුරුණ කළ දෙයක් නොවේ. උපතින් ම පිහිටන දේවල් තියෙනවා. අන්න ඒ වගේ තමා මේ ලොකික ඉදෑද.

යම් මනුපායයෙක් සත්ත්ව සාතනයෙන් වැළකිලා සතුන් කෙරෙහි මෙත්‍රියෙන් කරැණාවෙන් ඉන්නවා නම් අන්න ඒකත් ඉදෑදියක්. වවනය අසංවර මිනිහෙක් වවන සංවර කර ගත්තොත් ඒකත් ඉදෑදියක්. සියලු මතවාද අයින් කරලා ඒ කියන්නේ හැකැත්, සුද නිමිති, කේන්දුර, තුන විශ්වාස සියල්ල අයින් කරලා යම් කෙනෙක් බුදුරජානාන් වහන්සේ මුළු හද්වතින් ම සරණ යනවා, ශ්‍රී සද්ධිර්මය සරණ යනවා, ආරිය මහා සංස රත්නය සරණ යනවා, නම් ඒකත් ඉදෑදියක්. අන්න බලන්න මෙක ඕනම පැන්තටකට ගැලපෙන හැටේ.

පින්තුනි, බුදුරජානාන් වහන්සේ මෙහෙම දේශනා කරනවා යම් කෙනෙක් සිය විධියට අධිෂ්ඨානයෙන් ම සද්ධිර්මය කෙනෙක් වෙනවා. දම්මානුසාර් කෙනෙක් වෙනවා. සෝතාපන්න වෙනවා. සකදාගාම්

වෙනවා. අනාගාමී වෙනවා. අරහත් කෙනෙක් වෙනවා. එක විය තුළ තියෙන ඉද්ධියක්.

දැන් අපි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ගැන බලමු. “වත්තාරෝ මේ නික්බවේ ඉද්ධිපාදා හාවතා බහුලිකතා, අපරාපරං ගමනාය සංවත්තත්ත්ති;” මහතෙනි! මේ ඉද්ධිපාදා හතර හාවතා කිරීමෙන් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් මෙගොඩ සිට විගොඩ දික්වා ගමන් කිරීම පිතිස පවති. “කතමේ වත්තාරෝ” මොනවද මේ සතර, “ඉඩ නික්බවේ මහතෙනි නික්බ” මේ නික්ෂුව “ඡන්ද සමාධි පධාන සංඛාර සමන්තාගත ඉද්ධිපාදා හාවති.” කැමැත්ත මුල්කරගෙන සතර සම්භක් පධාන විරෝධයෙන් යුතුව “ඡන්ද සමාධි පධාන සංඛාර සමන්තාගත” ඉද්ධිපාදය වඩනවා. එකට කියනවා “ඡන්ද සමාධි පධාන සංඛාර සමන්තාගත ඉද්ධිපාදය” කියලා. විතකාට විරෝධ මුල්කරගෙන “විරෝධ සමාධි පධාන සංඛාර සමන්තාගත ඉද්ධිපාදය” වඩනවා. අධිෂ්ෂානය මුල්කරගෙන “වත්ත සමාධි පධාන සංඛාර සමන්තාගත ඉද්ධිපාදය” වඩනවා. “ඉමේ බේ නික්බවේ වත්තාරෝ ඉද්ධිපාදා” මහතෙනි! මේ ඉද්ධිපාදා හතර “හාවතෝ බහුලිකතා ආපාරාපරං ගමනාය සවත්ත්ති.” මෙගොඩ සිට විගොඩ දික්වා කෙනෙක් ගමන් කරවීම පවතිනවා කියලා කියනවා. ඔන්න විගොඩට තමා අපි යන්න සිනෑ.

දැන් ඔහන කරුණු 4 ක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ විකයි. “ඡන්ද සමාධි පධාන සංඛාර සමන්තාගත ඉද්ධිපාදය” බුදුරජාණන් වහන්සේ මේ ඡන්ද ඉද්ධිපාදය ගැන මෙන්න මේ විදියට පෙන්වනවා. කෙනෙකුට මනෝමය වශයෙන් පිතිවන්න පුළුවන් ඉද්ධි තියෙනවා. කොහොමද? මනෝමය වශයෙන්. මේ පොඩි ප්‍රමුදි පවා දන්නවා අර ගාරා කියවාගත්ත බැරුව තිරිය ප්‍රංචි හාමුදුරුවේ ගැන. ඒ තමයි වුළුලපත්වක හාමුදුරුවේ. මාස තිනිපයක් තිනිල්ලත් ගාරා පාඩුම් නැති නිසා මහාපත්වක හාමුදුරුවේ යනව යන්න කියලා විහාරයෙන් ව්‍යුහ දැමීමා. මෙයා අඩ අඩා ගෙදර යන්න යනකාට බුදුරජාණන් වහන්සේ මගදී හමුවනා “අයියා යන්න කිවා මම ගෙදර යනවා”, “හා! හා!! කමක් නැ මම යන්න කිවේ නැනෙන්. යමු විහාරට” කියලා ගිහින් උන්වහන්සේ තුවත්තින් විමසුවා පොඩි හාමුදුරුවන්ගේ තිත, විමසල බලලා කමටහනක් දුන්නා. බලන්න මේ ඉද්ධිපාද කොවීවර දියුණු වෙන්න ඇත්දේ? අන්තිමට දානෙට වින්න පණිව්‍ය යවන කොට වික්කෙනෙක් දුහක් පමණාට මවලා. ආරාධනා කරන්න ආපු මිනිහත් බයවෙලා දිවිවා. බලන්න මේ ඉද්ධිපාද තුළ තිබිවිට බලය.

විශේෂයෙන් දැන් මේ ඉදෑධිපාද සතර ජන්ද ඉදෑධිපාදය, වින්ත ඉදෑධිපාදය, විරයය ඉදෑධිපාදය, විමංසා ඉදෑධිපාදය. මේ ඉදෑධිපාද සතරෙන් කෙහෙකුට මූලික වන්නේ මූලික වශයෙන් පුරුණ වන්නේ විකයි. වියට සමාන්තරව සමගාමිව, අතිත්වා වැඩෙනවා. වික්කො කැමැන්ත, වික්කො අධිෂ්ධානය, වික්කො විරය, වික්කො විමසීම මුල්වෙනවා. නමුත් උපකාර වශයෙන් සමගාමිව වැඩෙන්නේ. සතරෙන් විකයි. ඉතුරු කොටස් රික රිට සමගාමිව වියට උපකාර වශයෙන් වැඩෙනවා. විශේෂයෙන් මේ ඉදෑධිපාද හතරෙන් කෙහෙකුට පුරුණවන්නේ මූලික වන්නේ ඉදෑධිපාද විකයි. කෙහෙකුට කැමැන්ත මුල් වෙන්න පුලුවන්. තව කෙහෙකුට අධිෂ්ධානය මුල් වෙන්න පුලුවන්. වික්කො විරය මුල්වෙන්න පුලුවන්. වික්කො තුවන්න් විමසීම මුල්වෙනවා. විකක් මුල්වෙලා වැඩෙනවා. නමුත් උපකාර වශයෙන් සමගාමිව වැඩෙන්නේ. සමහර හික්ෂුන් වහන්සේලාට පුලුවන්කම තිබුණා ගස්, ගල්, පර්වත බිඳුගෙන යන්න. සාමාන්‍යයෙන් අපි ඇවිදුනවා වගේ යන්නේ. මේ ගොඩනැගිලි විනිවිද යනවා, වියාට කිසීම බාධාවක් නෑ. ඉදෑධිපාද තිසු තමයි මේ හැකියාවන් ලැබෙන්නේ. තව සමහරැන්ට පුලුවන්කම තිබුණා පොලුවේ කිමිදේන්න. මේ මහ වතුරේ බැහැලා කිමිදේනව වගේ. තව සමහරෙන්ට පුලුවන්කම තිබුණා මේ පුලය පොලුව වේවා කියා අධිෂ්ධාන කරන්න. වසේ කරල මේ පුලය මතුපිට පොලුවේ වගේ ඇවිදුගෙන යන්න පුලුවන්කම තිබුණා. ඒ වගේ හැකියාවන් තිබුණා ස්වාමීන් වහන්සේලා ඉදාලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී.

මේ පින්වතුන්ලා දන්නවා අර මසුරු සිටාණන්ගේ කැවුම් බදින සාදායට මුගලුන් මහ රහතන් වහන්සේ උඩින් ගියේ. මසුරු සිටාණන් කියනව බලා හිරියට නෙවෙයි ඇවිද්දුන් දෙන්නේ නෑ කිවා. මුගලුන් මහ රහතන් වහන්සේ ඇවිද්දා. ඔහොම නෙවෙයි ඉදාගෙන හිටියත් දෙන්නේ නෑ කිවා. මුගලුන් මහ රහතන් වහන්සේ ඉදාගෙන හිටිය. ඔහොම නෙවෙයි ඉදාගෙන හිටියත් නෑ කිවා. ඔහොම නෙවෙයි ඔය ජනෙල් ප්‍රසියට ආවත් දෙන්නේ නෑ කිවා. ඔහන හිටියත් නරි යන්නේ නෑ. ඇගෙන් දුම් පිටකුලත් දෙන්නේ නෑ කිවා. ඇගෙන් දුම් පිටකුලා. මෙන්න ඉදෑධි. මේ ඉදෑධිපාද දියුණු කළ හිසය මේවා බඛන්නේ කොහොම නරි දමනය කළා අන්තිමට.

෉තින් පින්වතුනි, වික වස් කාලයකදී බුදුරජාණන් වහන්සේ ඇතුළු හික්ෂුන් වහන්සේලාට බමුණුක් වස් ආරාධනා කළා. වස් ආරාධනා කළාට ඒ බමුණුව ඒ බව අමතක වුණා. ආවේ නෑ. මහා හියං කාලයක් ආවා. ආහාර හිග වුණා. අශ්චරියන්ට දෙන යව නම් වූ ධාන්‍ය වර්ගය තමා බුදුරජාණන් වහන්සේ ඇතුළු හික්ෂුන් වහන්සේලාට වළඳන්න

ලැබුණේ, බුදුරජාතාන් වහන්සේ ඇතුළු සහෝදර හික්ෂුන් වහන්සේලට වළඳුන්න හර ආහාරයක් නෑ. මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාතාන් වහන්සේ හමුවට ගිය. ස්වාමින්! හාග්‍යවතුන් වහන්ස මේ පොලෙට අහසන්තරයේ බොහෝම රස කොටසක් තියෙනවා, 'පැටීවි රසය' කියලා. මේක ආහාරයට ගත්තොත් අපට පිඩාවක් නැතුව ජීවත් වන්න පුළුවන්. බුදුරජාතාන් වහන්සේ අහනවා කොහොමද මුගලන් ඔබ ඒක කරන්නේ. මේ සතුන්ගේ හිත් කළබලයට පත්වෙයි. බුදුරජාතාන් වහන්ස! මම මේක කරන්නේ මෙහෙමයි. මම මගේ මේ වම් අතර පැටීවියක් මවනවා, ලෙස්කයක් මවනවා, ලෙස්කේ මවලා මම තුමාසුකුලට මේ පොලෙවේ සතුන් ඒ පොලෙවට තැන්පත් කරනවා. අලුතින් මැදු පැටීවියට ගත්තනවා වශයෙම කරලා මම මගේ විත්ත බලයෙන් දකුණාතින් මේ පැටීවිය අතින් පැත්තට හරවනවා. ඒ කරලා මම මගේ විත්ත බලයෙන් ඒ පැටීවි රසය අරගෙන පැටීවිය තිබුණා හැරියට හදනවා. ඉන්පසු මම මේ සතුන් ඒ පැටීවියේ නැවත තැන්පත් කරනවා. සතුන්ට කරදරයක් වන්නේ නෑ. බුදුරජාතාන් වහන්සේ මුගලන් ඔබට ඕස් කරන්න බිජ කිවේ නෑ. බුදුරජාතාන් වහන්සේ මුගලන් ඔබට විය කරන්නට නො සිත්තාවා! මුගලන් හාමුදුරුවේ විය පිළිගත්තා. බලන්න විවිට ඉද්දි සම්පන්න තරාගත ග්‍රාවක උතුමන් ඉදා තියෙනවා.

ඉතින් පින්වතුනි, මේ ඉද්ධිපාද පිළිබඳ විස්තරයක් තියෙනවා. සංයුක්ත නිකායේ ඉද්ධිපාද සංයුක්තයේ. විහි බූජ්මණ සුතුලයේ, සඳහන් වෙනවා.

අහන්ද ස්වාමින් වහන්සේ ඒ ද්වස්වල වැඩිහිටියේ කොසඩිස නුවර සේෂ්ඨතාරාමයේ. උන්නාහ කියන බූජ්මණය ආහන්ද ස්වාමින් වහන්සේ හමුවට ආවා. මේ බූජ්මණය ආහන්ද හිමියන් සමඟ පිළිසඳුව කතා කරලා සතුවු වෙලා පැත්තකින් වාචි වෙලා අහනවා, ස්වාමින් ආහන්දයන් වහන්ස! ඔබ වහන්සේ මහනා වුතේ ඇයි? දැන් ඒ වගේ සාමාන්‍යයන් මෙහෙ වින ඇය නො වෙයි තිබුපු ගමන් අලුතින් වින ඇය මගෙනුත් අහනවා ඇත්තටම හාමුදුරුවහෙන් මහනා වුතේ ඇයි තියලා. ඉතින් ඒ වගේ මේ බූජ්මණයන් අහනවා ඇයි මහනා වුතේ තියලා. දන්නේ නැති කෙනෙකට වික්‍රාරට ම බරපතල ලෙයක් කිවොත් වියාර තේරේන්නේ නෑන්. ඒ නිසා ආහන්ද හාමුදුරුවේ උන්තර උන්නා කැමැත්ත නැති කරන්නේ කොහොමද? ආහන්ද හාමුදුරුවේ උන්තර දෙනවා සතර ඉද්ධිපාද වඩනවා කියලා. කැමැත්ත නැතිකරන්න සතර ඉද්ධිපාද වඩනවා, බූජ්මණය අහනවා සතර ඉද්ධිපාද කියන්නේ මොනවාද? අත්ත විතකොට කියනවා ජන්දය

කියන්නේ කැමැත්ත. විත්ත කියන්නේ අධිෂ්ධානයට. විරය කියන්නේ වීරයය, වීමංසා කියන්නේ තුවනින් මෙහෙති කිරීමට. බ්‍රාහ්මණය කියනවා හර පුදුම කතාවක්නේ ඔබ වහන්සේ කියන්නේ. මහතා වෙතේ ඇයි කියලා ඇසුව ම කියනවා කැමැත්ත නැති කරන්නලු. දැන් කැමැත්ත නැති කරන තුමය ඇසුවා ම කියනවා ඒකේ පළමු කාරණයන් කැමැත්තලු. මොකක්ද මේ කතාවේ තේරුම. ඒක නම් මට පිළිගන්න බෑ. නොදි බ්‍රාහ්මණය මම ඔබෙන් ප්‍රශ්නයක් අනන්නම්. දැන් ඔබට තේරෙන වීරයට උත්තර දෙන්න. ඔබට විහාරට වින්න ඩිනැස කියලා ඡ්‍රීට කැමැත්තක් තිබුණා. නොදි වාධ්වෙලා ඉන්න කොට හර ඔබට කැමැත්තක් ඇති වූනා විහාරට වින්න. රට පස්සේ සමහර විට බ්‍රාහ්මණය ඔබට තිනෙන්න ඇති දැන් අව්ව සැරයි වහි ද දන්නෙන් නෑ. රිකක් දුරයි. දැන් යන්න බෙනේ කියලා. නෑ මං කොහොම හරි අද යනවා ම යි. ඒ තමා අධිෂ්ධානය, ඔබ යම් වීරයක් ගන්නවා ඒ තමයි යන ගමනුත් තිතනවා මට මේ යන ගමහෙන් ප්‍රයෝජනයක් වෙයිද නෑ! නෑ!! මං යන ගමන යනවා, කොයි විකර්ත් දැන හඳුනාගන්න විකත් නොදිනේ කියලා තුවනින් වීමසනවා. ආනන්ද හාමුදුරු ටෝර් වීමසනවා දැන් ඔබට විහාරයට වින්න කැමැත්තක් තිබුණා අධිෂ්ධානයක් ඇති කර ගන්තා. වීරය ක් ගත්තා ඔබ තුවනින් වීමසාවා. ඔබ විහාරයට වින්න කිරීන් ඔබේ තිබේ තියෙන්ව කැමැත්ත දැන් තියෙනවදී කියලා ඇසුවා. දැන් ඒක නෑ. විහාරයට වින්න කිරීන් අධිෂ්ධානයක් තිබුණා. දැන් ඒක නෑ. විහාරට වින්න කිරීන් යම් වීරයක් ගත්තා. දැන් ඒ වීරය තියෙනවදී? ඒකත් නෑ. විහාරට වින්න කිරීන් තිබුණා ඒ වීමසීම දැන් ඔබට තියෙනවදී? ඒකත් නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය දැන් ඒවා සංසිද්ධා ගිහිල්ලා.

එ වගේ මේ බුද්ධ ගාසනයේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයන්ටත් කැමැත්තක් ඇතිවෙනවා අනේ! මම කොහොමද මේ සංසාර දුකෙන් අත්මදෙන්හේ කියලා කැමැත්තක් ඇතිවෙනවා. රට පස්සේ මොයා වෙර වීරය දරලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පුදුනු කරලා විඛාලා මොයා මොකද කරන්නේ අරහත්වයට පත්වෙනවා. දැන් වියාට සසර දුකින් තිදුනස් වෙන්න ඩිනැස කියලා කැමැත්තක් තියෙනවදී ඒක නෑ. ඒක සංසිද්ධා ඒ ගමන ඇවිල්ලා ඉවරනේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොහොම කියනවා. ඒ වගේම තමයි බ්‍රාහ්මණය යම් තවාගත ග්‍රාවකයකට යම් වීරයක් තිබුණා නම් මම සංසාර දුකෙන් අත්මදෙන්හේ ඩිනැස කියලා දැන් විය අරහත්වයට පත්වුණාට පස්සේ ඒ වීරය සංසිද්ධාවා. යම් තවාගත ග්‍රාවකයකට අධිෂ්ධානයක් තියෙනවා. මම සංසාර දුකෙන් තිදුනස් වෙනවා කියලා. විය අරහත්වයට පත්වීමත්

සමග ම ඒ අධිෂ්ඨානයන් සංසීදෙනවා. යම් තුළාගත ශ්‍රාවකයකුට නුවනින් විමසීමක් තියෙනවා. මම සංසාර දුකින් නිදහස්වෙනවා කියලා විය අරහත්වයට පත්වීමත් සමගම ඒ නුවනින් විමසීම සංසීදෙනවා. අන්හ පින්වත්ති, රට පස්සේ ඕනෑන දැන් අපි ජන්ද ඉදෑදී පාදය කියන තැනට ආවා. දැන් ජන්ද ඉදෑදී පාදය කියන වික දැනගත්තා. ජන්ද ඉදෑධිපාද කියන්නේ අරහත්වයට පත්වීමට ඇති කැමත්තේ බව ඒ විගේම විත්ත ඉදෑධිපාද කියන්නේ අරහත්වයට පත්වීමට ඇති අධිෂ්ඨානය. විරෝධ ඉදෑදී පාදය කියන්නේ අරහත්වයට පත්වීමට ඇති විරෝධය. විමසා ඉදෑදී පාදය කියන්නේ අරහත්වයට පත්වීමට ඇති නුවනින් සක්‍රාන්ත බැඳීම. දැන් අපි යන්න සිහා ජන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඉදෑධිපාදයට. හොඳයි වික දැන් පර්පූර්ණ වන විදිය බලම.

ඡන්දය කියන්නේ අරහත්වය ලබා ගැනීමට ඇති කැමතෙක්ත. ඡන්ද සමාධිය කියන්නේ කුමක්ද? අරහත්වය ලබා ගැනීම පිණිස ඇති කැමතෙක්ත තුළ භාවනා කරලා හදාගන්නා සමාධිය. ඒ සමාධියටත් කැමතෙක්තයි මුළුවන්නේ. විනෝන්ද වීර්යය මුල් ව්‍යුහාත් වීර්යය සමාධිය, අධිජ්‍යතානය මුළුවන්හාත් විත්ත සමාධිය, නුවතින් විමසීම මුළුවන්හාත් වීමසා සමාධිය, මේ පිළිබඳව තවත් විස්තරාත්මකව දැන ගැනීමට අපි තේරේමිගන්න සිනෑ සතර සම්සක් ප්‍රධාන වීර්යය. සතර සම්සක් පිළිබඳව ප්‍රධාන වීර්යය කියන්නේ නුපන්නාවූ අකුසල ධර්මයන් නුපදුවීම පිණිස ගන්නා වීර්යයි. ව්‍යතකොට ජන්ද සමාධි ප්‍රධාන සංඛාර සම්ඟනාගත ඉදෑධිපාදය සතර සම්සක් ප්‍රධාන වීර්යයට අයිති වෙනවා. නුපන්නාවූ අකුසල ධර්මයන් නුපදුවීම පිණිස ගන්න වීර්යය ඒකට අයිතියි. උපන් අකුසල ධර්මයන් ප්‍රහාණාය කිරීමට ගන්නා වීර්යයට උත්සාහයට මේක අයිතියි. සතර සම්සක් ප්‍රධාන වීර්යය කිවම මේකත් අයිතියි. උපන් කුසල ධර්මයන් වඩා වර්ධනය කරගැනීම පිණිස නුපන් කුසල ධර්මයන් උපදුවා ගැනීම පිණිස ගන්න වීර්යය මේ සතර සම්සක් ප්‍රධාන වීර්යය ජන්ද සමාධි ප්‍රධාන සංඛාර සම්ඟනාගත ඉදෑධිපාදය තුළ ඇතුළත්ව තියෙනවා. උපන් කුසල ධර්මයන් වඩා වර්ධනය කරගැනීම පිණිස ගන්න වීර්යයන් මේකට අයිති වෙනවා. ඔහ්න අපි දැන් කරා කළා ජන්දය කියන්නේ අරහත්වය ලබා ගැනීමට තියෙන කැමතෙක්ත. ජන්ද සමාධිය කියන්නේ අරහත්වය ලබා ගැනීමට ඇති කැමතෙක්ත තුළ භාවනාවේ යෙදිලා ලබා ගන්න සමාධිය.

සතර සම්බන්ධ ප්‍රධාන වීරයය කියන්නේ තුපත් අකුසල් තුපදාවීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, තුපන් කුසල් උපදාවාගනීම, උපන් කස්සර් වැඩි දියනු කරගනීමට ගන්නා වීරයය මෙන්න මේකට කියනාවා

ඡන්ද සමාධී පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය කියලා.

බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, “අනුප්පන්නානං අකුසලහිං ධම්මානං අනුප්පාදය ජන්ද ජන්ති වායමති, විරය ආරහති, විත්තං පග්ගන්හාති පදනති” තුපන් අකුසල ධර්මයන් නො ඉපදිවීම පිනිස ජන්ද ජන්ති මේ කොටස සඳහන් වන්නේ ඉද්ධිපාද සංයුත්තයේ ජන්ද සූත්‍රයේදී මේ විදියට දේශනා කරනවා ජන්ද ජන්ති කැමැත්ත ඇති කර ගන්නවා. නො ඉපදාන යම් අකුසල ධර්මයක් ඇත්තෙනම් විය තවදුරටත් නොඉපදිවීම පිනිස කැමැත්තක් ඇති කර ගන්නවා. ‘වායමති’ වැයමක් ඇති කර ගන්නවා, ‘විරයය ආරහති’ විරයය ආරම්භ කරනවා, ‘විත්තං පග්ගන්හාති’ සිත දැඩි කර ගන්නවා රේගට පදනති කියන්නේ පදා විරයය, මම මේක නිවන දක්වාම ගෙනියනවා කියන දැඩි අධිෂ්ධානයට විළුවේනවා. රේගට “උප්පන්නානං පාපකානං අකුසලහිං ධම්මානං පහානාය ජන්ද ජන්ති වායමති විරය ආරහති විත්තං පග්ගන්හාති පදනති” උපන් අකුසල ධර්මයන් පහානාය කර ගැනීම පිනිස මේ විදියට අනුගමනය කරනවා ජන්ද ජන්ති. කැමැත්ත ඇති කර ගන්නවා. වායමති විරයය කරනවා. සිත දැඩි කර ගන්නවා. පදනති පදා විරයය කරනවා. තුපන්නාවූ අකුසල ධර්මයන් තුපදිවීම පිනිස, උපන් කුසල ධර්මයන් වඩා විර්ධනය කර ගැනීම පිනිස තුපන් කුසල ධර්මයන් උපදාවා ගැනීම පිනිස විරයය කරනවා, කැමැත්ත ඇති කර ගන්නවා, විරයය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා. නිවන දක්වා ම නො ඉපද වූ යම් කුසල ධර්මයක් ඇත්තෙනම් විය උපදාවා ගන්නවා කියලා දැඩි අධිෂ්ධානයක් ඇති කර ගන්නවා. උපන් කුසල් වඩා විර්ධනය කර ගැනීම පිනිස කටයුතු කරනවා. මෙන්න මේ විදියට සතර සමසක් ප්‍රධාන විරයය සතර ඉද්ධිපාද තුළ ගොනුවෙලා යනවා.

මෙවා මේ විදියට බුද කෙනෙක් ම දේශනා කළා මිස කාට නම් කොහොම කරන්න පුළුවන්ද කියලා මම දැන්නේ නෑ. මට නම් නිනා ගන්නවත් බෑ. බුද කෙනෙක් කළා මිසක. උපන් කුසල ධර්ම වඩා විර්ධනය කර ගැනීම පිනිස ගන්නා විරයය තුළ ජන්ද ජන්ති කැමැත්තක් තියෙන්න ඕනෑ. විරය ආරහති විරයය ආරම්භ කරන්න ඕනෑ. විත්තං පග්ගන්හාති සිත දැඩි කර ගන්න ඕනෑ. පදනති පදා විරයය කරන්න ඕනෑ. නිවන දක්වා ම මම මේ ඉපදානා වූ කුසල ධර්මයන් වඩා විර්ධනය කර ගන්නවා කියන දැඩි අධිෂ්ධානයෙන් යුතුව කටයුතු කරනවා. පින්වතුති, ඉතින් රට පස්සේ මෙන්න මේ විදියට අපි ගොඩ නගා ගන්ත මේ ඉද්ධිපාදය නැවත නැවත පුරුද කරන කොට, පුහුණු කරන කොට, බහුල කරන කොට මේ ඉද්ධිපාද මහත් එල මහානිසංස

බවට පත්වෙනවා. ඉද්ධිපාද සංයුත්තයේ විහාග සූත්‍රයේදී බුදුරජාතාන් වහන්සේ පෙන්වනවා ඒ කොටස තුළ ප්‍රථමයෙන් ම මෙයා ජන්ද ඉද්ධිපාදය විඛනවා. අපි අද කතා කරන්නේ ජන්ද ඉද්ධිපාදය ගැනනේ. වියා මොකද කරන්නේ දැන් ඇති කර ගත්ත ගුණ ධර්ම භාවිතා කරන කොට මෙයාගේ “කැමතේත්ත ලිජිල් විකක් වෙන්න දෙන්නේ නෑ.” ලිජිල් වූත්‍යාත් රික වෙළාවක් ඉදාගෙන ඉන්න කොට විපා වෙනවා. කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, මේ පැත්තට හැරෙනවා, විහාර හැරෙනවා, ගියෝත් හොඳයි කියලා නිගෙනවා. ඉවරයි විතකොට, ගත්ත මල්ල, දැම්ම පැසුර, පිරින් තුළ හෙට ගත්තවා කියා සින්න යන්න ගියා.

ඉතින් පින්වතුති, අද අපි කතා කරමින් සිටින්නේ ජන්ද ඉද්ධිපාදය ගැන පින්වතුති. ධර්ම මාර්ගයේ හැසිරෙන කොට මේ කැමතේත්ත දැඩි විකක් වෙළත් බං. ලිජිල් විකක් වෙළත් බං. දැන් සමහර අම්මලාට හරි ප්‍රශ්න විනවා. සමහර අම්මලා භාවනා කරන කොට භූතයේ වැහිල වගේ ඔළුව හොලෝනවා. දැකුලා තියෙනවිදී දැකුලා තියෙනවා. බලවත්ව අල්ලගෙන තුස්ම රුල්ල යන්න දෙන්නේ නෑ. මොහොතක් හිතලා බලන්න අපට තරහ විනවා. අධික මෙස තරහ ආචාර පස්සේ තරහා දාරා ගත්ත පුළුවත්දී දාරා ගත්ත බං. අපි මධ්‍යස්ථාව වෙන්න ඕනෑ. සමහරැන්ට තියෙන ඊළග ප්‍රශ්නය භාවනා කර ගෙන කර ගෙන යනකොට ඕමු කරිට පුපුරන්න රිදෙනවා කැක්කම ගත්තවා. ඒ අනවශ්‍ය වීදියට වීරියය අරගෙන. සමහර භාවනා කරන්න වාචිවෙනවා කොන්ද කෙළින් තියාගෙන. රිට පස්සේ කොන්ද කෙළින්ම තියාගෙන ඉන්නවා. නමුත් විරමිනියා ගොතා ගෙන රිකක් වෙළා යන කොට බලනවා ආයෙමත් කොන්ද කෙළින්ද කියලා. විතකොට භාවනා අරමුණ වෙනස් වෙනවා. ආයෙමත් මුළ සිට පටන් ගත්ත වෙනවා. ඒ නිසා මුලින්ම භාවනා කිරීමේදී තමන්ට පහසුවෙන් කරන්න පුළුවන් භාවනාවක් පුරුදු කරන්න ඕනි. රිට පස්සේ ආනාපානසතිය දියුණු කරන්න පුළුවන්.

පින්වතුති, අපි හොඳට මතක තබා ගත්ත ඕන භාවනා කිරීමේදී කැමතේත්ත ලිජිල්ව ගත්තොත් කරන්න බං. දැඩිව ගත්තොත් ඒත් බං. ඒ නිසා මේක හැම වෙළාවෙම මධ්‍යස්ථාව ගෙහියන්න ඕනි. පින්වතුති, තමා තුළ ඇති කැමතේත්ත හැකිලෙන්න දෙන්න හොඳ නෑ. භාවනා කරගෙන යනකොට කැමතේත්ත තමා තුළ හැකිලෙනවා විතකොට තමයි අනුමතක් අරන්න නිගෙන්නේ. බත් මත විනවා විනාඩි පහක් විතර කා වික්ක හරි කතා කරලා ආව නං හොඳයි කියලා නිගෙනවා. විතනම අසාර්ථකයි. ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න නම් ගත්ත ඕන ඒ වගේම

කැමැත්තන් ඒ තුළ රඳවා ගන්න යින. කැමැත්තෙන් යුතුව මේ ඉදෑධිපාද භාවනාවේ යෙදෙන්න යිනි. අනික තමන්ගේ කැමැත්ත බාහිරට විසිරෙන්න දෙන්න හොඳ නි. මේක විස්තර කරන්නේ විභංග සූත්‍රයේ. තමා තුළ ඇති කැමැත්ත බාහිරට විසිරෙනවා. රුප ඔස්සේ, ගබ්ද ඔස්සේ, ගද සුවද ඔස්සේ, රස ඔස්සේ, පහස ඔස්සේ, අරමුණු ඔස්සේ, හිත විසිරෙනවා. භාවනා කර ගෙන යන කොට පොඩි පුතෙකුට නම් හිතෙයි මං දැන් කාවුන් රිකක් බැලුවනම් හොඳයි කියලා, වෙනම නැත්තම් සිංදුවක් ඇඟුවනම් හොඳයි කියලා. ගද සුවදට සිත වහල් වෙනවා. තේ විකක් හදාව දීවා නම් හොඳයි කියලා හිතෙනවා. බලන්න හිත විසිරෙනවා. ඒ වගේම කයට දැනෙන පහස කෙරෙහි හිත විසිරෙනවා වෙනම නැත්තම් ඔය මොනවා හර වල් පල් රිකක් හිත හිතා ඉන්නවා. ඒ වගේ හිත බාහිරට විසිරෙන්න දෙන්න හොඳ නි. ඔන්න දැන් අපි ඒ කියු ටික කෙරියෙන් කියනවා.

කැමැත්ත ඉතා දැඩිව ගන්ත විකක් නො විය යුතුයි. කැමැත්ත තමා තුළ හැකිලීමට ඉඩ නො දිය යුතුයි. කැමැත්ත බාහිරට විසිරුමට ඉඩ නො දිය යුතුයි. පින්වතුනි, තව දුරටත් ජන්ද ඉදෑධිපාදය දියුතු කරන කොට අපි පුරදු කරන්න යිනි. මේ විදියට. බුදුරජාණුන් වහන්සේ පෙන්වනවා මේ කෙසේ රෝනී යට, පාදයෙන් උඩ, හමෙන් වට කරලා තිබෙන කේසා, ලේමා, තබා, දැන්තා, තවේ, මංස්, තහාරු, අටිඩි, අටිඩි මික්දුරා, වක්කං, හදයං, කිලුම්කං, පිහකං, පර්විසං, අන්තං, අන්ත ගුණං, උරදයං, කරසංමත්වුලං, පිත්තං, සෙමිහං, පුබිබේ, ලේමිනං, දේලුං, මේලුං, අස්සු, වසා බෙලුං, සිංකාඩිකා, ලකිකා, මුත්තංති. මෙයේ මේ කුණාප කොටස් තිස් දෙකක් තමයි තිබෙන්නේ. පින්වතුනි, මේ කුණාප කොටස් තිස් දෙක පිළිබඳව අපි හිතර මේ විදියට සිහි කරන්න යින. මේ තමා කයේ ඇති පිළිකුල් වූ කෙසේ ටික කියලා, මේ තමා මේ කයේ ඇති පිළිකුල් ලෙම් ටික කියලා මෙහෙහි කරනවා. ඊට පස්සේ තියපොතු ටික මෙහෙහි කරනවා මේ තමා මගේ කයේ තියෙන පිළිකුල් තියපොතු කියලා. ඒ විදියට සිහි කරලා හොඳුන් මේවායේ සටහන් සිහින් ගන්නවා. දැන් අපි නම් මේක හිතනවා විතරනේ. කෙහෙක් නමුත් මේ පිළිබඳව නුවනින් විමසා බලනවනම් වියාගේ හිතේ මේ කෙසේ පිළිබඳව දැඩි පිළිකුල් සංඡුවක් ඇතිවෙනවා, මේ ලෙම් ටික කෙරෙහි දැඩි පිළිකුල් සංඡුවක් ඇති වෙනවා. හැබැයි ඒ පිළිකුල් සංඡුව කන්හේ, බොන්හේ, නාන්හේ නැතිව ඉන්න විකක් නොවේ. වෙනම වුනෙන් වැරදිලා මේ කියපු දේවල් පිළිකුල් බව ඇත්ත. නමුත් අපි පිරිසිදුවට ඉන්න යිනි. අන්න ඒ විදියට ජන්ද ඉදෑධිපාදය වඩන්න පටන් ගන්නවා, ඊට පස්සේ

ඩුලරජාත්‍යන් වහන්සේ පෙන්වලා දෙනවා “උඩ යම්සේද යටත් විසේ ම ය”, “යට යම් සේද උඩිත් විසේ ම ය” මේ කාරණය පිළිබඳව බුලරජාත්‍යන් වහන්සේ සතිපටිධාන සූත්‍රයේද පෙන්වා දෙනවා තුවත්තැනි මතිහෙක් ධාත්‍ය මල්ලක් රිහල දාලා මේවා මූං ඇට, මේවා තල ඇට, මේවා මං ඇට, මේවා වී ඇට ආදි වශයෙන් වෙන් කර කර දක්වනවා වගේම තම ගැරුරුයේ ඇති කුණුප කොටසේද වෙන් කර කර බලමින් ඉදෑධිපාද හාවනාවේ යෙදෙනවා. ඉන්පසු ඩුලරජාත්‍යන් වහන්සේ ව්‍යුපා “දහවල යම්සේද රුයන් විසේ ම ය”, “රුය යම් සේ ද දහවලන් විසේ ම ය” විනැහැදි ඩුලරජාත්‍යන් වහන්සේ පෙන්වා දෙන්නේ දහවල යම් සේ ද රුයන් විසේ ම ය. දහවල් කාලයේදී හාවනා කරන විට කැමැත්ත ලිහිල් කරන්නේ නෑ. දහවල් කාලයේදී කැමැත්ත දැඩිව ගන්නේත් නෑ. නිත හැකිලෙන්න ඉඩ දෙන්නේත් නෑ. බාහිරට නිත විසිරෙන්න දෙන්නේත් නෑ. ඒ විදියටම රාත්‍රි කාලයේත් කරන්න සින. අපි විහෙම නෙවෙයිනේ. දහවල් කාලයේ වැඩ කරලා කරලා, රෝ තමයි රිකක් නිදහස තියෙන්නේ කියලා නිදාගත්තාවා. මේකෙද විහෙම කරන්න බඟ. දහවල් කාලයේ ජ්‍යෙෂ්ඨ සමාධිය විභින්න යම් කැමැත්තක් තිබුණා නම් ඒක රාත්‍රි කාලයේදී ලිහිල් කරන්නත් බඟ, වැඩි කරන්නත් බඟ, තමා තුළට හකුවුවන්නත් බඟ. විසිරාලා යන්න දෙන්නත් බඟ. බොහෝම පරිස්සමීන් කරන්න සිනිඡ කාරණයක් හැරියට බුලරජාත්‍යන් වහන්සේ පෙන්වලා දෙනවා.

පින්වත්ත්ලාට නිතෙන්න පුළුවන් ඕය විදිහට තිවිවට අපි කොහොම කරන්නද ඕය කොන්වේට ඩිසි රිකක් විහෙම දා ගන්න සිනැහැනේ. විහෙම නැතිව තැනකට යන්න පුළුවනෑ. සමහරා ආවාම මා වක්ක කියනවා කොට්ටර හාවනා කළත් තැනකට යනකොට යන්න විපායු ඒ විදියට ස්වාමීන් වහන්ස! ඒ නිසා ඒ අවශ්‍ය වෙලාවට ගන්න පාමසියෙන් ගෙනල්ලා තියාගෙනයි ඉන්නේ කියනවා. දන් ඒ මැක්නිවරුන්ට මතක්වෙනවත් ඇති. විහෙම බඟ. උඩ යම්සේ නම් යටත් විසේමය. විහෙම නම් පිළිකුල් දේ පිළිකුල් හැරියටම දකින්න සින. “උඩ යම්සේ නම් යටත් විසේමය” “යට යම් සේ නම් උඩිත් විසේමය” “දහවල යම්සේ නම් රුයන් විසේමය” “රුය යම්සේ නම් දහවලන් විසේමය” රුය ද්‍රාවාලයි කියලා වෙනසක් නෑ. මේ පින්වත්ත්ලා ඔක්කොම කියවලා ඇති “ඒ අමා නිවත් දුටු රහනක් වහන්සේලා” කියන පොත. වික ස්වාමීන් වහන්සේ නමක් කියනවා මම හාවනා කරලා රාත්‍රියේ නිදාගෙනයි හිටියේ, මම නිදිමත් ම ගි නැගිටිරේ, මම නිදිමත් ම ගි සක්මනට ගොඩවුනේ, මම නිදිමත් ඇදුගෙන වැටුණා, මම වැඩි පිහුවාගෙන ආයි නැගිටිවා, මං සක්මන් කළා දැන්තවදා දැන් මම

රහතන් වහන්සේ නමක්. බලන්හ කොවිචර ලස්සනද කියලා. හිතාගහ්න බැරි විදියට කෙනෙක්ගේ හිත ආගුවවලින් හිඳහස් වහන්. වික සූත්‍රයක් තියෙනවා. “වත්තාරෝ” මේ, හික්බවේ ඉද්ධිපාද හාවතා බහුලිකතා අරය නියෘති තක්කරස්ස සම්මාදුක්බක්බයාය,” මොකද්ද මේ කියන්නේ. මහතෙනි! මේ ඉද්ධිපාද හාවතා කිරීමෙන්, බහුල කිරීමෙන් “අරය නියෘති නියෘති තක්කරස්ස සම්මාදුක්බක්බයාය,” ව් කියන්නේ මේ දුක් කෙළවර කරන්නා වූ තක්කරස්ස කියන්නේ මොකද්ද මෙය අනුගමනය කරන කෙනා කවරක්ද? ‘සම්මාදුක්බක්බයාය’ මහාකොට දුක් ගෙවාලන ආර්යය මාර්ගයට ‘නිෂයන්ති’ පමුණුවති. දැන් මේ කියලා තියෙන හැරී හරි ලක්සනයි. සතර ඉද්ධිපාදයේ යම් කෙනෙක් අනුගමනය කරනවා නම් ඒශ්සතර ඉද්ධිපාද අනුගමනය කරන කෙනාට මහාකොට දුක් ගෙවාලමින් නිවහන පමුණුවනවාලු. කවුද මේක කරන්නේ. සතර ඉද්ධිපාද විසින් කරන්නේ. හරිම ලස්සනයි. “වත්තාරෝ” මේ, හික්බවේ ඉද්ධිපාද හාවතා බහුලිකතා අරය නියෘති තක්කරස්ස සම්මාදුක්බක්බයාය,”

මහාකොට දුක් ගෙවාලන්නාවූ ආර්යය මාර්ගයට වියා පමුණුවන්නේ සතර ඉද්ධිපාද ඉදිරිපත් වෙලා. කාවද කරන්නේ. ‘භක්තරස්ස’ සතර ඉද්ධිපාද අනුගමනය කරන කෙනාට හරි ලස්සනයි. මේ වික්කම සම්බන්ධ වන්නේ සතර සම්සක් ප්‍රධාන විර්යය. මේ සික්කෝමත් වික්ක විකට ගොනුවෙලා මහාකොට අමා නිවහ කරා යන්න පුව්වන් ගමනක් මේ තියෙන්නේ. දැනවැළ යම්සේ නම් රියන් විසේමය. රිය යම්සේ නම් දහවලත් විසේ ම ය. අපි මේ ගැහනත් කතා කළා. රිළතට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආලෝක සංඡුවයි.

ධරුම කාරණා මෙනෙහි කරගෙන යනකොට රීනම්දිධියක් විනවා. මොකද කරන්නේ. මේ ආලෝක සංඡුව වියාට ඉක්මණාට ගන්න පුව්වන්. සිහිකරනවා. වියාගේ රීනම්දිධිය පහවෙලා යනවා. වියා දිවා සංඡුව විඩනවා. දිවා සංඡුව කියන්නේ මේ දිවාලට ආලෝකය තියෙනවානේ. මෙයා මේ ආලෝක සංඡුව හිතේ රඳවා ගන්නවා. වික පුගුණ කරනවා. රු වුණා කියලා වියාට කළුවර නඟ.

දැන් මේ පින්වතුන්ලාර ජන්ද ඉද්ධිපාදය පිළිබඳව ඇති කියලු ධර්ම කොටස් සංක්ෂීප්ත්ව කෙරී කරලා මම දැන් කිවුවා. මේ රීක හොය ගන්න මට දුවස් ගණනාවක් පොත් කියයක් පරිඹුලනය කරන්න වුණා. හැම තැනකින් ම හොයල හොයලා ව් තරමට ම ප්‍රංචි කොටස් හොය ගන්න මහන්සි වෙන්න ඕනෑ.

ඉතින් පින්වතුනි, ජන්ද ඉද්ධිපාදය මුල් කර ගෙන මේ ආකාරයෙන්

ගොනු කර ගන්නා සමාධියට අපි කියනවා ඉන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය කියලා. දැන් කැමෙත්ත මුල් කර ගෙන තමයි මේ සමාධිය සකස් වුතේ. නමුත් විත්ත, වීරෝය, වීමංසා කියන අතිත් කොටසුත් මේ සමගාලීව වැඩෙනවා. දැන් පින්වතුති! සමහරැන්ගේ සිත්වල අධිෂ්ථානය ප්‍රකටයි. වියා අධිෂ්ථානයිල් කෙනෙක්. වියා ඒක මුල් කර ගෙන මම අද පැය භාගයක් භාවනා අරමුණෝ ඉන්නවා. ඒ විදියට දිනෙන් දින වියා රික රික ඒක වැඩි කරනවා. ප්‍රායෝගිකව ඕන ඔහාමයි කරන්නේ. මම විනාඩි හතුලිස් පහක් ඉන්නවා. විතකොට විත්ත සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය වැඩෙන්හේ අධිෂ්ථානය මුල්වෙලා, තව සමහරු ඉන්නවා වීරෝයවන්ත යය. නස මං බිඩින්න උනුලාගෙන ඉතුළිය, බිතුයි කාලා හර මේ කටයුත්ත කරනවා ම දි. ඉතින් මේ විදියට වීරෝය මුල් කරගෙන කෙනෙක් මේ ඉද්ධිපාදය විධානවා නම් වියාට ඇතිවන්හේ වීරෝ සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. වීරෝය මුල්වෙලා හට ගන්නේ. ඒ වශේම නුවතින් විමසන ආයත් ඉන්නවා. හරම තීක්ෂණ බුද්ධියක් තියෙන ආය ඉන්නවා. නුවතින් විමස විමස බලුල මේ ධර්ම ගැටෙලු නම් මෙහෙමයි විසඳ ගන්නේ කියලා පුද්මාකාර වීරෝයකින් යෝනිසේ මහසිකාරයේ යෙදිලා තීරණවලට විනවා. හරියට හරි. ඒ ගොල්ගේ ධර්ම මාර්ගය තුළ යන්නේ නුවතින් විමසලා. අන්න ඒ ආයට ඇති වෙනවා වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. වීමංසාව මුල් කරගෙනයි වියාට සමාධිය ඇති වුතේ. දැන් අපි ඉද්ධි කිවාම වික පාරටම හිතන්න පුළුවන් දැන් ඔය පොලොව පළාගෙන යන වික, දිය මතුපිට ඇවිදින වික ඔවා කියලා දැන් සමහරු කියනවානේ මහා රහතන් වහන්සේලා ඉන්නවා නම් බලන්න අචියක් උඩින් යන්න කියලා.

බලන්න බුදුරජාණාන් වහන්සේගේ කාලෙදිත් වික තීක්ෂ්වකට ඔය වශේ දෙයක් වුනා. වික ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණාන් වහන්සේ හමුවට ඇවිත් වියාගේ රහත් බව ප්‍රකාශ කළා. තව හාමුදුරු නමක් පැවත්තකට අඩ ගහලා අහනවා ඔයාට තියෙනවද පෙර ඡීවිත ගෙන දැක්නා නුවතා. නඩ. ඔයාට තියෙනවද ගස් ගල් කිමිදුගෙන යන්න පුළුවන්කම, පොලොව කිමිදුගෙන යන්න පුළුවන්ද. අනේ මට විහෙම බඳ. විහෙනම් ඔයාට ජලය මතුපිට ඇවිදින්න පුළුවන් නුවතා තියෙනවදා නඩ. අනුන්ගේ තිත් දැකින්න පුළුවන්ද? බඳ. ඔයාගේ ඡීවිතේ ගෙනවත් දැකින්න පුළුවන්ද? අනේ බඳ. විහෙනම් ඔයා කියන්නේ ඔයා රහන් වෙලා කියලා. විහෙම රහන් වෙන්න බඳ. මට ඔවා තේරෙන්නේ නඩ. මට මගේ අවබෝධය තමයි තියෙන්නේ. ඒ වශේ පින්වතුති, හැම කෙනෙකුටම මේ විදියේ ඉද්ධිපාතිහාර්ය දැක්වන්න බඳ. අර විදියේ

ඉදෑයි කෙනෙකුගේ පුණුස ගක්ති නිසාම පිහිටන වේවා. නර සුන්දරයි මේ ධර්ම මාර්ගය. ව් නිසා අපි හැම දූනාම ඇපේ පිවිත තුළ මේ සතර ඉදෑයිපාද ධර්ම ඇතුළු සත්තිස් බෝධිපාක්ෂක ධර්මයන් වඩාගෙන සංසාර දුකීන් අත් මිදිමට, වහ වහා වතුරාර්ය සත්තා ධර්මයන් අවබේද කර ගැනීමට මේ පුණුස ධර්මයන් උපකාර වේවා!

සාදු! සාදු!! සාදු!!!

ඉගෝවිභාශේ පින්තුර චස්සානය ඡජු

විත්ත කඩුධිතාදුය ඡජු ලොජු

තොරතු මහා සංකීර්ණයෙන් ඇව්වයි.

පුද්ධිවත්ත වින්වතුන්,

අද මේ පින්වතුන්ගේ පීටිතයට උදාවෙන විශේෂ ද්‍රව්‍යක්. මේ පින්වත් පිරිස මහමෝවිනා භාවනා අසපු සංවිතයෙන් පිරිනැමෙන අපුරු තැස්ගතට පිමිකම් කියන්නයි මේ සූදානම් වෙන්නේ. අම්ල නිමල මැණික් ගල් සහිත සත්තිස් බෝධි පාශ්චික ධර්ම නම් වූ මේ සුන්දර මාලය ඕනෑන සාදර ගෞරවයෙන් ගෙල් පළදාගන්නට ඔබවත් තැකියාව ලැබූවා. මාණිකා රත්න 37 කින් යුතු මෙය නැමුදාම පරිස්සම් කරගන්න ඕන පරිශීලනය කරන්නත් වින. ඕනෑන ඒ මාලයට තව වික ගෙක් අද අමුණානවා.

පින්වතුන්, භාග්‍යවතුන් වහන්සේ මේ සා විශාල ප්‍රමාණයකින් යුතු ධර්මස්කන්ධියක්, දේශනා කොට ව්‍යාලේ නිකම් ම නිකම් පිනට ලැබූලා නම් නොවෙයි. ඉතාමත් දැඩි කැපවීම් කරලා දැඩි වීරියක් අරගෙන බලවත් අධිජ්‍යානයකින් යුතුව ගුරුපැදේශ රහිත වයි සම්බුද්ධ පියාණන් වහන්සේ විදා සම්බෝධි මුලයේ දී අසිරිමත් වූ බුද්ධත්වය සාක්ෂාත් කලේ. උන්වහන්සේ තුළ තිබූ අපරිමිත දෙධීය නිසා ම තමයි, දිසාමාර සේනා පරාපාය කොට ව්‍යාරාපාය සත්‍යය අවබෝධ කලේ. මේ පින්වතුන් දැන්නවා බුද්ධත්වය සාක්ෂාත් කිරීමේදී උන්වහන්සේ මොන තරම් දුකක් වින්දු කියලා. සය අවුරුදු දුෂ්කර හියා සමයේ දී වින්ද

දුකිස්කහන්දයන් අපට නම් හිතාගන්හවත් බැර තරම්. වචනයෙන් කියා ඉවර කරන්නත් බැහැ. මහත් වූ දුකක් විදුලා බුදු බව ලැබූ උන්වහත්සේ, මේ දුකින් දුකට පත්වෙලා ඉන්න, අදුරෙන් අදුරට ගිය, අදුරෙන් අදුරට යන ලෝක සත්ත්වය දුකින් මුද්‍යාලීමේ පරම ප්‍රවිතු වේතනාවෙන්, ලෝ සතුන් කෙරේ තිබුණ මහා කරුණාවෙන්, දායාවෙන් භා සෙනෙහසින් යුත්තවයි, මේ සංසාරේ පුරාම කළේ එකු ගණනාවක් තේක පෙරැමි පිරැවේ. අනහත් දුක් වින්දේ. භාග්‍යවතුන් වහන්සේ, අපට දෙසා වඳාල මේ ධර්මස්කන්ධය, ආශ්වර්යවත් වූ ශ්‍රී සඳුදර්මය මා සඳහා ම සි දෙසුවේ මා සඳහා ම සි විවර කළේ කියලා තනිනත්ව අප සියලු දෙනාම නිතන්න ඕන. මේ බියකරු සසරින් මිදෙන්නට නම් විතෙරවන්න නම්, මෙය අපට ඇති “ව්‍යාකායන මාර්ගය” ම සි කියලා අප හිතන්න ඕන මතක තබාගන්න ඕන.

පින්වතුනි, වෙන කෙනෙක් ධර්මය අහලා අවබෝධ කරගත්තා කියලා තමන්ට අවබෝධ වෙන්නේ නෑ. දුකින් පිරි ගමන කෙළවර කරලා අවබෝධයක් කර යත්ත අපට උදාවී කරනා මේ සත් නිස් බෝධිපාක්ෂික ධර්ම අතහැර දාන්න විපා. නිරන්තරයෙන් සිහිකරන තරමට තමන්ට ප්‍රතිඵලදාසී වෙනවා.

පින්වතුනි, අප ලැබූ මේ ස්ථාන සම්පත්තිය හිතාගන්න බැරතරම් දුර්ලභ විකක්. අපි මේ ගැන බරපතලව නිතන්නේ නෑ. නමුත් මේක අහිම්වුහොත් අපි ආයෙන් සංසාර ගමන ට ම වැවෙනවා. ඒක මොනතරම් බෙදුදුනක ඉරණමක් වෙයිදැ? මොහොතක් නිතල බලන්න. මේ ඇස් තවමත් හොඳට ජේනවා, මේ කණ තාමත් හොඳට ඇශෙනවා. මේ ගර්රය තාමත් නිරෝගී..... භාවනාවකට වාඩිවෙන්න දහම් අසකන්නට තාමන් හැකියාව තියෙනවා. ඒ වගේ ට මනස විකෘත වෙලා නෑ. ඉතින් අපි කළුපනා කරන්න ඕන, මේ ලැබේවිට මොහොතේ දී, මේ දැන් අවබෝධ කරගන්න ඕන කියලා. ඒ සඳහා කැමැත්තක් අධිජ්‍යනයක් විරෝධයක් අරගන්න ඕන. මේ සඳහා ධර්ම කාරණා මනාකොට යෝනීසේ මනසිකාරයේ යොදුවන්න ඕන... මේ දැන් ලැබූණ මොහොත නම් අතහැරගන්න විපා.....

පින්වතුනි, අපි සාමාන්‍යයෙන් පිටත්වෙන්නේ වික්කේ අතිතය තුළ, වික්කේ අනාගතය තුළ. නො පැමිණි සිහින ලෙව තුළවත් නිරැද්ද වූ අතිතය තුළවත් නිර නොවී පිටත්වන්න ඕන මේ මොහොත තුළදිය. අප ධර්මාවබෝධ කරන්නේ මේ මොහොත තුළදිය. මේ මොහොත තුළ අපි මොනවද කරන්නේ? කොහොද ඉන්නේ? අපි ධර්මය තුළ ඉන්නවද? ධර්මය අප තුළට ගන්නවාද? බොහෝ සේ සිතන්න ඕන සියුම්

කාරණයක් මේක. අනීතය තුළ කල පිහැක් මෙහෙති කළා ම පින වැඩිවෙනවා. අනාගතයේදී පින කළ යුතුයි කියලා නිතුවෙත් විතනදින් පින් ලැබෙනවා. අප පින ඉක්මවා යා යුතුයි හේදී? අප පැහැදිලි ලෙසම “වොස්සිග්ග පර්ණාම්” නම් අප්පාදිවෙන්න යින. නිවන පිනිස විය ම ඉලක්කය කරගත යුතුයි. අපිට මේ මොහොත ගොඳුගත්න පුලුවන් සෝතාපතන්න වෙන්නට, සකඛාගාම් වන්නට, ආනාගාම් වන්නට, අරහත් වී නිකෙලෙක් වන්නට. මේ මොහොත පසු නො කර කිසිවකුට යන්න බං. පින්වතුනි, භාව්‍යයක් නරඹුනවා වගේ ධර්ම මාර්ගය වඩින්න බං. නිරේ විවෘත කර සිරිනතාක් වේක නරඹුනවා. නිරය වැසු පසු භාව්‍යය ඉවරයි නො පෙනී යනවා. භාවනාවක් වැඩිමත් හරියට ත්‍රිස් ගහක යනවා වගේ වැඩික්. මගට ගොස් නැවතුහොත් යළි මුල සිට ම පවත්තා යුතුයි. ත්‍රිස් ගහේ ඉහළ ට ම තියත් දිනුවේ නැතිනම් යළි ජයගත්න මුලක ඉදන් යන්න වෙනවා. භාවනාවත් නිරතුරු නො වැඩුවහොත් යළි ආයාසයෙන් වැයමෙන් මුළ සිට අරඹුන්න වෙනවා. නිතර නිතර පරාද පූහුණු වන්නට අවශ්‍ය වන්නේ මේ නිසයි.

වී ආකාරයෙන් භාවනාව පූහුණු කරගත්න යින. භාවනාව පීවිතේ අංගයක් බවට පත් කර ගත්න යින. රිකක් භාවනා කරනවා ආයේ වැඩි කාලයක් නිකං ඉන්නවා ආයේ රිකක් භාවනා කරනවා. මේ විදියට කරලා හරියන්නේ නං. දිගින් දිගට ම වර්ධනය කරගත්න යින ප්‍රතිච්ල ලැබෙනතුරු ම. කැමෙත්ත, අධිෂ්ථානය භා වීර්යය වඩාගත්න ම යින. අනාගතයට කර් දූල ඉන්න පූලුවන් දෙයක් හෙවී මේක. ඇසට පෙනෙන දේ, කතුට ඇසහෙන දේ, භාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ, මහසට අරමුණු වන දේ ආදි මේ සියලුම දේ ආත්ම වශයෙන් ගත්න බං. අනීතයයි, දුකයි, අනාත්මය කිසිවක් ස්ථීර නක වෙනස්වෙනව දුක් සහිතයි. තමන්ගේ කැමෙත්තට යින විදියට කිසිදෙයක් සිද්ධවෙන්නේ නැති නිසාම මේ ගැන කළකිර ඇල්ම අතහැරගත්න යින. අධිෂ්ථානයිලිව වැයම් කරන්න යින. වීර්ය අරඹුන්න යින.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳාලා,

“තදවිධි කත්වාන..... සුනෙයි දීරෝ

ධම්මානු දම්මං පටිපර්ජ මානෙක්

විකුණු වූහාව - නිපුණ්‍යව හොති

යෝ තාදි සං හරිනි අර්ථමත්තේ”

(සුත්ත නිපාතය)

යමිකිසි කෙනෙක් තුවත්තින් යුතු සිනැකම්තින් මේ ධර්මයට සවත් දෙනවා. කලුණාතා මිතු ස්වාමීන් වහන්සේලාගෙන් තමයි ධර්මය අහගන්නේ. පූජාව උපදාව ගන්න ඒ කෙනා සියුම් තුවතා ඇති කරගෙන, තවත් කෙනෙකුට කියාදීමට හැකියාව බඛාගන්නවා. තමනුත් ධර්මය පිටිතයට ගළපා ගන්නවා. අපට ඉන්න පළමු හා නොදුම කලුණාතා මිතු තමයි බුදුපිශාතාන් වහන්සේ විතනින් විහාර වෙන ක්වුරුට් නෑ. මේකට තවත් අය අයිතිසි. අපගේ ආර්යය මහා සායරුටිවන ඉන්නවා. අද බැලුමෙවාත් මහමෙවිනාවේ අපගේ ධර්මාවර්යයන් වහන්සේ ප්‍රධාන තුන්සීයකට ආසන්න කළුණාතා මිතු ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවක් ධර්ම ප්‍රවාරයට උර දී සිරිනවා. ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන් අතරත් ඉන්නවා කලුණාතා මිතුයන්, මිතුරුයන්. ඒ අය ධර්මය කරාකරනවා, ධර්මය ප්‍රවාරය කරනවා. යමෙක් වතුරාර්ය සත්‍ය කරා කරනවානම් ගිහි, පැවිදි හේදයක් නෑ. ඔවුන් කළුණාතා මිතුයන් වෙනවා. යමෙක් වතුරාර්ය සත්‍යයට ගරහනවාද ගිහි, පැවිදි හේදයක් නෑ ඔවුන් අනහර දැමිය යුතු පාප මිතුයේ වෙනවා. බුද්‍යන් දුවක විජු විත්ත ගෘහපති ප්‍රතුයා අනාගාමී තාවකයෙක්. දාහෙකට ආරාධනා කළාම ව්‍යිහාර නිකුත් සංස්කාගෙන් ප්‍රශ්න අහනවා. නො දැන්න දේ අහගන්නවා දැන්න දේ කිය දෙනවා.

පින්වතුනි, කලුණාතා මිතු සම්පත්තිය, සද්ධීර්ම ගුවත්තාය, යෝනිසේ මනසිකාරය, දම්මානු දම්ම පරිපදාව කියන කරුණු හතර අපට ධර්මාවබේදය පිතිසම උපකාර වන බව මතක තබා ගන්න ඕන.

මේ මොනෙත තුළ සතර සතිපථේදානයේ සිතිය පිතිවුවාගෙන ශ්ල, සමාධි, පූජා වැඩිම පිතිසි නිරන්තරව වෙර වීර්යය කළ යුතුයි. භාවනාවක් දියුණු කරගන්නට, ඒ වගේම ධර්ම යුතාය ඇති කරගන්න වීර්යය කරන්න ඕන. නිරනුරුවම දස කරාව මිස දෙනිස් කතාව කරන්න නොද නෑ. මට මූණාගැහෙන වයසක රෝහින්ට මම නිරනුරුවම කිය දෙන්නේ; සංම විවකම බුද්ධාන්සිතිය වඩන්න, මෙත්තු භාවනාව වඩන්න, ධර්මයදේ ගුණ, සංසරන්නයේ ගුණ නිතන්න, තමන්ගේ සීලය ගැන නිතහ්න, කළ නොද වැඩ ගැහෙම නිතන්න කියලයි. මගේ වයසක උමවිපියන් නිසර්තායේ පිතිවුවා බොහෝ යාති පිරිසකට ධර්මය කියාදීමට මට හැකියාව ලබාගා. මම නිවසට වැඩිය වේලාවට පැය අවක් දහයක් අප ධර්ම සාකච්ඡා කරනවා. මේ වගේ වාතාවරණයක් සංම නිවසකම පවතිනවා නම් මොනතරම වට්නවද? ගුවන් විදුලිය, රැසවාහිතිය අද නිසරු බලවී දේංකාරය හඩනගා කියන තැන් බවට පත්වේලා. හරසුන් දේවලින් පිටින් ව්‍යුමත් කරන තරම්. අද පෙන්වන විනුපට බලන්නාගේ නින් සතුට, දුක, ද්වේශය වැනි කෙලෙස් ම දි

අැති කරවන්නේ. පින්වතුති, මේවාට කාලය වැය කිරීම නම් මහා අපරාධයක් ම යි. මොහොතක් තිතන්න නො වැදුගත් දේ සඳහා නො වෙහෙසිම යහපතක් හේද කියලා. විතුපට තිසා ඇතිවන දුකට සංතාපයට අඩි උපාදාන වෙලා ඇමුලා විතරදී නෑ. සිහි විකල් වෙලා වගේ ආය ඒවා ම නොය නොය බලනවා. භාතිකර සිතින ලෝක. සමහර ඒවා සතුර ගෙන දෙනවා, ඒත් මොහොතක් විතරයි. සතුර කියන්නේ දුකේ පටන් ගැනීම ම යි. බූදුරජාණන් වහන්සේ විදාහා සැප දුකක් විදියටත්, දුක උලක් විදියටත්, උපේක්ෂාව අනිත්‍ය විදියටත් දකින්න කියලා. මේ විදියට තිතන දකින කෙනා තමන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයක ගමන් කරවන කෙහෙක් වෙනවා.

බූදුරජාණන් වහන්සේ බූහ්ම සංයුක්තයේ මේ ගාරාව දේශනා කළු.

“ආරහා නික්ඛමෙ - යුක්දුරත බූද්ධ ගාසන්
ඩිනාර් මව්වන් සේන් - ණලාගාරව කුක්දුරටෝ
යේ ඉමස්ම් ධම්ම වනයේ - අප්පමෙන් වහෙස්සනි
පහාය රාත් සංසාරං - දුක්ඛස්සන්තං කරස්සනි.”

බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහතෙනි, වීර්යය අරුණවී, නික්මෙවි බූද්ධ ගාසනය වෙත. බට ගෙයක් පාගා දමා විනාශ කරන හස්ති රාජ්‍යයෙක් වගේ පහසුවෙන් මාර සේනාව පරදුවන්න. ගම් කෙහෙක් ධර්ම වනය තුළ මහාකාට නික්මෙනවා නම් ඔවුන් මේ සියලු දුක් නිමාවට පත් කරනවා ම යි.” පින්වතුති, බලන්න කැමැත්ත, අධිෂ්ඨානය, වීර්යය තුවනින් මෙහෙහි කිරීම තියෙනවා නම් සංසාර සාගරෙන් ගොඩට වින්න පුලුවන් වෙනවා.

වේ වගේම බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමා නිවන සාක්ෂාත් කරන්න නම් මේ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ජීවිතය ගෙන අවබෝධයෙන් යුතුව කළකිරාලා ඇල්ම නිරැද්ධ කළ යුතුයි කියලා.

“සඩ්බි සංඛාර අනිවිච්චා - යදා පණ්ඩ්ඩාය පස්සනි
අව නිබ්ධින්දනි දුක්ඩි - ඒසා මග්ගේ විසුද්ධිය”

සියලු සංස්කාර වේ කියන්නේ, හේතුවක් තිසා හටගත්තු දේ අනිත්‍ය කියලා යමෙක් තුවනින් දැන ගන්නවාද, වේ තිසා ම අවබෝධයෙන් ම කළ කිරෙනවා. දුක ගෙන විය දැන ගන්නවා. සත්ත්වයාගේ විසුද්ධිය පිණිස, පිරිසිදුවීම පිණිස පවතින විකම මග බූදන් ව්‍යුහ ග්‍රේෂ්ඨ ධර්මය කියලා. මේ ධර්ම වනය තුළ නික්මෙනවා. සාමාන්‍යයෙන් මේ පින්වතුන් ඕන කෙහෙකුට මේවා අනිත්‍ය බව නම්

තේශේරනවා ඇති. අනිතන බව, දුක් බව, අනුත්ම බව, පරීච්ච සමූප්පත්න බව අපි දකින්න උත්සාහ කරන්න යිනා. අන්තර්තර ආයතන හයත්, බාහිර ආයතන හයත් පංචපාදානස්කන්ධය ආදි දේ ඔක්සේසි. ලෝකය තුළ කිසිවක් ම නෑ, නිතන වූ දේ. නිවන හැර සියලු දේ සංඛතයි. පරීච්චසමූපත්නයි. ව් නිසා ම කැමැත්ත, වීරයය, අධිෂ්ඨානය, නුවතින් විමසීම ඇති කරගෙන දුකින් නිදහස්වීමේ වැඩපිළිවෙටේ හික්මෙන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.

පින්වතුනි, අපි ධර්මය ඉවත්තාය කරනව කටපාඩම් කරනව එත් අවබෝධය? කෙනෙක් සූත්‍ර දේශනා දහඟටදහම කියවන්න පුත්‍රවන්. නමුත් විහෙම කළ පම්‍රියට වියා අවබෝධයක් කරා යන්නේ නෑ. මේ කරාකරන මට පවා ව් කාරණාය පොදුයි. මම විවරය දැරැවට සැහැදුවතුන් දෙන තානය වැළඳවාට, ප්‍රමාදීව ඉද තිට භාවනා කරලා නිවනර එං වෙන්න බිං. අප්‍රමාදීවීම ම සි අප හැමෝම කරන්නට ඕනෑම්. විහෙම නො කිරීම අවාසනාවක්. හයාකාර දුක්ඩිත ගමනක්. අප හැම ට ම පොදුයි මේ රාග, ද්වේශ, මෝහ කියන අකුසල්. මේවා අපි හැමදෙනාම ප්‍රභාණාය කරන්න යින. වීරයය වහන්න යින. ව් හැකියාව අප හැමදෙනාමත් ඇති කර ගන්න අධිෂ්ඨාන කරන්න යින.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පර්ලාභ කියලා නිරයක් ගෙන. සංයුත්ත නිකායේ 5 - 2 කොටසේ. මේ පර්ලාභ කියන නිරයේ දුක් විදින නිර සත්ත්වයින්ට අකමැති රෘප ම සි දකින්න ලැබෙන්නේ, අකමැති ගෙඩ තමා අන්න ලැබෙන්නේ, අකමැති ම ගන්ධයන් ම සි නහයට දැනෙන්නේ. අකමැති ම රසයක් ම සි දිවට දැනෙන්නේ. අකමැති ම පහසක් ම සි ඇගට දැනෙන්නේ. තිටට වහන්නේ අකමැති ම අරමුණු. ඇය, කණා, නාසය, දිව, කය, මහස කියන මේ ආයතන හයට ම දරාගන්න බැර දුක් සහගත දේම නම් ලැබෙන්නේ පින්වතුනි, අපි හිනෙන්වත් කැමතිද ඒවා ලැබෙනවට, නෑ. පැයක් දෙකක්, දිනක්, සතියක්, මාසයක්, අවුරුදුදක් තොටෙයි වසර ලක්ෂණනක්, කළේප ගානක් විදුවන්න වෙනවා නිරය ඉපදෙනු කෙනාර. අපට පුත්‍රවන්ද වියාල ආලෝකයක් නිකුත් කරන, විදුලි පන්දමක් වික විශ්ලේ ඇහැට අල්ලන කොට, ඇහැ ඇරැගෙන ඉන්න? කෙනෙක් වාහනයකට හැපෙනවා දකින්න, කපලා කොටලා මරනවා දකින්න. තොර හැදිලා, ජරාවට පත්වෙලා, ගද ගහන සතෙක් අල්ලන්න තියා බලන්නවත් හැකිද? බි තේදු? වතුරුරුය සත්තාය තොදත් අයට මේ වගේ දුක් විපාක ලැබෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ, අප්‍රමාදීව නිවන බඩන්න යින ව් නිසායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “පින්වත් මහණුනි, නිරු, සඳ දෙදෙනාගේ ම ආලෝකය නො ලැබෙනවා නම්

යම් තැනකට රේට වඩා අදුරක් ඇති තැනක් තියෙනවා” විතකොට හිසුම්හි වහන්සේලා පිළිතුරු දෙනවා.“හාග්‍යවතුන් වහන්සි, ඒ අදුර හිතාගන්නවත් බැ” කියලා. “මහත්තෑනි, යමෙක් විතුරාර්ය සත්‍යය අවබෝධය නොදුනී නම් ඒ කෙනාගේ හිත අර හිරුගේන් සූදුගේන් ආලෝකය නොවැටෙන තැනට වඩා අදුරායි” කියලා උන්වතන්සේ දේශනා කළා. දිනක් ගිෂ්කුල පාවෙශී සිට පහළට විඩින බුදුරාත්‍යාන් වහන්සේ ගෙන් වික්තරා හිසුම්වක් ප්‍රපාතයක් පෙන්වලා මෙහෙම අහනවා, “ස්වාමීනි, මේට වඩා ප්‍රපාත ඇති දැ?” කියලා. යමෙක් මෙය දුකීය, මෙය දුක් හටගැනීමයි දුක් නිරෝධය මෙයයි, මේ විය නිරදේද කරන පිළිවෙතයි, තතු සේ නො දුනී නම්, රේට වඩා ප්‍රපාතයක් වියාට මේ ලේක බාතුවේ නැති බව, හාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා.

කෙනෙක් ප්‍රාථමික කරනවා මාගේ කැමැත්ත පරිදි මෙය මෙයේ වේවා! මෙයේ නොවේවා!! කියලා. ලැබේයිදැ නෑ. අහාත්ම ස්වභාවය ම දී අප උරුම කරගෙන තියෙන්නේ. මේ මොහොත විහෙම නැතිනම් මේ ලැබුණ ස්ථාන සම්පත්තිය අනහැරුණෙන් ඇ පෝ ප්‍රවිතයට විශාල අනතුරක් තියෙනවා. ඉදිරියෙන්, පසුපසත්, හාත්පසත් මරණයේ බිජකරු තෙවනැලි තමයි තියෙන්නේ. අප්‍රමාදීව අප කුටුරුන් බර්මයමයි ප්‍රවිතයට ගළපා ගන්න ඕනි. අපව ගිලුගන්න බලන් ඉන්නේ ජරු මරණ, ව්‍යාධි, ගොක, පරදේව්, දුක්ඛ දේශමනස්සයන්මයි. මේවායින් අපි නිදහස් වෙන්න ඕනි. මේ දේවල් අපි උපතත් සමෘතයි අරන් ඇවේත් තියෙන්නේ. මේ උරුම කරුම ව්‍යුත් නිදහස බධන්න නම් ධරුම මාරුගයට ම වෙන්න ඕනි.

මෙන්න මේ සදහා අපට අවශ්‍ය වෙනවා කැමැත්ත, අධිෂ්ඨානය, විරෝධය, උත්සාහය, නුවත්‍ය. සැමලදේකට ම අපි කැමැත්ත මුල් කර ගන්නවා. අකමැති යමක් තියෙනවාද විසින් වැළකීමේ කැමැත්ත අප තුළ තියෙනවා. ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස්වීමට අප තුළ කැමැත්තක් තිබිය යුතුයි. විය තමන් තුළ ම ගොඩනගාහන්න ඕනි. ඒ වෙශ්ම අධිෂ්ඨානය, වියත් තිබිය යුතු ම දී. මේ සතර සාද්ධී පාඨ වැඩ්මෙලි අධිෂ්ඨානය හරම වැදගත් අංගයක් වෙනවා. අධිෂ්ඨානය නැතිව අපට කිසිදේකට ගොමුවෙන්න බෑ. විනි දිගින් දිගටම රැදෙන්න, ක්‍රියාකරන්න අධිෂ්ඨානය වැදගත්. හැබේයි අයිස් කන්දක් වෙගේ තද විකක් ව්‍යුත් දිය වෙනව වෙගේ, අධිෂ්ඨානය දියාරු වූණාත් සියලුම ගෙන්නට ඉඩ තියෙනවා. ඒ වෙගේ ම නො සැමෙන විරෝධයන් නිවැරදි නුවත් මෙහෙයුමත් වැදගත් වෙනවා. මේ කරුණු හතර ඇති තැන ධරුම මාරුගය වැඩෙනවා. මේ පින්වතුන් දැන්නවා

‘ඉද්ධි’ කියන්නේ විශේෂ හැකියාවන්ට. මේවා සාමාන්‍යය හැකියා නොවෙයි. මෙහිස්කම ඉක්මවා ගිය අසාමාන්‍යය හැකියා. ඉද්ධිපාද කියන්නේ මොනවද? පින්වතුනි, ඉද්ධි ප්‍රාතින්‍ය ලබාගැනීමේ පිළිවෙතට කියන්නේ ඉද්ධිපාද කියලා. විතකාට ‘ඉද්ධිපාද භාවනා’ කියන්නේ මොනවද? ජන්දය හෙවත් කැමැත්ත මූල්‍යකරගෙන, ජන්ද සමාධිය ව්‍යුහවා. අධිෂ්ථානය මුල් කරගෙන, විත්ත සමාධිය ව්‍යුහවා. වීරයය මූල්‍යකරගෙන, වීරයය සමාධිය ව්‍යුහවා. තුවත්තින් මෙහෙති කිරීම මුල් කරගෙන, වීමංසා සමාධිය ව්‍යුහවා. මෙන්න මෙහෙතුදී අප දැකිවන්, යම් ආර්යය ග්‍රාවකයෙක් අරහත්වීමේ කැමැත්ත මුල් කොට සතර සතිපටිධානයේ මනාකාට සිහිය පිහිටුවාගෙන සතර සම්සක් ප්‍රධාන වීරයයෙන් යුතු ව සමාධිය ව්‍යුහවා. ඒ තුළ අකුසල් ප්‍රහාණය කරනවා. විය ජන්ද සමාධි පධාන සංඛාර සමන්ත්‍රණ ඉද්ධිපාදය සි.

රිඹාගු යම් ආර්යය ග්‍රාවකයෙක් අරහත්වීමේ අධිෂ්ථානය මුල් කරගෙන සතර සතිපටිධානයේ මනා කොට සිහිය පිහිටුවාගෙන සතර සම්සක් ප්‍රධාන වීරයයෙන් යුතු ව විත්ත සමාධිය ව්‍යුහවා විය විත්ත සමාධි පධාන සංඛාර සංඛාර සමන්ත්‍රණ ඉද්ධිපාදය සි. තුන්වෙති කාරණය යම් ආර්යය ග්‍රාවකයෙක් අරහත්වීමේ වීරයය මුල්කොටා සතර සතිපටිධානයේ මනාව සිහිය පිහිටුවාගෙන සතර සම්සක් ප්‍රධාන වීරයයෙන් යුතු ව වීරයය සමාධිය ව්‍යුහවා විය විරය සමාධි පධාන සංඛාර සමන්ත්‍රණ ඉද්ධිපාදය සි. ඒ වෙශේම යම් ආර්යය ග්‍රාවකයෙක් අරහත්වීමේ තුවත්තින් යුතුව තුවත්තින් වීමසීම මුල්කොටා සතර සතිපටිධානයේ මනාව සිහිය පිහිටුවාගෙන සතර සම්සක් ප්‍රධාන වීරයයෙන් යුත් වීමංසා සමාධිය ව්‍යුහවා. ඒක වීමංසා සමාධි පධාන සංඛාර සමන්ත්‍රණ ඉද්ධිපාදය සි. මේ කාරණා මේ පින්වතුන් තොදින් මතක තබාගන්න ඇන්. ගොඳි, ‘ඉද්ධිපාද භාවනා ගාමින් පටිපළුව’ මොකන්ද? ඒක තමයි ආර්යය අශ්වාංශික මර්ගය. සම්මා දුටියි, සම්මා සංකර්ප, සම්මා වාචා, සම්මා කම්මිලන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේවත් ඉදිරි දේශනා වලදී විස්තර වශයෙන් මේ පින්වතුන්ට දැනගන්න ලැබේවි.

පින්වතුනි, මේ ඉද්ධිපාද වැඩින්නේ කොහොද? මේවා තියෙන්නේ කොහොද? දකින්නේ කොහොමද? තියෙන්නේ සත්තිස් බෝධිපාසික ධර්ම තුළ. වැඩින්නේ තම සිත තුළ. දකින්නේ තමා තුළින්. හරද? හර. මේක ව්‍යවහාරන්න නම් සතර සති-පටිධානය තුළ මනාකාට සිහිය පිහිටුවන්න ඇන්. වෙනත් තැන්වල වගේ අපත් පින ගැන, දානය ගැන ගිහි ප්‍රවීන්; මෙලෙට; පරලෙට; සඡප ගැන විතරක් කරා කළා

නම් වර්ණනා කලා නම් කධින පිංකම් විතරක් වර්ණනා කලා නම් මේ පින්වතුන්ට මේ ගැහුරු ධර්ම කරගණු අවබෝධ කරගන්න පුලුවන් වෙයිදා බං. අතිත ගැන, ලේක් ස්වභාවය ගැන, සියල්ලකම අතිවීම, නැතිවීම ඉන් මිදෙන මාර්ගය, යට්ටවබෝධය සඳහා කළයුත්ත පිළිබඳව දැනගන්න ලැබේයිදා බං. කොහොත්ම බං. මේ ප්‍රවිතය තුළදී ම නිවන අවබෝධ කළ හැකියි! මගල්ල ලැබිය හැකියි!! ආදි වශයෙන් වතුරාය සත්‍යය ගැන මහමෙවිනාට තුළින් නැගෙන හඩි, බුද්ධ ගාසනය මේ සිර්ලක තුළ යැලිත් ස්ථාවර වෙන්න හේතු වෙනවා. බලන්න කෘෂිකාණා මිතු සම්පත්තියේ වටිනාකම. නිත්තන් ධ්‍රේමයේ ආශ්චර්යය අවුරුදු තිස් ගණනක් ගිහිල්ලය මම පවා මේ ධර්මය දැනගත්තේ; මේ ඇස අතිතසයි. කතු අතිතසයි.... ආදි වශයෙන්. ආයතන සය ඒ වගේ ම පංච උපාදානස්කන්ධය, පරිවිත සම්පාදය බුද්ධ දේශීනාවන්ට අනුකූල රෙස පැහැදිලිව පිරිසිදුව අප දැනගත්තේ පින්වත් ධර්මාවාසීයන් වහන්සේ නිසා නේදා?

බුද්ධ දේශීනාවන් කොයිතරම් හරයාත්මක දා පුදුම අවබෝධයක් තමා බුදුරජාණ් වහන්සේට තිබිලා තියෙහේතේ. මේ පින්වතුන් වයස, වෙබි, වැසිපළ, අමාරුකම්, වෙහෙස බලන්නැතුව, මේ සඳ්ධර්මය අහඹ්න මේ විදියට මේ වික්‍රෝත්වීම, හරිම සත්‍යයක්. “නත්තේ මේ සරණා අක්ක්‍රේදා, බුද්ධේෂ් මේ සරණා වරං” “නත්තේ මේ සරණා අක්ක්‍රේදා දම්මේ මේ සරණා වරං” නිසරණය තරම් වටින සරණක් අපට තවත් නැහැ. මේ ලෝකේ අවබෝධයෙන් යුතු ව තෙරැවින් සරණ යන්න ලැබීම හාගෙයක් නේදා? ඇත්තටම පින්වතුනි, සතර මහා බාතුන්ගෙන් හැඳුන ලෝකේ වෙනස්වෙලා යනවා අපට නවත්වාගන්න බං. මේක ‘මගේ නොවේ’ කියලා දැකින කොට, නිතෙන කොට මේකට ඇති ආකාව, ඇල්ම උරු කරගන්න හැකිවෙයි. විනාශය උරුම කරගන්ත මේ නිසරු දේ සියල්ල මම නොවේ “මගේ නොවේ” මගේ ආත්මය නොවේ කියලා අප නිර්තුරුව දකින්න උත්සාහ කරන්න සින. මේ වගේ ලාමක උපතක් කිය යැලිත් උපතක් නම් විපා කියලා නිවන ම අධිෂ්ඨාන කරමු.

විත්ත ඉද්ධිපාදය වැඩිමේලි පින්වතුනි, සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ බුදුන් වහන්සේ මනරම් දේශීනා පෙළක් ව්‍යාපාර තියෙනවා. ඉන් දේශීනා ඩිනිපයක් මේ පින්වතුන්ට මං මතක් කරන්නම්. “නිබ්බිඩු” සූත්‍රයේ බුදුරජාණ් වහන්සේ දේශීනා කරනවා.

“වත්තාරෝ” මේ හික්බලේ ඉද්ධිපාද හාවතා බහුලිකතා එකත්තිත බිඩුය, විරාගාය, නිරෝධාය, උපසමාය, අතික්ක්‍රේදාය,

සම්බෝධාය, නිබ්බාහාය සංවත්තත්ත්ත්.” “පින්වත් මහණෙහි, මේ සතර ඉදෑධිපාද ධර්මයන් යමෙක් භාවිතා කරනවාද, බහුල ලෙස පුරුදු කරනවාද, ව්‍යිනවාද විය ඒකාහ්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම පිණිස, විරාඹිතව, (රාගය නැති කිරීම) පිණිස, දුක නිරද්ධ කිරීම පිණිස, රාග, ද්වේශ මෝහ අකුසල් සංසිදිම පිණිස, විශේෂ ගුණාය උපද්‍රවාගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස උපකාර වෙනවා” කියලා. සතර ඉදෑධිපාද වැඩෙනකාට මේවා ව්‍යා කියලා කිවිවත් නො ලැබේ නියෙනවද? නෑ. අනිවාර්යයෙන් ම ප්‍රතිච්‍රිත ලැබෙනවා.

ජාගත්වතුන් වහන්සේ පෙන්වා දෙනවා “අතිතයේ දී යම් හිකුවක් ඉදෑධි ප්‍රාතිහාර්යයක් පැවා නම් ඒ මේ ඉදෑධිපාද බහුලව ව්‍යුත් නිසාය” කියලා. ඒ වගේම “සියලු ඉදෑධි බල පෙන්වුවා නම් ඒ බහුල ලෙස මේ සතර ඉදෑධිපාද ව්‍යුත් නිසා” කියලා සමන්ත සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හික්කු සූත්‍රයේ දී දේශනා කරනවා. “යෝජි කෝජි හික්බවේ, අතිතමද්ධාන් හික්කු ආසවාන් බයා අනාසව් වේතේ විමුත්තිං, පක්කු විමුත්තිං දිවිධේව ධම්මේ සයං අනික්කු සවිෂ්කත්වා උපසම්පර්ශ විහරුණු.”

“පින්වත් මහණෙහි, අතිතයේ දී යම් ගුම්මණයෙක්, බුහ්මණයෙක් ඒ පිවිතයේදීම ආශ්‍රාව ස්‍යාය කරලා (ලල සමාධිය) (ලල පුණුව) සමල් භාවනාව තුළින් අම්ද සමාජීත් දක්වා භාවනාව දියුණු කරලා බඛන වේතේ විමුත්තියත්, විදුරශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරලා බඛන පක්කු විමුත්තියත් උපද්‍රවාගෙන මේ පිවිතයේදීම, විදුරශනා භාවනාව තුළින් ආශ්‍රාව ස්‍යාය කළ බව දැනගෙන වාසය කළ ද, ඒ මේ සතර ඉදෑධිපාද බොහෝ කොට වැඩු නිසියි. බහුල ලෙස වැඩු නිසියි” කියලා. පැහැදිලිව ම මේ දේශනාවල සඳහන් වෙනවා ඉදෑධිපාද ව්‍යින අය අරහත්වය සාක්ෂාත් කරන බව. මේක ව්‍යෙනම් කළ දමන්හ පුළුවන්ද? බෑ.

අරහත්ත සූත්‍රයේදී දේශනා කරනවා “පින්වත් මහණෙහි, තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්‍ර බව පවා ලැබුවේ, මේ සතර ඉදෑධිපාද බොහෝ කොට වැඩු නිසි” කියලා. බලන්න බුද්ධත්වය බඛන්න පවා ඉදෑධිපාද උපකාරවෙලා නේද? “අයං විත්ත සමාධි පධාන සංඛාර සමන්තාගතා ඉදෑධිපාදෘති මේ හික්බවේ පුබිබේ අනුස්සුතේසු ධම්මේසු වක්මුං උදපාදි, ගුණායං උදපාදි, පක්කු විදුරශනා උදපාදි, විශ්රා උදපාදි, ආලෝකේ උදපාදි” මේ කාරණා මේ පින්වතුන්ට නොදැට අහල පුරුදුය නේද? මොකක්ද මේක් අර්ථය. “මේ විත්ත ඉදෑධිපාදය

වබුදු මට පෙර නූත්‍රි විරුද් දහම් අසේ පහලවිය. නුවනු පහලවිය. ප්‍රජාව පහලවිය. විද්‍යාව පහලවිය. ආලෝකය පහලවිය.” කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ අදහස් ක්‍රානු සූත්‍රයේ තියෙන්නේ.

පින්වතුති, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර සම්පයේ තීඩිනා මහ වනයේ කුටාගාර කාලාවේ වැඩිහිටිය දිනක ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාලා, “නීසිදහය අරගෙන වාපාල සංය පැහැදිලි යුතු, දහවල් කාලය විතන ගතකරම්” කියලා. විතනට වැඩියා. ආනන්ද ස්වාමින් වහන්සේ වන්දනා කරලා පැත්තකින් හිටියා. පින්වතුති, මේ කරාව අප හැමගේම නිත්වලට දුක ඇතෙන විකක්, මොකදී? තුන් ලෙවක් සහසා වදාලා, පරම ප්‍රජාතිය බුදුපිළියාණන් වහන්සේගේ අවසන් කාල පරිවිශේදයේ දී සිදුවූ සිද්ධියක් මේක.

බුදුරජාණන් වහන්සේ වදාලා, “පින්වත් ආනන්ද, මේ විශාලාව හරිම සිත්කළුයි; උදේශී සංය හරි සිත්කළුයි; ගෝතමක සංය සිත්කළුයි; සත්තම්හක සංය හරිම සිත්කළුයි. බහුප්‍රත්ත සංය හරි සිත්කළුයි. සාරන්දල සංය සිත්කළුයි. වාපාල සංය හරි සිත්කළුයි. රමණියයි. ආනන්ද යමෙක් සතර ඉද්ධිපාද බොහෝ කොට වඩිනවා නම්, බහුල ලෙස වඩිනවා නම්, යානයක් දේ පුරුදු කරනවා නම්, වස්තුවක් දේ තබාගන්නවා නම්, මූලික අරමුණක් දේ පවත්වනවා නම්, නිතෙහි පිහිටුවාගෙන සිරිනවා නම්, පුරුදු පුහුණු කරනවා නම්, ඉතා නොදින් ආරම්භ කරනවා නම්, ව්‍යෝගී ආයු කල්පයක් තෝරි රිට මලක් වැඩියෙන් පිවත්වන්න පුළුවන්.” කියලා. ව්‍යෝගී ම පින්වතුති, උන්වහන්සේ දේශනා කරනවා “තරාගතයන් වහන්සේට් අවශ්‍ය නම් මේ සතර ඉද්ධිපාද බිහුලට වඩා තීයෙන නිසා යානයක් ආදි ලෙස පුරුදු කරලා වඩා ඇත් නිසා ආයු කල්පයක් හරි රිට මලක් වැඩියෙන් හරි පිවත්වෙන්න පුළුවන්” කියලා. මේ අව්‍යාසනාවන්ත වෙලාවේ, ආනන්ද තීමියන්ට වුදුරජාණන් වහන්සේ වරක් තොට දෙවරක් තොටේ, තුන් වතාවක් කිවත්, ආනන්ද තීමියන් මාරුයාගේ වසරයට පත්ව සිරි නිසා තේරේම් ගන්න බැරව වික්ෂිප්තව හිටියා. ව්‍යෝගී ආනන්ද තීමියන්ගේ සිත විකාගෙනයි නිටියේ. ආයු කල්පයක් කියලා කියන්නේ ව්‍යෝගී පරමායුණ ව්‍යෝගී පුරුදු විකිසිය විස්සක්.

පින්වතුති, මම නම් නිතන්නේ ව්‍යෝගී මගේ අව්‍යාසනාව කියලා. ඇයි බුදුපිළියාණන් වහන්සේ ලෙව පහල වුන් මා සඳනා ම ද කියලා මම

නිතනවා. අපි හැමෝම තිතන්න සින ඒ විදියට හේදු? ආනන්ද නිමියන් විතතින් ඉවත් වුවාට පසුව පවිටු මාරයා පැමිණා භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිතිවත් පාන්නට කාලයයි කියලා ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ තුන් මසකින් පිරිතිවත්පාන බව දැන්වා වඳාලා. භාග්‍යවතුන් වහන්සේ ආයු සිංස්කාර අතහැර දැම්ම තිසා මහ පොලොට තදින් කම්පා වුණා. මහ පොලොට පවා මේ බුදු ගුණ හඳුනනවා. අගය වටිනාකම දන්නවා. හරිම ආශ්චරියක් හේදු?

ඉතිං පින්වතුනි, අපි බලමු මේ ඉදෑදි හෙවත් විශේෂ හැකියා මොනවදා? කවුද මේ විස්මින දේ කරලා තියෙන්නේ කියලා. ඉදෑධිපාද බහුලව වඩන අය, වික්කෙනෙක්ව ඉදාලා බොහෝ අය බවට පත්වෙනවා. බොහෝ අය වෙලා සිට, යූ වික් අයෙක් බවට පත්වෙනවා. බලන්නත් ආසය තේදු? ඒ වගේම අහසින් ගමන් කරනවා පුත්‍රන් කැබැල්ලක් අනසේ පාවෙනවා වගේ. කුරැල්ලෙක් අනසේ පියාමිනවා වගේ. ජලයේ සක්මන් කරනවා. කොහොමද ජලය පොලො තලය සේ වඩා, පොලොට උඩ යනවා වගේ යනවා, ජලය උඩ. පුදුමයි හේදු? මේ මොනවා කරලද, සතර ඉදෑධිපාද බොහෝ කොට වඩා. ඒ වගේම පොලොවේ කිමිදෙනවා. මේවා කොට්ටිවර ආශ්චරියවත්ද? බලන්න. පොලො ජලය සේ වඩනවා. කිමිදෙනවා. පොලට ඇතුළට කිමිදී වෙනතැනකින් මතු වෙනවා. බිත්ති, පවුරු, ගල්, වැනි සහ දේ තුළින් විනිවිද යනවා. පසාරු කරගෙන යනවා. ස්ථානිකව අතුරුදෙන් වෙනවා. මේ වගේ අනන්න ඉදෑදි ප්‍රාතිභාරියක් පෙන්වලා දීලා තියෙනවා, ඉදෑධිපාද බොහෝ කොට වැඩු අය.

ගෙතම බුද්ධ ගාසනයේ ඉදෑධිමතුන් අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්යේ. නදේපන්ද කියන හයානක නාග රාජය දමනය කළ කරාව ඔබ අහලා ඇති. ඔන්න භාග්‍යවතුන් වහන්සේ නිකුත්ත් පන්සියක් සමඟ තුසින දෙවිලොටට වික උදයක විඩින්න පිටත් වුණා. මහාමේරු ප්‍රවත්තය අසලට යන විට වෙනදා තුසින දිව්‍ය ලේකය පේනවා අද පේන්නතැන්ගේ ඇසය කියලා නිකුත්ත් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශා කළා. “පින්වත් මහතෙනි, තුසිනයේ ගමනට අකමැති නන්ලේපනන්ද නා රජු කිපිලා මහමේරුප්‍රවත්තය වට කොට ගෙන විශාල පෙනායක් මවාගෙන තුසිනයන් අදුරෙන් වසාගෙන ඉන්නවා” ඒකය කියලා.

රෙධිපාඡ මහ රහතන් වහන්සේ ඇතුවා, “මම දමනය කරන්නද ඔය නා රජුව්?” කියලා. රාජු මහ රහතන් වහන්සේගේ ඇතුවා, තව කිප නමක් විමසුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මුගලන්

රහනත් වහන්සේ ඇහුවා. අන්න විතකොට බුදුරජාත්‍යන් වහන්සේ අවසර දුන්නා. මුගලන් මහ රහනත් වහන්සේ විශාල නාග වේශයක් මථාගෙන නාග රාජයාට වට කරලා, තදින් තීරකරලා, විශාල පෙනුගෙබයක් වෙලා නා රජුගේ පෙනුයෙන් වහලා දැමීමා. නාග රාජයාට හරිම පීඩාවක් වුණා. අහය දානය ඉල්ලා කි ගැහුවා.” ඔබ හරිම ඉදෑදි සම්පන්නයි. ගෙක්ති සම්පන්නයි. මාව අතහරන්න කියලා” ඉතින් මහ මුගලන් තෙරෙන් වහන්සේ මේ සතාගේ ඉල්ලීමට මිනිස් වෙසින් පෙනුය මතට වැඩියා. නාග රාජයා ගිහි දැඩි පිශිනවා. ඊට වඩා සැරට ගිහිදැඩි මුගලන් තෙරෙන් විදිනවා නා රජු ආයෙන් විෂදුම විදිනවා. මුගලන් හිමි ඊට වඩා සැර දුමක් යවනවා. නාසයේ වම්පැන්තෙන් ගිහින් දකුණු පැන්තෙන් ව්‍යිශායට වනවා. වම් කනින් ගිහින් අනින් කණුන් පිටවෙනවා. නා රජු කිවා “ඉඩ හරි ජගතෙක්, දක්ෂයෙක්, බලසම්පන්නයි, පූජ්වලන්මි මගේ කට ඇතුළට වින්න” කියලා. බුදුරජාත්‍යන් වහන්සේ වදාලා “මුගලන් පරිස්සමෙන් ඔය නා රජු හරි බලසම්පන්නයි. කියලා.” “නාග්‍යවතුන් වහන්ස මේ නා රජු වගේ විකෙක් දෙන්නෙක්, සියක්, දාහක්, උක්ෂයක් නෙවී කෝරියක් ආවත් මම බිය නෑ.” කියලා නාග රාජයාගේ කට ඇතුළට වැඩියා. නා රජු කට වැහුවා දිනුම් කියලා පිතලා. මුගලන් නාමුදුරුවේ නා රජුගේ බිටට ගිහින් සක්මන් කරනවා දැන් නාග රාජයාට බලවත් පීඩාවක්. කි ගහලා සමාව ඉල්ලුවා. පරාජය බාරගත්තා. පස්සේ ව්‍යුහට ආව මුගලන් හිමි සරණ යන බව පැවසුවා ම, නාග රාජයාට කියනවා “වම්බල නාගරාජය, මා සරණ ගොස් වැඩක් නැත. නාග්‍යවතුන් වහන්සේ සරණ යව” කියලා. නන්දේපනඟ්ද නා රජු අන්තිමේදී තිසරණ සරණ ගිය ග්‍රාවකයෙක් බවට පත්වුණා. ඊටපස්සේ තුසිත ගමන අවලංග කරලා ආපහු කෙළින්ම වැඩියා අනාර්ථිත්ත්වික සිටුතුමාගේ මාලිගාවට. සිටුතුමා අහනවා “මදක් වෙහෙසයි වගේ, මේ අවේලාවේ කොති සිටිද නාග්‍යවතුන් වහන්ස” කියලා. “නන්දේපනඟ්ද නා රජු දුමනය කර මේ වින ගමන්” කියලා බුදුරජාත්‍යන් වහන්සේ වදාලා. “කුවුද් නා රජු දුමනය කළේ...” කියලා ඇහුවා “වෙන කටුද මේ මුගලන් මිසක්” නාග්‍යවතුන් වහන්සේ වදාලා. බලන්න කොච්චටර ගොරවයක් අපට ඇතිවෙනවද මේ අසිරිමන් නැකියාවන් ගැන අහලා. ඉතින් අනෝපිතු සිටුතුමා මේ පීතියට දින හතක් දාහේ දුන්නා, මේ දුවසේ ඉදාලා.

තවත් ද්විසක මුගලන් මහ රහනත් වහන්සේට නාග්‍යවතුන් වහන්සේ වදාලා “මිගාරමානු ප්‍රාසාදයේ වැඩ ඉන්න හිසුන් වහන්සේලා කුසිතව ඉන්නවා, ප්‍රමාදීව ඉන්නවා, ඔවුන් සංවේගයට පත්කරවන්න, කුසිත බවින් මුදවලා ප්‍රපාදී කරවන්න, ව්‍යුරුය කරවන්න” කියලා.

මේ ස්වාමීන් වහන්සේලා දානේ වළදලා නානවා, නිදනවා, හරිම කම්මෙලියි. මුගලන් රහතන් වහන්සේ වැඩියා. ප්‍රාසාදය වම් කකුලේ මාපටිගිල්ලෙන් හොල්ලමා කම්පාවට පත් කළු. කාමර පහ්සියයකින් යුතු මේ ප්‍රාසාදය හෙළවෙන කොට නාමුදුරුවරු හොඳට ම බියපත්වෙලා බුදුරජාණන් වහන්සේ ලැබ දුවලා කාරණය කිවා." ආ..... ඒක මුගලන් ගේ ප්‍රාමි ඉද්ධියක් මාපටිගිල්ලෙන් කරපු" කියලා කිවාම පහ්සියක් තිකුණින් සංවේගයට පත් උනා. ධර්මය අවබෝධ කරගන්නා, වෙර වීරය අරගෙන. බලන්න පින්වතුනි, කොට්ටර නම් හැකියාවක්ද?

ඒ වගේම තැසිත දිවන ලෝකයේ ගතු දෙවියන්ගේ විශාල වෙළයන්ත ප්‍රාසාදය පයින් ගසා සොළවා සතරවරම් දෙවියන් පවා මවිතයට පත් කළු. දෙවියන් පවා බිය වුණා. ඒ වෙළාවේ ගතු දෙවියන්ගේ, බිසේවරු යවටුණාලු, ඇහැවිවලු ගතු දෙවියන්ගෙන් ඒ ඉද්ධි පැවෙ බුදුරජාණන් වහන්සේ නේද කියලා. "නෑ ඒ උ උන්වහන්සේගේ ගෝලයෙක් මුගලන් රහතන් වහන්සේ" ඒ කිවාම ම "ගෝලනම මෙහෙම බලසම්පත්න නම් බුදුරජාණන් වහන්සේ කොහොම බලසම්පත්න ඇතිදා?" කියලා පැහැදුනාලු.

තව පින්වතුනි, දේශනාවේ තියෙනවා ප්‍රාතිහාරිය පැමිගෙන. බුදුන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාරිය මේ සියල්ලෙන්ම අගුයි. එකවර ජලය නා ගින්දර ගිරිරය තුළින් පිටකරන්න උන්වහන්සේට ප්‍රතිච්චින්.

ඉන්දියාවේ අණෝක අධිරාජ්‍යාගේ කාලේ විතුමා තනාදුන් අණෝකාරාම විනාරයේ පොකුණාට දිය නැමව ධම්මරක්ඩින රහතන් වහන්සේ බහින්හේ, සිවරු ආකාශේ ගලවා තබලා. පුදුමය නේදා? ඒ වගේම තිස්ස රහතන් වහන්සේ පිරිතිවන් පැවෙ තේරේ බාතුවට සමවැදිලා ආකාශයේදී. අල රික අහසේ. ඒ වෙළාවේ රජතුමා තමයි ආරාධිනා කරලා භූමාවගේ පහළට අරන් තියෙන්හේ. ඒ වගේම මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ හොඳවම වයස්ගත වුණාත් අණෝක රජතුමාගේ ඉල්ලීමකට ප්‍රාතිහාසිය පෙන්වලා තියෙනවා. "මහ පොළව ම හොල්ලන්නදා? නැත්තම් කොටසක් හොල්ලන්නදා?" කියලා රහතන් වහන්සේ විමසුවා. රජතුමා ඇඟුවා "වඩා අමාරු කොළදා?" කියලා. "කොටසක් හෙලවීම අමාරු බව" උන්වහන්සේ කිවා. ආ ඒක කරලා පෙන්වන්න කියලා රජතුමා ඉල්ල සිටිය. මහ පොළුවෙන් කොටසක් සෙලෙවීවා. රජතුමා හරියට පැහැදුණා. මේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ තමයි තුන්වන ධර්ම

සංසායනාව පවත්වල ආයෝදු දැඩි ගාසහේ ස්ථාපිත කළේ. පින්වතුනි, මේ රහන් වහන්සේ නිසා තමයි අපේ රටට පිරිසිදු බුදු දහම ලබාතේ. එක විහෙම වූතේ නැතිනම් අදත් ලංකාවේ අපි ගස් ගල් අදහන වැඳී ජනතාවක් වහනට බොහෝ දුරට ඉඩ තිබුණු.

ඉතින් පින්වතුනි, මේ විත්ත ඉද්ධිපාදය වඩින විට මෙන්න මේ ගෙන තොදුර මතක තබාගන්න සින. අධිශ්චාතාය උහිල්ව අරගෙන බැහැ. විහෙම වූතාම කුසීත බව හා වික්වෙනවා. නිත රීනම්ද්ධය සමග මිශ්‍රවෙනවා. කම්මලැලිකම්න් මිරිකෙනවා. මෙහෙම වූතාම භාවනා කරන්න මාරුගය වඩින්න බැර වෙනවා. දැස වසා ගත්තත් බෑ. විතකොට නිත උද්ධිවියට හසුවෙලා විසිරෙන්න ගන්නවා. ඒ වගේම තමා තුළට සැයට ගියෙත් රීනම්ද්ධයට හසුවෙනවා. බාහිරට විසිරි ගියෙත් සිත කාමයන්ට ඇලෙනවා ව්වාට නිත යොමුවූනොත් මාරුගයෙන් බැහැර වෙන්නට සිදුවෙනවා.

විහෙනම් සිත සැයවා නොගෙන, නකුල්වා නොගෙන, දැයිකොට හෝ උහිල්ව නොගෙන, විසුරුවා නොගෙන ඉද්ධිපාද වඩින්න වෙනවා. සියල්ල කෙරේම උපේක්ෂාව ම සි වැදගත් වන්තේ. මේක දියුණු කරගන්න නම් අසත් ඇසින් දකින රැපත්, කණත් ගබ්දයත්, නාසයත් ගදුප්‍රවාත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණුත්, යන මේ සියල්ල අනිත්‍ය විදිහට වඩින්න. විහෙම නැත්තම්, සතර මහා ධාතු ලෙස වඩින්න, දකින්න. ධාතු මනසිකාරය වඩින්න සින, උපේක්ෂා සහගතව ඇද්දීමත් ගැටීමත් දුරුකිරීම තමයි කෙලෙසුන්ගෙන් දුරුවීමට ඇති මග.

සතිපටියානයේ සිහිය පිහිටුවා ධාතු මනසිකාරයෙන්, සමාධියක් වඩා ගන්නවාද, විෂිද්ධි සතර මහා ධාතු කෙරේ පවතින්නේ උපේක්ෂාවක්. කිසිවකට නොඳු නොගැරී මේ විදියට දිගින් දිගට ම භාවනාව කෙරේ නැඹුරුවෙලා තුරු දිරීමෙන් ම සි ප්‍රතිඵල බඛන්නට පුළුවන් වෙන්තේ. ඇත්තට ම මේක නිවර්තා සමග කරන සෙල්ලමක් විතරයි. බාහිර අරමුණු නිමිති ඔස්සේ නිත පවත්වන කොට, නිවර්තා බලවත් වෙනවා, අයෝනිසේ මනසිකාරය නිසා. භාවනා කරන සමහර උපාසක පින්වතුන් කියනවා භාවනා කරන විට මූලෝ සත්තු යනවා වගේ, නිකං නැශ්‍යනවා වගේ කියලා. විත්ත අනසන්තරයේ නියෙන කෙළෙස්වල හැරී බලන්න. මේ සිත විකතනෙකට වික අදහසකට ගන්න නියෙන අමාරුවි.

පින්වතුනි, විශ්වාසාත්‍ය පෙන්වන මාගාවන්ට අසුවෙන්න තොදු නෑ. භාවනා අරමුණෙන් සිත විශ්‍යට ගන්න වූතේත් භාවනාව කැඩිලා.

ශරීරය පත්වා නො සැලෙන ඉරියවිවක පත්වන්වන්න සින. ග්‍රීරයේ සෙපුවීම්වලට භා වේදනාවන්ට හිත ගොමුකලොත්, භාවනාව අතරමගදී කැඩීමට ලක් වෙනවා. ග්‍රීරය කෙරේ බාහිර අරමුණු කෙරේ උපේක්ෂාවට පත්වන්න සින. හිත නො සැලෙන විදිහට වික ඉරියවිවක විකාර කරගන්න සින. මෙවා රිකෙන් රික නොදුට පුරුදු කරගන්න සින. ග්‍රීරය අතහැරඳුපු දෙයක් විදියට, තාවකාලිකව බඩාගත් දෙයක්, කුලියට ගත් දෙයක්, වගේ දැකින්න සින. සතර මහා බාතුන් ගේ කෙරිකාලීන විකාරවක් විතරයි කියලා දැකින්න සින. නැවතත් කියන්නේ උපේක්ෂාව ම සි වැදුගත්. ඇමෙන්නත් විපා ගැටෙන්නත් විපා කිසිම දේකට. මේ ඉද්ධිපාදය වඩා හැරී බුදුරජාතාන් වහන්සේ පෙන්වා වදාලා.

“යටා උද්ධිං තටා අයේ” - “තටා උද්ධිං යටා අයේ” “යට යම් සේ ද උඩින් විසේ ම සි. උඩි යම් සේ ද යටත් විසේ ම සි.” “උද්ධිං පාදනල අයේශේෂ මත්වකා තව පරියත්තං පුරුං භාභාප්පකාරසේෂ අඹුවෙන් පවිච්චෙක්වති.” හිස සිට පාද යට දැක්වා හමුතින් සීමා වූ මේ ග්‍රීරයේ පවතින්නේ භාභාප්පකාර වූ අඹුවෙයෙන් පිර කේෂා (කේස්), ලොමා (ලොම්), තඩා (නිය), ද්‍රුන්තා (දුත්), තලෝ (සම), මංසං (මස්), නහාරු (නහරවැල්), අවිධී (ඇට්), අවිධිම්පීං (ඇට් මිලුලු), වක්කිං (වකුගැනුව), හදයෝ (හඳුය වස්තුව) යකහං (අක්මාව), කිලෝම්කං (මහා ප්‍රාවීච්චය), පිහකං (ඛඩිවි), පර්පාසං (පෙනහල්), අන්තං (කුඩා බඩිවැල්) අන්තගුණං (මහ බඩිවැල්), උදුරියං (නො පැසුනු ආහාර සහිත ආමාගය), කර්සං (අඹුවී), මත්ව්‍රලංං (හිස්මොලු), පිත්තං (පිත), සෙමහං (සෙම), පුබිඩ් (සැරව්), ලොහිතං (ලේ), සේල්ඩ්, (දහඳිය), මේල්ඩ් (තෙල්මන්දා), අස්සු (කදුල්), වසා (වුරැණු තෙල්), බෙල්ල් (කෙප), සිංඡානිකා (නොටු), මසිකා (සදුමිලුමු) මූත්තං (මුතු), ආදිය සි. මේ පින්වතුන් මෙවා විකක් ගානේ පිළිකුල් සහිතව වඩන්න සින. තුවතින් දැකින්න සින. මේ අතහැරඳුමිය යුතු විනාශය උරුම කරගත් සතර මහා බාතුන්ගෙන් සැකසුනු තාවකාලික දේ කවදාහරි ද්‍රව්‍යක අප අතහැර දාලා පොලටට පස්වෙලා යනවා. මෙවා කෙරේ උපේක්ෂාවටම පත්වන්න සින. අපි ප්‍රාග්ධනයෙන ඉහ්න නිසා ‘මම’ ‘මගේ’ ‘මගේ ආත්මය’ විදියට දැකිනවා. එන් වෙහෙම දේවල් විකක්වත් නෑ.

ඉතින් කෙනෙක් භාවනාවක් වැඩෙන්නේ නෑ කියලා මැසිවිලි නගනවා නම්, නොදුට බලන්න වික්කේ යමක් අල්ලගෙන ඇලිලා. වෙහෙම නැතිනම් ගැටිලා. නීවරණ තුළ හිත ගිලිලා. මෙයින් මිලදන්න උපේක්ෂාහ කරන්න සින.

හාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, අලේම් ගැටීම් දුරට කර උපේක්ෂාවට පත්වෙලා “යටු රත්තිං තටු දිවා - තටු රත්තිං යටු දිවා” ‘දවල් යම්සේද, රැත් විසේමයි. රු යම්සේද දවලුත් විසේමයි.’ ආදී විදිහට මේ ඉදෑධිපාදය වඩන්න ඩිනැස කියලා. දිවා සංඡුවත් ආලෝක සංඡුවත් වඩවාගත්න කෙනාට දිවා රු වෙනසක් නැතිව විළිය අදුර වෙනසක් නැතිව හාවනාව වඩවාගත්න පුළුවන් කියලා.

ඉතින් පින්වතුනි, දුනිය විල සූතු දේශනාවේ දී හාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, යමෙක් සතර ඉදෑධිපාද මනාකොට වඩනවා ද, හාවිතා කරනවාද, බහුල ලෙස වඩනවා ද, කාරණා හතක් ප්‍රතිච්ච හතක් එම අයට ලැබෙනවා කියලා. පුරුෂහති සූතුයේ (අංගුත්තර නිකාය සත්තක නිපාතයේ) සඳහන් වෙනවා මේ කාරණා හත.

01. “දුටිය ධමමේ පටිගෙවිව අභ්‍යන්තර ආරාධිති.” (මේ ප්‍රචිතයේ දී ම උතුම් වූ අරහත් බව ලැබිය හැකියි.)

02. “අට මරණ කාලේ අභ්‍යන්තර ආරාධිති” (මරණාසන්නයේ දී හෝ අරහත්වය සාක්ෂාත් කරන්නට පුළුවන්)

03. “අට පඟ්‍යෙන්ත්තං ඕර්මනාගියානං සංයෝජනානං පර්කඩයා අන්තරා පරිතිබිඛායි හෝති” (අනාගාම්ව බිඩුලොට ඉපදිලා ආයුෂ හාගයක් විදුලා පිරිනිවන් පානවා.)

04. “උපහවිව පරිතිබිඛායි හෝති” (අනාගාම්ව බිඩුලොට ඉපදි සම්පූර්ණ ආයුෂ ගෙවලා පිරිනිවන් පානවා.)

05. “අසංඛාර පරිතිබිඛායි හෝති” (අනාගාම්ව බිඩුලොට ඉපදි ආයාසයක් වීර්යයක් නො කර පිරිනිවන් පානවා.)

06. “සසංඛාර පරිතිබිඛායි හෝති” (අනාගාම්ව බිඩුලොට ඉපදි ඉතා වෙහෙස වී වීර්යයෙන් යුතුව උත්සනා කරලා පිරිනිවන් පානවා.)

07. “උද්දං සේන්තේ හෝති අකතිවිධිගාමි” (අවිහ, අතප්ප, සුදුසේයි, අකතිවිධ කියන සූද්දාවාස මූහ්ම ලෝක පහේ පිළිවෙළින් ඉපදි පිරිනිවන් පානවා.)

බලන්න කොවිචර අසිරිමත් ද කියලා. මිනිස්ස හිතාගෙන ඉන්නේ දෙවියන්ට, මූහ්මයින්ට දර්මය අවබෝධ කරන්න බිජ කියලා. මෙන්න එවාට නියම පිළිතුරු හා සාක්ෂි. පින්වතුනි, දැන් ඔබට මතකද අපි සතර ඉදෑධිපාද පිළිබඳ කි කාරණා ඉදෑධිපාද වැඩිමේදී දැනගත යුතු කරණු රාජියක් දේශනා විලින් අප උප්‍රටා දැක්වූවා.

ඉතින්, අප සීලය ආරක්ෂා කර ගනිමින් ආහාරයේ පමණ දැන ගනිමින්, නීවරනු යටුපත් කර ගනිමින්, භාවනාව දියුණු කර ගනිමින්, අශේෂ සමාජත්ති ආදි දිනාන ව්‍යවා ගනිමින්, ඒ තුළ විදුර්ගනා ව්‍යවිත් මේ ජ්‍යෙෂ්ඨය තුළදී ම මේ ගෝතම බුද්ධ ගාසනය වියැකෙන්නට මත්තේන් උතුම් නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගන්නවා කියලා අධිෂ්ථානයක් ඇතිකරන්න.

සායු! සායු!! සායු!!!

මූලධ්‍රිතාවේ පින්තිබර චක්සානය

ඡජුලු

විරය කඩ්ධිතාදාය

ඡජුලු

තොත්තේ මහා සංස්ක්තායෙන අවසරයි.

පුද්ධාවත්ත පිත්තැනි,

දීර්ඝ සංසාර ගමහේ මත්‍යාන් පිටිතයක් ලබේම අපට වික් නවාතැන් පළුක් පමණයි. බුදුරජාතාන් වහන්සේ තමකගේ ධර්මය අපට මුණ නො ගැසුනා නම්, ඒ රහතුන්ගේ ධර්මය අපට හඳුනාගන්න නො ලැබුණා නම් අපට මේ මත්‍යාන් පිටිතයේ වටිනාකම තේරෑම් ගන්න උබෙන්නේ නැහැ. මේ මත්‍යාන් පිටිතය මෙනරම් ම වටිනවාද මේක ව්‍යතරම් ම දුර්ලභයි ඩියා දැනගන්නට පුව්වන් වුතේ බුදුරජාතාන් වහන්සේගේ ධර්මය තුළින්. ඒ බුදුරජාතාන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේ ව්‍යාප ධර්මය අප හඳුනාගෙන අමා මහ නිවන් දුටු රහතන් වහන්සේලා මේ මාරුගයේ හැසිරෙන ඒ නිකෙලපෙන් වූ උතුමන් හඳුනාගන්න අපි දක්ෂ වෙන්න සිනෑක. බුදුරජාතාන් වහන්සේගේ ග්‍රාවක උරුවෙක්, බුදුරජාතාන් වහන්සේගේ ග්‍රාවක දියානියක් වෙන්නට අපට ලැබුණෙන් මේ ලෝකේ ඉන්න ග්‍රේෂ්ඨ ම උතුම ම කෙනෙක් බවට අපි පත්වෙනවා. ඒ නිසා පින්වතැනි, අපි මේ ගෙවා ගෙන ආප් සංසාර ගමන මේ ධර්මය තුළින් තිතන කොට තේරෙනවා කොයි වගේ ගමනක්ද අපි ඇවේදින් තියෙන්නේ කියලා. අපිට යන්න තියන ගමන හයානක ගමනක්. මේ පිටිතයේ දී අපි අඩුම තරමේ සොනාපන්නවන් නො වූණෙන් අපට උරුමවන්නේ සතර අපාය හරහා යන්න තියන ගමනක්.

පින්වතුනි, බුද්ධිමත් ග්‍රාවකයා නිතහන් පූජ්‍යවත් කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා පැමිණුනවා. දුර්ලභ මහන්ස පීචිතය තුළදී මහන්සියක් ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාල ආකාරයට හිත සංවර් කරගන්න, කය සංවර් කරගන්න, වචනය හසුරුවෙගන්න, මහන්සි ගන්නවා. ඉතින් අද ද්‍රව්‍යෙක් මේ පින්වත් පිරිසට අපි කියා දේන්න බලාපොරෝත්තු වහන්සේ වීරයය ඉද්ධිපාදය ගැන. වීරයය ගැන. පින්වතුනි, අපට ගොඩික් නැත්තෙන් වීරයය ම තමයි. ඉතින් අපි ගොඩික් මහන්සි වෙන්න ඕනෑ අපේ පීචිත තුළ මේ වීරය ඇතිකර ගන්න. පින්වතුනි, මේ සතර ඉද්ධිපාද ධර්මයන් අප තුළ තියනවා. ව්වා දියුණු කරගන්න මහන්සි ගන්න ඕනෑ. ජන්ද, විත්ත, වීරයය, වීමංසා මෙන්න මේ කියන සතර ඉද්ධිපාදයන් බුදුරජාණන් වහන්සේ මනා කොට දේශනා කර තිබෙනවා. විය වඩා ආකාරයන් පෙන්නලා තියනවා. පින්වතුනි, මේ සතර ඉද්ධිපාදයන් හතරින් විකක් හෝ අපි ඇති කරගන්න ඕනෑ. අපි තිතමු කෙනෙකුට කැමැත්තක් තියනවා මාරුග එල ලබන්නර ව්කටර කියනවා ජන්ද ඉද්ධිපාදය කියා. ව් කැමැත්ත තුළත් අර වීරයය තියනවා, අධිෂ්ථානයන් තියනවා, වීමසීමන් තියනවා. නැඩැයි ප්‍රකටව තියෙන්නේ මොකක්ද? කැමැත්ත ජන්ද ඉද්ධිපාදය. මේකේද ඔබ තිරණය කරන්න ඕනෑ ඕනෑ ඔබ තුළ ප්‍රකටව තිබෙන්නේ මොකක්ද කියලා. ව්ක අපි දුන්නේ නැහැ. තනි තනිව ඔබ තිතන්න ඕනෑ මා තුළ කැමැත්ත ද තියෙන්නේ විහෙම නැත්නම් විත්ත ඉද්ධිපාදයදා? විත්ත කිවේ අධිෂ්ථානයක් තියනවා කොහොම හර මේක කර ගන්නවා කියලා. රේපග්‍රැෆ් වීරයය ද තියෙන්නේ කියලා ඔබ නුවතින් කළුපනා කරන්න ඕනෑ. ව් වගේ ම වීමසීම ව් කියන්නේ මේ තුළනාය කරල බලන්න පූජ්‍යවන්කම. ඉතින් මේ විකක් ප්‍රකට වෙලා තියනවා. තමන් තේරේම් අරන් දියුණු කරගන්න ඕනෑ. කෙනෙක්ගේ වීමසීම යෝනිසේ මනසිකාරය බලවත්. පින්වතුන්ට අන්න ව්ක හඳුනාගන්න පූජ්‍යවන් ව්ක හඳුනාගෙන ව්ක දියුණු කරගන්නට ඕනෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද ගැන දේශනා කළ කොටසක් සංයුත්ත නිකායේ පහේ දෙක කොටසේ තියනවා ඉද්ධිපාද සංයුත්තය කියලා. ව්කේද සම්පූර්ණයෙන්ම මේ සතර ඉද්ධිපාද වඩා ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියනවා.

පින්වතුනි ඔබ බලන්න ව් අමා නිවන් දුටු රහතන් වහන්සේල පොත ව් නිකෙලෙක් වූ උත්තම උත්තමාවියන්ගේ වරිත ගැන ඔවුන් තුළ තිබූ වීරයය කොට්ටිවර ද කියලා, ව්ක මනා පුදුම විකක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි කෙනෙකුන්ගේ සිත පැහැදෙන්නේ නැත්නම් ව්ක මහ අවාසනාවක්. අහාග්‍රයක්. ව්

රහන්ගේ ධර්මය කෙරෙහි කෙනෙකුගේ හිත පැහැදෙනවා නම් ඒක වාසනාවක්. බොහෝ දෙනෙකුගේ හිත් පැහැදෙන්නේ නැහැ ඉතින් පින්වතුති, මේ වීරය කියන වික අපිට අඩුයි. හබඳයි අපිට දියුණු කරගන්න හැකියාව තියනවා. ඒ රහනත් වහන්සේලා තුළ තිබූ වීරය ගැන කියවන කොට, අහනකොට ඒ වර්ත ගැන අපි දැනගැන්නකොට අප හිත තුළ වීරය ඇතිවෙනවා. වීරය බලවත් වෙනවා. ඒ ඇතිවන වීරය තුළේ කැමැස්තක් තියනවා, රේඛර අධිජ්‍යානයක් තියනවා, විමසීමත් තියනවා. බලවත් වෙලා තියෙන්නේ මොකක්ද වීරය යි. අන්න ඒ තුළීන් හඳුනාගෙන දියුණු කරගන්න සිනිස මේ මා තුළ තියෙන්නේ වීරය යි කියලා. මිනින් ව්‍යෙම හඳුනාගත්තොත් අපර පුළුවත් වෙනවා මේ සියලු දක් සූය කරලා ආත්ත. මේ පිවිතයේ දී ම සේක්තාපත්ත් වෙන්න පුළුවන්කම තියනවා. සකලුගාම් වෙන්න පුළුවන්කම තියනවා. අනාගාම් වෙන්න පුළුවන්කම තියනවා. ඒ වගේම අරහත්වය ට පත්වීමේ හැකියාව ලැබෙනවා.

පින්වතුනි, දැන් මේ ඉදෑධිපාදයන් වැඩිමේ ප්‍රතිච්ලියක් හැරියට තියනවා අනිවාර්යයෙන් ම වික්කේ අරහත් එලය සාක්ෂාත් කරනවා. විහෙමත් නැත්තාම් අනාගාම් වෙනවා. ඒ නිසා පින්වතුනි, අපි තේරේම් ගන්නට සිති අප තුළ තිබෙන වීරියය ප්‍රකට කරලා ගන්න. අපි ඊට දක්ෂ වෙන්නට සිනාද.

බ්‍රීලංකාතුන් වහන්සේ පෙන්වනවා මේ විරෝධ ඉදෑම්පාදය කොයි ආකාරයෙන්ද වඩන්නේ යියලු.

දුවසක් බුදුරජාතාන් වහන්සේ පැගට කොහොස් ඇවිල්ලා අහනවා තුමනා හටත් ගෙතමයන් වහන්සි, මේ දක කොහොමද ජය ගන්හේ කියා. බුදුරජාතාන් වහන්සේ පෙන්වා දුන්නා. "විරයේන දක්බං අවශ්වේති" මොකක්ද දේශනා කලේ? "විරයේන දක්බං අවශ්වේති" වීරයෙන් ම ද දක ජයගන්න තියෙන්නේ. ඇන්න බලන්න මේ දක ජයගන්න තියෙන්නේ වීරයෙන් ම ද. පටන් ගන්නා ලද වීරයක් අප තුළ තියෙන්න සිනෑස නැහැ කියලා කිසිවකුට කියන්න බැහැ. පින්වතුත් ඒ වීරය තමා තුළ තියනවා. ප්‍රකට කරලා ගන්න දක්ෂ වෙන්න සිනෑස. ඒකට නිරහ්තරයෙන් ම ඒ රහතුන්ගේ ධර්මය ගුවනුය කරන්නට සිනෑස. ඒ රහතුන් වහන්සේලා ගෙන අහනකාට තමන්ට බලවත් වීරයක් ඇතිවෙනවා. ඒ රහත් තෙරණිවරු ගෙන අහන කොට බලවත් වීරයක් ඇතිවෙනවා. කොහොම හරි මම මේක කරගන්න සිනෑස. මේ ලබුතු අවස්ථාව මග අරන්න හොඳ නැහැ කියලා විය බලවත් ලෙස වීරය වධනවා. ඒ වීරය තමයි ඇපිට කරන්න තියෙන්නේ. අප තුළ ඇතිවෙනවා පැකස්.

අකුසල් ඇතිවුණාම හඳුනාගෙන ඒවා ප්‍රහාණුය කරන්න දක්ෂ වෙන්න සිනෑ. ඒ වගේම ඒ කියන අකුසල් ප්‍රහාණුය කරන කොට අල්තින් අකුසල් හටගන්න පුළුවන්. අපට වීරෝයක් තියෙන්න සිනෑ ඒවාත් ප්‍රහාණුය කරන්න. ඒකට කියනවා සතර සම්භක් ප්‍රධාන වීරෝය කියලා. ඒ තුළින් තමයි මේ වීරෝය දියුණු කරලා ගන්න තියෙන්නේ. රේගරට අප තුළ තියන කුසලයන් දියුණු කරගන්න සිනෑ. නූපරන් කුසල් උපද්‍රව ගන්න දක්ෂ වෙන්න සිනෑ. ඒක කරන්නට පුළුවන් වෙන්නේ තමන් වීරෝයන්නයෙක් කියලා හඳුනාගෙන තිරියෙන් විතරයි. මේ බුද්ධ ගාසනය අපට තේරෙනවා වීරෝයටත්තයන්ගේ ගාසනයක් කියලා නෙදු? විකල සිටි සියලු දෙනා ම වීරෝයන් මේක ජයග්‍රහණුය කරලා තියන බව ජේනවා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ වීරෝය ගැන දේශනා කරපු නොයෙක් අවස්ථා පිළිබඳ ධර්මය තුළ සඳහන් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉහළුය ධර්ම ගැන දේශනා කිරීමේදී වීරෝ ඉහළුයක් වශයෙන් දියුණු කරන ආකාරය පිළිබඳව පෙන්වා දෙනවා. රේගරට මේ වීරෝය ඉහළුය බලයක් බවට පත්වෙනවා. ඒ ගැන කටා කරනවා. රේගරට බොජ්ඩිංග ධර්ම තුළත් වීරෝය ගැන කටා කරනවා. කොතැනකදින් මේ වීරෝය ඒ ආකාරයන් ම තමයි අපට දියුණු කරගන්න තියෙන්නේ. කොහොමද උපන් අකුසල් ප්‍රහාණුය කිරීමටත්, නූපරන් අකුසල් නූපදලීමටත් කියන කාරණා යටතේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ පීවිතයේ බැලුවාන් අපට හමුවෙනවා බුදුගත් අතර බලන්න “විෂ්ජාවරණ සම්පත්ත ගුණය” ඒකදී උන්වහන්සේ ඉද්ධි ප්‍රාතිභාරය ගැන මේ විදිහට දේශනා කරනවා. උන්වහන්සේට පුළුවන්කම තිබුණා මේ මහ පොලොවේ කිමිදිලා වෙන තැනකින් මතුවෙන්න. රේගරට ජලයේ සක්මත් කරන්න පුළුවන්කම තිබුණා. ගස්, ගල්, පර්වත මේ සියල්ලක් ම විනිවිද නො පෙනී ගමන් කරන්න පුළුවන්කම තිබුණා. අන්න මේ විෂ්ජාවරණ සම්පත්ත ගුණය. ඉතින් අප ඒවා හොඳට හඳුනාගන්නට සිනෑ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ පීවිතය හරි සුන්දර විකක්. උන්වහන්සේ සමහර විට පා ගමන්ම ගමන් කරනවා. සියලු සත්ත්වයින්ට පිහිට වන්නට. රේගරට උන්වහන්සේ ඉද්ධියෙන් වැඩම කරනවා. බුන්ම ලෝකවලට, දිව්‍ය ලෝකවලට නමුත් මනුෂ්‍ය ලෝකයේ දී උන්වහන්සේ බොහෝ දුරට පා ගමන් ම ද වැඩම කරලා තියෙන්නේ දහම් දෙසන්නට.

පින්වතුනි, මේ ගාසනයේ සතර ඉද්ධිජායන් ජන්ද, විත්ත, වීරෝය, විමෘක් කියන මේවා බහුල වශයෙන් විභ්ප මහා තෙරටරු තිරියා. ඒ අතර අපට හමුවෙනවා මොග්ග්ල්ලාන මහ රජතන් වහන්සේ,

මේ ඉද්ධිපාදයන් බහුල වශයෙන් වචපු කෙනෙක් තමයි කවුද මොග්ගල්ලාභ මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේට නොයෙක් ආකාරයේ ඉද්ධි ප්‍රාතිහාරිය පැසමේ හැකියාව තිබුණු. නමුත් බුදුරජාතාන් වහන්සේගේ මේ ධර්මය පුරාම කියවනාකාට අපට තේරෙනවා උන්වහන්සේ ඉද්ධි ප්‍රාතිහාරියට ලබ විතරම් තැනක් දුන්නේ නැහැ. පින්වතුනි, මේ ඉද්ධිපාදයන් දියුණු කළ යුත්තේ හාස්කම් පෙන්වන්න නොවෙයි. ව්‍යුරාර්ය සත්‍යාච්‍යාවබේදය කරා ගෙනියෝනයි. නැත්තම් අපි අදුරෝයි ඉන්නේ. අපිට හර දේ අභුවෙලා නැහැ. අපේ තින ව්‍යුරාර්ය සත්‍යය ධර්මය කරා යනවා නම් අපි ආලේකය කරා යනවා.

පින්වතුනි, අපට පුළුවන්කම තියෙන්න ඩිනි මේ වීරය ඉද්ධිපාදය වඩන්න. අපි දැන් කිවහේ දුක ජය ගන්න තියෙන්හේ කොහොමද? කියලා ඔව් දුක ජයගන්න තිබෙන්හේ වීරයයෙන් ම දි. ඒකට කියනවා “විරයෙන් දුක්බඩ අව්වේති” මේක තියෙන්හේ ආලවක සූනායේ. ආලවක අහනවා “කොහොමද දුක ජයගන්නේ” බුදුරජාතාන් වහන්සේ පිළිතුරු දෙනවා වීරයයෙන් ම දි දුක ජයගන්න තියෙන්හේ කියලා.

ර්ලගට අපි තේරෑමිගන්න ඩිනි මේ වීරයය ඉද්ධිපාදය තුළින් ව්‍යුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්නට අවශ්‍ය මුලික කරැණු මොනවාද කියලා. විතකාට ඒ පිළිබඳව තමයි අපි අද වීරයය ඉද්ධිපාදය තුළින් ඉගෙන ගන්නේ. මේට පෙර ඔබ ජන්ද ඉද්ධිපාදය ගෙන කරා කළා. ඉතින් පින්වතුනි, අපට අද ඉගෙන ගන්න තිබෙන්න වීරය ඉද්ධිපාදය ගෙන. පින්වතුනි, අපි කවුරුත් දැන්නවා මේ වීරයය නැත්තන් සිල් රකිත්තන් බැහැ නේදී? අපට සමාදන් වූ සීලය ආරක්ෂා කරගන්නට වීරයක් ඩිනි. නැතිව මේක කරන්න බැහැ. ඒ වශේම සතර සතිපට්ඨානය වඩනවා නම් වියත් වීරයය මතයි කරන්න තියෙන්හේ. දැන් අපි බැලමු ඒක වඩන ආකාරය කොහොමද? කියලා “ආකාලී” ඒ කිව්වේ මොකක්ද කෙළෙස් තවන වීරයය. ර්ලගට මොකක්ද ඩිනි ‘සම්පරාන’ මහා තුවත්තා, සියෙන්ත් ඩිනි. මේ කෙළෙස් තවන්න. විහෙනම් සතර සතිපට්ඨානයම වඩන්න තියෙන්හේ වීරයයෙන්. විතකාට බලන්න ඔබ සමාදන් වෙලා ඉන්නවා පංචසීලය. ඒ සමාදන් වූ සීලය ආරක්ෂා කරගන්න අපට වීරයයක් ඩිනි. ඒ වීරයය තියන කෙනා මොකද කරන්නේ සිල් පදයක් කැඩුනොත් ඒ බව දැනගත් ඉක්මනට ම විය සංවර වෙනවා. අධිශ්ඨානයක් ඇති කර ගන්නවා මින්පස්සේ ආයේ කරන්නේ නැහැ කියා. අන්න වීරයය තියන කෙනා. පින්වතුනි, මට දැවසක් වික උපාසක මහත්තයෙක් හමු වුනා පුරාක් වීරයය තියන.

මේ පොලොන්හරට පැත්තේ. දුවසක් කිවා “ස්වාමීන් වහන්ස අපේ ගේ ප්‍රග ප්‍රංශී දෙළුපක් තියනවා. මම පාන්දර දෙකට තුනට විතර නැගිටෙලා දෙළුලේ බැහැලා වේකේ සක්මන් කරනවා. වේක අහලා මට පුදුම හිතුනා. පුදුම වීර්යයක්. උදේ පාන්දර පහ විතර වෙන කම් මෙයා මේක කරනවා. නින්ද වින්නේ නැහැ. මේ ධර්මය ලබානුට පස්සේ පුදුම වීර්යයක් වේක. වියා ඒ විදියට කුඩා තෙමෙන් සක්මන් කරනවා. සතර සතිපටිධානය තුළ ම සියිය පවත්වනවා. ඒ විදියට වියා නිදිමත විතකොට සක්මන් භාවනාව කරනවා. විනාඩි විස්සක් විතර, ආයෝමන් හිඳුම් භාවනා කරනවා. මේක මහ පුදුම වික්ක්.

ඒ වගේම තමයි පින්වතුනි, රහතන් වහන්සේලාගේ ජ්විතය ගැන බලන කොට අපට පුදුම හිතෙනවා. ඒ රහතන් වහන්සේල තුළ තිබූ වීර්යය අන්තයි. පින්වතුනි, දුවසක් මහා පන්තක රහතන් වහන්සේ අධිජ්ධානයක් ඇති කර ගත්ත මේ තන්හාව නැමැති තුළ ගුණුල්ල දමන තුරු මම නැගිටින්නේ නැහැ කියා දැඩි අධිජ්ධානයක් යුතුව භාවනාවට වාචිවුනා. හර පුදුමය ඒ වීර්යය. ඒ වගේ ම ද බුදුරජාණාන් වහන්සේගේ බේසත් අවධිය. විදා බෝධි මූලයේදී කරපු වීර්යය වේක වතුරාංග සමන්නාගත වීර්යය. මම බුදුවෙලා මිස නැගිටින්නේ නැහැ කියලා. මහා බිලපරාකුමලයෙන් මේ ඇතුළු තියන ලේ, මස් ඕක්කොම වේලිලා ගියත් මේ ධර්මය අවබෝධ වන තුරු නැගිටින්නේ නැහැ. අන්න වීකිය පින්වතුනි, ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ගැන මාරුගය දියුණු කරපු අය ගැන අපට අහනකොට තමන් ඉන්න තැන ගැන තමන්ට තේරෙනවා. තමන් කරන්නේ කුමක්ද කියලා තේදි? අන්න විතකොට තමන් තිතනවා, අනේ මලත් මේක කොහොම හර කරගන්න සිනෑ කියලා තමන් තුළ ලෙකු වීර්යයක් ඇති කරගන්නවා. දැන් බලන්න අර උපාසක මහත්තායා කරන වීර්යය විහෙම තමයි ජයගන්නේ. ව්‍යඹද අය මේ ජ්විතයට රැකවරණයක්, පිළිසරණයක්, ආරක්ෂාවක් ඇති කර ගන්නවා. අපි දැන්නැති ඒ වගේ අය කොවිචර ඉන්නවාද? දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා කිහි සෙසාවෙන් යුතුව රාත්‍රීයෙහි සිහියෙන් ම නින්දට යනවා. සිහියෙන් ම අවදි වෙනවා. ඊටපසසේ වික දිගට ම භාවනා කරනවා. අන්න අපි තේරේම ගන්නට සිනෑ අපිටත් පුළුවන්කම තියෙනවා මේ වීර්යය ඉදෑධිපාදය දියුණු කර ගන්න. මට නම් මේක කරන්න බං කියා කාවචත් කියන්න බැහැ.

පින්වතුනි, අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද බැරදු කියන කාරණය බුදු කෙහෙකුට විතරය කියන්න පුළුවන්. අපේ ගුද්ධාව, වීර්යය ඊළගට සත්, සමාධි, පුඩා මේ ඉන්දියන් දියුණු වෙලා

තියෙන්හේ කොහොමදු? කොයි ආකාරයටදී? කියලා කියන්න රහතන් වහන්සේටටත් බැහැ. බුදු කෙනෙකුට පමණය. අයයි එෂ් ඉන්දිය පරෝපරියත්ත ජූනය බුදුරජාතාන් වහන්සේට පමණය තියෙන්හේ. රහතන් වහන්සේලාට නැහැ. අපි කරන්න සිනෑ මොනවාද විහෙනම් උත්සාහ කරන්නට සිනෑ. විරියය ඇති කරගන්නට සිනෑ මේක අවබෝධ කරගන්නට. පින්වතුනි, මේ ගැන අපට ඉගෙනගත්ත ලස්සන සුතු දේශනයක් තියෙනවා සංයුත්ත නිකායේ එෂ්දුතුයේ නම තමයි “බාහ්මණ සූත්‍රය”. විත බාහ්මණායෙක් තිරියා උන්නාහ කියලා මේ බාහ්මණය ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහනවා තථාගත බුදුරජාතාන් වහන්සේ කුමක් අරමුණු කරලා ද ධර්ම දේශනා කරන්නේ කියා. එෂ් වෙලාවේ ආනන්ද හාමුදුරටට් පිළිතුරු දෙනවා මේ කැමැත්ත ප්‍රහාතාය කිරීම පිණිස තමයි දහම් දෙසන්හේ බුදුරජාතාන් වහන්සේ කියලා මේ බ්‍රහ්මණායාට පිළිතුරු දෙනවා. රෝපස්ස මේ ඉද්ධිපාද ගැන කියලා දෙනවා. ඉතින් එෂ් ධර්මය ගුවනුය කරපු බාහ්මණාය අවබෝධයෙන් ම තෙරැවහ් සරණු යනවා. එෂ් වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බ්‍රහ්මණායාගෙන් අහනවා පින්වත් බාහ්මණය, ඔබ මෙහෙ වින්න කැමැත්තක් තිබුණාදා? විහෙමය ස්වාමිනි, පිළිතුරු ලබුණු. පස්සේ අහනවා එෂ් කැමැත්ත දැන් සහ්සිද්ධා තේද කියලා. රෝපස්ස අහනවා මෙහෙ වින්න අධිෂ්ධානයක් තිබුණා තේද කියලා. තිබුණා දැන් එෂ්කන් සංසිද්ධාදා? අහනවා. ආවාට පස්සේ ඔව් කියනවා. පින්වත් බාහ්මණාය, ඔබට වීරියයක් තිබුණාද අහනවා වින්නට. තිබුණා කියනවා. දැන් එෂ් වීරියය සම්පූර්ණ යි. ඔබ යම් විමසීමක් කළද? තුවනින් වීමස්වාදා? වියේ ස්වාමිනි කියනවා. විතකොට අහනවා දැන් එකත් සම්පූර්ණය තේද කියලා.

පින්වත් බාහ්මණය; මෙන්න මේක තමයි කැමැත්ත ප්‍රහාතාය කිරීම පිණිස දහම් දෙසනවා කියලා කියන්නේ. දැන් විතකොට මෙයා ආවේ කැමැත්ත, අධිෂ්ධානය, වීරියය සහ විමසීමක් යුතුවයි. මේ විද්‍යාය ආනන්ද ස්වාමින් වහන්සේ බාහ්මණායාට ධර්මය දේශනා කළා. දැන් අපි කිවිවා වීරියය ඉද්ධිපාදය වඩන්නට සිනෑ අර සතර සම්සක් ප්‍රධාන වීරියයෙන් බව. විතකොට සතර සම්සක් ප්‍රධාන වීරියයෙන් තමයි මේක දියුණු කරන්න තියෙන්නේ. වඩන්න තියෙන්නේ. එෂ් කොහොමද “විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්තාගන ඉද්ධිපාදංහාවෙති.” වේක සතර සම්සක් ප්‍රධාන වීරියයෙන් තමයි කරන්නට සිනෑ.

බුදුරජාතාන් වහන්සේ පෙන්නුවා අත්තයේ යම් කෙනෙක් ඉද්ධිපාදයන් වැඩුවා නම් වර්තමානයේ කෙනෙක් වඩනවා නම්

අනාගතයේ යම් කෙහෙක් ව්‍යුහය නම් මේ විදියටමයි කරන්න තියෙන්නේ මේ සතර සමසක් ප්‍රධාන වීරයයෙන් ම දි මේ ඉද්ධිපාදය ව්‍යුහ්නට යිනි. මේ හතර ම තියෙන්නේ ඒ විදියට ම දි. කැමත්තේ, අධිම්ධානය, වීරය, විමසීම මේ ඔක්කොම කරන්න තියෙන්නේ මේ විදියටයි. විරය සමාධි ප්‍රධාන සංඛාර සමඟ්භාගන ඉද්ධිපාද. ඒක භාවනාවෙන් තමයි අපට සම්පූර්ණ කරගත්ත තියෙන්නේ. මෙක බුදුරජාතාන් වහන්සේ පෙන්නලා තියෙනවා මගිද්ධික කියන සූත්‍ර දේශනාවේ. ඒක තියෙන්නේත් සංයුත්ත හිකායේ ඉද්ධිපාද සංයුත්තයේ. ඉතින් අපි කිවිවා සතර සමසක් ප්‍රධාන වීරයයෙන් විරය ඉද්ධිපාදය සම්පූර්ණ කරගත්නට යිනෑ කියලා. කොහොමද අනුර්පත්භාතිං පාපකාතිං, අකුසලාතිං ධම්මාතිං අනුර්පත්‍ය. ජන්දී ජනෙනි වායමති විරය ආරංජනි විත්තං පග්ගත්භාති පදනම්.

ව්‍යාකාරයෙන් කළ යුතු තුමය අපට කියලා දෙනවා. අප තුළ තියෙන අකුසල් ප්‍රහාණය කරන්න. දැන් බලන්න පින්වතුන්, මේ පංච තිවරණ කාමච්ඡන්දය, ව්‍යාපාද, රීනම්ද්ධ, උද්ධව්ව කුක්කව්ව, ව්‍යිකිවිජු. මට මතකයි ගණක මොශ්ගේලහන සූත්‍රයේ තියෙනවා සමහර විට ඔබ අහලා ඇති ඒකේ තියෙනවා සිල්වත් තිකුළුව පංචනිවරණ හඳුනාගෙන ප්‍රහාණය කරන්න යින කියා. දැන් සමහර කෙහෙකුට පංච තිවරණ හඳුනාගෙන්නවත් බැහැ. යටවෙලා යනවා පංච තිවරණවලින්. කාමජන්දයෙන්, ව්‍යාපාදයෙන්, රීනම්ද්ධයෙන් යටවෙලා යනවා හොඳාගෙන්න ප්‍රාථමික්. ඒ වීරය තියෙන කොනා මේවා හඳුනාගෙන ප්‍රහාණය කරනවා. මේ මා තුළ දැන් තියෙන්නේ කාමජන්දයක්, මා තුළ තියෙන්නේ ව්‍යාපාදයක්. තරහ සිතක් තියෙන්නේ මෙක ප්‍රහාණය කරන්න යිනි. සමහර විට බලන්න අපි ක්ල්පනා කරගෙන ගිහිල්ලා අපි දැන්නේ ම නැ කාමජන්දය ගැන තිත තිතා බොහෝ දුර ගිහිල්ලා සමහර විට භාවනාවට වාචිවෙනවා පැය ගාතුක් අපි ඉදෙගෙන ඉන්නවා. ඔබ තිතන්න අපි සියල් දෙනාම බුද්ධාභ්‍යස්සතිය මනසිකාරය කරනවා. නමුත් රික වෙලාවකින් වෙන අරමුණකට ගිහිල්ලා වික්කේ මෙත්‍රිය අපි වඩා ඉන්නවා වෙන අරමුණකට ගිහිල්ලා කාමජන්දය ගැන තිත ඉන්නවා දැන්නේ ම නැහැ. ඊට පස්සේ අපි තිතනවා ආ භාවනාව හොඳට කෙරුන කියලා තෙන්ද.

දැන් බලන්න ඒ වේලාවේ කාමජන්දයට තිත යොමුවුණාට පස්සේ පින්වතුන්, අපට ඒ ඉරියවේවත් ඉන්න කොට කියේ වේදනාවක් දැනෙන්නේ නැහැ. අපිට කිසිම වේදනාවක් නැහැ. අර අරමුණ ඔස්සේ තිත තිත ගිහිල්ලා මන් ගෙෂකයක අපි සැරසිරලා දැන්නේ ම නැහැ. අන්න බලන්න ඒ නිසා අපි මහන්සි ගත යුතුයි මේ වීරය දියුණු

කරගන්න. මේ වීරෝය ඉදෑධිපාදය භාවනාවෙන් දියුණු කරගන්නොත් දැඩිව වක්බූ, දැඩිව සේෂ්ත, රේඛගට පුලුවන්ත විජාතන යූතය මේ ඔක්කොම ලබාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි නිතේ සමාධියක් ඇති කරගන්න සිහි වික්කො සම්පූර්ණ තුළින්, හෝ විදුරශනාව තුළින්. මේවා අපි යොදා ගන්නට ම සිහා. අපේ අරමුණා ඒ විදියට භාවනාවෙන් සම්පූර්ණ කර ගත්තාම අපි නවතින්නේ නැහැ. වතුරාරෝ සත්‍යය ධර්මය අවබේදිය කරා ගෙනියනවා. ඔබ අහලා ඇති රහතන් වහන්සේ නමක් තියනවා නේද මට මේ දැඩිවනක්බූ ඇුණාය ලබාගන්න උවමනාවක් තිබුණේ නැහැ තියලා.

විතකොට පින්වතුනි, අපිට සිල් රකින්න රේඛට භාවනා කරන්න සියලු කටයුතු කරගන්න අපට තියෙන්න සිහි ආරද්ධ වීරෝයක්, අරමුණ ලද වීරෝයක්, තියෙන්නට සිහා. වීරෝයවන්තයින් ම ද ජය අරන් තියෙන්නේ. ව්කයි බුදුරජාත්‍යන් වහන්සේ වදාලේ දුක ජයගන්න තියෙන්නේ ම වීරෝයෙන් තියලා. වෙන කුමයක් නැහැ. සමහර විට අපි භාවනා කරන කොට මේක භාවනාවෙන් සම්පූර්ණ කරදීදී පංච නිවරණවල යටපත් වීමක් නැත්තම් අපට නිතෙනවා වතුර රිකක් බොත්ත සිහා තියා වතුර බොනවා. ඊටපස්සේ නැගිටලු යනවා විෂියට. ආයේ ව්න්තම් තියලා නිතාගෙන. කරන්න බැහැ. සක්මන් භාවනාව කරන්න ගියාමත් ඔහොම වෙනවා. අන්න බලන්න අපි නො සිනු විදියට ඒ දේවල් සිද්ධ වෙනවා. ඊටපස්සේ භාවනාව ඒ විදියට ම කඩාකප්පර් වෙනවා. කරන්න වෙන්නේ නැහැ. ව් මොකක් හින්ද දී? වීරෝය නැති හින්දා. පින්වතුනි, අපි භාවනා කරනකොට අපිට පුළුවන්කමක් තියනවා නම් භාවනාවට ඉස්සර විනාඩි විස්සක් විතර වගේ සක්මන් කරලා භාවනාවට වාඩිවෙන්න නිතේ විකාර බව ඉක්මනට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. විතකොට අපට පුළුවන් අකුසල් හඳුනාගෙන ප්‍රහාතාය කරන්න. ව් නිසා අකුසල් ප්‍රහාතාය කිරීමට භැමවෙලාවේ ම තියෙන්න සිහා පටන්ගන්නා වීරෝය.

පින්වතුනි, අපි නිතමු මේ මොහොතේ අකුසලයක් අපිට ඇති වූණා තියලා. විතකොට මොකද කළයුත්තේ මේ මොහොතේ ම ව් අකුසලය ප්‍රහාතාය කරන්න සිහා. බුද්ධ දේශනාවක බුදුරජාත්‍යන් වහන්සේ පෙන්වනවා රාගයක් ඇතිවෙනවා නම් වාඩිවී ඉදිද්දී විම රාගය විතැන ම ප්‍රහාතාය කරන්න කියලා. රේඛට සිටිගෙන ඉදිදී රාගයක් ද්වේශයක් ඇතිවෙනවා ව්ක සිටිගෙන සිටිද්දී ම ප්‍රහාතාය කරන්න සිහා. මේකේදී සිහිය භා වීරෝය දෙක සමානව තියෙන්න සිහා. බලන්න සිහිය තිබෙන තුරු තමයි අපි ඔක්කොම කරන්නේ.

අපේ සිහිය ඕනෑ ම මොනොකක නැතිවෙන්න පුළුවන් රීපු මොනොතේ ද දැන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් සහනා සම්පත්තියේ වටිනාකම හඳුනාගන්න ඕනෑ. අපි දහ්නේ නැහැ රීපු මොනොතේ නැතිවෙන්න පුළුවන්. සමහර අයට සිහි නැති වෙනවා ආයේ සිහිය වන්නේ නැහැ. ඉවරයි ඔක්කොම තමන් කරපු කියපු දේවල් මොකක්වත් මතක නැහැ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සිල් රකින කෙනාගේ සිහිය මුලාවෙන්නේ නැහැ කියා. වීරයයෙන් යුතුව සිල් පද හොඳින් ආරක්ෂා කළුත්. “අසංමුළ්හෝ කාලං කරෝති.” මහා පරිත්විඛාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සිලයයේ ආනිසංස කියා තියනවා. සිලවත්තයාගේ සිහි මුලාවෙන්නේ නැහැ. තරක තැනක උපදින්නේත් නැහැ. විතකොට අපට මේ ප්‍රවිතයේ දී ම දිටියාම්මවේදත්‍ය වශයෙන් ම විපාක ලැබෙනවා. සිලය රැකිමේ ආනිසංස නැරියට. පින්වතුනි, මේ වීරය තුළින් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ අකුසල් ගොඩක් වශයෙන් දේශනා කළ පංච නීවරණ හඳුනාගෙන ප්‍රහාණය කරන්න. පංච නීවරණ අප තුළ හටගෙන තියනවා ඇතුළු ම අපි මොකද කරන්නේ වේවා ප්‍රහාණය කරනවා. ඒකට වීරයයක් තියෙන්නට ඕනෑ. නැත්ත්ම බැහැ. උපත්තා වූ අකුසල් ප්‍රහාණය කරන්න. ඒ වගේ ම සිහියෙන් ඉදේදී අපට තේරෙනවා තුළන් අකුසල් තියනවා වේවාට මොකද කරන්නේ තුළදුවීමට වීරයය කරනවා ඒකට සිහිය නැතිව බැහැ. මේ ඇතිවෙන්නේ රාගයක්. මේ ඇතිවෙන්නේ ද්වේශයක් කියා හඳුනාගන්න ඕනෑ. හඳුනාගෙන වීරයයෙන් ප්‍රහාණය කරනවා. අන්න විතකොට පුළුවන්. තමන් තුළ තියන කුසල් බලවත් කරගන්න. පින්වතුනි, මේක රික රික තමයි දියුණු කරන්න තිබෙන්නේ. ඒ තුළ සිලයක් රැකෙනවා. විතකොට අපි ඉන්නේ ආරයය අභ්ධාංගික මාර්ගය තුළයි: අන්න පින්වතුනි, මෙහිදී වීරයට විකතුවෙලා තියනවා අධිෂ්ඨානයත්, කැමැත්තත්, විමස්මත්. ඒ අතුරන් ඉවකා වීරයය හඳුනාගෙන ඉස්සරහට යනවා. වියා භාවනාවෙන් ම මේක දියුණු කරගන්නවා. මේකදී නිතරම තියෙන්න ඕන සතර සමසක් ප්‍රධාන වීරයය. විතකොට අප තුළ වැඩින්නේ සතිපරිධානය යි. අවසාන වන්නේ බොල්කිංග වලිනුයි. විතකොට අපට සම්පූර්ණයෙන් ම කෙළෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සේතාපන්න ඉවකා ගැන විස්තර කරනවා සංයුත්ත තිකායේ ඔක්කන්ති සංයුත්තයේ: ඒකදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ තමා තුළ තිබෙන ඇස, කණ්ඩා, නාසිය, දිව්, කය, මහස යන අධ්‍යාත්මික ආයතන ගය අවබෝධ

කරගතහොත් ව්‍යපමත්‍යාකින් ම වියා සේවාපන්න වෙනවා. බාහිර ආයතන හාය අවබෝධ කරගත්තත් ව්‍යපමත්‍යාකින්ම සේවාපන්න වෙනවා. පින්වතුති, මේ මාර්ගයේ දියුණු වී යන විට අප හඳුනාගන්න සිනෑස අප තුළ වැඩියෙන් තියෙන්නේ කැමතේත්ත දා අධිෂ්ථානය ද, වීරෝය ද, විමසීම ද කියලා. විතකොට තමයි මේක දියුණු කරගත්න පූල්වන් වන්නේ. ඒක හඳුනාගත්තේ නැත්තම් බැහැ. හඳුනාගත්න සිනෑස. සේවාපන්න ග්‍රාවකයාට බුදුරජාණාන් වහන්සේ කියනවා උපරිම වශයෙන් උපදින්නේ ආත්ම හාව හතුයි කියා. පින්වතුති, උපවහන්සේගේ ගාසනය තුළ සේවාපන්න අය තුන් ව්‍යුරුයක් ඉන්නවා. වික් කොටසක් ඒකවිජ ය. මේ ආත්මයේදී වියා සේවාපන්න වූත්‍යා වූත්‍යා රේග ආත්මයේදී වියා සම්පූර්ණයෙන් ම කෙළෙස් ප්‍රහාණය කරනවා. තව කෙනෙක් ඉන්නවා ආත්ම හට හතෙන් දෙකක් තුනක් තුළ සම්පූර්ණයෙන් ම කෙළෙස් ප්‍රහාණය කරනවා. ඒ අයට කියනවා “කේමුංකේමු.” රේගට “සත්තක්තත්ත්වපරම” ආත්ම හට හතම වියා සැරසරනවා. අන්ත බලන්න සතර සතිපටියානය දියුණු කරගත්තොත් මේ ඉද්ධිපාදයන් දියුණු කරගත්තොත් අපට පූල්වන්කම තියනවා මේ ගමන නිමා කරන්න.

ඉතින් මේකට අපි බලවත් ලෙස වීරෝය කරන්න සිනෑස. සැමවිටම පවන්ගත්තු වීරෝයක් තියෙන්න සිනෑස. අපට අඩුවෙලා ම තියෙන්නේ වීරෝය ය. ඒකට ඔබ මේ ඉද්ධිපාද ගැන ඇනගත්තට පස්සේ වීරෝය දියුණු කරන්නට මහන්සිය ගන්නට සිති. සද්ධිරුම ග්‍රාවතාය කරදීමි, ග්‍රාවතාය කරන ධර්මය තුවත්තින් විමසා බලදීදී වීරෝය ඇතිවෙනවා. හැමදේම් විමසා බලදීදී අපට වීරෝය දියුණු කරගත්න පූල්වන්. විරය සමාධි පධාන සංස්ඛාර සමන්තාගත ඉද්ධිපාදය. විරය කියන්නේ අරිහත්වයට පත්වීමේ වීරෝයයි. කෙනෙක් අරිහත්වයට පත්වීමේ වීරෝයයෙන් යුතුව හාවනා කරනවා විවිට ඇතිවෙනවා සමාධිය. විය විරය සමාධියයි. ඉන්පසු සතර සමසක් පධාන වීරෝයයෙන් යුතුව සිරිනවා අන්න ඒක තමයි පධාන සංස්ඛාර සමන්තාගත කියන්නේ. මෙන්න මේ ආකාරයට විස්තර කරලා තියනවා. රේගට බුදුරජාණාන් වහන්සේ මහත්වල මහාතිකියා ඇතිවන ආකාරයට මේ ඉද්ධිපාද විභා ආකාරය විංග සූත්‍ර දේශනාවේ ද මාතෘකා හතරකින් පෙන්වා ද තිබෙනවා.

“පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් පෙරත් විසේ ම ය” මේක ජන්ද ඉද්ධිපාදයට අපි හරවාගන්න සිනෑස. විත්ත ඉද්ධිපාදයට අපි හරවාගන්න සිනෑස. වීරෝය ඉද්ධිපාදයට හරවාගන්න සිනෑස. විමසා ඉද්ධිපාදයට හරවාගන්න සිනෑස.

“පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් පෙරත් විසේ ම දි” රේඛාගතට, “යට යම් සේ නම් උඩිත් විසේ ම දි. උඩි යම් සේ නම් යටත් විසේ ම දි” රේඛාගතට, “දහවල යම් සේ නම් රෝත් විසේ ම දි. රෝ යම් සේ නම් දහවලත් විසේ ම දි” රේඛාගතට, විවෘත වූ නො බැඳුණු සිතින් (නීවරණවලින්) ඉතා ප්‍රහාරීවරු සිතින් සිත වධනවා. ඒ සඳහා තව දුරටත් දිවා සක්කුවත් ආලෝක සක්කුවත් පෙන්වලා තියනවා. “පෙර යම් සේ නම් පසුත් විසේ ම දි. පසු යම් සේ නම් පෙරත් විසේ ම දි”

මෙය වඩන ආකාරය හතර ආකාරයකින් පෙන්වා තියනවා. විහාර සූත්‍රයේ. මාගේ වීරයය ඉතා ලිජිල්ට ගත් විකක් නොවේ. කුසීත බව භා මිශ්‍ර විකක් ද නොවේ. දැන් ඩික අපට කැමැත්ත සමගත් දැන්හා පුත්වහි. රේඛාගත මාගේ වීරයය ඉතා දැඩිව ගත් විකක් නොවේ. ඒ කියන්හේ උද්දාව්වය සමග මිශ්‍ර වූ වීරයයක් නොවේ. තුන්වැනිව උන්වහන්සේ පෙන්වනවා මාගේ වීරයය තමා තුළ සැගවුණු විකක්ද නොවේ. වීනමිදිය සමග මිශ්‍ර වූ විකක්ද නොවේ. මාගේ වීරයය බාහිරට විසිරුණු විකක් ද නොවේ. මාගේ වීරයය තමා තුළ සැගවුණු විකක්ද නොවේ. පංචකාම ගුණයන් සමග මිශ්‍ර වූ විකක්ද නොවේ කිය. මේක වඩන විදිහ මේ විදිහට තමයි අපි තේරුමිගහේ සිහා කොහොමද? “පෙර යම් සේ නම් පසුත් විසේ ම දි.”

දැන් අපි මේක වඩන ආකාරය තුම හතරකට පෙන්නලා දුන්නා. පින්වතුන්, සතර සම්සක් පධාන වීරයය අප තුළ නැම මොහොතකම තියෙන්න සිනෑ. සිහිය තියෙන්නත් සිති. රේඛ වික තමයි “යට යම් සේ නම් උඩිත් විසේ ම දි. උඩි යම් සේ නම් යටත් විසේ ම දි.” වේක තමයි ගේරයේ දෙනිස් කුණුපයන් වශයෙන් බැඳුම. කෙස්, ලොම්, නිය, දත් වශයෙන්ද, බාතු වශයෙන් ද සතර මහා බාතුන්ට අයත් කොටස් වශයෙන් ද සිති කර කර භාවනා මනසිකාරයේ යෙදීමයි. ඒ තුළින් අපට කයේ ඇත්ත ස්වහාවය දකීන්න පුත්වහි. විනකාට අපි තුළ සිහිය දියුණු වෙනවා.

රේඛාගත, “දහවල යම් සේ නම් රෝත් විසේ ම දි. රෝ යම් සේ නම් දහවලත් විසේ ම දි.” වේකත් වඩන විදියයක් තියනවා. ඔබ යම් ආකාරයකින් විශේෂ ලක්ඟුවලින්, විශේෂ සටහන්, විශේෂ දැකීම්වලින් දහවල් කාලය තුළ වීරයය ඉද්ධිපාදය වඩනවාද රාත්‍රි කාලයේන් ඒ වශේම වීරයය ඉද්ධිපාදය වඩනවා. විවෘත වූ සිතින් යුතුව ඉතා ප්‍රහාණ්වරව සිත වඩනවා. පංච නීවරණ වලින් බැහැරවෙලා දිවා සංඡුවත්, ආලෝක සංඡුවත් පුරුදු කරගන්නවා. මේවා කරන්නේ

වීනම්දේදය හැති කරගැනීම සඳහා. අපි තිනමු දහවල් කාලයේ ආලෝක සංඡාව විය තුපට වින්නේ නැහැ. නමුත් යම් ආලෝකයක් දිහා බලා ඉන්නවා අපට රාත්‍රියට ඒ ආලෝකය සිති කරන්න පූජාවන්. වීනම්දේදය ඒ තුළින් බැහැර වෙලා යනවා. නිදීමතක් වින්නේ නැහැ. අන්න බලන්න ඒ ආකාරයෙන් තමයි මේක වැඩිය යුත්තේ. විතකොට දහවල් ආලෝකය පූරුදු කරගත්තම රාත්‍රි කාලයේදී අපට පූජාවන් වෙනවා හාවනා කරන්න. මේක ඉතාම ප්‍රයෝගනවත් වෙනවා සතර සතිප්‍රාධානය දියුණු කරන්න. ර්ඛගට මේ සටහන තමන්ට සිහිකරලා හිතට ගන්න පූජාවන්. කම්මලැකමකන්, නිදීමතන් කුසිනකමන්, නිනේ විසිරමත් ඇති වෙන්නේ නැහැ.

පින්වතුනි, මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන කොට මුළුම කොටස වන සීලය ආරජා කරගත්තා වීරයයක් තිබිය යුතුයි. ඒ වශේම ඔබ තිසියම් සමාධියක් රැකගත්තා නම් විය රැකගත්තා වීරයයක් තිබිය යුතුයි. නැත්තම් බැහැ මේක කරන්න. තින් ස්වභාවය තමයි අපට රුප මතක් කර කර දෙන වික. අපි හැමවිට මතක තියාගන්න වීනක සංසාරයේ අපිට ලැබේ ඇති ආයතන හය නොද මාර්ගයට පූරුදු කරගත්තා. සිහියෙන් සහ වීරයයෙන් පංච කාමයන් බැහැර කරන්න අපට පූජාවන්. මහ්ද වීරය නැමැති ආයුධය අපි පූජා තියනවා. ර්ඛගට මේ ඉදෑධිපාදය පූරුදු කරගත්තාම අපට අපේ ඉලක්කය කරා යන්න පූජාවන්. අපේ තින ඒ දක්වා ම ගෙහියන්න පූජාවන්. මේ ඉදෑධිපාද වැඩ්වාට පසු මේ ප්‍රවිතයේදී ම වතුරාර්ය සත්‍ය තුළ සත්‍ය යානයට පැමිණාන්න පූජාවන් කිය බුදුරජාන් වහන්සේ වතුරා තිබෙනවා. විතකොට විය සේෂ්තාපන්න ඉවකයෙක් වෙනවා. රිටත් වැඩියේ හිත දියුණු කළේත් සකදාගම් වෙනවා. සකදාගම් වින කෙනා මේ කාම ලෙසෙකයට වින්නේ වික වතාවයි. දිව්‍ය ප්‍රවිතයක් බඩනවා නැත්තම් මත්‍යාෂ්‍ය ප්‍රවිතයක් කරා වින්නේ වික වතාවයි. මේ ඉදෑධිපාද තව දුරටත් වැඩිමෙන් අනාගාමී වෙනවා විය ඉදෑධිපාද බුන්ම ලෙසෙක් ඉපදි ධර්මය පූරුදු කරලා සම්පූර්ණයෙන් ම කෙළෙස් ප්‍රහාණාය කරනවා. ඒකය මේ ඉදෑධිපාද වැඩිමේ ප්‍රතිව්‍යාය. මේ විදියට ඉදෑධිපාද බහුල වශයෙන් වඩනවිට අරහත් වන බව බුදුරජාන් වහන්සේ දේශනා කළා.

පින්වතුනි, බුදුරජාන් වහන්සේට “සම්මා සම්බුද්ධ” කියලා කියන්නේ වතුරාර්ය සත්‍ය ගුරුඋපදේශ නැතිව සම්පූර්ණයෙන් අවබෝධ කරගත් නිසා බව කිය අරහත්ත කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ වශේ ම ඉදෑධිපාද ධර්මයන් බහුල ලෙස පූරුදු කළ නිසා යානාවක් වශේ පූරුදු කළ නිසා සම්මා සම්බුද්ධ කියනවා කිය. වික්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ ආහන්ද ස්වාමීන්

වහන්සේට වදාරණවා මේ ඉද්ධිපාදයන් බහුල වශයෙන් ගාහාවක් ලෙස වඩුපු කෙනෙකුට පුළුවන් කියනවා ආයුෂ කළුපයක් ජිවත්ව ඉන්න. පින්වතුනි, බුදුරජාතාන් වහන්සේට මේවා මෙහෙම කරන්න සිහැ. මෙහෙම වහන්න සිහැ කියලා ක්වරුත්ත් කිවේ නැහැ. උන්වහන්සේ අවබෝධ කරගෙන ම දී පුරුදු කළේ. විසේ පුරුදු පුහුණු කරන තාවකාගේ ජිවිතය ද සිලයෙන් බඩුනවා. පුරුදුවන් බඩුනවා. කෙනෙක් මේ ජිවිතයේ දී කැමැත්තන්, අධිශ්දානයන්, වීර්යයන්, විමසීමන් ඇතිකර ගන්නවා නම් වියා හැම වේලාවේ ම යෝනිසේ මහසිකාරයේ යෙදෙන කෙනෙක් වෙනවා.

පින්වතුනි, ඒක කාටවත් පෙනෙන්නේ නැහැ. ඔබේ සිල් පදයක් කැඩුමෙන් ඔබ විය දැන්නවා ඔබ අතින් ප්‍රාත්‍යාකාතයක් සිදුවූනානම් බොරු කියුවනා නම් ඔබ විය දැන්නවා. අන්න වී සැනෙන් ඔබ සංවර වෙනවා. ආයේ කරන්නේ නැහැ. වරදේ භය දැක ලැඟ්පාවට පත් වෙනවා. ආරක්ෂා කරන සිලයේ විට්හාකමත් ඉන් ජිවිතයට ලැබෙන ආහිසසංසත් ඔබ දැකිනවා. සිතියෙන් ඉන්නවා වීර්යය නැමැති ආයුධය තිබෙන නිසා කෙළෙස් සිතට විද්‍යා මැධිපවත්වන්න හැකියාව ලැබෙනවා.

පින්වතුනි, කෙනෙක් තුළ තිබෙන ඉද්ධිපාද ගැන අපට කියන්න බඩුනැ. ඒ කෙනා බලවත් ලෙස වීර්යය වඩා කෙනෙක් ද බලවත් ලෙස සමාධිය වඩා කෙනෙක් ද කියලා. අපි වීර්යය නැති කරගත්තෙන් අපි ඇති කරගත් සමාධිය දියුණු කරගත්න බැරවෙලා ඒක පිරිහිලා යනවා. වීර්යවන්තයින්ගේ ගාසනය කිවේ ඒකයි. ඇසින් දකින රෑපවලට, කණෙන් අසන ගබ්දවලට, නාසයට දැනෙන ගදුකුවලට, දුවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, මහසට දැනෙන අරමුණුවලට ඇලෙන්නේ නැතිව සිරින්න සිති.

පින්වතුනි, දැන් රහතන් වහන්සේ බලන්න ඒ දැස්වලින් කොච්චාවර රෑප දකිනවද තරහක් ඇති වෙනවාද නැහැ. ආගාවක් ඇතිවෙනවාද නැහැ. මුලාවෙන්නේත් නැහැ. රීලගට කණෙන් ගබ්ද අහනවා ආගා කරන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. මුලාවෙන්නේ නැහැ. අපේ සිවහාවය දැන් අපි හිතන්ත සිති. රහතන් වහන්සේ දානය වළදුනවා. රස දැනගන්නවා. ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. අපිත් අන්න ඒ තත්වය දක්වා ම හිත දියුණු කරන්න සිති. පින්වතුනි මේ කාරනා රික වික හර තේරුමේ ගෙන අඩුතරමින් සේතාපන්න වෙන්වත්වන් පුළුවන් වුනොත් ඒක අපේ ජිවිතයේ විශාල නාග්‍යයක්. ඒකට අපිට ආයේ අවස්ථාවක් ලැබෙයි කියා හිතන්න බඩුනැ. මේ ලැබුණු අවස්ථාවේ

දර්මය අවබෝධ කර නො ගත්තෙන්ත් සතර අපාය හරහා තමයි ගමන යෙදිලා තියෙන්නේ. අපි දුන්නේ නැහැ අපි කොතරම් වාරයක් සතර අපායේ ඉපදුනා ද කියා. බුදුරජාණන් වහන්සේ පෙන්නා තියනවා දේව ව්‍යති, මතුස්ස ව්‍යති කියන සූත්‍ර වලදී කෙහෙක් මැරැණුට පස්සේ ආයෙමත් මතුස්ස ප්‍රවිත ලබනවා ද, දිවිස ප්‍රවිත ලබනවා ද කියා නියමතර පස්ස රිකක් ගෙන මේ වගේ ඉතා සුළු පිරිසකුද නැවත මෙවැනි උපතක් ලබන්නේ කියා. වැඩි පිරිසක් සතර අපායේ උපදින බව පෙන්වා ව්‍යාපා. ආර්යය ගුවකයා මෙය විශ්වාස කළත් බොහෝ දෙනෙකු මේ ධ්‍රීමය සකක කරනවා. බොහෝ දෙනෙකුට මේ ධ්‍රීමය කරා වින්න බිජ තියෙන්නේ මේ ධ්‍රීමය ගෙන තියන සැකය නිසා ම දි. තර්ක කරලා අවබෝධ කර ගන්න බැහැ මේ ධ්‍රීමය නිහඹව යා යුතු ගමනක්.

පින්වතුනි, ඔබ සිල් රකිනවා කියා, ඔබ විර්යය වඩනවා කියා කවුරුවත් දැනගන්න ඕහින නැහැ. ඔබ පමණක් දැනගන්තම ඇති. තමන් තමන් ගෙන කිය කිය ගියෙන් විතැන ම වැටෙනවා. මම මෙවිට භාවනා කරනවා කිය මාත්නය ඇති වී වැටීම සිදුවෙනවා. අපිට බොහෝ අය කියන්නේ අම්මලා භාවනා කරන හැරී. සමහර ඉන්නවා ඉදෑධිපාද දියුණු කරන අය. අපිට සමහර තරැණා අය හමු වී තියනවා. කිය දිලා තියන විදියට ම කරන අය. මේක බොහෝ සේ දියුණු කරගන්න අය අප අතර ඉන්න පුළුවන්. විතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට විර්යය ඉදෑධිපාදය හඳුනාගෙන පුරුදු කළුත් අපට පුළුවන් වෙනවා මේ ගමන නිමා කරන්න.

අපිත් මේක තේරේම් අරගෙන විර්ය ඉදෑධිපාදය දියුණු කරලා මේ කාරණා තේරේම් අරන් තමන් තුළ තියන පංච නිවරණ ප්‍රහාණය කරන්න විර්යය කරන්න ඕනි. මේ විර්ය ඉදෑධිපාදය ඇති කරගන්නේ සතර සමසක් පධාන විර්යයෙන් බව කියලා ඔබ ඉගෙන ගත්තා. අපට භාවනාවෙන් සම්පූර්ණයෙන් ම මේක දියුණු කරගන්න පුළුවන් කියලා කිවිවා. පින්වතුනි, ඒ නිකෙලුස් වීම වෙන්නේ කුමානුකුලව පියවරෙන් පියවරට ගියෙන් පමණයි. ඒ නිසා ඔබට තියෙන්නේ ඔබ සමාදන් වූ සීලය ආරක්ෂා කරගැනීමයි. ඔබ වඩාගත් සමාධියක් තිබේ නම් විය ආරක්ෂා කරගන්න විර්යය වැඩිම දි. විර්යය ඉදෑධිපාදය ඔබ දියුණු කරගත්තොට් සම්පූර්ණයෙන් ම භාවනාවෙන් ම දියුණු කරගන්න පුළුවනි. ඒ විදියට දියුණු කරගත්තම අපට පුළුවන් අර විහෘෂ සූත්‍රයේ සඳහන් වෙනවා වගේ. “පෙර යම් සේ නම් පසුත් විසේ ම දි. උඩ යම් සේ නම් යටත් විසේ ම දි. දහවල යම් සේ නම් රුයන් විසේ ම දි”

දුවසක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාතාන් වහන්සේ පැටර ඇවිත් කියනවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම තුදෙකලාව ඉන්න කැමතියි. මට කෙටියෙන් දිරුමයක් දේශනා කරන්න කියා! බුදුරජාතාන් වහන්සේ ඒ වෙළාවේ වදාරණවා පින්වත් තිසුම්ව, ඔබ බැඳුනොත් බැඳෙන්නේ මාරුයායි. නො බැඳුනොත් තිදහස්වන්හේ ද මාරුයාගෙන්. රිටපස්සේ ස්වාමින් වහන්සේ කළුපනා කරනවා මම බැඳෙන්නේ මේ ඇසටතේ. මේ කතාවනේ, මේ නාසයටතේ බැඳෙන්නේ මේ දිවට, මේ මනසටතේ බැඳෙන්නේ. වික්කේ ඇසින් දැකින රුපවලට බැඳෙන්නේ. කතින් අහන ගැඩිවලට, නාසයට දැනෙන ගද සුවදට, දිවට දැනෙන රසට, කයට දැනෙන පහසට, මතසට දැනෙන අරමුණුවලටතේ බැඳෙන්නේ. නො බැඳුනොත් තිදහස්වන්හේ මාරුයාගෙන්. විහෙම නම් මම ඇසින් තිදහස් වෙනවා ඇසට පෙනෙන රුපවලින් තිදහස් වෙනවා. කතින් මම තිදහස් වෙනවා. කතාට ඇසෙන ගැඩිවලින් තිදහස් වෙනවා. නාසයන් මම තිදහස් වෙනවා. නාසයට දැනෙන ගද සුවදින් තිදහස් වෙනවා. අන්න අවබෝධ කරගත්තා. අපි කිවිවතේ අපට සේෂ්තාපන්න වෙන්න පුලුවන් මේ ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත් අවබෝධ කරගත්තොත් කියලා. මේවායේ සමුද්‍ය, කිරෝධය, ආශ්වාදය, ආදිනවය, කිස්සරණය, මේ පස් ආකාරයට දැක්කොත් සේෂ්තාපන්න වෙනවා. ඔක්කන්ති සංයුත්තයේ බන්ධ සුතුයේ උන්වහන්සේ පෙන්වා දෙනවා සේෂ්තාපන්න ග්‍රාවකයා ගැන විස්තර. සේෂ්තාපන්න ග්‍රාවකයා ආර්යය නයාය අවබෝධ කරගත්ත කෙනෙක්, පරිවිච සමුප්පාදය අවබෝධ කරගත්ත කෙනෙක්,

පින්වතුනි, මෙන්න මේ විදියට වීරයය ඉදෑධිපාදය හඳුනාගෙන අප තුළ වීරයය දියුණු කරගන්න ඕනෑං. සමහර විට කෙනෙක් ඇතින් අඩුපාඩු ඇති වුණත් ඔතු තුළ බලවත් වීරයයක් තියනවා, අධිෂ්ඨානයක් තියනවා. විමසීමත් තියෙන්න පුලුවන්. වීරයයවන්තයා අද ම මේක දියුණු කරන්න පටන් ගන්නවා. වඩාත් ම වට්තන්නේ සමාධියක් ඇති කරගැනීම. සීලය සමාධිය ඇති කරගන්න බලපානවා. සීලය පිරිසිදුව තියනකොට සමාධිය වඩාත් පහසුයි. විතකොට ඒ සමාධිය කියන්නේ තිකම් ම ඇති කරගත්ත විකක් නොවෙයි. සමාධිය දියුණු කරගෙන අර විංග සුතුයේ ක්‍රිව විදියට කුම හතරකට වඩානවා. ආලේක සංයුළාව, දිවා සංයුළාව ඒවා තේරේම්ගෙන වඩානවා. ඒ විදිනට බුදුරජාතාන් වහන්සේ පෙන්වා දුන් ආකාරයටම පුරුද කලුත් අපේ ගමන වතුරාර්ය සත්‍යය කර යන වික කිසීම කෙනෙකුට වළක්වන්න බැහැ. සතර සතිපථානය වැඩිම තුළ තිබෙන්නේ ආර්යය අශ්වාදය මාර්ගය දියුණුවීම යි. අපි යම් කායානුපස්සනාවක් වඩානවා නම් අපි

සිටහ්නේ ආර්යය අශේෂාලියෙක මාර්ගය තුළයි. මේ කරුණු වික හොඳින් මතක තියාගෙන වීර්යය ඉද්ධිපාදය වඩින්න ඔබ මහන්සියක් ගන්නට සිනෑ. විහෙම මහන්සියක් ගත්තොත් පුළුවන්කම තියනවා. දැන් බලන්න පින්වතුනි, මේ ජ්‍යෙෂ්ඨයේදී ම රහත් එලය බඛාගන්නත් පුළුවනි. විහෙම නැත්තාම අනාගාමී වෙන්නත් පුළුවනි. පිළිවෙළින් ඉද්ධිවාස බුහ්මලෝක පහරම යනවා. ඒ විදියට අකණ්වියා බුහ්ම ලෝකයේ දී පිරිනිවන් පාන්නත් පුළුවන් මේ ඉද්ධිපාද හොඳින් දියුණු කළුත්.

ඔබට සූතු දේශනා කිහිපයක නම් කිවා. අරහත්ත සූතු දේශනාව, අපාර සූතු දේශනාව රේඛට ගෙනක මොශ්ගල්ලාන සූතු දේශනාව. විතකොට පරිනිඩ්බාන සූතුය මේ දේශනාවල කියෙවෙනවා බුදුරජාතාන් වහන්සේ කොහොමද මේ ඉද්ධිපාද යානාවක් වගේ පුරුදු කළේ කියා. ටෙර ටෙර ගාරා බලන්න. ඒ රහතන් වහන්සේලා ගැන අහනකොට ම ඔබ තුළ වීර්යය ඇතිවෙන්න හේතුවෙනවා. විහෙම නම් අපි මේ කරුණු වික මතක තියාගෙන ඒ ආකාරයට විරය ඉද්ධිපාදය අප තුළ දියුණු කරගන්න මහන්සේ ගන්න සිනෑ. පින්වතුනි, මේකදි මුලින්ම ඔබ තුළ තිබෙන මේ ජන්ද ඉද්ධිපාදය, විත්ත ඉද්ධිපාදය හඳුනාගන්න, වීර්යය ඉද්ධිපාදය, වීමංසා ඉද්ධිපාදය හඳුනාගන්න. හඳුනාගෙන බලවත්ව ප්‍රවතින ඉද්ධිපාදය දියුණු කරන්න. “ඩික පැයගෙන්න නියෙහේන් මේවා දියුණු කිරීමෙන් ම දි.”

විහෙම වුණෙන් අපට පුළුවන්කම තියෙනවා මේ පුරුහන මිනිස් ජ්‍යෙෂ්ඨයට පිළිසරණක් ඇති කරගන්න. ඒ නිසා මේ පින්වත් පිරිසත් ඒ විදියට ජ්‍යෙෂ්ඨයට පිළිසරණක් ඇතිකර ගන්නවා කියල අධිෂ්ථාන කරගන්න. සියලු දෙනාටම මේ ජ්‍යෙෂ්ඨයේ දී ම උතුම් ව්‍යුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!

සාදු! සාදු! සාදු!!

ව්‍යාපිත්‍යාලී ප්‍රිත්බිජ වස්සානය

ඡජු

විවෝ සඳුධිතාදුය

ඡජු මුණ

ගත්තත් මඟ සංස්කරණයෙන් ඇවශයි.

ප්‍රදානය විත්වැනි,

මේ අවුරුදු දෙදහස් හයසිය තිහකට පෙර ඉන්දියාවේ සිටියා සාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ නම අසින. මේ සාමීන් වහන්සේ දුවසක් තවිතිය දිවිය ලේකයට ගියා දිවා විහරණය පිණිස. ඒ දිවිය ලේකයට යනවිට විදා දෙවිවරු බොහෝම සතුරින්, ප්‍රිතියෙන්, යුතුව සිටිනවා මේ අසින තාපසයාට දැකගන්නට ලැබුණා. විතකාට ඒ තාපසයා අහනවා, ඒ දෙවිවරුන්ගෙන් “ඩබලා සුර-අසුර යුද්ධය දිනුවට පස්සේදීවත් මේ තරම් සතුවකින් සිටිනවා මම දැක්කේ නෑ. ඒත් අද මොකද මේ තරම් සතුරින් සිටින්හේ?” රිට පස්සේ විනන සිටිය වික දෙවි කෙනෙක් මේ අසින තාපසයාට කියනවා, “අද කිමුල්වත් නුවර සුද්ධේදීදන රජතුමාට දාව මහමාය දේවියගේ කුසෙන් ඉතා ම පින්වත් බේසත් කුමාරයෙක් ඉපදුණා. අන්න ව්කය අපි අද මේ තරම් සතුවුවෙන්හේ.”

රිටපස්සේ මේ අසින තාපසයා බැඳුවා මේ වනවිට මේ බේසත් කුමාරය සිටින්හේ කොහොද කියලා. ඒ ආකාරයට බැඳුවේ දිවැසින්. විතකාට දැක්කා ඒ බේසත් කුමාරය දැන් රාජමාලිගාවට කැහැදිගෙන ඇවිල්ලා. ඉතින් රිටපස්සේ ඒ තාපසතුමා දිවිය ලේකයෙන් විතවේලා මනුස්ස ලේකයට, පැමිණුනා. මනුස්ස ලේකයට ඇවිල්ලා සුද්ධේදීදන රජතුමාගේ මාලිගයට ගොස් සුද්ධේදීදන රජතුමාට කරා කළා. කරා

කරලා අහනවා, “පින්චල් මහ රජතුමති, අද මේ රාජ මාලිගයට විශේෂ අමුත්තෙක් පැමිණුනා කියලා මට ආරංඩී වුණා. ඉතින් එක ඇත්තදා? විවිට රජතුමා කියනවා, “තාපසතුමති, අද විශේෂ අමුත්තෙක් පැමිණුනා තමයි” අපේ මාලිගයට ප්‍රංඩී ප්‍රත් කුමාරයෙක් ගෙනාවා. “කෝ මට බලන්න ඒ රාජ කුමාරයා” කියලා තාපසතුමා කියනවත් සමග ම සුද්ධ්‍යෙක්දන රජතුමා මාලිගාව ඇතුළට ගොස් මේ දුරට සිරිත්තා තේතර අරගෙන මේ තාපසතුමා ප්‍රගති අරගෙන ආවා.

ඉතින් ඒ අසිත තාපසතුමා නොදුට පරික්ෂා කරලා බැලුවා මේ දුරට සිරිත්තාගේ අනාගතය. කොහොමද බැලුවේ දියුණු කරන ලද මනසකින්. විහෙම බලන විට ඒ තාපසතුමාට තේරුණා මේ ප්‍රංඩී දුරට සිරිත්තා කවදාහර ද්‍රව්‍යක ලොවිතරා සම්මා සම්බුද්ධිධ්‍යයට පත්වෙනවා කියලා හිතේ ලොකු සතුවක් ඇතිවුණා. ඒ වගේ ම ටික වෙළාවකින් නැවතත් හිතර දුකක් ඇතිවුණා. ඒකට හේතුව මොකක්ද? “අනේ මේ දුරට සිරිත්තා සම්මා සම්බුද්ධිධ්‍යයට පත්වෙන විට මම ජිවතුන් අතර නැහෙන්” කියලා. විසේනාම් පින්චලුති, මේ කාරණයෙක් අපි තේරුමිගත්ත සින මේ වගේ ඉද්දී ප්‍රාතිභාරිය පැමෙ හැකියාවක් තිබුණාත් නැවත උපතක් කරා යනවා කියලා. ඒත් ඒ උපත කරා ගියත් අපි හිතමු නැවත දිවි ලේකයේ ඉපදුණා කියලා. දැන් ඔහු පෙර ජිවතයේ සම්පූර්ණ හිත දියුණු කරපු කෙනෙක්. ඒ වුණාට ඔහු කර්මය ක්ෂය කරලා නැති නිසා ඒ දිවි ලේකයේන් වුත්වෙලා නැවත සතර අපායේ යන්නටත් පුළුවනි.

ඉතින් පින්චලුති, මේ බොෂත් කුමාරයා කාලයත් සමගම ටික, ටික ලොකුවෙන්න පටන්ගත්තා. ලමා විය අවසන් ඒ තරුණා වියට පා තැබුවා. කවද මේ සිද්ධියාර්ථ කුමාරයා. ද්‍රව්‍යක් උයන් නැරඹීමට යද්දි දැක්කා වයසට හිය මිනිසෙක්, තවත් ද්‍රව්‍යක ලේකියේ, තවත් ද්‍රව්‍යක මරණයක්, තවත් ද්‍රව්‍යක පැවිද්දෙක්. අන්න විදා හිතුනා මේ ගිහි ජිවතය වැඩියේ නෑ. ඒ නිසා මෙන් පැවිද්වන්නට සිනි කියලා වික ද්‍රව්‍යකින් මේ රාජ සම්පත් අතහරලා මහා සනු වනාන්තරයේ තුළුකළා වුණා. තහිගම උත්සාහයක් ගත්තා මේ ජරා මරණවලින් නිදහස් වෙන්න නමුත් තහිව කරන්න බිං. ගිය ආලාරකාලාම ප්‍රගති. ඊටපස්සේ ගියා රාමපුත්ත උද්දක ප්‍රගති. ඒ දෙන්නා ප්‍රගති තිබුණේ නෑ තමන් සොයන දේ. ඒ වනවිට වතුරාරිය සතන ධර්මය ගැන අල්පමාතු අවබෝධයක් ලේකයේ කිසීම කෙනෙක් තුළ තිබුණේ නෑ.

විහෙනාම් අපි නොදුට තේරුමිගත්ත සින වතුරාරිය සතනය ගැන කිසීම අවබෝධයක් නො තිබුණු කාලයක ඒ බොෂතානාන් වහන්සේට

නිවැරදි ඉලක්කයක් කරා යන්නට හැකියාවක් තිබුණා. විහෙම නම් මේ වර්තමානයේ වතුරාර්ය සත්‍යය ගැන කාලය කරන කාලයක්. මේ කාලය තුළ අපි උත්සාහයක් ගන්න සින් විහෙනම් නිවැරදි ඉලක්කයක් කරා යන්න. ඒකට තමයි බුද්ධිය කියන්නේ.

පින්වතුනි, ඒ කාලයේ තිබුණා දූෂ්චරි හැට දෙකක්. ඒ කියන්නේ ආගම් හැට දෙකක්. ඉතින් උත්සාහනයේ මේ හැට දෙක ම පරාජයට පත් කරමින් වතුරාර්ය සත්‍යය ධර්මය සොයාගෙන ගියා. කොහොද ගියේ උරුවෙල් දැනවිවට. උත්සාහනයේ තනියම පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණය කරන අතරේ උත්සාහනයේට තෝරාම් ගියා මේ ජීවත්‍ය දුක් විදාලා අවබෝධ කරන්න බැං කියලා. විහෙනම් ඒ දුක, දුක හට ගැනීම, දුක නැතිවීම්, දුක නැතිවීමේ මාර්ගය යන වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැක්කේ යම්කිසි පිළිවෙළකට තුවනින් විමසලා.

පින්වතුනි, බුදුරජාණන් වහනයේ දේශනා කරනවා, මේ බේදිසත්ත්ව අවදියේ දී ම ඉද්ධිපාද විහන්නට කුමක් ද හේතුවෙන්නේ කියලා. පින්වතුනි, අපි මුලින්ම දැනගන්න සිති ඉද්ධිපාද කියලා කියන්නේ මොහවදා? කියලා. දැන් මේ පින්වතුන් ඉද්ධිපාද තුනක් ඉගෙනගෙන අවසන්. මොහවදා ඒ? ජන්ද ඉද්ධිපාදය, විර්යය ඉද්ධිපාදය, විත්ත ඉද්ධිපාදය, අද තියෙන්නේ වීමංසා ඉද්ධිපාදය. මෙවා නොදුටු මතක තියාගන්න සිති. විහෙම නැත්තාම් මේ පින්වතුන්ට පාඩුයි, අපටත් පාඩුයි නේද?

හර, නොදි, මම රිකක් මේ පින්වතුන්ගෙන් අසන්නම් බලන්න මොහවට ද “ඉද්ධි” කියන්නේ? විශේෂ හැකියාවන්. ඒ කියන්නේ එක් අයෙකු වශයෙන් ඉදාලා බොහෝ අය වශේ පෙනී සිටිනවා, විහෙම නැත්තාම් බොහෝ අය වශයෙන් ඉදාලා වික් අයෙක් වශයෙන් පෙනී සිටිනවා. විහෙම නැත්තාම් ජලයේ සක්මන් කරනවා, පොලුවේ කිමිදි වෙන තැනකින් මතුවෙනවා ඔය වශේ දේවල්. විතකාට “පාද” කියන්නේ. ඒ ඉද්ධි බ්‍රාගැනීමට යම් ප්‍රතිපදාවක් තියෙනව ද අන්න ඒ ප්‍රතිපදාවටයි පාද කියන්නේ. විහෙමනම් ඒ ඉද්ධිපාද වඩන්නට කුමක් ද හේතුවෙන්නේ කියලා උත්සාහනයේ තුවනින් වීමසුවා.

අද අපි ඉගෙනගන්නේ වීමංසා ඉද්ධිපාදය. බුදුරජාණන් වහනයේ මෙන්න මෙහෙම දේශනා කරනවා, පින්වතුනි, ලියාගන්න ප්‍රරුදුවෙන්න විපා. අපිට උපතින්ම තිබෙනවා මතක තබා ගැනීමේ ගක්තියක්. අපි ඒ ගක්තිය උපයෝගි කර ගන්න සිති. අපට මේ ජීවත්යේ වැරදුනු එක තැනක් තමයි ඔහන. මේ රට මිශනාරින් ආත්මණාය කරනවාන් සමගම අපේ රටේ තිබුණු මහා සම්පතක් නැතිවෙලා ගියා. ඒ තමයි අධ්‍යාපන

තුමය. ඒ ආත්‍යත්වයන් සමග අපේ අධ්‍යාපන කුමය අවුල් පාලාවක් බවට පත්වුණා. අඩුම වශයෙන් අපට කවුරු හර ලිජීනයක් කියනවා, විහෙම හැත්තම් දුරකතන අංකයක් කියනවා. බලන්න අපේ එකවත් මතක තියාගන්න බැ. කොළ කැල්ලක මියා ගන්නවා හේද?

පින්වතුනි, විද්‍යා ආනන්ද හාමුදුරුවේ තමයි බුද්‍රපාතාතාන් වහන්සේට උපස්ථාන කළේ. ඉතින් උන්වහන්සේ ඒ උපස්ථාන කරන අතරේම මේ සියලුම යුතු පිටකය කටපාඩම් කරගන්තා. විද්‍යා පටන් අල් විහාරයේ දි ගුන්ථාරාසක් කරන තෙක්ම කටපාඩමෙන් තමයි අරගෙන ආවේ. මේ පින්වතුන් දන්නවා ඇති අර බැම්තිරියාසාය කාලයේ වැටකයියා ඉස්ම බොමින් තමයි මේ ධර්මය මතකයේ තබාගන්තේ. විහෙමන් පින්වතුනි, අපට යුතුකමක් හා වගකීමක් තියෙනවා අපේ මතු පරපුරටත් මේ ධර්මය කටපාඩමෙන් රැගෙන යාමට. විහෙම නම් අපි ඒ මතු පරපුරට මේ ධර්මය දෙන්න අපි තුළ තිබිය යුතුයි හේද? ධර්මය දරාගෙන, අපි තුළ යමක් හැත්තම් අපි කොහොමද තව අයෙකුට දෙන්නේ.

පින්වතුනි, බුද්‍රපාතාන් වහන්සේ දේශනා කරනවා, “බතානං ධම්මානං අත්විං උපපරික්ඛති” කියලා දරාගන්ත ධර්මයේ තමයි අපි අර්ථ තුවනින් විමසිය යුත්තේ. මේ කාරණයෙන් අපට පැහැදිලිව ජේනවා විහෙනම් අපි අතිවාර්යයෙන් ම ධර්මය මතකයේ තබාගත යුතු ම දි කියලා. අපට ඉතින් ටිකක් මතක තියාගන්න අමාරදී තමයි. පින්වතුනි, මේකට හේතුව තමයි අපි අවශ්‍යතාවයන්, බලාපොරුත්තු ගොඩාක් ඕලුවේ තියාගෙන ඉන්නවා. ඉතින් සංම මොහොතක ම පංචිවරණ බැවත් වෙලා අපේ මතක ශක්තිය හැති කරලා බුනවා.

විසේ නම් අද දුවසේ මහන්සි ගන්න බලන්න වික බණ පදුයක් හර මතක තියාගන්නවා කියලා. මොකද අනේකීමු සිටුතුමාගේ ප්‍රතා වික බණ පදුයක් මතක තියාගන්න බණ අසලා තමයි සේතාපන්න වුණේ හේද? මම මුළුන්ම විහෙමම මේ ධර්මය මතක තියාගන්න ආකාරය කියලා දෙන්නම්.

පළමුවෙති පියවර තමයි, “සූස්සූසති” ඒ කියන්නේ හොඳට ආසාවක් ඇති කරගන්න ඕනි. අද මේ මම අහන ධර්මය මම මේ සතර අපායෙන් නිදහස් කරවන ධර්මයන් කියලා. දෙවැනි වික තමයි “සේතං ඩිභති” කන් යොමු කරගෙන ම ඇසිය යුතුයි. රේග වික තමයි “අංශ්දුලුය විත්තං උපවිධියේති” මම මේ අසන ධර්මය අවබෝධ කරන්නමයි සිත පිහිටුවාගෙන ඉන්නේ කියලා. හතරවැනි වික “අත්විං ගේෂ්ඨති” අර්ථ හොඳට තේර්ම්ගත යුතුයි. “අනත්විං රිංජ්වති”

අනවණු පූජ්‍ය මත්‍වෙන අයුරින් ධර්මය ගෝරැම් ගැනීම අතහරහ්න සිනි. රේපග වික තමයි “අනුලේමිකාය බන්තිය සමන්නාගතෙක් හෝත්” තමාගේ ප්‍රචිතයට ගෙවා ගනීම් ඇසිය යුතුයි.

ඉතින් පින්වතුන් ඒ කියලා දිපු අවසාන කාරණය තමයි මේ අසන ධර්මයට අනුව ප්‍රචිත හැඩාගැස්සවා ගැනීම. මේ කාරණය සිද්ධවෙන්නේ නැති තාක් කළු ධර්මය අපෙන් බාහිර දෙයක්.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ලෝක සත්ත්වයා හිතාගෙන සිටිනවා මරණෙන් මත්තේ දිව්‍ය ලෝකයේ යන්න. එන් එක සිතු පමණින් සිද්ධවෙන විකක් නො වෙයි. මත්දු, කිරී අවණ කරන කෙහෙක් කිරී බංඛාගැනීම පිනිස ව්‍යුදෙනගේ අං දෙකෙන් ඇද්දට හරියන්නේ නැ. අන්න ඒ වගේ දිව්‍ය ලෝකයේ යන්න අවණය කරන ප්‍රතිපථවේ යෙදෙන්නේ නැතිව දිව්‍ය ලෝකයේ යන්න බංඩ. කෙහෙක් ව්‍යුදෙනගේ බුරුවෙන් ඇද්දෙළුත් කිරී ලැබෙනවා. අන්න ඒ වගේ ඉද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රජා ඇති කරගත්තොත් ඔහුට දිව්‍ය ලෝකයේ යන්න ප්‍රතිච්‍රිත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආදිත්ත පරියාය සූත්‍රයේ පාතග්‍රින ප්‍රචිතයේ අනතුර. ඒ තමයි පාතග්‍රින කෙහෙක් රාග සහිත සිතකින්, ද්වේශ සහිත සිතකින්, මේන් සහිත සිතකින් මැරුණෙනාත් ඔහු එකාන්තයෙන් ම උගතියේ උපදිනවා කියලා. වීහෙනම් පින්වතුනි, අපේ ප්‍රචිතය තුළ ලොකු විරෝධයක්, උත්සනයක්, තුවතින් වීමසිලක් ගොඩනැගිලා තියෙන්න සිනි මේ ධර්මය මගේ ප්‍රචිතයට ගෙවාගන්නවා කියලා.

මම උදාහරණයක් කියන්නම් ඔන්න කම්පැනියක් හරි, යම්කිසි වෙනත් පුද්ගලික රැකියාවක් ගැන හරි තීරහ්තරයෙන් ම ඇසෙනවා කියමුකේ. ඉතින් ඔන්න ඒ කළ යුතු දේ සැලස්ම මේ පින්වතුන් අනට දෙනවා. ඉතින් මේ පින්වතුන් ඒ සැලස්ම උදේශීන් බලනවා, හවසටත් බලනවා, නැවත නැවත බලනවා, වහලා තියනවා. සමහර විට මේ සැලස්ම සම්පූර්ණයෙන් ම කටයුතු කිරාත්තු කරනවා. එන් පින්වතුනි, මේ සැලස්ම ක්‍රියාත්මක කළේ නැත්ත්ම් වැඩක් තියෙනවද? වැඩක් නැ. වීහෙනම් අද ඒ කළයුතු දේ, ක්‍රියාත්මක කළයුතු දේ ඉගෙනගන්න ද්‍රව්‍ය. ඉතින් මේක හොඳුරි මතක තියාගන්න සින. මොකක් ද අද මාතකාව වීමංසා ඉද්ධිපාදය.

මේ වීමංසා ඉද්ධිපාදය විස්තර කරන්නේ මෙහෙමයි. “වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපදාං හාවේති” “වීමංසා” කියන්නේ අරිහත්වයට පත්වීම සඳහා තුවතින් වීමසිම. “සමාධි” කියන්නේ ඒ ආකාරයට තුවතින් වීමසන කොට යම් සිතේ විකාර බවක්

වෙසිද, වේක තමයි “වීමංසා සමාධිය” කියන්නේ. අන්න ඒ සමාධිය මුළු කරගෙන ඉපදුණේ නැති අකුසල් නූපද්‍රවා ගැනීමටත්, ඉපදිලා නිබෙන අකුසල් ප්‍රහාණය කිරීමටත්, ඉපදිලා නැති කුසල් උපද්‍රවා ගැනීමටත්, ඉපදුණ කුසල් පවත්වා ගැනීමටත්, සිහි මුළු නොවීම පිණිසත්, කුසල් වැඩි දියුණු කරගැනීම සඳහාත්, විපුල බවට පත් කරගැනීම සඳහාත්, භාවනාවෙන් පර්පුරුණ බවට පත් කරගැනීම සඳහාත් කැමැත්තක් උපද්‍රවා ගන්නවා, වැයම් කරනවා. විර්යය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් වීර්යයක් ඇති කරගන්නවා.

බලන්න මේ පින්වතුන්ට මොන තරම් වාසනාවක්ද උදාවෙලා තියෙන්නේ කියලා. මේ ධර්මය වචනයෙන් වචනය ඉගෙනගන්න අවස්ථාව උදාවෙලා නිබෙනවා. ඉතින් ඒ නිසා නොදුට මතක තියාගන්න සිති අද දැවයේ.

දැන් මේ ඉද්ධිපාදය පුරුදු කරන්නට උපකාරී වන සංයුතා රීකක් අද ඉගෙන ගනිමු. අන්න ඒ සංයුතා දැනයක් නිබෙනවා. මේ දැනය කියලා දෙන්නේ ආහනත්ද භාමුදුරුවන්ට. ආහනත්ද භාමුදුරුවේ දැවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රගට වැඩිම කරලා මෙහෙම කියනවා, “ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ගිරිමානත්ද ස්වාමීන් වහන්සේ දැඩි ලෙස අසනීපවෙලා සිටින්නේ. ඉතින් ඒ ගිරිමානත්ද ස්වාමීන් වහන්සේ රීකක් බලලා ආවොන් නොදු හෝදු? ර්විපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ආහනත්ද, ඔබ මේ දස සංයුතා ඉගෙනගෙන ඒ ගිරිමානත්ද ස්වාමීන් වහන්සේ ප්‍රගට ගිහින් මේක කියන්න.

පින්වතුනි, මොනවද ඒ සංයුතාවල් අනිවිව සක්කුතු, අනත්ත සක්කුතු, අසුභ සක්කුතු, ආදිව සක්කුතු, පහාන සක්කුතු, විරාග සක්කුතු, නිරෝධ සක්කුතු, සබිබලෝශේ අනහිරත සක්කුතු, සබිබ සංඛාරේසු අනිවිව සක්කුතු, ආතාපානසති. අපි දැන් බලමු මම දැන් පාලියෙන් කියන්නම්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මෙහෙම. කතමාවා’නත්ද අනිවිව සක්කුතු? කුමක් ද ආහනත්ද අනිත්ත සක්කුතුව කියන්නේ. “ඉඩා’නත්ද, හික්ම අරක්කු ගතෝ වා” මේ ගාසනයේ හික්මුව ආරණ්‍යකට හෝ ගියේ වෙයි, රැක්බමුල ගතෝ වා රැක් මුලකට හෝ ගියේ වෙයි, සුක්කුතාගාර ගතෝ වා හිස් ගෙයකට හෝ ගියේ වෙයි. ඉති පටිසංවික්ඛති. මේ ආකාරයට නුවතින් වීමසනවා. අද අපි මේ ඉගෙනගන්නේ වීමංසා ඉද්ධිපාදය. නොදුට මතක තියාගන්න. වෙහෙම නැත්තම් අපේ හිටට වීන අකුසල ධර්මයන් දුරට කරන්න බැරවෙනවා. මේකට කියන්නේ සුතය කියලා. (ධර්මයුනය)

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ව් දහම් දැනුම ආයුධ ගබඩාවක් කියලා. ඉතින් ව් ආයුධ රස් කරගෙන තමයි යුද්ධ කරන්න යන්න සිති. ආයුධ නැතිව යුද්ධ කරන්න ගියෙන් පරදීනවා. ව් කියන්නේ මාරුයා අපිව යට කරලා දාමාවි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලක්සන ගාලා දෙකක් ධම්මපදුයේ

යට් සංකාර බ්‍රහ්මීම් - උප්‍යන්තරීම් මහපරේ
පුද්‍රම් තත්ත්ව ජායේ - සුවිශ්චන්දිම මනෝරම්

පාර අයිනේ තියෙනවා ලොකු මඩ වලක්. ඉතින් මේ මඩ වලේ පිපෙනවා ලක්සන හෙලම් මලක් හරි, මානෙල් මලක්: පිපිලා සුවද භාම පැත්තෙම විසිරිලා යනවා වගේ.

ඡ්‍ර්වං සංකාර භූතේෂු - අන්ධ භූතේ පුරුෂ්චන්
අතිරෝචිත පැන්තුව - සම්මා සම්බුද්ධ සාචක්

අන්ධ බාල පෘත්‍රනයින් අතරේ බුදුරජාණන් වහන්සේගේ ශාවකයා ප්‍රයුත්ව නැමති ආලෝකයෙන් බබලනවා. විහෙනම් මේ පින්වත්ත් බබලන්න සිති ප්‍රයුත්තයෙක් යුද්ධයට යන්නේ ධර්මය නමැති ආයුධ රස් කරගෙනයි.

රීටපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මෙහෙම. රුපා අනිවිවා, වේදනා අනිවිවා, සංස්කෘතා අනිවිවා, සංඝාරා අනිවිවා විශ්වාසානාං අනිවිවන්ති. විහෙම නම් අපි දැන් බලමු රුප කියන්නේ මොකක්ද කියලා. මොනවද? සතර මහා ධාතුනුත් සතර මහා ධාතුන්ගෙන් හටගන්තු දේවල් නේදා? ඔව්. මොනවද සතර මහා ධාතුන් පධිවී, ආපේ, තේපේ, වායේ විතකොට මොනවද අපේ ගැරයේ තිබෙන පධිවී ධාතුව. කෙසේ, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටම්පුල්, වකුග්‍රිව, හදවිත, අක්මාව, දළඹුව (පිත්තාශය) බධිඩ්ව, පෙනහැල, කුඩා බඩවල, මහ බඩවල, ආමාශය, අස්ථිවී, නිස් මොළය, විතකොට ආපේ ධාතුව තමයි පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඩුල්, වුරුත්තු තෙල්, කෙළ, සොටු, සඳ මිදුල්, මූත ආදිය. තේපේ ධාතුවට අයිති අපේ ගැරයේ උතුසුම් දේවල්, වායේ ධාතුවට අයිති සුළුගේ හමායන දේවල්. දැන් විහෙනම් රුපය කියන වික පැහැදිලිය නේදා? ඉතින් මේ රුපය අනිත්‍යය කියලා නුවතින් විමසනවා. ව් වගේම අනිතයේ තිරැදීද වී කිය, අනාගතයේ හට නො ගත්ත, වර්තමානයේ පවතින, තමාගේ යැ'යි සළකන, බාහිර යැ'යි සළකන, ගොරෝසු යැ'යි සළකන, සියුම් යැ'යි සළකන, යහපත් යැ'යි

සළකන, අයහපත් යැ'දි සළකන, දුර යැ'දි සළකන, පැහැදිලි සළකන සියලුම රැජ අතිතයකි කියලා තුවත්තින් වෙමසනවා.

ර්පුගට වේදනාව බුදුරජාතාන් වහන්සේ වේදනාව ගැන විස්තර කරනවා මෙන්න මෙහෙම. “නිෂ්ණා සංගැනී විස්සේ” කරදූ තුනක විකතුවේම ස්ථර්යායයි. විස්ස පව්චය වේදනා. මේ වේදනාව අතිතය වන්නේ ඇයි, ස්ථර්යාය අතිතය නිසා, සංඛයායක්න් හටගත්ත නිසා. සංඛයායක් තියන්නේ මොකක් දී හේතුවල දහම්ත් හටගත් සංඛයායක ලක්ෂණ මොනවදී හටගැනීමක් පෙනෙනවා, වැනසීමක් පෙනෙනවා, පවතින දේ තුළ වෙනස්වීමක් තිබෙනවා. පින්වතුත්, අප් මුලින් ම හොඳට ධර්මය අසන්න සිති. ඒකට සූතා කියලා කියනවා. ර්පුගට ඒ ධර්මය භෞදුට මතක තියාගන්න සිති. ඒකට කියනවා දතා කියලා. ඒපුගට ඒ ධර්මය විවහයේ පුරුදු කරන්නට සිති. ඒකට මොකක් ද තියන්නේ, වවසා පර්විතා කියලා. ර්පුගට තමයි නුවතින් විමසීමන් ප්‍රජාවෙන් විනිවිද දකින්න ප්‍රතිවන් වෙන්නේ.

බලන්න පිත්වතුනි, බුදුරජාත්‍යන් වහන්සේගේ ධර්මය මොන තරම් ප්‍රායෝගික දෙයක් ද කියලු. රේඛගට සකස්කූව. වේදග්‍රීත සූත්‍රයේ සඳහන් වෙනවා මෙහෙම යමක් ද විදින්හේ වියයි හඳුනාගන්හේ කියලු. විතකොට ස්පර්යය නිසා තමයි මේ හඳුනාගැමීමත් අභිවත්හේ. මොනවද අපි හඳුනාගන්හේ ඇසින් රෘප, කණේන් ගබ්ද, නාසයෙන් ගැඹුසුවද, දිවෙන් රස, කයෙන් පහස, මහසින් අරමුණු. ඉතින් මේ හඳුනාගන්න සියලුල ම අනිතභයි කියලු නුවතින් වීමසනවා.

රිඛගට අපි ඇසෙන් දැකින රුප කෙරෙහි වේතනා පහළ කරනවා, කණෙන් අසන ගබ්ද කෙරෙහි වේතනා පහළ කරනවා, නාසයෙන් විදින ගදුසුවූ කෙරෙහි වේතනා පහළ කරනවා, දීවෙන් විදින රස කෙරෙහි වේතනා පහළ කරනවා, කයෙන් විදින පහස කෙරෙහි වේතනා පහළ කරනවා, මහසට දැනෙන අරමුණු කෙරෙහි වේතනා පහළ කරනවා, වේතනා පහළ කර කර සිතෙන් සිතනවා, විවිනයෙන් කට්ට කරනවා, කයෙන් ක්‍රිය කරනවා. ඉතින් මේ සියල්ල ම අනිත්‍ය වශයෙන් නුවතින් විමසලා හොඳට තිතට පුරුෂ කරගන්න ඕනෑ.

දැන් අපි රෘපය, වේදනාව, සංක්ෂාව, සංස්කාරය ගැන ඉගෙනගත්තා. ඊළගට වික්ද්‍යාත්‍යාචාර්ය ඇසේ වික්ද්‍යාත්‍යාචාර්ය, කතෝලිෂ් වික්ද්‍යාත්‍යාචාර්ය, නාසයේ වික්ද්‍යාත්‍යාචාර්ය, දිවේ වික්ද්‍යාත්‍යාචාර්ය, කයේ වික්ද්‍යාත්‍යාචාර්ය, මහසේ වික්ද්‍යාත්‍යාචාර්ය මේ වික්ද්‍යාත්‍යාචාර්යත් හොඳව අතිතක වශයෙන් න්‍යාමනීන් විමසන්න යි.

එන් දැන් අපි අනිතා සක්දේකුව ඉගෙනගත්තා. දෙවෑති සක්දේකුව තමයි අනත්ත සක්දේකුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

කතමාව’නත්ද අනත්ත සක්දේකු? කුමක් දී ආනත්ද අනාත්ම සක්දේකුව කියලා කියන්නේ. ඕබ’නත්ද, හික්බූ අරක්දේකුගතේ වා රැක්බමුලගතේ වා සුක්දේකුගාරගතේ වා ඉති පටිසංච්ඡන්. මේ ගාසනයේ නික්ෂුව ආරණ්‍යකට හෝ, රැක් මුලකට හෝ, ඇහැකුරායකට හෝ ගොස් මෙන්න මෙහෙම තුවතින් විමසනවා. වක්බූ අනත්තා රුපං අනත්තා සේත්තා අනත්තා සඳ්දු අනත්තා සාමා අනත්තා ගන්ධා අනත්තා පිවිහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා ටොටියිඩ්බූ අනත්තා මනේ අනත්තා ධම්මා අනත්තා

දැන් බලන්න අපි මේවා භෞදට පාඩම් කරන්න සිති, නිතර නිතර කියන්න සිති, බලන්න අපි සින්දු කොට්ට්වර පාඩම් කරන්න ඇතේදී? වැඩක් වුණේ නඩ. නවකතා පොත්, වෙළි නාවා, විතුපරි කොතරම් බලන්න ඇතේදී? වැඩක් වුණේ නඩ. බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා වික බණ පදායකින් රහතන් වහන්සේලා දාහක් බිජිවෙනවා කියලා. බලන්න විදා සැවැන් තුවර සිටිය කේරී හතෙන් කේරී පහක් ම මාර්ගල ලාභීන්. වෙහෙනම් අදත් බැරේද මේක කරන්න පුළුවන්. මේ ධර්මයේ තියෙන්නේ පිළිම වෙනසක් නඩ. ඉතින් අපට බැර ඇයි? අපට වීර්යය මදිකමක් තියෙන්නේ.

පින්වතුනි, ඒ කාලයේ තිබිධේ සත්‍ය ගවේෂණයක්. එන් දැන් තිබෙන්නේ මොකක් ද යුද්ධ ගවේෂණයක්. වික වික්කෙනා බලයට ඒ මේ ගවේෂණයක්. තොරතුර තාක්ෂණය කියන්හේ මේක තමයි. අන් අය පරද්දුවල තමන් බලයට එම්. එක් යටත් ප්‍රතිව්‍යුත් තිබෙන්න පුළුවන්. එත් වැඩි වශයෙන් තිබෙන්නේ අයහපත් පැන්තට.

දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඇස අනිත්සයි, රුපත් අනාත්මයි. අනාත්මයි කියන්නේ මොකක් ද තමාගේ වසගයේ පවත්වන්න බැං තියන අදහසයි. අසිතිකාරයෙක් නැති ආකාරයට දකින්න සිති. වෙහෙනම් පැහැදිලිව තෝරුම්ගන්න වක්බූ ව පටිවි රුපේ ව උප්පැජ්ටි වක්බූ වික්දේකුණා ඇසක් රුපයත් නිසා උපදිනවා, ඇසේ වික්දේකුණා, මේ ඇසත්, රුපයත්, වික්දේකුණායත් විකතුවීම ඇසේ ස්පර්ශයයි. ස්පර්ශය හේතු කරගෙන විදිම ඇතිවෙනවා, විදිම නිසා තත්තාව ඇතිවෙනවා, තත්තාව නිසා උපදාන ඇතිවෙනවා, උපදාන නිසා හවය ඇතිවෙනවා, හවය නිසා ඉපදීම සිද්ධ වෙනවා, ඉපදීම නිසා ගොක පරදේව දුක් දෙම්හස් ඇතිවෙනවා. දැන් මෙතන

අයිතිකාරයෙක් සිටිනවදී? නඡ. හේතුව්ල දැනමක් පමණියි තිබෙන්නේ. නුවතින් විමසනවා ඕනෑන ඔය ටික. දැන් මම අස ගැන කිවිවා. කණ ගැන මේ පිහිටුන් යියන්න බැලන්න.

සේතු ව පටවිච සඳුදේ ව උප්ප්‍රේජ්‍රති සේත වික්ද්‍යාත්‍යාණං, තිත්ත්‍යාණං සංජති එස්සේ, එස්ස පටවිච වේදනා, වේදනා පටවිච, තත්ත්වා, තත්ත්වා පටවිච උපාදාත්‍යාණං, උපාදාත්‍ය පටවිච හටෝ, හව පටවිච ජාති, ජාති පටවිච ජරු මරණං සේත පරදේව දුක්ඛ දේමනසස්පායාකා සම්භවත්ති. මේ පිහිටුන්ට මේක ටිකක් තුහුරු දෙයක් වෙන්න පූඩ්‍රවන්. ඒත් අපි අමාරුවෙන් හරි කටපාඩිමි කරගත යුත්තේ මේ ධර්මය යි. අපි හැමදාම බණ අසනවා, ඒත් අද ඒ කුමය වෙනස් කරලා හොඳට අසන ධර්මය මතක තබාගත යුතු ම යි. සාම්ප්‍රදායික කුමය අපි වෙනස් කළ යුතුයි. අද දිනයේ වික බණ පදයක් මතක තබාගන්න. ඊළගට නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන මේ ආකාරයට හොඳට මතක තබාගන්න සිති.

ද්‍රව්‍යක් බුදුරජාණන් වහන්සේ සුක්ද්‍යාත කියන සූත්‍රයේ දී මෙහෙම වදාලා, ඔහ්න කෙනෙක් ඉහ්නවා වියා මහා පිරිසක් මැද ඉන්නේ කියනවා. ඒත් විය ඉන්නේ තනියම කියනවා. කොහොමද විහෙම ඉන්නේ, මෙන්න මෙහෙමයි. වියා ඇස මුල් කරගෙන අකුසලයක් හටගත්තට පස්සේ නුවතින් විමසනවා මේ අකුසලය හටගත්තේ ඇස මුල් කරගෙන. මේ ඇස මට සින ආකාරයට පවත්වා ගන්න බිං. මේ ඇස අනිත්‍යවේලා ගියා. විහෙම නම් ව් අකුසලය තමයි මම දැන් මෙහෙහි කර කර ඉන්නේ (ප්‍රපද්‍යේව කරනවා) ව් වුණාට දැන් මේ ඇසත් අනිත්‍ය වෙලා ගියා, රැසපයත් අනිත්‍ය වෙලා ගියා. නමුත් විය සිත සිතා සිටින්නේ අර ඇසට පෙනුන රැසපය ගැන, කණට ඇසුන ගැඩිදාය ගැන, නාසයට දැනුන ගැඳුස්වාද ගැන, දිවට දැනුනු රස ගැන, කයට දැනුන පහස ගැන, මනසට ආප්‍ර අරමුණ ගැන ඔහෝ තිත තිතා ඉන්නවා කෙලෙස් වැගිරෙන ආකාරයට. ඉතින් අර පිරිස මැද්දේ සිටින කෙනා හොඳට මේ රැසපවල, ගැඩිවල, ගැඳුස්වලේ, රසයේ, පහසේ, අරමුණේ ආදිනව දකිමිනුයි සිටින්නේ. ව් තිසා වියාට උපදින පාමක අකුසල් ව් ව් මොහොතේ ම විද්‍රෝහනා කරමිනුයි සිටින්නේ. (අත්තී, තත්ථට විපස්සනා) නැබියි මේක වික සැලේ ම කරන්න බිං, කාලයක් නුරු කරගෙන සිටිය ම අකුසලයක් ආප්‍ර හැටිය අර සකද්‍යාවල් සිත කරන්න සිති.

දැන් අපි මේ ඉගෙනගන්නේ වීමංසා ඉද්ධිපාඳය. බුදුරජාණන්

වහන්සේ දේශනා කරනවා මෙහෙම. පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් පෙරත් විසේ ම ය කියලා. අන්න එකට මේ සක්දේකුව යිනි. අන්න අපි පෙර මේ සක්දේකුවක් තොදුරු තුරු කරලා තිබිබ නම් අපට යින වෙලුවක මේ සක්දේකුව සිහි කරලා ගැනීමේ හැකියාව තිබෙන්න යිනි. අන්න එකට තමයි ඩියන්නේ පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් දැනුත් විසේ ම ය කියලා.

දැන් බලන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වික පාර ම ආබාධයෙන් නැගිටින්න තරම් මේ සක්දේකුව තුරු කරලා තිබුණා නම් අපි කෙතරම් තුරු කරගත යුතුයි දී? අනත්ත සක්දේකුවේ අවසානයේ දේශනා කරනවා මෙන්න මෙහෙම “ඉති ඉමෙසු ජසු අජ්යාධිත්තික බාහිරේසු අයත්තානුපස්සේ විහරති” මෙන්න මේ ආකාරයට තමාගේත්, බාහිරත් ආයතන අනාත්ම වශයෙන් දකිමන් වාසය කරන්න කියලා.

දැන් අපි සක්දේකු දෙකක් තොදුරු ඉගෙනගත්තා. ඒ තමයි අනිතත සක්දේකුවත්, අනත්ත සක්දේකුවත්, ර්පාගර තියෙන්නේ අසුහ සක්දේකුව. මෙන්න මේක සියලු දෙනා ම තොදුරු මතක තියාගන්න යිනි. ඉදුරජාතාන් වහන්සේ පැහැදිලි කරනවා, කතමා'වානන්ද අසුහ සක්දේකු “ඉධි'නත්ද හික්බූ ඉමමෙව කායං” මෙම කයෙහි “ලද්ධිං පාදනාලු” ඒ කියන්නේ යට පත්‍රලෙන් උඩ, “අධ්‍යෝ කේසමත්ව්‍යකා” කෙසේ රෙදාන් පහළ “තව පරියන්තං” මේ සම කෙපවිර කරගෙන ඇති “පුරුං තාතප්පකාරස්ස අසුවතෙන්” නොයෙක් ආකාරයෙන් පිරි ඇති අසුවි “ප්‍රච්ච්වෙක්බති” තොදුරු මතක තියාගන්න මෙතන තිබෙන්නේ “ඉති පටස්සංවික්බති” තොවයි. ව්‍යවහාර දෙකක්. අපි හිතමු කෙනෙක් කියනවා ඉදාගත්තා. ව්‍යතකොට අපි ඉදාගත්තා ම කියලු දැනගත්තා යිනි. පිටගත්ත කියනකොට තිටගත්ත කියල ම දැනගත්ත යිනි. ඉදාගත්ත කියන විකට තිටගත්ත කිවිවෙන් එක වැරදියි නේදා? අන්න ඒ වගේ “ඉති පටස්සංවික්බති” කියන්නේ විකක්. “ප්‍රච්ච්වෙක්බති” කියන්නේ තව විකක්. ව්‍යතකොට “ඉතිපටස්සංවික්බති” කියන්නේ සිහි කරනවා.

“අන්වී ඉමස්මං කායේ” මේ කයෙනි ඇති කේසා, ගෙළ්මා, තබා, දුන්තා, තවේ, මංස්, තානාරු, අවිධි, අවිධිමණ්ඩ්ල, වක්කං, හදයි, යකනිං, කිලෙළ්මකං, පිහකං, පරේල්සං, අන්තං, අන්තගුණං, උදරයි, කරසං, මත්විලුංගං, පිත්තං, සෞමිතං, පුබිබේ, ලේඛනං, සේල්ඩ්, මේල්ඩ්, අස්සු, වසා, තේල්ඩ්, සිංහානිකා, උසිකා, මූහ්න්ත්ත්ති මෙන්න මේ කොටස් තිස් දෙක පිළිකුල් වශයෙන් සිහි කරනවා.

පින්වතුති, බුදුරජාණන් වහන්සේ මෙම අසුහ සක්කුට්ටුව ප්‍රබල සක්කුට්ටුවක් ලෙස හඳුන්වනවා. නීක්ෂවකගේ සිවුර වගේ මේ අසුහ සක්කුට්ටුව තියෙන්න සිති. මේ අසුහ සක්කුට්ටුව කෙතරම් ප්‍රබලද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඔහ්න කෙහෙක් මේ අසුහ සක්කුට්ටුව සිති කරලා භාවිත දැන් වියාගේ නිතර විකාරම විනවා රාග සිතුවීල්ලක්. විතකොට මෙය මොකද කරන්නේ අර පුරුදු කරලා තිබුණු සක්කුට්ටුව සිති කරනවා. හැබැයි මෙය මේක කරන්නේ ආශ්චර්ජයට ඇත්තා නොවෙයි. විනි අයේ ඇත්ත ම තත්ත්වයයි. විතකොට ඒ රාග සිතුවීල්ල නැතිවෙලා යනවා. පින්වතුති, මේක තමයි පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් පෙරත් විසේ ම ය කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තිබෙන්නේ. විහෙම නම් දැන් අපට වොකු වැඩ පිළිවෙළක් තිබෙනවා නේදා? ඉතින් අපි මේක අනලා විතරක් බිං, කරලත් බලන්න සිති.

ඉතින් මේ වනවිට අපි ඉදෑධිපාද තුනක් ඉගෙන ගත්තහේ. අද හතරවෙනි වික. ඒ නිසා අද ගෙදර යන්න සිති මේ දස සක්කුට්ටුව විඩ වඩා නේදා? ඉතින් පින්වතුති, ඒකට තමයි අසුහ සක්කුට්ටුව කියලා කියන්නේ.

රළග සක්කුට්ටුව තමයි ආදිනව සක්කුට්ටුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “කතමාවා”න්ද ආදිනව සක්කුට්ටු” තුමක් ද ආනන්ද ආදිනව සක්කුට්ටුව කියලා කියන්නේ. “ඉඩ් තන්ද හික්මු අරක්කුගෙනෝ වා රැක්ඩමුලුගෙනෝ වා සූක්කුගාරගෙනෝ වා ඉතිපටිසංචිත්ති බහු දුක්ඛෝ බෝ අයං කායෝ.” දුක් සහිතයි මේ කය “බහු ආදිනටෝ” බොහෝ ආදිනව තියෙනවා. “ඉති ඉමස්මී කායේ” මේ කයේ “විවිධ ආඩාඩා උප්පර්පන්ති” විවිධ ආකාරයේ ආඩාධියන් උපදිනවා. සෙයෙවීදා වක්මරෝගේ ඇයෙක් මෙම සෙක්ත රෝගේ කනේ රෝග, සාම රෝගේ නාසයේ ලෙඩි, පිළිවා රෝගේ දිවේ ලෙඩි, කාය රෝගේ කයේ ලෙඩි, සීස රෝගේ නිසේ ලෙඩි, කන්න රෝගේ කන්වල ලෙඩි, මුබරෝගේ කරේ ලෙඩි, දත්තා රෝගේ දත්වල ලෙඩි, කාසේ ක්ෂය රෝගය, සාසේ ඇදුම රෝගය, පිනාසේ පිනසේ රෝගය, බිභේ කයේ දැව්ල්ල, ජරෝ උත් රෝගය, කුවිෂ රෝගේ කුසේ රෝග, මුවිෂ නිසි මුරුජාවීම, පක්බන්දිකා අතීසාරය, සූල අර්ගසේ රෝගය, ව්‍යුවිකා කොලරා රෝගය, කුරිධි කුම්ඩ රෝග, ගන්ධේ ගඩ රෝගය, කිලාසේ හමේ රෝග, සෝසේ ස්වාය රෝග, අපමාරෝ අපස්මාරය, දුද්ද දුද රෝග, කන්ඩු කඩ්වීගන් කවිෂ කයේමන් ගෙධි හටගත් රෝග, රඛසා කයේම රෝග,

විනවිපිකා පත්‍ර නොරි රෝගය, ලේඛන පිත්තං රත්තිත් රෝගය, මධුමේහෝ දියවැඩියා රෝගය, අංසා අංගබාගය, පිළකා පිළිකාව, හගත්දා හගත්දා රෝගය. දැන් කියක් කිවිවද තිස් හතරක් අපේ ගැරුණේ හටගන්නා රෝග.

ඩූලරජාතාන් වහන්සේ පැගට නකුල පිතු සියා ඇවේල්ලා කියනවා “ස්වාමීන්, මම මේ මතෙන්නාවනිය ස්වාමීන් වහන්සේලා දැකගතන්නට වින්න හර ආසයි. එන් මට දැන් වින්න විදියක් නඩ. මම දැන් නොදාම වයසට ගිහිල්ලා දිරාපත් වෙලා සිටින්නේ. රෝපස්සේ ඩූලරජාතාන් වහන්සේ මේ සියාට දේශනා කරනවා, සියේ, මේ ගැරුණ කියන්නේ ලෙඩි නැමති කුරුල්ලන්ට හරයට වාසස්ථානයක් වගේ. මේ ලෝකයේ ක්වුරු හර නිරෝගී බව ගැන උදුම් අනනවා නම් එක වියාගේ මෝඩමක් ඇර වෙන කුමක් ද? කියලා.

එහින අපේ හිතට විනවා ආරෝග්‍යමදයක්. ඉතින් අන්න ඒ වෙලාවට ඒක ප්‍රභාතාය කරන්නේ මේ සක්ක්කාව වඩා තියෙන්න යිනි. රළගට ඩූලරජාතාන් වහන්සේ දේශනා කරනවා, “පිත්තසමුට්ධානා ආඩාඩා” පිත කිපිමෙන් ඇතිවන රෝග, “සෙම්හසමුට්ධානා ආඩාඩා” වාතය කිපිමෙන් ඇතිවන ඇතිවන ආඩාඩා, “ලතුපරභාමජා ආඩාඩා” සැනු විපර්යාසවලින් ඇතිවන රෝග, “විසමපරභාරජා ආඩාඩා” වැරදි ලෙස කය පරිහරණයෙන් ඇතිවන රෝග, “ඩිපක්කමිකා ආඩාඩා” උපතුමයෙන් හටගන්න රෝග, “සිත” සිතල ද, “ලන්හං” උතුෂ්ම ද, “පිශ්චිතු” කුසරින්න ද, “පිපාසා” පිපාසය ද, “ලව්වාරෝ” මල පහ කිරීම ද, “පස්සාවේරි” මූළ කිරීම ද අද රෝගයන් ය. එහින බලන්න ඩූලරජාතාන් වහන්සේගේ අවබෝධය. රෝපස්සේ දේශනා කරනවා, “ඉති ඉමස්ම් කායේ” මේ කයේ “ආදිතානුපස්සි විහරති” ආදිනව දැකිමන් වාසය කරයි. එහින දැන් කියක් ඉගෙන ගත්ත ද හතරයි. මොනවද ඒ අතිතස සක්ක්කා, අනත්ත සක්ක්කා, අනුහ සක්ක්කා, ආදිනව සක්ක්කා. රළග වික තමයි පහාතු සක්ක්කාව.

වේ සක්ක්කාව ඩූලරජාතාන් වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම, “කතමාව්නත්ද පහාන සක්ක්කා” කුමක් ද ආනන්ද පහාතු සක්ක්කාව කියල කියන්නේ. “ඉඩ්නත්ද හික්ම්ව උපදුණා වූ කාම විතර්කයන් කොහොන් ද මේ කාම විතර්කයන් හට ගන්නේ. ඇස, කණ, නාසය, දිව, කය, මනස

මුල්වේලා නේදා? ඔහුන් උස්සන රැජයක් කෙරෙහි සිත අදි තියා ම්‍යෙක “නාධිවාසේති” ඉවසන්නේ නෑ, “පජහති” අත්හරහවා, “විනෝදේති” දුරට කරනවා, “බසන්තිකයෝති” නැති කරල දානවා, “අන්තාව්ගමේති” අනාවයට පත් කරනවා, අල්ල ගන්නවා, තලනවා, පොඩි කරනවා, පාගලා ම දාලා නැති කරනවා. තේරුණා දා? ඉතින් මේක නොදුට පුරුදු කරල තියෙන්න සිති. මොන විගේදා පෙර යම් සේ නම් පසුත් විසේ ම ය. පසු යම් සේ නම් පෙරත් විසේ ම ය.

ඉතින් පින්වතුති, විහෙනම් අපි නිරන්තරයෙන් ම වඩින්න සිති. මොකද අපේ හිතට නිරන්තරයෙන් ම කාම විතර්ක විනවතේ. ඉතින් මේකට නොදුම කුම්ය තමයි මුළුන් අනිතස සක්කුවක් විහෙම නැත්තාම් අසුහ සක්කුවක් පුරුදු කරල තිබේම. තව විකක් තමයි ජන්ද ඉදෑදිපාදය නොදුට බලවත්ව වඩාල තියෙනවා නම් මේක කරන්න පුළුවන්. මේ ජන්ද ඉදෑදිපාදය බලවත්ව තිබුණු කෙනෙක් තමයි බක්කුල මහ රහතන් වහන්සේ. දුවසක් අවේල කස්සප කියන තිගන්ධියෙක් බක්කුල මහ රහතන් වහන්සේ පැවැටි වුණාට පසුව මෙමටුන සේවනයේ කි පාරක් යෙදිලා තියෙනවදී? විවිට බක්කුල මහ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ඔය ප්‍රශ්නය සිහොම නොවේ අහන්න සිති. මොහොම ඇසුව නම් හර, පැවැටි වුණාට පසු කාම විතර්ක කියක් ඇති වුණාද කියලා විහෙම ඇසුවා නම් මම පිළිතුරු දෙනවා, කස්සප විවිත කාම විතර්ක විකක් හර ඇතිවුණා කියලා මට නම් මතක නෑ. බලන්න කොට්ඨර විනවද කියලා. ජන්දය බලවත් වුණා ම අන්න විහෙමයි.

පින්වතුති, ඉතින් අපවත් මේ කාම විතර්ක ඇති වෙන විට විය තදුනාගන්න අපට නොදුට සිතිය තිබෙන්න සිති. නැත්තාම් කාම විතර්ක ඇත්වැල්ලා අපිට විනාශ කරලා යන තෙක් ම අපි දැන්නේ නෑ. රීට ඉස්සෙල්ලා අපි අර කළ යුතු දේ කරන්න සිති. මොනාද කරන්න සිති “නාධිවාසේති” ඉවසන්නේ නෑ, “විනෝදේති” දුරට කරනවා, “පජහති” අත් හරහවා, “බසන්තිකයෝති” නැති කරල දානවා, “අන්තාව්ගමේති” අනාවයට පත් කරල දානවා. ඉතින් පින්වතුති, අපි, මේක නොදුට තුරු කරල තියෙන්න සිති. මේකට නොද සූත්‍රයක් තියෙනවා, ඒ තමයි “විතක් සහ්යාත සූත්‍රය” වීක අපි ගලපා ගන්න සිති අපේ පිවිතයට.

දුවසක් සාරපුත්ත මහ රහතන් වහන්සේත්, කොට්ඨා මහ රහතන් වහන්සේත් අතර දිව්ම සාකච්ඡාවක් පැවතුණා. විහිදී කොට්ඨා මහ රහතන් වහන්සේ අනාවනා, පින්වත් සාරපුත්තයන් වහන්ස, යම් ප්‍රෘතුවක් ඇත් ද, යම් වික්කුතාතායක් ඇත් ද මේවා පවතින්නේ විකට

ම ද? විහෙම නැත්තම් වෙන් වෙන් වශයෙන් ද? පිහේවත් කොට්ඨාසයෙන් වහන්ස, මේවා පවතින්නේ විකරයි. වෙන් වෙන් වශයෙන් දක්වන්න බිං. යමක් දැනගතියි නම් විය තමයි අවබෝධ කරන්නේ. යමක් අවබෝධ කරයි නම් විය තමයි දැනගත්තේ. වී නිසා මේවා වෙන් වෙන් වශයෙන් දක්වන්නට හැකියාවක් නෑ. වී වගේ ම වික්ද්‍යාත්මක අවබෝධ කළ යුතු විකක්, ප්‍රජාව පුදුණ කළ යුතු විකක් (සිල, සමාධි, ප්‍රජා වශයෙන්).

ඡන්න රේඛ වික මොකක් ද? "උප්පත්තා ව්‍යාපාද විතක්කං නාධිවාසේති" ඉපදුණා වූ ව්‍යාපාද විතරක ඉවසන්නේ නෑ, "ප්‍රජති" අත්හරිතවා, "විනෝදේති" දුරු කරනවා, "බණත්තිකරෝති" නැති කරලා දානවා, "අනහාවංගමේති" අහාවයට පත් කරලා දානවා. රේඛට විහිංසා විතරකයන් මේ විදියට ම අපි කරන්න ඕනි. කොහොමද ඉවසන්නේ නෑ, අත්හරිතවා, දුරු කරනවා, නැති කරලා දානවා, අහාවයට පත් කරලා දානවා. දැන් බලන්න මේ විහිංසා විතරකයට ඉඩ නොදී සිරිය නම් අපේ රටේ මේ යුද්ධ කේලුහල ඇතිවෙයි ද නෑ. අපේ රටේ ව්‍යවස්ථාව හැරියට මේ පහාතා සක්ද්‍යාව පුරුදු කළුත් රට සමඟ්ධීමත් වෙනවා බලාගෙන සිරියදී. වී නිසා මේ පිහේවත්ත් මේ පහාතා සක්ද්‍යාව නොදුට පුරුදු කරගත්ත. අපිට මේ පුළුවන් කාලයේ මේ ධර්මය පුරුදු කරගත්තේ නැත්තම් අපටත් වෙන්නේ අර නාකි කොක්කන්ට වෙන වැඩි තමයි. මොකක්ද? මාල් නැති මඩ වලක් දෙස බලාගෙන ඉන්න නාකි කොක්ක, කෙතිනියෝ වගේ පාර අයිතට වෙලා බලාගත්ත අත බලාගෙන ඉන්න වේවි. ඉතින් වී තත්ත්වයට මේ පිහේවත්ත් පත්වෙන්න විපා. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා සික තමයි පහාතා සක්ද්‍යාව.

රේඛ වික තමයි විරාග සක්ද්‍යාව. "කතමාවා'න්ද විරාග සක්ද්‍යාව" කුමක් ද? ආනන්ද විරාග සක්ද්‍යාව කියන්නේ. "ඉධා'න්ද හික්බු අරණ්ද්‍යගත්තේ වා රැක්බමුලගත්තේ වා සුන්ද්‍යාගාරගත්තේ වා ඉතිපටිසාවක්බති යදිදා සඩ්බසංඛාරසමලෝ" සියලු සංස්කාර සහ්සිලි ගියා, "සඩ්බුපටිපටිතිස්සගත්ගා" උපයි කියන්නේ මොහාද? කෙලෙස් සහිත කර්ම නැතිවෙලා ගිය, "තත්ත්තක්බයෝ" තත්ත්තාව ස්ථය වෙලා ගිය, "විරාගෝ" ඇල්ල දුරැවි ගිය, "තිබ්බාහං" වී අමා නිවන, "ලේතං සහ්තං එතං පත්තිතං" විය ම ගි ගාන්ත, විය ම ගි ප්‍රතීත කියලා මෙහෙම සිහි කරනවා. ඉතින් පිහේවත්ති, අපට පොඩි පොඩි පාමක ආසාවල් ඇතිවෙනවා. ලස්සන ගෙයක් හඳුගත්ත, ලස්සන වාහනයක් ගන්න, රසවත් කැමක් උගන්න හිතෙනවා, අන්න විතකාට

අපි මේ සක්දේකුව හොඳට පුරුදු කරලා තිබුණෙන් සිහි කරලා එම් ආසාව නැති කරගන්න පුළුවන්. බලන්න පින්වතුනි, කෙතරම් ලස්සන ද කියලා මේ බණ පද. ඉතින් මේවා අපට සිහි කරලා මොන තරම් නිරාමිස ප්‍රීතියක් විදින්න පුළුවන්දා අන්න ඒකයි මේ ධරුමය මතක තබාගැනීම වටින්හේ. මෙන්න මේ ආකාරයට තමයි විරාග සක්දේකුව විඩින්නේ. දැන් අපි කියක් ඉගෙන ගත්තදා? හොඳයි එම් මොනවද? අනිතස සක්දේකුව, අනාත්ම සක්දේකුව, අසුහ සක්දේකුව, ආදිනව සක්දේකුව, පහාණ සක්දේකුව, විරාග සක්දේකුව රේඛග වික තමයි නිරෝධ සක්දේකුව. ඒකය් විරාග සක්දේකුව වගේ ම තමයි, බොහෝම රේඛයි වෙනස් වෙන්හේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

“කතමාවා’නන්ද නිරෝධ සක්දේකු” කුමක් ද ආනන්ද නිරෝධ සක්දේකුව කියලා කියන්නේ. “ඉඩා’නන්ද සික්වූ අරක්දුගැනී වා රැක්බමුලගැනී වා සුක්දේකුගාරගැනී වා ඉතිපටිසංචිකති.” මේ සාසනයේ නික්ෂව ආරණ්‍යකට හෝ රැක්මුලකට හෝ ගොස්, ගුහුගාරයකට හෝ ගොස් මෙන්න මෙහෙම තුවතින් විමසනවා. “යිදිදු සඩ්බිසංඛාර සමරුවී” සියලු සංස්කාරයන් සංසිද්ධි ගිය, “සඩ්බිපාඩ-පටිනිස්සග්ගේ” සියලුම කෙළෙස් සහිත කරීම ස්ථය වී ගිය, “තන්හස්බයෝ” තන්හාව සපයවෙලා ගිය, “නිරෝධේ” ඇදේම නිරුද්ධ වී ගිය වූ, “නිඩ්බානන්ති” එම මහ නිවන, “වීතං සන්තං” විය ම සි ගාහ්ත, “වීතං පත්තං” විය ම සි ප්‍රතිත කියලු. පින්වතුනි, මේ විරාග සක්දේකුවෙත්, නිරෝධ සක්දේකුවෙන් පොඩි වෙනසක් තිබෙනවා. ඉතින් මේක කරන්න අපිට හොඳ ඇනුමක් තිබෙන්නත් සිනි. මොකද අපි නිවන ගැනන්නේ සිහි කරන්නේ. මේ පින්වතුන් ඉතින් ඒකයි දික්ෂ වෙන්න සිනි.

රේඛග වික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “කතමාවා’නන්ද සඩ්බලෝකේ අහිඹිත සක්දේකු” කුමක් ද? ආනන්ද සියලු ලෝක කෙරෙනි හොඳුල්ලේ සක්දේකුව කියන්නේ. “ඉඩා’නන්ද සික්වූ යං ලෝකේ උපයුපාලුනා වේතසො අධිරිධානා’නිවේසානුසයා” එම් කියන්නේ මේ ලෝකයේ (ආයතන බාතු ආදිය) යම් බැස ගැනීමක් ඇදේ ද, යම් බැඳීමක් ඇදේ ද, වේගනාත්මකව අදිටන් කිරීමක් ඇදේ ද අන්තර්ව කෙළෙස් පැවැත්වීමක් ඇදේද වියයි. මේ පින්වතුන් දන්නවා අනුසය කියන්නේ මොනවද කියලා. රාගානුසය, පටිඹානුසය, අව්‍යාප්‍රානුසය මිය ආදි වශයෙන් පවත්නා දේවල්වලට “පජනන්තේ” දුරට කරමින් “විරමනි න උපාදියන්තේ” හොඳුමෙමින් හො බැඳී සිටින්නේ විය. පින්වතුනි, මේ සක්දේකුව බොහෝ විට විඩින්නේ

අනාගාමී වුණු අය වගේ මට නම් හිතෙහ්හේ, වේත් හරියට ම කියන්හේ බං. “අයං වුව්වතා’නත්ද සඩ්බ ලෝකේ අනහිරත සක්කු” මෙන්හ මෙකට තමයි ආනත්ද සියලු ලෝකය කෙරෙහි නො ඇල් සිටීමේ සක්කුවට කියන්හේ.

දැන් අපි මේ වනවිට සක්කු කියක් ඉගෙනගත්ත ද? පළමුවැනි වික අනිවිච සක්කු, අනත්ත සක්කු, අසුහ සක්කු, ආදිනව සක්කු, පහාතා සක්කු, විරාග සක්කු, නිරෝධ සක්කු, සඩ්බ ලෝකේ අනහිරත සක්කු. රීළග වික තමයි සියලු සංස්කාරයන් අනිතන වශයෙන් දැකීම්න් වාසය කිරීම. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා,

“කතමාවා’නත්ද සඩ්බසංඛාරේෂු අනිවිච සක්කු” කුමක් ද? ආනත්ද සියලු සංස්කාරයන් පිළිබඳව අනිතන සක්කුවට කියන්හේ.

“ඉඩා’නත්ද හික්කු සඩ්බ සංඛාරේනි” මේ සියලු සංස්කාරයන් සේතුවල දහම් හටගන්, “අවිධියනි” පිඩාවට පන් කරයි, “හරායනි” ලැඟ්ජාවට පත්වෙයි, “පිඡුවිජනි” පිළිකුලට පත්වෙයි. ඉතින් මේ පිළිබඳවත් මේ පින්වත්ත් ඉගෙනගෙන තිබෙන්න යිනි. නොදුට මතක තබාගන්න “අයං වුව්වතා’නත්ද සඩ්බසංඛාරේෂු අනිවිච සක්කු” මෙන්හ මෙක තමයි ආනත්ද සියලු සංස්කාර කෙරෙහි අනිතන සක්කුවට කියන්හේ.

රීළග අවසාන සක්කුවට මොකක් ද? ආනාපානසති. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, “කතමාවා’නත්ද ආනාපානසති” කුමක් ද? ආනත්ද ආනාපානසතිය කියන්හේ.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා සිහි මුලාවනු කෙනාට ආනාපානසති හාවනාට වඩින්න ව්‍යා කියලා. ව්‍ය නිසා අපි තිරහ්තරයෙන්ම සිහියෙන් ඉන්න යිනි. කොහොම ද අපි සිහියෙන් ඉන්නේ, දැන් අපි ඉගෙනගත්ත සක්කුවල් තිරන්තරයෙන් පුරුදු කරන්න යිනි. යනකොට යනවා කියලා දැනගන්න යිනි. වාඩිවෙනවිට වාඩිවෙනවා කියලා දැනගන්න යිනි. මේ අමතරව අතපය දිග හරිනකොට, හකුලනකොට, කඩ කරනවිට, තිහබව සිටිනවිට අදී වශයෙන්. ඉතින් මෙක අපිට කරන්න බං තිතරම විත්තානුපස්සනාවන් සිටියේ නැත්තම්. ඇයි? අපි සිතේ ස්වභාවය තේරුම් අරගෙන සිටියේ නැත්තම් දැන් මගේ සිතේ තිබෙන්නේ රාග සිතුවිල්ලක්, දැන් මගේ සිතේ තිබෙන්නේ මෝහ සහිත සිතුවිල්ලක් කියලා අපි දැනගෙන සිටින්න යින. මේ

අමතරව මේ රාග, ද්වේශ, මෝහ, නෑ කියලා දැනගෙන සිටින්නන් යිනි. පින්වතුනි, මේක අපි ප්‍රායෝගිකව කරන්නේ නැත්තම් අපට හරියට තේරේම් ගන්න බැ. අපි මුලින් කිවිවනේ පෙර යම් සේ නම් පසුත් විසේ ම ය, පසු යම් සේ නම් පෙරත් විසේ ම ය කියලා. අන්න එක අපි ගලපාගන්න යිනි.

රාගයක් ඇතිවෙනකාට අපි පුරුදු කළ අසුන සක්කුතාව සිනි කරනවා, ද්වේශයක් වෙනකාට මෙමිය හරි කරනා, මුදිතා, උපේක්ෂා, ආදි භාවනාවක් හරි, අනිතය සක්කුතාව හරි සිනි කරනවා. මුලාවෙලා සිටින්නේ කියලා දැනගන්තම අර සක්කුතාවලින් විකක් හරි, දෙකක් හරි ගලපාගෙන ජ් රාග, ද්වේශ, මෝහ නැති කරනවා. මීට අමතරව අපි හිතමු අපි නගරයකට, හන්දියකට ගියා කියලා. විතකාට අපේ හිත විසිරෙනවා. ඔහ්න ඔය වෙළාවට හොඳට සිනිය පිහිටුවාගෙන හිත සන්සුන් කරගන්න යිනි. සමහර විට කය කෙරෙහි සිනිය පිහිටුවාගන යුතුයි. අන්න විතකාට වියා දැනගන්නවා, දැන් මගේ සිත විසිරිලා නෑ කියලා.

පින්වතුනි, බූද්‍රපාණාන් වහන්සේ නිතරම වඩන්න කියපු භාවනාවක් තිබෙනවා මොකක් දී උඩි යම් සේ නම් යටත් විසේ ම ය, යට යම් සේ නම් උඩිත් විසේ ම ය. මෙන්න මේක තමයි අසුන සක්කුතාව.

රිටපස්සේ බූද්‍රපාණාන් වහන්සේ දේශනා කරනවා, “ඉඩා’නත්ද හික්බූ අරක්කුදාගතේ වා රැක්බමුලගතේ වා සුක්කුදාගාරගතේ වා නිසිදින පල්ලංකං ආහුපිත්වා” ඔහ්න ආනාපානසතිය වඩන්නට කළින් කළ යුතු පුරුවකථය. “ලජංකායං” කොහොද කෙළින් තබාගෙන, “පනිධාය පරමුඛං සතිං උපවිධපෙත්වා” දැන් අපිට පුරුවන් ජ් භාවනා අරමුණේ හොඳට සිනිය පිහිටුවාගන්න. ඇයි? අපි කළින් සක්කුතාවල් පුරුදු කරලනේ තිබෙන්නේ. ජ් සක්කුතා පුරුදු නො කර මග දිගේ හම්බවෙන අයන් සමග දෙනිස් කිරා කිරා කර කර ඉදාලා ගෙදර ගිහිල්ලා වාසිවෙනවා. භාවනා කරන්න පුරුවන් වෙසිදා? බැ. ජ් නිසා නිතරම සිනියෙන් සිටින්න උත්සාහ කළ යුතුයි. දැන් අපි හිතමු ආනාපානසති භාවනාව කරන්න අමාර් කෙහෙක් කියමු. වියා මුලින්ම විනාඩි දැනුයක්, පහපෙළාවක් විතර වෙන පුරුදු කළ භාවනාවක් කරලා ආනාපානසති භාවනාවේ යෙදෙන්න යිනි. ඔහ්න දැන් විය භාවනා අරමුණ වන ආශ්චාස ප්‍රශ්චාස කෙරෙහි හොඳට සිනිය පිහිටුවාගෙන සිනියෙන් තුස්ම ගන්නවා, සිනියෙන් තුස්ම හෙළනවා. “සේ සතොව අස්සසති

සතොව පස්සසති” එක පළවෙනි පියවර. දෙවන පියවර තමයි “දිකං වා අස්සසත්තේ දිකං අස්සසාමිති පරානාති දිකං වා පස්සසත්තේ දිකං පස්සසාමිති පරානාති.” දීර්ණ ලෙස ආශ්ච්චාස කරන විට දීර්ණ ලෙස ආශ්ච්චාස කරම්’යි මනාකොට දැනගතියි. දීර්ණ ලෙස ප්‍රශ්ච්චාස කරන කොට දීර්ණ ලෙස ප්‍රශ්ච්චාස කරම්’යි මනාකොට දැනගතියි.

“රස්සං වා අස්සසත්තේ රස්සං අස්සසාම්’ති පරානාති” කෙරියෙන් ආශ්ච්චාස කරනවිට කෙරියෙන් ආශ්ච්චාස කරම්’යි මනාකොට දැනගතියි. “රස්සං වා පස්සසත්තේ රස්සං පස්සසාම්’ති පරානාති” කෙරියෙන් ප්‍රශ්ච්චාස කරනවිට කෙරියෙන් ප්‍රශ්ච්චාස කරම්’යි මනාකොට දැනගතියි. “සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාම්’ති සික්බති” මුළු කය කෙරෙහිම මනා සංවේදී බවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාම්’ති සික්බති” මුළු කය කෙරෙහි ම මනා සංවේදී බවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “පස්සම්හය කාය සංඛාර අස්සසිස්සාම්’ති සික්බති” ආශ්ච්චාස නම් වූ කාය සංස්කාරය සන්සිද්ධව්මන් ආශ්ච්චාස කරම්’යි හික්මේ. “පස්සම්හය කාය සංඛාර පස්සසිස්සාම්’ති සික්බති” ප්‍රශ්ච්චාස නම් වූ කාය සංස්කාරය සන්සිද්ධව්මන් ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ.

“පිති පටිසංවේදී අස්සසිස්සාම්’ති සික්බති” පිතිය කෙරෙහි මනා සංවේදී බවතින් යුතුව ආශ්ච්චාස කරම්’යි හික්මේ. “පිති පටිසංවේදී පස්සසිස්සාම්’ති සික්බති” පිතිය කෙරෙහි මනා සංවේදී බවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “සුබපටිසංවේදී අස්සසිස්සාම්’ති සික්බති” සැපය කෙරෙහි මනා සංවේදීබවතින් යුතුව ආශ්ච්චාස කරම්’යි හික්මේ. “සුබපටිසංවේදී පස්සසිස්සාම්’ති සික්බති” සැපය කෙරෙහි මනා සංවේදීබවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “විත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාම්’ති සික්බති” විත්ත සංස්කාර කෙරෙහි මනා සංවේදීබවතින් යුතුව ආශ්ච්චාස කරම්’යි හික්මේ. “විත්ත සංඛාර පටිසංවේදී පස්සසිස්සාම්’ති සික්බති” විත්ත සංස්කාර කෙරෙහි මනා සංවේදීබවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “පස්සම්හය විත්ත සංඛාර සන්සිද්ධව්මන් ආශ්ච්චාස කරම්’යි හික්මේ. “පස්සම්හය විත්ත සංඛාර පස්සසිස්සාම්’ති සික්බති” විත්ත සංස්කාර සන්සිද්ධව්මන් ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේනවා.

“විත්ත පටිසංවේදී අස්සසිස්සාම්’ති සික්බති” සිත පිළිබඳ මනා සංවේදී බවතින් යුතුව ආශ්ච්චාස කරම්’යි හික්මේ. “විත්ත පටිසංවේදී පස්සසිස්සාම්’ති සික්බති” සිත පිළිබඳ මනා සංවේදී බවතින් යුතුව ප්‍රශ්ච්චාස කරම්’යි හික්මේ. “අනිප්පලමෝදය විත්ත අස්සසිස්සාම්’ති

සික්බති” වඩ වඩාත් සිත ප්‍රමුදිත කරවමින් ආශ්වාස කරම්’යි නික්මේ. “අනිප්පමෝදය විත්තං පස්සයිස්සාම්’ති සික්බති” වඩ වඩාත් සිත ප්‍රමුදිත කරවමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ. “සමාදහං විත්තං අස්සයිස්සාම්’ති සික්බති” වඩ වඩාත් සිත විකග කරවමින් ආශ්වාස කරම්’යි නික්මේ. “සමාදහං විත්තං පස්සයිස්සාම්’ති සික්බති” වඩ වඩාත් සිත විකග කරවමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ. “වමෝවය විත්තං අස්සයිස්සාම්’ති සික්බති” පංචවිතරණයන්ගෙන් සිත නිදහස් කරවමින් ආශ්වාස කරම්’යි නික්මේ. “වමෝවය විත්තං පස්සයිස්සාම්’ති සික්බති” පංචවිතරණයන්ගෙන් සිත නිදහස් කරවමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ.

“අනිවිවානුපස්ස අස්සයිස්සාම්’ති සික්බති” අනිතඡ වශයෙන් නුවතින් දකීමින් ආශ්වාස කරම්’යි නික්මේ. “අනිවිවානුපස්ස පස්සයිස්සාම්’ති සික්බති” අනිතඡ වශයෙන් නුවතින් දකීමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ. “විරාගානුපස්ස අස්සයිස්සාම්’ති සික්බති” ඇල්ම දුරට කිරීම නුවතින් දකීමින් ආශ්වාස කරම්’යි නික්මේ. “විරාගානුපස්ස පස්සයිස්සාම්’ති සික්බති” ඇල්ම දුරට කිරීම නුවතින් දකීමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ. “නිරෝධානුපස්ස අස්සයිස්සාම්’ති සික්බති” ඇල්ම නිරෝධානුපස්ස ප්‍රශ්නවාස කරම්’යි නික්මේ. “පටිනිස්සග්ගානුපස්ස අස්සයිස්සාම්’ති සික්බති” සියලු කෙලෙස් අත්හැරීම නුවතින් දකීමින් ආශ්වාස කරම්’යි නික්මේ. “පටිනිස්සග්ගානුපස්ස පස්සයිස්සාම්’ති සික්බති” සියලු කෙලෙස් අතහැරීම නුවතින් දකීමින් ප්‍රශ්නවාස කරම්’යි නික්මේ.

එහින ඔය ආකාරයට තමයි පින්වතුනි, මේ ආනාපානසත් භාවනාව මුල් කරගෙන සංසාරයෙන් නිදහස් වෙන්නේ. ඉතින් මේක ටිකක් අමාරු තමයි. මොක ද එහිට මොක බලවේගයක් තිබෙනවත්. මොකක් ද ඒ බලවේගය. මාර බලවේගය. අපි මේක හරියට තේරුම් අරගෙන තිබෙන්න සිති. අපිට පුළුවන් වූතොන් සමාධියක් ඇති කරගෙන්න අනහත් අනහත් අපි මාරයාගේ අස්සවලට වැඩි ගැසුවා වෙනවා. ඉතින් අපි මහන්සිගෙන්න ඕනි අමාරුවෙන් හර සමාධියක් ඇති කරගෙන මේ බලවේගය නවත්වාගෙන්න.

ඉතින් පින්වතුනි, ඔහින ඔය කියලා දීපු සක්ක්කා දහය අලේ සිනේ පුරුදු කරගෙන්නකාට මේ සක්ක්කා දහය හොඳට පුරුදු කරගෙන්ට පස්සේ අලේ තිත “අනිඩාන්” ඒ කියන්නේ පසුබට වෙන්න දෙන්න හොඳ නැ. මාගේ මේ නුවතින් වීමසීම ඉතා රුහිල්ව ගන්න විකක් නො වේවා! (පසුබට) ඊපාගට මාගේ මේ නුවතින් වීමසීම ඉතා

දැඩිව ගත්ත විකක් නො වේවා! මාගේ මේ තුවනින් විමසීම තමා සිත තුළ සැගවුතු විකක් නො වේවා! මාගේ මේ තුවනින් විමසීම බාහිරට විසිරැතු විකක් නො වේවා!

දැන් අපි බලමු මේ පසුබට වුතු තුවනින් විමසීම කියන්නේ මොකක් ද කියලා. පින්වතුති, පසුබට වෙනවා කියන්නේ කුසීතකමත් විකක මේ සිත විකතුවීම, මිණු වී තිබීම ඉතා දැඩිව ගත් තුවනින් විමසීම කියන්නේ. උද්ධිවිච කක්කුවිචයෙන් යුක්තයි. උද්ධිවිච කක්කුවිචය සමග මිණු වෙලා පවතින්නේ. ර්පාගට තමා තුළ සැගවුතු තුවනින් විමසීම කියන්නේ. රීනමිද්ධයෙන් යුක්තයි. රීනමිද්ධය සමග මිණු වෙලා පවතින්නේ. මේ නිදිමතට වැටුණුම දුරට කරගන්න විකක් විරෝධ ඇති කරගන්න සිති. මේ නිදිමත නැති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආලෝක සක්කුවාට පුරුදු කරගත යුතුයි කියලා. ඉතින් හැඳැයි මේ ආලෝකය සමහර විට සමාධියක් ඇති කරගන්න විටත් ඇතිවෙනවා. ඒ වගේම මේක සියලු දෙනාට ම නො වෙයි, සමහර අයට. හැඳැයි මේ ආලෝක සක්කුවාට ඇති කරගන්නට පෙර ගුරුවරයුගෙන් උපදෙස් ගන්න.

ර්පාගට බාහිරට නො විසිරැතු වීමංසාවක් නො වේවා! ඒ කියන්නේ මේ රප, ගැඩු, ගන්ධ, රස, පහස, අරමුණු ඔස්සේ සිත විසිරෙනවා. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. මම හාවනා කරන කෙනෙක් කියලා අතිත් අය දැනගත්තොත් නොදැයි. ඒ අය මට ප්‍රජාසා කළුත් නොදැයි. ඔන්න ඔය වගේ පුංචි පුංචි අරමුණුවාට අපේ සිත තිරවෙනවා. වෙහෙම නැත්තම් ඉක්මනට සමාධියක් ඇතිවෙනව නම් නොදැයි. ඔන්න ඔය වගේ ඉතින් මේවා උඩ උවන්න දෙන්නේ නැතිව තියෙනැත්තෙන් ම කඩල දුම්ය යුතුය. ඉතින් පින්වතුති, මේ තුවනින් විමසීම ඉතා ලිභිග්‍රෑට ගන්නෙත් නැතිව, ඉතා දැඩිව ගන්නෙත් නැතිව, තමා තුළ සැගවෙන්න ඉඩ දෙන්නෙත් නැතිව, බාහිරට විසිරෙන්න දෙන්නෙන් නැතිව මේ ඉද්ධිපාදය වඩින්න සිති. අන්න ඒ ආකාරයට වඩනවිට හාත්පසින් බැඳෙමෙන ප්‍රහාෂ්වර වූ සිත වඩනවා. සිත වඩන්න තියෙන්නේ වෙනෙම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපේ මේ සිත කිලිටිවෙලා තිබෙන්නේ, ඒ තිසා මේ සිත පිරිසිදු කරන්න තිබෙන්නේ උපතුමයකින්. අන්න ඒ උපතුම රිකක් තමයි අද මේ පින්වතුන්ට කියලා දුන්නේ. මේ තිනෙන් පාව තිවරණ දුරට වුණාට පස්සේ තිත බලවත් වෙනවා. බලවත් වුණාම, බලවත් වුණ බව අපට දැනගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. ඒ

තමයි වියාර පුළුවන් පිළිකුල් දේ පිළිකුල් නැති දෙයක් විදිහට දකීන්න. ඒ වගේම පිළිකුල් නැති දෙයක් පිළිකුල් ආකාරයටත් දකීන්න පුළුවන්. මේ සිත යමක් කරන්න සුදුසු පරිදි කරීමත්තා වෙලා පවතින්නේ. දැන් පංච නීවරණ යටපත් වෙලානේ තිබෙන්නේ. දැන් හොඳට දුමනය වෙලා තිබෙන්නේ.

ද්‍රව්‍යක් ආහන්ද හාමුදුරුවන්ට බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආහන්ද, තරාගතයන් වහන්සේ මේ සිත වඩා, කය සැහැල්ලු කරලා මේ කය කෙරෙහි සිත යොමු කරාට පස්සේ මේ කය ඉඩේ ම ඉහළට යනවා. අන්න ඒ වගේ හැකියාවක් ඇතිවෙනවා මේ සිතේ. අන්න වේකට තමයි ඉදෑදි කියලා කියන්නේ. (වේක විගේෂ හැකියාවක්) ඒ වගේම ගෙවාක් ඇත තිබෙන ගබිද අසන්න සිනි කියලා සිත යොමු කළාම ඒ ගබිද ඇසෙනවා. (දිඛිඛ සේත ගුවාතාය) හැබඳයේ ඉතින් මේවා කරන්න පුළුවන් සිත ගෙවික් දියුණු වුණාම. මේ අමතරව දිඛිඛ වක්‍රු ගුවාතාය අහගේ ගමන් කිරීම, පොලොවේ කිමිදි වෙන තැනකින් මතුවීම, ජලයේ සක්මන් කිරීම ආදි නොයෙක් ඉදෑදිපාන්න පුළුවන්.

විහෙනම් පින්වතුනි, අපට මේ කාරණාවලින් දැන් හොඳට තේරෙනවා අපි ඉදෑදිපාද වඩන්න සින නිවන අරමුණු කරගෙනයි. ද්‍රව්‍යක් බුදුරජාතාන් වහන්සේ වරද්ද සූත්‍රයේ දී පෙන්වා දෙනවා යමෙක් මේ ඉදෑදිපාද වැසේම වරද්දවා ගත්තොත් ඔහු වරද්ද ගන්නේ මහා කොට දුක් ගෙවීමට තිබෙන මාර්ගයය කියලා. රටපස්සේ බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, මේ ඉදෑදිපාද වඩන්න තිබෙන මාර්ගය කුමක් ද? කියලා ඒ තමයි ආර්යය අෂ්ධාංගික මාර්ගය මොකක් ද? ආර්යය අෂ්ධාංගික මාර්ගය කියන්නේ. සම්මා ද්‍රව්‍ය, සම්මා සංකෝර, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වාකාම, සම්මා සත්ත්‍රි, සම්මා සමාධි. විහෙනමන්ම ආර්යය අෂ්ධාංගික මාර්ගය වඩන කොට ඉදෑදිපාද වැවෙනවා.

පින්වතුනි, අද දැව්සේ අපි ඉගෙනගත්තේ මොන ඉදෑදිපාදය ද? වීමංසා ඉදෑදිපාදය. කළුන් ඉගෙනගෙන තිබෙනවා ජහන්ද ඉදෑදිපාදය, වීරයය ඉදෑදිපාදය, විත්ත ඉදෑදිපාදය. විහෙනමන්ම දැන් ඉදෑදිපාද නතර ම ඉගෙනගෙන අවසන්. දැන් තිබෙන්තේ ඒ ඉදෑදිපාද වඩන්න. ඉතින් මම ආක්ර්වාද කරනවා මේ පින්වතුන් සියලු දෙනාට ම මේ ඉගෙනගත් ඉදෑදිපාද වඩා මේ ගෞතම බුදු සපුළුසේම උතුම් වතුරාර්ය සත්ත්‍රය ධර්මය අවබෝධ වේවා! කියලා.

ෂාඛු! සාඛු! සාඛු!!

ප්‍රජාවාලී පින්තිර වස්කානය

ඡඛුලු

ශ්‍රද්ධා ඉතුළු

ඡඛුලු ලැංඡ

නොතැබ වහා සංස්කෘතායන් ඇවශ්‍යයි.

ශ්‍රද්ධාවන් ඩිජ්වූත්,

මේ කල්ප සියය තුළ විපස්සේ, සීඩ්, වෙස්සහු, කකුසදු, කොළඹමත්, කාශේප යන සම්මා සම්බුදුරජාතාන් වහන්සේලා හය නම ඇතුළු ව අප සරත් ගිය අප ගේ ගාස්තා වූ ඒ ගොනම සම්මා සම්බුදුරජාතාන් වහන්සේන් සමග මේ වන විට සම්බුදුරජාතාන් වහන්සේලා හත් නමක් පහළ වී වදාලා. අප ගේ ගොනම බුදුරජාතාන් වහන්සේන් පිරිනිවහන්පාලා වසර දෙනුහස් පත්සිය පත්තහක් සම්පූර්ණ වේගෙන යි වහ්නේ.

ඒත් පින්වත්ති අප හැම දෙනා ම, ජාති, ජරා, මරත්, දුක් සේ සේ සුසුම් හැඳිම් වැළඳීම් වලින් යුතු සංසාරේ තාමත් ඇවේදගෙන යනවා. පින්වත්ති, අපට හිතෙන්නේ, මේ ජීවිතය තමා අපි ඉපදුනු, වික ම ජීවිතය කියල යි. අපි මේ සා දීර්ශ සංසාරේ කළේ වික දෙය යි. ඒ තමයි, මැර්ලා පොලොවට පස් වුරිටක් විකතු කරපු වික. පස් විකතු කිරීමත් කළේ මනුස්ස, තිරසන් තෝක්විල දී ඉපදුනු අවස්ථාවල විතර යි. දිව්‍ය, ප්‍රේත, අසුර, නිරයේ ඉපදුන වාර අනන්ත යි.

පින්වත්ති, අපි මේ පොලොවට පස් දෙන වික නතර කරලා දාන්ට උත්සාහවන්ත වෙමු. අරියපරයේසන සූත්‍රයේ හාග්‍රවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා. විදා හාග්‍රවතුන් වහන්සේ සැවැත් නුවර

ලේෂවනාරාමයේ තමයි වැඩසිටියේ. බොහෝ හික්ෂුන් වහන්සේලා පිරිසක් ආහන්ද ස්වාමීන් වහන්සේ පැගට වැඩම කරලා මෙහෙම කිවිවා “ආහන්දයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ධර්ම කතා අහලා සංස්කෘති කාලයක් වුණු. අපිට ධර්ම කථාවක් අහන්තට ඉඩ හදා දෙන සේක්වා.” කියලා.

ආහන්ද ස්වාමීන් වහන්සේ කියනවා “ඇඟලා සටස් වරැඹේ රම්මක බාහ්මණියා ගේ ආශ්‍රාමයට වින්න.” කියලා. භාග්‍යවතුන් වහන්සේ පිඩු පිතිස වැඩම කිරීමෙන් පසු දිවා කාලය ගත කරන්නට මිගාර මාතු ප්‍රාසාදයට වැඩියා. සටස් වරැඹේ නැගෙනහිර නාහ තොටුපළෙන් අභ්‍යන්තර සේදා, අදාන සිවුර පිටින් ඇගෙනත වේලමින් වැඩි ඉන්න භාග්‍යවතුන් වහන්සේට ආහන්ද ස්වාමීන් වහන්සේ කියනවා. “ස්වාමීන්, භාග්‍යවතුන් වහන්ස, රම්මක බාහ්මණියා ගේ අසපුවට වැඩි දුරක් නං. ඒ අසපුව රම්මීය යි. අපි මූල ඒ අසපුවට.” තිහබ ව උන්වහන්සේ ආරාධිතාව පිළිගෙන ඒ අසපුවට වැඩම කළා. ඇතුළේ කතාව ඉවර වෙන කළේ දොර පැහැදිලි ඉදාලා ආශ්‍රාමයේ දොරට තරිවූ කළා. භාග්‍යවතුන් වහන්සේට දොර ඇරෙණු. “මහත්‍යාමී, ඔබලා මොන කතාවක් ද කරමින් හිටියේ.” “ස්වාමීන්, අපි ඔබ වහන්සේ ගෙන ම යි කතා කරමින් හිටියේ.” භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපාර, “බොහෝම තොදුසි මහත්‍යාමී, මූද්‍යාධ්‍යාචාර්යා මාගේ මූද්‍යාචාර්යා විකට රැස්වෙවිට වෙලාවට දහම් කතාවක යෙදෙනවා. වෙහෙම නැග්නම් තිහබට උතුම් භාවනා අරමුණුක ඉන්නවා.”

“මහත්‍යාමී, සොයන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි, ග්‍රෑෂ්ඩ දේ සෙවීම. ග්‍රෑෂ්ඩ නො වන දේ සෙවීම. ග්‍රෑෂ්ඩ නො වන දේ කියන්නේ කුමක් දා? පින්වත් මහත්‍යාමී, “සමහර කෙහෙක් ඉපදෙන ස්වහාවයෙන් ඉදාගෙන ඉපදිමට අයිති දෙයක් ම යි සොයන්නේ. තමාත් පරාවට පත්වෙන ස්වහාවයෙන් ඉදාගෙන ජරාවට පත් වීමට අයිති දෙයක් ම යි සොයන්නේ. තමාත් ලෙඩි වෙන ස්වහාවයෙන් ඉදාගෙන ලෙඩි වීමට අයිති දෙයක් ම යි සොයන්නේ. තමාත් මරණායට පත්වන ස්වහාවයෙන් ඉදාගෙන මරණායට පත්වන දෙයක් ම යි සොයන්නේ. තමාත් ගොශක වන ස්වහාවයෙන් ඉදාගෙන ගොශකයට අයිති දෙයක් ම යි සොයන්නේ. ‘ඉහදීමට අයිති දේවල්’ කියන්නේ මොනව දා අශ්‍රාමයින් ඉපදෙන ස්වහාවයෙන් යුතු යුතු යි. දැයිදැයිසන්, විළ බැටෙල්වන්, උරන් කුකුල්ලු, රන් රිඳී, ගානවාහන, ගේ දොර ඉඩකඩිම මේ පංච උපාදානස්කන්දය ම ඉපදෙන ස්වහාවයට අයිති යි. ඊ පැහැදිලි, මේ සියල්ල ම රෝග පිඩා වලට අයිති දේවල්. මේ සියල්ල ම, මැයි යන ස්වහාවයට අයිති දේවල්. මේ සියල්ල ම, ගොශකය ඇති කරන දේවල්. මේ සියල්ල ම කෙලෙසි

යන ස්වහාවයට අයිති දේවල්. මේක තමයි පින්වත්ති, ශේෂේද නොවන දේ සෙවීම කියන්නේ.”

“පින්වත් මහත්ති, ශේෂේදන්වයට පත්වන දේ සොයනවා කියලා කියන්නේ මොනවා දී? සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වහාවයෙන් ඉදුගෙන ඉපදෙන ස්වහාවයේ ආදිනව තේරුම් ගන්නවා. ඉපදීම නැති අනුත්තර වූ නිවන සොයා ගෙන යනවා. ජරාවට පත්වන ස්වහාවයෙන් ඉදුගෙන මැරෙන ස්වහාවයෙන් ඉදුගෙන කෙළෙසි යන ස්වහාවයෙන් ඉදුගෙන.”

“මහත්ති, මමත් තිනි පිටිතයේ දී කලේ ශේෂේද නො වන සෙවීමක්. පින්වත්ති, ඔබත් මාත් සංසාරක පිටිතයේ කලේ ව් දේවල් ම යි නේ දී ව් නිසා නේ මෙතැන වාචි වෙලා ඉන්නේ. රහත් වුණා නම් මෙතැන නෑ. මහත්ති, විතකොට මට මෙහෙම පිතුණා. ඇත්තේන් ම මම ඉපදෙන ස්වහාවයෙන් ම ඉදුගෙන ඉපදෙන දෙයක් ම සොයන්නේ ඇයි? ව් නිසා ඉපදෙන ස්වහාවයෙන් ඉන්න මම ඉපදෙන ස්වහාවය ගෙන ආදිනව අවබෝධ කර ගෙන ඉපදීම නැති අනුත්තර වූ දුකින් නිදහස් වීම වූ නිවන සොයා ගෙන යනවා.”

“ඉතින්, මම පස්ස කාලෙක නොඳ ම තරුණ වයසේ දී ඔළවේ කළේ කෙහෙ තියෙන සොයුරා යොවුන් වයසේ දී, පිටිතයේ පළමු වයසේ දී, රජකම අත නැරලා, මුදු, පේරුස්, නළුල්පට, රත්තරන් සෙරෙඹ්පු ගලුවලා දාලා මවිපියන්, නැදුකෙන් අකැමැත්තෙන් කදාල් පිරාණු මුහුණින් හඩා වැවෙදුදී... කෙස් රවුල් බා කසාවත් පොරවාගෙන පැවිදි බිමට පිවිසියා. එර පස්සේ මම ගුරුවරුන්ගේ උපකාරයක් නැතු ව ම කුසල් කියන්නේ මොනවා දී? අකුසල් කියන්නේ මොනවා දී? කියලා හෙවිවා. ගම් දුනවිවල සරසරා ඇවිදුම්න් අමා මහ නිවන සොයා ගෙන ගිය. අවසානයේ තේරුමත්රා ගං තෙලේ සුද වැලි තලාවේ ඇසතු බේව් රැක මුල මාර සේනාව පරදවා අනුත්තර වූ දුකින් නිදහස් වීම නම් වූ අමා මහ නිවන අවබෝධ කළා. මාගේ වේතෝ විමුක්තිය වෙනස් වෙන්නේ නෑ. මේ මාගේ අන්තිම උපතයි. ආයේ පුනර්හවයක් නෑ කියලා මා තුළ කුවාන දැරුණුය ඇති වුණා. මේ තමයි පින්වත්ති ලොව ශේෂේද සොයා ගැනීම.”

“පින්වත් මහත්ති, මට මෙන්න මෙහෙම පිතුනා. මං අවබෝධ කරපු ධර්මය බොහෝම ගැඹුරු යි. දුකින වික ලේසි නෑ. අවබෝධ කරන වික ලේසි නෑ. මේ ධර්මය හර ගාන්ත යි. මේ ධර්මය හර ප්‍රතිති යි. තරුක කරලා තේරුම් ගන්නට අමාරු යි. හරිම සියුම්. හිතන්නට පුත්වන් අයට වයස් බේදයකින් තොරව අවබෝධ කරන්නට

පුළුවති. නමුත් මේ ලෝක සත්ත්වයා, ආකාචට තුළ ඉත්තේ. ආකාචට ඇඟලා ඉන්නේ. ආකාචටින් සතුව වෙත් ඉන්නේ. ලෝක සත්ත්වයාට නම් පරිවිච සමූහ්පාදය, ඒ කියන්නේ හේතු එම ධර්මය අවබෝධ කිරීම ලේසි නෑ. ඒ වගේ ම, සියලු සංස්කාර සංසිද්ධිවන, සියලු කෙපෙස් දුරු කරන, තත්තාච ස්ථා කරන, තත්තාචේ නො ඇගෙන, තත්තාච නැති කරන ඒ අමා නිවන අවබෝධ කිරීම ලේසි දෙයක් නො වේ. ඉතින් මම ධර්මය දේශනා කරන්නට පටන් ගත්තොත් අතින් අය අවබෝධ කරන්නේ නැත්තාම්, මට ඒක මහන්සියක් විතර යි. වෙහෙසක් විතර යි. “විතකොට මං කවතුවන් අහලා නැති මේ ගාරාව අහන්නට ලබුනා.”

“බොහෝ දුක සේ කාලයක් මහන්සි වෙලා මේ ධර්මය මං අවබෝධ කලේ. මේ ධර්මය අනුන්ට කිමෙන් ප්‍රයෝජනයක් වෙන විකක් නෑ. රාග, ද්වේශ, මේනවලින් පෙළෙන මේ ජනතාචට මේ ධර්මය අවබෝධ කරනවා කියන වික ලේසි දෙයක් නො වෙයි. මේ ධර්මය උඩුගම්බලා යන විකක්. සියුම් විකක්. ගැඹුරු විකක්. උකීමට දුෂ්කර විකක්. ඉතා සියුම් විකක්. අවිද්‍යා අන්ධිකාරයෙන් වැසුණු මේ සත්ත්වයේ මේ ධර්මය අවබෝධ කරන්නේ නෑ.”

“ඒ මොහොත් මාගේ සිත දැකපු සහම්පති මහා බූහ්මයා නැකුලු අතක් දිගහරන, දික්කල අතක් හකුලුවන වේගයෙන් බඩුලොවාන් අතුරුදහන් වෙලා මා ඉදිරියේ පහළ වුණා. උතුරු සඳහා වික් පැන්තකට පොරවා ගෙන, වින්දනා කර ගෙන මට මෙහෙම කිවිවා.”

“ස්වාමින් භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක් වා! ස්වාමින් සුගතයන් වහන්ස, දහම් දෙසන සේක් වා! මේ ලෝකයේ කෙපෙස් අඩු අය ඉන්නවා. ධර්මය අසන්නට නො ලබුණෙන් ඒ අය පිරිහිලා යාවි.”

සහම්පති මහා බූහ්මයා නැවත මෙහෙම කියනවා. “ස්වාමින්, ඔස්සර මල්ල ජනපදයේ කෙපෙස් සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු ධර්මයක් පහළ වෙලා තිබුණා. දැන් මේ අමා නිවන් දොර විවෘත කරන සේක් වා! නිර්මල ප්‍රයුව ඇති බුදු සම්දුන් ගේ ධර්මය නුවනුයේත්තේ අසන් වා!!!”

ගල්පර්වතයක් මුදුනට නැග ගත්ත කෙනෙක් භාත්පස සිරින ජනතාච දිනා බලනවා වගේ මහා ප්‍රයු ඇති, භාත්පස දකින තුවනුයක ඇත්තා වූ බුදු සම්දුන්! ස්වාමියෙන් කර එද ප්‍රාසාදයට නැගාලා, ගෙක්ක රහිත සිතින් ඉපදීම් ජරාච්චින් පෙළෙන කේකයෙහි ගිලුන ජනතාච දෙස බලන සේක්වා!

මාර යුද්ධය ජයගත් මහා වීරයාණාන් වහන්ස, උතුම් ගැල්කරුවාණාන් වහන්ස, ණය නැති උතුමාණාන් වහන්ස, මොට පුරා සැරිසරණ දේක් වා! අවබෝධ කරන අය ඇති වෙනවා ම යි.....!!!”

පින්වත් මහතෙනි, මම මිනිස් ඇස ඉක්මවා ගිය දිව්‍යමය බුදු ඇයින් ලෝකය දිහා බැලුවා. බලන කොට ලෝක සත්වයන් ව දැක්කා. සමහරුන් කෙපෙස් අඩු යි. සමහරුන්ට කෙපෙස් ගොඩාක් තියෙනවා. සමහරුන් ගේ ඉද්දිය මඳු යි. සමහරුන් ගේ ඉද්දිය තියුණු යි. සමහරුන් ගේ ස්වහාවය යහපත් සමහරුන්ට පහසුවෙන් අවබෝධ කරන්නට පුළුවන්. සමහරුන්ට අවබෝධ කරන වික ලේසි නෑ. සමහරු පරලොවටත්, වැරදිවලටත් බය යි. සමහරු පරලොවටත්, වැරදිවලටත් බය නෑ. හරයට නෙශ්‍රම් විලක් වගේ...”

ල් වෙළාවේ සහම්පති මහා ඉහ්මයාට මම මේ ගාරාව වදාපා.

“අපාරැනා ඩේසා අමතස්ස ද්වාර
යේ සේතවත්තේ පමුණුවත්තු සද්ධිම්”

මොවේ බුද්ධිමතුන්හට අමා නිවන් ද්වාරය ඔන්න මම විවෘත කළා! සඳහම් අසනු කැමතේතේ ඉද්ධාවට පැමිණෙන්වා!

රිට පස්සේ, මනු මොවින් පස් දෙනෙකුන් දිව්‍ය ලෝක විසි දෙකක් සම්බන්ධවෙමින්,

ඉසිපතන මිගදායේ දූමිසක් පැවැතුම් සූතුයෙන් ආරම්භ කරමින් පුරා වසර හතුලිස් පහක් මුලුල්ලේ මේ ලෝකයට අමා වැසි වැස්සෙකළිවා! අදත් මහමෙහිභාවෙන් ඒ ධර්මය ම ය ඔබ අහන්නේ. ඔබ කෙතරම් වාසනාවන්ත ද? විදත් අදත් ඒ ධර්මය ම යි. වෙනස් වෙලා නෑ.

ආලවක සූතුයේ දී (සූත්ත නිපාතය) ආලවක යක්ෂය භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ප්‍රස්න කළා. ‘කිංසුඩ වත්තං පුරිසස්ස සෙටිධිම්?’ මනුස්සයාට තියෙන උතුම්ම දිනය කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ වදාපා ‘සද්ධිඛ වත්තං පුරිසස්ස සෙටිධිම්’ සද්ධාව යි මිනිසාට ඇති උතුම් ම දිනය. ආලවක ‘කට්ඨු තරති ඕස්ං?’ සසර සැඩි පහරන් විතෙර වෙන්නේ කෙහාම ද? භාග්‍යවතුන් වහන්සේ ‘සද්ධාය තරති ඕස්ං?’ සසර සැඩි පහරන් විතෙර වෙන්නේ සද්ධාවෙන් තමයි. ආලවක ‘කට්ඨු රහනේ පක්ෂාණං?’ කොහොම ද ප්‍රයාව උපදාවා ගන්නේ? භාග්‍යවතුන් වහන්සේ ‘සද්ධානෑ’ අරහතං ධම්මං තිබ්බාන පත්තිය සැස්සා ලහතේ පක්ෂාණං අපර්මත්තේ විවක්බනේ?’ ඒ රහතන්

වහන්සේලා විසින් නිවහ පිතිස දේශනා කරන ලද ප්‍රාග්‍රැමය, සඳ්ධාවෙන් අහල ආපමාදී ව නුවතින් විමසීමෙන් සූතා, ධතා, වචසාපරවිතා, මණ්ඩානුපෙක්ඩා, ද්‍රිධියා සූජ්පට්විත්ධා ලෙස නුවතින් සළකා බලන්න.

වංකි සූතුයේ දී පෙන්වා දෙනවා ප්‍රාග්‍රැම ලබා ගැනීම (වතුරුර්යන සත්‍යවබේදය ලබා ගැනීම) පිළිබඳ ව. සවිවාහුපත්තියා (සත්‍යයට පැමිණීම සි. සත්‍යයට පැමිණීමට බොහෝ උපකාර වන්නේ), පදනි බහුකාරෝ (විර්යය සි. විර්ශයට පැමිණීමට බොහෝ උපකාර වන්නේ.) තුනා බහුකාරෝ (සංසන්දනය සි. තමන්ට ලැබුණු වටිනා අවස්ථාව සංසන්දනය කරන්න සිත්. මේ ධර්මය ලැබුණෙන් නැත්තාම් මම කොහො ද කියලා. (සංසන්දනයට පැමිණීමට බොහෝ උපකාර වන්නේ.) උස්සාහෝ බහුකාරෝ (ළත්සාහය සි. උත්සාහය ලැබීමට බොහෝ උපකාර වන්නේ.) ජන්දේ බහුකාරෝ (කැමැත්ත ඇති වීම. කැමැත්ත ඇති වීමට බොහෝ උපකාර වන්නේ.) ධම්මිනිර්ජධානක්ඩන්ති (ධර්මය තේරේම ගැනීමේ ගැනීම. ධම්මිය තේරේම ගැනීමට බොහෝ උපකාර වන්නේ.) අත්වුපපරික්ඩ බහුකාරා (අර්ථ විමසීම සි. අර්ථ විමසීමට බොහෝ උපකාර වන්නේ.) ධම්ම බාරතා බහුකාරා (ධර්මය දුරා ගැනීම. ධර්මය දුරා ගැනීමට බොහෝ උපකාර වන්නේ.) අත්වුපපරික්ඩ බහුකාරා (අර්ථ විමසීම සි. අර්ථ විමසීමට බොහෝ උපකාර වන්නේ.) ධම්ම බාරතා බහුකාරා (ධර්මය දුරා ගැනීම. ධම්මස්වත්තං බහුකාරං (ධර්මය තුවනයයි. ධර්ම තුවනයට බොහෝ උපකාර වන්නේ) සොතාවධානං බහුකාරං (කන් යොමු කිරීම සි. කන් යොමු කිරීමට බොහෝ උපකාරවන්නේ) පයිරෑපාසනා බහුකාරා (අසුරු කිරීම සි. අසුරු තිරීමට බොහෝ උපකාර වන්නේ) උපසංක්මත්තං බහුකාරං (ලගට පැමිණීම. ලගට පැමිණීමට බොහෝ උපකාර වන්නේ) සඳ්ධා බහුකාරා (සඳ්ධාව සි. සඳ්ධාවට පැමිණීමට බොහෝ උපකාර වන්නේ.)

පින්වත්ති, ප්‍රාග්‍රැමන්ත කෙනෙකට ශ්‍රී සඳ්ධාව්‍රාමයන්, කළකානු මේ අසුරත් ලැබෙන විට මේ විදිහට ධර්ම මාර්ගයේ පළමු වන පියවර වූ සඳ්ධාවට පැමිණාන්නට පළවන්. ඒ නිසය හාගෙවතුන් වහන්සේ ව්‍යාලේ පක්ෂුකාවන්තස්සයා ධම්මෝ - තායා ධම්මෝ දුප්පක්ෂුස්ස. මාගේ ධර්මය ප්‍රාග්‍රැමන්තයන් සඳහා පමණු සි.

එ් වගේ ම ඉද්ධාවෙන් පරඟ් ගෙන ප්‍රාග්‍රැම කරා යන්වත් පුළුවන්. කෙනෙකුට බුදුරාජාතාන් වහන්සේ ගෙන අහන්නට ලැබෙනවා. සඳ්ධා ජාතේ (සඳ්ධාව ඇති වෙයි) සඳ්ධා ජාතේ උපසංක්මති (සඳ්ධාව නිසා ලගට පැමිණායි) උපසංක්මත්තේ පයිරෑ පාසනි (ලගට පැමිණ අසුරු කරයි) පයිරෑපාසන්නේ සොතා සිද්ධති (අසුරු කරමින් කන් යොමු කරයි) ඕහිතසොතේ ධම්මං සූතාති (කන් යොමු කරමින් ධර්මය අසයි) සූතාවා ධම්මං බාරෙති (අසුරු ධර්මය දුරා ගනියි) සූතානං ධම්මං

අත්තීං උපපරක්බති (දුරාගත් ධර්මයේ අර්ථය විමස යි) අත්තීං උපපරක්බතේ ධම්මා නිප්පානං කමත්ති (අර්ථ විමසන විට ධර්මය වැටහෙන්නට පටන් ගිහි) දීම්තිප්පානක්බත්තියා සති ජන්දේ රායති (ධර්මය වැටහෙනවිට කැමතේත්ත උපදී) ජන්දුජාතෝ උස්සහති (කැමතේත්ත නිසා ධර්මයේ හැසිරෙන්නට උත්සාහ ගතියි) උස්සහතිවා තුළයති (උත්සාහය නිසා තමත්ට ලබාතු අවස්ථාවේ වරිනාකම සන්සන්දනය කරයි) තුළිත්වා පදනති (සන්සන්දනය නිසා වීර්යය කරයි) වීර්ය නිසා යම් සත්ත්‍යයක් ඇද් ද විය සාක්ෂාත් කරයි. ඒ සත්ත්‍යය ප්‍රයුෂාවෙන් විතිවිද දකියි. විනම් වතුරාප්‍ර සත්ත්‍යය තමා තුළින් දකියි.

පින්වත්ති, මෙතරම් වූ වැදගත් 'ශ්‍රද්ධාව' කියන්නේ මොකක් දී? 'උපතිස සුතුයේ' දීත්, 'සිල සුතුයේ' (සං: නි. 3) දීත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ඉද්ධාවත් ඉවුමේ හට නො ගන්නා බව. සද්ධම්පහං හික්බවේ සළපනිසං වඳුම්, නො අනුපනිසං කා ව හික්බවේ සද්ධාය උපතිසා? මෙම ඉද්ධාව ද කරුතු රහිත ව අති වුවක් නොවේ. සද්ධාව ඇති වුණේ කරුතු සතිත ව යි. විසේ නම්, ඉද්ධාව ඇති වීමට මුළු වුණේ මොකක් ද? දුක්බහිසිස්ස වචනියං ඉද්ධාවක් ඇති වීමට මුළු වූ කරඟාව 'දුක' බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. විසේ නම් ඉද්ධාව ඇති වන්නේ ප්‍රවිත්‍ය තුළ තිබෙන දුක, සංසාරය පුරා ම තිබෙන දුක තේරුම් ගන්න කෙනාට පමණු යි.

දුක කුමක් දී? ඉපදීම දුක යි, ලෙස රෝග වැළඳීම, පරාවරි පත් වීම, මරණයට පත් වීම, ප්‍රිය පුද්ගලයන් ගෙන්, ප්‍රිය වස්තුන් ගෙන් වෙන් වීම, අප්‍රිය පුද්ගලයන්, අප්‍රිය වස්තුන් සමඟ වික් වීමට සිදු වීම. කැමතේත් දේ නො ලැබීම, කෙරියෙන් කිවිවෙන් පංච උපාදානස්කන්ධය ම දුක යි. දුකේ හට ගැනීම කුමක් දී? හේතුන් නිසා හටගත් පංච උපාදානස්කන්ධය ගැන යම් ආකාවක්, තත්තාවක්, සෙනෙහසක් ආකාවෙන් බිසා ගැනීමක් ඇද් ද විය යි. දුකේ හැතිවීම කුමක් දී? පංච උපාධානස්කන්ධය ගැන තිබෙන ජන්දුරාගය දුරට කිරීම යි, ප්‍රහාණය කිරීම යි. දුක හැති කිරීමේ මග ආර්ය අෂ්දාංගික මාර්ගය යි.

මේ ආකාරයට නුවතින් කරුතු වීමසලා බුද්ධි ගෝවර ලෙස, හිතට විකාර ව, අවබෝධයෙන් ඇති කර ගන්නා වූ අදහා ගැනීම ම යි වැදගත් වෙන්නේ. බුදු සම්ඳුන් ගේ අවබෝධය අදහා ගන්නවා කියන්නේ වේක යි. මේ තමා ආකාරවත් ඉද්ධාව.

මේ ආකාරවත් ඉද්ධාව කෙනෙක් තුළ ඉන්දියයක් ලෙස වැවෙන

අතර විය “ශ්‍රද්ධා ඉන්දිය” ලෙස හඳුන්වනවා. මේ ඉද්ධා ඉන්දිය බලයක් ලෙස වර්ධනය වූ විට විය “ශ්‍රද්ධා බලය” ලෙස හඳුන්වයි. හාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත් කෙනාට හැකිවෙනවා ඉද්ධා ඉන්දියත්, ඉද්ධා බලයත් වර්ධනය කරගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරමින්, බුද්ධ ගාසනයක දී අත් විදිහ්න පුරුවන් සැහස්ම්ඩ්‍රායක ප්‍රතිලාභ භුත්ති විදිහ්න.

පින්වත්ති, සද්ධා ඉන්දිය මෙන් ම සියලු ඉන්දිය ධර්මයන් ගේ දියුණුවටත්, වහන්ම ආර්සය මාර්ගයේ දියුණුවටත්, කලුණානා මිතුයන් කැමති වෙන්ට ඕනෑ. ඒ බව සංයුත්ත නිකායේ සූත්‍ර ගණනාවක ම සඳහන් වෙනවා. ඒ වගේ ම ඔක්කන්ති සංයුත්තයේ පෙන්වා දෙනවා කලුණානා මිතු අසුර මධ්‍යමන් සිටින කෙනා තුළ ස්කන්ධ බාතු, ආයතන ගැන, අනිත්‍ය යි. වෙනස් වෙනවා. අනිත්‍ය ස්වාහාවයට පත් වෙනවා කියලා. සද්ධාවක් ඇතිවෙනවා. “සද්ධහති අධිමුවති” මෙපමණාධින් ම ග්‍රාවකයා සද්ධානුසාර වෙනවා.

එ් සද්ධානුසාර කෙනා රී ප්‍රගත කරන්නේත් අර කළින් කළ දේ ම යි. නමුත් මෙහි දී ග්‍රාවකයා ස්කන්ධ බාතු, ආයතන ගැන ධර්ම ඇුනය තුළින්, අනිත්‍ය යි. වෙනස් වෙනවා. අන්‍ය ස්වාහාවයට පත් වෙනවා කියලා විද්‍රේශනා කරන විට තමන් ගේ නුවතේ තරමට ගේරන්නට පටන් ගන්නවා. “පණ්ඩ්‍යාය මත්තසේකාර්” මේ දම්මානුසාර අවස්ථාව යි. ඒ දම්මානුසාර ග්‍රාවකයා තව දුරටත් පෙර පරිදි ම ස්කන්ධ, බාතු, ආයතන ගැන විද්‍රේශනා කරන අතර ඒ විදිහට ම නුවතින් දැන්නවා. දැකිනවා. (එ්විං ජාහාති පස්සෙකි) දැන් තමයි සද්ධා ඉන්දිය මුල් බිජ ගත්තේ. මෙය කිසි ම කාරණාවක් නිසා වෙනස් හො වෙන විදිහට පිහිටෙනවා. ඒ කෙනා ආර්ස මාර්ගයට බිජ ගත්තා වෙනවා. ව්‍යවර්ශ සත්‍යය එකාඟ්ත සත්‍යයක් බවට වැටහිමකට විනවා. සත්‍ය ඇුනයට පැවතුණු වෙනවා. සේකාපන්න පුද්ගලයා කියලා කියන්නේ ඒ කෙනාට යි.

දැන් විතකොට ඔහු ගේ පිවිතයේ වෙනස් හො වන විශේෂ ඉන්දියක් පිහිටෙනවා. ඒ තමයි සද්ධා ඉන්දිය. මොකක් ද සද්ධා ඉන්දිය කියන්නේ? සංයුත්ත නිකායේ ඉන්දිය සංයුත්තයේ විහෘෂ සූත්‍රයේ දී පෙන්වා දෙනවා. ඉද නික්ඛවේ අර්යසාවකේ සද්ධා හොති, සද්ධහති තරාගතස්ස බෝධිං ඉතිපි සේ හැවා..... ඉද වුව්වති නික්ඛවේ සද්ධිංඛයි.

මෙහි දී ආර්සය ග්‍රාවකයා බුදුරජානාන් වහන්සේ ගේ අවබෝධය මුළු හදවතින් ම පිළිගනියි. “ඉතිපි සේ හැවා අරහං.....” ආදි

වශයෙන් නව අරහාදී බුදුගැණු. සද්ධාවෙන් අදහා ගන්නවා. ගුණ වශයෙන් ම හඳුනා ගන්නවා.

උච්ඡා:- අපි දෙමාපියන් හඳුනා ගන්නේ ගුණ වශයෙන්. ඒ විදිහට ම සිභාග්‍යවතුන් වහන්සේව හඳුනා ගන්නේ. ගුණ වශයෙන් හඳුනා ගැනීමත් සමග ම ඒ කෙනා පාතග්‍රනහාවයෙන් අත් මිශේනවා. ආන්න විදාර ඒ කෙනා ආර්ථ ග්‍රාවකත්වයට පැමිණි ග්‍රාවක ප්‍රත්තුවෙක් වෙනවා. ආර්ය ග්‍රාවකත්වයට පැමිණි ග්‍රාවක දියනියක් වෙනවා. මේ වික්ක ම ඉන්දිය ධර්ම පහක් පිහිටනවා. ඒ තමා, සද්ධා ඉන්දිය, විර්ෂය ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය.

පක්කුකු ඉන්දිය සද්ධා සූත්‍රයේ තමයි මේ අපුරු විස්තරය සඳහන් වන්නේ. මේ සද්ධා ඉන්දිය ලොව පහල වෙන්නේ අරහත් සම්මා සම්බුද්‍රපාතානාන් වහන්සේ ගේ පහල වීමත් සමග යි. විනම් ශ්‍රී සද්ධාරීමයේ පහල වීමත් සමග යි. මේ බව උප්පාද/දුතිය උප්පාද සූත්‍රවල සඳහන් වෙනවා. බුදුවරු පහල නො වන කළුප සින තරම් තියෙනවා. අපට මේ ලබුතු අවස්ථාව විශේෂ විකක්. පින්වත්ති, මේ අවස්ථාව මග හැර ගන්නට විජා. දැවිධිඛ සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. “සද්ධා ඉන්දිය කොහි ලා දත් යුතු දී” “සේතාපත්ති අංග හතරෙහි ලා සද්ධා ඉන්දිය දත් යුතු යි.”

පෙන්වා දෙන්නේ, මාර්ග එලු වල වැඩිවිමක් යනු සද්ධා ඉන්දියේ දියුතුවක් බව යි. රහතන් වහන්සේ ගේ ඉන්දියන් සම්පූර්ණ යි. ඉන්දිය ධර්ම රීට වඩා අඩු යි, අනාගාමී කෙනා ගේ. රීට වඩා අඩු යි, සකඩාගාමී කෙනා ගේ. රීට වඩා අඩු යි, සේතාපත්ති කෙනා ගේ. දම්මානුසාර, සද්ධානුසාර. උතුමන් වහන්සේ ගේන ‘අවෙච්පසාද’ හෙවත් පැහැදිලි වැඩි වීමයි. ග්‍රාද්ධා ඉන්දියේ දියුතුවක්. ඒ බව පැහැදිලි යි.

පාලියෙන් මෙහෙම යි සඳහන් වන්නේ, ඉන්දියානම සමත්තා පරිපූර්ණවා අරහං හෝති. රහතන් වහන්සේගේ ඉන්දියන් සම්පූර්ණ යි. තතේ මුදතරේහි අනාගාමී හෝති. තතේ මුදතරේහි සකඩාගාමී හෝති. තතේ මුදතරේහි සේතාපත්ති හෝති. තතේ මුදතරේහි දම්මානුසාර හෝති. තතේ මුදතරේහි සද්ධානුසාර හෝති.” දුතිය සංඛිත සූත්‍රයේ දී පෙන්වා දෙනවා. ඉන්දිය වේමත්තනා එලු වේමත්තනා

෉හත පරිදි ග්‍රාද්ධා ආදි ඉන්දිය ධර්ම වෙනස් වීමෙන් මාර්ගේලු වෙනස් වෙයි. තතිය විත්විර සූත්‍රයේ පෙන්වා දෙනවා. අනාගාමී පස් දෙනා ගේ වෙනසට හේතුවත් ග්‍රාද්ධා ආදි ඉන්දිය ධර්මයන් ගේ වෙනස්

වීම ම දි. රහතන් වහන්සේ ගේ ඉන්දියයන් සම්පූර්ණ දි.

තතේ මුද්‍රතරේහි අන්තරා පරිනිබ්බායි හෝති. තතේ මුද්‍රතරේහි උපහව්ව පරිනිබ්බායි හෝති. තතේ මුද්‍රතරේහි අසංඛාර පරිනිබ්බායි හෝති. තතේ මුද්‍රතරේහි සංඛාර පරිනිබ්බායි හෝති. තතේ මුද්‍රතරේහි උද්ධිංසේතෝ හෝති ආකෘතිවිධාම්

එ්ක බිජ සූත්‍රයේ දී පෙන්වා දෙනවා. කේතාපහ්න තුන්දෙනා ගේ වෙනස් වීමත් හේතුව ඉන්දිය වෙනස් වීම දි. සත්තක්බත්තුපරම හත්වතාවක් දිවිඟ මත්ස්ස දෙගතියේ උපදි දි. පිරිනිවන් පායි. කොළං කේල දෙන්න වතාවක් දෙවි / මිනිස් දෙගතියේ උපදියි. පිරිනිවන් පායි. එක්කඩිප වික වතාවක් පමණක් මිනිස් ලොවට විය. පිරිනිවන් පායි. පළමු කෙනාට වඩා ඉන්දිය ධර්ම වැඩි දි දෙවෙනි කෙනා ගේ, දෙ වෙනි කෙනාට වඩා ඉන්දිය ධර්ම වැඩි දි තුන් වැති කෙනා ගේ.

පැවත්න සූත්‍රයේ පෙන්වා දෙනවා. මාර්ගයේ ඉන්න අයගෙන් එවුවල ඉන්න අයගෙන් වෙනස් ඉන්දියය වෙනස් වීම ම දි. රහතන් වහන්සේගේ ඉන්දිය සම්පූර්ණ දි ට ටට වඩා අඩු දි අරහත් මාර්ගයේ ට ටට වඩා අඩු දි අනාගාමී අයට, අනාගාමී මාර්ගයේ අයට, සක්‍රාගාමී අයට, සක්‍රාගාමී මාර්ගය අයට පින්වත්ති, බුදුරජාත්‍ය වහන්සේ ධර්මය තුළින් හඳුනා ගැනීමෙන් ම දි සද්ධාව ඇති වෙන්නේ.

සංයුත්ත තිකායේ වක්කලු සූත්‍රයේ දී පෙන්වා දෙනවා. ඒ බව වක්කලු ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන්න කොට විනැනට භාග්‍යවතුන් වහන්සේ වැඩියා. අසනීපය ගැන අහන කොට තියනවා. "ස්වාමීනි දැන් අසනීපය වින්ට වින්ට ම වැඩි දි. අඩුවක් දැකින්න නෑ." තියලා. ටට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා, "තිතේ පසුතැවීමක් විහෙම තියනව දා වක්කලි." "විහෙම දි ස්වාමීනි, මට දැන් අසනීපය තිකා තිතර තිතර වින්ට විදිහක් නෑ. ඒ තිකා මං හරිම දුකෙන් ඉන්නේ, භාග්‍යවතුන් වහන්සේ දැකින්ට නැතුව." "අලං වක්කලු" - අතහැරලා දුභ්ට වක්කලි. "කිං තේ ඉම්හා ප්‍රතිකායේන ද්‍රියේන" මේ කුණු ගරීරය දැකීමෙන් එලුය තිම.

පින්වත්ති, දෙතිස් මහා පුරුෂ ලකුණින් ප්‍රතිමංචිත සම්බුද ශ්‍රද්ධාය ගැනන් උන්වහන්සේ බලන්නට තිවිවේ ඒ විදිහට දි. විසේ නම් අප ගේ, ඔබ ගේ දේහ ගැන කවර කතා දා? "යෝ බෝ වක්කලු ධම්ම පස්සති සේ මං පස්සති වක්කලු යමෙක් ධර්මය දැකි ද ඔහු තථාගතයන්

වහන්සේ දැකිනවා. ගෝ මං පස්සති - සේ ධම්මං පස්සති යමෙක් තරාගතයන් වහන්සේ භලනා ගනී ද ඔහු ධර්මය දැකී. ධම්මං හි වක්කලී පස්සත්සේ මං පස්සති වක්කලී ධර්මය දැකින විටද තරාගතයන් වහන්සේ දැක ගන්න ප්‍රලිවන් වන්නේ.

දිග නිකායේ මහා පරිභිබාහ සූත්‍රයේ දී දිව්‍ය මධ්‍යරා මල් වලින් පුදුන වෙලාවේ... භාග්‍යවතුන් වහන්සේ වදාලේ අමිස් සූත්‍රවට වඩා ප්‍රතිපත්ති ප්‍රජාව උතුම් බව යි. මිට අමතර ව බුදුරජාතුන් වහන්සේ කෙරෙහි නො සැලෙන ඉදෑදා ඉත්දිය පිහිටීම නිසා ආර්ථ ඉවක ප්‍රත්‍යුවන්ට / දිග්‍යනිවරුන්ට ලැබෙන වාසි සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයේ මහාව පෙන්වා දෙනවා. විහි ඇති රාජ සූත්‍රයේ පෙන්වා දෙන්නේ, ධාර්මික ව රට පාලනය කිරීම නිසා සංස්කිති රූප දිව්‍ය ලෝකයේ උපදි යි. විහෙන් ඔහු බර්ම හතරකින් යුත්ත නො වීම නිසා දිව්‍ය ලෝකයෙන් විත වී සතර අපායයේ වැටෙයි.

විහෙත් හරුයට කැමක් බේමක් නැතිව කඩමාල් ඇඳුගෙන
අපහසුවෙන් පිටිකාව කර ගෙන යන ආර්ථ ගුවක දරුවා බූදුරජාණන්
වහන්සේ කෙරෙහි නො සෙල්වෙන පැහැදිලි නිසා, ගුද්ධ ඉත්දිය
ස්ථාවර නිසා, ඉඩ හික්බවේ අරුයසාවකේ බුද්ධී අවෝවිච්පසාදෙන
සමන්තාගනෝ හෝති. ඉතිනි සේ හැඳවා.... කිසි දිනක ඔහු සතර අපායේ
නො වැටෙයි. ආත්ම භව හතක් ඇතුළත අතිවාර්යෙන් ම අරහත්වයට
පත් වෙයි. සංයුත්ත නිකායේ මල්පාකාවකට සූත්‍රයේත්, මහා පරිභිබාන
සූත්‍රයේත් පෙන්වා දෙනවා. බූදුරජාණන් වහන්සේ කෙරෙහි
අවෝවිච්පසාදු ඇතුළු සේතාපත්ති අංග හතර පිහිටියෙන් ඔහු
කැමැති නම් තමාට තමා ගෙන ම මෙසේ ප්‍රකාශ කළ හැකියි. මම නම්
ආයේ කවදාවත් නිරය, තිරසන් ලෝකය, ලේඛන ලෝකය සතර අපායේ
උපදින්හේ නෑ කියල උදම් අනන්ත ප්‍රවාන්.

සංයුත්ත නිකායේ දුනිය මින්තාමලිව සූත්‍රයේ පෙන්වා දෙනවා. ආනන්ද, ඔබ යම් නඩුදෙයෙකුට /මිනුරෙකුට අහුකම්පාචක් තියෙනවා නම් එ් හැම දෙනා ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෝවිප්පසාදයෙති සමාදන් කරවන්න. පිහුවන්න. මොක ද හේතුව? ආනන්ද, මේ සතර මහා බාහුන් වෙනක් වෙලා තියන් කෙනෙකු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වූ අවල පැහැදිලි කිසි ම විටක වෙනක් නො වන නිසා ඔහු තිරයේ, තිරිසන් ලෝකේ උපදිනවා කියන ව්‍යක සිද්ධ වෙන්නේ නෑ.

କେବଳିକ କୁଟୀରାହି ଲିଖନ୍ତେଣେ ଦିଲିମ ଲକ୍ଷ୍ୟ ଲେ ଆକୁରାଯେନ ମା
ପାତନ୍ତିରିର କାରିତାରେ ଲିଖନ୍ତିର ଲକ୍ଷ୍ୟ ଲେ ଆକୁରାଯେନ ମା

සූතුයේ දී.... බුද්ධේ අජ්පසාදේන සමන්තාගතෝ පැහැදිලිම නැති අස්සුතවා පුරුජ්ජනෝ ගායස්ස හේදා පරං මරණා අපාය දුර්ගතින විතිපාතං නිරය උජ්පජ්ජති

මහානාම ගාක්ෂය දිනක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම අනන්වා. "ස්වාමිනි මම නගරයට ගිය විට නගරයේ කළබල නිසා මට තිසරතාය ගැන සිහි කරන්ව අමතක වෙනවා. මට බය දී එ් වෙළාවට මම මැරැනෙන් කෙහේ ගිහින් උපදියි ද කියලා? මා හාය මහානාම, මා හාය මහානාම අපාපකි තේ මරණා හවස්සති. මහානාම ඔබ බයවෙන්නට විපා ඔබ නරක තැනක උපදින්නේ නං. හේතුව? යස්ස කස්සව් මහානාම දිකුරුත්තයද්ධා පරභාවතං විත්තං ඔබ බොහෝ කාලයක් සද්ධාව පුරුදු කරලා තියෙන්නේ.

මල්කිඩිම නිකායේ අගුණදුපම සූතුයේ මෙහෙම දී සඳහන් වන්නේ යෝ යේසං මයි සද්ධාමත්තං පේමමත්තං සඩ්බේ තේ සග්ගපරායනා'ති. යම් කෙහෙකුට තථාගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රෝම මාත්‍රයක් තිබුණෙන් එ් හැම දෙනා ම සුගතියේ උපදිනවා.

ඡත්තමානවක තෙරැවහ් සරණෝ පිහිටියා. නමුත් එ් මොහොතේ ම සොරැන් ගෙන් මැරැම් කාලා දෙවියන් අතර ඉපදිලා උදුම් අනන්වා. මම රික වෙළාව දී තෙරැවහ් සරණා ගිහින් සිල්පද පහ රැක්සේ මම එ් මොහොතේ ම දෙවි ලෙව උපන්නා කියලා. එ් වගේ ම දී, යෝ කේවි කික්බවේ මයි අවෙවිච්ඡාදේන සමන්තාගතා සඩ්බේ තේ සොතාපන්නා තථාගතයන් වහන්සේ ගැන නො සැලෙන පැහැදිලිම ඇති සියලු දෙනා ම සොතාපන්න දී.

සකුල්වාසි පරිභාෂකය කියනවා ස්වාමිනි, තිගන්ධ නාට පුන්ත / පකුද ක්විවායන..... වගේ අය දහම් දෙසද් දී. එ් ග්‍රාවකයෝ වාද කරනවා. "අපි ඔසිට වඩා දැන්නවා. සික ඔහොම වෙයි මෙහෙම වෙයි කියල වාද කරනවා. ගාස්තහන් වහන්සේට කතා කරන්නට ඉඩ දෙන්නේ නං. එ්ත් හාග්‍යවතුන් වහන්සේ දහම් දෙසද් දී ග්‍රාවකයන් අතර පුංචි ගබ්දයක්වත් ඇඟෙන්නේ නං. ස්වාමිනි, මම අහලා තියනවා ද්‍රව්‍යක් වික ග්‍රාවකයේ හාග්‍යවතුන් වහන්සේ දහම් දෙසද් දී උගුර පාදලා, විතැන තිටපු වෙන ස්වාමින් වහන්සේ නමක් ද්‍රානාහිසෙන් තරිවු කරලා භා භා නිශ්ච්ඡඛ වෙන්න! ගාස්තහන් වහන්සේ ධර්මය දේශනා කරනවා කිවිවා. සිවුරු ඇරුලා ගිය අයත් පසුතැවෙනවා අන් අපිට පින් නැතුව ගියා කියලා තිසරණෝ ගුණ ම දී කියන්නේ."

බුදු සම්ඳුන් අනන්වා, "පින්වත, තථාගතයන් වහන්සේට මේ පමණ

ගරු කරන්නේ ඇයි කියල ද ඔබ නිතන්නේ?" සකුල්දායි කියනවා අපි නිතන්නේ කරැණු 5 ක් නිසා.

- හාග්‍යවතුන් වහන්සේ අඩුවෙන් දානේ වළදන නිසා ටිකක් වැජදීම වර්ණනා කරන නිසා.
- රැඛුණ විවරයෙන් සතුවුම් / වර්ණනා කිරීම.
- ඔද පිංචිපාතයෙන් ජීවත් වීම / වර්ණනා කරනවා.
- ඔද සේනාසනයෙන් ජීවත් වෙනවා / වර්ණනා කරනවා.
- විවේකයේ ඇට්‍රි සිරින කෙනෙක් / විවේකයේ ඇට්‍රි සිරිම, වර්ණනා කරන කෙනෙක් ඔය කියන විදිහට තමයි පැහැදිලා ඉන්නේ.

සකුල්දායි ඔය කරැණු පහ නිසා නොමෙයි මගේ ග්‍රාවකයෝ මට පැහැදිලා සිරින්නේ. ඉතින් ඔබ කිවිව නේ හාග්‍යවතුන් වහන්සේ අඩුවෙන් වළදන නිසා තමයි මගේ ග්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නේ කියලා. ඒක වෙන්න බැර දෙයක් මොකද මගේ සමහර ග්‍රාවකයෝ ඉන්නවා බෙරි ගෙඩියක් තරම් දානේ වළදන. ඒත් ඉතින් මම සමහර දුවස්වලට පානුය පිරෙන්න ම දානේ වළදන අවස්ථා තියෙනවා. ඉතින් ඒක දැකින අර බෙලිගෙඩියක් තරම් දානේ වළදන පිරිස මට නො පැහැදෙන්න විපැයි. විහෙම වෙන්නේ නඟ.

දෙවන කාරණය ඔබ කිවිවා ලැබෙන සිවුරකින් සැස්මකට පත් වෙලා ඒක වර්ණනා කරන නිසා තමයි මගේ ග්‍රාවකයෝ මට පැහැදිලා සිරින්නේ කියලා. ඒක වෙන්න බැර දෙයක් මොක ද මගේ සමහර ග්‍රාවකයෝ ඉන්නවා ඒ අය මේ ඔතන රෙදි, කසළ ගොඩවල්වලින් විකතු කර ගත්ත රෙදි, පාරවල්වල අයිනේ මිනිස්සු ඇදලා අත හැරපු රෙදි කැස්ලි විකතු කරලා සිවුර හඳු ගෙන පඩු ගසලා සිවුර පොරවන අය. ඒත් ඉතින් සකුල්දායි, සමහර දුවස්වලට මම දායකයන් දෙන ඉතා වටිනා සිවුර අදින අවස්ථා තියෙනවා. අන්න විවිට අර පාංශුකුල සිවුර පමණක් පොරවන ග්‍රාවකයන් මට නො පැහැදෙන්න විපැය. විහෙම වෙන්නේ නඟ.

නහ් වන කාරණය ඔබ කිවා නේ ද ලැබෙන පිණ්ඩාතයකින් පමණක් මම සැස්මකට පත් වන නිසා මගේ ග්‍රාවකයෝ මට පැහැදිලා සිරිනවා කියලා. ඒක නම් වෙන්න බැර විකක්. මොක ද මගේ සමහර ග්‍රාවකයෝ ඉන්නවා මූල් පිළිවිත කාලය ම පිණ්ඩාතයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒත් ඉතින් සමහර දුවස්වලට මම රජවරු, සිවුරරු, මැති

ඇමතිවරු ආරාධනා කරලා පූජා කරන ඉතා ප්‍රතීත ආහාර වළදනවා. ඉතින් පිටිත කාලය ම පිණ්ඩාතයෙන් පිටත්වෙන මගේ ග්‍රාවකයෝ මේක දැකලා නො පැහැදෙන්න විපසය. විහෙම වෙන්නේ නං.

හතර වන වික ඔබ කිවිවා නේ ද ලැබෙන සේනාසනයකින් මම සකිනීමකට පත්වන නිසා මගේ ග්‍රාවකයෝ මට පැහැදෙනවා කියලා. ඒකත් වැරදි යි. මොක ද මගේ සමහර ග්‍රාවකයෝ ඉන්නවා මූල් පිටිත කාලය ම දුර ඇත රැක් මුල්වල තමයි සිටින්නේ. ඒ අය ද්‍රව්‍ය පහළුවකට සැරයක් පෝය කරන්න විතර යි විළියට වින්නේ. ඒ වුණාට සකුල්දායි මම රජවරු, සිටුවරු, ඇමතිවරු විසින් පූජා කරන මද සඳහන් ලියෙන් කරපු සෙනසුන්වල වාසය කරනවා. ඉතින් ඒක දැකින අර පිටිත කාලයේ ම වනයේ සිටින ග්‍රාවකයෝ මා කෙරෙනි නො පැහැදෙන්න විපසය. විහෙම වෙන්නේ නං.

පස් වන කරනු තමයි ඔබ කිවිවේ මම පූදෙකලා විවේකයේ ඇඟිල් වාසය කරන නිසා තමයි මගේ ග්‍රාවකයෝ මට පැහැදෙන්නේ කියලා. ඉතින් ඒකත් වැරදියි නේ. මොක ද මගේ සමහර ග්‍රාවකයෝ ඉන්නවා ඔවුන් පිටිත කාලය ම ඇත සෙනසුන්වල විවේකයේ ඇඟිල් වාසය කරනවා. ඒත් සකුල්දායි, මම සමහර ද්‍රව්‍යක්වල විශාල පිරිස් පිරිවරා ගෙන නගරයේ වාසය කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක දැකින අර ග්‍රාවකයෝ මා කෙරෙනි නො පැහැදෙන්න විපසය. විහෙම වෙන්නේ නං.

භාග්‍යවතුන් වහන්සේ වදාලා. සකුල්දායි, වෙන කරන්තු පහක් තියෙනවා තරාගතයන් වහන්සේට ගරු සත්කාර පවත්වන්න. හොඳට මතක තියාගතන්න. ඒ තමා අධි ශිලය, අධි ප්‍රයුව, සර්වයුතා උතුනා දුර්ගතය, දැකට පත් වූ ජනතාවට වතුරාර්ශ සත්‍යය කියාදීම, පිළිපදින්නට ග්‍රෑෂ්ඨ වැඩිපිළිවෙක් කිය දීම.

තරාගතයන් වහන්සේ උත්තම සිලස්කහ්දියකින් සමන්වීත යි. අරහං ගුණය වීමංසන පූජායේ පෙන්වා දෙනවා. මේ විදිහට. ඇසින් හොඳට බලද්දී නැත්තාම් කතින් හොඳට අහද්දී සොයා ගන්නට පුළුවන් තරාගතයන් වහන්සේට කෙළෙස් තියෙනවා නැද් ද සොයා බිලහ්නට විමසන්නට. සාමාන්‍යය කෙනෙකු ගේ නම් ඇසින් හොඳට බලද්දී කතින් හොඳට අහද්දී අල්ල ගන්නට පුළුවන් කෙළෙස් තියෙනවා තමයි. නමුත් තරාගතයන් වහන්සේ තුළ විහෙම කෙළෙස් ඇති වෙන බවක් දැක ගන්ව බිජ. කළින් කළට සොයා ගන්නට පුළුවන් කෙළෙස් තරාගතයන් වහන්සේ තුළ දැක ගන්නට නං.

ඉතා නොද පිරිසිදු දේවල් දකින්ට අහන්ට ලැබෙනවා දී ඇවි. අන්න ව්වැනි පාරිඹුද්ධ දේවල් තරාගතයන් වහන්සේ තුළ දකින්නට ලැබෙනවා. උන්වහන්සේ ව් පිරිසිදු මාර්ගය අරමුණු කර ගෙන යි ඉන්නේ. විස්තර කරපූ ආකාරයට තරාගතයන් වහන්සේ කෙරෙහි ගුද්ධාවක් පිහිටා නම් පින්වත් මහත්තා, අන්න ව් ගුද්ධාවට කියන්නේ ආකාරවත් ගුද්ධාව කියල යි. ව් ගුද්ධාව අවබෝධය මුල් කර ගත්ත දැඩි විකක්. මේ ලෝකයේ ගුමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බූහ්මයෙකුට, වෙන කිසිවෙකුට හෝ වෙනයේ කළ නො හැකි විකක්.

පින්වත් මහත්තා, තරාගතයන් වහන්සේ ගැන ධර්මයට අනුව පරික්ෂා කරලා බලන්නට ඕනෑම ඔය විශිෂ්ට ම යි. තව දුරටත් අරහං ගුණයට උදාහරණ සිනි කරලා බලමු. මාරුධිත සූත්‍රය රාගය, ආකාව දුරට කළා බවට සාක්ෂි සපයනවා. නාලාගිරි දුමනය - භය, ද්වේශය දුරට කළා බවට නොදුම සාක්ෂි සපයනවා. කිසිම විටක මුළුවට පත් වුණේ නෑ - මේහය දුරට කළා. සතර සතිපරිධානයේ / සිහියෙන් සිරින උත්තමයන් අතර උත්වහන්සේ අගුය. (මාරය අවුරදු නතක් තිස්සේ පියවරක් පාසා) වැරදුදුක් අල්වන්ට ආවා අනු වුණේ නෑ. මාරය අභ්‍යන්තර ලැඟ්ජාවට පත් වෙලා යන්ට තියා.

තරාගතයන් වහන්සේ උත්තම පූජාස්කන්ධයකින් යුත්ත යි. සම්මා සම්බුදු ගුණය. උදා:- මහා සිහනාද සූත්‍රය / දසඛල ක්‍රානා. සූනක්ඩත්ත කියන ලුවිප්ච කුමාරය විශාල මහනුවර සෙනග මැදැටි පැනගාලු මේ විදිහටි කියන්නට ගත්තා. ඔය ගුමණ ගෙනමයන්ට මහුසේස් පිවිතයේ ඉහළින් දියුණු කරපූ විශේෂ අමුත ඇළානයක් නෑ. උන්වහන්සේ තර්කානුකළ ව කතා කරන්නට දැන්නවා. නොදුට වීමසන්නටත් දැන්නවා. ව්වා පාව්චිචි කරලා තමයි ධර්මය දේශනා කරන්නේ. මේ කථාව ඇෂුන සැරදුන් ස්වාමීන් වහන්සේ හාග්‍රවතුන් වහන්සේට සැල කළා. පින්වත් සාරපූත්ත සූනක්ඩත්ත කියන තිස් පුරුෂයාට මා තුළ තිබෙන මේ ගුණ ධර්ම අවබෝධ කර ගන්නට බැර වුණා. පින්වත් සාරපූත්ත තරාගතයන් වහන්සේට බල දහයක් තියෙනවා.

සිද්ධ වෙන්ට පුළුවන් දේ, සිද්ධ වෙන්ට පුළුවන් දෙයක් හැරියටත් සිද්ධ වෙන්න බැර දේ සිද්ධ වෙන්ට බැර දෙයක් හැරියටත් ව් ආකාරයෙන් ම යථාර්ථයක් වශයෙන් අවබෝධ කරල යි ඉන්නේ. ව් අවබෝධය තරාගතයන් වහන්සේ ගේ තරාගත බලයක්. ව් තරාගත බලයට පැමිණිලා තමයි තරාගතයන් වහන්සේ ශේෂ්ධත්වය ප්‍රකාශ කරන්නේ. පිරිස් මැද සිංහනාද කරන්නේ. උතුම් ධර්ම වකුය

ಪವತ್ತಿವನ್ನು.

ಆಗ್ನೇಯ, ಆನುಗತ, ವರ್ತಮಾನ ಕೂಲರಣನ್ನಿಂದ ಆಯನ್ ವ ಕೆರೆನ ಕಿರ್ತಿಮಣಿನ್ನಿಂದ ರೂಢಿನ ವಿಪ್ಪಾಕ ಗಣ ಹೇಳುವ ವಿಷಯನ್ನೇ, ತಾನ್ ವಿಷಯನ್ನೇ, ಶೇ ಆಕ್ಷಾರಯರ ಮ, ಯರ್ಥರ್ಥಕ್ಕು ಹಡೆಯಿರ ಮ ಅವಬೇಧಿಯನ್ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯನ್ನಾಗಿ. ಶೇ ಅವಬೇಧಿಯ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯನ್ ತರ್ಪಾಗತ ವಿಲಾಯಕ್ಕು. ಶೇ ತರ್ಪಾಗತ ವಿಲಾಯ ಪಾರಮಿನಿಲ್ಲಾ ತಮಡಿ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಪ್ರಕಾರ ಕರನ್ನು. ಪಿರಿಸ್ ಮಾಡ ಸಿಂಹನಾಡ ಕರನ್ನು. ಶೇ ಲಿನ್ಯಾ ದಿರ್ಮಾವಿಕ್ರಾಯ ಪವತ್ತಿವನ್ನು.

ಇನಿಕೆ ಮ ಆಕ್ಷಾರಯಕ ಉಪತಹಕ್ಕು ಕರು ಯನ್ನಿಂದ ಹೇಳು ವಿನ ಸಂಚಾರ ವಿವಿಪಿಲೈವೆಲ್ಲಕ್ಕು ಗಣ ಮ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಪರಿಪ್ರೇರ್ತಿ ಅವಬೇಧಿಯನ್ ತಿಂಡಿಯನ್ನಾಗಿ.

ಹೊಯೆಕ್ಕು ಸೇವನಾವಯನ್ನೇ ಘ್ರಣ್ಣ, ವಿವಿದ ಸೇವನಾವಯನ್ನೇ ಘ್ರಣ್ಣ ಸಂಚಾರ ವಿವಿಪಿಲೈವೆಲ್ಲಕ್ಕು ಗಣ ಮ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಪರಿಪ್ರೇರ್ತಿ ಅವಬೇಧಿಯನ್ ತಿಂಡಿಯನ್ನಾಗಿ.

ಹೊಯೆಕ್ಕು ಶೀವಿತವಿಲಾಲ ಮೆ ಸತ್ತಿವಯನ್ ಸಹಕರ್ಕು ವೆಲೆ ಯನ ಆಕ್ಷಾರಯ ಗಣ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಪರಿಪ್ರೇರ್ತಿ ಅವಬೇಧಿಯನ್ ತಿಂಡಿಯನ್ನಾಗಿ.

ಇನಿಕೆ ಮ ಸತ್ತಿವಯನ್ನಾಗಿ ಗೆಂದು ಪ್ರಾಂಗ್ಲಾಯೆಕ್ಕು ಗೆಂದು, ಶೀವಿತ ಆತ್ಮಾಲ್ಲೋ ತಿಂಡಿಯ ಹಡಿಂದ ಮ ಹಾಡಿಕ್ಯಾವಿ ಶ್ರಿಯಾಂತಿರಿ ಹಡಿರೆತ್ತು, ಪಿರಿಹೆನ ಹಡಿರೆತ್ತು ಗಣ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಪರಿಪ್ರೇರ್ತಿ ಅವಬೇಧಿಯನ್ ತಿಂಡಿಯನ್ನಾಗಿ.

ದಿನಾಂ ಗಣ, ಹಿತ ಕೆಲೆಸ್ತಿವಲ್ಲಿನ ನೀಡಿನಿಸ್ ಕರನ ಕ್ರಾಂತಿ ಗಣ, ಸಮಾದಿ ಗಣ, ಸಮಾಪನೆಯ ಗಣ. ಶೇವಾ ಪಿರಿಹೆನನ್ನು ಕೊಹೊಮ ದ ಶೇವಾ ಪಿರಿಸ್ತು ಕಿರ ಗನ್ನನ್ನು ಕೊಹೊಮ ದ ಕಿರಣ ವಿಕ ಗಣ ಪರಿಪ್ರೇರ್ತಿ ಅವಬೇಧಿಯನ್ ತಿಂಡಿಯನ್ನಾಗಿ.

ತಮನ್ ಕಲ್ಪಿನ್ ಗತ ಕಲ ಶೀವಿತ ಗಣ ತಮನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಕೆಲೆತ್ತಿ ತರ್ಮಾಹ ಸಿಹಿ ಕರನ್ನಿಲಾ ಪ್ರಾಂತಿಯನ್.

ಮಹಿಸ್ ಆಸಿ ಉದ್ದೇಶಿ ತಿಂಡಿ ದ್ವಿತಿಯ ಆಸಕ್ಕೆ, ಕನ್, ಸತ್ತಿವಯನ್ ಉಪತ್ಯಿನ, ವಿತಿವೆನ, ಆಯೆ ಉಪತ್ಯಿನ ಪಣತ್ ಉಪತಹಕ್ಕು ಕರು ಯನ ಉಸಕ್ಕೆ ಉಪತಹಕ್ಕು ಕರು ಯನ ಪ್ರಾಂತಿ, ದ್ರಾಗತಿವಿಲಾಲ ಯನ ಹಡಿರೆ ತರ್ಪಾಗತಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ದ್ವಾರಕಾಗತ್ಯಾನಾರ ಪ್ರಾಂತಿಯನ್. ಅನೆ ಮೆ ಸತ್ತಿವಯನ್, ಸಿಹಿನ್ ಕಡೆನ್, ವಿವಿಹಯನ್ ವಿರಾಧಿ ಕರಲು. ಆರ್ಥಾಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ಉಪತ್ಯಿನ ಕರಲು. ಮಿಥಾಧಾತ್ಮರೀಕ ಆಗಮಿ ಆಳಿನಲು. ಮಿಥಾಧಾತ್ಮರೀಕ ವ ಶೀವನ್ ವೆಲೂ ಆಪಾಯೆ ಉಪತ್ಯಿನ ಆಕ್ಷಾರಯ.

ಶೇ ವಾಗೇ ಮ ಯಹಿಪತ್ ಯೆಡ್ಲಾ ಸಿಹಿನ್, ಕಡೆನ್ ವಿವಿಹಯನ್ ಯಹಿಪತ್ ವೆಲೂ. ಆರ್ಥಾಯನ್ ವಿಹನ್ಸೆಂದ್ರಿಯ ನಿಹಿಂಡ್ಲಾ ಕರನ್ನು. ಸಮಿಂದ್ರಾ.

දිවියෙන් ගුතුව ජිවත් වෙලා. ගුද්ධා ආදි ඉන්දියයන් දියුණු කර ගෙන. සූගතියේ උපදින ආකාරය දැකින්නට ප්‍රථම්වන්.

විත්ත ව්‍යුක්තියක්, ප්‍රඟා ව්‍යුක්තියක් තමන් ගේ ම දියුණු කරපු යූනයෙන් තමයි අවබෝධ කර ගෙන විය සාක්ෂාත් කරගෙන ඉන්නේ. ආගුවයන් ක්ෂය කිරීම තුළින් අනාගුව බවට පත් වෙලා විත්ත ව්‍යුක්තියන් ප්‍රඟා ව්‍යුක්තියන් එෂ ආසවක්ඩය යූනයන් තත්ත්ත්වයන් වහන්සේ ගේ තවත් බලයක්.

ග්‍රාමිකයේ මා පැටව විනවා බොහෝ ම දුකෙනුන් දුකට පත් වෙලා මම ඔවුන්ට දුක ගැන ඕයලා දෙනවා. දුක හට ගැනීම ගැන, දුක හැති විම ගැන, දුක නිරද්ධ වීමේ මග ගැන අන්හ ඒ විදිහට සි අපි අවබෝධයෙන් ම ගුද්ධාවේ මුළු බැස ගන්නේ.

යමෙක් වනාති තත්ත්ත්වයන් වහන්සේ ගේ සම්බුද්ධිත්වය නො පිළිගනි ද? ඔහු වනාති දිලින්දෙක්. මහා තත්තාසංඝය සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට. යමෙක් පරිවිච සම්පූජ්පාදය දැකෙනවා තම් ඔහු ධර්මය දකී. යමෙක් ධර්මය දකී නම් ඔහු පරිවිච සම්පූජ්පාදය දකී. පරිවිච සම්පූජ්පාදය සත්ත්‍යයක් බව අවබෝධ වුණෝත් ඔහු වෙන ආගමක් කරා ගන්නක. සත්ත්‍යය යූනයට පැමිණෙනවා. සම්මා සම්බුද්ධිත්වය මුළු හදුවතින් ම පිළිගන්නවා. ඒ කෙනා තමයි සේතාපන්න කෙනා. ගුද්ධා ඉන්දියය මුළු බැස ගත් කෙනා. පින්වත්ති, අපිත් විතැනට සි මුළුන් ම වහන්නට සිහෝ.

කුතු වත්තු සූත්‍රයේ ඒ කෙනා නම් කරන්නේ මේ විදිහට ම සි. දිවියි සම්පන්නේ සම්මා දිවියියෙන් යුත්ත කෙනා. දැස්සන සම්පන්නේ ආර්ය සත්ත්‍ය දැරුණයෙන් යුත්ත කෙනා. ආගෙක් ඉම් සද්ධිමිම් මේ සද්ධිරෘමයට පැමිණුහ කෙනා. පස්සනි ඉම් සද්ධිමිම් මේ සද්ධිරෘමය දකින කෙනා. සේබේන කුත්තේ සමන්තාගතේ ආර්ය මාර්ගයේ හික්මෙන කෙනා. සේබාය විෂ්ටාය සමන්තාගතේ ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා. ධම්මසේත්‍ර සමාපන්නේ දහම් සැධි පහරට පැමිණුනු කෙනා. අරෝය් නිබිඩ්දිකාපණද්ධෙකු ආර්ය හාවයට පත් කර වන කළ කිරීමෙන් යුත්ත කෙනා. අමතද්වාරං ආහැව්වතිවිධති ඒ අමා නිවන් ලොරේ හේත්තු වී වැඳී වැඳී සිටින කෙනා.

ධම්ම දායාද සූත්‍රයේ පෙන්වා දෙනවා මේ ආකාරයට ගුද්ධා ඉන්දිය මුළු බැස ගත් කෙනා හැම විවිච ම ත්‍රිය කරන්නේ මේ ආකාරයට සි. ඒක දහම් කැඩිපතක්. (දහම් කැඩිපතන් ඔබ දෙස බලා ගන්න.) ලෝහය නැති කිරීම පිනිස සි. ද්වේශය නැති කිරීම පිනිස සි. කුෂ්ධය

නැති කිරීම පිණිස යි. බද්ද වෙටරය නැති කිරීම පිණිස යි. ඇති ගුණ මැයිම නැති කිරීම පිණිස යි. විකටර වික කිරීම නැති කිරීම පිණිස යි. මසුරුකම නැති කිරීම පිණිස යි. ඉද්ධා ඉහළුය දියුණුවන කෙනා. ගුණවන්තයන් ලෙස රාජපෑම දුර කිරීමට කටයුතු කරයි. කෙරාටික කපටිකම් නැති කිරීම පිණිස යි කටයුතු කරන්නේ. ධර්මානුකුල අදහසට විරෝධ්‍යව දැඩි මතයේ සිටීම නැති කිරීම පිණිස යි. උත්සාහය අනුන්ද ඉහළින් පෙනී සිටීම නැති කිරීම පිණිස යි. මාන්නයෙන් ඉදිමීම නැති කිරීම පිණිස යි. තමන් ගෙන සිනෑචට වඩා හිතට ගැනීම නැති කිරීම පිණිස යි. බාහිර කටයුතුවල යෙදෙම්න් ධර්ම මාර්ගයේ ප්‍රමාදීම නැති කිරීම පිණිස යි කටයුතු කරන්නේ.

හාග්‍යවතුන් වහන්සේ දුනගෙන ම යි. දැකගෙන ම යි අවබෝධ කරල ම යි. කාරණා සහිතව ම යි දහම දෙසන්නේ. තරාගතයන් වහන්සේ විශාරද ක්‍රානු හතරෙන් යුතුව ම යි ග්‍රේෂ්ඨන්වය ප්‍රකාශ කරන්නේ. තරාගතයන් වහන්සේ පිරිස් මැද සිංහනාද කරන්නේ. තරාගතයන් වහන්සේ උතුම් ධ්‍රීමවක්කය ප්‍රවත්වන්නේ.

ඡඩ වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කරනවා. ඒ වූත්‍රාට ඔබවහන්සේ මේ ධර්මය අවබෝධ කරලා නෑ. කියලා කිසි ම කෙනෙකුට අනියෝග කරන්නට බං. ඒ නිසා මම ඉන්නේ හරම තිදහස් සිතින්. කිසි ම බයක් නැති සිතින්. විශාරද බවට පත් වෙළඳ ඉන්නේ.

සියලු ආශ්‍රුව ප්‍රහාණාය වූත්‍රා කියලා ඔබවහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වූත්‍රාට ඡඩ වහන්සේට මේ ආශ්‍රුව ප්‍රහාණාය වෙලා නෑ කියලා කිසි ම කෙනෙකුට අනියෝග කරන්නට බං.

ඉතින් ඔබවහන්සේ කිවිවට ධර්මය අවබෝධ කරන කෙනෙකුට මේ මේ දේවල් අනතුරුදායක යි කියලා, ඒ කියන අනතුරුදායක දේවල් කළා ම කිසි ම අනතුරුක් නෑ කියලා ලෝක් කිසි කෙනෙකුට කරනු සහිත ව අනියෝග කරන්නට බං.

ඡඩවහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ දුකින් තිදහස් වීම සඳහා ය කියලා කිවිවත් ඒ ධර්මය අනුගමනය කරලා දුකෙන් තිදහස් වෙන්නට බං කියලා කිසි ම කෙනෙකුට කරනු සහිත ව ප්‍රකාශ කරන්නට බං.

ග්‍රාවකයින්ට පිළිපදින්නට වැඩපිළිවෙළක් කිය දෙනවා. විම වැඩපිළිවෙළ තුළ ඇතුළත් වන්නේ සතර සතිපටියානය, සතර සම්සක්පධාන වීර්ෂය, පංච ඉන්දිය, පංච බල, සජ්‍ය බොජ්ඩිංග, ආර්ථ අෂ්ට්‍රාංගික මාර්ගය, ධ්‍යාන හතර, ගොරේසු කයින් මහෝමය

කය ඉවත් කරන විදිය, අනේකවිධ ඉදෑවිධ යුතුතාය, දිව්‍ය කතා හා දිව්‍ය ගුවනුය ඉපදුල්ලීම, අනුත්ගේ සිත් දැන ගන්නා ආකාරය, අතීත ජීවිත සිහි කිරීමේ යුතුනය, වුතිය, උපන පිළිබඳ යුතුනය, සියලු ආශ්‍යවයන් ක්ෂේත්‍ර වීමෙන් මේ පිළිතයේ දී ම නිවත් අවබෝධ කර ගෙන උතුම් අර්හත්වයට පත්වන ආකාරය විදාල දේක.

පිත්තත්ති, මේ විදිහර දී අපි ඉදෑධාවට වින්ට ඩිනේ.

බයා විරාගං අමතං පත්තිතං - යදර්ශකගා සකසමුති සමාජිතේ
න් තේන ධම්මෙන සමත්වී කියුණු - ඉඩමිප ධම්මේ රතනං පත්තිතං
ඩින්න සවිවෙන සුවත්වී තේතු.

භාග්‍යවතුන් වහන්සේ, දුක් ස්ථාන කරන සසකලේ නො ඇල්ලීම ඇති
කරන අම්තය ලබා දෙන, ප්‍රතීත වූ නිර්වාහය ඇති කරදෙන, සමාජිත
වූ සිත් ඇති, ගාක්න මූලික්ලයාතාන් යමක් විදාරා ඇද්දේ, ඒ ධර්මය හා
සමාන වෙන ධර්මයක් හැන. මේ සත්‍යයෙන් සෙත් වේවා.

මහාසිහනාද සුඛයේ දී, සැරයුත් තෙරැන්ට හාග්‍යවතුන් වහන්සේ
විභාලේ පිත්තත් සාරපුත්ත, තරාගතයන් වහන්සේ. නිරාය ගැන දැන්නවා.
නිරයේ උපදින්නට හේතුවන මගත් දැන්නවා. නිරයේ උපදින්නට
හේතුවන වැඩපිළිවෙළත් දැන්නවා. නිරයේ ඉපදිලා සතුන් දුක් විදිහවාත්
මම දකිනවා. ඔය ආකාරයට ම තිරසන්, ප්‍රේතලෝකවල ඉපදිලා දුක්
විදින ආකාරයත්. දිව්‍යලෝකවල ඉපදිලා සැප විදින ආකාරයත්
දැන්නවා, දකිනවා. උත්තහන්සේ ගේ මේ සියලු ලෝක පිළිබඳ අවබෝධය
විශේෂ විකක්.

නිහතමානී ග්‍රාවක දරුවා මේ විදිහර දී පිළිගන්නේ. ඉදෑධා ඉන්දිය
දියුණු කරන්සේ. “ල්‍යොහං ත ජානාම්. විත්ත ව පනාහං හගවතෝ සද්ධාය
ගෙවාම්”. ඒ කරුණ මම දැන්නේ නැහැ - ඒ කරුණ මම හාග්‍යවතුන්
වහන්සේ ගැන සද්ධාවෙන් අදහම්. (අංගුත්තර නිකායේ පඟ්‍යවක
තිපාතය)

අදවත් අපි හැම දෙනා ම සිල්පද වලින් දමනය වෙනවා නේ දී
වූ ම සවිවක, රෘපය නිත්ත දී, රෘපය මගේ, රෘපය මගේ ආත්මය කියා
වාදයට වින විට, හාග්‍යවතුන් වහන්සේ, රජතුමාගේ දඩුවම්වලට
කෙනෙක් හාජනය වෙන විට රෘපය නිත්ත කියා කෙසේ පවත්වා ගන්ට
ද කියා උපමාවක් දේශනා කරමින්, සවිවකගේ මිතසාදාජ්‍යීය බිඳුම්න්
සවිවක ඔබ මේ කාරණා දැන්නවා ද කියා විභාළා,

හිස්සුවක් අනුත්තරිය කරුණු තුනකින් සමත්විත දී. ඒ රහතන්

වහන්සේලා දැකීමෙනුත් අනුත්තරිය යි. ප්‍රතිපත්තියෙනුත් අනුත්තරිය යි. විමුක්තියෙනුත් අනුත්තරිය යි.

පින්වත් අග්‍රිටෙවස්සන විමුක්ත සිත් ඇති හිසුව තරාගතයන් වහන්සේට, සත්කාර කරනවා, ගෞරව කරනවා, බුනුමන් කරනවා, ඇප්‍ර පටත්වනවා.

වේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. අන් අයට ද අවබෝධ කර ගැනීම පිතිස දහම් දෙසන සේක. වේ භාග්‍යවතුන් වහන්සේ දමනය වූ සේක. අන් අයට ද දමනය වීමට දහම් දෙසන සේක. වේ භාග්‍යවතුන් වහන්සේ සසරින් විනෙරට වැඩි සේක. අන් අයටත් සසරින් විනෙර වීමට දහම් දෙසන සේක. වේ භාග්‍යවතුන් වහන්සේ පිරිත්වන සේක. අන් අයට ද පිරිත්වන්පාන්නට දහම් දෙසන සේක. භාග්‍යවතුන් වහන්සේට සවන් දී ගෙන තිටපු සවිචක කියනවා, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපි ම ද හිතුවක්කාර වුතෙන් අපට ම ද වැරදුණේ".

මල කිපුන ඇතෙක් විස්ක හැඳීපිල කෙනෙක් බේරෙහිට පුළුවන් වුණුත්, භාග්‍යවතුන් වහන්සේ සමග හැඳීපිල නම් සෙනක් වෙන්නේ නඩ. ඇත්වෙළෙන ගිහ්නක් විස්ක හැඳීපිල සෙනක් වෙන්ට පුළුවන් එත් භාග්‍යවතුන් වහන්සේ විස්ක හැඳීපින්ට ගිහ්ල්ලා සෙනක් නම් වෙන්නේ නඩ. විෂකේර සර්පයෙක් විස්ක හැඳීපින්ට ගිහ්ල්ලා සෙනක් වෙන්ට පුළුවන් එත් භාග්‍යවතුන් වහන්සේ සමග හැඳීපින්ට ගිහ්ල්ලා නම් සෙනක් වෙන්නේ නඩ. මෙහෙම කියපු සවිචක ස්වාමිනි, අපට සමාව දෙන සේක් වා හෝ අප ගේ දානය පිළිගන්නා සේක් වා කියලා දානයට ආරාධනා කළා. දමනය වුණා. තෙරැවන් සරණ ගිය.

උදාහරණයක් විදුහාට සිනි කරලා බලන්න. ධම්මුවක්ක පවත්වන සූත්‍ය ඇසීමට දිව්‍යලේක, බුහ්මලේක, මනුලොවත් සමග ලේක විසි දෙකකින් සම්බන්ධ වුණා. වූල රාජුලේවාද සූත්‍ය සවන් දීමට විශාල දෙවිපිරිසක් සම්බන්ධ වුණා. උන්වහන්සේ දෙවි මිනිසුන්ට ගුරුවිරෝණන් වන සේක.

වතුරාර්ශ සත්‍යය අවබෝධ කොට ගෙන, අන් අයට ද අවබෝධ කිරීමට ඉනා සූන්දර ගෙස පැහැදිලි ගෙස, පැහැදිලි ව්‍යවහාරින් අර්ථවලින් සත්තිස් බේදිපාක්ෂික ධර්ම පැහැදිලි ගෙස ව්‍යාප සේක.

අප මෙතෙක් කතා කළ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවත්ත වන සේක. අනුත්ත ගුණය, අනුත්ත නුවත්ත, අනුත්ත සිල්, අනුත්ත වීර්ය ඇති සේක.

නිරු සඳ ව්‍යිය පරදින ප්‍රයුත්කය දරා ගැනීමට තරම් හාග්‍රවන්ත වන සේක. අපට ද ඒ ප්‍රයුත් ලබා දුන් සේක. මහා කරුණාවන් සිසිල් වී ගිය හඳුම්බලක් දරා ගැනීමට තරම් හාග්‍රවන්ත වන සේක. පින්වත්ති, මේ ආකාරයට බුදු ගුණ හාවනා වශයෙන් ප්‍රගුණ කිරීම නිවන් මග ලෙස බොහෝ දෙනා පෙන්වා දෙනවා.

බූලගේළපාල සූතුයේ දී පෙන්වා දුන්නේ අහං බෝ පත හික්බවේ කුසලෝ ඉමස්ස ලේකස්ස පින්වත් මහණුනි, තථාගතයන් වහන්සේ මේ ලේකය ගැනත් දක්ෂ යි. කුසලෝ පරස්ස ලේකස්ස පරලොව ගැනත් දක්ෂ යි. කුසලෝ මාරධීයස්ස මාරයාට අයිති දේ ගැනත් දක්ෂ යි. කුසලෝ අමාරධීයස්ස මාරයාට අයිති නැති දේ ගැන දකින්ට දක්ෂ යි. කුසලෝ මව්චුධීයස්ස මරණායට අයිති දේ ගැන දකින්ට දක්ෂ යි. කුසලෝ අමව්චුධීයස්ස මරණායට අයිති නැති දේ දකින්ට දක්ෂ යි.

ඉතින් යම් කෙනෙක් මෙසේ වූ තථාගතයන් වහන්සේට ඇතුළුම්කම් දෙන්න යින. සද්ධාව ඇති කර ගන්න යින කියලා පිතුවත් වියාට ඒක බොහෝ කාලයක් හිත සුව පිතිස පවතිනවා. සියලු දේ දුන්නා බුද්‍ය සම්ඳුන් සමස්ථ ලේකය ම අවබෝධ කර ගෙන කිසි හයක් නැති අමා නිවන ලබා ගන්නට අමා දොර විවෘත කළා. පාපී මාරයාගේ තෘප්ත්‍යාව නැමති සැබිවතුර පහර නැති කළා. විනාශ කළා. ඒ නිසා ම පින්වත් මහණුනි, ඔබ ගොඩාක් සතුවින් ඉන්ට යින. අමා නිවන ම ය පතන්ට යින.

මේ පින්වත් හැම දෙනාටමත් මෙන්න මේ ආකාරයට ගුද්ධා ආදි ඉන්දියන් දියුණු කරගන අමා නිවන් සුව ලැබීමට මේ ධර්මුණාය උපකාරයක් ම වේවා.

සාදු! සාදු!! සාදු!!!

ඉගමවිභාෂ්ච පින්තුර චස්සානය අභ්‍යාගු

විරිය ඉණදුය අභ්‍යාගුලාං

ජ්‍යෙෂ්ඨ මහා සංස්කරණයෙන් අවසරයි.

පුද්‍යාච්චන පිහිටුවෙනි,

බූදුරජාණන් වහන්සේ වදාපා මේ ලේඛයට මහා පුරුෂ ලක්ෂණ තිස්සේදෙකකින් යුතුව කෙනෙක් උපදිනවා ඩියන කාරණය ඉතාමත් දුර්ලභව සිදුවන දෙයක් හැරියට. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට මහා පුරුෂ ලක්ෂණ තිස්සේදෙකකින් යුත්තව කෙනෙක් උපදුණාට පස්සේ වියා පෑටීවි තලය ම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා. විහෙම නො වුණ නොත් ලෙවිතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. මහා පුරුෂ ලක්ෂණ තිස්සේදෙකකින් යුත්තව කෙනෙක් උපදුණාට පස්සේ වියාට තිබෙන්නේ ගති දෙකයි. වික්කේ සක්විති රජකම, නැත්තම් බුදු බව.

ඉතින් මේ විදිහට මහා පුරුෂ ලකුණු තිස්සේදෙකකින් යුතුව කෙනෙක් මේ ලේඛයේ ඉපදිලා සක්විති රජ බවට පත්වුණාට පස්සේ මේ ලේඛයේ වෙන කාටවත් නො ලැබෙන මාණිකා රත්න හතක් සක්විති රජට පහළ වෙනවා. බූදුරජාණන් වහන්සේ වදාපා මේ සක්විති රජතුමාට ලැබෙනවා කරකැවෙන වතුයක්. ඒක අහසේ පාවෙන විකක්. මේ තුළින් සක්විති රජට ඕනම රටකට යන්න වින්න පුලුවන්කම ලැබෙනවා. ඒකට කියනවා වතු රත්නය කියලා. ඒක තමයි සක්විති රජට පහළ වෙන පළවෙන මාණිකා රත්නය. දෙවති වික තමයි හස්සි

රත්නය. අහසින් ගමන් කරන්න පුළුවන් ඉද්දී බල සම්පන්න හස්තියෙක් ලැබෙනවා, ඒ දෙවෙනි වික. තුන්වෙනි වික අශ්ච්ච රත්නය අහසින් ගමන් කළ හැකි අශ්ච්චයෙක් ලැබෙනවා. රේඛගට බුදුරජාණන් වහන්සේ වදාලා සක්විත් රජතුමාට ලැබෙන හතරවෙනි මාණිකා රත්නය තමයි මණිරත්නය. මණිරත්නය කියන්නේ ගේවාණක් ඇතට විෂිය විභිංඩාලන මැණිකක්. වෙනුමාට ලැබෙන පස්වෙන මාණිකා රත්නය තමයි ස්ත්‍රී රත්නය. බොහෝම ගුණයහපත්, කිල්ට්වත්, කිකරු, නිහතමාති ස්ත්‍රීයක් පහළවෙනවා. ඒ තමයි පස්වෙන මාණිකා රත්නය. හයවෙනි වික ගහපති රත්නය. ගුණ ගහපත් කිකරු, නිහතමාති සක්විත් රජට ඇප උපස්ථාන කරමින් ප්‍රතින් ම ඉන්න ගහපතියෙක්. ඒ තමයි හයවෙනි මාණිකා රත්නය. රේඛගට බුදුරජාණන් වහන්සේ වදාල මේ සක්විත් රජට ලැබෙනවා හැකිඹුන් සිරුරු නියෙන ගුණයහපත් ප්‍රතුයන්. ඒකට කියනවා පරිනායක රත්නය. විතකොට ඒ තමයි සක්විත් රජතුමාට ලැබෙන හත්වෙනි මාණිකා රත්නය.

බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාණිකා රත්න හත ම ලැබෙන්නේ සක්විත් රජතුමාට විතරයි. මේ ලේඛයේ වෙන කාවලට් ලැබෙන්නේ නඩ. නමත් පින්වතුනි, ඇන් අපට තේරෙනවා මේ මාණිකා රත්න හතෙන් ම ප්‍රයෝජනය ගන්න ලැබෙන්නේ කාවදී? සක්විත් රජතුමාට පමණයි. සක්විත් රජට ලැබෙන මේ මාණිකා රත්න හත කොයිතරම් වටිනා ඒවා වුවත් මේවැන් වෙනත් කෙනෙකුට ලැබෙන ලාභයක් නඩ. නමත් බුදුරජාණන් වහන්සේ වදාල මේ මහා පුරුෂ ලකුණු තිස් දෙකකින් යුක්තව ඉපදුනු කෙනෙක් ගිහි ජිවිතය ගැන කළකිරීම ව පත්වෙනවා. මේ විදිහට විය සාමාන්‍ය ගෝකුරා නිහන කුමයට වඩා ජිවිතය ගැන ගැඹුරුන් කළුපනා කරනවා. විතකොට මෙයාට තේරෙනවා පළමා විය අවසන් වීමත් සමග ම තරෙණා වියට පත් වෙනවා. ගොවුන් විය අවසන්වීමත් සමගම මහල වියට පත්වෙනවා. නිරෝගිකම අවසන්වීමත් සමගම රෝගී වෙනවා, ජිවිතය අවසන්වීමත් සමගම මරණයට පත් වෙනවා. මෙහෙම කළුපනා කරද්දී ගිහි ජිවිතේ ගැන කළ කිරුලා සියලු සැප සම්පත් අතහැර ඉපදෙම්න් මැරෙම්න් යන සසරින් විතෙර වීම පිණිස සසුන් පිළිවෙත් පුරුම්න් උතුම බණ්ඩර ජිවිතයක් ගත කරමින් ඒ සුන්දර නිවන අවබෝධ කරගෙන ලොවිතුර බුද්ධ රාජ්‍ය පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට සම්බුද්ධත්වයට පත්වන බුදුරජාණන් වහන්සේට් මාණිකා රත්න හතක් පහළ වෙනවා. මේ ලේඛයේ වෙන කිසිම ගාස්තාන් වහන්සේ නමකට නො ලැබෙන

මාත්‍රිකා රත්න හතක්. මොහවුද එ් බුදුරජාණන් වහන්සේට ලැබෙන පළපෙනී මාත්‍රිකා රත්නය සතර සතිපටිධානය. දෙක සතර සම්භක් ප්‍රධාන වීර්යය. තුන සතර ඉද්ධිපාද හතර පංච ඉත්සුය පස්වෙනි මාත්‍රිකා පංච බල හයවෙනි මාත්‍රිකා රත්නය සඳහා බොර්ඩිංග හත්වෙනි මාත්‍රිකා රත්නය ආර්යය අෂ්ධීංජික මාර්ගය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට පහළ වෙන මේ මාත්‍රිකා රත්න දෙවි මිනිස් ලෝකයාට ම සැපත උදා කරදෙනවා, යහපත උදාකර දෙනවා. බුදුරජාණන් වහන්සේට පහළවෙන බේධිපාක්ෂික ධර්ම නැමැති මේ මහාතිය වූ මාත්‍රිකා රත්නවලින් ප්‍රථම පරාවට පත්වීම නමැති දුක උරුම කරගෙන සිරින දෙවි මිනිස් ලෝකයාට ම ජරාවට පත්වෙන ස්වභාවයෙන් අත්මුදවන්නේ, ඉපදීම නමැති දුකට පත්ව සිරින දෙවි මිනිස් ලෝකයාට ම ඉපදෙන ස්වභාවයෙන් නිදහස් කරවන්නට. රෝග පීඩා වැළදීම නමැති දුකින් සේ සුදුම් ගෙන දෙවි මිනිස් ලෝකයාට වියින් අත්මුදවන්නට, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුතු දෙවි මිනිස් රෝගයාට මරණයට පත්වන ස්වභාවයෙන් අත්මුදවන්නට මේ බේධිපාක්ෂික ධර්මවලට ප්‍රථම.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ට පහළ විනාර පස්සේ ජාති, ජරා, මරණ කියන දුකෙන් ලෝක සත්ත්වයාට මූල්‍යාලීම පිණිස මේ සත්ත්විස් බේධිපාක්ෂික ධර්ම දේශනා කරනවා. විතකාට ඒ ධර්මය ඉවත්නය කරන ග්‍රාවකයෝ තම ගේ පීවිතය ගෙන කිය දෙන ඒ ශ්‍රී සඳ්ධර්මය මහාකාට පුරුදු ප්‍රහුණු කරමින් ජාති, ජරා, මරණ දුකින් නිදහස් වෙනවා. පින්වතුනි, අපි දහන්වා මේ වෙන කොට බුදුරජාණන් වහන්සේ පිරිහිවන් පාලා අවුරදු දෙදහස් පත්සිය පනහක් වෙනවා. මේ යුගයේ ඉපදිල ඉන්න අපට බුදුරජාණන් වහන්සේට පීවානව දැකගන්නට නො ලැබූනාට ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේට දැකගන්නට ප්‍රථම ප්‍රථමය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සඳ්ධර්මය ඉවත්නය කරන්නට නො ලැබූනාට ඒ ශ්‍රී සඳ්ධර්මය අදත් අපට ඒ ආකාරයෙන්ම දකින්නට, අසන්නට, ප්‍රථමය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පීවානව වැඩසිටි කාලයේදී උත්වහන්සේ ව්‍යාප ඒ ධර්මය ඉවත්නය කරපු ග්‍රාවක ග්‍රාවකාවන් දහස් ගණන්, ලක්ෂ ගණන් මාරුග එලාවබේදය ඇති කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ව්‍යාප ඒ ධර්මය ඉවත්නය කරන්නට අදත් අපට ඒ අයුරන් ම ඉවත්නය කරන්නට ලැබෙන නිසා ඒ ධර්ම මාරුගයේ ගමන් කළුත් අපටත් ප්‍රථම ප්‍රථම වෙනවා ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා අපි කුවුරුත් තේරුම් ගන්න ඕන මේ ගොතම බුද්ධ ගාසනය තුළ උතුම් වූ මාරුග විලයක් බ්‍රාහ්ම හැකි පරම දුර්ලභ අවස්ථාවකුදී අපට ලැබූලා තියෙන්නේ. බුද්ධ

ගාසනය පරිභාතියට පත්වෙමින් තිබෙන මෙවන් වූ කාලයක අපට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තරාත්මකව ඉගෙනගන්න ට ලංඛීම අතිශයින්ම දුර්ලත දෙයක්.

පිහ්වතුනි, අද අපි ඉගෙනගන්නේ බුදුරජාතාන් වහන්සේ වඩාල සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ ඇතුළත් පංච ඉන්දිය කොටසට අයිති “විරය ඉන්දිය” පිළිබඳව, අපි රියේ දිනයේ දී ගුද්ධා ඉන්දිය ගැන ඉගෙනගත්ත අද අපි ඉගෙනගන්නේ වීරයය තමන් තුළ ඉන්දියක් බවට පත්කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි. අපි මුල්ල්ම බලමු වීරයය කියන්නේ කුමක්ද කියලා. අප බලාපොරාත්ත වන්නා වූ යම් දෙයක් ලබාගැනීම සඳහා ඒ දෙය ඉෂේධ සිද්ධ කරගැනීම සඳහා අප විසින් ගනු ලබන්නා වූ උත්සාහයට කියනවා වීරයය කියලා. විතකොට පිහ්වතුනි මේ ලේකයේ ඉපදිලා ඉන්න වික වික ආය වීරයය කරන්නේ වික වික දේවල් ලබාගන්න මේ ලේකයේ සෑම කෙනෙක් ම වීරයය කරන්නේ වික ම දෙයක් ලබාගන්න නොවේයි. ඒ තිකා වික වික්කෙනා තුළ තිබෙන වීරයය විවිධාකාරයි.

දැන් අපි ගත්තොත් හිකිරී කත්ත්බායමක්, ඒ ආය වීරයය කරනවා. මොක්ට ද? ඔව් ලේක ගුරුතාවය දිනාගත්තන්. රළුග ට සංගිත කත්ත්බායමක් ගත්තොත් ඒ ආයත් වීරයය කරනවා. ඒ ආය වීරයය කරන්නේ ලේක් ප්‍රසිද්ධ ම සංගිත කත්ත්බායම වෙන්න. රළුගට යුධ සෙබලෙක් ගත්තොත් එයත් දිවා, රු නො නිදා වීරයය කරනවා මොකටද? සතුරන් නැසීමට, සමහර වෙළුළුවරු ඉන්නවා අප්‍රමාණ වූ උත්සාහයක්, වීරයක් ගන්නවා ජ්වලයක් බේරාගන්නට. මේ විදියට නොයෙක් දේවල් ලබාගැනීමට වීරයය කරන ආය අතරේ කළුතුරකින් කෙනෙක් ඉන්නවා බුදුරජාතාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට වීරයය කරන කෙනෙක්.

පිහ්වතුනි, ධර්මයට අනුව නිතන්න පුළුවන් සිතිමේ හැකියාව තියෙන තුවනා තියෙන කෙනෙකට ශ්‍රී සඳ්ධිරුමය ගුවනාය කරන්නට ලැබුණාට පස්සේ වියා කළුපනා කරනවා අනේ මටත් මේ ඉපිද ඉපිද මැරි මැරි යන සසර දුකෙන් මැදිලා දුකින් විතෙර කරවන වතුරාය සත්ත්‍ය අවබෝධ කරගන්න තියෙනව නම් කොට්ඨර තොද ද කියලා. මේ විදිනට නැවත නැවත ඉපදෙහ්නට සිදුවීම දුකක් බව තේරුමිගත්ත කෙනෙක් විතරක් ධර්මය අවබෝධ කරගන්න වීරයය කරනවා. විතකොට පිහ්වතුනි, මේ ලේක් ඉන්න ආයගෙන් වෘත් පිරිසක් වීරයය කරන්නේ අවබෝධයක් පිතිස හේතුවෙන දේවල් ලබා ගන්නද අනවබෝධය පිතිස හේතුවෙන දේවල් ලබාගන්නද? වැඩි පිරිසක්

වීරයය කරන්නේ අනවබෝධය පිණිස හේතුවෙන දේවල් ලබාගන්නයි. විහෙම නම් අප තුළ තිබිය යුතු වීරයය මොකක්දා ඔව් අවබෝධයක් පිණිස දෙයක් බ්‍රජාගැනීමට හේතු වහන්නා වූ වීරයයකුය තිබිය යුතු වන්නේ. ඒ වීරයයට බුදුරජාණන් වහන්සේ ව්‍යාලේ කුමක්ද සතර සමසක් ප්‍රධාන වීරයය යි. තුළන් අකුසල ධර්මයන් ප්‍රහාණාය තිරීම පිණිස කරන වීරයය, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණාය තිරීම පිණිස කරන වීරයය, තුළන් කුසල ධර්මයන් වැඩි දියුණු කරගැනීම පිණිස කරන වීරයය. මෙන්න මේ ආකාරයට අප කවුරුන් ඇති කරගත යුතු වන්නේ සතර සමසක් ප්‍රධාන වීරයයි.

මේ වෙනකොට අපි කවුරුන් කෙරියෙන් නමුත් වීරයය යනු කුමක්ද යන්න ඉගෙනගත්තා. දැන් අපි බලමු ඉන්දිය කියන්නේ මොකක්ද කියලා. මොහවිවද ඉන්දිය කියන්නේ. ඔව් බුදුරජාණන් වහන්සේ ව්‍යාල මේ ඇසට ඉන්දියයක් කියලා. කණ ත් ඉන්දියක්, නාසය ත් ඉන්දියක්, දිව ත් ඉන්දියක්, කය ත් ඉන්දියක්, මනස ත් ඉන්දියක්. දැන් අපි විමසලා බලමු මේ ආයතන හයට ඉන්දිය කියන්නේ ඇයි ද කියලා. කුමක් නිසා ද මේව ට ඉන්දිය කියන්නේ. ඔබ භොදුට මතක තබාගන්න සින මේ ඉන්දිය කියලා කියහේන් අලේ පිවිතය හා ප්‍රතිබඳ්ධව පවතින දේවයි. පිවිතය හා බැඳී පවතින දේවයි ඉන්දිය කියන්නේ. දැන් අපි ගත්තොත් අප තුළ පිටිවලා තිබේන්නා වූ මේ අධ්‍යාත්මික ආයතන හය නම් වූ ඉන්දියයන් අපට සින සින විදිහට, සින සින වෙලාවට වෙනස් කරන්න ප්‍රතිච්‍රිත දේවල් නොවෙයි. ඒවා අලේ පිවිතය හා බැඳී පවතින පිවිතයෙන් බැහැරට නො යන ස්වභාවයෙන් යුත්තයි. මේ ඉන්දියත් අලේ පිවිතය හා ප්‍රතිබඳ්ධවයි පවතින්නේ.

දැන් ඔබ නිතලා බලන්න ඔන්න කෙනෙක් ඉන්නවා විය රාජ්‍ය කාලයේ නිදාගන්න ලසස්ති වෙලා මෙහෙම කළුපනා කරනවා. මම නිදාගත්තාට පස්සේ මට රුප පේන්නෙත් නෑ. කණ් දෙකට ගැඹුද ඇතැහැන්නෙත් නෑ. නිදාගත්තාට පස්සේ නාසයට ගඟ සුවඳක් දැනෙන්නෙත් නෑ. දිවට රසයක් දැනෙන්නෙත් නෑ. ඒ නිසා මම ඇයේ දෙකයි, කණ් දෙකයි, නාසයයි, දිවයි ගෙවුවල බේත්තලයකට උලා වහලා තියලා ආයෙමත් උදේට නැගිවලා ඒවා හය කරගන්නවා. කරන්න ප්‍රතිච්‍රිත දෙයක් ද බං. විහෙම තමන්ට සින වුනාට, සින සින විදිහට වෙනස් කරන්න ප්‍රතිච්‍රිත දේවල් නොවෙයි. වෙනකොට අපට පැහැදිලිව පේනාව මේ ඉන්දිය කියලා කියන්නේ පිවිතය හා බැඳී පවතින දෙයට. බුදුරජාණන් වහන්සේ ව්‍යාලේ අන්න ඒ වගේ ම

ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රජාව කියන ධර්මයක් තමාගේ ජීවිතයෙන් බැහැරට නොයන ජීවිතය හා බැඳී පවතින ඉන්දියයන් බවට පත් කරගත යුතුයි යන්නයි.

අපි රෝයේ දිනයේදී ඉද්ධා ඉන්දිය ගැන ඉගෙනගත්තා මේ ඉද්ධාව තමා තුළ ඉන්දියක් වශයෙන් ඇතිකරගත්තා ආකාරය පිළිබඳව. අපි අද ඉගෙනගතිමත් සිරින්නේ වීර්යය ඉන්දියක් වශයෙන් තමා තුළ ඇතිකරගත්තා ආකාරය පිළිබඳවයි. මම මුලින් ඔබට කියලා දුන්නා ආර්යය තාවකයන් වශයෙන් අප තුළ ඇති කරගත යුතු වීර්යය ගැන. අප තුළ ඇති කරගත යුතු වීර්යය කුමක්ද? සතර සමසක් ප්‍රධාන වීර්යය. ඒ සතර සමසක් ප්‍රධාන වීර්යය තුළ සඳහන් වෙනවා හට නො ගත් අකුසල ධර්මයන් හට නො ගැනීම පිණිසන් හටගෙන තිබෙන්නා වූ අකුසල ධර්මයන් තම සිත තුළින් ප්‍රහාණාය කිරීමටත් වීර්යය ඇති කරගත යුතු බව. දැන් අපි බලමු මේ අපේ සිත් වල හටගත්තා වූ සිත් තුළින් ප්‍රහාණාය කළ යුතු ප්‍රමාණ අකුසල ධර්මයන් මොනවද කියලා. මොනවද අපේ සිත්වල හටගත්තා ප්‍රමාණ අකුසල ධර්මයන්. මේ සිත් තුළ අනුන්ගේ දේ කෙරෙහි ඉරිසියාව ඇතිවෙනවා. ඉරිසියාව කියන්නේ සිතේ හටගත්තා කුසලයක් ද? අකුසලයක් ද? අකුසලයක්. කේදිය ඇතිවෙනවා. කුසලයක් ද? අකුසලයක් ද? අකුසලයක්. වෙටරය, තරහව, මාන්ත්‍රය, විකර වික කම් කිරීම, ගුණුමකුකම් මේවා සිත් තුළ හටගත්තා කුසල් ද? අකුසල් ද? අකුසල්. මේ අකුසල් අපේ ජීවිතයේ යහපත පිණිස ද හේතුවන්නේ? අයහපත පිණිස ද? අයහපත පිණිස හේතුවෙන දේවල්. විහෙම නම මේවා සිත් තුළින් බැහැර කළ යුතු දේවල් ද, විහෙම නැත්ත්ම සිත් තුළ පැළපදියම් කරගත යුතු දේවල්ද? සිත් තුළින් බැහැර කළ යුතු දේවල්.

පිහ්වතුනි, මේ සිතක ඇතිවන අකුසල් කෙනෙකුගේ ජීවිතයට කොයිතරම් අයහපත පිණිස පවතිනවද කියන කාරණාය ගැන බුදුරජාණන් වහන්සේ ව්‍යුල ලස්සන බුද්ධ දේශනාවන් අංගුත්තර නිකායේ පස් වැනි ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මේ දේශනාවේ නම දෑනිය මරණසති සූත්‍රය. මේකේදී බුදුරජාණන් වහන්සේ ව්‍යුලා. මහත්තානි, දියුණු කරන ලද බහුල වශයෙන් ප්‍රගත් කරන ලද මරණසති හාවහාව මහත්ත්වා වෙයි. මහානිස්ස වෙයි. නිවන පිණිස ම හේතුවේ. නිවන පරාම කොට ඇත. මහත්තානි, කෙසේ වඩා ලද හාවිතා කරන ලද මරණ සතිය මහත්ත්ව වෙද? මහානිස්ස වන්නේද? නිවන පිණිස හේතු වන්නේද? බුදුරජාණන් වහන්සේ ව්‍යුලා මහත්තානි, මේ ගාසනයෙහි හික්ෂාව ද්‍රව්‍ය කාලය ඉක්ම ගොස් රාඩිය උදාවුණුට පස්සේ මෙහෙම සිහි කරන්න ඕන. ඒ තමයි මාගේ මරණය සිදුවීමට

හේතු කාරණා බොහෝමයි. විනම් සර්පයෙක් දැංච් කිරීමෙන් මාගේ මරණය සිදුවිය හැක. ගෝනුස්සෙක් හෝ පත්තකයෙක් දැංච් කිරීමෙන් මාගේ මරණය සිදුවිය හැක. පින්වතැනි, බුදුරජාණන් වහන්සේ මෙකෙදී කෙහෙකුගේ ජ්විතය අහිමිවය හැකි ජ්විතයට අන්තරාය පිණිස පවතින අවස්ථා සහ කුම කිපයක් දේශනා කරනවා. විනම් මා වැළඳ බිත හෝ නො දිර්නේන් ය. මාගේ පිත හෝ කිපයි, මාගේ සෙම හෝ කිපයි, මාගේ වාතය හෝ කිපයි, මිනිසුන් අතින් හෝ මාගේ මරණය සිදුවිය හැක, අමතුෂ්‍යයන් අතින් හෝ මාගේ මරණය සිදුවිය හැක. අන්ත ඒ විදිහට සිති කරන තික්ෂ්ව මේ අයුර්න් ද සිහිපත් කළ යුතුයි. රාත්‍රි කාලයේදී හෝ මාගේ මරණය සිදුවිය හැක. නමුත් මගේ ජ්විතයට අයහපත පිණිස පවතින අකුසල ධර්මයන් තවමත් මගේ සිත තුළින් ප්‍රතිණි වෙලා නැදුදු අන්ත විතකාට ඒ තික්ෂ්ව දැනගන්නවා තම සිත තුළ තිබෙන අකුසල ධර්මයන්. බුදුරජාණන් වහන්සේ වදාලේ පින්වත් මහජනාති, මේ විදිහට කෙහෙකුගේ ජ්විතයට අන්තරාය කර පිණිස පවතින ලාමක අකුසල ධර්මයක් ඒ සිත තුළින් ප්‍රහාණ කිරීම සඳහා දැඩි වීරෝයක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තමන් ඇඳ පැළඳ සිරින ආදුම්වලට ගිනි අරගත්තු කෙහෙක් තම තිස ගිනිගත්තු කෙහෙක් ඒ ගින්ත නිවහ්නට යම් ආකාරයේ උත්සාහයක්ද වීරෝයක් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට තම තමන් විසින් ඇති කරගත යුතු බවයි.

පින්වතැනි, මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තරම මේ ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීවීම ගැන, වීරෝය ගැන කියපු තවත් කෙහෙක් සොයාගන්නට බෑ. ඒ කියන්නේ වතරම් ම උන්වහන්සේ මේ අවිදායාවත්, තණ්හාවත් ප්‍රහාණය කරන ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන තික්ෂ්ව නිරන්තරයෙන් ම වර්ණනා කරපු කෙහෙක්. ඒකට හොඳම උදාහරණයක් තමයි.

ද්‍රව්‍යසක් භාග්‍යවන්න් වහන්සේ වික්නරා සල්වනයක වැඩ සිරියා. ඒ සල්වනයේ ම ආනන්ද, රේවත, අනුරූද්ධි, කස්සප, සඡරයුත්, මූගලත් කියන මහ තෙරැන් වහන්සේලාත් වැඩ සිරියා. දිනක් සාරපුත්ත මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමිත් වහන්සේ දිනාවට හැරලා අනනවා “අයුණුමත් ආනන්ද, මේ ගෝසිංග සල්වනය හරිම ලස්සනයි. රාත්‍රි කාලයට හරිම සුන්දරයි. මේ සල්ගස් පුරා අනුපතර මල් පිපිලා පිරිලා තියෙනවා. ඒ මල් සුවද නමාගෙන වින්නේ දිව්‍ය සුවදක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුණුමත් ආනන්ද මේ සල්වනය තවත් ලස්සන වෙන්නේ කොයි වගේ තික්ෂ්වන් වහන්සේලා මෙහි වැඩ සිරීමෙන් දී?” කියලා විතකාට

අනන්ද ස්වාමින් වහන්සේ පිළිබඳ දෙනවා. මේ සල්වනයේ වික හික්ෂුවක් ඉන්නවා ඒ හික්ෂුව බහුඡෘතයි. පිරසිදු නිවන් මග පෙන්වා දෙන මුල, මැද, අග සුන්දර වූ ධර්මය දුරාගෙනයි ඉන්නේ. අන්න වැඩු හික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේ සල්වනය තවත් ලස්සන වෙන්නේ.

රිට පස්සේ සාරපුත්‍ර ස්වාමින් වහන්සේ රේවන ස්වාමින් වහන්සේ දිනාර හැරලා අනනවා “ආයුත්මත් රේවතයෙහි” දැන් ඉතින් ආයුත්මත් අනන්දයන් වහන්සේට තේරෙන විදිහට මේ සල්වනය ලස්සන වෙන ආකාරය ගැන කිවිවා. ඉතින් ආයුත්මත් රේවතයන් වහන්සේන් මේ සල්වනය තව තවත් ලස්සන වෙන්නේ කොයි විදිනේ හික්ෂුන් වහන්සේලාගෙන් ද කියලා කියන්නට සින. විතකොට රේවන ස්වාමින් වහන්සේ කියනවා සාරපුත්තයන් වහන්ස, මේ සල්වනයේ හික්ෂුවක් ඉන්නවා ඒ හික්ෂුව සමාධී සමාපත්තිවලට සම වැදිලයි ඉන්නේ. ඒ හික්ෂුව විත්ත සමාධියෙන් ම යි ඉන්නේ. ඒ සමාධියෙන් බැහැරට යන්නේ නෑ. නිතර නිතර විද්‍රෝශනා වඩාත් අන්න වැඩු හික්ෂුන් වහන්සේලා මේ සල්වනයේ වැඩිසිරීමෙන් තමයි මේ සල්වනය තවත් ලස්සන වෙන්නේ.

ඉතින් මේ විදිහට විතන වැඩිසිරිය සියලුම ස්වාමින් වහන්සේලා තම තමන්ට තේරෙන විදිහට මේ සල්වනය ලස්සන වෙන විදිහ කිවිවා. රිටපස්සේ විතන වැඩි සිරි සියලුම ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ප්‍රගත හිතිල්ලා අනනවා ස්වාමින්, මේ ගෝසිංහ සල්වනය වඩාත් ලස්සන වෙන්නේ කෙඩු ආකාරයේ හික්ෂුන් වහන්සේලා මේ සල් වනයේ වැඩි සිරීමෙන්ද කියලා. විතකොට බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් මහණෙනි, ඒ හික්ෂුව දැන් වැඩාලා නිදහස් තැනකට ගිහිල්ලා පළගක් බැඳුගෙන වාසිවෙලා මේ විදිනේ අධිෂ්ථානයක් ඇතිකරගන්නවා, මේ ඇගේ ලේ, මස් වියලේවා. ඉතිරි වෙනොත් සම, නහර, ඇට ඉතිරිවේවා කියලා දැඩි වීරෝයින් යුතුව වාසිවෙනවා මම ධර්මය අවබෝධ කරන තුරාවට මේ ආසනයෙන් නැගිරින්නේ නෑ කියලා. පින්වත් මහණෙනි මම නම් කියන්නේ මෙන්න මෙඩු ආකාරයේ හික්ෂුන් වහන්සේලා මේ සල්වනයේ වැඩිසිරීමෙන් තමයි මේ සල්වනය තවත් ලස්සන වෙන්නේ කියලා.

අන්න බලන්න පින්වතුනි, වීරෝය කිරීම ගැන බුදුරජාණන් වහන්සේ වදාල දේ. මෙක අපට කරන්න පුත්වන් දෙයක්ද? බැර දෙයක්ද? පුත්වන් දෙයක්. මොකක්ද අවශ්‍යය වන්නේ අවශ්‍යය වන්නේ වීරෝය යි. බුදුරජාණන් වහන්සේගේ කාලේ වික ස්වාමින් වහන්සේ

නමක් හිටියා මේ ස්වාමීන් වහන්සේ මහතා වුනා. නමුත් මහතා වුණේ ධර්මය අවබෝධ කරන අදහසින් නෙවෙයි සැප විදින අදහසින්. නමුත් මහතා වෙලා පස්සේ කාලෙකදී මේ ස්වාමීන් වහන්සේ කළේපහා කළා මෙක හරුයන්හේ නෑ. හැමදාමත් මේ විදිහට ඉත්න බෑ. මමත් කොහොම හරි මේ කෙළෙස් නැතිකරුල දූහවා කියලා හිතාගෙන මොකද කළේ උදේ දානේ ව්‍යුහ කුරියට ගිහිල්ලා මෙන්න මෙවගේ වීර්යයක් ඇතිකරගෙන වාසිවුණා. මම ධර්මය අවබෝධ කරන තුරුවට මේ ආසනෙයෙන් නැගිටින්හේ නෑ. පැන් පාහය කරන්හෙත් නෑ. දානේ ව්‍යුහ්නේහේ නෑ. අඩු ගණනේ මේ ඉරියවිත් වෙනස් කරන්හේ නෑ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ විදිහට ද්‍රව්‍යක් හිටියා දෙකක් හිටියා දින පහක් හිටියා හත්වෙති ද්‍රව්‍යයේ සියලු කෙළෙස් ප්‍රහාණාය කරලා අමා නිවන් අවබෝධ කරගත්තා.

වත්කොට පින්වතුති, මේ විදිහට වීර්යය කරනවා කියන වික කරන්න පුළුවන් දෙයක්. ඒ මොකද කාවචත් කරන්න බැර දේවල් කරන්න ඕයෙන් නෑ. බුදුරජාතාන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේදී ඒ ධර්මය ගුවනුය කරපු සමහර ගුවකයේ ඉතා ඉක්මණ්න් ධර්මය අවබෝධ කරගත්තා. නමුත් ඒ විදිහට ඉතා ඉක්මණ්න් වැඩි කළක් ගත නො වීමට කළුන් ධර්මය අවබෝධ කරගත් ගුවකයේ හිටියේ රික දෙනයි. ඒකට හේතුව තමයි ඒ අයගේ පුණා ගක්තියත් සසර පුරුදේදත්. නමුත් බොහෝ පිරිසක් නිවන් මගේ ගමන් කළේ පුපාණා වූ වීර්යයක් යුතුවයි. ඒ වීර්යය නිසා ම දි. ඔවුන්ටත් මාරුග එලාවබෝධය ඇතිකරගන්න පුළුවන් වුණේ.

මෙකෙන් අපට ජේනවා වීර්යයක්නි තොරව කුසීතයා නම් මෙක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විහෙම නැතිව පැයක් හමාරක් හාවනා කරලා සමාධියක් ඇති නො වුනුහම අහේ මට නම් මෙක හරියන දෙයක් නෙවෙයි. මට පින් මදි වෙන්න ඇති කියලා අතහරන විකද කළයුතු වෙන්නේ නෑ. උන් මේ සිනක සමාධියක් ඇති කරගන්න පින බලපානවා නමුත් ඒ පින අපට බන්දේසියක තියලා කවුරුවත් දෙන්නේ නෑ. අපි ඒක ලබාගන්න යින. ඒ නිසා වීර්යය ම දි ඇති කරගත යුතු වෙන්නේ. ඔබට ඇතිලා ඇති සමහර අය කියන කතාවක් තමයි මම පවි කරන්හෙත් නෑ. ඒ නිසා පින් කරන්හෙත් නෑ කියලා නමුත් ඒක සිද්ධවෙන්න පුළුවන් දෙයක් ද බෑ. සමහරවිට කෙහෙක් කායිකව අකුසල් නො කරනවා වෙන්න පුළුවන්, වාවසිකවත් අකුසල් නො කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ හිත තුළ අකුසල් හටගන්න වික හවත්වන්න පුළුවන් දෙයක්ද ඒක කරන්න බෑ. නිරන්තරයෙන් ම මේ සිත තුළින් නැවතත් උපතක් කර යාමට අවශ්‍ය කරන කරම

සකස් කරලා දෙනවා.

දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න ඇන. මෙහන ඉන්නවද තරහා යන්නේ නැති අය ක්වුරුත් නෑ ඔක්කෝට ම තරහා යනවා. මෙතන ඉන්නවද ඉරිසියාව හට නොගන්න කෙනෙක් විහෙම ක්වුරුත් නෑ. මාන්නය ඇතිවෙනවා. විහෙම නම් මොකක්ද මේකට හේතුව. මේකට හේතුව තමයි අපි ක්වුරුත් පාවිච්ච කරන්නේ කුසලයට නැඹුරු වෙවිට, සුමගට තිය තිතක් නොවෙයි. කල්ප කාලාන්තරයක් තිස්සේ අකුසලයට නැඹුරු වූ නො මග ගිය තිතකි අපට තියෙන්නේ. ඒ නිසා මෙඩය වූ සිතක අකුසල් හටගන්නවා කියන කාරණය පුදුම සහගත දෙයක් නොවෙයි. දැන් අපට තේරෙනවා මේ සිත තුළ කුසල ධර්මයන් උපදාවාගන්න කොයිතරම් වීර්යය කළ යුතුද කියන කාරණය. අපි නොදුට මතක තියාගන්න ඇන වීර්යය ඉන්දුයක්ව නො පවතිනතාක් මේ සිත තුළ අකුසල් හටගන්න වික නවත්වන්න නම් පුත්තන්කමක් නෑ.

සමහර අවස්ථාවලදී අපි අලුම් කරන ප්‍රියමනාප වූ රුපයක් අපට ජේනවා. විහෙම නැත්තම් ඇලුම් කළ යුතු ගබිද අපගේ දෙසවන්වලට යොමුවෙනවා. විඛුද අවස්ථාවලදී ඇසින් ද්‍රින රුපය මුල් කරගෙන වික්කේ රාගය හටගන්නවා. වික්කේ ද්වේශය ඇතිවෙනවා. විහෙම නැත්තම් ඒ රුපය මුල් කරගෙන මුලාවීමකට පත්වෙනවා. විහෙම නම් පින්වතුනි, ඇසට පෙනෙන රුප මුල් කරගෙන රාග, ද්වේශ, මෝහ හටගන්නවා නම්, කණට ඇසෙන ගබිද මුල්කරගෙන රාග, ද්වේශ, මෝහ හටගන්නවා නම්, නාසයට දැනෙන ගද සුවද මුල් කරගෙන රාග, ද්වේශ, මෝහ හටගන්නවා නම් මේවා අපේ ඡ්‍රිතයට යහපත පිනිස ද පැවතින්නේ, අයහපත පිනිසද? අයහපත පිනිස. රාග, ද්වේශ, මෝහ කියන්නේ කුසල්ද අකුසල්දී අකුසල්. විහෙම නම් ඒ අකුසලය නවත්වන්න අපි මොකක් ද කරන්න ඇහෝ? සතර සම්ඟක් ප්‍රධාන වීර්යය. තුපන් අකුසල ධර්මයන් නො ඉපදාවීම පිනිස කරන වීර්යයට. විතකොට අපට මේකෙන් පැහැදිලිව තේරෙනවා අපේ සිත් තුළ අකුසල් හට අරගන්න වික නවත්වන්නේ වීර්යය ඉන්දුයක් බවට පත්වනු උවසටයි. ඒතාක් මේ සිත තුළ අකුසල ධර්මයන් හට අරගෙන ඒවා සිත් තුළ පැළපදියම් වෙනවා. ඒකට හේතුව තමයි ඒ අකුසල ධර්මයන් හටගන්න කොට ම වීම අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වීර්යය නොමැතිකම. තුපන් අකුසල ධර්මයන් තුපදාවීම පිනිස කරන වීර්යය නොමැතිවීම.

දැන් අපි තිතමු මෙහෙම ඕන්න කෙනෙක් මේ ලෝකයට

ඉපදුණුට පස්සේ අපි කියනවා වියා ඉපදුණු කියලා. දැන් අපි කිවිවා වියා ඉපදුණු කියලා අපි කුමක් උකල ද වියා ඉපදුණු කියලා කිවිවේ. අපට ජේනවා ඇස් දෙකක් ඉපදිලා තියෙනවා, කන් දෙකක් ඉපදිලා තියෙනවා, නාසයක් ඉපදිලා තියෙනවා, දිවක්, කයක්, මහසක් ඉපදිලා තියෙනවා. විතකොට අපි ඉපදුණු කියලා කිවිවේ මොනවටද? ඔවුන් මේ ආයතන හයට. රෝපස්සේ කාලයක් ගත වෙනකොට මේ ආයතන හය මෝරා යනවා. විතකොට අපි කියනවා වියා තරුණ කෙනෙක් කියලා. තරුණ වෙලා තියෙන්නෙන් මොනවටද? ආයතන හය. වියා ගෙඩ වෙනවා විතකොට ගෙඩවෙලා තියෙන්නෙන් ආයතන හය ම යි. වියා වයසට යනවා අපි කියනවා වියා වයසට ගිහිල්ලා කියලා වයසට ගිහිල්ලා තියෙන්නෙන් ඇස් දෙක, වයසට ගිහිල්ලා තියෙන්නෙන්, කන් දෙක. වයසට ගිහිල්ලා තියෙන්නේ නාසය, වයසට ගිහිල්ලා තියෙන්නේ දිව වයසට ගිහිල්ලා තියෙන්නේ කය, මහස කියන ආයතන හයමයි. ර්ලැගට වියා මැරෙනවා, අපි කියනවා වියා මැරූලා කියලා. විතකොට, මොනවද මේ මැරූලා තියෙන්නේ, මැරූලා තියෙන්නෙන් ආයතන හය ම යි. මේ ලේකයේ ඉපදි සිරින සෑම සත්ත්වයකුගේ ම පිළිත අවසන් වෙන්නේ මෙන්න මේ විදිහටයි.

නමුත් අපි භෞදින් මතක තබාගත යුතුයි මේ විදිහට ඉපදිලා, තරුණ වෙලා, වයසට ගිහිල්ලා, ගෙඩවෙලා, මැරූලා යන ආයතන හය විතනින් ඉවර වෙන්නේ නෑ. මේ ආයතන හය විසින්ම ආයෙමත් මෙවතිනිම වූ ආකාරයට ගෙඩවෙන, වයසට යන, මැරූ යන ආයතන හයක් ලැබෙන විදිහට කර්ම පොදුයකුන් රැකිකරලයි අවසන් වෙලා තියන්නේ. ඒ රැකි කරගෙන තිබෙන කර්මවලට අනුව ර්ලැග උපත බිත්තරයක් තුළින් වෙන්නට පුළුවන්, මෙි කුසක් තුළින් වෙන්නත් පුළුවන්, විහෙම නැත්ත්ම තෙන් පරිසරයේ හෝ ඕපපාතික උපතක් විය හැකියි. තුමන ආකාරයේ උපතක් ව්‍යවත් ලැබෙන්නේ ආයතන හයක්. මේකෙන් අපට ගෝරෙනවා විහෙමනිම් නැවත නැවතත් උපතක් කරා යාම පිතිස කර්ම සකස් කරලා දෙන්නේ වෙන කටුරුවත් නොවයි. මේ අපි ආදරයෙන් රැක බලා ගෙන්නා ආයතන හය විසිනුයි.

බුදුරජාණාන් වහන්සේ වදාලා පින්වත් මහතෙනුති, මේ ඇස් මුල්කරගෙන සසර පැවැත්ම සකස් කරලා දෙන්නේ මේ විදිහටයි. කන් මුල් කරගෙන සංසාර ගමන සකස් වෙන්නේ මේ විදිහටයි. නාසය, දිව, කය, මහස කියන ආයතන හය තුළින් අපට නිවනින් ඇත් කරවන සසර පැවැත්ම පිතිස කර්ම සකස් කරලා දෙන්නේ මේ විදිහටයි. ඒ පිළිබඳව බුදුරජාණාන් වහන්සේ මනාකොට පෙන්වා දෙනවා මාලුංක්‍ය පුත්ත සූත්‍ර දේශනාවේ දී.

“රැපං දිස්වා සත් මුට්ධා - පියතිමිත්තාන මහසි කරෝතේ සාරත්තචිත්තෙක් වේදේති - තක්කුව අජ්ජ්ජ්ඡ්සාය තිටිධිති. තස්ස ව්‍යුත්තින්ති වේදනා - අත්කා රැප සම්හවා අහිජ්ජ්ඡ්බාව විහේසා ව - විත්ත මස්සුපහක්කුති එව්ව ආචනතොශ දුක්ඛං - ආරා නිඩ්බාණා වුව්වති.”

“රැපං දිස්වා සත් මුට්ධා” සත්පරිදානයෙන් තොරව සිහිමුලාවෙලා ඇතෙහෙන් රැපයක් බැලුවට පස්සේ “පිය නිමිත්තාන මහසිකරෝතේ” ඒ බැලු රැපයයේ පිය සටහන් මෙහෙති කර කර ඉත්ත කොට සාරත්ත විත්තෙක් වේදේති” ඒකට ඇතෙලනවා. ඇලුතු සිහින් තමයි විදින්හේ “තක්කුව අජ්ජ්ඡ්සාය තිටිධිති.” විතකොට මොකද වෙන්හේ ඒ රැපය තුළ සිත බැස ගන්නවා. සිතට ඒ රැපය උරුගන්නවා. “තස්ස ව්‍යුත්තින්ති වේදනා අත්කා රැපසම්හවා” විතකොට ඒ රැපය මුල් කරගෙන නොයෙක් විදිම් හටගන්නවා. “අහිජ්ජ්ඡ්බාව විහේසා ව” බලවත් දොම්හසත්, පීඩාවත් නිසා “විත්ත මස්සුපහක්කුති.” ඒ දෙනාගේ සිත පෙළත්ත ගන්නවා. “එව්ව ආචනතොශ දුක්ඛං” ඔය විදිනට දුක රස් කරදේ “ආරා නිඩ්බාණා වුව්වති” ඒ තුළින් ම වියා නිවතින් ඇත් වෙලා යනවා.

පින්වතුනි, ඇසට පෙනෙන රැපය මුළුකරගෙන අපව නිවතින් ඇත් කරවන්නේ මේ විදිනට නම් අපි කවදාද මේකෙන් නිදහස් වෙන්හේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලිව අපව නිවත් මගෙන් ඇත්තින විදිය පෙන්වා දිලා තියෙනවද කියලා. ඒ වගේ ම තමයි නිවත ලංවෙන විදියත් බුදුරජාණන් වන්සේ පෙන්වා වදාලා ඒ තමයි “න සේ රැජ්ජති රැසපේසු - රැපං දිස්වා පතිස්සනොශ” වියා රැපයක් දුක්කට පස්සේ සිහිය පිහුවා ගන්නවා. ඒ නිසා ඒ රැපපට ඇතෙන්නේ නෑ. “විරත්ත විත්තෙක් වේදේති” නො ඇලුතු සිහින් විදිනවා “තක්කුව ණාජ්ජ්ඡ්සාය තිටිධිති” ඒ සිත රැපයයේ බැසගන්නේ නෑ. “දරාස්ස පස්සනොශ රැපං සේවකේ වාම වේදනා” යම් ආකාරයට ද රැපය දිනා බලන්නේ යම් ආකාරයකට ද ඒ විදිම සේවනය කරන්නේ “බියති නොප්‍රවති” කළම ගෙවෙනවා මිසක් රස් වෙන්නේ නෑ. “එව්ව අපවත්තෙක් දුක්ඛං” ඒ විදිනට දුක බැහැර කරදේ “සංතිකේ නිඩ්බාණා වුව්වති” නිවතට ලංවුණා කියනවා.

දැන් බලන්න පින්වතුනි, අපේ ජීවිතයට මේ දුක හදාලා දෙන්නේ අපි අලේ සිත හසුරුවන ආකාරයට දේ. අලේ ජීවිත තුළින් දුක බැහැර වන්නේද අපි අලේ සිත හසුරුවන විදිනටයි. දැන් ඔබ මොහොතක් නොදින් හිතලා බලන්න ඇසට පෙනෙන රැප මුළු කරගෙන මේ විදිනට

අපව තිවතින් ඇත් කරවනවා නම් ව්‍යෝග මුල්කරගෙන අතේ සින් තුළ භට අරගෙන තිබෙන්හේ කුසල් දී? අකුසල් දී? අකුසල්. විතකාට ඇසටට පෙනෙන රෘපය මුල්කරගෙන අකුසලයක් නම් හටගෙන තිබෙන්හේ විතන සිද්ධවෙලා තිබෙන්හේ මොකක්ද? තුපන් අකුසල ධර්මයක හටගෙනීමයි සිද්ධවෙලා තිබෙන්හේ. විහෙම නම් පින්වතුනි, අප තුළ ඇති කරගත යුතු වීරයය මොකක්ද? තුපන් අකුසල ධර්මයන් තුපදිවීම පිතිස කරන වීරයය යි. රෘපයක් දකින කාට ම ව්‍යුතින් හටගත්තා අකුසල් සහගත සිතිවිල්ල ප්‍රහාණාය කරන්න නම් අප තුළ තිබිය යුතු වික ම දේ තමයි වීරයය. ඊළගට බූමුරජාණන් වහන්දේ පෙන්වා දෙනවා කණ මුල් කරගෙන සසර පැවැත්ම සකස් කරලා දෙන ආකාරය පිළිබඳව.

“සද්ධං සුත්වා සති මුට්ධි” මුලාවන සිතින් යුතුව ගධිදයක් ඇසුවාට පස්සේ “පිය තිමිත්තං මහසිකරෝත්තේ” ව්‍යුති ගධිදයේ පීය සටහන් මෙහෙති කර කර සිටිදේ “සාර්ථක විත්තේ වේදේති” කණට ඇසුන ගධිදය සිති කර කර ඉදිදි ව්‍යුති ගධිදයට ඇලෙනවා. අභ්‍යනු සිතින් තමයි විදින්හේ. “තක්ච්ච අඡ්ජෙක්සාය තිවිධිති” විතකාට මොකද වෙන්හේ ව්‍යුති ගධිදය තුළ සිති බැසැගන්නවා “නස්ස ව්‍යුතින්ති වේද්‍යා අභ්‍යන්තා සද්ධස්ම්ඩවා” ව්‍යුති ගධිදය මුල්කරගෙන විය තුළ නොයෙක් විදීම් හට ගන්නවා. “අහිජේඩා ව ව්‍යෙෂා ව” විතකාට ඔහු තුළ ඇත්තේ බලවත් පීඩාව නිසා “විත්ත මස්ස්සපහණුදැති” ව්‍යුති සිති පෙනුන්න ගන්නවා. “ව්වං ආච්චනේ දුක්ඩිං” ඔය විදිහට දුක රස්කරන කාට “ආරා නිඩ්බාණං ව්‍යුවති” අන්ත වියාට අමා නිවන ඇත්වෙලා යනවා. පින්වතුනි, මේ ක්‍රියාවලිය අපගේ පිවිත තුළ සිද්ධවෙන තුරුවට අපට මේකෙන් තිද්දහස් වීමක් නම් ලැබෙන්නේ නඩ. යම් දිනක දී අපට පුලුවන් වුතෙනාන් ඇසට පෙනෙන රෘප මුල් කරගෙන ඇස තුළින් කර්ම සකස් වීමේ ක්‍රියාවලිය නැතිකර දමන්නට කණට ඇසෙන ගධිද මුල්කරගෙන කණ තුළින් කර්ම සකස්වීමේ ක්‍රියාවලිය නවතා දමන්නට නාසයට දැනෙන ගද සුවද මුල්කරගෙන නාසය තුළ කර්ම සකස්වීමේ ක්‍රියාවලිය නවතා දමන්නට ව්‍යුති වීමේ දුව, කය, මහස කියන ආයතන හය තුළ කර්ම සකස්වීම නැතිකර දමන්නට අන්න වීදාවයි අපි දුකෙන් නිදහස් වෙන්හේ.

දැන් ඔබට තේරෙනව ද මේ සිතේ හටගත්තා ව්‍යුති අකුසල් ප්‍රහාණාය කරන්නට කායිතරම් වීරයයක් අප තුළ ඇතිකර ගතයුදු යන්න. නමුත් අපි වීරයය කරනවා නම් කරන්න බැර දෙයකුත් නොවෙයි. පින්වතුනි, මේ සිති කියන්හේ අපට ඕන පැත්තකට හරවාගන්න පුලුවන්

විකක් බව තේරෙනවා. මම ඔබට මේ කාරණය පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි, බුද්‍රපාණාන් වහන්සේ ව්‍යාපාර අවිද්‍යා සහගත වික්‍රීදාතාත්‍යක් මුළු කරගෙන පිහක් කළාට පස්සේ වික්‍රීදාතාත්‍ය පිනට අනුව සකස් වෙනවා. අවිද්‍යා සහගත මහසකින් යම් පවත් සිදුකළාත් වික්‍රීදාතාත්‍ය පවත් අනුව සකස් වෙනවා. පිනට අනුව වික්‍රීදාතාත්‍ය සකස් ව්‍යාපාර මරණින් මත සැප ඇති සුගති ලොවක උපදිනවා, පවත් අනුව වික්‍රීදාතාත්‍ය සකස් ව්‍යාපාර මරණින් මත දුක් විපාක ලබාදෙන දුගතියේ ඉපදෙනවා. දැන් අපට පැහැදිලිව ජේනවා තම තමන් තම තමන්ගේ ජේනවාට ආදරය කරනවා නම් ඒ සියලු දෙනාම ඇති කරගත යුතු විකම දේ තමයි විරෝධ.

පින්වතුනි, අපි පවත්වන විරෝධ වික දිගට ම පවත්වන විකක් විය යුතුයි. ව්‍යෙම නො වූන නොත් ආයෙමත් අකුසල් හටගන්නවා. මේක තේරෙම් ගන්න මම පොඩි උපමාවක් කියන්නම්. සමහර අයට උපමාවෙනුත් තේරෙනවතෙන් තේද් ඔහ්න තියෙනවා වතුර පිරිවිව ලොකු ලිඛක්. කෙහෙක් අවෝල්ලා මේ ලිඳ දිහා බලනවා, නමුත් වතුර ජේන්නේ නෑ, දිය සේවේල්වමින් මුළුමතින් ම වතුර රික වැනිලැසි තියෙන්නේ. ඉතින් වියා මොකද කරන්නේ ලොකු හාපනයක් ගෙහැවිත් ලිඳ මැදින් ම වතුර විකක් ගන්නවා. විතකොට අර දිය සේවේල්වලට මොකද වෙන්නේ ඔක්කොම ලිඳ වටේට විකතුවෙලා වතුර රික ජේන්න ගන්නවා. නමුත් මොයා රික වේලාවක් යනකම් වතුර ගන්න වික නවත්වනවා. මොකද වෙන්නේ ආයෙමත් දිය සේවේල් වලින් ම වතුර වළ වහගන්නවා. නමුත් වික දිගට ම වතුර ගන්දේදී දිය සේවේල් වතුර වළ වටේ විකතුවෙලා තියෙනවා, මැදුට වින්නේ නෑ.

පින්වතුනි, මේ සිත කියන්නෙන් අන්න විඛුද වූ ආකාරයේ විකක්. අපි නිතමු කෙහෙක් ඉන්නවා වික ද්‍රව්‍යක් පැයක් දෙකක් හාවනා කරනවා. නමුත් ආයෙමත් රික දිනක් හාවනා නො කර ඉන්නවා. ද්‍රව්‍ය කිපයක් ගතවෙලා ආයෙමත් හාවනා කරන්න ගන්නවා. පූල්වත්ද ලේසියෙන් කරගන්න බෑ. අමාරදයි. මොකද ජේතුව හාවනාව තුළින් සිත තුළ ඇති කරගත් විත්ත ඒකාග්‍රතාවය පිරිහිලා. විතකොට අපට තේරෙනවා මේ සිත හාවනාව තුළන් දියුණු කරගන්න නම් ඉඹල හිටුව කරලා හරියන විකක් නොවෙයි. ඒ විරෝධ දිගට ම පැවත්විය යුතුයි. ඔබ දක්ෂ වුණෝත් ඔබ තුළ ඇති කරගන්න විරෝධ දිගට ම පවත්වන්න අන්න ව්‍යාපාර ඔබට හැකියාව ලැබෙනවා මේ මායාකාරී සිත දුමනය කරන්නට. විතකොට ඔබට පූල්වත් නිතේ වසගෙට පත් නොවී ඔබේ වසගෙට හිත පත්කරගන්න. මේ කාරණය ඔබට පැහැදිලි කිරීම ව මම තවත් උපමාවක් කියන්නම්. අපි කවුරුන් දන්න කියන කාරණයක්

නමයි ගෙම්බා කියන්නේ පැන පැන යන සතෙක් බව. කෙහෙක් මොකද කරන්නේ මේ ගෙම්බව අල්ලගෙන පොල්කටුවකට දානවා. පොල්කටුවට දැමු ගෙම්බා “ආ... හරි සේක්නේ” කියලා පොල්කටුවට වෙලා ඉදි ද නෑ. තියනවත් සමගම ආයෝමන් ව්‍යිශ්‍යට පනිනවා. විතකොට මොකද කරන්නේ ආයෝමන් ගෙම්බව අල්ලගෙන පොල්කටුවට දානවා. ඒ දැමුමන් ඉන්නේ නෑ. පොල්කටුවෙන් ව්‍යිශ්‍යට පනිනවා. මේ විදිහර ව්‍යිශ්‍යට පනින පනින වාරයක් ගානේ ම අල්ලගෙන ආයෝමන් පොල්කටුවටම දුමනවා. විතකොට මොකද වෙන්නේ මේ විදිහර කරද්දී කරද්දී ගෙම්බව හෙමිත් වෙනවා. රීටපස්සේ පොල්කටුවෙන් ව්‍යිශ්‍යට පනින්න මහන්සි ගන්නේ නෑ. ඒ තුළට ම වෙලා ඉන්නවා.

අන්න ඒ වගේ පින්වතුනි, අපි නිරන්තරයෙන්ම නිරතුරුව ම මේ තිතට තුළ ධීසල ධීර්මයන් පුරුදු කරනවා නම්, මේ සිත තුළ ගුණධීරම ඇති කරනව නම් මේ සිත කියන්නේ අපට දුමනය කරන්න පුළුවන් විකක්. තමන්ගේ වසගයට පත්කර ගන්නට පුළුවන් විකක්. අපි තිතමු මෙහෙම ඔබ අද විනාඩි පහලෝවක් භාවනා කරනවා, ඊළග දුවසේ භාවනා කරනවා විනාඩි දහයක් විහෙමද කළයුතු වෙන්නේ නෑ. අද විනාඩි පහලෝවක් නම් භාවනා කළේ ඊළග දුවසේ විනාඩි විස්සක් භාවනා කරන්න සින. ඊළග දුවසේ ඊටත් විඩා වැඩියෙන් භාවනා කරන කාලය වැඩා කරගන්න සින. විහෙම නො වුණ හොත් මේ සිත තුළ අකුසලයන් හට අරගෙන පෝෂණය වීම වුළක්වන්න බැං.

පින්වතුනි, මේ සිත තුළ අකුසලයන් හටගැනීම වික පාරට ම සිදුවෙන දෙයක් නොවේ. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. අපට පේෂනවා අපේ මිදුල්වල වූරි වූරි තත්ත්කාල පැළවෙලා තියෙනවා. විතකොට අපි ඒවා ගලවෙල විනාඩි කරල දානවා. නමුත් මිදුලේ තියෙන වූරි වූරි තත්ත්කාල ගලවන්නේ නැතිව ඉන්නවා. මොකද වෙන්නේ ඒවා ටික ටික ලොකුවෙලා සාමාන්‍ය ප්‍රමාණයේ පැළුම් වෙනවා. කාලයක් ගතවෙනකොට ඒ පැළුම් තවත් ලොකුවෙලා ලොකු ගස් වෙනවා. අන්න ඒ වගේ අපේ සිත තුළ ඔන්න යම් කරැණුක් නිසා තරහක් ඇතිවෙනවා. නමුත් අපි මේක ගණන් ගන්නේ නෑ. මේ තරහ කියන්නේ සිත තුළ ඇතිවන අකුසලයක් කියලා ඒක ප්‍රහාණ්‍ය කරන්න වීරයයක් ගන්නේ නෑ. මොකද වෙන්නේ මේ තරහ පෝෂණය වෙවී අභ්‍යුත්ලා ආරවුල් හටගෙන බද්ධ වෙටරයක් බවට පත්වෙනවා. ඊට පස්සේ සංසාරයේ උපදින උපදින ආත්මවල දී පවා මේ ප්‍රාගැනීම දිගින් දිගට ම යනවා. දැන් අපි පැහැදිලිව ම දැන්නවා මේ සිතක ඇතිවන තරහ කියන්නේ ඉතා ඉක්මනින් ප්‍රහාණ්‍ය කළයුතු අකුසලයක්. අපේ සිතට තරහක් වැනි අකුසලයක් ඇති වූ විට තරහක් තරහක්

කිය කියා තිරියට ඒක ප්‍රහාණය කරන්න බිං. ඒක ප්‍රහාණය කරන්න නම් මේ අකුසලය නිසා ඇතිවන ආදිනව සිහිකළ යුතුයි. මේ තරහව මුල් කරගෙන මගේ පිටතයට කොසිතරම් අයහපත පිණිස හේතුවන දේ සිදුවෙනවාදා? මේ තරහ මුල් කරගෙන ආරවුල් හට ගන්නවා. මරණින් මත මේ අකුසලය මුල් කරගෙන තිරිසන් රෝකයේ ඉපදේශී, ප්‍රේත ලෝකයේ ඉපදේශී, තිරයේ උපදින්නර සිදුවේවි කියලා මේකේ ආදිනව සිහිකරලා ම ඩ මේකෙන් නිදහස් වෙන්න පුත්වන්කම ලැබෙන්නේ.

ව්‍ය නිසා අපි සතර සමසක් ප්‍රධාන ව්‍යායය ම ඩ ඇති කරගත යුතුවන්නේ. රිට පස්සේ ව්‍ය ව්‍යායය ඉන්දියක් බවට පත් කරගන්න යින. පින්වතුනි, අපි භෞදින් මතක තබාගන්න යින මේ විදිහට තුපන් අකුසල ධර්මයන් තුපදිල්ම පිණිසන්, උපන්නාවූ අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිසන් හට නොගත් කුසලයන් හටගෙන්ම පිණිසන් හටගත් කුසල ධර්මයන් වැඩි දියුණු කිරීමටත් අප තුළ ඇති කරගත යුතු වික ම දේ තමයි ඉපදේශීන් මැරෙමින් සතර අපායේ වැට් වැට් යන සංසාර ගමනේ බිය දැකීම. ව්‍යඛ කෙනා තමයි මේ ව්‍යායය ඇති කරගන්නේ.

ඩුලරජාණන් වහන්සේ වැඩසිටිය කාලේ වික ස්වාමීන් වහන්සේ නමක් තිරියා. මේ ස්වාමීන් වහන්සේ ගමට පිණ්ඩාතේ වැඩිලා පිණ්ඩාතේ කරගෙන දානේ වළඳුව ආපසු වැඩින කොට දැක්ක වික ගංගාවක්. මේක දැකපු ගමන් මේ ස්වාමීන් වහන්සේට තිතුණු ගගට බැහැලා පැන් පහසු වුණෙන් භෞදිය කියලා. ඉතින් සිවුරු, පාත්තර ගං ඉවුරේ තියලා ගගට බැහැලා පැන් පහසු වුණා. මේ අතරේ ගෙයක් මංකොල්ල කාලා යන භෞරක් රාජනටයන්ට හසුවෙයි යන බියෙන් ගංඕවුරේ තිබුණු පාත්තරයට රත්තර බුඩික දාලා පැනලා ගියා. ඉතින් රාජනටයේ භෞර පස්සේන් පත්න ගෙන විද්‍යාදි දැක්කා විකපාරට ම ගෙශ කවුද කෙනෙක් විබෙනවා. වටපිට බලනකාට පාත්තරයේ රත්තර බවින් තියෙනවා. රිට පස්සේ මොකද වුණේ මෙන්න මෙන්න බවින් වික්කම භෞර අනුවත්තා කියලා අර කිසිදෙශක් නො දැන්නා අහිංසක භාමුදුරුවේ අල්ලගෙන රජතුමා පැගට අරගෙන ගියා. රජතුමා අත් කළා මේ ස්වාමීන් වහන්සේට උල තියලා මරන්න කියලා. ඉතින් වධකයේ ඇවේල්ලා අන්දෙකෙන් අල්ලගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට උල තිබිබා.

පින්වතුනි, මහ කාරුණික වූ ඩුලරජාණන් වහන්සේ මේක දැක්කා. ඩුලරජාණන් වහන්සේ ඉරැධි බලයෙන් විතනට වැඩිම කළා. වැඩිම කරලා ව්‍ය ස්වාමීන් වහන්සේට සසරින් විතෙර කරවන ධර්මය

දේශනා කළා. කියාදුන්හි ව්‍යාපෘතිය තුවනුය කරපු ව්‍යාපෘතියෙන් සියලු අකුසල ධරුමයන් ප්‍රහාරුය කරලා සත්තිස් බෝධිපාක්ෂික ධරුම නමැති කුසල ධරුමයන් උපද්‍රවාගෙන ව්‍යාපෘතිය දී ම පිරිණිවන් පස්වා.

විතකාට අපට පැහැදිලිවම තේරෙනවා මේ ධරුම මාර්ගය තුළ විනුරාස්‍ය සත්තාය ධරුමාවබේදය පිතිස වීර්යය කරන්නේ සංසාර බිය දැකින කෙනෙක් විතරයි. ඔබ මොනොතක් සිතලා බලන්න ඔන්න කඩුරා හර කෙනෙක් ඔබේ සිත රදෙන ව්‍යවහාරක් කියනවා. ඊට පස්සේ ඉතින් ඩුල් ඩුල්ල ඉන්නවා. “අසවලා මට මෙයේ කිවේය” කිය කිය හිත හිතා ඉන්නවා. විතකාට ඔබේ යාලවෙක් පැහැදිලිවම ඇති ප්‍රාග්ධනය ව්‍යාපෘතිය නැතෙන් කියලා. විතකාට ඔබට පුළුවන්ද ඒක සිතින් අතහරන්න බෑ. ඔය නම් කියයි මටහේ කිවේවේ කියනවා තේදා? බණු භාවනා කරන කෙනෙකුට මේ වගේ දෙයක් කිවේවාත් විතනින් ව්‍යාපෘතා විය භාවනා කරලා ඉවරයි. මොකක්ද මේකට තේතුව ව්‍යාපෘතා මම, මගේ, මගේ ආත්මය වශයෙන් නිත්‍යයි කියලා ගැනීම තමයි මේ දේ සිද්ධාච්චිමට තේතු වෙන්නේ.

නමුත් පින්වතුනි, බුදුරජාතාන් වහන්සේ පෙන්වා දුන්නේ සිත, කිය, ව්‍යවහාර මුළුකරගෙන තමන් අතින් සිදුවූතා යම් අකුසලයක් ඇත්ද ව්‍යාපෘතිය අකුසල් සිතින් බැහැර කරන්න කියලා. හිත හිතා ඉන්න ව්‍යාපෘතා. පින්වතුනි, අප අතින් සිදුවූතා අකුසල් නැවත නැවත සිහිකිරීම මේවගේ දෙයක්. විනම් කිසිම අශ්‍රුරකින් ප්‍රශ්නයක් නැති වල් පැළැටි වලට ව්‍යාපෘති පෝරයි දම දමා එවා පෝෂණය කරනවා වගේ දෙයක්. ව්‍යාපෘතිය අප කළයුතු වන්නේ වල් පැළැටි වර්ධනය කිරීම නොව උදුම්මායි.

බලන්න අංගුලිමාල භාමුදුරුවන්ගේ ප්‍රාග්ධනය ව්‍යාපෘතියෙන් වහන්සේට කොයි තරම් වීර්යය සම්පන්න සිතක්ද තිබුණේ කියන්නේ තමන් අතින් සිදුවූතා සියලුදේම අමතක කරන්න තරම් වීර්යයක් තිබුණා. දැන් වෙන කෙනෙක් නම් මමන් බුදුරජාතාන් වහන්සේ පස්සෙන් කඩුවක් අරගෙන ගියා තේදේ කියලා විහෙනම් කන්නෙන් නැ, බෙන්නෙන් නැ, භාවනා කරන්නත් බෑ, සිත භාඛ ගන්නත් බෑ, නින්ද යන්නෙන් නැ, කම්පා වෙවි මෙයා වික්කේ සමාජයට වෙදුනා කරනවා. මම අනිංසක කෙනෙක් මාව අංගුලිමාල කළේ ගුරුන්වහන්සේ විසින්. වික්කේ සමාජයට වෙදුනා කරනවා. ඒක කළෙන් නැ. විහෙම නැත්නම් යාලවන්ට වෙදුනා කරනවා මට හම්බවූණ් පාප මිතුයේ මොවුන් තමයි ගුරුන් වහන්සේට කේපාම් කියලා මාව මේ තත්වට පත්කලේ

කියලා. විහෙම කපුළුත් නෑ. මහනුවලා පාරට බහිනකාට කොහොම තියෙන්න ඇත්දී? මෙයා තමයි අපේ අම්මා මැරැවේ, අපේ තාත්තත් මැරැවේ මෙයා තමයි අපේ අක්කත් මැරැවේ. මෙයා අපේ නංගිලාත් මැරැවා කියලා සමාජය ම ඇගිල්ල දික්කලා. විහෙම තියද්දී සිත හඳුගෙන සමාධියක් ඇති කරගත්ත කියන්නේ සමහර අය මරන්න හඳුන කොට අනේ මාව මරන්න විපා කියලා කිසේසන්න ඇති. නමුත් ඒ සියලු දේ ම අමතක කරලා සමාධියක් ඇති කරගත්න තරම් වීරියයන්න කෙනෙක් වුණා. දැන් අපට තමයි මේ වූටි දෙයක් සිද්ධ වුණාහම ඇති. නමුත් බලන්න ආඟලිමාල හාමුදුරැවේ තුළ තිබූ වීරියය වීරියයයෙන් තොර ගමනක් බුද්ධ ශාසනය තුළ නෑ.

පින්වතුනි, අපි දැන්නවා මේ ධර්ම මාර්ගයේ අපට ගමන් කරන්න තියෙන්නේ සිල, සමාධි, ප්‍රජා වශයෙන්. දැන් බලන්න අපට සිලයක් ආරක්ෂා කරන්නත් කොයි තරම් වීරියයක් තියෙන්න සින ද කියලා. ඒ තිසා ඉපදෙමින් මැරෙමන් යන සසර ගමනේ තිබෙන අනතුර දැකින කෙනෙක් විතරයි මේ අකුසල ධර්මයන් ප්‍රහාණාය කරන්නත්, කුසල ධර්මයන් උපදාවා ගන්නත් වීරියය කරන්නේ. සමහර අය ඉන්නවා කොවිචර ධර්මය ඇහුවත් ගේරෙන්නේ නෑ. මේ ධර්මය ගුවණාය කරන අයගෙන් බොහෝම සුල පිරිසක් විතරයි මේක ගේරෙම් ග්‍යෙන්නේ. නමුත් සමහර අය කියාගෙන යනවා ඔය විදිහට ධර්මය කියද්ද ලෝකේ ම තිවත් දැක්කොත් කියලා. සිද්ධවෙන්න ප්‍රථමත් දෙයක්ද? කිසි දිනෙක සිදුවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලේ, නිය සිළට ගත් පස් රික වගේ ඉතාම සුල පිරිසක් විතරයි ධර්මාවක්දය කරායන්නේ කියලා.

උන්වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකයේ ඉන්න මීතිසුන් කොටස් තුනකට වෙන් කරලා පළවෙති කොටස තමයි, 'කිරාසා' නිරාසා කියලා කියන්නේ මේ ජ්‍යෙතයේ දී ධර්මය අවබෝධ කරන්න කළුපනා නො කරන පිරිස. බුදුරජාණන් වහන්සේ මේකේද ලස්සන උපමාවක් වදාලා. බොහෝම දුක සේ ජ්‍යෙතවෙන හරයට අදින්න පළදින්න ඇඟුමක් නෑති කුසගින්නට හර හමන් කිසේක් නෑති රෝඩී කොල්ලෙක් ඉන්නවා. මේ රෝඩී කොල්ලට යම් දිනක දී ආරංඩ් වෙනවා අසවල් නුවර නිටපු අසවල් නම් ඇති රාජ කුමාරයා ඔවුනු පැළදුවා කියලා, රජකම ලබාගත්තා කියලා ආරංඩ් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාල මේ රෝඩී කොල්ලට මේක ආරංඩ් වූණාට ඔහුට අදහසක්වත් ඇතිවෙන්නේ නෑ. ඇනේ මම කවදද ඔවුනු පැළදින්නේ කියලා. රජකම ලබාගත්තා කියලා අදහසක්වත් ඇතිවෙන්නේ නෑ කියනවා. ඒ මොකද හේතුව රෝඩී කොල්ලට කවදවත් රජකම ලබාගත්ත බෑ. අන්න ඒ

වගේ කෙනෙකට දැනගහන්න ලැබෙනවා අසවල් ආචාසයේ සිරී අසවල් ස්වාමීන් වහන්සේ සේතාපන්න වෙලා කියලා. අසවල් ස්වාමීන් වහන්සේ රහන්වෙලා කියලා. නමුත් වියාට අදහසක්වත් ඇතිවහන්හේ නං. අනේ මමත් කවද දා? සේතාපන්න වෙන්නේ කියලා මටත් මේ ධර්මය අවබෝධ කරගන්න ඇත්තැම් කොට්ටර හොඳ දා? කියලා වියාට සිතෙන්නේ නං. අන්න විම කොටසට අයිති පිරිස මේ ජ්විතයේ දී ධර්මය අවබෝධ කරන්නේ නං. විඛිදු ආකාරයේ අයගේ ජ්විතේ තුළ තිබෙන්නේ ඇඳුම් අදින විකයි, හොඳට කන බොන විකයි, රී.වී. බැඳුළුයි, විනෝද ගමන් යෘමයි විතරය ඉන් මත්තට ජ්විතය ගැන සිතන්නේ නං. කුමන ආකාරයෙන් හෝ ජ්විත්වීම ගැන විතර ම සි සිතන්නේ. ඒ මත්තේ ම නැහෙනවා, මිසක් ඉන් විහාට ජ්විතය ගැන යමක් සිතන්නේ නං. අන්න ඒ පිරිස බුදුරජාණන් වහන්සේ හැඳුන්වුවා නිරාසා කියලා.

රීපගර බුදුරජාණන් වහන්සේ විදාහ දෙවනි පිරිස තමයි ‘අසංසු’ ‘අසංසු’ කියන්නේ මේ ජ්විතය තුළදී ධර්මය අවබෝධ කරන්න කළුපනා කරන පිරිස. උන්වහන්සේ පෙන්වා දෙනවා වික රාජ කුමාරයෙකට ආරංඩී වෙනවා අසවල් නුවර සිරී අසවල් නම් ඇති රාජ කුමාරය ඕවුතු පැලදුවා කියලා. මෙක ආරංඩී වුණ වෙලාවේ සිටම මේ රාජ කුමාරය ඇතිලි ගැන ගැන ඉන්නවා අන් මම කවදාද රජකම බැභාගන්නේ, මම කවදද ඕවුතු පැපින්නේ කියලා කළ බල බැලා ඉන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කෙනෙකට දැනගන්න ලැබෙනවා ආරංඩී වෙනවා අසවල් ආචාසයේ වැඩ සිරී අසවල් නම් ඇති ස්වාමීන් වහන්සේ සේතාපන්න වෙලා කියලා, විතකොට මෙයාත් කළුපනා කරනවා මම කවදද සේතාපන්න වෙන්නේ කියලා. අන්න විඛිදු ආකාරයට මේ ජ්විතය තුමදී ධර්මය අවබෝධ කරන්න කළුපනා කරන පිරිසක් (අසංසු) කියලා හැඳුන්වුවා.

මේකෙන් අපට පැනැදිලිවම පෙනෙන දෙයක් තමයි මේ ලේකයේ වැඩි පිරිසක් සිරින්නේ ධර්මය අවබෝධ කරන්න කළුපනා නොකරන පිරිසකුදී. ඉතාමත්ම සුළු පිරිසකට විතරය මේ ධර්මය අවබෝධ කරන්න එනි කියලා කළුපනාවක්වත් ඇතිවහන්නේ. ඒ සුළු පිරිස අතරෙන් වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන් තේදා? ඔව් මොකක්ද මෙකට හේතුව පිරිමි අය නිතාගෙන ඉන්නේ භාවනා කරන වික, සිල් රකින වික, බණ අහන වික පිරිමිකමට ගැලපෙන දෙයක් නොවෙයි කියලා. දැන් අපි ගත්තෙක් තරුණ මහත්මයෙක් මේ වැඩසටහන්වලට සහනාගිවෙල බණ භාවනා කළුත් වටේ ඉන්න අතිත් යාලවෝ රික විකතුවෙලා මේ පුද්ගලයට හැඳුළුවට ගක් කරනවා. අන්න විඛි

අවස්ථාවක විය තුළ ගුද්ධ වීරයය, සති, සමාධි, ප්‍රයුෂ කියන වේචා ඉහැලුදියක් බවට පත්වෙලා නැත්තාම් භාවනා කරන වික අත හරිනවා. සිල් රැකිත්තේ නෑ. බිත් අහන්තේ නෑ. ව් නිසා අපි ඉතා ඉක්මනින් මෙම ගුද්ධ, වීරයය, සති, සමාධි, ප්‍රයුෂ කියන ධර්මයන් අප තුළ වඩා වර්ධනය කරගන්න යිනි. විතකොට මේ ලෝකයේ කාවචත් බෑ අපට යින එන එන විදිහට නවත්තා. රීර පස්සේ අපි ජිවත්වෙන්නේ අපට යින විදිහටයි.

රීලගට බූදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ තව පිරිසක් ඉන්නවා ව් තමයි රහතන් වහන්සේලා මේකෙදීන් බූදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්වා දෙනවා වික රජ කෙනෙකුට ආරංඩි වෙනවා අසවල් නුවර සිරි අසවල් රාජ කුමාරයා ඔවුනු පැළඳවා කියලා. නමුත් ඔවුට අදහසක්වත් ඇතිවෙන්නේ නෑ. අතේ මමත් කවඹුද ඔවුනු පැළඳින්නේ කියලා. අදහසක්වත් ඇතිවෙන්නේ නෑ කියනවා. මේ රජතුමාට මෙහෙම තිගෙන්න ගේතුව කුමක්ද? ඔවු රජතුමාට පැළඳිය යුතු තවත් ඔවුන්ක් නැති නිසා. අන්න ව් වගේ වික රහතන් වහන්සේ නමකට දැනගන්න ලැබෙනවා අසවල් ආවාසයේ සිරි අසවල් ස්වාමින් වහන්සේ සේවාපන්න වෙලා කියලා. නමුත් මේක දැනගෙන්ත කියලා මේ රහතන් වහන්සේට අදහසක්වත් ඇතිවෙන්නේ නෑ. අතේ මමත් කවඹුද සේවාපන්න වෙන්නේ කියලා. මම කවඹුද රහත් වෙන්නේ කියලා. මේකට ගේතුව තමයි රහතන් වහන්සේට නැවත නැවත කළයුතු දෙයක් නෑ. කළයුතු සියල්ල කරලා අවසන්. බූදුරජාණන් වහන්සේ අන්න ව් පිරිස හැඳින්වියේ 'විගොස' කියලා.

මේකෙන් අපට පැහැදිලි වෙනවා මේ ලෝකයේ සියලු දෙනා ම ධර්මය අවබෝධ කරන්නේ නෑ කියන කාරණය. නමුත් සමහරා කියනවා ඔය විදිහට බිත් කියාගෙන තියෙයාත් ලෝකය ම නිවන් දකි කියලා. විතකොට මොකද වෙන්නේ කියලා. මේ කියමන සත්‍යයක් දී? අසත්‍යයක් දී? අසන්‍යයක් සිද්ධිය තැකි දෙයක්ද සිදු නො වන දෙයක් දී? සිදු නො වන දෙයක්. ව් මේ ධර්මය ගුවනුය නො කරපු පෘථිගේ උද්ධිය කියන කට්ටලක්.

දැන් අපි ගත්තොත් කෙනෙක් භාවනා කරන්න ගත්තට පස්සේ වටේ ඉන්න අය පුත්‍රවන් තරම් කරන්නේ ඔවුව ධර්ම මාර්ගයෙන් බැහැර කරවීමටසි උත්සන කරන්නේ. කළකානු මිතුයෙක් තිරියෙයාත් විතරක් ලේසි පැහැවෙන් ධර්ම මාර්ගය තුළ ගමත් කරන්න පුත්‍රවන්. තමන් ධර්ම මාර්ගයේ ගමන් කරනවිට කුසල් දහම් දියුණු කිරීමට තිබෙන උනන්දුව හින වුණ නොත් හෝ අරතියක් ඇති වුණ විට

කළපනානු මිත්‍රයා ලෑය තිරියෙයේ විය තුළ වීරයය ඇති කරවනවා. කුසල් දහම් උපදාවා ගැනීමේ වට්හාකම ගැන කිය දෙනවා.

බූදුරජාතාන් වහන්සේ වැඩසිටි කාලයේ දී සේෂ්‍රා කියලා ස්වාමීන් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමීන් වහන්සේ අවුරුදු විසිපහක් ම භාවනා කළා. නමුත් සමාධි මාගුයක්වත් ඇතිකරගන්න බැර වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේක මට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මම සිවුරු හැරලා ගෙදර ගිහින් පින් දහම් කරගෙන දිවි ගෙවනවා කියලා කල්පනා කළා. ඒ වෙලාවේ බූදුරජාතාන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ සිත තුළ ඇතිවුණා සිතිවිල්ල දිවැස් තුවනින් දැක්කා. දැක්කා, බූදුරජාතාන් වහන්සේ විතැනට වැඩිම කරල සේෂ්‍රා ස්වාමීන් වහන්සේගෙන් අනන්වා “පින්වත් සේෂ්‍රා” ඔබ සිත තුළ මෙබදු ආකාරයේ සිතුවිල්ලක් ඇතිවුණා හේදි? ඒක සැබඳවක් දී කියලා. සේෂ්‍රා ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්ස විය සැබඳ ය. පින්වත් සේෂ්‍රා ඔබ ගිහිව සිටියදී විනා වාදනය කරන්න දක්ෂ කෙනෙක් හේදි? විතකොට සේෂ්‍රා ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිති, මම විනා වාදනය කරන්න දක්ෂයෙක් තමයි. බූදුරජාතාන් වහන්සේ අනන්වා සේෂ්‍රායෙහි, විනාවේ තත් ගොඩාක් තද කළාම විනාවේ මිහිර හඩක් තැනෝදේ? “නැත් ස්වාමිති” විහෙම නම් සේෂ්‍රා, විනාවේ තත් බුරුල් කරලා විනාව වයන කොට මිහිර හඩක් විනවදා? නැත ස්වාමිති. භාග්‍යවතුන් වහන්ස, විනාවේ තත් මධ්‍යස්ථාව තද කර තිබෙන විටය ඒ තුළින් මිහිර හඩක් තැනෝදේනේ.

පින්වත් සේෂ්‍රායෙහි, ඔබ තුළ ඇතිකරගත යුතු වීරයයත් අන්න ඒ වගේ විකක්. වීරයය ඉතා දැඩිව ගන් විට විය සිනේ විසිරුමටය හේතු වෙන්නේ වීරයය නීන බවට පත්වුණාට පස්සේ ඒක කුසිතහාවය පිණිසයි හේතු වෙන්නේ. ඒ නිසා සේෂ්‍රා ඔබත් ඔය වීරයය මධ්‍යස්ථාව කරගන්න. විතකොට පුළුවන් වෙනවා වින්ත සමාධියක් ඇතිකරගන්න කියලා බූදුරජාතාන් වහන්සේ සේෂ්‍රා ස්වාමීන් වහන්සේට ධර්මය දේශනා කළා. සේෂ්‍රා ස්වාමීන් වහන්සේට් පුළුවන් වුණා ඒ තුළින් බූද්ධ ගාසනය සම්පූර්ණ කරගන්න. උන් සමහර විට ඔබට තිනෙහිනට පුළුවන් මා තුළ තිබෙන වීරයයත් වැඩි නිසාද දහන්නේ නෑ මේ සමාධියක් ඇති කරගන්න බැරවුණෝ කියලා. මේ භාවනා කිරීම මට කරන්න පුළුවන් දෙයක් නොවෙයි කියලා. නමුත් ඔබ පැයක් දෙකක් භාවනා කරලා භාවනා කරන වික අතහරන්න විපා. සමහර අය ඉන්නවා භාවනා කරන්න වීරයය ආරම්භ කරනවා. නමුත් ඒ වීරයය දිගට ම පවත්වන්නේ නෑ. ටික වේලාවක් භාවනා කරලා අතහරලා දානවා. ඒ

විදිහට කරලා මේක දියුණු කරන්න බං. ‘ආරද්ධ විරෝධ’ දිගටම පවත්වන්න යිනි. විහෙම නො වුතු නොත් මොකද වෙන්නේ.

අපි හිතමු විටිනා කියන මැණික් ගල් කිපයක් තියෙනවා පොලුව යට. නමුත් ඒ මැණික් ගල් තියෙන්නේ පොලුවේ අඩි විකසිය විකක් යටත්. ඉතින් කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ මේ මැණික් ගල් ගන්න හිතාගෙන බොහෝම වෙහෙස මහන්සිවෙලා අඩි විස්සක් විතර හාරනවා. විතකාට මැණික් ගල් හම්බවේද නං. මෙයා තවත් මහන්සිවෙලා අඩි පහහක් යටට පොලුව හාරනවා. ඒත් මැණික් ගල් නං. කමක් නං ඉතින් තව රිකක් හාරලා බලමුකොළ කියලා අමාරුවෙන් අඩි අසුවක් දක්වා හාරනවා විතකාට මැණික් හමුවේද නං. මොකද හේතුව මැණික් ගල් තියෙන්නේ අඩි විකසිය විකක් යටත්. විහෙම හම් අඩි අසුවක් හමාරුවට වැඩක් වෙන්නේ නං. ඒ මැණික් ගල් ගන්න නම් අඩි විකසිය විකක් ම හාරන්න යිනි. ඉතින් මෙයා අමාරුවෙන් අමාරුවෙන් කමක් නං අඩි සීයයක් ම හාරලා බලමුවා කියලා අඩි සීයයක් හාරනවා. දැන් මෙයාට මැණික් ලැබෙනවාද ලැබෙන්නේ නං. මෙයා මොකද කරන්නේ මෙතන මැණික් ගල් නං. මැණික් නොයන වික මට කරන්න පුළුවන් දෙයක් නොවේද. මැණික් හම්බවෙනවා නම් හාරපු හරිය නොදුවම ඇති කියලා. විතනින් ඉස්සරහට පොලුව හාරන වික නවත්වෙලා විතනින් යන්න යනවා. මැණික් ගල් ගන්න තව කොට්ටුවරක්ද හාරන්න තිබුණේ අඩි විකයි.

අන්න ඒ විගේ පින්වතුනි, ඔබ හාටනා කරගෙන යනකාට මේ සමාධිය කියන වික වික පාරට ම ඇතිකරගන්න පුළුවන් දෙයක් නොවේදි. සමහර අය ඉන්නවා ටික වේලාවක් හාටනා කරන කොට සමාධිය ඇතිකරගන්න පුළුවන් අය. නමුත් ඒක හැම කෙනෙකුට ම නං. විහෙම ඉක්මනින් සිතේ සමාධියක් ඇතිකරගන්න පුළුවන්කම ලැබෙන්නේ පුණු ගෙක්තිය නිසයි. නමුත් ඕනෑම කෙනෙකුට සමාධිය ඇති කරගන්න පුළුවන්. මොකක්ද අවශ්‍ය වෙන්නේ විරෝධ. ඒ නිසා අපි දිගට ම හාටනාව කරගෙන යන්න යිනි. පින්වතුනි, මේ දුර්ලතව ලැබූණ මනුස්ස ජීවිතේදී අපට මේක කරගන්න බැරවුණාත් අපි මනුෂ්‍ය ජීවිතේ එම පැයෝජන ගත්තේ නැති කෙනෙක් වෙනවා. ඔබ නොදින් මතක තබාගන්න යින මේ බුද්ධ ගාසනය කියලා කියන්නේ සීලයට නොවේද, සමාධියටත් නොවේද, පුද්‍යාවටත් නොවේද, විමුක්ති කුණා දැරුණනයටද. ඒ නිසා සිල් රකිනවා කියන වික මේ බුද්ධ ගාසනය තුළ පොඩි දෙයක් නමුත් සීලයකින් තොරව බුද්ධ ගාසනයක ඉදිරි ගමනක් නං.

බුදුරජාණන් වහන්සේ වදාලා මතුස්ස පීවිතයන් බුද්ධ ගාසනයන් මූණාගසුන අවස්ථාවක කෙහෙකුට පුළුවන් රහන් එලය දක්වා හිත දියුණු කරන්න මතුෂ්‍ය පීවිතයන් බුද්ධ ගාසනයන් ලබුණා අවස්ථාවක දී කෙහෙකුට පුළුවන් අනාගාමී එල දක්වා සිත දියුණු කරන්න. විහෙම නැත්ත්ම මේ දුර්ලහ කරණා දෙක මුණ ගසුන විවක දී කෙහෙකුට පුළුවන් සකඳුගාලී වෙන්න, සේතාපන්න වෙන්න පුළුවන්. විහෙමත් නැත්ත්ම ධම්මානුසාර්, ඉද්ධානුසාර් වෙන්න පුළුවන්. පින්වතුන්, අප සියලු දෙනාටමත් මේ උයේලා තිබෙන්නේ අන්න විඛ්‍ය ආකාරයේ පරම දුර්ලහ වූ අවස්ථාවක්. අපිට උයේලා තියෙන මේ අවස්ථාවේදී අවුම තරමේ සේතාපන්න එලයටවත් පත්වෙන්න නො ලබුණාන් වැඩක් නෑ. ව්ක හරයට අතට ලැබුණු වටිනා කියන තැග්ගක් උහළවත් නො බලා විසි කළා වගේ වෙනවා. විනිසා අපට පීවන්වෙන්න තිබෙන්නේ ඉතාම කෙරේ කාලයයි. බුදුරජාණන් වහන්සේ වදාලේ “අජ්පමිදං හික්බවේ මතුස්සාන් ආයු” පින්වත් මහත්තාන්, මේ මතුෂ්‍යාට පීවත්වෙන්න තිබෙන්නේ ඉතාම කෙරේ කාලයයි. “ගමනියෝ සම පරායනෝ” මිය පර්ලොව යන්න සිද්ධ වෙනවා. “කත්ථබිං කුසලං වරිතබිං බුහ්මවරයා” ව් නිසා උතුම් පීවිතයක් ම යි ගත කරන්න ඕනෑ. තුන් දෙරින් කුසලය ම යි පුරුදු කළ යුත්තේ. “තත්ටී පාතස්ස ආමරණා” මොකද මේ ලෝකයේ ඉපදුණා කෙහෙකුට නො මැර ඉන්න නම් බි කියලය බුදුරජාණන් වහන්සේ වදාලේ.

ව් නිසා මේ පින්වත් කවුරැන් අධිජ්ධානයක් ඇති කරගන්න මේ මතුෂ්‍ය පීවිතය අවසන් වෙන්නට මත්තෙන් මමත් මේ ගොතම බුද්ධ ගාසනය තුළ දී ම උතුම් වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නවා කියලා. ව් සඳහා මේ සියලු දෙනාට ම මේ ශ්‍රී සද්ධර්මය උපකාර වේවා.

සාදු! සාදු! සාදු!!!

ඉගමවිභාශ්‍ය පින්තර චස්සානය අභ්‍යාගු

කත් ඉතුදුය අභ්‍යාගු

ගේරතර මහා සංස්කෘතියෙන් ඇටැස්සි.

පුද්ධාච්චන පිත්වත්ති,

අද අපට ලැබේවිට මාතාකාව සූර්ය වංශයේ ඉපදුණු මහා සංජ්‍යාල මූතිදානාන් වූ දෙවි මිනිස් ලෝකයාගේ අසමස්ම ගාස්තාන් වහන්සේගේ වන ගෙතම සම්බුද්‍රපානාන් වහන්සේගේ ගාසනයේ වැසිය යුතු ආර්ථ අභ්‍යාගු තමන්ගේ පීටිතයට වතුරාස් සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අං කර ගත යුතු ගුණ ධර්ම අතර පාව ඉන්දිය ධර්මයන්හි පවතින සති ඉන්දිය කියන ඒ පර්ම ගම්හිර ධර්ම කොට්ඨාය යි.

ඉතින් බුදුරජානාන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වෙවිට මොහොතේ උන්වහන්සේ ලෝක දිහා බැලුවා. බලුල කළුපනා කළා, “කිවිලේන මේ අධිගතං” මං මේ ධර්මය අවබෝධ කලේ ගොඩක් දුක් විදුලා “හලන්දුනි පකාසිතුං” මේ ධර්මය මිනිස්සුන්ට කියන්න ගියෙත් මම ගොඩක් වෙහෙසට පත් වෙනවා. “රාගදොසපරේතේනි නායං ධම්මේ සූසම්බුද්ධේ” ලෝක සත්ත්වය ඉන්නේ රාග ද්වේෂ තුළ රාගයෙන් ද්වේෂයෙන් වහාට මොකුත් නං. “නායං ධම්මේ සූසම්බුද්ධේ” මේ ධර්මය අවබෝධ කරන වික ලෝසි නං. ඒ නිසා “පටිසේෂනගාමිං තිපුණාං” තථාගතයන් වහන්සේගේ ධර්මය පටිසේෂනගාමි යි. ඒ කියන්නේ ගංගාවක් දිගේ ඉහළට පීනහවා වගේ ඒක හරි අපහසු කාර්යයක්. එහෙත් ලෝක සත්ත්වයා ගමන් කරන්නේ අනුසේදනගාමි

වැඩපිළිවෙළක. ඒ කියන්නේ ගංගාවේ පහළට පිහානව වගේ. ගෙක පහළට යන්න හරි ලේසි ඉදුගන්න වික විතරයි තියෙන්නේ, උත්සාහයක්, කිසි ම දෙයක් අවශ්‍යය වෙන්නේ නං.

ඉතින් පින්වතුනි, පටිසේශ්තගාමී මාර්ගය තමා ආර්යය අෂ්ධාංජික මාර්ගය. "පටිසේශ්තගාමී නිපුණු ගම්හිරි දුද්දසා අතුෂ්‍ය" මේ මාර්ගය ගොඩාක් දුෂ්කරයි. දුද්දසා කියන්නේ දකින්න අමාර යි, අතුෂ්‍ය. කියන්නේ අතිශයින් ම සියුම්. රාගරත්තාන දක්ඩින්ති රාගයෙන් රත්වෙවිව අයට මේක ජේන්නේ නං. තමොක්ඩන්ධෙන ආවචා. සත්වයා ඉන්නේ මෝඩිකම්න් වැකිලා කියලා උන්වහන්සේ දැක්කා. ඒ දැකු විදිය හරි දෑ? වැරදි දෑ? ඒක සහතික ඇත්තක්. විතකොට ඒ සර්වයූයන් වහන්සේගේ අවබෝධය.

රට පස්සේ බුදුරජානාන් වහන්සේගේ මේ අදහස සහම්පති බුහ්ම රාජය දැකළා, විතනැට ඇවිල්ලා දත්ත ගහලා නමස්කාර කරා කිවිවා, "හාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතුවීල්ලක් පහළ වුණා. ස්වාමීනි, ඒ සිතිවීල්ල හොඳ විකක් තොවේ. මේ ලෝකේ ඉන්නවා කෙපෙස් අඩු සත්වයන් අජ්පරජක්ඛ පාතිකා ඒ වගේ ම මේ ලෝකේ ඉන්නවා කෙපෙස් වැඩි සත්ත්වයන් මහාරජක්ඛ පාතිකා ඒ වගේ ම මේ ලෝකේ ඉන්නවා තික්බිත්දියේ ඒ කියන්නේ ඉදුරන් ගොඩාක් තියුණු අය ඉන්නවා. ඒ වගේ ම මේ ලෝකේ ඉන්නවා, මුදින්දියේ ඉදුරන් ගොඩාක් මපද අය ඉන්නවා. ඒක නිසා ස්වාමීනි, හාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා. අවබෝධ කරන අය පහළ වෙනවා කියලා කිවිවා.

අන්න ඒ ආරාධිනාවෙන් තමා උන්වහන්සේ මේ ලෝකේ දිහා බැලුවේ. ඒ ආරාධිනාවෙන් පස්සේ උන්වහන්සේ ලෝකේ දිහා බැලුවා. උන්වහන්සේට ලෝකේ පොනුතා හරියට නෙළම් පොකුතාක් වගේ. උන්වහන්සේ දැක්කා මේ වෙළාවේ නෙළම් පොකුතාක්. ආන්න ඒ නෙළම් පොකුනේ තිබුණා ඉර විෂිය වැට්ටිව හරියේ පිපෙන නෙළම් මල්. ආන්න ඒ වගේ තමයි. සමහර සත්වයෝ ඉන්නවා ධර්මය ඇතිවිව හැරියේ අවබෝධ කරගන්නට පුළුවන්.

ඒ වගේ ම නෙළම් පොකුනේ තියනවා බාගෙට පිපුණා නෙළම්. මල් පොහොටුව මෝරාලා තියෙන්නේ. ඒ වගේ සමහර සත්වයෝ ඉන්නවා ධර්මය විස්තර වශයෙන් කියදේදී අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම ඒ නෙළම් පොකුනේ තියනවා බොහෝම රිකක් මෝරපු නෙළම් මල්. ඉතින් ඒ වගේ නෙළම් පිපෙන්න ගොඩාක් කාලයක් යනවා. ආන්න ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්නවා කෙපෙස් වැඩි අය. ඒ වගේ ම මේ ලෝකේ ඉන්නවා කෙපෙස් අඩු අය.

වේකට පාලුයෙන් කියනවා “තික්වින්දියේ”, වේ කියන්නේ ඉදුරන් තියුණු යි. ඉදුරන් කියන්නේ ගුද්ධා, විර්යය, සති, සමාධි, ප්‍රයුෂ කියන ඉන්දිය ධර්ම පහ යි. වේ ඉන්දිය ධර්මයන් තියුණු අය ලෝකේ ඉන්නවා. වේ වගේ ම ඉන්නවා මුදින්දියේ වේ කියන්නේ සමහර අයගේ ඉන්දියන් ගොඩාක් මඟයි. මඟයි කියන්නේ මොකක් දී? විතකොට වේ නෙවුම් පොකුණ දැකළා උන්වහන්සේ ප්‍රකාශයක් කළා. අපාරැනා තේසං අමතස්ස ද්වාරා - යෝ සේතුවන්නේ පමුකද්වන්තු සද්ධිං බුදුරජාණන් වහන්සේ විසින් අමා මහ නිවන් දොර විවෘත කරන ලදී. දෙ සටන් ඇති අය ගුද්ධාව මුදන්වා. විඛ ඉදුල උන්වහන්සේ මේ ලෝකේට වතුරාර්ථ සත්‍යය ධර්මය දේශනා කොට වදාලා. අන්න විතැන දී පින්වතුනි, උන්වහන්සේ දැක්කා ඉදුරන් තියුණු අය. විතැන ඉදුරන් කියන්නේ ගුද්ධා විර්යය, සති, සමාධි, ප්‍රයුෂ කියන ඉදුරන් තියුණු අය.

වේ ඉන්දිය මට්ටම් තියුණු අයට වතුරාර්ථ සත්‍යය ඉතා ඉක්මණින් පහසුවෙන් අවබෝධ කර ගන්න පූජාවන්. මොනව ද වේ ඉන්දිය ධර්ම ගුද්ධාව, විර්යය, සතිය, සමාධිය, ප්‍රයුෂව. ගුද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදිලිම යි. වේ වගේ ම ආකාලික ශ්‍රී සද්ධිර්මය කෙරෙහි තියෙන පැහැදිලිම යි. වේ වගේ ම ආර්ය මහා සංස් රජ්‍යනය කෙරෙහි තියෙන පැහැදිලිම යි. වේක තමා ගුද්ධා ඉන්දිය. අනිත් වික තමයි විර්ය ඉන්දිය. විර්ය කියන්නේ තුපන් කුසල් උපද්‍රවා ගැනීමට කරන විර්ය. තමන් ඇති කර ගත්ත කුසල් දහම් වැඩි දියුණු කර ගැනීමට කරන විර්ය යි. වේ වගේ ම තුපන් අකුසල් තුපද්‍රවීමට කරන විර්ය යි. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන විර්ය. තුන් වෙනි වික තමයි සති ඉන්දිය.

හාගෘවතුන් වහන්සේ විස්තර කරනවා විහාන සූත්‍රයේ දී විරකතම්ප විරහාසිතම්ප. (අතීතයේ කරප කියපු දේවල් වියාට හොඳට සිහිපත් කිරීමට පුවුවන්.) වේ වගේ ම උන්වහන්සේ විස්තර කරනවා කායේ කායනුපස්සි වහරති. මේ කාය පිළිබඳව යථාර්ථය දකිමන් වාසය කරනවා. වේදනාසු වේදනාතුපස්සි වහරති. වේදනාවේ යථාර්ථය තුවනින් දකිමන් වාසය කරනවා. වේ වගේ ම දම්මෙසු දම්මාතුපස්සි වහරති. මහසිකාරය නිසා හටගන්න මේ ධර්මයන් පංච උපාධානස්කන්ධය, ආයතන හය, පංචතිවරණ. වතුරාර්ය සත්‍යය කියන මේ ධර්ම කොටස් පිළිබඳව යථාර්ථයෙන්, තුවනින් දකිමන් වාසය කිරීම තමයි සති ඉන්දිය. වේ කියන්නේ සතර සතිපත්ධානයට යි සති ඉන්දිය කියලා කියන්නේ, සමාධි ඉන්දිය ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ දාන හතරට.

පළවෙනි ධිෂානය, දෙවෙනි ධිෂානය, තුන්වෙනි ධිෂානය, නතරවෙනි ධිෂානය, පැකුද්කා ඉන්දිය කියලා කියන්නේ වතුරාර්ය සත්‍යය ධර්මයට යි. විතකොට මේ තමයි ඉන්දිය මට්ටම් පහ. තථාගතයන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ ඉන්දිය මට්ටම් පහ ගැන.

“මහතෙනි, මම මේ දෙවියන් සහිත, මාරයන් සහිත, දෙවි මිනිස් ප්‍රජාව තුළ, මේ පංච ඉන්දිය ධර්මයන්ගේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වගේ ම සමුද්‍යයත්, අස්ථාගමයත්, (සමුද්‍ය කියන්නේ ඉන්දිය ධර්මයන්ගේ හට ගැනීම යි. අස්ථාගමය කියන්නේ ඉන්දිය ධර්මයන්ගේ ආහාරය, නැති වී යාම යි.) ආශ්වාදය කියන්නේ ඉන්දිය ධර්මයන්ගේ තියෙන සැප ස්වර්පය යි. ආදීනවය කියන්නේ වෙනස් වී යාම යි. මෙන්න මේ කරුණු පහ යට්ටර්පයෙන් අවබෝධ කරන තුරු දෙවියන් සහිත ලේඛයේ සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා කියලා ප්‍රතිඵු දුන්නේ නෑ. උන්වහන්සේ මේ ඉන්දිය ධර්මයන් පිළිබඳව, ඉන්දිය ධර්මයන්ගේ හටගෙනීමත්, නැති වී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යට්ටර්පයෙන් අවබෝධ කරලා මේ ලේඛයට ප්‍රතිඵු දුන්නා “සම්මා සම්බුද්ධ” කියලා.

විතකොට මේ ඉන්දිය ධර්මය වැඩිය යුතු මාර්ගය තමයි ආර්ය අෂේදාංගික මාර්ගය. ව්‍යනම් මෙය තමන්ගේ ඡ්‍යෙවින් ඉන්දියයන් වශයෙන් පිහිටින්නට සිහේ. කෙනෙකුගේ ගිරිරයෙන් ඇසක් අයින් කළුත්, කත්‍රක් අයින් කළුත් ඡ්‍යෙවින් වීම සම්පූර්ණ නෑ. ඒ වගේ ම සති ඉන්දිය තමන්ගේ ඡ්‍යෙවිතයෙන් වෙනස් කරන්න බැර විදියට ඡ්‍යෙවිතය තුළ ඉන්දියක් වශයෙන් පවතින්නට සිහේ. ඒ තමයි සතිපරීඩානයේ පවතින සිහිය. සති ඉන්දිය, ඉන්දිය මට්ටම් අතිශයින් ම ප්‍රබිඳ වුණාට පසු මේ ඡ්‍යෙවිතයේ දී ම නිකෙලස් හාවයට පත්වෙන්න පුළුවන්. ඊට වඩා අඩු වුණාත් අරහත් මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊටත් වඩා අඩු වුණාත් අනාගාමී එලයට පත් වෙනවා. ඊටත් වඩා අඩු වුණාත් අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊටත් වඩා අඩු වුණාත් සකලාගාමී එලයට පත් වුණ කෙනෙක් බවට පත් වෙනවා. ඊටත් වඩා අඩු වුණාත් සකලාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ගුද්ධානුසාර, දම්මානුසාර මට්ටම්වලට අයිති වෙනවා. මේ ඉන්දිය ධර්ම කොහොත්ම නැත්නම් අනුත්වත් අන්ධ්‍යාල පෘත්‍රයෙක් වෙනවා. ඒ ගොල්ලෝ ගාසනයෙන් බැහැර ඇය. ගාසනයට අයිති ඔය කිවිව ගාවකයන්වයි.

මේ කාසනයේ පුතිපදා තියෙනවා හතරක්. ඒ පුතිපදා හතරට ධර්ම මාර්ගයේ ගමන් කරන සියලු දෙනා ම අසිති වෙනවා. ඕනෑම ම කෙනෙක් විතුරුර්හ සත්‍යය අවබෝධ කරන්නනේ මේ පුතිපදා හතරන් විකක යි.

1. සුඩා පටිපදා බිජ්‍යාහිංස්කූ
2. දුක්ඩා පටිපදා බිජ්‍යාහිංස්කූ
3. සුඩා පටිපදා දන්ඩාහිංස්කූ
4. දුක්ඩා පටිපදා දන්ඩාහිංස්කූ

සුඩා පටිපදා බිජ්‍යාහිංස්කූ කියන පටිපදාව තුළීන් තමයි සාර්පුත්ත මහ රහතන් වහන්සේ තිකෙපස් අරහත්වය සාක්ෂාත් කළේ. මුගලන් හාමුදරුවේ සාක්ෂාත් කළේ දුක්ඩා පටිපදා බිජ්‍යාහිංස්කූ කියන පටිපදාව තුළීන්. සුඩා පටිපදා කියලා කියන්නේ ඒ ආර්ස ක්‍රාවකයා ගමන් කරන මාර්ගය ඉතා සැපදායක යි. ඒ කියන්නේ මෙන්න මෙහෙම යි.

මේ ලේඛ් සමහර අය ඉන්නවා කෙපෙස් වැඩි යි, සමහර අය ඉන්නවා කෙපෙස් අඩු යි. කෙපෙස් අඩු අයට පාලියෙන් කියනවා අප්පරැජක්ඩ පාතිකා කෙපෙස් වැඩි අයට කියනවා මණාරජක්ඩ පාතිකා. විතකෙටාට සුඩා පටිපදා කියලා කියන්නේ, සාර්පුත්ත මහරහතන් වහන්සේ රහත්වීමට පෙර උන්වහන්සේට රාගය තිබුණේ පොඩිඩ යි. ගොඩික් තිබුණේ නෑ. තරහා තිබුණේ ටික යි. ඒ වගේ ම මුලාවට පත්වෙන ස්වභාවය ගොඩික් අඩු යි, රාග, ද්වේශ, මෝහ අඩු යි. කාටදී සාර්පුත්ත මහ රහතන් වහන්සේට. කෙනෙකුට රාගය බරපතල නම් වියට අභිත් වෙන්නේ දුකක් තේ දී? ආන්න ඒ තියුණු රාගය, තිබිඩ සරාගේ සැරුපුත් හාමුදරුවන්ට නෑ. ඒක නිසා උන්වහන්සේ දුක් දොම්ඩක් විදින්හේ නෑ. උන්වහන්සේගේ ද්වේශය අධික නෑ. අධික ද්වේශය නිසා හටගන්නා දුක් දොම්ඩස් නෑ. උන්වහන්සේගේ රාවරීමේ ස්වභාවයත් අධික නෑ. ඒ කියන්නේ අධික මෝඩිකම්න් හටගන්නා දුක් දොම්ඩස් ද උන්වහන්සේට නෑ. විම නිසා උන්වහන්සේගේ පුතිපදාව ගොඩික් සැප දුයකයි.

බිජ්‍යාහිංස්කූ කියන්නේ සාර්පුත්ත මහ රහතන් වහන්සේගේ ඉන්දිය ධර්මයන් ඉතාමත් ම ඉක්මණාව, තියුණු විදියට වැඩෙනවා. ගුද්ධාව ගොඩික් දියුණු යි. සඳ්ධා විරිය, සත්, සමාධි, ප්‍රයුතා කියන ඉන්දිය ධර්මයන් ගොඩික් පුබලට දියුණු වෙලා තියෙනවා. බිජ්‍යාහිංස්කූ කියලා කියන්නේ ඒ ඉන්දිය මට්ටම ගොඩික් දියුණු නිසා ඉතා ඉක්මණාව නිකෙපෙස් අරහත් එල සමාධියට පත්වුණ කෙනෙක්

වුණා. ඒ තමයි සූඩාපටිප්පා බිජ්-පාහිඹැක්සා කියලා හැඳින් වුයේ.

අනිත් වික තමයි දුක්බා පටිප්පා බිජ්-පාහිඹැක්සා. මුගලන් රහතන් වහන්සේ අයත් වහන්නේ දුක්බා පටිප්පා බිජ්-පාහිඹැක්සා කියන පටිපදාච්ච යි. ඒ කියන්නේ, ඒ ප්‍රතිපදාච්ච ගමන් කරන ආයට රාගය ගොඩාක් තියෙනවා. ඒ නිසා රාගය නිසා හට ගන්නා දුක් දෙම්භිනස් වැඩි යි. ද්-වේශයන් ගොඩාක් තියුණු විදියට තියෙනවා. විම නිසා ද්-වේශය නිසා හට ගන්නා දුක් දෙම්භිනස් වැඩි යි. මෝහය ගොඩාක් වැඩි යි. විම නිසා මෝඩිකම නිසා හට ගන්නා දුක් දෙම්භිනස් ද වැඩි යි. විම නිසා ප්‍රතිපදාච්ච දුක යි ද? සැප යි ද? දුක යි නේ ද. බිජ්-පාහිඹැක්සා කියන්නේ ගුද්ධා, වීරෝය, සති, සමාධි, ප්‍රයු යන පංච ඉන්දියන් ඉතාමත් ම ඉක්මණින් වැඩෙනවා. ඒක නිසා ඉතා ඉක්මණින් අරහත්වයට පත් වී ව්‍යුතා. ඒත් ප්‍රතිපදාච්ච දුකයි.

අනිත් වික තමයි සූඩා පටිප්පා ද්-ඩැඩිජැක්සා. විතැන සූඩා පටිප්පා ද්-ඩැඩිජැක්සා කියලා හඳුන්වන්නේ ඒ ප්‍රතිපදාච්ච ගමන් කරන කෙනාට රාග, ද්-වේශ, මෝහ අඩු යි. රාග, ද්-වේශ, මෝහ අඩු නිසා රාග, ද්-වේශ, මෝහ වැඩි වීමෙන් හට ගන්නා දුක් දෙම්භිනස් අඩු යි. ඒක නිසා ප්‍රතිපදාච්ච සැපයි. ඉතින් පංච ඉන්දිය ධර්ම ඉතාමත් ම මැදුයි. තියුණු නඩ. මධ්‍යම ප්‍රමාණයේ යි පටින්නේ. ඒ නිසා නිකෙලෙස් අරහත්වයට පත් වීම රිකක් ප්‍රමාද යි. ඒ තමයි සූඩා පටිප්පා ද්-ඩැඩිජැක්සා පටිප්පාච්ච දුකයි.

අනිත් වික තමයි දුක්බා පටිප්පා ද්-ඩැඩිජැක්සා ඒ ප්‍රතිපදාච්ච ගමන් කරන කෙනාට රාග, ද්-වේශ, මෝහ අධික ලෙස තියෙනවා. ඒක නිසා ඒ රාග, ද්-වේශ, මෝහ නිසා හට ගන්නා දුක් දෙම්භිනස් බහුල වශයෙන් පටින්නවා. ඒක නිසා ඒ කෙනාගේ පටිප්පාච්ච දුකයි. ඒ වගේ ම වියාගේ ආර්ථ සත්‍ය අවබෝධනයේ ප්‍රමාදයි. මොකද, ගුද්ධා වීරෝය, සති, සමාධි, ප්‍රයු කියන ඉන්දිය ධර්මයන් වැඩෙන්නේ මැදු වශයෙන්. ප්‍රබිල වශයෙන් වැඩෙන්නේ නඩ.

ඉතින් මෙම ප්‍රතිපදාච්ච භතරට මෙතැන ඉන්න ආයත් අයිති යි. ඒක ඉතින් අපි දැන්නේ නඩ. විය දැන්නේ බුදුරජාණන් වහන්සේ. විය දැන්ගන්නේ ඉන්දිය පරෝ-පරියත්ත සාමාජිකයෙන්. වෙන කිසි කෙනෙකුට මේක භෞත්ත බඩ. බුදුරජාණන් වහන්සේට තියෙනවා දස බල කුඩාණයන්. පස්වන දස බල කුඩාණයේ තියෙනවා, “පරස්ත්තාත් පර ප්‍රශ්නලෙහා ඉන්දිය පරෝ-පරියත්ත ය යතාභ්‍යත් පරතාත්.” මේ ලෝකේ සියලු ම ප්‍රදෑගලයන්ගේ වතුරාර්ජ සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ හැකියාව දන්න වික ම වික උත්තමය තමයි සූඩා උපදුණු

මහා මූණිවරයානාන් වහන්සේ වන ගෞහම සම්බුද්‍රරජානාන් වහන්සේ. ලෝකයේ වෙන කිසිකෙනෙකුට එ්වා සොයන්න බැහැ. නමුත් තමන්ට විය සොයා ගන්නට පුළුවන්. ඇයි ඒ? තමන්ගේ හැරී දින්හේ තමන් නේ දී බාහිර කෙනෙකුට එ් ප්‍රතිපදාව හොයන්න අමාරු යි.

විතකොට මෙතන සති ඉන්දිය තුළ බුද්‍රරජානාන් වහන්සේ විස්තර කරනවා “ආතාපි සම්පරානේ සතිමා වහෙයිස ලෝකේ, අනිර්ක්ඩා දේමනස්සං” ආතාපි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, සම්පරානේ කෙලෙස් තවන තුවනින් යුතුව, සතිමා සිහියෙන් යුතුව, වහෙයිස ලෝකේ දුක නම් වූ ලෝකය තුළ අනිර්ක්ඩාදේමනස්සං දැඩි ආකාව දුකකි.

ආන්න ඒ ලෝකය තුළ කායේ කායානුපස්සි වහරති. මේ සතර මහා ධාතන්ගෙන් හටගන්ත ගෙරිරය පිළිබඳව සිහියෙන් දක්මින් යටාර්ථය තුවනින් දක්මින් වාසය කරනවා මෙය තමයි පළවන සතිපරිධානය. දෙවනි වික තමයි ආතාපි සම්පරානේ සතිමා වහෙයිස ලෝකේ අනිර්ක්ඩාදේමනස්සං වේදනාසු වේදනානුපස්සි වහරති. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, කෙලෙස් දුරට කරන තුවනින් යුතුව දුක නම් වූ ලෝකයේ විනම් පංච උපාදානස්කන්ද ලෝකය තුළ හටගන්නාවූ අනිර්ක්ඩාව විනම් දැඩි ආකාව අනිර්ක්ඩා දේමනස්ස විනම් දැඩි දුක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්ත වේදනාව පිළිබඳව යටාර්ථය තුවනින් දක්මින් වාසය කරනවා.

තුන් වන වික තමයි විත්තානුපස්සනාව. මේ පංචාදානස්කන්ද ලෝකයේ දැඩි ආකාවත්, දුකන් දුරට කරමින්, කෙලෙස් දුරට කරන තුවනින් යුතු ව ඒ කෙනා මේ නාම-රේප තිසා හටගන්තු සිනේ ස්වහාවය තුවනින් යුතුව දක්මින් වාසය කරනවා.

හතර වෙනි සතිපරිධානය තමයි මනසිකාරයෙන් හටගන්න ධර්මයන්. ඒ කියන්නේ පංච තිවරණ, පංච උපාදාන ස්කන්ධිය, ආයතන හය, සංඝ්ත බොල්කිංග වතුරාර්ය සත්‍යය, මෙන්න මේ ධර්මයන් පිළිබඳ ව යටාර්ථයෙන් දක්මින් වාසය කරනවා. මෙන්න මේ සතර සතිපරිධානය තමයි සති ඉන්දිය කියලා තමන්ගේ ජ්විතේ ඉන්දියක් බවට පිහිටන්න සිනේ. විතකොට තමයි ඒක වතුරාර්ය සත්‍යය අවබෝධයට අංගයක් බවට පත්වෙන්නේ. සමහර අය සාමාන්‍ය ජ්විතයේ දී අනනවා සෙරෙප්පුවක් විහෙම අමතක වුණා ම සිහිය නැද්ද කියලා.

විතකොට ඒ සිහිය ද මේ කියන්නේ? නෑ ඒක මිතසු සිහිය. සමහර කඩවල්වලට ගිහිල්ල කුණු ව්‍යුවල ගන්නේ නැති ව හොඳ

වීප්‍රවල් තෝරු අරගෙන විනවා ඒක සතින්දුයට අයිති දා? නං. සමහරැ කළටු පොල්වලට තටේටු කරල බලතා මේක නොදුයි කියලා අරගෙන විනවා ඒක අයිති නං සති ඉන්දුයට. සමහරැ රැපවාතිනිය දිහා කට ඇරෙගෙන බලම ඉන්නවා මේ පැත්තෙන් කරාඩු දෙක ගලවා ගෙන යනකම් දැන්නේ නං විතකොට ඒක සති ඉන්දුය ද නං. සති ඉන්දුය කියන්නේ සතර සතිපරීධානයට පමණ යි. වික තැනක දී බුදුරජාත්‍ය වහන්සේ මහා පුරුෂයා කියලා කියන්නේ, සතිපරීධානය තුළ සිහිය පිහිටුවා ගන්න කෙනාට යි. කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව මහාව සිහිය පිහිටුවාගන්නේ රහන් වහන්සේ තමයි, මහා පුරුෂයා හැරියට බුදුරජාත්‍ය වහන්සේ හඳුන්වන්නේ.

සිහියෙන් විපුලත්වයට පත් වෙවිව කෙනාට ආය සිහිය වහන්න දෙයක් නං. විඛාලා අවසානයි. ආන්න ඒ උත්තමයාට තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. විතකොට මේ පිවිතය තුළ දියුණු කර ගන්න බැර වූතෙන් විහෙම වියාට මැරෙන්න වෙන්නේ අයිතියෙන්. අයිතියෙන් මැරෙතෙන් වියාට යන්න වෙන්නේ දුගතියේ. සිහිය දියුණු කිරීම පිළිබඳ ව මේ ලේකයේ දේශනා කරඟන්නේ බුදුරජාත්‍ය වහන්සේ නමක් පමණ යි. කයේ යටු ස්වභාවය තුවනින් දැකින ආකාර කිපයක් පිළිබඳ ව බුදුරජාත්‍ය වහන්සේ දේශනා කළා. රිට පෙර අතිසියි දේමනස්ස කියන වචන දෙක ගැන බලමු.

බුදුරජාත්‍ය වහන්සේ මහා මාලුංකන පුතු භාමුදුරුවන්ට විස්තර කරනවා මෙහෙම “රැපං දිස්වා සතිමුටියි” රැපයක් දැකළා සිහි මුළු වෙනවා. විවිත සතිපරීධානයේ සිහිය තියෙනවා දා? නැද්ද? නං. දැන් රැපය අයිති කුමට ද සතර මහා බාභුන්ට. ඉත්ත් අශ්‍යෙනවත් පෙන්නේ රැපයක් දැක්කා ම මොකක් ද වෙන්නේ? සිහි මුළු වෙනවා.

“රැපං දිස්වා සතිමුටියි පිය නිමිත්තං මහසිකරෝතො” විය රැපය දැකළා රැපයේ නිමිත්ත මතක තබා ගන්නවා. රැපයේ අනුවත්ත විනම් රැපයේ කොටස් මතක තබා ගන්නවා. “සාරත්ත විත්තො වේදේති තං ව අර්ක්ක්සාය තිටියි. මොය මේ සිහි මුළු වෙලා රැපයක් දැකළා එකේ ප්‍රිය නිමිත්ත කළේපනා කර කර ඉන්නවා. විතකොට මොකද වෙන්නේ? වියාගේ සිත රාගය විසින් ගිලුගන්නවා. සාරත්ත විත්තො වේදේති තං ව අර්ක්ක්සාය තිටියි. රිට පසු වියාගේ සිත බැස ගන්නවා මොකක් තුළ දා? රාගය තුළ. “තස්ස වැඩියිත්ත වේදනා අලේකා රැපසම්භවා” ඒ රැපය මුල් කර ගෙන නොයෙක් විද්‍යාම් හට ගන්නවා. මම කියන්නම් වම විද්‍යා හට ගන්න හැරි මෙහෙම යි. ආදරය

කරන කාලෝට රුපයක් දැකළා සිහි මුළා වෙනවා. විතකොට බලන්න මේ ප්‍රකාශය කොවිචර යට්ටුර්පයක් දී? සාමාන්‍යය කෙනෙක්ගේ පිටිතේ විතැනින් විහාර ඩින්දුවක්වත් තියෙනවා දී? මුකුත් නං. රුපයෙන් විහාර මුකුත් නං. විතැනින් විහාර යන්හා දැන්හෙත් නං. වික රුපයක් අත්ථරාල තව රුපයක් අල්ල ගන්නවා. විතකොට ඕන්න දැන් ආදරය කරන කාලේ රුපයක් දැකළා සිහි මුළා වෙනවා. විතකොට මේ රුපය තමන්ගේ හිත තුළ බැස ගන්නවා. රිට පස්සේ ඕන්න, “තස්ස ව්‍යුහින්ති වේදනා අන්කා රුපසම්භවා” දැන් මේ රුප දැකළා නොයෙක් විද්‍යුම් හට ගන්නවා. විතකොට තමයි සිය ගෙවුල්වල තතියම හිනා වෙන්නේ. දැකළා තියෙනව දී? ඉතින් අම්මා අහනවා මොකද මේ කියලා අම්මා මුකුත් දන්නේ නං. දු සිහින ලෝකේ. රිට පස්සේ ඕන්න කොට්ටේ බිඳුගෙන ඉන්නවා. හෙමින් සැරූ සින්දු කෘෂි මුළුනත්තාවා. ඉතින් අමුණ ම ලෝකෙහි තමයි පිටත් වෙන්නේ. හඳුසියේ මැරැණුන් කොහොද යන්නේ. වික්කේ තිරසන් ලෝකේ, වික්කා මහ නිරයේ. මෙය බුදුරජාන් වහන්සේ “ආදිත්ත පරායාය” කියන සූත්‍රයේ ලස්සනට දේශනා කරනවා.

දැන් බලන්න පිටිතයේ අනවබේදය කොවිචර ද කියලා. සිහි මුළා බලේ මහන්. දැන් ඕහ්න කෙනෙක් හිතන්නේ නං පිටින්වෙත් තමන් මේ ඇඟෙන් දැකින රුපයක් ගැන තිතුවා කියලා තමන්ට සතර අපායේ උපදින්නට වෙයි කියලා. කවුරුවත් දන්නවා ද කිසි කෙනෙක් දන්නේ නං. බොහෝ ම ලස්සනට මේක තියා ගෙන හිත තිත ඉන්නවා. හිත හිතා ඉන්න කොට මොයාට වික්දුක්ෂාතාය පිහිටිනවා. වික්දුක්ෂාතාය පිහිටින්නේ කොහොද තිරයේ, තිරසන් ලෝකයේ. වේක නිසා බුදුරජාන් වහන්සේ ආදිත්ත පරායාය සූත්‍රයේ... දේශනා කරනවා, මහණාති, අසින් දැකින රුප මතක තියාගන්නවාට වඩා නොදිය මේ ඇස පුව්චුගන්න වික. කත්තින් අහන ගබා මතක තඩා ගන්නවාට වඩා නොදිය කතු පුව්චුගන්න වික. විතකොට මතක හිටින්නේ නං. අවසානයේ ද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විසේ නොකර ඇස අනිත්ත සි කියලා සිහි පත් කරන්නට සිහේ. විතකොට වියාට යට්ටුර්පය දැකින්න පුව්චුවන්. ඕහ්න බලන්න සිහි මුළා වීමේ භාෂානකම.

“තස්ස ව්‍යුහින්ති වේදනා අන්කා රුප සම්භවා” එ් රුපය මුල් කර ගෙන නොයෙක් විද්‍යුම් හට ගන්නවා. සිහින මාලිගාවක් තුළ විය අතරම් වෙනවා. මම ලස්සන ගෙයක් හඳුන්න සිහේ, ලස්සන වාහනයක් ගන්නවා මේවා තමයි ප්‍රාර්ථනා. මුණු ගි බතු ගි කන්නේ. දැක්කා නේ ද උන්වහන්සේගේ අවබේදය. ලස්සනට ගැපුපෙනවා පිටිගෙටේ. මෙම විද්‍යුම් විදු විදු ඉදාලා රිට පසු “අනිර්යා ව විහේස ව

විත්තමස්සුපහක්දායි.” අන්න විතැන විනවා ඒ වින දෙක. අහිඹාව කියන්නේ දැඩි ආගාව. අහිඹාව ව විහෝක ව ඒ කියන්නේ රැඡයක් ලබාගන්න තියෙනවා දැඩි ආගාවක්. නමත් ලබාගන්න බං. විවිට ඇතිවෙනවා දෙක. විනම අහිඹාව දේමනස්ස. ඉහ්පසු මෙයාගේ සිත මේ දැඩි ආගාව යි දෙක යි තිසු විප්ප කරල පිඩාවට පත් කරල විනාශ කරල දැනවා. ඉතින් බොහෝ වෙනසට පත්වෙල තමයි පිටත් වෙන්නේ. ඒ මොකක් පිහ්ද දා සිහි මුළු වූතු තිසු. “එච් ආවිනතේ දුක්ඛං ආරා තිබිබාතන්ත වූව්වති.” ඔහාම යනෙකාට තිවතින් ගෙවා ගාමක් ඇත් වූතු, දෙක පා වූතු, “තිවතින් ඇත් වූතු යයි කියනු ලැබේ.” අන්න විහෙම තිවත ඇතට යනවා සිහි මුළු වෙවිව කෙනාගේ. මාලුක්කපුත්ත සූත්‍රය සංයුත්ත නිකායේ භතරේ තමයි තියෙන්නේ. අන්න විතැන තමයි බුදුරජාතාන් වහන්සේ අහිඹාව යි, දේමනස යි විස්තර කරන්නේ.

"මහත්තුම්, මේ ලෝකේ අධිපති බව කරන ඇය අතර මාරුයා තරම් කෙනෙක් තටෑගතයන්ට තුවතින් ජේත්තෙන් තැ කියලා. ව්‍යවරට ම ප්‍රබඳ යි. ව්‍යෙහෙම කෙනෙක් සිහිය පිටිටවා ග්‍රත්තේ නැත්ත්ම් සතර

සතිපාරීධානය තුළ සති ඉහ්දිය ඇති කර ගත්තේ නැත්තේ අපි වේරුම්බ වාතයට අහුවුතා වගේ කැලී කැලීවලට කුඩා පරිවම් වෙලා යනවා. හොයත්ත හම්බවෙන්නේ නෑ ක්වදාවත්. ඒක නිසා පළවෙති වික කායානුපස්සනාව තුළ සිතිය පිහිටුවා ගත යුතු යි.

පළමුව ආනාපානසතිය, ඊ ප්‍රගට දෙවෙති වික ධාතු මනසිකාරය, ඊ ප්‍රගට සතිසම්ප්‍රානය, ඊට පසු ඉරුණාපර් ය. ඊ ප්‍රගට නවසිවේරිකය. මේ හැමදේකින් ම කරන්නේ තමන්ගේ කය පිළිබඳව සිතිය පිහිටුවා ගැනීම යි. විතකාව මේ කයේ ස්වභාවය බුදුරජාතාන් වහන්සේ පෙන්වා දුන්නේ පෙනු පිඩික් හැරියට. පෙනු පිඩික් කියලා කියන්නේ ඉතා ම ඉක්මනට නැති වෙලා යන ස්වභාවයට අයිති යි. අපේ ගැරුයේ තියෙනවා පධ්‍ය ධාතු. පොළවට පස්වෙලා යන ස්වභාවයට අයිති දේවල් මේ ගැරුයේ තියෙනවා. අපි නිතා ගෙන ඉන්නවා පධ්‍ය ධාතුව අයිති අපට යි කියලා. නමුත් අයිති පොලුවට. ඒ නිසා ඒවත් ව සිරිදේ ම භාගයක් පොළවට පස් වෙනවා. නියපොතු කපලා දානවා, කොත්තේ කපලා දානවා. ඒවා පොලුවට පස් වෙනවා, සමහර පණුපිරින් කුණු වෙනවා. මේ ආකාරයට ජ්‍යෙත් ව සිටින කාලය තුළ දී ම වික ටික පොලුවට පස් වෙනවා.

ඉතින් මැරැණාට පස්සේ අහන්ධ දෙයක් නෑ. ඉතින් අපි නිතා ගෙන ඉන්නවා මේක් මම කියලා මොකක් හර තියෙනවදේ කියලා. තියෙනවා ද? නෑ. වෙනෙහා ඇයි නිතා ගෙන ඉන්නේ? ඒක අනවබෝධය. අවබෝධයක් තියෙනවා නම් වෙනෙම හිතෙන්නේ නෑ.

සාරුපුත්ත මහ රහතන් වහන්සේට තියෙන අවබෝධය අහගන්න. සාරුපුත්ත සිහතාද කුණුයේ දී උන්වහන්සේ කියනවා, “ආයුෂ්මත් මහණානි, මම මේ ගැරුය දිහා බලන්නේ මේ ආකාරයට යි. කුණු මස් පුරවිපු හැඳුළයක් තියෙනවා. ඒක් තියෙනවා හිල් නමයක්. විම තිල් නවයෙන් දුවස පුරා ම වැඩිරෙන්නේ අසූවී. ආන්න ඒ වගේ තමයි මම මේ ගැරුය පරිහරණය කරන්නේ. කවිද මේ කියන්නේ? සාරුපුත්ත මහ රහතන් වහන්සේ. ආන්න ඒක තමයි සාරුපුත්ත මහ රහතන් වහන්සේට මේ ගැරුය පිළිබඳව තියෙන බලවත් සිතිය. ඒ වගේ සිතියක් තියෙනවා නම් ක්වදාවත් ඇල්ලෙමක් ඇති වෙන්නේ නෑ. ගැරුය සම්පූර්ණයෙන් ම විජා වෙලා යනවා. ඒ වගේ ම කියනවා, මේ ගැරුය පිළිබඳ ව සැරයුත් මහ රහතන් වහන්සේට කොවිවර සිතියක් තියෙනවා ද කියලා. “මහණානි, ලස්සනට ඉන්න කැමැති කෙනෙකුගේ ඇගට දානවා බලුකුණක්. කැමැති ද? අකැමැති ද? අපීය කරලා විසි කරනවා. ආන්න ඒ වගේ තමයි මම මේ ගැරුය පරිහරණය කරන්නේ. කුණු මස් හැඳුළයක් පරිහරණය කරනවා වගේ.

නමුත් සාමාන්‍ය පෘතුගේෂන ලෝකයාට මෙක විෂය වහන්සේ නං. මෙක විෂය වහන්සේ කාට දී? ආරිය ග්‍රාවකයාට යි. දැක්කනේ බූද්‍රප්‍රජාතාන් වහන්සේ අර මාගන්ධියා බැවම්මියට විදාල දේ. දි පොඩිත්තට මනමාලයෝ සොය සොය ගියා. කොහොවත් නං මනමාලයෝ. වියා විවිචකට හැඳියි. ඉතින් මාගන්ධිය බමුණා දැක්කා ගහක් යට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. “ලස්සන කෙනෙක්. අපේ දිට හොඳියි කියල ඉක්මනාට දුව සරසාගෙන විතැනට පැමිණියා. විතකාට භාග්‍යවතුන් වහන්සේ විතැනින් වැඩිලා. නමුත් විතැන පොලොවේ සිරිපත්තුල් ලකුණා, ජ්‍රා ලකුණා සහිතව සටහන් වෙලා තීමුණා. බැමිණි කිවිවා, “මිහේගේ ඔලුවේ අමාරුවක් තියෙනව ද කොහොද. මේ වගේ මහා පුරුෂයෙක් ගිති ජ්විතයට ගන්න බිං. මේ බලනවා මහා පුරුෂ ලක්ෂණ” කිවිවා. “හා! හා! අවකාශපෙන වචන කියන්න විජා” කියල බමුණා කිවිවා. පසුව භාග්‍යවතුන් වහන්සේ වැඩිම කරලා ඉදාගත්තා. බමුණා භාග්‍යවතුන් වහන්සේට කියනවා, “ස්වාමි, අපේ දුව ඔබ වහන්සේට සරණපාවා දෙනවා බාරුගත්තා.”

විවිට මොකක් ද භාග්‍යවතුන් වහන්සේ කිවේ? මේ තුවීඡ කය මගේ ඇගිල්ලෙන්වත් ස්ථාපිත කරන්න කැමැති නං. මොකද මේ විහෙම කියන්නේ? ගිරිරය කෙරෙහි පැහැදිලි අවබෝධයක් තියෙන කිසිකෙනෙක් මේ තුන් ලෝකේ ම හිටියේ නං. පුරුම කාට මේ ගිරිරය අවබෝධ කළ උත්තමයා තමයි භාග්‍යවත් සම්බූද්‍රප්‍රජාතාන් වහන්සේ. උන්වහන්සේ ගෙන් පස්සේ තමයි අපිත් මේ ගිරිරයේ යටා ස්වභාවය දැන ගත්තේ. විතකාට මේ ගිරිරය බාතු වශයෙන් දැන ගත යුතු යි. පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල්, ජලයේ දිය වෙලා යන ස්වභාවයට අයිති දේවල්, උතුසුම් ස්වභාවයට අයිති දේවල්, සුපාගේ හමා ගෙන යන ස්වභාවයට අයිති දේවල්. මේ සතර මහා බාතු වශයෙන් ගිරිරය තුවනින් අවබෝධ කරගත්තට සිනේ. වේක හරියට ම දැක්කාත් මේ ගිරිරය පිළිබඳ ව තියෙන ජන්ද රාගය සම්පූර්ණයෙන් ම ප්‍රහාණය කරන්න පුව්වන්.

රී ප්‍රගට තියෙනවා අසුහය. මේ ගිරිරයේ තියෙනවා කෙසේ, මොම්, තිය, දත්, සම්, මස්, නහර, අදට, ඇට මිදුල්, වකුගූඩු කියන මේ පැධිවි බාතුවට අයිති දේවල්. එවා වෙන් වෙන් වශයෙන් විද්‍රෝහනා කරනවා. තමන්ට අයිති නං කියලා තුවනින් දකිනවා. විතකාට මොකද වෙන්හේ? මේ කය පිළිබඳව බලවත් සිති තුවනා පිහිටනවා. විතකාට සාමාන්‍ය කෙනෙක් පැය විසි හතරක් තුළ සිටින්නේ මොන සිහියෙන් දී? හෙට ජ්වත්වෙන්නේ කොහොම දී? අද නම් කොහොම හරි ජ්වත් වුණා. දැන් බස් වේක කියට විය ද දැන්නේ නං. සිව තමා හිත හිතා

ඉන්නේ. වෙන කිසි ම දෙයක් නෑ. අමයින්ට උගන්නන්හ සිනේ, මේ දුවට විවාහයක් හර ගස්සලා දෙන්න සිනේ, තව ගෙට විනා පැත්තෙන් කැල්ලක් ගන්න සිනේ. සිවා තමා තිත තිතා ඉත්තේ. සතිපටිධානයේ සිහිය පිහිටුවාගත්ත අය ලෝකයේ අතිශයින් දුර්ලහ යි. ඒ මොකද පින්වත්ති, සිහිය ඉක්මනට විනා මෙහා වෙනවා. පිටපතිනවා. දැන් ඔය සතර සතිපටිධානය පිළුබඳ ව නිතර සිහිය පිහිටුවාගෙන ඉත්ත සිරිනවා නම් අවුරුදු හතක්? ඒ කෙතාට පුළුවන් මේ ප්‍රවිතේ ද රහත් වෙන්න. ඊට පස්සේ ඒක ටික ටික අඩු කරනවා හයයි පහයි වශයෙන් අන්තිමට සතිය යි. විතකාට සතියක් ඒ කෙනා හරියට සිහිය පිහිටුවා ගත්තොත් මොකද වෙන්නේ? වික්කේ රහත් වෙනවා. නැතිනම් අනාගාමී වෙනවා. විවිචකට ප්‍රබලයි ඒ සිහිය.

පින්වතුනි, ආනන්ද හාමුදුරුටට් කියන්නේ බොහෝම ලස්සන කෙනෙක්. තද තිශ්පාට ඇස් තිබේවි, රත්තරං පාට ගරිරයක් තිබූණා, සුකුමාල කෙනෙක්. කොට්ඨාර හැඩ ද කියනවා නම් වික තැනක තියෙනවා තිසුෂු, තිසුෂුනී, උපාසක, උපාසකාවන් කොට්ඨාර බලා තියෙන් විජා වෙන්නේ නෑ. ඉතින් උන්වහන්සේ නැගිටුවා යන්න යනවා. අද කාලේ හිරිය නම් ඉවරයි විහෙම කෙනෙක්. විහෙනා ඉදිසී පුද්ගලයට වගේ. දැක්කද ඒ විරාග ස්වභාවයේ හැටි. තව ඒක් තියෙනවා ආනන්ද හාමුදුරුටට්ගේ ආශ්චරිය අද්භුත ලක්ෂණ හතරක් ආනන්ද හාමුදුරුටට් පමණිය වෙන කාටවත් වේවා නෑ. ආනන්ද හාමුදුරුටට්ගේ කොට්ඨාර බණ ඇතුළත් විජාවෙන්න නෑ. ඉතින් උන්වහන්සේ බණ කියන වික නවත්වනවා. ඇයි කොතරම් කිවත් මිනිසුන් යන්නැතිව ඉන්නවා. උන්වහන්සේට කොට්ඨාර සිවිපසය පුරා කළත් මිනිසුන්ට විජා වෙන්නේ නෑ. ද්විසක් තිසුෂුනියක් උත්සහා කළා ආනන්ද හාමුදුරුටට් ව ගාලු කර ගන්න. ඉතින් මේ කාන්තාවන්ගේ මායා දැන්නේ නෑ හේ ආනන්ද හාමුදුරුටට්. ඉතින් පණිවිඩියක් විවා තිබූණා තිසුෂුනියකට අසනිපය බලන්න වන්න කියලා. ආනන්ද හාමුදුරුටට් තමයි තිසුෂුනිහිට අසකිප ව්‍යුතාම බලන්න වසින්නේ. ඒක තිසුෂු සම්මුතියෙන් පත් කළ පත්වීමක්.

මොකද ආනන්ද හාමුදුරුටට් කියන්නේ පරම විරාග කෙනෙක්. සේතාපන්න වෙලා ඉදාලත් රාගය ඇති වන්නේ නෑ. මම නම් තිතන්නේ ඒ ස්වභාවය තිබූණේ ආනන්ද හාමුදුරුටට් විතර යි. විවිචට ගාජ්ත තිතක්. උන්වහන්සේ කියනවා මම තරාගතයන් වහන්සේට අවුරුදු විසි පහක් උපස්ථාන කළා තරාගතයන් වහන්සේට මෙත්තිය පුරෝගෙන. ඒ කාලය තුළ මට කිසිම රාග මාත්‍රයක් ඇති වුණේ නෑ.

විතකොට රහන්වෙලා හිටියේ නඩ. සේවාන් වෙලා විතරයි හිටියේ. සේවාන් කෙනෙකුට රාගය ඇති වෙනවා. තරහාත් ඇති වෙනවා. ආහන්ද හාමුදුරුවන්ට ඒක නඩ. ඉතින් ආහන්ද හාමුදුරුවන්ට මේ හිසුනිය වන්න කියලා යැවැවේ අසනීපයක් කියල යි. නමුත් ඒක බෙරවෙක්. වෙන දේකට තමයි කතා කලේ. ආහන්ද හාමුදුරුවන්ට මේ දුනුනා. ආහන්ද හාමුදුරුවෙශ් කියනවා “නැගතිය, අපේ මේ ගරීරය හැඳිලා තියෙන්නේ අසුවිවලින්, අපි වගේ බුහ්මතාර අයට එවා ගැපපෙන්නේ නඩ. මේ ගරීරය හටගත්තේ දෙම්විපියේ නිසා. මේ ගරීරය පවත්වන්න නාවන්න සිනේ, කවන්න සිනේ, පොවන්න සිනේ, ඇග උලන්න සිනේ. ඒ වගේ තමයි මේ ගරීරය පවතින්නේ ආහාර ප්‍රත්‍යාගයන්. ඒක නිසා මේ ගරීරය අවබෝධ කර ගන්න කියලා” කිවිවා. ඒ වගේ ඉවතකයේ තමයි මේ ශාසනය තුළ වැඩ සිටියේ.

පින්වතුනි, බුදුරජාතාන් වහන්සේගේ ශ්‍රී මුදයෙන් වැඩිපුර ම කියැවෙවිව වචනය කුමක් දා? “ආහන්ද” කියන වචනය යි. විවිතරකට උන්වහන්සේ වාසනාවන්ත යි. ඉතින් මම ඒ කිවිවේ කය ගැන ඒ ආර්යය තුවකයන් වහන්සේලා අවබෝධ කරගෙන සිටිය හැරී. විතකොට අපි උන්නවා නවසීවෙක හාවනාව. ඒක කායානුපස්සනාවට අයිති යි. නවසීවෙකය තුළ පළවෙනි වික තමයි මේ ගරීරය අමු සොහොනුකට ගිහිල්ලා දැම්මට පස්සේ ඒ ගරීරය අරමුණු කොට ගෙන අෂේෂිත්තං වා කායේ කායානුපස්සි විහරති. තමන්ගේ ගරීරය තුළ පවතින්නෙන් මේ මළ මිනියේ තිබෙන ස්වභාවය ම ය කියලා. බිජ්ද්ධා වා කායේ කායානුපස්සි විහරති. අනුන්ගේ ගරීරය තුළ පවතින්නෙන් මේ මළමිනියේ තිබෙන ස්වභාවය ම ය කියලා කය පිළිබඳව අවබෝධයෙන් දැකිමින් වාසය කරනවා.

තමන්ගෙනුත්, අනුන්ගෙනුත් තිදහස් වෙන්නට සිනේ. ඒක තමයි අරහන්වය කියලා කියන්නේ. විතකොට ඒ තමන්ගෙන් අනුන්ගෙන් තිදහස්වන්නට වියා අතිවාසියයෙන් ම කය පිළිබඳව සිතිය පිතිවා ගෙනනට සිනේ. දැන් අපිට පුළුවන් අපේ ගරීරය ගැන විහෙම හිතන්න. නමුත් අපි අතිත් අයගේ ගරීරය ගැන විහෙම හිතන්න නඩ. ඒවාට ඇට්මක් ඇතිකර ගන්නවා. ඇට්මක් ඇති වුනා විට මොකද වෙන්නේ? නිඩ්ඩ්නි දුක්ඩුම්දං පුතර්ප්‍රං නැවත නැවතත් දුකට පත්වන්න සිද්ධ වෙනවා. විතකොට බලන්න මේ විදියට තුවතින් දකින කොට වියාගේ හිත කොහොවත් අනුවත්තේ නඩ. හැම තැනකින් ම තිදහස් වෙලා නික්ලේශ්නාවයට පත් වෙන්න පුළුවන් වෙනවා. ඒ තරම් ම ගාම්නීර දෙයක් සතිපරිදානය කියලා බුදුරජාතාන් වහන්සේ හැඳින් වූයේ. උන්වහන්සේ දේශනා කරනවා සතිපරිදානය තමයි තුසාල රාණිය කියලා.

ව් කියන්නේ සම්පූර්ණයෙන් ම කුසල් වැඩින්නේ කුමක් තුළ දී සතිපරීධියානය තුළ.

එක තැනක මතක දි තියෙනවා සතිපරීධියානය තුළ හරියට ම සිහිය පිහිටුවා ගත්තොත් ව් කෙනාට පුළුවන් ලු "දිඩි සෝත" ව් කියන්නේ දිව කත් ලබාගත්තා. ව් කියන්නේ මෙහෙ ඉදාගෙන ලෝකයේ සින දෙයක් අන්තර් පුළුවනි. ව් වගේ ම දිඩි වක්කු මෙහෙ ඉදාලා ලෝකේ තියෙන සින දෙයක් දකින්නට පුළුවන් "පරවිත්ත විත්තන" අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. ව් වගේ ම "වුතුප්‍රාත" කර්මානුරුපව සත්ත්වයන් මැරෙන හැරී, උපදින හැරී බලන්න පුළුවන්. ව් වගේ ම "පුබඩී තිව්‍යානුස්සනි" පෙර විසු පිවිත පිළිබඳ ව දකින්නට පුළුවන්. මේ හැමදෙයක් ම ලබා ගන්නට ව් ආර්ය ග්‍රාවකය සතර සතිපරීධියානය මනා ව වැඩිය යුතු යි. ව් වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපරීධියානය තුළ ඉන්දිය මට්ටම් පුබල වුණෙන්ත් රහත් වෙනවා. රිට විකක් අඩු වුණෙන්ත් අනාගාමී. විතැන අනාගාමී අය පස් දෙනෙක් ගැහු විසින්තර කරනවා.

1. "උපහවිපරිතිඩ්බායි" ව් කියන්නේ සුද්ධීධාවාස ලෝකවල තමයි අනාගාමී ආර්යයන් වහන්සේලා උපදින්නේ. අවිහ, අතප්ප, සුද්ධස්ස, සුද්ධස්සී, අකනිටිය ඉතින් ව් ලෝකවල ඉපදිලා උපහවිපරිතිඩ්බායි වෙනවා. ව් කියන්නේ ඉපදිවිව හැරීය ම පිරිතිවන් පානවා. විතකොට ඉන්දිය මට්ටම් වැඩි යි. විතකොට "උපහවිච-පරිතිඩ්බායි" කියනවා වේකටරි.
2. "අන්තර්පරිතිඩ්බායි" සුද්ධීධාවාස ලෝකවල ඉපදිලා සුද්ධීධාවාස ලෝකවල තිබෙන ආයුෂ වලින් භාගයක් කල් ගෙවලා පිරිතිවන් පානවා.
3. අසංඛාරපරිතිඩ්බායි කියන්නේ ගොඩාක් වෙහෙසිලා භාවනා කරල තමයි පිරිතිවන් පාන්නේ.
4. සසංඛාරපරිතිඩ්බායි. ඉතා පහසුවෙන් භාවනා කරල පිරිතිවන් පාන්න පුළුවන්.
5. උපදිංසෝත අකනිටිධිගාමී. සුද්ධීධාවාස පහට ම ගිහිල්ලා අකනිධාවේ තමයි පිරිතිවන්පාන්නේ. ඉන්දිය මට්ටම ගොඩාක් අඩු වෙලා තියෙනවා.

රිට පස්සේ තමයි සකඳාගාමී එලය. රිටත් අඩු වුණෙන්ත් සකඳාගාමී මාර්ගය. රිටත් අඩු වුණෙන්ත් සෝතාපන්න එලය. රිට අඩු වුණෙන්ත් සෝතාපන්න මාර්ගය. රිට අඩු වුණෙන්ත් දෙදියන්ගේ

පිහිට යි. වියාට කිසිම අයිතියක් ගාසනයේ නඩ. එක තමයි ඒ ඉන්දිය මට්ටම් ජීවිතයකට අනිවාර්යයෙන් ඇති කර ගත යුතුයි.

පින්වත්, සත්තිස් බෝධිපාඡ්‍යික ධරුමල පංච ඉන්දිය, සඳ්ධා, විර්තා, සත්, සමාධි, පක්ෂ්‍යාකා වගේ ම තියෙනවා බල. බලයක් වශයෙන් සතිපරීධානය ම බලයක් වශයෙන් පවතිනවා සතිපරීධානය. ගරීරය පිළිබඳ ව සිහිය පිළිවුවාගන්නට සිහී. මේ ගරීරය පෙනා ගුරුයක් වගේ දකින්න කියපු විදිය කෙතරම් යථාර්ථයක් ද කියලා බලන්න. දැන් අපේ මේ රැසපෙට ඇසිඩ් දුම්මොත් මොකද වෙන්නේ? අර දිය රෝටියක් වගේ දියාර වෙලා පල්ලෙහාට ගලන්න පටන් ගන්නවා. විතකොට පෙනා ගොඩාක් බවට පත් වෙලා යනවා. ගින්නකට අනුවිණුත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් ම පිවිතිලා අගුරු ගොඩාක් බවට පත් වෙනවා. එත් බාහිරන් සමකින් ආවරණය වෙලා ලස්සනට උෂ්නවා. අර සුනාම් වික ආපු වෙලාවේ මේ ජීවිතවල යථා ස්වභාවය හොඳට ම ඔප්පු වුණා. කාවිත් එක ඉක්මවා යන්නට පූඛ්‍යවන් වුණා ද? කිසි කෙනෙකුට එක ඉක්මවා යන්නට බැර වුණා.

සමහර අය බොහෝ ම ලස්සනට ඇඳුම් ඇඳුගෙන තිටියා. තමන්ටත් වඩා වරිනවා ඇති ඒ ඇඳුම්. කෙනෙකුගේ ජීවිතේ වරින්නට නම් තියෙන්න සිහී මොනවා ද? ගුණධිම ගැන්නම් ඒ ජීවිතය වරින්නේ නඩ. එක තිකං මහ පොලුවේ දාලා තියෙන මළමිනියක් වගේ. ජීවත් වුණත් මැරැණු වගේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එක නිසා සමහරන්ගේ ඇඳුම් වරිනවා ජීවිතේ වඩා ඇයි ඒ. තමන්ගේ අභ්‍යන්තරය තිස් නිසා බාහිරන් මේක ලස්සන කරන්නට හදනවා. අකුලේ මොකන් නඩ. කුණුගොඩවල් තියෙන්නේ. ඉතින් බාහිරන් මොකවත් පාට ටිකක් උලාගෙන, පොලුවට උඩින් යන සපන්තු දා ගෙන, අභ්‍යන්තරයේ නැති දේ බාහිරට පෙන්වනවා. ඉතින් ඒ මැරැණු සමහර අය යක්තු වගේ, සමහර එවා සමුහ මිනිවලවල්වල දාල තියෙනවා අපි දැක්කා බැලුම් බෝල ප්‍රම්ඛල වාගේ ප්‍රම්ඛල, උරන්ගේ කටවල් වගේ තොල් පොටවල් උල් වෙලා, රෝ විහෙම දැක්කාත් තොයිලයක් කරන්න වෙනවා විවිතරකට හායනක යි.

ඉතින් බලන්න, මේ මැරිවිට අයට සිහි තිබුණ් නඩ කය ගෙන. තිකං මේ කාල දීලා තිටියා යල්ලක් ආවා. ගහගෙන තියා. මැරැණු. භැම දා ම සිදු වන දේ එගාල්ලන්ට සිදු වුණා. පොලුවට පසක්වීමක් විකතු වුණා. කරපු දේශුත් නඩ. ආරක්ෂා කරපු සිලයකුත් නඩ. පිහිටුවා ගෙන්ත සතිපරීධානයකුත් නඩ. තිස් ම තිස් ජීවිත බවට පත් වුණා. ඔය

ඉරුණාම ලෝකේ හැමෝට් ම අයිති දී. ලෝක බාහුවට ම අයිති දී. අපායේ යන්නේ මිනිස්සු විතරක් නොවේ දෙවිවරුන් අපායේ යනවා. ඉතින් මිනිස්සු ගැන අනන්න දෙයක් නෑ. දෙවිවරු ගැන තියෙනවා වික සූත්‍රයක. දෙවියන්ට හැම ඩ ම දිව්‍ය ලෝකවල ඉන්න බං. දෙවියන් කර්මානුරූප ව දිව්‍යලෝකවලින් වුත වෙනවා. විතකොට පින්වතැනි, බුදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා මහපොලුව වගේ දෙවියන් පිරිසක් මරණින් මත්තේ කොහො ද යන්නේ? නිරයේ ගිහිල්ලා උපදිනවා. විතකොට දෙවියන්ට පිහිටික් නෑ ධර්මයෙන්. නොරව මහපොලුව වගේ දෙවියන් පිරිසක් තීරිසන්නු බවට පත් වෙනවා. මහපොලුව වගේ දෙවියන් පිරිසක් මළපෙරේතයෝ බවට පත් වෙනවා. බුජ්මයන්ට වහෙම දී. බුජ්මලෝකවල ඉන්නවා කල්ප විසිද්ධක් ආයුෂ තියෙන ඇය. වියාලාගේ ගිරිවල ප්‍රහාණ්වර බව මේ ලෝකයක් ම විෂය කරන්න පුළුවන්. විවිචට ම විෂය දී. ඒ වුණාට පෘථිග්‍රන වශයෙන් තමයි සමහර ඇය ඉන්නේ. කර්මය අවසන් වෙවිව හැරියෙ ම ගිහිල්ලා උපදිනවා සතර අපායේ.

පින්වතැනි, ලෝකේට ම මේක ඉක්මවා යන්න බැඳී දෙයක්. මේ ලෝක ම අභුවේවිව ප්‍රශ්න තමයි බුදුරජාත්‍යන් වහන්සේ සොයා ගන්නේ. උන්වහන්සේ ප්‍රමාදයෙන් නිදහස් වුණා. නිදහස් වෙලා තමයි ලෝකයට මේ සතිපටිධානය දේශනා කොට වදාලේ. සතිපටිධානය තුළ සිහිය පිහිටුවා ගත්තු කෙනෙකට කවදාකවත් ම අඩහ්න සින ද? අඩහ්න සින නෑ. උන්වහන්සේ දේශනා කරනවා සතර සතිපටිධානයේ සිහිය පිහිටුවා ගත්තොත් කෙනෙක් සත්තාං විසුද්ධියා මේ ලෝක සත්ත්වය අපිරිසිදු වුතේ කෙළෙස් තිසා. රාග, ද්වේශ, මෝහ තිසා තමයි සත්ත්වය අපිරිසිදු වෙන්නේ. රාග, ද්වේශ, මෝහ තියෙන තාක් කල් පිරිසිදු බවක් බැහැනට බං. සතිපටිධානය තුළ මනාව සිහිය පිහිටුවා ගත්තොත් වියාට පුළුවන් කෙළෙසුන්ගෙන් නිදහස් වෙන්නට. දුක්බදේමනයකාන අත්ථාගමාය. ලෝක සත්ත්වයාට ම දුක් දෙම්නස් අයිති දී. දුක් දෙම්නස් තුළ ම තමයි කාලය ගත කරන්නේ. දැන් කෙනෙකුගේ පිවිතේ ආපස්සට කල්පනා කරලා බැඳුවාත් ඒ කෙනාගේ පිවිතේ අඩහ්න සින තරම දේවල් තියෙනව ද, හැදේද? තියෙනවා. වියාගේ බලපුළුවන්-කාරකම්වලට ඒවා නැතිකරන්න පුළුවන් ද? සල්ලිකාරකම්වලට පුළුවන් ද දුක අඩු කරන්න? බං. ඒ මොකුත් කරහ්න බං. සතිපටිධානය තුළ සිහිය පිහිටුවා ගත්තොත් වියාට ඒ දුකින් බෙම්නසින් නිදහස් වෙන්නට පුළුවන්. ඒ කෙනා ඒ දුක අමතක කරලා ආශ්චර්යායෙන් හදාගත්ත ලෝකයක් තුළ වාසය කරනවා. අන්න විවිට

ල් ආණ්ට්වාස දැකින කොට වියාට සතුවේක් ඇති වෙනවා, ඒ සතුවෙන් අර දුක අමතක කරනවා.

විහෙම තමයි ලෝකයේ පිටත් වෙන්නේ. සමහරැ දුක අමතක කරන්න මත් පැන් බොහෝවා. නිදිපෙනි බිලා නිදා ගන්නවා. ඒ තරමට ම මේකෙන් නිදහස් වෙන හැරි දන්නේ නඩ. ඉතින් ඇහැරැණු හැරියේ ආය මතක් වෙනවා. සමහරැ මේ දුක ඉවසා ගන්න බැර වුණා ම පතිනවා කෝච්චිවලට. විහෙම තේ ද වෙන්නේ? සතිපටිධානයේ සිහිය නැති වුණා ම ඔහොම තමයි වෙන්නේ. සමහරැ වස බොහෝවා, තවත් සමහරැ ඔවුන් ගහගන්නවා බිත්තියේ කුඩා වෙන්න. සමහරැ සිති මුළු වෙලා පිස්සේ බවට පත් වෙනවා. දැකුලා ඇති සමහර අය කුණු කාණුවල බැහැලා කුණු වතුර බොහෝවා. දැන් අපිට දැක්කා ම බය තිනෙනවා. ඇයේ අපිට තව ම සිහිය තියෙනවා. දැන් සිහිනැති වුණා ම වියාට එක ඒ තරම් දෙයක් තොටෙයි. මේ ලෝකේ ම තිනා වුතුන් වියාට එක දැනෙන්නේ නඩ. විය සිතිමුළා වෙලා. විවිචට හයානක ඉරණාමක් පිටිනේ තියෙනවා. මේ පිටිතය ලැබුනේ සංසාරේ පෙර පිනකට. එක සඳහාකාලික නඩ. තේරේනු දා? “යද නිවිච්ච තං දුක්ඛං” එක දුකට ය අයිති. පිහා කියන වික අයිති මොකට ද දුකට. සැපට අයිති නඩ. සැප විදිනවා පිනෙන්. නමුන් එක අවසානයේ අතිතස ස්වභාවයට පත් වෙලා යනවා. එක නිසා අපි පුලුවන් ඉක්මනට සිහිය පිහිටිවා ගන්නේ නැත්නම් ආයේ වයසට ගියාට පස්සේ කරන්න පුලුවන් කමත් නඩ.

ඩූංරජාතාන් වහන්සේ මහා සීහනාද සූත්‍රයේ දී කියනවා, “සාර්පත්ත, මේ ලෝකයේ යම් කෙහෙකුට කියනවා නම් බොහෝ ම තොඳට සිහිය පිහිට්වාගත්ත උත්තමයා කියලා ඒ කියන්නේ ඩූංරජාතාන් වහන්සේට ය” කියලා. කොයි තරම් බලවත් සිහියක් ඒ ආනන්දිය වරිතය තුළ පිහිටියා ද කියලා උන්වහන්සේ කියනවා. “සාර්පත්ත, සමහර අය කියනවා අවුරුදු අසුව වෙද්දී මිනින්දෝගේ සිහිය දුබල වෙනවා, ප්‍රයුව දුබල වෙනවා, සාමාන්‍ය ලෝකය කියන දෙයක්. වහන් ඩූංරජාතාන් වහන්සේට එක කවදාවත් සිද්ධ වෙන්නේ නඩ. උන්වහන්සේ ඇඳක තියාගෙන ඇඳේ සිව කොහෝ බොහෝ ම ප්‍රයුවන්ත සාර්පත්ත හාමූලරුවේ වාගේ ග්‍රාවකයේ හතර දෙනෙක් හතර පැත්තේ ඉදාගෙන ඩූංරජාතාන් වහන්සේගත් ප්‍රශ්න අනනවා. විතකොට ඒ අහන අහන ප්‍රශ්නවලට ඩූංරජාතාන් වහන්සේ උත්තර දෙනවා. ඒ උත්තර කවදාවත් නැවතත් ප්‍රශ්න කරලා ඩූංරජාතාන් වහන්සේගත් ඇසිය යුතු නඩ. දාරාගත්නවා ඇරෙන්ට. විවිච බලවත් සිහියක් තුළ ඒ පිටිතය ගත වුණා. ගත කරපු සැම තත්පරයක ම,

මොහොතක ම උන්වහන්සේ වටපිට බැලුවෙන් සිතියෙන්. උන්වහන්සේ සිරපතුලක් උස්සලා තිබූබෙන් සිතියෙන්. උන්වහන්සේ දානේ වැළදුවෙන් සිතියෙන්. ගමන් ධිමන් ගියේ. ජ්විතේ ගත වුණා නම් මොහොතක්, තත්පරයක් ව්‍යාම මොහොතක ම අනන්ත අප්‍රමාත්‍ය සිතියක්, නුවනාක් ව්‍යුත්තයේ පිහිටුව තිබුණා. ඒක අසිති සුගත කියන ගුණයට.

ව්‍යුත්තේ ම බුද්ධ ගාසනය තුළ සිතිය ඇති අය අතර අගතැන්පත් නන්ද මහ රහතන් වහන්සේ. දැන් අපි වික දිකාවක් දිහා බලනවා. බලන විට මේ ඇස, කනු, කාසය, දිව, ගේරය මනසින් අරමුණු ගලා ගෙන විනවා. විතකොට සාමාන්‍ය මතුප්‍රසයෙකුගේ තිතට මොකද වෙන්හේ? කෙපෙස් ඇති වෙලා ව්‍යුත්ත අපිරසිද භාවයට පත් වෙලා ව්‍යුත්ත දුබිල වෙනවා. නන්ද මහ රහතන් වහන්සේ දිකාවහ් දිහා බලනවිට උන්වහන්සේ තිතනව්වූ, “මම මේ දිකාව දිහා බැලීමෙන් මගේ මේ සිතේ එමක අකුසක් ඩිසි දෙයක් හට ගැනීමට ඉඩ දෙන්හේ නෑ” කියල. ඒ අදහසින් තමයි උන්වහන්සේ වටපිට බලන්හේ. විතකොට ව්‍යුත්තේ බලවත් සිතියක් ඇති කර ගැනීමට බලවත් සිතියක් තියෙන්නට ඕනෑ. නැත්ත්ම වියාට ගෞතම බුද්ධ ගාසනය තුළ සරණාක් බධන්නට බිං. අපි කොයි තරම් කට්ඨ් කිවින් කිවිවන්, අපි කොයි තරම් උදේ තිවන් නැත්දුව වෙනකම් මේ ජ්විතේ තිවන් දකින්න ඕන කිවිවට ව්‍යුත්ක හරියනව දී? ඒක හරියන්හේ නෑ.

පින්වතුනි, ව්‍යුත්ක හරියන්න නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩින්නට ඕනෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩුවාත්, කිවිවත් නැතත් කොහොමත් ව්‍යුත්ක සාර්ථක වෙනවා. ව්‍යුත්කට කාගෙන්වත් බාහිර සහතික ඕන නෑ. ව්‍යුත්ක තමත්ගේ පොදුගලුළු දෙයක්. වතුරාස් සත්‍යය අවබෝධ කිරීම පොදුගලුළු යි. සතිපටිධානයේ සිතිය පිතිවුවා ගැනීම පොදුගලුළු යි. වුන්ද හාමුදුරුවන්ට බුදුරාණුන් වහන්සේ දේශනා කරනවා මේ ලේක් ගොඩක් ඇය ඉන්හේ සිතියෙන් ගොවැසි අසිතියෙන් කියල. ඒ ව්‍යුත්ක ලේක් තුළ අපි සිතිය පිතිවුවා ගන්හේ මේ ජ්විතයේ දී ම පිරිතිවත්පාන්න ඕන නිසා. ව්‍යුත්කට සති ඉහ්දිය ඇති කර ගන්නට ඕනෑ.

විතකොට පින්වතුනි, කය සම්බන්ධයෙන් පෙනා ගොඩක් හැරියට දැකින්න කියලා තතාගතයන් වහන්සේ දේශනා කළා. නවසිවටිකයේ දී කොනෝක් තිතන්න පුලුවනි ව්‍යුත්ක මළ මිති දකින්න ම ඕන කියලා කාවනා අරමුණා ඇති කර ගන්න. දකින්න ඕන නෑ. දැන් ව්‍යුත්ක සතිපටිධාන සුතුයේ ගේරය පිළිබඳ ව ගොදුට විස්තර කරනවා. විතකොට ව්‍යුත්ක කොනාට

පුළුවන්, ඒක තමන්ගේ නුවතින් කළුපහා කර කර තමන්ගේ ගරීරයේන් මේ බාහිර ගරීර පිළිබඳවත් නුවතින් දකීමින් යටුරුපාය අවබෝධ කරගැනීමට. විතකොට කව්චකවත්, කොනෙනකවත් මේ සිත අතරම් වෙන්නේ නෑ. අතරම් කරන්නත් කාටවත් පුළුවන්කමක් නෑ. පළවෙනි සතිපටිධානය තමයි කායානුපස්සනාව.

දෙවෙනි වික වේදනානුපස්සනාව. වේදනාව හට ගන්නේ ස්ථාප්‍රය නිසා. ස්ථාප්‍රය හට ගන්නවා ඇස තුළින්, කණ තුළින්, නාසය තුළින්, දිව තුළින්, කය තුළින්, මනස තුළින්. සතිපටිධානයේ විස්තර කරනවා, සාමිසං වා සූඛං වේදනා වේදියමාණා සාමිසං සූඛං වේදනා වේදියාමිනි පජනාති. සාමිස වේදනාව කියලා කියන්නේ පින්වතුනි, පංචකාමය නිසා ඇති වන වේදනාවක් තියෙනවා. මේ ඇතෙන් දකීන රුප තියෙනවා. ඒ රුප විස්තර කරනවා බුදුරජාත්‍යන් වහන්යේ, ඉටිධා කන්තා මනාප පිය රුප කාමුප සංහිතා රජනීය. ඇසේ වික්ද්‍යාත්‍යන් දකීන රුප තියෙනවා. ඉටිධා කියලා කියන්නේ ඉඹ්ධායි. කන්තා කියන්නේ කාන්තිමත්. මනාප කියන්නේ මනාප යි. පියරුපා පිය ස්වභාවයෙන් යුත්ත යි. කාමුපසංහිතා කාමයන්ගෙන් යුතුයි. රජනීය කෙළෙස් හට ගන්න රුප තියෙනවා. ඒක පංච කාමයට යි අයිති. ඒ වගේ ම තියෙනවා කෙළෙස් හටගෙන්න ගැඩිද, ගැ සූවද, රස පහස මෙන්න මේ පංචකාමය පිනවමින් ඉන්න කෙනෙකුට වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාවට කියන්නේ සාමිස වේදනාව කියලා. සාමිස වූ සැප වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙනවා. උප්ස්ජා වේදනාවක් තියෙනවා. ඒ සාමිස වේදනාව හට ගන්නේ ස්ථාප්‍ර ප්‍රත්‍යයෙන්. ස්ථාප්‍රය අනිත්‍ය නිසා ඒ සාමිස වේදනාවන් අනිත්‍ය යි කියලා නුවතින් දකීමින් වාසය කරන්නට ඕනෑම්.

ඒ වගේ ම පංච කාමය නිසා හට ගන්නවා දුක් වේදනාවක්. කොහොම ද හටගන්නේ? පංච කාමයට අයිති යි. රන්, රිඳී, මුත, මැතික්, හරක බාහ, ගේ දොර, වතු පිටි, අඹුම් පැලුම් වැනි දේවල්. ඔන්න තමන්ගේ ප්‍රමාදීන්ට අසනීප වෙනවා. විතකොට දුක් වේදනාවක් හට ගන්නවා. ආරු තුළුවකා දන්නවා ප්‍රමාද කියන්නේ අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. පංචකාමයට යි අයිති. පෘතුග්රහනය ඒක දුන්නේ නෑ. ඉතින් විය බිලන්නේ කොහොම හර මේ අනාත්ම ස්වභාවයට අයිති දේ තමන්ගේ වසරයේ පවත්වන්න. ප්‍රමාද තරහ වෙයි ද දන්නෑ මේක අහලා. ඒක තමයි යටුරුපාය ගුණාධරුම කියන ඒවා අපේ ඒවින් ඇති කර ගන්න ඕනෑම්. යටුරුපාය කියන වික නුවතින් දකීන්න ඕනෑම. ප්‍රමාදයේ තිතනවා, “ආ..... විහෙනම් අකිතර වෙනවා කියන්නේ අනාත්ම ස්වභාවය විතකොට හර ද වැරදි දේ? වැරදියි. කිතරුකම

කියන්නේ ගුණ ධර්මයක්. විතනේ අපිට විසශ්‍රගයේ පවත්වන්න බැං. ඒක අවබෝධ කරගත යුතු දෙයක්. විවිධ එම පංචකාමය මුල් කර ගෙන නොයෙක් දුක් විදිම් හට ගන්නවා. ආර්ය ග්‍රාවකාය සතිපථීයානය තුළ සිහිය පිහිටුවා ගෙන එම වේදනාවන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගත්ත දෙයක් බවට නුවතින් කළේපනා කරනවා.

එම වගේ ම හට ගන්නවා උපේක්ෂා වේදනාව. එම කියන්නේ නිතර ම ජේත, ගධිද, ගන්ධ, රස දැක්කා ම විතරම් ගණනක් නෑ. සැපකුත් නෑ, දුකකුත් නෑ. මේ කියන උපේක්ෂාව ද්‍රානාවල තියෙන උපේක්ෂාව නොවෙයි. මේ කියන්නේ බොහෝම මුළුවට පත්වෙවිව ප්‍රමත් උපේක්ෂාවක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත උපේක්ෂා වේදනාවන් අනිත්‍ය වශයෙන් නුවතින් දකිනවා.

සැරුණ් මහ රහන්සේ උර්ගාරාවල දේශනා කරලා තියෙනවා මේ සැප වේදනාව දකින්න ඕනෑ දුකක් හැරියට. දුක් වේදනාව දකින්න ඕනෑ උපේක්ෂා වේදනාව දකින්න ඕනෑ අතිත හැරියට. වෙහෙම දැක්කාන් තමයි නිදහස් වෙන්න පුව්වන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වික තැනක දේශනා කරලා තියෙනවා වේදනාව කියන්නේ පාතාලයක් වගේ ගැමුරු විකක් කියලා. ඔන්න සමහරැන්ට ඇතිවෙනවා, අරතිය කියලා විකක්. මොකක් ද අරතිය කියන්නේ? කුසල් දහම්වල සිත පිහිටින්නේ නැති වෙනවා. එත් හැමෝට ම අදුනගන්න බැං මේක අරතියක් කියලා. විතකාට මොකද කරන්නේ? විතකාට යනවා මුහුද වෙරුපුට. වියා දන්නා මේ කුසල් දහම් ගැන. ධර්මයක් නැත්තම් කුසල් කොසින් දූ? විතකාට වියාට මුකුත් කරන්න බැං. වියා යනවා මුහුද වෙරුපුට. අසිස් හීම් විකක් කැවා ම සික්කාම හර. භද්‍රනාශන්න බැං මේ අරතිය. මහා අකුසලයක්. අරතිය හීමුවටත් හට ගන්නවා. කාසනයේ හීමුවට අරතිය ඇති වුණා ම මහත්ම විපා වෙනවා. සිවුරු හැරලා යනවා. ගණු ප්‍රමැවි ලියුම් ලියනවා. රිට පස්සේ නොරෙන් යාල් වෙනවා. නොරෙන් පාව් කර කර ඉන්නවා. මහත්ම දාලා යන්නන් බැං. මිනිස්සු හිනා වෙනවා. මේ තමයි අරතියේ ස්වහාවය. සැරුණ් භාමුදුරුවේ දේශනා කරනවා අරතිය තමයි ගාසනයේ දැක. අරතිය ආප්‍රවා ම හැම දෙයක් ම විපා වෙනවා. පොත් බලන්නන් බැං. බණ කැසට්පරී අහන්නන් බැං. ඔලුව හැරවේ අන් යන්න හිතෙනවා. ඔන්න අරතියේ ස්වහාවය.

සමහරැන්ට අරතිය ආප්‍රවා ම මාස ගණන් තියෙනවා විතකාට සිවුරු ඇරුලා යන්න තිතෙනවා. විතකාට අරතිය ආප්‍රවාම හිත කොහෝද පිහිටින්නේ? පංච කාමයේ. වෙන මොකකවත් හිත පිහිටින්නේ

නෑ. අරතිය කියන්නේ කුසල් දහම්වල සිත නො පිහිටීම විහෙනම් හිත පිහිටන්නේ කොහො දී? අකුසල් දහම්වල. අකුසල් දහම් හටගන්නේ කුමක් නිසා දී? පංච කාමය නිසා. පංච කාමය තුළින් තමා මේ රාග, ද්වේශ, මෝහ සියල්ල ම හට ගන්නේ. දැක්කද විකකට විකක් සම්බන්ධ වෙවේ යන හැරේ. මේ අරතිය නිශ්ච්චවකට ප්‍රකට වශයෙන් හඳුනාගන්න පුළුවනි. සිහිය තියෙන නිසා. සාමාන්‍ය ලෝකයේ සමහරා ඉන්නවා බුදු කෙහෙක් පහළ ව්‍යුහ කියලාවන් දහන්නේ නෑ. ඒ වගේ අව්‍යාසනාවන්ත පිරිසක් ලෝකයේ ඉන්නවා.

දැන් මේ අනන්ත පුප්‍රාණ මිනිසුන්ගෙන් මෙතැන ඉන්නේ තියෙන් නි දෙනා දී? දැන් අද ඒ අයට විතර යි මේ ධර්මය අහන්නට වෙන්නේ. මහපොලුව වගේ පිරිසකට මේක අහන්න ලැබෙන්නේ නෑ. ඇපායේ තිය අයට කොහොමරවත් නෑ. ඉතින් මේ අරතිය වින වික ප්‍රවිතායට ගොඩාක් බලපාන දෙයක්. අරතිය බලපාන්නේ නෑ රැකියාවල් කරන්න. ඒකට කිසි බාධාවක් නෑ. හම්බකරන්න කිසි බාධාවක් නෑ. අරතිය කියන්නේ මොකට දී? ව්‍යුරාර්ජ සත්‍යය අවබෝධ කරන්න තියෙන විශාල බාධාවක්.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, තවත් බාධා කීපයක් තිබෙනවා, මේ ධර්මය අවබෝධ කරන්න. විකක් තමයි, “කාමා තේ පධිමා සේනා දුතියා අරති වුව්වති” මොනව ද ඒ මාර සේනාව? පළවෙනි වික තමයි කාමය. දේ වෙනි වික කුසල් දහම්වල හිත නො පිහිටීම. තුන් වෙනි වික බුජ්පිටාසා ඒ කියන්නේ බ්‍රහ්මන්න යි. පිපාසය යි. වේක මාර සේනාවක්. කොහොම ද වැඩි? ලේසි දී? බේරෙන්න පුළුවන් දී? අමාරා යි. විතකොට ඔය මාර සේනාව සූර්ය විංශයේ ඉපදුණා මහා ඉසිටරයාතාන් වහන්සේ දමනය කළා. විතකොට තිතන්නකෝ සම්බුද්ධත්වය කියන වික කොහොම ඇද්ද කියලා තේ ද. මාර සේනා දහයක් ඉන්නවා ඒ දහයට මුළු ලෝකේ ම අනුවෙලා ඉන්නේ බින්දුවක් ගැලවෙන්න බෑ. ධර්මයක් දහන්නන්ම් විය විනාශ යි.

පළමුවෙනි වික කාමය. සමාජයට බැස්සොත් කාමයෙන් තොර දෙයක් නෑ. දෙවෙනි වික කුසල් දහම්වලට සිත නො පිහිටීම. ඔවා අවබෝධ කරලා හරියන්නේ නෑ මේ ඉන්න කාලේ කාලා බිලා ඉන්න ඕනි. වියා දෙවන පාරත් මාරයාට අනුවෙනවා. “බුජ්පිටාසා” බ්‍රහ්මන්න යි. පිපාසය යි. දුවස පුරා ම හම්බ කරන්නේ ඕකට තමයි. “වත්ත්ව තණ්ඩා ප්‍රව්වති, පංච්ම රීත්මද්ධිය, තේ” පහ තමයි නිදිමත. විකක් යනකොට තව විකකට අනු වෙලා. රී ප්‍රගට “ප්‍රවිධා හිරු ප්‍රව්වති-සත්තනම් ව්‍යවිතිය, තේ” සිතේ ඇතිවන ඕය. දැන් ගොඩාක් අයට තියෙනවා ඕක.

ලදේ තීටත් නැත්දි වෙනකම් බණු අහනවා බණු කියලා අවසාහෙට අහනවා ගොතම බුද්ධි ගාසනයේ වතරාරිය සත්‍යය අවබෝධ කරන්න පුළුවන් දේ? විතකොට මොකක්ද මේ තීයෙන්නේ? සැකය. ප්‍රශ්න දහක් ගත්තොත් අකුරු තුනකට ඒ ප්‍රශ්න දැන්න පුළුවන් සැකය. සැකය ම තමයි තීයෙන්නේ. ඔය කිවාට ඉතින් සික පුළුවන් දේ. කවිද දන්නේ කියලා නිතනවා. ඒක බොහෝ ම බරපතල විකක් පින්වතුනි, ඒ තරම් බලපතල දෙයක් ලෝකේ වෙන කොහොවන් නෑ. ඉන් පස්සේ මාරුගයෙන් බැහැර කර කර ඉදාලා මාරුගයෙන් පිට පතිතනවා. ඉන් පස්සේ මුකුත් නෑ.

අපි බුදුරජාතාන් වහන්සේ ව සැක කපුත් විශ්වාස කරන්න මේ ලෝකේ කිසි කෙනෙක් නැති බව හොඳව මතක තියා ගන්න. ඒ පරමාදරු මහාත්‍ය අග්‍රහාස විතරාති මහා මූලික්දෙයන් වහන්සේ සැක කරනවා නම් විය තමයි මේ ලෝකේ අවාසනාවන්ත ම කෙනා. වියාගේ අවාසනාව අසිංහ විකක්. කෙනෙකුගේ සිත් සැකයක් නැත්නම් බුදුරජාතාන් වහන්සේ කියනවා විය තමයි මේ ලෝකේ වාසනාවන්ත ම මනුස්සයා.

වක් අවස්ථාවක පිංශය බුජ්මණ්‍ය බුදුරජාතාන් වහන්සේගේ ගුණ කියනවා. බුදුරජාතාන් වහන්සේගේ ගුණ කියන විට අතිත් කෙනා අහනවා ඔව්වර ගුණ තීයෙන කෙනෙක් ව අයි දාලා ආවේ කියලා. දැක්ක ද මෙය ඉතින් කියනවා තත්ත්ත්වයන් වහන්සේට උපමා කරන්න කිසි උපමාවක් මේ ලෝකේ නෑ. ව්‍යවරකට අසමස්මය. මාරුගලුලාහි කෙනෙක්. පිංශය බුජ්මණ්‍ය කියනව උත්තමයන් වහන්සේ ව දාලා මම මගේ ජ්‍යෙෂ්ඨයේ වික ද්‍රව්‍යක්වත් ගත කරන්නේ නෑ කියලා. ඒ උත්තමයන් වහන්සේගේ පැන්තට ම යි මගේ සිත බරවෙන්නේ. ඒක තමයි වාසනාව. රට පස්සේ කියනවා ඒ උත්තමයන් වහන්සේගෙන් තොර වෙලා මගේ ජ්‍යෙෂ්ඨය ගත කරපු මොහොත්ක මතක නෑ කියනවා. විය කියනවා මගේ ගරීරයෙන් නම් යන්න බිං ඒ උත්තමය පැයට. මං ගොඩක් වයසක කෙනෙක් තිසා. විතකොට මෙය ප්‍රං වෙලා තීයෙන්නේ මොකන් දේ? ප්‍රංවෙලා තීයෙන්නේ සිතෙන්. ධර්මයෙන්. මට මේ බලන නැම තැනක ම මතක් වෙන්නේ බුදුරජාතාන් වහන්සේ ව යි කියලා කියනවා. මේ තුන් ලෝකේ ම ඉන්න සත් පුරුෂයා බුදුරජාතාන් වහන්සේ පමණු යි කියනවා. ඒ පැන්තට ම යි කියනවා හිත බර වෙන්නේ. විහෙනම් ඒ කෙනාගේ ජ්‍යෙෂ්ඨයේ කිසි ම ආකාරයක අකුසලයක් ඇති වෙන්නේ නෑ. ඒක තමයි වාසනාව මතින මිමිම.

පින්වතුනි, සල්ලි මිල මුදල් තීඩූනාට වාසනාවක් නෙමෙයි. අපි

සල්ලේ මිල මුදල් තියෙන අයගෙන් වාසනාව මැන්නොන් මේ ලෝකේ වාසනාවන්ත ම කෙනා තමයි ව්‍යුත්ස්‍යෙන් මහා රජීණා. මැරිවිව හැටියේ යන්ගේ අපායේ. ඇයි එෂ්? මිතතු දාම්පිකයි. ප්‍රසිද්ධියෙන් අපි වාසනාව මැන්නොත් වාසනාවන්ත ම කෙනා බියනා කුමාර. ඇයි ලෝකේ ප්‍රසිද්ධි ම කෙනා. අර වික තැනක තිබුණා වියා මැරදෙනා වෙලාවේ මරණය දරා ගන්න බැරිව සියයට දැහැතරක් තමන්ගේ පිටිතය නැති කර ගත්තා. විතකොට කොනොම ද ප්‍රසිද්ධිය. නමුත් වියා ධර්මය අවබේද කලේ නෑ. වාසනාව මතින මිමිම තමයි බුදුරජාන් වහන්සේ ගැන සින පැහැදිම. එෂ් පැහැදිම නැත්තම මේ මාර්ගයේ හෙල්ලෙන්නවත් බිං ව්‍යා නිසා "සත්තම් විවිතිව්‍ය තේ" විවිතිව්‍ය තමයි හත්වන මාර සේනාව.

දැන් බලන්න විහෙම බැලුවාන් ලෝකේ ඔක්කොම ඉන්නේ කාගේ අල්ලේ දා? මාරයාගේ අල්ලේ. ඒන්වත්ත් විතර දි බෙරිලා ඉන්නේ. විතකොට අවවැනි කෙනා තමයි "මක්බෝ මිමිකේ තේ අවධිම්" එෂ් කියන්නේ දැඩි බව භා ගුණාමකු බවට දි. ලෝකි වැඩක් තෙවෙයි විතකොට නමේ තමයි "ලානො සිලෝක් සත්කාරෝ" ලාභ සත්කාර කිරීති ප්‍රශ්නය. මෙන්න මේ දහය තමයි මාර සේනාව.

දම්වැල් දහයක් දාල අල්ලා තියෙන්නේ. වියාට තියෙන්නේ විහාර මෙහාට කරන වික විතරයි. එෂ් නිසා මුළු මහත් ලෝකයක් ම පවතින්නේ මාරයාගේ වසගයේ. එෂ් නිසා එෂ් මාර වසගයෙන් නිදහස් වන්නට නම් සතර සතිපටියානය තුළ සිහිය පිහිටුවා ගත යුතු දි. පංච කාමය තුළ තමයි මාරයා ඉන්නේ. එෂ් තමයි මාරයා ගේ නිර්ඝිම. විතකොට පංච කාමයන්ගෙන් තොර වූ දෙය තමයි සතර සතිපටියානය. එෂ් තමයි අජේ පිය උරුමය.

බුදුරජාන් වහන්සේ සකුණුග්‍රී සූත්‍රයේ කැටකුරුල්ලාගේ කතාවේ දී මේ ගැන විස්තර කරනවා. වික් කැටකුරුල්ලෙක් හිටියා. එෂ් කැටකුරුල්ලාගේ ආරක්ෂා ස්ථානය තමයි නගුලෙන් පෙරළන පස්කැටෙ යට. ඉතින් ගිපුලිතිනියෙක් දුවසක් කැටකුරුල්ලා පිය උරුමයෙන් උඩිට ඇව්ල්ලා ඉන්න වෙලාවේ අල්ලා ගත්තා. රීට පස්සේ කැටකුරුල්ලා කියවන්න ගත්තා, "අනේ මම තාත්තා කියපු දේ අභුවා නම් මට මෙහෙම වෙන්නේ නෑ හේ කියලා. උඩිට් තියෙනවා ද කියලා ඇභුවා පිය උරුමයෙන් භාමිඛවෙවිවි තැනක්. තියෙනවා කිවිවා. එෂ් තමයි අර පස් කැටී යට තියෙන ඉඩ කියලා කිවිවා. ආ.... විහෙනම් ගිහින් හිටපන් බලන්න කියලා කැටකුරුල්ලාව අත ඇරියා. රීට පස්සේ කැටකුරුල්ලා අර පස්කැටය උඩිට නැගලා දැන් පුත්වන් නම් අල්ලන්න

කිවා. ගිපුලිනිනියා වේගයෙන් ආවා. සූත්‍රායකින් කැටකුරුල්ලා පස්කැටටය ඇතුළට ගියා. ගිපුලිනිනියා පස්කැටටයේ වැඳිලා මැරැණු. ආත්න ඒ වගේ තමයි සතර සතිපටිධානය තුළ සිහිය පිහිටුවාගේතොත් මාරගාට හසුවන්හේ නෑ. වේදනානුපස්සනාවේ සාමීස වේදනාව යි ඒ විස්තර කළේ.

නිරාමිස වේදනාව කියන්නේ පින්වතුන්, පංච කාමයෙන් තොර වූ වේදනාව. විනම් ශිල, සමාධි, ප්‍රයු වඩිද්දී ඇතිවන සැප වේදනාව. සමර් විද්‍රෝශනා භාවනා කරලා සමාධිය ඇති කර ගැනීම තුළ සැප වේදනාවක් හට ගන්නවා. ආර්ෂ ග්‍රාවකාය සැප වේදනාවට අනුවත්නේ නෑ. ඒකත් අතිතය වශයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් බවට විද්‍රෝශනා නුවතින් දකිනවා. විතකොට ඒ පිළිබඳ ව තිබෙන ඇල්මත් දුරු වෙලා යනවා. ඉත්පසු සතර සතිපටිධානය තුළ සිහිය පිහිටුවා ගෙන කුසල් දහම් වඩිද්දී ඇති වෙනවා දුක් වේදනාවක්. විතකොට ඒ දුක් වේදනාවත් ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් බව යථාර්ථවාදී ව නුවතින් දකිනවා. ඒ වගේ ම දකිනවා උපේස්සා වේදනාව. ඒ උපේස්සා වේදනාව තුළත් තිබෙන්නා වූ යථාර්ථය නුවතින් දකිමින් වාසය කරනවා. විතකොට ඒක තමයි වේදනානුපස්සනාවට අයිති දේවල්. තමහ්ගේ ප්‍රවිතය තුළත්, “අජයිත්තා වා වේදනාසු වේදනානුපස්සී විහරි” තමන්ගේ ආධ්‍යාත්මය තුළ පවතින්නාවූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්නාවූ වේදනාවල් ස්පර්ශයෙන් හටගෙන නැති වී යන දෙයක් බවට නුවතින් දකිමින් වාසය කරනවා. බාහිර ලෝකයේ සිරින සියලු දෙනා තුළ හට ගන්න වේදනාව හටගත්තෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ම ද කියලා නුවතින් දකිමින් වාසය කරනවා. “සමුද්‍යවය ධම්මානුපස්සී වා වේදනාසු විහරි” ඒ වේදනාවේ හට ගැනීම ඒ වගේ ම ඒ වේදනාවේ නැති වී යාම නුවතින් දකිමින් වාසය කරනවා. ඒක තමයි වේදනානුපස්සනා සතිපටිධානය.

විත්තානුපස්සනාව කියන්නේ නාමරුප ප්‍රත්‍යයෙන් හටගත්ත මේ මනස පිළිබඳව යථාර්ථය නුවතින් දකිමින් වාසය කරනවා. විතකෙන දී විස්තර කරනවා, “සරාං වා විත්තා සරාං විත්තාති පැඹාති” රාග සහිත සිත රාග සහිත නිතක් වශයෙන් නුවතින් දකිමින් වසමින් වාසය කරනවා. රාගය හටගත්න් සූහ නිමිත්තත්. අයෝනියෝ මනසිකාරයත් නිසා. සූහ නිමිත්ත දැකුලා අනුවත් විදිහට කළුපනා කර තුන්නවා. විතකොට මොකද වෙන්හේ? රාගය හට ගන්නවා. වීහෙම හට ගත්ත රාග සහිත නිත නිතක් නාම රෘප නිසා. ඒ නාම රෘප නිසා හට ගත්ත සිත අතිතය ද කියලා නුවතින් දකිමින් වාසය කරනවා. මම නො වේ,

මගේ නො වේ, මගේ ආත්මය නො වේ යයි නුවනින් දකිමින් වාසය කරදී වියාට ඒකේ යට්ටාර්ථය අවබෝධ කරන්න පූජාවන්.

“විතරාග වා විත්තං විතරාග විත්තං’ති පජාහාති” රාගය නැති සිත, ඒ කියන්නේ අසුහ නිමිත්තයි, යෝගීයෙක් මහසිකාරයයි තුළින් තමන්ගේ විරාග වුණ සිත විරාග විත්ත සිතක් ලෙස නුවනින් දකිමින් වාසය කරනවා. ඒ වගේ ම “සඳේසං වා විත්තං සඳේසං විත්තං’ති පජාහාති” තමන්ට තරහා සිතක් ආවහාම මේ සිතේ දැන් තරහා තියෙනවා කියලා නුවනින් දකිමින් නාම රැප ප්‍රත්‍යයෙන් මේ සිත හට ගත්තා. නාම රැප නැති වීමෙන් මේ සිත අභාවයට යනවා කියලා නුවනින් දකිමින් වාසය කරනවා. “විතඳේසං වා විත්තං විතඳේසං විත්තං’ති පජාහාති” ද්වේගය හට ගන්නේ පරිස නිමිත්ත දී, අයෝගීයෙක් මහසිකාරය දී නිසා, පරිස නිමිත්ත කියන්හේ තරහා ඇත්වෙන අරමුණු තරහාකාරයෙක් ඉස්සරහට ආවාත් මොකද වෙන්නේ? දත්ම්‍රී කාලා, අස්ස්දෙක කරකවලා බලනවා තේ ද? ඒක තමයි පරිස නිමිත්ත.

මෙම පරිස නිමිත්ත පිළිබඳව සැරුයුත් හාමුදුරුවේව් ආකාත පටිචිත්‍ය සූත්‍රයේ දී විස්තර කරනවා “ආයුෂ්මතුනි, සමහර ඉන්නවා වියාලාගේ කායික ක්‍රියා අපිරිසිදු දී. විතකොට මොකද වෙන්නේ? වියා ගැන තරහක් ඇති වෙනවා. සමහර ඉන්නවා වියාලාගේ ව්‍යවහාර අපිරිසිදු දී. විතකොටට් අතින් වික්කෙනාට තරහා යනවා. සමහර අය ඉන්නවා අපිට කතා කරනවාට අපි අකැමති දී. අපි ඒ අය ව මගහැරලා යනවා. ඇය මේ වියාලා කියන දේවද්‍රේවිලට අපේ හිත රැදෙන නිසා. සමහර අය ඉන්නවා ඒ අයගේ මනස හරි ම අපිරිසිදු දී. විතකොට ඒ වගේ අය දැක්කාම තරහා යනවා. ඉතින් සාරපුත්ත හාමුදුරුවේ කියනවා, ඒ වගේ කෙනෙක් දැක්කාම තිතන්න කියනවා, වැක්ස කාලට භරකෙක් මඩගොඩික තියෙන් කුරුය මත් විරෝධනවා. විතහැට් වතුර ටිකක් විකතු වෙනවා. ඉතින් වතුර බොන්න ඕන කෙනෙක් දුනු ගහලා අර හරක් තුර අධියේ තියෙන විතුර ටික තිමිට බොනවා. අත්ත ඒ වගේ සමහර අය ඉන්නවා කිසි වැදග්‍රම්මකට නැති අය. ඒ වගේ අය මොකන් ම නෑ. සමහර විට ඒ අය ප්‍රග ප්‍රංශී ම ප්‍රංශී ගුණයක් තියෙන්න පූජාවන්. ආන්න ඒක ගැන තිතන්න කිවා විතකොට තරහා යන්නේ නෑ. මෙය සඳහන් වන්නේ ආකාත පටිචිත්‍ය සූත්‍රයේ.

ඉතින් මේ පරිස නිමිත්තයි අයෝගීයෙක් මහසිකාරයයි නිසා සිතේ තරහා හට ගත්තවා. ආස්ථ ගුවකාය සතර සතිපටිධානය තුළ සිහිය පිහිටුවා ගෙන නුවනින් දකිනකොට වියා තරහ සිතේ යට්ටාර්ථය අවබෝධ කර ගන්න පූජාවන්කම ලැබෙනවා. ඒ තරහා සිත, සිහිය

පිහිටුවා ගෙන තරඟා සිතක් බව දැනගත්තේ නැත්තාම් මොකද වෙන්නේ? ඒක බද්ධ වෙටරයක් බවට පත් වෙනවා. බද්ධ වෙටරයක් බවට පත් වුණුට පස්සේ පිවිතෙන් පිවිතයට සික විනවා. පින්වතුන් දැකලා ඇති සමහර පූසේ ඉන්නවා පැටවි බිජි කරපු හැරීයේ කනවා. ආන්න ඒ තමයි අර අකුසලය බලවත් වීම. සමහර දෙම්විපියෙන් ඉන්නවා තමන්ගේ ප්‍රමාණ ව විනාශ කරනවා. ඒ ඔය බද්ධ වෙටරය නිසා. ඒ නිසා සිහිය පිහිටුවා ගත යුතු යි. නාම රැප ප්‍රත්‍යාගෝන් හට ගත්ත මේ සිත නාම රැප නැති වීමෙන් නැතිවෙනවා කියලා නුවතින් දකින්නට සිනේ. විතකාට වියාට යථාර්ථය දකින්න පුළුවන්. ඒ පැහැදිලි “විතදේසං වා වත්තං විතදේසං වත්තං’ති පරානාති” විතදේස කියන්නේ තරඟා නැති සිත. වහම් මෙමත් සහගත සිත. ඒ මෙමත් සහගත සිත හඳුන්නේන්න නාම රැප ප්‍රත්‍යාගෝන්. ඒකත් අනිත්‍ය යි කියලා දකිනවා. මම නොවේයි, මගේ නො වේයි, මගේ ආත්මය නොවේයි කියලා නුවතින් දකිදේ වියාට ඒ සිනේ යථාර්ථය අවබෝධ කර ගත්තට හැකියාව ලැබෙනවා. “සමෝහංවා වත්තං සමෝහං වත්තං’ති පරානාති” රාගය හඳුනාගන්නත් පුළුවන්. ඒක අපිට සිලාරක වශයෙන් වහම් ගෞරෝසු වශයෙන් දැනෙනවා. ද්වේශය හඳුනාගන්නත් පුළුවන්. ද්වේශය ආචාම පොලු ගත්තවා, කඩු ගත්තවා, වෙඩි තියනවා ඒක දැනෙනවා මෝඩිකම ආචාම දැනුගත්ත. ලේසි දෑ? අමාරු දෑ? විවිචිත ම අමාරු යි. රාගය තේරුම් ගත්තත් පුළුවන්, ද්වේශය තේරුම් ගත්තත් පුළුවන්. නමුත් මෝඩිකම මේ තිනේ පවතිනවා. පුංචී දේකින් රවත්තා හර ම ලේසි යි.

පින්වතුන්, කොහොම ද රවත්වලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සංඛ්‍යා විපල්ලාස හතරක් ගැන. අනිත්‍ය දේවල් මේ ලේක සත්වය දකින්නේ නිත්‍ය වශයෙන්. විතකාට ඒක මෝඩිකමක් නේ දෑ? ඒ වගේ ම අසුහ දේවල් දකින්නේ සුහ වශයෙන්. දක් දේවල් දකින්නේ සැප වශයෙන්. තමන්ගේ වසගයේ පවත්වන්න බඡර දේවල් තමන්ගේ වසගයේ පවත්වන්න පුළුවන් දේවල් වශයෙන් මේ හතර ආකාරයකට ලේකෙට වසග වෙනවා ඒ තමයි අස්‍ය නම් වූ ලේකය, කතා නම් වූ ලේකය, නාසය නම් වූ ලේකය, දිව, කය, මනස, නම් වූ ලේකය සික තමයි ලේකය ඔනැනින් විහාට ලේකයක් නෑ. තරාගතයන් වහන්සේ “සඩ්බලෝකං අනිජ්‍යාය” මුළුමහත් ලේකය ම අවබෝධ කළා. “සඩ්බලෝකේ යථා තර්.” ලේකේ යථාර්ථයන් අවබෝධ කර ගත්තා. ලේකෙට තිබිඩ ආකාව දුරකරගත්තා. සඳහට ම ලේකයෙන් නිදහස් වෙලා වාසය කළා. ”

ලේඛකවිදු” කියන්නේ ඒකයි. ලේඛකවිදු තමයි උන්වහන්සේ ලේඛක ගෙන දේශනා කොට වඩාලේ.

විතකොට ආන්න ඒ ආකාරයට මේ සිත මුළු වෙනවා. ඒ මුළු වීමෙන් නිදහස් වන්නට විය සතිපටිධානය තුළ සිතිය පිහිටුවා ගන්නට ඕනෑ. විවිට ඒ මුළුවෙන් රික රික නිදහස් වෙන්නට ප්‍රථමන්. දැන් ඔන්න රූපයක් දුටුවා ම විකපාරාර ම ඒක අතිත්ස යි කියලා හිතෙනවා දා නෑ. අපි තව පාරක් හැරුලා බිලුනවා. ඒ මොකද? ඒ යාර්ථාය අවබෝධ වුතෙන් නැති නිසා. ගබ්දායක් අහනවා. අහලා තව පාරක් මේක දාලා අහනවා. අපි ඔන්න අවුරුදු දහයකට පෙර අහපු සින්දුවක් තියෙනවා හොඳ වාදනයත් සමග ගායනය විහෙන් මෙහෙන් වින විට අතපය නැට්ටෙනවා. ඒ මොකද වාදනය හොඳට තුරු යි. අතිත්ස යි කියලා වැටහෙන්නේ නෑ. අතිත්ස යි කියලා වැටහුනා නම් ඒක විහෙම වෙන්නේ නෑ. පස්සේ ඔන්න හිතෙනවා මේක අතිත්ස තමයි කියලා. පසුව හරි හිතෙනවා නම් ඒකත් නොලැයි. ගද සුවඳ රස, පහස, අරමුණු කියන මේ භාමදේ මේ විදිය යි.

බූදුරජාතාන් වහන්සේ දේශනා කළා මේ ඇස, කතා, නාසය, දිව, ගේරය, මතස කියන ආයතන හය ම ගිනි ගන්නවා. මොකන් ද ගිනිගන්නේ? රාගය නැමති ගින්නෙන් ගිනි ගන්නවා, ද්වේශය නැමති ගින්නෙන් ගිනි ගන්නවා, මෝහය නැමති ගින්නෙන් ගිනි ගන්නවා. “ජාතිය ජරාමරණේන ගොක පරිදේව දුක්ඛ දේමනස්ස උපායකේෂ ආදිත්තත්ත්ව ව්‍යුත්” ඉපදිමෙනුත්, වියසට යාමෙනුත් දුක් දොමනස් විදිමෙනුත්, සුසුම් හෙළිමෙනුත් ගිනිගන්නවා යය කියමි. විතකොට මේ ඔක්කොම ගිනිගැනීමට හේතුවන්නේ කුමක් දා? රාග, ද්වේශ, මෝහ. ඒ රාග, ද්වේශ, මෝහ හට ගන්නේ තමන්ගේ සිතේ. විත්තානුපස්සනාව තුළ සිතිය පිහිටුවා ගත්තොත් ඒවා හට ගන්නේ නෑ. ඒ සුතුයේ විකකට විකක් ගැපපෙනවා. ඇයි? ඒ භාමදේක ම තියෙන්නේ විකම දේ. ඒ තමයි වතුරුර්ස සත්‍යය. ආදිත්ත පරියාය සුතුය ඒක තියෙන්නේ සංයුත්ත නිකාය හතර පොත් වහන්සේගේ. ආදිත්ත පරියාය සුතු තියෙනවා දෙකක්. “සඩ්බං හික්බලේ ආදිත්තං” කියන්නේ විකක්. මේක දේශනා කලේ ගෙය ශේරුයේ දී, ගෙයකාශප, නදිකාශප, උරුවේල කාශප කියන ජරිල පිරිසට. ඒ ආදිත්ත පරියාය සුතුය අහලා හිසුන් වහන්සේලා දාහක් රහන් වෙනවා. අතිත් ආදිත්ත පරියාය සුතුයේ තමයි තියෙන්නේ ඇහැ ප්‍රවීචනන්න කියලා. ඒක වෙන විකක්. “විතමෝහං වා විතං විත මෝහං විත්තත්ත් පජනාති” මේ සිතෙන් රික රික මෝඩිකම දුරු වෙන විට වියාට විදුරේශනා ප්‍රයුව ඇති වෙනවා. විදුරේශනා ප්‍රයුව ඇති කර ගන්න

නම් ඇස, කතු, නාසය, දිව, ගැරුරය කියන මේ ආයතන හයේ යටුරුවය අවබෝධ කර ගන්නට ඕනෑම්.

වික තැනක දී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා රාභුල හාමුදුරුවන් වහන්සේ, "සවික්දේශාත්‍යකේ කායේ බහිද්ධා ව සංඛ්‍ය නිමිත්තේසු අහිංකාර මමිංකාර මානානුසය න හෝති" උන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, "සවික්දේශාත්‍යකේ කායේ" කියෙන්නේ තමාගේ ගැරුරය පිළිබඳ ව සි. "බහිද්ධා ව සංඛ්‍ය නිමිත්තේසු" බාහිර සියලු නිමිත් පිළිබඳවත් "අහිංකාර මමිංකාර මානානුසය න හෝති" අහිංකාර යනු මම, මගේ, මගේ ආත්මය කියන මානය නාමති අනුසය ප්‍රහාතාය වන්නේ අරහත් මාර්ගයෙන්. සේවාන් වෙළෙස පත් වුණා ම සක්කාය දිරිවිය ප්‍රහාතාය වෙනවා. ඒත් මම වෙම් කියන අදහස අනුකූල වශයෙන් බල පවත්වනවා. ඒක ප්‍රහාතාය වන්නේ අරහත් මාර්ගයෙන්. අරහත් මාර්ගය තුළින් තමයි ප්‍රහාතාය වෙලා නිකෙළපෙස් රහතන් වහන්සේ නමක් ලෝකට බිජි වෙන්නේ. මම කියන වික හරියට කොහොත් විකක් වගේ.

රාභුල ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නය තමයි, තමන්ගේ ගැරුරය පිළිබඳවත්, ඒ කියන්නේ තමන් පිළිබඳවත්, බාහිර ලෝකය පිළිබඳවත් පවතින මම, මගේ, මගේ ආත්මය කියන හැරීම දුරට වෙලා සියලු කෙළුසුන්ගෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන්නේ කොහොම ද කියලා. කවුද මේ අහන්නේ? රාභුල හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, අතිතයේ හට ගත්ත යම් රෘපයක් ඇද්ද, වර්තමානයේ හට ගත් යම් රෘපයක් ඇද්ද, අනාගතයේ හට නොගත් යම් රෘපයක් ඇද්ද, දුර පවතින යම් රෘපයක් ඇද්ද, පැහැදිලි පවතින යම් රෘපයක් ඇද්ද තමාගේ යයි සළකන, අනුන්ගේ යයි සළකන යහපත් ස්වහාවයෙන් පවතින, අයහපත් ස්වහාවයෙන් පවතින, සියුම් ස්වහාවයෙන් පවතින යම් රෘපයක් ඇද්ද ඒ සියලු "රෘප තේත්ම මම තේසේ නමස්ම්, න මේසේ අත්තාති යටුහුතා සම්මානක්දාතාය දැවිධ්‍යං" මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි කියලා නුවතින් දැක්කොත් ආන්න ඒ කොහා නිකෙළපෙස් හාවයට පත් වෙනවා. ඒක තමයි විද්‍යානා ප්‍රයාව. ඒක ස්කන්ද හාවහාව, පංච උපාදාසහ්කන්දය විද්‍යානා කරල තමයි මෝඩකම්ත් නිදහස් වෙන්නේ. වේදනාව පිළිබඳවත් හාග්‍යවතුන් වහන්සේ ඒ වේදියට ම දේශනා කරනවා. දුර, පැහැදිලි, අතිත, අනාගත, වර්තමාන, ජීව, ප්‍රතිති, උසස්, පහත්, තමන්ගේ අනුන්ගේ, සියුම්, ගොරෝසු ආකාර වීකොපහක් තියෙනවා. ස්ථානය ප්‍රත්‍යාගෙන් හට ගත්ත වේදනාව.

ශ්‍රී වගේ ම සේපරුණ ප්‍රතිතයෙන් හට ගන්න සඳහුවාට. ජ්‍රී වගේ ම සේපරුණ ප්‍රතිතයෙන් හට ගන්න සංස්කාර. නාම රැඹ ප්‍රතිතයෙන් හටගන්න විස්තරාත්මකය. මේ පළව උපාදානස්කන්ධිය තුළ අත්මයක් නෑ. තමන්ගේ විසාගයේ පවත්වන්න පුළුවන් දෙයක් නෑ කියලා යළි ද්‍රව්‍යක දැක්කාත් සඳහා ම මෝඩිකම්න් නිදහස් වෙනවා. ජ්‍රී මෝඩිකම්න් නිදහස් වෙන්නට නම් අනිතන බව අනිතන දේ දුක් බව අනිතන වූ දුක් වූ දේ අනාත්ම බව තමන්ගේ විසාගයේ පවත්වන්නට බැරි බව අවබෝධ විය යුතු යි. නැත්තම් මෝඩිකම්න් නිදහස් වෙන්නට ඇ. වින වෙළුවක පුංචි දේකින් රවටින්න පුළුවන් ද බැරි දී? පුළුවන් නේ දී? විතකොට බුදුරජාතාන් වහන්සේ ජ්‍රී යැවැල්ල ඉක්මවා ගියා. මෝඩා ජයගත්තා.

සාමාන්‍ය ලේඛකයා සරාගි ස්වභාවයෙන් යුත් ක්‍රියාත්මක යි. බුදුරජාණන් වහන්සේ විතරුගි යි. ඒ කියන්නේ රාගය නැති උත්තමයා. සාමාන්‍ය ලේඛකයා තරඟා යන ස්වභාවයෙන් යුත් ක්‍රියාත්මක යි. බුදුරජාණන් වහන්සේ විතදේසී. සාමාන්‍යය ලේඛකයා ප්‍රංශී දේව මුළු වෙනවා. බුදුරජාණන් වහන්සේ විත මෝහි. ඒක තමයි අරහං කියලා කියන්නේ. ඉතින් ඒක නිසා නිත පිළිබඳ ව ඒ කෙනා නුවතින් දැකිමින් වාසය කළ යුතු යි.

විත්තේසා තන්හා උපරිජමාතා උපරිජති විත්ත නිවිසමාතා නිවිසකි තන්හාව නැතිවෙන්නේ විතැන ම දී. මේ ලෝකය ම දුක් විදින්නේ ඇසා, කතු, නාසය, දිව, ගේරය, මහස නිසා මේ ලෝකය ම අනු වෙලා ඉන්නේත් ඇසා, කතු, නාසය, දිව, ගේරය, මහසට අත ඇරෙගන්න බැරව දුක් විදින්නේත් ඇසා, කතු, නාසය, දිව, ගේරය මහස තමන්ට අයිති නැත්තෙත් ඇසා, කතු, නාසය, දිව, ගේරය, මහස. මාරුකාට අයිතිත් ඇසා, කතු, නාසය, දිව, කය, මහස. තමන්ගේ නෙවෙයි කියලා දිකින්ට අමාරුත් ඇසා, කතු නාසය, දිව, ගේරය, මහස. තමන්ගේ නොවෙයි කියලා දැක්කොත් නිදහස් වෙන්නේත් ඇසා, කතු, නාසය, දිව, ගේරය, මහස. තමන්ගේ ඩීක තමයි ලෝකය. රිට පසුව කියනවා “වක්බු ලෝකේ පියරපෙං සාතරපෙං” ඇසා කියන්නේ බොහෝම මිහිර, පූරු ස්වභාවයෙන් යුක්ත දෙයක්. විතැන තමයි මේ තන්හාව හට ගන්නේ. විතැන තමයි මේ තන්හාව නැති වෙන්නේ.

මෙය විස්තර වෙනවා පරිවිවසමුළුපාදයේ අනිසමය සංයුත්තයේ සම්මසන කියන සූත්‍රයේ දී. නාග්‍රැවත්තුන් වහන්සේ විස්තර කරනවා මේ අහන්තරක ජ්‍යෙෂ්ඨ කෙසේ ද නුවතින් දකින්නේ කියලු. මහතොත්, මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් පවතින දේවල් තියෙනවා. ඒ මොකක් දැ ඇසු, කත්ත, නාසය, දිව, ගිරිරය, මනස. අතිතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ යුතුමිතියේ බාහුලතායෙක් ප්‍රිය ස්වරුපයෙන් තිබෙන

දේවල් සැප වශයෙන් දැක්ක ද, තිත්‍ය වශයෙන් දැක්ක ද, තමන්ගේ වසගයේ පවති යයි දැක්ක ද, ආන්න ඒ හැම කෙනෙක් ම කෙළුස් සහිත කර්ම ඇති කර ගත්තා. රෝරෑණා ද? කෙළුස් සහිත කර්ම ඇතිකර ගත්තාත් මොකද වෙන්නේ? වියා මාරුයාට අසුවෙනවා. වියාට නැවතත් උපදින්න සිද්ධ වෙනවා. ඉත්ත් යම් කිසි ගුමනුයෙක් අතිත, අනාගත, වර්තමානය තුළ මේ ප්‍රිය ස්වභාවයෙන් පවතින, මිතිර ස්වභාවයෙන් පවතින ඇස්, කණ, නාසය, දිව ගේරය, මහස කියන ආයතන හය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝගයක් හැරියට දකින්න සිනේ.

පින්වතුති, විවිට තමයි තත්තාව ප්‍රහානුය වන්නේ. මිතිර ස්වභාවයෙන් පවතින දේ සාමාන්‍ය ලේඛකයා දකින්නේ සැප වශයෙන්. දුක් වශයෙන් දකින්නේ නෑ. ඒ තාක් කල් තත්තාව හටගන්නවා. දකින්නේ තමන්ගේ වසගයේ පවත්වන්න ප්‍රාථමික කියලා. මේක ලෙඩ් වෙන්නේ නෑ කියලය දකින්නේ. ඒ නිසා තමයි ඇස් දෙක අන්ද වුණාම හය වෙන්නේ. තමන් නිතිගෙන නිරියා මේ ඇස් දෙක තමන්ට අයිතිය කියලා. ඒත් තමන් නො සිතු ලෙසට මේක ලෙඩ් වෙලා තියා. නතලිස් ඇඳිරිය, රීට පසු සුද වෙනවා. කණ්නාඩා දුන්න සිද්ධ වෙනවා. විතකාට ඇස ආරක්ෂා ස්ථානයක් ද? නෑ. ආරක්ෂා ස්ථානය මොකක් ද?

“එත්ත සන්තං එත්ත පත්‍රිතං යිදිදු සබිසංඛාර සමරේ සබිඩුපදි පටිනිස්සග්ගේ තත්තාක්ඛයේ වරාගේ නිරෝධ්‍ය නිබිභානං” කියන අමා මහ නිවත්. විතැන තමයි මේ ආරක්ෂාව පවතින්නේ. පංච උපාදානස්කන්ධය තුළවත්, ආයතන හය තුළ වත් සතර මහා ධාතු තුළවත් ඒ ආරක්ෂාව නෑ. ඒත් සාමාන්‍ය ලේඛකයා දකිනවා ඇස තුළ ආරක්ෂාවක් තියෙනවා වගේ. කණ තුළ, නාසය තුළ, ආරක්ෂාවක් තියෙනවා වගේ දකිනවා. විහෙම ආරක්ෂාවක් නැහැ කියලා දකින්න සිනේ. විවිට තමයි තත්තාවත් රික රික ප්‍රහානුය වෙන්නේ. “තත්තා පහියනි” විවිට වියාට ප්‍රාථමික වෙනවා ඉපදිමෙන්, ලෙඩ්මෙන් තිදුනස් වන්නට සඳහට ම. මේක තියෙන්නේ සම්මසන සූත්‍රයේ. මේ විදියට පංච උපාදානස්කන්ධ, පංච නිවරණ, සර්ත බොත්කඩංග, වතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ව නුවතීන් දකිමන් වාසය කිරීම තමයි දමිමානුපස්සනාව.

සත්‍යපට්ධානය තුළ ඉන්දියයක් වශයෙන් බලපැවත්වීම තමයි ඉන්දියයක් වශයෙන් බුද්ධජාතාන් වහන්සේ දේශනා කොට වදාලේ. පින්වත්ති, කළාතුරකින් ලැබිවිට මේ ගොතම බුද්ධ ගාසනය තුළ පින්වත්ත් දක්ෂ වෙන්නට සිනේ ගොතම සම්බුද්ධජාතාන් වහන්සේ

ගෙන සින පහදවා ගන්න. අපි උන්වහන්සේට පාලියෙන් නාවිතා කරනවා වවහයක්. “අඳව්වබන්ධු” එ් කියන්නේ සුර්ය විංශයට නැයා. සුර්යවිංශයේ ඉපදින කෙනා ඒ වගේ ම කියනවා මහා මූහ්න්දු. ඉතින් උන්වහන්සේ තමයි අපි සරණ ගියේ. එ උත්තමයන් වහන්සේ තමයි මේ ලෝකට සතිපටිධානය දේශනා කලේ. මතුෂ්‍ය පිවිතයක් ලබාගත්තු බුද්ධී ගාසනයක් ලබාගත්තු උතුම් මතුෂ්‍යයෙකුට කර ගන්න තියෙන මෙකු ම දෙය තමයි සතර සතිපටිධානය තුළ සිතිය පිහිටුවා ගැනීම. ඉතින් එ සඳහා අප සියලු දෙනාට ම තුණුරුවෙන්ගේ අනන්ත ආශ්‍රීවාදයෙන් ගක්නියන්, දෙධ්‍රානයන් ලැබේවා!

භාෂු! භාෂු!! භාෂු!!!

ප්‍රභු මහා ප්‍රිතීචිර වද්‍යානාය

ජාග්‍රා

කට්ටල ඉණුදිය

ජාග්‍රා ප්‍රො

ගැසක් වූ සංස්කරණයන් ඇතුළතිය.

ප්‍රදේශීලික ඩින්වතුන්,

මේ පින්වතුන් දැන් ද්‍රව්‍යක ඉඳලා මේ ලෝකයේ බොහෝ ම කලාතුරකින් පහළ වී වදාල සිද්ධාර්ථ ගෞතම තත්ත්වය සම්මා සම්බුද්‍රපාණාන් වහන්සේ විසින් ලෝක සත්වයන් හට මහා කරුණාවෙන් දේශනා කොට වදාල ඒ ශ්‍රී සිද්ධාර්ථය තමයි ගුවනුය කරමින් සිරින්නේ.

පින්වතුන්, මේ මනුස්ස ලෝකයේ උපදින සත්වයකුට ඒ තමන්ගේ ජීවිතයට ලැබෙන වටිනාම දේ තමයි, බුදුරජාණාන් වහන්සේ නමක් දේශනා කොට වදාල ඒ ධර්මය. ඒ ධර්මය ලැබෙන්නේ නැත්හම් යම් ජීවිතයකට, ඒ ජීවිතය වටිනාකමත් නැති විකත් බවට පත් වෙනවා. අපි පින්වතුන්, කළුපනා කරුලා බැලුවාත් මේ ලෝකයේ කොයි තරම් ජනගහනායක් ඉන්වත ද, විශාල ජනගහනායක් මේ මනුෂය ලෝකයේ ඉන්වතා. ඒ වගේ ම පින්වතුන්, අප්‍රමාණ සත්ව කොට්ඨාගයක් සතර අපායේ වැටිලා අනන්ත දුක් විදිනවා. නමුත් පින්වතුන්, අපි මේ වෙනාකොට ජීවත් වෙන්නේ මනුෂය ලෝකයේ. අපි මේ වෙන කොට නිරයෙන් නිදහස් වෙලා තාවකාලික ව. ඒ ව්‍යවහාර හාවතා කරන්න යිනා. නිරසන් අපායෙනුත් අපි නිදහස් වෙලා, ඒත් තාවකාලික ව. ඒ වගේ ම ප්‍රේත ලෝකයෙන් නිදහස් වෙලා තාවකාලික ව. මේ මනුෂය ජීවිතය ලබන කොට බුදුරජාණාන් වහන්සේගේ ධර්මය අපට ඇශෙනවා. තාවකාලික ව අපි සතර අපායෙන් නිදහස් වෙලා මනුෂය ලෝකයේ

ලපදිනකොට බුදුරජාතාන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ කතා කරනවා. ඒ කතා කරන කාලේ දී බොහෝ මහුණාන්ට මේ ධර්මය තේරැමි ගන්න බැහැ. ඉතින් බුදුරජාතාන් වහන්සේ දේශනා කළා, මේ ධර්මය අහන්න ලැබෙන්නේ අල්ප වූ ප්‍රමාණයකට. දැන් මේ පින්වතුන්ට ම තේරෙනවා ඇති කොට්ඨර සූල පිරිසක් ද මේ ධර්මය ගුවනාය කරන්නේ කියලා. බුදුරජාතාන් වහන්සේ දේශනා කළා.

“විවමේව බො හික්බවේ අප්පකා තේ සත්තා යේ ලහන්ති තථාගතප්පවේදිතං ධම්මවිනයා සවනාය” බුදුරජාතාන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ධර්මය අහන්න ලැබෙනවා නම් අල්ප වූ සත්වයන් ප්‍රමාණයකට පමණයි කියලා දේශනා කළා. “අට බො විනේව සත්තා බහුතර, යෙන ලුහන්ති තථාගතප්පවේදිතං ධම්මවිනයා සවනාය” බහුතර වූ සත්වයන්ට බුදුරජාතාන් වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්මය අහන්න ලැබෙන්නේ නෑ කියලා උන්වහන්සේ දේශනා කළා. විතකොට තේරෙනවා තේද අපි බබා තිබෙන මහුණා පීවිතය කොයි තරම් වරිනා විකක් ද කියලා. ආන්න ඒ මහුණා පීවිතයේ වරිනාකම උපරිම වශයෙන් නොලාගන්නට මේ පින්වතුන් උත්සාහ ගන්න යින.

ඉතින් මේ පින්වතුන් මේ ද්වස්වල සවන් දෙමින් සිටින්නේ සත්තිස් බේදිපාක්ෂික ධර්ම ගැන. අද අපට කතා කරන්න තියෙන්නේ සමාධි ඉන්දියය ගැන. පින්වතුන්, බුදුරජාතාන් වහන්සේ දේශනා කලේ ග්‍රාවකයන්ට ඉන්දිය ධර්ම මනා කොට පිහිටුවා ගන්නා ලෙසයි විතකොට පින්වතුන්, ඉන්දියයක් කියලා කියන්නේ මොකක් ද? ඉන්දියයක් කියලා කියන්නේ තමාගේ පීවිතය තුළ වෙන් කරන්නට බැර විදිහට බඳ්ධවේවි දෙයක්. දැන් අපි දැන්නවා අපේ මේ ඇස, කත්, තාසය, දිව, ගේරය කියලා ඉන්දියයන් පහක් තියෙනවා. දැන් මේ ඉන්දියය හමුවට අරමුණක් ආවට පස්සේ අපි අමුත උත්සාහයක්, අමුත වෙහෙසක් ඒ අරමුණ දැනගන්නට ගන්නේ නෑ. අන්න ඒ වගේ අපේ පීවිතය තුළ, ගුද්ධ, වීර්සය, සත්, සමාධි, පසුදුකු කියන ඉන්දිය ධර්ම පිහිටියට පස්සේ වියා අවබෝධයක් දක්වා ගමන් කරනවා. ආන්න ව්‍යෙක තමයි, ඉන්දිය ධර්මවල තිබෙන විශේෂ වූ ලක්ෂණය.

බුදුරජාතාන් වහන්සේ දේශනා කළා, මේ ලෝකයේ බුදුරජාතාන් වහන්සේලාගේ පහළවීමෙන් තමයි, ඉන්දිය ධර්ම කියලා දෙයක් කතා කරන්නේ. ඉන්දිය ධර්ම කියලා දෙයක් නැත්නම් මේ ලෝකේ නෑ. ඒ වගේ ම බුදුරජාතාන් වහන්සේගේ ග්‍රාවකයෙක් ඉන්දිය ධර්ම දියුණු කරනවා මිසක් ලෝකයේ වෙන කෙනෙකට ව්‍යෙක දියුණු කරන්නට බැහැ. මොකද ඒ? බුද්ධ ගාසනයෙන් පිට ඉන්දිය ධර්ම කියලා දෙයක් ගැන

කතා කරන්නේ නෑ. කතා කරන්න දුන්නෙන් නෑ. බූද්‍රපාණාන් වහන්සේ දේශනා කළා, යම් කෙනෙක් මේ ඉන්දිය ධර්ම දියුණු කරගන්නවා නම් එක් කෙනා සතර අපායෙන් නිදහස් වෙනවා කියලා.

වෙනම නම් පින්වතුනි, මේ ධර්ම මාරුගය තුළ මොනවා කළත් වියාට වැඩින්න සිනා විය දියුණු කරගන්න සින ඉන්දිය ධර්ම. කුමන හාවනාවක් කරලා තේ විය දියුණු කරන්න සිනා මේ ඉන්දිය ධර්ම පහ යි. ඉන්දිය ධර්ම වැඩිම තුළ තමයි කෙනෙක් නිවන කරා ගමන් කරන්නේ. පින්වතුනි, කෙනෙකුට පළමුවෙන් ම කළකානු මිතුයෙකුගේ ආශ්‍ය ලැබෙන්න සින. කළකානු මිතුයෙකුගේ ආශ්‍ය ලැබිලා ව් ශ්‍රී සද්ධිර්මය ගුවනාය කරන්න ලැබෙන්නත් සින. ශ්‍රී සද්ධිර්මය ගුවනාය කිරීම තුළින් විය ධර්මය දුරාගෙන, ධර්මය මතක තියාගෙන තුවන්නින් විමසන්නටත් සිනා. යෝනිසේ මහසිකාරයේ යෙදිලා ව් කෙනා මේ ධර්ම මාරුගයට බැස ගන්නටත් සිනා. ආන්න විය තුළ ඇති වෙනවා, සද්ධා, තිරි, ඔන්පේ, විෂ්ඨය, පක්කුකාව කියන සේක් බල. ව් බල ධර්ම තුළ පිහිටිලා විය වඩින්න සිනා මේ කය අසුහ වශයෙන්, මේ කියලා දෙන්නේ ඉන්දිය ධර්ම ඇති කර ගන්නට බූද්‍රපාණාන් වහන්සේ පෙන්වලා දැන් ක්‍රමය, අසුහ වශයෙන් වඩිනවා කියලා කියන්නේ හිස කෙස්වලින් පහලු, යටි පතුලෙන් උච්ච සමක්ෂ සීමා කරලා තියෙන මේ ගිරියේ දෙනිස් කුතුප කොටස් මෙය වෙන් කර කර, වෙන් කර කර, බලන්න සිනා.

රී ප්‍රගට උන්වහන්සේ දේශනා කළා, ආහාරයේ පරික්ෂුල සක්කාව දියුණු කර ගත යුතු බව. ආහාරයේ පරික්ෂුල සක්කාව කියලා කියන්නේ පිළිකුල් වශයෙන් මේ කඩලීංකාර ආහාරය දෙස බැලීමට කියන නමක්. පිළිකුල කියලා කියන්නේ “ඩී” කියලා විහා කියන විකක් ද? නෑ. වෙහෙනම් මොකක් ද අවබෝධ කරන්නට සිනා. මේ ආහාරය කුමක් සඳහා ද තියෙන්නේ කියලා. ඒක තමයි ආහාරයේ පමණ දැනගන්න සින කියලා කිවිවේ. ආහාරයේ පමණ දුන්නවා කිවිවේ ගන්න ප්‍රමාණය අඩු කරනවා කියන වික නොවේ. ආහාරයේ පමණ දන්නවා කිවිවේ කුමක් සඳහා ද? විය ගන්න ආහාරය කොයි වශේ දෙයක් ද විහි ස්වභාවය මොකක් ද කියලා තුවන්න් විමසන්නට සිනා. පංචකාමය ම මේ ආහාරය තුළ වැඩිනවා. දන් ආහාරයක් දැක්කට පස්සේ ඒකටත් බැඳිලා යනවා, ආහාර ගැන ඇහුවත් බැඳිලා යනවා, සුවදුවත් බැඳිලා යනවා, රසයටත් බැඳිලා යනවා, කුස පිරෙන කොට ව් පහසුටත් බැඳිලා යනවා, මේ විදිහට මේ පංචකාමය තුළ ම බැඳිලා යනවා. අන්න ඒක නිසසි බූද්‍රපාණාන් වහන්සේ දේශනා කලේ, ආහාරයේ පරික්ෂුල සක්කාව වඩින්න කියලා.

ඊ පැහැර උන්වහන්සේ දේශනා කලා “සඩ්බලෝකේ අනතිරත සක්කුලු” සියලු ලෙස්කයන්හි ම නොඅට්ලී සිටින්හ තියලා. සියලු ලෙස්කයන් කියලා කිවිවේ කුමක් ද? කාලයත් අවකාශයත් අතර පවතින පංච උපාදානස්කන්දියට නො ඇට්ම තමයි “සඩ්බලෝකේ අනතිරත සක්කුලුව” කියලා කිවිවේ. අතිතයේ හෝ, අනාගතයේ හෝ, වරිතමානය තුළ හෝ, ගෝරෝසු හෝ, සියුම් හෝ, තීන හෝ, ප්‍රත්තිත හෝ, දුර හෝ, පැහැර හෝ අවකාශය තුළ පවතින යම් රෘපයක් තියෙනවා ද, යම් වේදනාවක් තියෙනව ද, යම් සක්කුලුවක් තියෙනව ද ඒ සියල්ල කෙරෙහි නො ඇට්ල වාසය කරන්නට කියලා දේශනා කලා. මම ය, මගේ ය, මගේ ආත්මය කියලා ගන්න විපා ය කියලා කිවිවා. දකින්නට කිවිවා, මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නො වේයි කියලා. සඩ්බලෝකේ අනතිරත සක්කුලු.

එ් වගේම උන්වහන්සේ දේශනා කරනවා “සඩ්බසංඛාරේසු අනිවිව සක්කුලු” සියලු සංස්කාර ධර්මයන් අනිත්ත යි. සංස්කාර කියලා කිවිවේ සකස් වුණ දේවල්. සකස් වුණ යමක් මේ ලෙස්කයේ තියෙනව ද ඒ සියල්ල ම නැසී වැනැසී යන ස්හාවයෙන් යුත්ත ය කියලා දේශනා කලා. බුදුරජාණන් වහන්සේ විස් අවස්ථාවන දේශනා කලා. “අතිවිව හික්බවේ සංඛාරා” සංස්කාරයන් අනිත්ත යි. මහතෙනි, “අද්ධාවා හික්බවේ සංඛාරා” මේ සංස්කාරයන් අස්ථිර යි. මහතෙනි, “අනස්සාසිකා හික්බවේ සංඛාරා” මහතෙනි, මේ සංස්කාර තුළ අස්වයිල්ලක් නැහැ. අස්වයිල්ලක් තියෙනව ද? අස්වයිල්ලක් නැ. විමසන්හ කිවිවා සියලු සංස්කාරයන් ම අනිත්ත ය කියලා. “සඩ්බ සංඛාරේසු අනිවිව සක්කුලු”

ඊට පස්සේ වඩන්නට කිවිවා මරණ සතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහතෙනි, ආන්න ඒ ඉළුවකයාට වැඩෙනවා. ඉද්ධා ඉන්දිය, වියාට වැඩෙනවා. වීර්සය ඉන්දිය, වියාට වැඩෙනවා. සති ඉන්දිය, වියාට වැඩෙනවා, සමාධි ඉන්දිය, වියාට වැඩෙනවා, ප්‍රයු කියන ඉන්දිය ධර්මයන්.

දැන් අපට කතා කරන්න තියෙන්නේ සමාධි ඉන්දිය ගැන. සමාධි ඉන්දිය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ “කතමක්කු හික්බවේ සම්මා සමාධි, ඉඩ හික්බවේ අරියසාවකේ වොස්සග්ගාරම්මනාං කරන්වා ලහත සමාධිං ලහත විත්තස්ස විකළුගො අසංවුවති හික්බවේ සමාධි ඉන්දිය” ආර්සය ඉවකය කියලා කිවිවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගත්තු, ඉද්ධාව උපද්වාගත්තු ඉද්ධා, හිරි, වීරිය, පක්කුලු කියන සේඛ බල ධර්ම තුළ පිහිටිලා ඉන්න කෙනා අන්න ඒ ආර්ස

කුවකයා සමාධිය බඩනවා, නිවන අරමුණු කරලා. “වොස්සග්ගා රම්මතා කරන්වා ලහති සමාධිය” නිවන අරමුණු කරල යි ඒ සමාධිය බඩන්නේ. “ලහති විත්තස්ස එකග්ගෙනා” සිතේ විකශනාවයක් බඩනවා නිවන අරමුණු කරලා.

විතකොට පින්වතුනි, ඉන්දිය ධර්මයක් හැරියට ඒ සමාධිය නිවන අරමුණු වුණ විකක් වෙන්න සිනෑ. දැන් අපි දැන්නවා තේ ද, මේ පින්වතුන් අහල තියෙනවා අසිත තාපසතුමා ගැන. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙන කොට, වේක අසිත තාපසතුමා දැනගත්තේ කොහො ඉදන් ද? දිව්‍ය ලෝකේ ඉඳලා, දිව්‍ය ලෝකයට කොහොම ද ගියේ? සිත දියුණු කරලා. මනෝමය ගරුරයෙන් තමයි ගියේ. නමුත් පින්වතුනි, මේ තාපසතුමා දිව්‍ය ලෝකයට ගියා ඒ සමාධිය “ඉන්දිය ධර්මයක්” වුණා දා ඉන්දිය ධර්මයක් වූතේ නඩ. විහෙම වුතෙන් සමාධිය තුළ නිවන අරමුණු වෙලා තිබුණේ නඩ. විතකොට යම් කෙනෙක් නිවන අරමුණු කරලා සමාධියක් බඩනවා නම්, වියා විහෙන්න සිනෑ සතර සතිප්‍රේධානය යි. සතර සතිප්‍රේධානය තුළ, කුමන හෝ කොටසකට නිත ගොමු කරලා හිතේ විකශ බවක් බඩනවා නම් විතනේ දී වැඩින්නේ සමාධි ඉන්දිය යි. විහෙනම් පින්වතුනි, සමාධි ඉන්දිය කියලා කියන්නේ නිවන අරමුණු කරලා බඩන විකක්.

පින්වතුනි, සමාධි ඉන්දිය බුදුරජාණන් වහන්සේ තවත් ගැඹුරට විස්තර කළා. “ඉඩ නික්කවේ හික්කු විවිච්චෙව කාමේනි විවිච්ච අකුසලේනි ධම්මේනි සවිතක්කං, සවිවාරං විවේකරං පිතිසුඩං පධ්මං සංඛං උපසම්පර්ශ විහරති” පළවෙනි දිනානය උපද්‍රවා ගෙන වාසය කරනවා. ඒ දිනානයේ ලක්ෂණ පෙන්නුවේ “විවිච්චෙව කාමේනි” කාමයන්ගෙන් වෙන් වෙලා රස, කද්ද, ගන්ධ, රස, පහස කියන මේ පංච කාමයන්ගෙන් වෙන් වුණා. “විවිච්ච අකුසලේනි” ලෝහ, දුවේශ, මෝහ කියන අකුසලයන්ගෙන් සිත නිදහස් කර ගෙන, “සවිතක්කං, සවිවාරං” විනක්ක විවාර සතිත. විනක්ක විවාර කියලා කිවිවේ සතිප්‍රේධානය තුළ යම් භාවනාවකට ගොමු කරනවා. ගොමු කරලා ඒ කාරණාව සිතනවා. ඒ කාරණාව නැවත නැවතත් සිතනවා. “විතක්ක” කිවිවේ සිතනවා. “විවාර” කිවිවේ නැවත නැවතත් සිතනවා. ඒ භාවනාව තුළ වියාගේ සිත විකශවෙන්න පටන් ගන්නවා. ඒ විකශ වීම නිසා පංචනීවරණයන්ගෙන් සිත නිදහස් කර ගන්නවා. ඒකට තමයි “විවේකරං” කියලා දේශනා කලේ. නීවරණයන්ගෙන් සිත නිදහස් වෙන කොට ප්‍රිතියක් හට ගන්නවා කායික ව මානසික ව. කායික මානසික සැපයකුන් හටගන්නවා මේ අංගවලින් යුත්ත ව, පළවෙනි දිනානය උපද්‍රවා ගෙන වාසය කරනවා.

“පදිමං සඩානං උපසම්පර්ශ විහාරති” එ පළගට බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා “විතක්ක විවාරනංචුපසමා” “විතක්ක විවාර” සංසිද්ධිවල, “සම්පසාදනං” අධ්‍යාත්මය තුළ ගාහ්ත හාවයක්, සිතිත ව “වේතසේ විකෝද්භාවං” සිත ඒ අරමුණ තුළ ම විකාග කර ගෙන, “අවිතක්කං අවිවාරං” විතක්ක විවාර රහිත, “සමාධිජං පිතිසුඩං” මුලින් උපදාවා ගත්තු සමාධියෙන් ඇතිවුතු ප්‍රීතියක් තියෙන දෙවන ධිභානයට සම්වදිනවා.

එ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා ඒ ආර්ථ ග්‍රාවකයා “පිතිය ව විරාගා” ප්‍රීතියට තියෙන ඇල්ම දුරට කරලා “උපේක්ඛකේ ව විහාරති” උපේක්ෂාව තුළ වාසය කරනවා. “සතේ ව සම්පරානේ” හොඳට සිතියන් තියෙන, නුවතුක්ත් තියෙන, ඒ සමාධිය තුළ “සුබඹද්ව කායෙන පටිසංවේදේති” කයෙනුත් සැපයයක් ලබනවා. “යන්තං අරියා අවිතක්කන්ති” ආර්යයන් වහන්සේලා සැපයයි කියන “උපේක්ඛකේ සම්මා සුඩ විහාරති” උපේක්ෂාවත්, සිතියන් පවතින සැප විහාරණය වන තුන්වන ධිභානය උපදාවා ගෙන වාසය කරනවා.

එ පළගට උන්වහන්සේ දේශනා කරනවා. මහතෙනි, ඒ වගේ ම ඒ ආර්යය ග්‍රාවකයා “සුබඹස ව පහානා” සැපයට තියෙන ඇල්ම දුරට කරනවා. “දුක්ඛස්ස ව පහානා” දුකට තියෙන ගැටීමත් දුරට කරලා “පුබ්බේව සේමනසසදෝමනසසානං අත්වීංගමා” සිතේ තියෙන සොමනසන් දොමනසන්. ඒ කියන්නේ සිතේ ඇතිවන සතුවත් පසුතැවේල්ලත් නැත් කරලා බාලා “අදුක්ඛමසුඩං” දුක් සැප රහිත වූ “උපේක්ඛ සති පාරසුද්ධිං” උපේක්ෂාවෙන් පාරණුද්ධ වූ සිතිය පවතින “වතුත්වී සඩානං උපසම්පර්ශ විහාරති” හතර වෙති ධිභානය උපදාවා ගෙන වාසය කරනවා. “ඉදං වුව්වති හික්ඛවේ සමාධි ඉන්දියං” මහතෙනි, මේ වහාහි සමාධි ඉන්දිය යි.

දුන් කෙහෙකුට තිගෙන්න පුත්වන් අපට තව ම සමාධි ඉන්දිය පිහිටාව නැතිව ඇති කියලා. නැ පිත්වතුති, බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කළා මෙහෙම. මහතෙනි, මේ ලෝකයේ පුද්ගලයේ විවිධාකාර යි. සමහරක් අය ඉන්නවා, සමාධිය ප්‍රබල නැ. සමහරක් අය ඉන්නවා සමාධිය ප්‍රබල යි. උන්වහන්සේ දේශනා කරනවා. කෙහෙක් ඉන්නවා, ප්‍රතිපථාව දුක යි. වියා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ හෙමිට. ඒ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා, තව කෙහෙක් ඉන්නවා, වියාගේ ප්‍රතිපථාව දුක යි. නමුත් නිවන් මාර්ගයේ වේගයෙන් ගමන් කරනවා. ඒ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා, තව කෙහෙක් ඉන්නවා, වියාගේ ප්‍රතිපථාව සැප යි, වියා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ

හෙමිට. තව කෙනෙක් ඉන්නවා වියාගේ ප්‍රතිපත්තුව සැප යි, වියා නිවන් මාර්ගයේ වේගයෙන් ගමන් කරනවා.

උන්වහන්සේ විස්තර කරනවා, මහත්ත්‍යාචාරී, කෙනෙක් ඉන්නවා තියුණු වූ රාගයක් වියාට තියෙනවා. වියා රාගය නිසා නිරන්තරයෙන් ම දැක් විදිනවා. ඒ වගේ ම මහත්ත්‍යාචාරී, ඒ කෙනාට තියුණු වූ ද්‍රව්‍යයකුත් තියෙනවා. ඒ වගේ ම තියුණු වූ මෝහයකිනුත් යුත්තයි. නමුත් වියාට ඉන්දිය ධර්ම පිහිටිලා තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. අර කළීන් කියපු සඳහා, නිර, ඔත්තප්ප, විර්ෂය, පක්ෂීකු කියන සේබ බල තුළ පිහිටිලා වියා වඩනවා, කය අසුහ වශයෙන්, ආහාරයේ පරික්ෂාල සක්දීකුව වඩනවා. “සඩ්බ ලෝකේ අන්තර්තසක්දීකු” සියලු ලෝකයන්ට නො ඇලුණු සිතින් වාසය කරනවා. “සඩ්බ සංඛාරේකු අනිවිව සක්දීකු” සියලු සංස්කාරයන් අතිතය වශයෙන් නුවතින් විමසනවා, මරණ සතිය වඩනවා. වියා බුදුරජාත්‍යාචාරී වහන්සේ දේශනා කරපු ධර්මය තොටු ගුවනුය කරනවා. ඒ ධර්මය තුළ වියාගේ සිත ප්‍රිතියර පත් වෙනවා. වියා ඒ ධර්මය ගුවනුය කරන කොට බුදුරජාත්‍යාචාරී වහන්සේ ගැන මහා ප්‍රසාදයක් තමන්ගේ තිතේ ඇති වෙනවා. වියා බුදුරජාත්‍යාචාරී වහන්සේ ගැන මහත් වූ ගුද්ධාවකින් වාසය කරනවා. අන්ත වියා මඟ වශයෙන් ඉන්දිය ධර්මය වඩා තියෙනවා කියලා බුදුරජාත්‍යාචාරී වහන්සේ දේශනා කළු.

බලන්න පිත්වතුනි, එතකොට කෙනෙක් පංච නිවරණයන්ගෙන් නිරන්තරයෙන් දක් විදිනවා නම් වියා ධිභානයක් උපදාවා ගෙන නැ. ධිභානයක් උපදාවා ගත්තා නම් පංච නිවරණයන් යටපත් වෙනවා. නිවරණ තියෙන නිසා තමයි ඒ නිවරණවලින් විය දක් විදින්හේ. නමුත් වියාට සමාධි ඉන්දියය පිහිටිලා තියෙනවා. සංයුත්ත නිකායේ පස්වනී කොටසේ ඉන්දිය සංයුත්තයේ ඒ බව සඳහන් වෙලා තියෙනවා. ග්‍රාවකයන්ගේ ඉන්දිය ධර්ම ගැන උන්වහන්සේ ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ආන්ත ඒ ග්‍රාවකය තිරන්තරයෙන් ම නිවරණයන්ගෙන් බැට්කන නිසා පංච ඉන්දිය ධර්මය සුළුවට පිහිටිලා තිබෙන නිසා වියා නිවන් මාර්ගයේ හෙමිට ගමන් කරන්නේ. නිවන් මාර්ගයේ වේගයෙන් වියා ගමන් කරන්නේ නැ.

ඒ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා පිත්වත් මහත්ත්‍යාචාරී, තවත් ග්‍රාවකයෙක් ඉන්නවා, ඒ ග්‍රාවකය අර කළීන් කියපු ධර්ම තුළ පිහිටිලා වියා භාවනා වශයෙන් පුරුදු කරනවා, මේ නිවන් මග. වියා නිවන් අරමුණු කරලා සමාධිය ලබනවා. කෙනෙක් ධිභාන උපදාවාගෙන නැති නිසා නිවරණයන්ගෙන් පිඩාවට පත් වෙනවා. නමුත් වියා ලැ

සමාධි ඉන්දිය පිහිටිවලා තියෙනවා. ඒ ඉන්දිය ධර්ම කළුන් කෙනාට වඩා ප්‍රබල යි. ඒ කියන්නේ පින්වතුනි, වියාට සතර සතිපරීධානයේ යම් ධර්ම කාරණාවක් තුළ බොහෝ වේලාවක් වික දිගට තින මෙහෙයුවන්හා ප්‍රාථමිකයි. ආනාපානස්ථිය වඩනවා නම් ඒ තුළ ම වියාට සිහිය පවත්වගන්න ප්‍රාථමිකයි. ඒ වගේ ම අනිත්‍ය හාවනාට කරනවා නම් ඒ තුළ වික දිගට සිහිය පවත්වගන්න යම් තරමකට ප්‍රාථමිකයි. සමහර විට විනාඩියක් වෙන්න ප්‍රාථමිකයි. ඒ වෙලාව තුළ, ඒ අරමුණ තුළ සිත පිහිටුවා ගන්නවා. ආන්න වියාට ඉන්දිය ධර්මය පිහිටි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. වියාට ප්‍රාථමිකයි වෙලාවක් සතර සතිපරීධානය තුළ සිහිය පවත්වාගන්න. ආන්න විය කළින් කෙනාට වැඩිය ඉක්මන්නේ නිවන කරා ගමන් කරනවා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඒ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා, තව කෙනෙක් ඉන්නවා, වියාගේ ප්‍රතිපදාව සැප යි, නමුත් තිවනට යන වේගය අඩු යි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විය පාංච නීවරණයන් යටුපත් කරලා දිභානයක් උපදාවා ගෙන වාසය කරනවා. පළවෙති දිභානය, දෙවෙනි දිභානය, තුන් වෙනි දිභානය, හතර වෙනි දිභානය උපදාවා ගෙන වාසය කරනවා. නමුත් වියාට ඉන්දිය ධර්ම පිහිටිවලා තියෙන්ලේ මදු වශයෙන් ඒ කෙනා නිවන කරා යන වේගය අඩු යි. වියාගේ ප්‍රතිපදාව සැප යි නිවන කරා යන වේගය අඩු යි. විය නීවරණ නිසා දික් විදින්නේ නෑ. රෝ පස්සේ උන්වහන්සේ දේශනා කරනවා, සැප ප්‍රතිපදාව තුළ වේගයෙන් නිවන කරා ගමන් කරන කෙනෙකුන් ඉන්නවා, විය දිභාන උපදාවාගෙන වාසය කරනවා. ඒ කෙනා නිවන අරමුණු කරලා උපදාවාගත් සමාධිය ප්‍රබල යි. වියාට ඉන්දිය ධර්ම ප්‍රබල වශයෙන් පිහිටිවලා තියෙනවා. ආන්න විය වේගයෙන් නිවන කරා යනවා කියලා උන්වහන්සේ දේශනා කළා.

පින්වතුනි, කෙනෙකුගේ ඉන්දිය ධර්ම වැඩින ද කියලා, බාහිර කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේට විතරයි ඉන්දිය ධර්ම වැඩිල ද කියලා කියන්න ප්‍රාථමිකම තියෙන්නේ. වෙන කෙනෙකුට ප්‍රාථමිකමක් නෑ. ගෝරේම් ගන්නව නම් ගෝරේම් ගන්න තිබෙන්නේ තමන් තමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුවණය කිරීම තුළින් ඒ ධර්මයේ තියෙන විදිනට ගෝරේම් ගන්න ලිනි. වෙන විදිනකට ගෝරේම් ගන්න බැහැ. ධර්මය දින්හේ නැත්නම් කොහොම ද නිවන අවබෝධ කරන්නේ. යම් කෙනෙකුට නිවන අරමුණු වෙනවා නම් ඒ ආර්ථ අෂ්ට්‍රාවානික මාර්ගයට බැස ගැනීම තුළ සිද්ධාවන දෙයක්. ආර්යය අෂ්ට්‍රාවානික මාර්ගයට තියන වශයෙන් බැස ගන්නේ සඳුධානුසාර්

වීමෙන්. සංයුත්ත තිකාගේ ඔක්කන්ති සංයුත්තයේ දී බුදුරජාණාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔක්කන්ති කියලා කියන්නේ ආර්ථ අෂ්ට්රාංගික මාර්ගයට බැස ගැනීම කියලා. ඒ ආර්ථ අෂ්ට්ධාංගික මාර්ගයට බැස ගන්නකම් නිවන් මාර්ගයට ඒ සැබුපහරට පැමිණිලා නැහැ. විතකාර ආර්ථ අෂ්ට්රාංගික මාර්ගයට බැස ගන්ත කෙනාට තමයි නිවන අරමුණු වෙන්නේ. අන්ත වියාට තමයි ඉන්දිය බරුම වැඩින්නේ. ඉන්දියක් හැරියට සමාධිය වැඩිනවා නම් ඒ ආර්ථ අෂ්ට්ධාංගික මාර්ගයට බැස ගැනීම තුළ සිද්ධ්‍යවන දෙයක්. වෙහෙම නම් විය මාර්ගය තුළ ගමන් කරන කෙනෙක්. සීර, සමාධි, ප්‍රඟා කියන ගුණධර්ම දියුණු කරන කෙනෙක්. වියාගේ සමාධිය ඉන්දියක් හැරියට සි වැඩින්නේ.

දැන් පිහිටුනි, මේ දේවල් ලිහිල් ව තේරෑම් ගන්න උත්සාහ ගනීමු. සිතක් සමාධිමත් වන්නහම් පාව නීවරණයන් යටපත් කරන්න සිහේ. පාවනීවරණ කියලා කිවිවේ මොනවා දී කාමවිෂන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ද්වීව කුක්කුවීව, ව්‍යිකිවිඡ. මෙන්න මේ පාව නීවරණ යටපත් කරන්නේ නැතුව කෙනෙකුට පුරුවන් ද දිනානයක් උපදුවා ගන්න, දිනානයක් උපදුවා ගන්න පුරුවන්කමක් නැහැ. බුදුරජාණාන් වහන්සේ දේශනා කළා, කාමවිෂන්දය කියන වික අධ්‍යාත්මකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා කියලා. ඒ කියන්නේ රෘප, ගඩිඳ, ගන්ධ, රස, පහස කියන මේවාට බැඳිලා යැම බාහිර ව තියෙන කාමවිෂන්දය සි. අධ්‍යාත්මක කාමවිෂන්දය කියලා කියන්නේ කුමක් දී? අපි රෘපයක් දැකළා නීමිත තියාගන්නවා මතකයේ, රෝ පස්සේ නීකම් ඉන්න වෙලාවට සිහිකරනවා. ඒ සුහනිමිති අහසන්තර ව හට ගන්නවා. හාවනා කරන්න ගියහම අර නීමිත තියාගෙන ඉන්න වේවා ඔක්කොම ගලාගෙන වින්න පටන් ගන්නවා. සමහර විට පිටතයේ නීතපු නැති වේවා මතකයට වින්න පටන් ගන්නවා. මොකද ඒ ආධ්‍යාත්මකව කාමවිෂන්දයක් තියෙනවා.

ඩේක නිසා පිහිටුනි, බුදුරජාණාන් වහන්සේ දේශනා කළා, නීමිත තබාගන්නේ නැතිව, රෘප, ගඩිඳ, රස, පහස, අත්හැර දාන්නට සින කියලා. නීමිත තියාගන්න විපා කිවිවා. සමාධිය දියුණු කරනවා නම් කෙනෙක් දකින රෘප ගැන, නීමිත තියාගන්න ගියෙන්, අහන ගඩිඳවල නීමිත තියාගන්න ගියෙන් මොකද වෙන්නේ? කාමවිෂන්දය උපදුනවා අධ්‍යාත්මකව කාමවිෂන්දය හට ගන්නවා. ඒක නිසා අපි යම් රෘපයක් දැක්කට පස්සේ, බුදුපියාණාන් වහන්සේ දේශනා කළා මහණුනි, ඒ රෘපය, ගැන වීමසන්න කියලා. මේ රෘප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දෙයක්. මේ රෘපය නැසී වැනැසී යන විකක්.

මේ රැසය සංඛිත යි. සංඛිත යි කිවිවේ “ලංපාල් පණ්ඩුයායති; වයෝ පණ්ඩුයායති දීනස්ස අණ්ඩුතත්ත්වා පණ්ඩුයායති” ඉපදිමක් තියෙන යමක් තියෙනවා ද, වැනැසිමක් ජේන යමක් තියෙනවා ද, පවතින දේ තුළ වෙනස් වෙමින් පවතිනවා ද, එක සංඛිතයක්. මේ ලෙළෙක් තියෙන සියලුළම සංඛිතයි. අසංඛිත ධර්මයක් හැටියට තියෙන්නේ නිවන පමණ යි. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සිහි කරන්න කිවිවේ මේක හේතු ප්‍රතාන්ගේන් සැකසීවිව විකක්. විහෙම සිහි කරන කොට පින්වතුනි, වියාගේ නිමිති හිටිනවා ද? වියා නිමිති ගන්නේ නඩ. හාවනා කරන්න ඉදැගන්තට පස්සේ ආධ්‍යාත්මක කාමච්ඡාන්දියන් පිඩා විදින්නේ නඩ. විතකොට පින්වතුනි, මේක කරන්න තියෙන්නේ වික පාර ඉදැගෙන දැන් මම සමාධියක් ඇති කර ගෙනයි නැගිටින්නේ කියලා නෙවයි. ඒ සඳහා පර්සරයන් අපි කළින් හදාගෙන ඉන්න යිනඩ. හැබැයි ඒ විර්ත්‍යය බොහෝම හොඳයි.

දැන් ඔහුන් කෙනෙක් විතුප්‍රථියක් පෙන්වනවා කිවිවාත් උචිනවා බලන්න. ගිහින් බලලා විනවා, රෝ පස්සේසේ අන්න හාවනා වැඩසටහනක් තියෙනවා කියනවා, කොහො හරි දාලා තිබිඩ සුදු ඇලුම් රික ගන්නවා. දුවනවා විතෙනට. ඉදැගන්නවා හාවනා කරන්න. විහෙම හරියන්නේ නඩ පින්වතුනි, හැබැයි විහෙමටත් නැති අය තමයි ගොඩක් ඉන්නේ. නමුත් අපි රෝ වැඩි විර්ත්‍යයක්, උත්සාහයක් ගන්නට යිනඩ. මොකද පින්වතුනි, අපි පිවත්වෙන්නේ කොයි මොහොතක අපිට මරණය උරුම වෙයිද කියලා දැන්නේ නැතිව. පින්වතුනි, මේ ලේකයේ පිවත්වන අන්තිම ද්‍රව්‍ය අද වෙන්න පුළුවන්. හෙට ඉර පායන කොට මේ ලේකයේ අපි නැති වෙන්නට පුළුවන්. විහෙම වෙන්නේ නැද්ද, විහෙම වෙනවා. ඒක නිසා විර්ත්‍යයක්, උත්සාහයක් ගන්න යිනඩ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තිස ගිහිගත්ත කෙනෙක් ඒ ගිහින නිවත්ත මහන්සි ගන්නවා විශේෂ මහන්සියක් ගන්න කියලයි. විහෙම මහන්සි වෙන්න කිවිවේ. ඒ නිසා මූලින් පර්සරය හදන්න යිනඩ. විහෙම නැත්තම් ගෙදර ගිහිලා රැසප්‍රවාහිති දාගෙන අර වැනැල් විකටත් මාරු කරනවා. විහෙටත් කරකෝලා, කරකෝලා ගොඩක් රැසප්‍රවාහිතිවල වැනැල් මාරු කරන්න බැහැ දුන්. දැන්නම් රිමෝරි තියෙන තින්දා ඒකෙන් අකුරු ගෙවිලා තියෙන්නේ. ඒ තරමට මාරු කර කර බල බල ඉන්නේ. විහෙම හරියන්නේ නඩ පින්වතුනි, සමාධියක් දියුණු කරන කෙනෙක් ඉන්දුය සංවර්යක් ඇති කරගත්තට යිනඩ.

ඊ ලගාට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නුවා සිනේ හටගන්න තරහ තියෙන තාක් වියාට සමාධියක් උපද්‍රවාගත්ත බැහැ.

වේක නිසා උන්වහන්සේ දේශනා කලා ආධිත්මිකවත්, බාහිරවත් ව්‍යාපාදය තියෙනවා කියලා. රුප, ගබ්ද, ගන්ධ, පහසුත් වේක්ක ගැටෙනවා කිවිවා. ඒ වගේ ම ඒ ගැටීවිට දේ ගැන මතක තියාගෙන ඉන්නවා කිවිවා. ආධිත්මිකව වේක පවතිනවා කියලා දේශනා කලා. මෙවා බැහැර කරන්න ඉන්දිය සංවරයක් ඇති කරගන්නට යිනෑක කිවිවා.

රී පූරු උන්වහන්සේ දේශනා කලා රීනම්ද්ධය ගැන. රීනය කියන්නේ විකක්. මිද්ධය කියන්නේ තව විකක්. "රීනය" කියලා කියන්නේ මොකක් ද? කම්මැලුකම, අලසබව, ඇගමලැලු කැඩීම, රීනය දී. "මිද්ධය" කියලා කිවිවේ නිමිත්ත. සිනේ හැකිල්ල දී. වේක ආධිත්මික පවතින විකක්. වේක දුරට කරන්න ම යින කියලා කිවිවා. නැති කරන්න නම් පින්වතුනි, භට ගන්න ආකාරය දැනගන්න යිනෑස භට ගන්න ආකාරය දැනගෙන තමයි නැති කරන්න තියෙන්නේ. විතකොට යම්කිසි කෙනෙක්, අයෝනිසේ මනසිකාරයේ යෙදෙනවා නම්, යම් සුහ නිමිත්තක් අරගෙන වියාර කාමල්පන්දුය වැඩිනවා. ඒ වගේ ම පරිස නිමිත්තත් අයෝනිසේ මනසිකාරය නිසා වියාට ව්‍යාපාදය වැඩිනවා. ඒ වගේ ම ඇගමලැලු කැඩීම, අලසකම, බත්මත නිසා මෙයාට ඇති වෙනවා කිවිවා රීනම්ද්ධය. ඒ වගේම අයෝනිසේ මනසිකාරයන් ඒ අවස්ථාවේදී තියෙනවා.

රී පූරු කිවිවා උද්ධවිව කුක්කවිව, උද්ධවිව කියලා කිවිවේ කුමක් ද? නිනේ විසිරීම. කුක්කවිව කියලා කිවිවේ පසුතැවීම. වේක දුරට කරලා දාන්න යින කියලා කිවිවා. අනිතය ගැන සිහිකරලා අනීතයේ මට මෙහෙම මෙහෙම අකුසල් වුණා නේ කියලා පසු තැවෙන්නට පටන් ගන්නෙන් පිත රිසිරෙන්න පටන් ගන්නවා. එට පස්සේ සමාධිය වැඩින්නේ නැතිව යනවා. අන්න ඒ නිසා උන්වහන්සේ දේශනා කලා පසුතැවෙන්න දෙයක් නැති බව. බුදුරජාණන් වහන්සේ පමණිය පින්වතුනි, පසුතැවෙන්න ව්‍යා කියලා දේශනා කලේ. අනීතය අමතක කරලා දාන්න. අනීතය දාන් ගෙවිලා අවසන් වෙවිව විකක්, අනාගතය කියලා විකක් තාම ඇවිල්ලා නෑ, වර්තමානයේ ඔබ සිතිය පිහිටුවා ගන්න. වර්තමානයේ යමක් තේතුන්ගෙන් භට අරගෙන තිබෙනවා ද, ඒ දේ ගැන නුවනින් විමසන්න කියලා බුදුරජාණන් වහන්සේලා පමණිය පින්වතුනි, දේශනා කරන්නේ.

රී පූරු උන්වහන්සේ දේශනා කලා විවිකිවිජාව. විවිකිවිජාව කියලා කිවිවේ ධර්ම කාරණා සැක කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මේ පංච උපාදානස්කන්ධය, ආයතන, කිවිවා

අඇතේතක් ද, ඒ වගේ ම තමන්ගේ බාහිර පවතින ධර්ම ගැනත් සැක කරනවා. ආන්න වියාට විවිධවිෂාව ප්‍රධාල වෙලා නිවන් මග වැඩිලා යනවා. ආන්න වියාගේ තිනේ සමාධියක් ඇති වෙන්නේ නෑ. මේවා යට්පත් කරපු කෙනාට තමයි ද්‍රාන ඇති වෙන්නේ.

පින්වතුති, ද්‍රව්‍යක් බුදුරජාණන් වහන්සේ ලැයට බමුණෙක් ඇතේල්ලා අහනවා. “හගවත් ගෝතමයන් වහන්ස, මට සමහර ද්‍රව්‍යවලට පාඩම් කරලා තිබෙන වේද මත්තර අමතක වෙලා යනවා. පාඩම් නො කරපු දෙවල් වැටහෙන්නේත් නැතිව යනවා. ඒකට හේතුව කුමක් ද? ” කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමවිෂන්දය බලවත් වූණාට පස්සේ පාඩම් කරපු දේවල් අමතක වෙලා යනවා කියලා. පාඩම් නො කළ දෙවල් අවබෝධ වෙන්නේත් නෑ කියලා. ඒකට උන්වහන්සේ උපමාචක් පෙන්නුවා. සායම් වරිග දිය කරපු වතුර විකක් තියෙනවා කිවිවා. පුරුෂයෙක් ඒ දිය බුදුහෙන් මුහුණ බලන්න හැදුවන් ඒක කරන්න පුරුෂන්හේමක් නෑ. ආන්න ඒ වගේ කාමවිෂන්දය බලවත් වූණාට පස්සේ ආත්මරෝය පෙනෙන්නේත් නෑ. පරාරෝය පෙනෙන්නේත් නෑ කියලා දේශනා කළා.

අපට පේන්න තියෙනවා නේද පින්වතුති, කාමවිෂන්දයට යටුවූණාට පස්සේ කරන්නේ නැති දුරාවාරාකමක් නැහැ. මොකද ඒ වෙලාවට විය අන්ධ දී. වියාගේ බුද්ධිය අන්ධවෙලා රිය කෙනෙක්. ව්‍යාපාදය බලපවත්වන කොට උතු වතුර විකකින් මූණ බලන්බ බිං වගේ මතක තියාගන්න ධර්ම කාරණා අමතක වෙලා යනවා. අමුත් ධර්ම කාරණා වැටහෙන්නේත් නෑ කියලා දේශනා කළා. ඒ ලැයට උන්වහන්සේ දේශනා කරනවා. දිය සෙවල් සහිත ප්‍රායකින් මූණ බලන්න බිං වගේ කිවිවා. රිහාම්දිය ඇත්වූණාට පස්සේ. අන්න ඒ අවස්ථාවේදින් ජීවිතේ යටාරෝය පෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ වගේ ම උන්වහන්සේ දේශනා කරනවා වතුර බුදුනක දියරුම් නගිනව වගේ තමයි උද්ධිවිඛ්‍ය ඒ රැලි නගින වතුරින් මූණ බලන්න බැහැ කිවිවා. ඒ වගේ ම විවිධවිෂාව ගැන පෙන්නුවේ අලුරේ තියලා තිබෙන බොර වතුර බුදුන කියලා තියෙන්නේත් කොහොදා අලුරේ. ආන්න ඒ වගේ කිවිවා විවිධවිෂාව. මෙන්න මේ පංච තිවරණයන් නිසා යටාරෝය අවබෝධ වෙන්නේ නැහැ කියලා දේශනා කළා.

විතකොට අපට පෙනෙනවා නේද පින්වතුති, සමාධිය ඉහළුයක් විදියට කෙනෙක් තුළ පිහිටිලා නම් විය අවබෝධයක් කරා යන බව. තිවරණ යට්පත් වෙනකොට අවබෝධයක් කරා ම ද ඒ ආර්ථ ග්‍රාවකයා

යන්නේ. ඒ සඳහා හොඳ ධරුම දැනුමත් තියෙන්න සින. ඉතින් පින්වතුනි, ඉන්දිය සංවර කරගන්න කෙනා මේක කරනවා. ඒ සඳහා සීලය ආරක්ෂා කළ යුතු යි. දැන් මේ පින්වතුන් අනලා ඇති මහා පරිභිබාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ “සිල පරභාවිතෝ සමාධිමහප්ලේලෝ හෝති මහාතිසංසේ” සීලයෙන් දියුණු කරන රුද සමාධිය මහන්වලයි මහාතිසංසේ මහාතිසංස යි. “සමාධිපරභාවිතා පක්ෂීන් මහන්වලා හෝති මහාතිසංසේ” සමාධියෙන් දියුණු කරන රුද ප්‍රඟාව මහන්වල මහාතිසංස යි කියලා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තෙරෙවන් සරණ ගිය නිහි ග්‍රාවකයට පෙන්නුවේ පාල සීලය. ඒ පාලවිසීලය ආර්යකාන්ත සීලයක් වෙන්න සින. ඒ කියන්නේ නො කැඩුණු විකක් වෙන්න සින. මුළුන් කැඩුණේ නැති, අගින් කැඩුණේ නැති, මැදින් කැඩුණේ නැති සීලයක්, සමාදුන් වෙලා රකින්න සින. ඒ වගේ ම පුලුල් නැති සීලයක් වෙන්න සින. අර ඇඳුමක පුලුල් හැඳුන වගේ නැති වෙන්න සින. ඒ වගේ ම ඒ සීලය කබර නැති විකක්, අපිරිසිදු නැති පිරිසිදු විකක් වෙන්න සින. ඒ වගේ ම ඒ සීලය ආරක්ෂා කරන්සේ රජට බයේ නොවේ, දුඩුවමට නය නිසාවත් නොවේ. වියාර තිර ඔත්පෑ තියෙනවා. පව කෙරෙහි ලැඹ්ජාවක් තියෙනවා, පව කෙරෙහි බයක් තියෙනවා. වියා ගුද්ධාව තුළ පිහිටුවා නිසා වියා සතර අපාය පිළිගන්නවා.

පින්වතුනි, සතර අපාය කියලා විකක් තියෙනවා. ඒක ඒකාන්ත වූ සතරයක්. හැබැයි බොහෝ අය ඇසට, කණාට, නාසට, දිවට, කයට, මනසට විසාගැවෙලා ඒ තුළ පමණ ය වියාගේ ලේඛකය. ඒ ටික තමයි ග්‍රහණය කරගෙන ගුන්නේ. ආර්ථ ග්‍රාවකයා රේට විහා දෙයක් කළුපනා කරනවා. ආර්ථ ග්‍රාවකයා ඒ සතර අපාය පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ඇති ගුද්ධාවත් විකක්. අන්න ඒ කෙනා බය ය පවි කරන්නට. පවි කරන්න බය නිසා වියා සීලය ආරක්ෂා කරනවා. සත්පුරාජයන් විනිෂ්පාති ප්‍රසංග කරන විදියට සිල්වත් වෙනවා. ඒ සීලය සමාධිය පිනිස පවතින විකක් වෙන්න සින. විතකොට උෂ්ණවා තේද සමාධිය දියුණු කිරීම පිනිස ශීලය අනිවාර්යයෙන් ම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ. උන්වහන්සේ කොළ නැති ගහක් පෙන්නලා තීක්ෂාන් වහන්සේලාගෙන් අහනවා මේ කොළ නැති ගහේ පොතු හොඳට නැදෙදි ද කියලා, නැදෙන්නේ නැහැ. කොළ පොතු දෙක ම හොඳට නැත්නම් ව්‍යාපෘති තියෙයි ද? ව්‍යාපෘති හොඳට නැහැ. ව්‍යාපෘති හොඳට නැත්නම් අරවුවත් හොඳට නෑ. ආන්න ඒ විදියට උන්වහන්සේ දේශනා කළ සිල්වත් කෙනක් සමාධිය උපදාවාගන්නවා කියන වික සිද්ධ වෙනවා කියලා දේශනා කළ.

වේක නිසා නිරන්තරයෙන් ම සීලය ආරක්ෂා කරන්න යිනි. යම් අවස්ථාවල දී නොදැනුවත්ව සීලය කැබේන්න පූඩ්‍රවත්. සාමාන්‍යයෙන් නොදැනුවත් ව සීල්පදයක් කැබේන්න පූඩ්‍රවත්. අධිශ්ධානයක් ඇති කරගන්න යින මම නැවත මේ වරද වෙන්න දෙන්හේ නැහැ කියලා අධිශ්ධානයකින් සීලය තුළ පිහිටන්න යිනි. මෙක ආර්ථ ග්‍රාවකයාගේ ලක්ෂණයක්. වියා නො දැනුවත් ව කැඩුණාත් දැන දැන නම් කඩින්හේ නැහැ. නො දැනුවත් ව කැඩුණාත් වියා නැවත සීල්වත් වෙනවා අධිශ්ධානයෙන්. ඒ නිසා වියා දුසිල්වත් කෙනෙක් නොවේ සීල්වතෙක්. අත්න ඒක නිසා සීලය දියුණු කරන්න යිනි සමාධිය දියුණු වීම පිනිස.

මේ විදියට සමාධිය දියුණු කරන ග්‍රාවකය “විවේකතිස්සිතං” විවේකය අසුරු කරනවා. කාය විවේකය, විත්ත විවේකය අසුරු කරනවා. කාය විවේකය කියලා කිවිවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්හේ, “අරක්කුගැනී වා රැක්බමුල ගනී වා සුක්කුගැනී ගනී වා.” අරණ්‍යයකට යනවා. රැක් සෙවණාකට යනවා. මේනිසුන් ගැවසෙන්හේ නැති නිදහස් තැනකට යනවා කාසික ව විවේකයක් වියා බධනවා. විත්ත විවේකය කියලා කිවිවේ මොකක් දී සිතේ විකාශබව. සමාධිය. පංච නිවරණ යට්පත් වීම තුළ බධන මානසික විවේකය අසුරු කරනවා. “විරාග නිස්සිතං” විරාග නිස්සිතං කියලා කිවිවේ නො ඇල්ම අසුරු කරනවා. දහන් අපි දහන්නවා හේ දී? සද්ධානුසාර වෙන්න තියෙන්හේ කොහොම දී? අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ශ්‍රී සද්ධාරීමය සරණ යනවා, ආර්ථ සංසරත්නය සරණ යනවා.

එ්වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කපා සද්ධානුසාර කොහා අදහාගෙන ඉන්නවා සද්ධාවෙන්. පංච උපාදානස්කන්ධිය මෙක සත්‍යයක් ම දී කියලා. පංච උපාදානස්කන්ධිය සද්ධාවෙන් අදහාගෙන ඉන්හේ, සත්‍ය ඇළානයට පැමිණිලා නැහැ. සද්ධාවෙනුදී අදහාගෙන ඉන්හේ. “සද්ධාහති අධිමුව්වති” මේ විදියට අදහාගෙන ඉන්න ග්‍රාවකයාට තමයි ඉන්දිය ධර්ම පිහිටන්හේ. අපි ගනිමු, වියා සතර සතිපට්ඨානයේ මුරියාපට භාවනා කරනවා කියලා. කොහොම ද මුරියාපට භාවනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්හේ? “ප්‍රත ව පරං, හික්බවේ හික්බ ගෙව්පන්තේ වා ගෙව්ප්‍රම්ති පත්‍රනාති. දිතේ වා දිතේ වා දිතේම්ති’ති පත්‍රනාති හිසින්හේමිෂ්ති පත්‍රනාති. සයානේ වා සයානේම්ති’ති පත්‍රනාති. යට් යට් වා පනස්ස කායේ පත්‍රිතිනේ හේති. තට් තට් නං පත්‍රනාති”

ඇට්ටින විට ඇට්ටින බව දැන ගන්නවා. නැවතේ සිරින විට නැවතේ සිරින බව දැන ගන්නවා. හිදුගෙන සිරින විට හිදුගෙන සිරින බව දැන ගන්නවා. සැතැපී සිරින විට සැතැපී සිරින බව දැන ගන්නවා. යම් යම් විදිහකට කය පවත්වනවා ද, ඒ ඒ විදියට දැන ගන්නවා කියලා විස්තර කළ.

“සමූද්‍ය ධම්මානුපස්ස වා කායස්මිං වහරති වයධම්මානුපස්ස වා කායස්මිං වහරති සමූද්‍ය වයධම්මානුපස්ස වා කායස්මිං වහරති” රේ පශට මේ කයේ හට ගැනීමත් වැනසි යන ස්වභාවයත් අවබෝධයෙන් දැකිමින් වාසය කරනවා කියලා විස්තර කළ. විතැන දී හට ගැනීමත් නැති විමත් දකිනවා කියලා කිවිවේ මොකක් ද? පංච උපාදාන ස්කන්ධයේ හට ගැනීම යි විය දකින්නේ. පංච උපාදාන ස්කන්ධයේ නැති විම යි දකින්නේ. මොකද පින්වතුති, ආර්ථ ඉළුවකයා පංචුපාදානස්කන්ධය ගැන දැන්නවා. මේ කය පවත්වන විට විය රෘපය පිළිබඳව විමසනවා. මේ රෘපය නැසී වැනසි යන විකක්. සතර මහා බාතුන්ගෙන් හටගත්ත විකක් කියලා විමසනවා. සිරුරේ වලනයක් පමණුයි කියලා දකිනවා.

ඒ වගේ ම විදිම ගැනත් විමසනවා. දැන් මේ පින්වතුන් පහසු ම ඉරියවිවෙන් නේ ද වාචිවුනේ? දැන් ඉරියවි කියකට මාරුකලා ද? දැන් ටිකෙන් ටික විදිම වෙනස් වුණා නේ ද? දැන් පහසු ම ඉරියවිවෙන් නේ ද ඉන්නේ? තව පැයක් දෙකක් හිටියාත් පවත්වන්න පුළුවන් ද ඔය සැප විදිම? බිජා. ආයෙමත් වෙනසි වෙලා යනවා. පහසු යි කියලා අල්ලගන්න ඉරියවි දුකක් වෙලා ගිහිල්ලා. මොකද ඒ පහසු යි කියලා මූල වුනේ? සැප විදිමයි විතැන තිබුනේ. විතැන දී අපි ඉරියවි මාරු කරන කොට විදිමක් ඇති වුණා. විතැන ඉරියවිව තුළ සැපයක් අපිට දැනුනා. ඒ පහස තුළින් ඇති වුණා සැපය තුළ අපි හිටියා. එට පස්සේ අපි ඒ සැපය හඳුනා ගන්තා. ආන්න ඒ සැපය විකෙන් ටික වෙනසි වෙන්න ගන්තා. වෙනසි වෙනකොට ඒන් අපි හඳුනාගත්ත ද නැදේද? හඳුනාගත්නවා. විය දකිනවා මේ වෙනසි වෙලා යන දෙයක් කියලා හට ගන්න ආකාරයත් නැති වෙන ආකාරයත් දකිනවා.

පින්වතුති, යමක් නිසා සැපක් නම් ඇති වෙන්නේ ඒක තමයි දැන ගන්නේ. දැන ගන්නවා කියන වික තමයි විකුද්ධාතාය කියලා බුදුරජාතාත් වහන්සේ දේශනා කලේ. මොනව ද දැනගත්නේ? සැප දැන ගන්නවා, දුක දැන ගන්නවා, උපෝක්ඩාව දැන ගන්නවා. සැපයක් ඇති වුණා ම සැපය දැන ගන්නවා ඒ වෙලාවට දුක් විදින්න පුළුවන්

දැන් විදින්හ විදියක් නැහැ. ඔබ දුකක් දැන ගන්න විට සැප විදින්හන් බැහැ. මොකදැ ඒ විතැන තමාගේ වසරගයේ පවත්වන්න දෙයක් නෑ. තියෙන්හේ හේතුන්ගේත් හට ගත්තු දෙයක්. මේක දකීනවා දැකීම තුළ රුප, වේදනා, සංක්ෂූතා, සංඛාර, වික්ෂූතාත් කියන උපාදාන ස්කන්ධ පහ කෙරෙහි නො ඇලෙනවා. “විරාග තිස්සිතං” විරාගය අසුරු කරනවා.

පින්වතුනි, ආනත්ද සූත්‍ර දේශනයේදී බුදුරජාතාන් වහන්සේ විස්තර කළේ කොහොම දැ? “අතිවිචාරුපස්ස අස්සසිස්සාම් ති සික්බති” අතිතස දැනගතිමන් ආශ්වාස කරනවා කියලා. ඊ ලැගට විස්තර කළා. “විරාගාචුපස්ස අස්සසිස්සාම් ති සික්බති” නො ඇලෙමින් ආශ්වාස ප්‍රශ්නවාස කරනවා කියලා. නො ඇල්ලී සිරින්හේ පංවි උපාදානස්කන්ධයට. අයි පිහිටුනි, අතිතසය දැක්සේ උපාදාන ස්කන්ධ පහේ. ඒ නිසා මම ය, මගේ ය, මගේ ආත්මය සි කියලා දැකීන්හේ නෑ. වියාට පුළුවන් වෙනවා සතර සතිප්‍රධානය තුළ සිත විකිර කරගන්න. ඒ අවස්ථාවේ දී සමාධි ඉන්දිය තමයි දියුණු වෙන්හේ. ආන්න ඒ විදියට දැකින කෙනාර කළකිරීමක්, සහ්සිද්ධිමක්, කෙලෙස් ප්‍රහාතායම්මක් ඇති වෙනවා, නො ඇල්මක් ඇති වෙනවා, නිවන අරමුණු වෙනවා. සමහර විට දැන් තිනෙන්න පුළුවන් අපි කොහොම ද සික කරගේහේ කියලා.

වහෙම නිතන්න ව්‍යා මොකද පිහිටුනි, මේ ලෝකයේ බුදුරජාතාන් වහන්සේගේ ධර්මය ඇහෙන්හේ නැති පිරිස ම සි වැඩි. ඔබට මේ ධර්මය ඇහෙනවා, ඔබ මේ ධර්මය ගෙන ඉදෑධාව හරි පිහිටුවා ගෙන ඉන්නවා. ඉතින් මේ ධර්මය තුළ දියුණුවක් ඇති කර ගන්න බිං කියල පසුතැවීම් වෙන්න ඕන නැහැ.

වික අවස්ථාවක දී ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරලා සමාධියක් වැඩුණේ නැහැ. කැලේට ගිහින් අඩින්න පටන් ගත්තා “අනේ මං දැන් කොවිචර කාලයක් භාවනා කළ ද, තාම සමාධිය නැහැ” කියලා. “මම දැන් පැවත්නේ නැති කර ගන්න වික හොඳයි” කියලා නිතුනා. වංක්ෂ දිව්‍යාංගනාවක් විතැනට පැමිණිලා අඩින්න ගත්තා. ස්වාමීන් වහන්සේ බැවුව කවුද මේ කැලේ අඩින්හේ කියලා. “මොකට ද අඩින්හේ” කියලා ඇහුවා. ඉතින් දිව්‍යාංගනාව කියනවා, “ ඔබ වහන්සේ නිවන බධින්න අඩිනවා නම් මමන් නිවන බධින්න ම සි අඩින්හේ” කිවිවා. ස්වාමීන් වහන්සේට තෝරැණා. භාවනා කරලා රහන් වුණා. ඒක නිසා අඩිලා, පසුතැවීම් වෙලා, දුක් වෙලා නිවන් මාරුගයේ ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. නිවන කරා යන්න තියෙන්හේ විරෝධයෙන්, උත්සාහයෙන්, බුදුරජාතාන් වහන්සේ පිළිබඳ ව ඉදෑධාව

අදත් කර ගෙන, ඒ ධ්‍රීමය ඉවත්තාය කරලා, සීල, සමාධි, ප්‍රජා දියුණු කිරීම තුළින්. පසුතැවේලි වෙලා කරන්න ප්‍රඹ්‍රවන් දෙයක් නැහැ. ඉන්දිය ධර්ම දියුණු කරන්න තියෙන්නේ අන්න ඒ විදියට.

සමාධි ඉන්දිය ගැන බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කලේ ධෙනාන හතර හැරියටයි. පින්වතුති, බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කළ පළමුවැනි ධෙනානයට සමවදින්න නම් ආචාර ම්‍යුවරය දුරට කරන්න කියලා. ආචාරය කිවිවේ, තිවස, කුරිය, ආරාමය වාසය කරන තැනට මසුරු යි. ඊ ප්‍රගත කුල ම්‍යුවරය දුරට කරන්න කිවිවා. කුලයන් කෙරෙහි පවතින මසුරුකම දුරට කරන්න සින කිවිවා. කුලයන්ට තියෙන මසුරුකම කිවිවේ නැදුකැසීන්ට, දායකයීන්ට, නිත මිතුරන්ට තියෙන මසුරුකම. දැන් කළේපනා කරලා බලන්න තමන්ට හැම දා ම මුණාගැහෙන යාලිවෙක් ඉන්නවා. දැක්කම හොඳට තීනා වෙලා කොහොම ද කියලා කනා කරනවා. ඉතින් දුවසක මේ යාලිවාට වෙනත් කෙනෙක් මුණාගැහිලා වියත් වික්ක කතා කර කර ඉන්නවා. විදා තීනා වුතේ නැහැ. මොකද තීතෙන්නේ? දුකක් තීතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කේළමක් කියලා බිඳුවනවා. කුලයන් කෙරෙහි මසුරු යි. කුලම්යුවරය දුරකරලා දාන්න කිවිවා. නිතින් අධිංශාන කරගෙන ඉන්න විජා කියලා දේශනා කළා. කෙනෙක් වික්ක තීතෙන් වේනව් නම් ධර්මානුකුල ව තීතෙන් වුත්තාහම හොඳට ම ප්‍රමාණවත්. ඊට වැඩිය අවශ්‍ය නැහැ.

ව්‍යු වගේ ම දුරට කරන්න සින වර්ණ මවිෂරය. වර්ණවත් ව නැඩිගන්නවන වික ඊට ඇඳු වාසය කරන වික දුරට කරන්න කියලා දේශනා කළා. අපි බොහෝ කාලයක් කලේ කය සරසන වික. මේ කය තමයි රෙක ගන්න හැඳුවේ. ඉතින් පින්වතුති, විහෙම කොහොට නිතින් මග වැනිලා යනවා කියලා බූදුරජාත්‍යන් වහන්සේ දේශනා කළා. ඊ ප්‍රගතට දේශනා කළ ලාභ ම්‍යුවරය. ලාභ සත්කාරවලට තියෙන මසුරුකම දුරට කරන්න කියලා දේශනා කළා. වික අවස්ථාවක දී පින්වතුති, බූදුරජාත්‍යන් වහන්සේ වික්තරා වනාජ්තරයකට වැඩිම කළ ගමක් ප්‍රගත තියෙන. දැන් පින්වතුති, බූදුරජාත්‍යන් වහන්සේ යම් ප්‍රදේශයකට වඩිනවා කියලා. තීරණාය කරන කොට ගොදුන් ගණනාවක් උරින් ඒ මාර්ගයේ අමුණස්සයන් ඉවත්වෙලා යනවා. ඒ වගේ ම දියකාවන් වතුර තියෙන ප්‍රදේශවලට ඇඳෙනවා වගේ මිනිසුන් ඒ මාර්ගයට රැස් වෙන්න පටන් ගන්නවා. ආන්න ඒ වගේ ම උන්වහන්සේ අර මහ වන ලැහැබට වැඩියට පස්සේ මිනිසුන් ඇඳෙන්න පටන්ගත්තා ඒ ප්‍රදේශයට. ඒ කාලේ උපස්ථාන කලේ නාගින ස්වාමින් වහන්සේ. ඉතින් පින්වතුති, මිනිස්සු ඇවින් මහා හඩින් සේජා කරන්න පටන්ගත්තා.

බුදුරජාණන් වහන්සේ වෘම්පූවා “මොකක් ද ඔය සද්ධය” කියලා. නාගිත ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. “භාග්‍යවතුන් වහන්ස, ගොඩාක් මිනිස්සු යක් වෙලා ඉත්තනවා ඔබ වහන්සේ බැහැදුකින්න. කන දේවල්, බොන දේවල් අරගෙන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය අසුව් සැපයට තරාගතයන් වික්වන්හේ නැති බව. ඔය අසුව් සැපයට තරාගතයන් වහන්සේව යට කර ගෙන යන්තරවත් බැර බව. දැන් බලන්න පින්වත්ති, බුදුරජාණන් වහන්සේ පැහැර යම් කෙනෙක් ධර්ම කාරණාවක් අහන්න ආවා නම් උන්වහන්සේ කටුවාකවත් විගෙම කියන්හේ නැහැ. උන්වහන්සේ පිරිනිවන්පාන වෙලාවේ දී පවා ධර්මය අහන්න ආපු. සුහදට පවා ධර්මය දේශනා කරන්න වින්න කියල යි ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලේ. ඒක නිසා පළමුවැනි ධියානය උපදාවා ගන්න ලාභ සත්කාර කෙරෙහි ඇති මසුරු බව දුරට කරන්න අවශ්‍ය යි කියලා වදාලා. එ පැහැර දුරට කරන්න කිවිවා ධර්ම මැස්වරිය. මේ මසුරුකම් පහ දුරට කරලා තමයි පළමු වන ධියානය උපදාවාගන්න තියෙන්හේ.

අපි මුෂිරන් සඳහන් කලේ, බුදුරජාණන් වහන්සේ සමාධි ඉන්දිය හැරියට දේශනා කරලා තියෙන්හේ ධියාන හතර කියලා. දැන් අපි මේ ධියාන හතර ගැන ත්‍රිවායේ ලක්ෂණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය ගැන ඉගෙන ගනිමු. පළමු වන ධියානය තුළ විතක්ත විවාර තියෙන විවේකයෙන් හටගෙන්ත ප්‍රිතියක් සැපයක් තියෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. ඒ ධියානය තුළ අකුසල ධර්ම නැහැ. “විවේචිත කාමේනි විවේචිත අකුසල්ලේනි දම්මේනි” කාම්යන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා තිවන අරමුණු කරගෙන යි වාසය කරන්නේ සතර සතිප්‍රේදානය තුළ. ඒ ධියානයේ ස්වභාවය ගැන උන්වහන්සේ උපමාවක් දේශනා කළා. ඒ කාලේ ගෝරයේ ගාන්න සඩහන් හැරියට සඳහන් කුඩා වගේ බෙහෙන් තමයි භාවිතා කරලා තියෙන්හේ. ඉතින් මේ සඳහන් කුඩාවලට වතුර ඉහු ඉහා තොදට අනනවා. මෙහෙම අනන කොට මේ කුඩා අතේ තැවරෙන්හෙත් නැහැ. භාරනයේ තැවරෙන්හෙත් නැහැ. ඒ වගේ ම වැඩිරෙන්හෙත් නැහැ. ඒ කුඩාවල තෙන් නො වුණ තැනකුත් නැහැ. ආහ්න ඒ වගේ තමයි පළමුවන ධියානය මුළු කය ම ප්‍රිති සුඩායෙන් තෙන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාර්ප්‍රසින් ම ප්‍රිති සුඩායෙන් තෙමනවා කියලා උන්වහන්සේ දේශනා කළා. යම් කෙනෙක් මේ ධියානයට සමවදින කොට විය මේ ප්‍රිතිය දැන ගන්නවා කියලා දේශනා කළා. මේ තුළ අප්‍රමාණ සැපයක් තියෙනවා කියලා දැන ගන්නවා කියලා දේශනා කළා. ඒ වගේ ම මේ ධියානය මත ද

සැප විපාක ලබා දෙන බව දැනගන්නවා කියලා දේශනා කළු. ඒ වගේ ම පංච නීවරණවලින් සිත නිදහස් වෙන බව දැන ගන්නවා කිවිවා. කෙපෙස් ප්‍රහාණාය වෙන බවත් දැන ගන්නවා කියලා දේශනා කළු.

රී ප්‍රාගට පින්වතුනි, උන්වහන්සේ විතක්ත විවාර සංසිඳුල සිත තුළ ගාන්ත බවක් ඇති අරමුණ තුළ ම සිත විකාර වෙන. විතක්ත විවාර නැති සමාධියෙන් හටගත්තු ප්‍රීතියක් සැපයක් පවතින, දෙවන ක්‍රියා ගැන උපමාවක් පෙන්නුවා. ඔන්න විශාල ජලාශයක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ඒ ජලාශයකට උතුරින් ජලය වින්නෙන් නැහැ. දකුණින් ජලය වින්නෙන් නැහැ. නැගෙනහිරන් ජලය වින්නෙන් නැහැ. බටහිරන් ජලය වින්නෙන් නැහැ. නමුත් ඒ ජලාශයේ පතුලේ උපමාවක් ඒ ජලාශය සිසිල් කරනවා වගේ අධ්‍යාත්මය තුළ ම සිත පිතිවලා ඒ තුළින් කායික මානසික සැපය ලැබෙන බව. තුන් වෙති ධියානය ගැන දේශනා කළේ ප්‍රීතියට තියෙන ඇඟ්ම දුරු කරලා උපේක්ෂාව තුළ වාසය කරන බවයි. හොඳට සිහියත් තියෙන කායික ව සුවයුත් විදින ඒ ධියානයට ආර්යයන් වහන්සේලා කියන්නේ හොඳට සිහිනුවනා පවතින සැප විහරණාය කියලයි. උන්වහන්සේ ඒකටත් උපමාවක් දේශනා කළු. ඔන්න, විලක් තියෙනවා ඒ විලේ වතුර යට හෙතුම් මල් තියෙනවා. වතුර යට මල් සිසිල්වෙලා තමයි තියෙන්නේ. නමුත් ඒ ජලය හෙතුම් මල සමග වික් වෙලා නැහැ. අර කඩුසියක් තෙමුව වගේ වෙලා නැහැ. අන්න ඒ වගේ තුන් වන ධියානය ගැන තෝරැම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළු. ප්‍රීතිය සැප තියෙනවා. ඒවත් සමග විකතු වෙලා නැහැ. හොඳට සිහිය තුවනු තියෙනවා කියලා වදාලු.

හතරවෙති ධියානය ගැනත් දේශනා කළු. සැපයට තියෙන ඇඟ්ම දුරු කරලා “දුක්ස්ස ව පහාක” දුකට තියෙන ගැටීමත් දුරු කරලා දාලා කළීන් ම මානසික සොමිනස ලොමිනස අතහැරලා දුක් සැප නැති පිරිසිදු උපේක්ෂාවට පැමිණ වාසය කරන බව. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළු. යම් කෙනෙක් තිසේ ඉදාන් පහළුට සුදු රෙද්දක් පොරවා ගෙන ඉන්නවා වගේ කියලා. අන්න ඒ වගේ මේ කෙනා හොඳට උපේක්ෂාව තුළ පිරිසිදු භාවයට පත් වෙලා වාසය කරනවා කියල ගි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ.

ඉතින් පින්වතුනි, මේ පිරිසිදු උපේක්ෂාව තුළ කෙනෙකුට යටාහුත යූහනය උපදාවා ගන්න පුළුවන්. ඒක හේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැප විදිම දුකක් වගේ බලන්න, දුක් විදිම

ලෙක් වගේ බලන්න, උපේක්ෂාව අනිතය යි කියලා බලන්න කියලා. මොකද උපේක්ෂාව තුළ අවිද්‍යා අනුසය බසේ ගන්නවා. සතරවැනි ධිජානයේ දී උපේක්ෂාව තුළ විද්‍යාව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි ආර්යය ග්‍රාවකයාට තමයි නිවන අරමුණු කර ගෙන මේ ධිජාන උපදාචන්න පූල්වන් වෙන්නේ.

ඉතින් පින්වතුනි, දැන් අපිට තේරෙනවා තේද මේ ධර්ම මාර්ගයට මුළුන් ම සද්ධාවෙන් තමයි පිවිසෙන්න නියෙන්නේ. ටිකෙන් ටික ගැඹුරක් කර ගමන් කරනවා. අන්න ව්‍යාචකය තමයි තමන් බ්‍රභාගත්තු මනුස්ස පිවිතයේ උපරිම ප්‍රයෝගන බ්‍රභාගත් කෙනා. මොකද පින්වතුනි, යම් කෙහෙකුට සුඩ්වෙන් හර මේ ඉන්දිය ධර්ම ඇති වුණුත් වේක ආයේ පිරිහෙන්නේ නැහැ. ව්‍යාචක විය සතර අපායට වැටෙන ස්වභාවය ඉක්මවපු කෙහෙක් වෙනවා. මේ පින්වතුන් හොඳට අනුලා ඇති බුදුරජාණන් වහන්සේ පිරිහිවන්පාන්න ආසන්න කාලේ දී දේශනා කළා.

“පරිපක්කො වයෝ මයේන් පරිතත්තා මම පිවිතං පාහාය වෝ ගම්ස්සාම් කතංමේ සරණමත්තනේ. අප්පමත්තා සහිමත්තා සුසිසා හොට නික්බලට්, සුසමාතින සංකල්පා - සවිත්ත මනුරක්ඛට යො ඉමස්ම් ධම්මවිතයේ අප්පමත්තො වහස්සති. පහාය ජාතිසංසාරං - දුක්ඛිස්සන්තා කරස්සති.” උන්වහන්සේ දේශනා කළා. “මහතෙනි, මම දැන් ගාඩික් වයසයි. පිවත් වෙන්න නියෙන්නේ තව ටික කාලය යි. ඔයාලා සියලු දෙනා ම අතහැරලා යනවා කියලා දේශනා කළා. මට මම පිහිට හඳුගත්තා. ව්‍යාචක අප්පාදී ව සිහි ඇති ව, සිල්වත් ව ඉන්න. බලන්න පින්වතුනි, උන්වහන්සේ ග්‍රාවකයන්ට සිල්වත් වෙන්න කියලා අනා කලේ නැහැ. ඉල්ලීමක් කළා මහා කරුණුවෙන්, සිල්වත් ව ඉන්න මහතෙනි, කියලා. මහතෙනි, සිත සමාධීමත් කර ගන්න. තමන්ගේ නිත රැක ගන්න. යම්කිසි කෙහෙක් මේ ධර්ම විනයේ, අප්පාදී ව හැසිරුණුත් මේ පරා මරණ දුක අත්හැරලා, දුක්ඛිත වූ සංසාරන් විතෙරට යනව කියලා දේශනා කළා.” මේක බුද්ධ ව්‍යනයක්. මේ ලේකය පිළිබඳ ව පරිපූරණ වැට්තිමක් තිබුණු ප්‍රගෙ ගාස්තාන් වහන්සේ විසින් දේශනා කළ දෙයක්. උන්වහන්සේ දේශනා කලේ සිල්වත් වෙන්න, සිත සමාධීමත් කර ගන්න තමන්ගේ සිත රැක ගන්න. ව්‍යාචක ඉන්න කෙනා මේ ධර්ම විනයේ හැසිරෙන විට සංසාරන් විතෙර වෙනවා කියලයි.

ඉතින් පින්වතුනි, අපි සියලු දෙනාමත් කාලාතුරකින් මූණගැනුන බුද්ධ ගාසනයත් මේ මනුස්ස පිවිතයත් ප්‍රයෝගනයට අරගෙන සද්ධා, විරෝධ, සති, සමාධී, පණ්ඩා කියන ඉන්දිය ධර්ම දියුණු කර ගෙන මේ

සකස් වුණ කියලු ම දේ අතිත දී දුක දී. අනාත්ම දී කියලා අවබෝධයෙහේ ම අත්හැරලා මේ ලෝකෙහේ නිදහස් වී ලබන අමා මහ තිවන් ගාහ්තිය ස්ථාන් ස්ථාන් කරගන්නවා කියලා අධිෂ්ථානයක් ඇති කර ගන්න.

සුදු! සුදු!! සුදු!!!

ඉගොව්චිංසේ පින්තුර චස්සානය අභ්‍යාගු

තුශීලු ඉතුළු අභ්‍යාගු ලැංඡ

මෙතක් මහා සංස්කෘතියෙන් ඇවශ්‍යයි.

පුද්ධිවාන්ත පින්තුනුති,

ප්‍රපත් කෙනාට ජරා-මරණවලින් පිරි සංසාර ගමනක්. උපන් කෙනාට ජරා මරණවලින් තොර දෙයක් හැති බව හූපුරජාත්‍යන් වහන්සේ දේශනා කොට ව්‍යුතා. පින්වතුති, ඔය වවනයේ අර්ථය නොදුට නිතර ගන්න. ව්‍යුත් අර්ථය තුළ කිමිදි බලන්න උපන් කෙනාට ජරා-මරණවලින් තොර දෙයක් හැ. බලන්න, ඇත්තට ම උපන් හැම කෙනෙකුවම ඔය දෙක හේද උරුම. පිවිතයේ දී ලැබෙන දේවලුත් ඔය වගෙයි. ලැබෙන දේවලුත් අනිම් වෙලා යනවා.

පින්වතුති, මේ සංසාර ගමනෙදී අපට කාරණා දෙකක් ලැබෙනවා හැම දේක ම. මේක තමයි පිවිතයේ හැබෑ ම රිද්දුමය, හැබෑ ම නාදය.

- ඉපදීම - මරණය
- යොවනය - ජරාව
- ලං වීම - ඇසන් වීම
- හමු වීම - වෙන් වීම
- වක් වීම - දුරස් වීම
- ගොඩ නැගීම - බිඳ වැටීම
- ආස්වාදය - ආදිනවය

සිංසාර ගමනේ ඔය රද්දමය තියෙනවා. ඇත්තට ම පින්වතැනි, ඔය කියපු හැම කාරණයකට ම අර විරද්ධි දේ සම්බන්ධ යි. ඉහත සඳහන් වන්නේ ජ්විතයේ හැඩා ම රද්දමය යි. අපට උරුම වන්නේ ඔය දෙකයි. එත් අපි බලාපොරාත්තු වන්නේ,

මරණයෙන් තොර උපතක්
ජරාවෙන් තොර යෝචනයක්
ඇත් විමෙන් තොර ලං විමක්
වෙත් විමෙන් තොර හමු විමක්
ආදිනවයෙන් තොර ආස්ථාවදයක්.

නමුත් පින්වතැනි, ඔන්න ඔය බලාපොරාත්තුව නිකයි අපට සිංසාරයේ බොහෝ දුක් විදින්හට සිදු වෙලා තියෙන්නේ. එක හරියට මේ වගයි. අපි ඉල්ලනවා වමෙන් තොර දකුණුක්. නොදැය බඩන්න පුත්‍රවන් දී නොදැට හිතල බලන්න. වමෙන් තොර දකුණුක් බඩන්න බිං. ගේතුව වම පවතින්නේ දකුණුක් ඇති තැන. දකුණා පවතින්නේ වමක් ඇති තැන. නැඩයි මතක තබා ගන්න, ජ්විතයේ ඔය දෙක ම ලැබෙනවා කියලා. (ල් කියන්නේ උපත - මරණය ආදී අර කියු ආකාරයේ) අපි ඒ දෙක ම සතුරින් බාර ගත යුතු නෑ, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය තුළින් අප උපතත් අත්හළ යුතු යි. මරණයත් අත්හළ යුතු යි. පින්වතැනි, මේක තමයි හැඩා ම නිදහස.

පින්වතැනි, බුදුරජාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කොට වදාලේ ඔය අවුල් සහගත අසහනය ම ඉතුරු කරන සිංසාරයෙන් නිදහස් වන ක්‍රමය හැටියට යි. බෝධිපාක්ෂික ධර්ම අපේ ජ්විත තුළ ඇති වෙන කොට අපට පෙන් වි මේ දෙකකට මැදි වුතු සිංසාර ගමන අවසන් වෙන හැරී.

පින්වතැනි, මේ ඔබට කියා දෙන්හට බලාපොරාත්තු වන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙන, ඉන්දිය ධර්ම කොටසේ වින ප්‍රයුෂ ඉන්දිය ගැනයි. මේ මාත්‍ස්‍යාව ගැන කියෙටෙන අතරේ ම තව තවත් ධර්ම කරුණු ගැන මම ඔබ ව දැනුවත් කරනවා. පින්වතැනි, මෙතැන කියෙටෙන ප්‍රයුෂ ඉන්දිය ය ආර්ස මාර්ගයට අයිති විකක්. ප්‍රයුෂ ඉන්දිය ආර්ස ග්‍රාවකයාගේ ජ්විතයට බඳුද වෙනවා. කොටින් ම කිටෙවත් ප්‍රයුෂට ජ්විතයේ අංගයක් බවට පත් වෙනවා. මතක තිය ගන්න ප්‍රයුෂට බඳුදවුන ජ්විතය පිරිහෙන්නේ නෑ.

ප්‍රයුෂ ඉන්දිය ගැන කියන්හට කළුන් තවත් ප්‍රයුෂවක් ගැන කියන්න කැමති යි. අක්බනා සූතුයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා

කොට වදාලා ධර්මය අවබෝදයට සුදුසු කෙනා සුභාසිත, දුර්භාසිත, හොඳ නරක තේරුම් ගැනීමේ ප්‍රයුවකින් ඉන්න ම ඕන බව. ඉතින් ඔය ප්‍රයුව නැති ව ලේශකේත්තර ප්‍රයු ඉන්දිය ඇති කර ගන්න බේ.

මෙහෙම බලන කොට ප්‍රයුව දෙයාකාර යි.

1. සාමාන්‍ය ලොකික ප්‍රයුව.

2. ලේශකේත්තර ප්‍රයුව.

ඩුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා සාමාන්‍ය ප්‍රයුවන් යුතු වහන්ව හේතු වන කර්මය ගැන. ඒ තමයි ඉමණා, බාහුමණයන් ප්‍රයුව ගැනීම් විවිධ කරගැනු ගැන අසා දැන ගැනීම, ප්‍රශ්න කිරීම, ගැටෙල් විසඳු ගැනීම. නැවතත් මතක තබා ගන්න. සාමාන්‍ය ලොකික ප්‍රයුව නැති කෙනාට කෙසේවත් ආර්ථ ප්‍රයුව ලබන්ව බැර බව.

ආර්ථ ප්‍රයුව ගැන, ප්‍රයු ඉන්දියය ගැන ඩුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආකාරයෙන්. බලන්න ඩුදුරජාණන් වහන්සේ නමක් කළාතුරකින් පහළ වෙලා දේශනා කොට වදාරණ ඩුදු සපුනට ම සීමා වූ මේ වදන් පෙළ අසන්නට තරම් අපි වාසනාවන්ත වුණු.

“කනමක්ද්ව නික්බවේ පක්ද්කින්දියා ඉඩ නික්බවේ අර්ය සාවකේ පක්ද්කිවා හේති උදයත්පෑ ගාමිකා පක්ද්කාය සමන්නාගතො අරියාය නිවිධීකාය, සම්මාදුක්කත්වායාමිය). සේ ඉදා දුක්බන්”ති යට්ඨතා පරානාති. ‘අයා දුක්බ සමුදෝ’ති යට්ඨතා පරානාති. ‘අයා දුක්බ නිරෝධේ’ති යට්ඨතා පරානාති. ‘අයා දුක්බ නිරෝධ ගාමනී පටිපළ’ති යට්ඨතා පරානාති. ඉදා වුව්වති නික්බවේ පක්ද්කින්දියා”

පින්වත් මහතෙනි, ප්‍රයු ඉන්දිය කියන්නේ මොකක් ද? පින්වත් මහතෙනි, මෙහි ලා ආර්ථ ණ්‍රාවකයා ලේශකයෙනි හට ගැනීමත්, වැනැසිමත් දකින, ආර්ථ වූ කළකිරීම ඇති කර වන, මනා කොට දුක් සංය කරන ප්‍රයුවන් යුතු වෙනවා. හෙහෙම “මේ ආර්ථ සත්‍යයක් වශයෙන් පවතින දුකයි” කියා පවතින ආකාරයෙන් ම අවබෝද කර ගන්නවා. “මේ ආර්ථ සත්‍යයක් වශයෙන් පවතින දුකයි හට ගැනීම” කියා පවතින ආකාරයෙන් ම අවබෝද කර ගන්නවා. “මේ ආර්ථ සත්‍යයක් වශයෙන් පවතින දුකයි නිරෝධය” කියා පවතින ආකාරයෙන් ම අවබෝද කර ගන්නවා. “මේ ආර්ථ සත්‍යයක් වශයෙන් පවතින දුක නැති කරන වැඩ පිළිවෙළ”සි කියා පවතින ආකාරයෙන් ම අවබෝද කර ගන්නවා.

පින්වතුනි, බලන්හි ප්‍රයු ඉන්දියේ ස්වභාවය. මේ ප්‍රයු ඉන්දියට හැඩැවට ම මේ ලෝකයේ තිබෙන යට්ට්ටටිය දකින්නට පුළුවනි. මේ ලෝකයේ තිබෙන හැම දෙයක ම යට්ට්ටටිය තමයි හට ගැනීම හා වැනැසීම පසුව උපාදාන ස්කන්ධය කියන්නේ හට ගන්නා ස්වභාවය ඇති, වැනැසීම ස්වභාවකාට ඇති දෙයක්. ඉතින් පසුව උපාදාන ස්කන්ධය කිවිවනම ලෝකය ම අයිති යි. ආයතන, ධාතු ගැනත් ඔය රික ම යි. හැම දෙයක ම හට ගැනීම, වැනැසීම තිබෙනවා. මේ ප්‍රයු ඉන්දිය තුළින් අපට සමස්තයක් වශයෙන් සියලුළුවනි හට ගැනීම, වැනැසීම දකින්නට ලැබෙනවා. ප්‍රයු ඉන්දිය පහළ ව්‍යුතා කෙනා සියලුළු ම හට ගැනීම, වැනැසීම ස්වභාවකාට ඇති බව දකිනවා. විකක මේ ලක්ෂණ දැකළා අනින් ව්‍යාපාරක් නිත්‍ය යි, සමහරක් අනිත්‍ය යි, සමහරක් නිත්‍ය යි වන් ද කියලා සැක ඇති කරගන්නෙකු වෙන්නේ නැතැ. කොට්ඨාසී ම කිවොත් මේ “ලදයත්විගාමිනි ප්‍රයුව” කියන්නේ අනිත්‍ය ය දකින්නට සමත් ප්‍රයුව. පින්වතුනි, බලන්න ලෝකයේ සැම දෙයකට ම ඇති බවක් හා නැති බවක් තියෙනවා. හැම දෙයක ම විනාශයක් තියෙනවා. පුවුව කියන ව්‍යනයන් වික්මත තියෙනවා පුවුවෙන් තොර බවක්. පුවුවට වඩා වෙනස් දෙයකුත් ඇති බව, ඔය විදිහට හැම දෙයක් ගැන ම.

කොට්ඨාසී ම කිවොත් ලෝකයේ ලුමික සිද්ධාන්තය යිකයි. හට ගැනීම, වැනැසීම. වමකින් තොර ව දකුණුක් නැත. දකුණුකින් තොර වමක් නැත. ලෝකය අපට පෙනෙන්නේ පැවැත්මක් හැටියට යි. එන් අපි වම ලෝකය කොයි තරම් සුන්දර ව්‍යුතාන්, කොයි තරම් ආදරණීය ව්‍යුතාන් ලෝකය බිඳ වැටෙනවා.

පින්වතුනි, කොහොම කිවත් පවතින ලෝකයක් නම් අපට බුධන්න ම බිඳ. හැම දේශක ම ද්වායතාවයක් තියෙනවා. පුවුව - පුවුවෙන් තොර බව, මේසය - මේසයෙන් තොර බව, ඔය විදිහට තමයි යම් ආස්වාදයක් වේ ද, විය ආදිනවයෙන් තොර ව නම් බඛන්නට බිඳ. ආස්වාදය තියෙන හැම දෙයක ම ආදිනවය තියෙනවා. මොකද, අපි ආස්වාදය බඛන්නේ අනිත්‍ය ස්වභාව කොට ගත් දෙයකින්.

මම ඩිකිර සම්බන්ධ කරලා ඉතුරු කාරණයක් කියන්නම්. දැන් බලන්න ඔය අහසට අත දික් කරලා යායු කරන අය ඉල්ලන්නේ සඳහාකාලික ආස්වාදය. මරණය නැති උපතක්, ජරාව නැති යොවනයක්. කොට්ඨාස මේධාතමක් ද? ස්වභාවයෙන් ම වම කියලා පැන්තක් ගැන කරා කරන්න පුළුවන්, දකුණු කියලා පැන්තක් තිබුණෙන්. ඉතින් ආදිනවයෙන් තොර ආස්වාදයක්, මරණයෙන් තොර උපතක්, ජරාවෙන් තොර යොවනයක්, දුකෙන් තොර සැපයක් කොහොම උධන්න ද?

ඉතින් ප්‍රයා ඉන්දියේ “දැයන්ටගාමිනි ප්‍රයාව” බඩපු කෙනා මිය විදිහේ යටා අවබෝධයකට විනවා. හැඳුවට ම පින්වතුනි, පිටතයේ ඇත්ත ම ඇත්ත දැකින්ව පුළුවන් ඔය කියපු ප්‍රයාවට යි. ප්‍රයාව කියන්නේ ඇසක්. එෂ තමයි ඇත්ත දැකින්නේ. ප්‍රයාව කියන්නේ ආලේකයක්. එෂ ආලේකය තමයි හැම දෙයක් ම විනිවිද යන්නේ.

පින්වතුනි, එෂ වගේ ම ප්‍රයා ඉන්දිය බඩපු කෙනා ආර්ථ වූ කළකිරීමෙන් යුත්ත වෙනවා. මේ කළකිරීමට හේතුව අවබෝධය. ඇත්තට ම යටාර්ථය දැකපු නිසා කළකිරීන්නේ. මිරුව මිරුව හැඳුවට ම දැකපු කෙනා ආයෙමත් රුවටෙන්නේ හැ වගේ, හැඳුවට ම යටාර්ථය දැකපු නිසා කළකිරීනවා. මිතුරු වෙස් ගත් කෙනෙනක් තමා මර්හ්නට තේ කේප්පයට වස විකතු කරනවා දැකපු කෙනා එක දැකල ම කළකිරීම ඇති කර ගත්තා වගේ. හැම දේක ම කියාවලිය විනිවිද දැක්ක කෙනා හැම දේකට ම අවබෝධයෙන් කළකිරීනවා. විකක් නො ව, කිපයක් නො ව සියල්ල ම කළකිරීය යුතු දේවල් කියලා අවබෝධ කර ගත්තාවා. මේ කළකිරීම ගොකය ඇති කරවන විකක් නො වෙයි. මේ කළකිරීම තුළ ඇති වන්නේ ප්‍රිතියක්, සැහැසුමක්, සැහැල්වක්. මොකද මේ කළකිරීන්හේ? ආදිනව දැකල යි.

කාරණයක් මතක් කරලා දෙන්න ඕන. මේ ධරුම මාර්ගය පිළිපැදිම තුළ කිසි ලෙසකින් වත් පිටතය පාලවෙන්නේ හැ. ඔබ නිතන විද්‍යාව තනි වෙන්නේ හැ. ඔබට නිතෙන්ව මේ ධරුම මාර්ගයේ තියෙන්නේ අත හැරලා - දැකින් සිටීමක් බව. වෙහෙම හැ, මේ අත හැරලා සතුව වෙන මාර්ගයක්. මතක තබා ගත්ත බුදුරජාතාන් වහන්සේ දේශනාකාට ව්‍යාලේ “දැක්ඇ නිරෝධය,” එෂ සඳහා වන මාර්ගය. ඕක විනාශයටත් ලියලා ඉස්කේප්ලයේදින් ඉගෙන ගෙන, පස්ස කියන්නේ කොහොම ද? සිල් රැක්කාත්, බිතු හාවනා කලුත් පිටතය කඩාකප්පල් වේවි, අසරනා වේවි කියලායි. බලන්න කොට්ටිව වැරදිමක් ද? වූදුරජාතාන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. “දැක්ඇ නිරෝධය, දැක්ඇ නිරෝධ ගාමිනි ප්‍රයාව.” මේ නිසා ධරුම මාර්ගයේ කියල දෙන ආර්ථය කළකිරීම කියල කියන්නේ ඕඛේ නිතේ ඇඳිලා තියෙන විතුයට අභාෂ දැක්බර කළකිරීම නම් නොවේයි.

පින්වතුනි, ප්‍රයා ඉන්දියේ තවත් ලක්ෂණයක් බුදුරජාතාන් වහන්සේ දේශනාකාට ව්‍යාලා. “සම්මාල්ද්‍යාචක්ඡය ගාමිනිය” කියලා. බලන්න විහි තෝරුම මතාකාට දුක් අවසන් කිරීමේ ප්‍රයාව. පින්වතුනි, මේ ලෙකයේ දුක් හැති කරන්න විවිධ කුම තියෙනවා. ඇතැම් එවාගෙන්

දුක ඉතා දුර්වල විදිහට තාවකාලික ව හැති වෙනවා. ආකාරයෙන් බඩිගින්හ, බේත්සේත් වලින් ලෙඛරෝග, ඔය විදිහට අඟතැම් ඒවා කොහොමටත් දුක් අවසන් නො වන මෙතකා දුරුණන. ඒත් හැඳිස්වට ම දුක් අවසන් කරන්හට ඔය වික තුමයක්වත් සමත් නෑ. ලෝකේත්තර ප්‍රජාවෙන් මේ කියන ප්‍රජාවෙන් තොර සීලය, සමාධිය පවා, ප්‍රත්‍යා කර්ම පවා ටික කළකට ය දුක හැති කරන්නේ. නමුත් ආර්ථය ප්‍රජාව ලැබූ ද්‍රව්‍ය වේ ප්‍රජාව මනා කොට දුක් හැති කරන්හයි යොමු වෙලා තියෙන්නේ.

ඉතින් ඔබ තේරේම් ගන්න මේ ප්‍රජාව බඩපු කොනා වතුරාස් සත්‍යය තේරේම් ගන්නේ ‘ඇති හැඳියෙන් ම’ යි “හැත” පවතින්නේ යම් සේ ද, “යාරා” ඒ ආකාරයෙන් ම අවබෝධ කර ගන්හවා. මේ අවබෝධය තවත් වික් දැජ්ඡියක් නොවෙයි. තවත් වික් මත වාදයක් නොවෙයි. තවත් වික් කළේපිතයක්, අභ්‍යන්තරයක්, සංකල්පයක්, අඋදහිමක් නොවෙයි. මේ අවබෝධය “යාරාහැත” ඒ කියන්නේ පවතින්නේ යම් සේ ද ඒ ආකාරයෙන් ම, මධ්‍ය විකක්.

පිහ්වතුනි, මේ ලෝකයේ හැඳි ස්වභාවය දැකින්න ප්‍රඹ්‍යවත් මේ යථාහැන යූනයෙන්, ආර්ථය ප්‍රජාවෙන්. ධර්මයේ ප්‍රජාව ගැන සඳහන් වෙනවා මෙහෙම. “ප්‍රජාවට සමාන ආලෝකයක් හැත” කියලා. “හත්තේ පක්ෂේකු සමා ආහා” ඇත්තට ම හිරු ව්‍යුපියටත් බැ නේ ඇතැම් වස්තු විනිවිද යන්ට. අදුරු හෙවනාදි හිරු ඇති තැන්වල මැවෙනවා, වස්තුවලට පතිත වෙලා. ප්‍රජා ආලෝකය විනෙම නෑ. හැම දෙයක් ම විනිවිද දැකිනවා. විවෘත ව දැකිනවා.

පිහ්වතුනි මතක තියාගන්න, ලෝකයේ යථාර්ථය කවදාවත් මේ ඇසට දැකින්න බැ. කතු, නාසය, දිව්, කය, මහස තුළන් දැකින්න බැ. යථාර්ථය දැකින ඇස ප්‍රජාව යි. මහස දියුණු කරලා ප්‍රජාව විකතු කිරීමෙනුයි යථාර්ථය දැකින්නේ. මේ ආයතන හය අයිති ලෝකයට යි. ලෝකය අසත්‍ය යි. මේ තිසා ඇත්ත දැකින්නේ ප්‍රජාව යි. ලොකික ප්‍රජාව ලෝකයේ බොහෝ දෙනෙකුට තියෙන්නට ප්‍රඹ්‍යවත්. ඒත් ලෝකේත්තර ප්‍රජාව පිහ්වත්තේ ආර්ථය ග්‍රාවකයන්ට විතර යි. ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රජාව කියලා හසු වෙලා තියෙන්නේ ආයතන හයට යි. ආයතන හය අතරින් විකකට යි. මේ තින්දා තේරේම් ගන්නට සින්ස ප්‍රජාව කියන්නේ අති සුවිශ්ච වූවක්.

ප්‍රජා ඉන්දිය ගැන මේ වගේ කරුණුත් බුදුරජාණාන් වහන්සේ දේශගානා කරලා තියෙනවා. යමෙක් ප්‍රජා ඉන්දියයේ සමුදායත් අස්ථාගමයත්, ආස්ථානවයත් ආදිනවයත්, නිස්සරණයත් යථාහැනයෙන්

අවබෝද කර ගන්නවා නම් හෙතෙම සේෂ්තාපත්ත් ආර්ථය ඉළුවකයෙකු බව, දුතිය සේෂ්තාපත්ත් සූතුයේ දී බුද්ධරජාණන් වහන්සේ දේශනා කොට වුවලා. බලත්ත, ප්‍රජාවේත් තියෙනවා සමුද්‍යක්, අස්ථතංගමයක්, ආස්ථාදායක්, ආදීනවයක්, නිස්සරණයක්.

පින්වතුනි, ප්‍රජාව කියලා කියන්නේ ඇත්‍රී සිරිය යුතු නිත්‍ය දෙයක් තෙවෙයි. ප්‍රජාව අනිත්‍ය දෙයක්, ප්‍රජාව විසින් සිදු කරන්නේ සත්‍යය අවබෝද කොට නිවන පෙන්වා දීම යි. දුක ආර්ථ සත්‍යයක් බව පෙන්වා දීම යි, දුකේ හට ගැනීම ආර්ථ සත්‍යයක් බව පෙන්වා දීම යි. දුකේ නිරෝධය ආර්ථ සත්‍යයක් බව පෙන්වා දීම යි. ඒ සඳහන් වන මාර්ගය ආර්ථ සත්‍යයක් බව පෙන්වා දීම යි. දුක අවබෝද කළ යුතු බව පෙන්වා දීම යි, දුකෙහි හට ගැනීම ප්‍රහාණය කළ යුතු බව පෙන්වා දීම යි. දුකෙහි නිරෝධය සාමාන්‍ය කළ යුතු බව පෙන්වා දීම යි. ඒ සඳහා වන මාර්ගය අනුගමනය කළ යුතු බව පෙන්වා දීම යි.

ප්‍රජාව මුල් කර ගෙන නිවන් අවබෝද කරනවා මිස ප්‍රජාව නිත්‍ය දෙයක් ලෙස ගෙන කර ගසාගෙන යාමක් ධර්ම මාර්ගයේ නෑ. දැන් බුද්ධ දේශනාවේ කියලා ම තියෙනවා ආර්ථ ඉළුවකා ප්‍රජාව නිත්‍ය දෙයක් කියලා ගන්නේ නෑ කියලා.

ඇත්තට ම පින්වතුනි, මේ ධර්මය මහා ආණ්වර්යමත් විකක්. අල්ලා ගන්නට කිසිවක් නෑ. ඒ තමයි හැඩා ම නිදහස. ප්‍රජාව අල්ලා ගත්තොත් නිදහස් වීමක් නෑ. ඔය යම් යම් දේවල් මුල් කර ගෙන දුකෙන් නිදහස් වීම ගෙන කතා කරන අය යමක් අල්ලාගෙනයි නිදහස් වෙන්න හඳුන්නේ. යමක් අල්ලා ගත්තා නම් විහි ගුහනුයට හසු වෙලා තේ දී?

ධර්මයේ ඉගැන්වෙනවා ධර්මය පවා පවතින්නේ “නිත්‍රිරණත්වාය තේ ගහණත්වාය” වීතෙර වීම පිණිස යි. කර ගහගෙන යැමට නො වේ. හැඩායි මේක හැඩාවට ම තියාත්මක වන්නේ අරහත්වයේ දී බව මතක තියා ගන්න. බලන්න ප්‍රජාවත් අත් හළ යුතු නම් අපි මේ අල්ලාගෙන ඉන්න සූල් සූල් දේවල් ගෙන කවර කරා දී? වැට කඩුල්ල, පොල් ගහ, කොස් ගහ වගේ දේවල්.

පින්වතුනි, ප්‍රජා ඉන්දිය ගෙන දේශනා කොට තිබෙන සූතු දේශනා අතරේ මෙහෙම දෙයකත් සඳහන් වෙලා තියෙනවා. පංච ඉන්දියයන්ගේ සමුද්‍යත්, අස්ථතංගමයත්, ආස්ථාදායත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම පවතින ආකාරයෙන් විතිවිද දැකලා ගුහනුයට හසු නො වී නිදහස් වූයේ නම් ඒ උතුමන් වහන්සේ රහතන් වහන්සේ වන බවයි.

විතකොට බලන්න, රහතන් වහන්සේ මේ ඉන්දියයන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ. රහතන් වහන්සේ ඉන්දියන්ට වත් ඇමුලා නෑ. පුදුම ආණ්ඩරයමත් දිරීම මාර්ගයක් මේ.

පින්වතුනි, මේ ලෝකයේ අපි දැන්නවා, මෙය ම සත්‍යය යි කියලා ගුහණාය කර ගෙන, යමක් සත්‍යය හැරියට අල්ලා ගෙන මහ ඉහලින් කෙ ගහන අය ඉන්නවා. ඇතැම් අය යම් යම් දැරුණු, මතවාද ඉගෙන ගෙන, ඒ උගත්කම අල්ලා ගෙන මෙයම සත්‍යය යි කියලා කෙ ගහනවා. ශ්‍රී සද්ධිරමය ඒ වගේ බොලද විකක් නො වෙයි. ඇතැම් අයට මේ ගෙන අවබෝධයක් නැති නිසා මේ ධර්මය මෙහෙම දෙයක් කියලා දැන්නේ නැති නිසා ශ්‍රී සද්ධිරමය, තත්ත්වය බොලද දෙයක් හැරියට යි සළකන්නේ. තවත් වික් ‘ආගමක්’ හැරියට යි සළකන්නේ. පින්වතුනි, ඔබ දැන්නවා ඇති ලෝකයේ මෙහෙම අදහසක් බොහෝ දෙනෙකුට ඇති වෙනවා. “කර්මය, ප්‍රහර්හවය, පෙර ප්‍රවිතය, මත ප්‍රවිතය, නිරය, නිරසන් ලෝකය, ප්‍රේත ලෝකය, දෙවි ලොව අපට පිළිගන්න සාක්ෂි කෙයි? ඒවා අපට පේන්ට නෑ, ඒවා අපේ ඇහැට දැක්න්නට ඕනෑම විශ්වාස කරන්නේ නෑ” කියලා.

පින්වතුනි, ඇත්තට ම ඔය කියපු ඔක්කොම දේවල් ග්‍රාවකයාට සත්‍ය බව දකින්නට පුළුවන්. ඇස් දෙකටත් වඩා ප්‍රත්‍යක්ෂ ව, ඇත්තට ම මේ ධර්මය සහ්දිවිධික විකක්. මේ ධර්මයේ ඉගැන්වෙන හැම දෙයක් ම සත්‍ය බව ග්‍රාවකයාට ඇස් ඉදිරිපිට ම දකින්න පුළුවන්. දකින්න බැර කිසිවක්, නිකම්ම නිකම් අන්ධ ව අදහා ගෙන සිටිය යුතු කිසිවක් මේ ධර්මයේ නෑ. ධර්මය සහ්දිවිධික සි. ධර්මයේ ඉගැන්වෙන හැම දෙයක් ම මැරෙන්නට පෙර ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන්. මැරෙනාට පසක්දේ මේ සැදුකාලික ලෝකවල අපි ඉපදෙසි කියලා අන්ධව මිය යැමක් ධර්මයේ උගන්වන්නේ නෑ.

ඉතින් පින්වතුනි, පූජාව ගෙන බොහෝ කරුණු මම දැන් ඔබට කියා යුත්තා. ඉතින් අප මේ පූජාව අප තුළ නැති නම් අප විය ඇති කර ගත යුතු යි. ඇති වී තිබෙනවා නම් දියුණු කරුණ යුතු යි. ඉතින් අපි අපේ හිත ඒ සඳහා සුදුසු හිතක් බවට පත් කර ගන්නට ඕනෑම. කළුනා මිතු යන් ඇසුරැ කරන්නට ඕනෑම. ශ්‍රී සද්ධිරමය ග්‍රාවණය කරන්නට ඕනෑම. යෝගිසේ මහසිකාරයේ යෙදෙන්නට ඕනෑම. දිරීමානුධර්ම පරීපදාවේ යෙදෙන්නට ඕනෑම.

පින්වතුනි, සුතු දේශනා දිහා බලපුවහම පේනවා, ධර්මය අවබෝධ කර ගන්න හිතේ පැවතිය යුතු ස්වභාවය. ඒ හිත මෙත්තියෙන් යුතු විකක් වෙන්නට ඕනෑම, කරුණාවෙන් යුතු විකක් වෙන්නට ඕනෑම,

මුදිනාවෙන් යුතු විකක් වෙන්නට ඕනෑ, උපේක්ෂාවෙන් යුතු විකක් වෙන්නට ඕනෑ. මුලින් ම මේ සියලුළු සම්පූර්ණ වීමක් ගැන ම නොවෙයි කියන්නේ. ධර්මයේ සඳහන් වෙන කරුණුකට අනුව මේ තින ධර්මාවබෝධයට “කළුවිත්තං” සුදුසු හිතක් වෙන්නට ඕනෑ. “මුදවිත්තං” මද මොප්‍රාක් හිතක් වෙන්නට ඕනෑ. කයෝර ගල් හිතක් වෙලා බිං. “වික්වරණවිත්තං” නිවරණ දුරට වූ හිතක් වෙන්නට ඕනෑ. “උද්ග්‍රවිත්තං” ධර්මය තුළ උද්ධ්‍ඝමයට පත් වුණ සිතක් වෙන්නට ඕනෑ. ධර්ම ගුවනාය කරන කොට, ධර්මය විමසන කොට, භාවනාවේ යෙදෙන කොට ඔය උද්ධ්‍ඝමය ඇති වෙනවා. “පසක්නවිත්තං” හිත ප්‍රසත්න විකක් පැහැදුණු විකක් වෙන්නට ඕනෑ.

පින්වතුනි, ඔය විදිහට කටයුතු කරලා කොහොම හරි ජීවිතයට ප්‍රයුව උදා කර ගන්න මහන්සි ගන්න. මේ ප්‍රයුව ලේකය ජීවිතයට පහළ වන තුරු අපේ ලේකය අදුරු යි. තිරු දහසක්, හඳු දහසක් පැසුවත්, ඒළුණ් ලයිට් බාලා තිබුණත් අපේ ලේකය අදුරු යි. මොකද ඔය ආලේක විමින් දැකින දේවල්වල යට්ටරිය වැනිල, හැංගිල. ඇත්තට ම ප්‍රයුවෙන් තොර ජීවිතය ගැන අපි ගොඩක් බය වෙන්නට ඕනෑ. මොන දේ තිබුණත් ජීවිතයට ප්‍රයුව නැතිනම් ඒ ජීවිතය අනතුරේ.

පින්වතුනි, ප්‍රයුව ඉන්දිය ආර්ථ ප්‍රද්‍රිගල හේදයට අනුව වෙනයේ වෙනවා. බුදුරජාණන් වහන්සේ “දුනිය සංවිත්ත සූත්‍රයේ දි” දේශනා කොට වදාලා මේ ප්‍රයුව ඉන්දිය ඇතුළු මේ ඉන්දිය ධර්ම පහ සම්පූර්ණයෙන් පර්පූර්ණ වෙන්හේ රහතන් වහන්සේට බව. අනාගාමි උතුමන් වහන්සේගේ රිට වඩා මඳ යි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ තරම් නැ කියන විකයි. සකදාගාමී උතුමන් වහන්සේගේ රිටත් වඩා මඳ යි. සේක්නාපන්න උතුමන් වහන්සේගේ රිටත් වඩා මඳ යි. ඔහින් මේ විදිහට ඉන්දිය වෙනස්කම්වලට අනුව මාර්ගලවල මට්ටම් වෙනස් වන බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා. ඇත්තට ම මාර්ගලව කියලා කියන්නේ මාර්ගලව ලබනව කියලා කියන්නේ හරිම ස්වභාවික සිද්ධීයක්. ගණ ධර්ම ඉන්දිය ධර්ම දියුණු වුනහම රිට අභාළ ව්‍ය තත්ත්වයන්ගෙන් යුතු වෙනවා. ධර්මයේ දෘශ්ටිගත වීම්, අන්ධ විශ්වාස, කෘතිම නිර්මාණ කළුපිත නැති නිසා ම මාර්ගලව කියලා කියන ඒවත් හරි ම ස්වභාවිකයි.

සේක්නාපන් කෙනා තුළ පිහිටන ඉන්දියයන් කුම කුමයෙන් දියුණු වෙලා අර්හත්වයේ දී සම්පූර්ණ වෙනවා. පින්වතුනි, මේ ඉන්දියයන්

වැඩිණු පීටිත නර ම සැහැල්ල යි, සරල යි. මතක තබා ගන්න මේ ඉන්දිය ආදි හැම බෝධිපාක්ෂික ධර්මයක්මත් වචනවලින් විස්තර වුණාට බැඳු බැඳුමට ගණන් පාඨමක් වගේ පෙනුනාට මේවා ස්වභාවිකව පීටිත තුළ වැඩිහි වේවා. නිකම් ම නිකම් සිද්ධාන්ත නො වෙයි. මොකද, මේ ධර්ම මාර්ගය තියෙන්නේ දුක අවසන් කරන්න යි.

වික්තරා ස්වාමින් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ පැයට ඇවිත් මෙහෙම අහනවා. “ස්වාමින් ඉන්දිය සම්පන්න කෙනා ඉන්දිය සම්පන්න කෙනා කියලා කියනවා. කොපමත්තකින් ද ස්වාමින්, ඉන්දිය සම්පන්න වෙන්නේ” කියලා. වේ වෙළාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, ප්‍රජා ඉන්දිය ඇතුළු මේ ඉන්දිය කෙපෙස් සංසිද්ධුවන ආකාරයෙන්, වතුරාර්ය සත්‍යාචන්දිය සම්පූර්ණ වෙන ආකාරයෙන් වඩා නිසා ඉන්දිය සම්පන්න යැයි කියන බව. විතකොට අපට ජේනවා මේ ගුද්ධාව, වේර්සය, සිහිය, සමාධිය, ප්‍රජාව ධර්ම මාර්ගයේ යෙදෙන්නේ කෙපෙස් සංසිද්ධුවන්ට යි. පින්වතුනි මේවා තියෙන්නේ පැවැත්මට නොවෙයි. නැවැන්මට යි.

පින්වතුනි, දුතිය ප්‍රඛිභාරම සූත්‍රයේ සඳහන් වෙළා තියෙනවා මෙහෙම. රහතන් වහන්සේ ආර්ථය වූ ප්‍රජාවෙනුත් විමුක්තියෙනුත් යුත්ත යි. ඉතින් උන්වහන්සේගේ ආර්ථය ප්‍රජාව තමයි ප්‍රජා ඉන්දිය, උන්වහන්සේගේ ආර්ථය වූ විමුක්තිය තමයි සමාධි ඉන්දිය කියන්නේ කියලා.

පින්වතුනි, රහතන් වහන්සේ කියලා කියන්නේ ඉන්දිය ධර්ම සම්පූර්ණ වුණ කෙනා කියලා අපි ඉගෙන ගත්තා. අත්තට ම මේ ඉන්දිය සම්පූර්ණ වුණහම උන්වහන්සේ මේ හැම ධර්මයකින් ම තිදහස් වෙළා ඉවරයි. පහුරුන් වැනෙර වෙළා ඉවර යි. මේක පුදුම තිදහස් වීමක්. මේ උන්ම ධර්මයේ හැබෑ ම සත්‍යය තමයි ඇගෙන්ට කිසි ම දෙයක් නෑ. මමන්වයෙන් බැසිගන්න කිසි ම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බොහෝම වැදගත් පාඨයක්. සින නම් මේක ලියලා ජේන්න තියා ගත්ත. “සංඛ්‍යා දම්මා නාලං අහිතිවේසාය” කිසි ම දෙයක් ගැලී සිරින්ට සුදුසු නෑ.”

පින්වතුනි, සියලු බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රජා ඉන්දිය අග වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ව්‍යුතා. අත්තට ම මේ තිස් හත ම බෝධිපාක්ෂික ධර්ම වෙන්නේ, ප්‍රජාවත් ව්‍යුත් සමග බද්ධ වෙළා තියෙන නිසයි. මේ ලෝකයේ අවබෝධයකින් තොර අය කියන කතාවක් තියෙනවා. “නැම ආගමක් ම වික යි” කියලා. වේක කිසි ම හේතුවක් නැතිව කියන කතාවක්. භාග්‍යවතුන් වහන්සේට අනුතයෙන්

වේදනා කිරීමක්. ඇත්තට ම මේ ඉන්දිය ධර්ම ලෝකයට බිජි වින්නේ සම්බුද්‍රපාණාන් වහන්සේගේ ගාසනය තුළ විතර ම යි.

පින්වතුනි ඔය කාරණය ඇත්තක් ම යි. “අපේ ආගම හොඳයි” කියන්නට යොදා ගන්න වචනයක් නෙවෙයි. ඔය කියමන සත්‍යයක් බව මාර්ගය අනුගමනය කිරීමෙන් ම වටහා ගන්නට පූජාවති. ‘අන්දකින්න’ පූජාවති. තෙරුවන් වන්දනා කරද්දී කියන බුදු ගුණ, ධර්මයේ ගුණ, සහ ගුණ නිකම් ම නිකම් ස්තේග්‍රා නෙවෙයි. ස්වාධාවික ව ම පිහිටි ගුණ. ඒකයි සේතාපහ්න ග්‍රාවකයා, තෙරුවන් ගුණ ප්‍රත්‍යක්ෂ කර ගන්නේ. පින්වතුනි, පූජාවෙන් තොර ව ලබන කිසි ම ලබයක් හැඩැවට ම මේ පිටිතය සත්‍යයක් නෑ. ‘පූජාව නැති පිටිතයට ලැබෙන සම්පත් හරියට අන්ධයා අතට ලැබුණු සුන්දර විතුයක් වගෙයි.’ පූජාව නැති සිත, අතිත දේ නිත්ත ලෙසින් දකිනවා. දුක් දේ සැපය ලෙසින් දකිනවා. අසුහ දේ සුහ ලෙසින් දකිනවා. අනාත්ම දේ ආත්මය ලෙසින් දකිනවා.

පූජාව නැති සිත බුන්ම ලෝකය කරා ගිහිල්ලා ආයෝමන් කවඩා හරි නිරායට වැටෙනවා. ඉතින් පූජාව නැති සිතක ඇති එලුය මොකක් දී? නිතල බලමු, පූජාව නොමැති කෙනෙක් පර්යේෂණ පවත්වල ලෝකය ගැන, බොහෝ දේවල් හොයා ගන්නවා. හැඩැයි ඒ වික හොයා ගැනීමක් වන් යථාර්ථ වෙන්නේ නෑ. ඒ සොයා ගැනීම සත්‍යය වෙන්නේ සම්මත ලෝකයට පමණ යි. නමුත් පූජාව ඇති කෙනා තුළ විවර වෙන සත්‍ය ය, හැඩැ ම සත්‍ය ය. ඇත්තට ම විය තමයි මේ ලෝකයේ හැම දෙයක් ම හට ගැනීමක් තියෙනවා. මතක තිය ගන්න, ලෝකයේ හැම දෙයක් ම හට ගන්නා ස්වභාවයෙන් යුතුක් යි. මේ ලෝකයේ හැම දෙයක් ම පවතින්නේ හේතුවක් මත. මේ නිසා ම මේ ලෝකයේ හැම දෙයක් ම නිරෝධයට පත් කරන්න පූජාවති. හැම දේකට ම ප්‍රේතුවක් තියෙන නිසා ම යි, හැම දෙයක් ම හට ගන්නා ස්වභාවයෙන් යුතුක් යි නිසා ම යි, ‘නිරෝධයක්’, ‘නිවනක්’ පැන වෙන්නේ. පූජාවන්තයා මේ වගේ දුර්ගහයක් තියෙන කෙනෙක්.

පින්වතුනි, දැනුම වැඩි කර ගැනීමෙන්, ලෝකය ගැන දින්නා කරණු පූජාල් වීමෙන් සත්‍යය අවබෝධ වෙන්නේ නෑ. නමුත් පූජාවෙන් සිදු වන්නේ සමස්ත ලෝකය ම සරාල අරමුණක් අසුරින් අවබෝධ කර වීම යි. අපි කිසි ම වැශයෙන්කමක් නැති ගාණට සළකන ඇතැම් අරමුණු භාවනා අරමුණු වන්නේ ඒක යි. තුස්ම රැල්ලට සිහිය යොදවා ගෙන ඉඳලා අපට පූජාවති මුළු ලෝකය ම අවබෝධ කර ගන්නට.

මුළු ලේඛකය ම සකස් වෙත්හේ මේ සිත තුළ යි. වික්ද්‍යාත්‍යාචාරය සහිත, සංස්කෘත්‍යාචාරය සහිත, මහස සහිත මේ බහුයක් පමණ වන සිරුර තුළ, ලේඛකයන් විති නට ගැනීමන්, විති නිරෝධියන්, ඒ සඳහා වන මාර්ගයන් තිබෙන්හේ ඒ නිසයි.

ප්‍රයුෂ මේ ජ්‍යෙත තුළ උදා කර ගැනීමේ දී අපි ගොඩක් සරල වෙන්නට පුරුදු වෙන්නට ඕනෑ. අශේෂව ම සති, සමාධි, ආදි බරම තුළින් කරන්නේ මේ ජ්‍යෙතය ප්‍රයුෂ විවර වන තරමට සරල කිරීම යි. සත්‍යය දකින්නේ ඒ මොහානේ හෝ සැහැල්ලු, සාමකාමී සිතකින් මේ තිසා ප්‍රයුෂ උදෙසා අපි අපේ ජ්‍යෙත තුළ හික්මීමක් ඇති කර ගන්නට ඕනෑ. ඉවසිලිවන්න බව තුළ සැහැල්ලු බව තුළයි ප්‍රයුෂ විවර වන්නේ. ප්‍රයුෂ පහළ වීම ගැන මෙහෙමත් කියන්නට පුළුවනි. ‘පවතින ස්වභාවයෙන් ම අවබෝධ කර ගැනීම.’ ඉත්න් පවතින ස්වභාවයෙන් ම අවබෝධ කර ගන්නට නම් අපි ගොඩක් ඉවසිලිවන්න වෙන්නට ඕනෑ. ඔබ දහ්නවා ඇති මේ ඉන්දිය විකිනෙකට සම්බන්ධ වේවා බව. ගුද්ධාවෙන්, වීර්යයෙන්, සිතියෙන්, සමාධියෙන්, යුතු ප්‍රයුෂක් ගැන යි අපි කතා කරන්නේ.

අපි ගනිමු භාවනාවේ ප්‍රායෝගික අවස්ථා කිපයක්. භාවනාවේ දී අපි අතින් සිදු විය යුතු ප්‍රධාන ම කාරණය තමයි සිහිය පිහිටු වන්නට පුරුදු වීම. අරමුණා තුළ අවධියෙන්, දැනුවත්ව සිරීම. කුබඩ හිතක සිහිය පිහිටන්නේ නෑ. අපේ හිත ගොඩක් කළබලකාර යි. ස්වභාවයෙන් ම හොඳට බලන්න, මේ හිත කළබලකාරය කියලා, විසිරාලා තියෙනවා කියලා, අපට හොඳට දකින්නට පුළුවන් රිකක් භාවනා කරන්නට පටන් ගන්තහම. සමහර වෙලාවට අපි භාවනා කරන්නට ගිහිල්ලා අපේ වැරදිවිලුන් හිත විසිරිවා ගන්නවා. අපි භාවනාවට වාඩි වෙන්නේ විහෙමත් නැති නම් ඕනෑම භාවනාවක් වඩින්නේ බොහෝ විට හඳුස්සියෙන්. ඉක්මණාට සමාධියක් බ්‍රාහ්මණ, ඉක්මණාට භාවනාට ඉවර කරන්නට හඳුස්සියක් අපේ හින් තියෙනවා. සමහර විට මේ මොහානේ භාවනාවේ තෙවෙයි ඉන්නේ. භාවනාට ඉවර වෙන වෙලාව බ්‍රාහ්මණ ඉන්නවා. ඇත්තට ම අපි භාවනාවේ දී කාලය මැනීමෙන් ඉවත් වෙන්නට ඕනෑ. හිත අරමුණා තුළ ම පවත් වන්නට ඕනෑ.

අශේෂව විට අපි සංසාරයෙන් නිදහස් වෙන්නට කැමති වුණාට භාවනා කරන්නට බය යි. අපේ හිත කියන්නේ ලේඛකයේ මෙවිවර හොඳ දේවල් තියෙද්දේ මොකට ද මම මේ නිකම් ම නිකම් ප්‍රස්ථාන යැල්ලක් දිහා බ්‍රාහ්මණ ගෙන ඉන්නේ. මොකට ද මේ නිකම් ම නිකම්

වීහාට මෙහාට සක්මන් කරන්නේ. රසකටත් අහාර වේලක රස බලන වික, හොඳ සින්දුවක් අහන වික, හොඳ විතුපටයක් බලන වික, ඉර බැංචැ ගෙන යන හැන්දුවක අසිරිය විදිහ වික, කොයි තරම් හොඳ ද මෙහෙම දී මේ හිත තර්ක කරන්නේ. අව්දුනාව තිශ්චිර ගෙය කර ගත්තු, නිරයට ම අලුම් කරන හිත ඕහොම දී කියන්නේ. ඉතින් බොහෝ දුරට අපි සිවාර යට වෙනවා. ඔය හිත්ද තමයි සිනිය පවත්වද්ද අපර උව්‍යමනා කරන්නේ කෙළෙස් තවන විර්ෂය.

පින්වතුති, ඇත්තට ම නිකම් ම නිකම් මූස්ම රුල්ලක් තුළින්, රසකටත් ආහාර අනුහවයකටත් වඩා, මිනිර හිත නාදයකටත් වඩා, තරේනු ස්ථී, පුරුෂ රෑ සපුවල සුන්දරත්වයටත් වඩා, හිරු බැස යන සන්ධියාවකටත් වඩා ආස්වාදයක් උපද්‍රවා ගත්තට පුළුවති. මෙතෙන ආස්වාදයක් කිවට කාමයන් ඉක්මවා ලබන ආස්වාදයක්. කාම ලේෂකයේ සුන්දර ම දේශ්වල් ඉක්මවා ලබන සනුටක් පළමු වන දිනානයෙන් ලබන්නට පුළුවති. මතක තබා ගත්ත ලේෂකයේ උපස්මී ම සැප තියෙන්නේ ධර්ම මාරුගය තුළ දී.

ඉතින් මේ නිසා අපි භාවනාවට ප්‍රියතාවය ඇති කර ගත්තට යින. හැබැයි කළබල නො වී, මෙතෙන කළබල නො වෙන්න කියන්නේ උපස්මීන වෙන්න, කියන වික නොවේයි. අවශ්‍ය ප්‍රමාණයට ම අවු වැඩි නැති ව භාවනාවට හැමුරු වෙන්න යින. මොකද වික විර්ෂයක් තියෙනවා භාවනාව තුළින් හිත ඇදලා දාන. ව් විර්ෂය නැති ව දී, භාවනාව තුළ ම හිත උදුවන විර්ෂයෙනු දී යුතු වෙන්නට යින.

ධර්මය කියන්නේ ජීවිතයෙන් පරිඛාතිර දෙයක් නොවේයි. ජීවිතය යම් තැනක ද විතෙන ධර්මය දැකින්නට පුළුවන් තැනක්. ජීවිතයේ හැම තැනක ම ධර්මය තිබුණාට ප්‍රයුව නැති තාක් වේක අවබෝධ කර ගත්තට බං. නිරයේ දී, තිරසන් ලේෂකයේ දී, ප්‍රේත ලේෂකයේ දී කොහොමටවත් ධර්මය දැකින්න බැර ප්‍රයුව උඩ කර ගත හැකි තරමට මනස දියුණු වෙලා නෑ. බුදු දහම හමු නො වුණ, මිනිස්, දෙවි ප්‍රජාව අතරේ අයටත් ප්‍රයුව උඩ කර ගැනීමට බං. හැබැයි ලොකික ප්‍රයුවෙන් යුතු අය ඒ අතර ඉත්තට පුළුවන්. ව් ලොකික ප්‍රයුව තියෙන අය අතරේ ඇතැම් අයට හැකි වෙනවා ඉහ්ම විහාර දියුණු කරලා, අර්ථාවවර දිනාන උපද්‍රවලා ඉහ්ම ලේෂකවල උපදින්නට. හැබැයි වේක කර්ම සකස් වීමක්. කර්මය ගෙවාලා ඉවර වුණහම ආයෙන් සකස් වෙලා තියෙන කර්මයට අනුව දී උපන ලේන්නේ. කළුප ගණන් ඉහ්ම ලේෂකවල ඉදලා ආයෙමත් නිරයට යන අවදානම ලේෂක්තර ප්‍රයුව උපද්‍රවා ගත්තා තුරු ම තියෙනවා. ලේෂක්තර ප්‍රයුවෙන් තොර ව දෙවි ලොව, බඡි ලොව ගියන් අනුරුදුලායක දී.

මත්‍යාජ්‍ය පීවිත, ධර්මය අවබෝධ කළ හැකි දිව්‍ය, බූහ්ම, පීවිත තමයි ප්‍රයුව උපදුවා ගන්නට පුළුවන්. පීවිතයෙන් ධර්මය දකින්නට පුළුවන් තැන්. ඔය අතරත් මත්‍යාජ්‍ය පීවිත ගත කරන හැම කෙනෙකුට ම බෑ ප්‍රයුව උදා කර ගන්න. කෙලතොත් ලොකික ප්‍රයුව හැති අයට බෑ. උපතින් ම අන්ධ, ඩිහිර අයට බෑ.

අදන්තට ම ලොකේත්තර ප්‍රයුව කෙනෙකුගේ පීවිතයට උදා වෙනවා කියන වික සංසාරය හා සංස්ක්‍රිතය කරලා බ්ලනකොට පුදුම දුර්ලන විකක්. ප්‍රයුව කියන වචනය බූද්ධ දේශනාවල බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. පොත් පත්වල විමර්ශී. නමුත් ඒ වචන ගාණට, කතා බහ වන ගාණට ප්‍රයුවන්තයේ බිඛ වීම ඉතා ම දුර්ලන යි.

සැපු! සැපු!! සැපු!!!